

ජනතාව වෙත කෙරෙන  
අපගේ නොපසුබට අඛණ්ඩ  
අමතර මෙහෙවර

**1961 වසරේ සිට...**

## ජනතාව වෙත කෙරෙන අපගේ නොපසුබට අඛණ්ඩ අම්ල මෙහෙවර

“අපගේ ජාතිය සහ ජනතාව වෙත අගය නිර්මාණය කළ  
මූල්‍ය සේවාවන් සලසා දීම ඒකායන අරමුණ කරගත් උපාය  
මාර්ගික හා ක්‍රියාකාරී ව්‍යායාමයක අපි අඛණ්ඩව නිරත  
වී සිටිමු. එකී ව්‍යායාමය තුළ අපගේ ප්‍රමුඛ අපේක්ෂාවන්  
වන්නේ:

- අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත අගය නිර්මාණය කළ සේවාවන්  
අඛණ්ඩව සහ ස්ථාවරව සලසා දීම.
- අපගේ දේශයේ සහ අපගේ ජාතික ආර්ථිකයේ උන්නතිය උදෙසා තිරසර  
ලෙස දායක වීම.
- කාර්යසාධනයේ හා විශිෂ්ටත්වයේ කඩඉම් අඛණ්ඩව සහ සවිඥානකව  
ඉහළ නැංවීම.
- ජනතාවට වඩාත් හොඳින් සේවය සැලසීම පිණිස අපගේ පද්ධති, ක්‍රියාවලි  
හා තාක්ෂණයන් අඛණ්ඩව උත්ශ්‍රේණිගත කිරීම.
- අපගේ අගනා ගනුදෙනුකාරනවතුන්ගේ මෙන් ම පුළුල් පාර්ශ්වකාර  
ප්‍රජාවගේ වෙනස්වන අවශ්‍යතාවන් සපුරාලීමට හැකිවන පරිදි ක්‍රමයෙන්  
විකසනය වීමටත්, සංවර්ධනය වීමටත් අඛණ්ඩව ක්‍රියා කිරීම.

...සහ විශේෂයෙන්... ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනය  
බවට පත්වීමයි.”



**PEOPLE'S  
BANK**

# අපගේ සංකලිත වාර්තාකරණය පිළිබඳව යමක්

මහජන බැංකු සමූහයේ තිරසර අගය නිර්මාණය කිරීමේ ප්‍රවේශය සහ බැංකුවක් ලෙස සමාජය තුළ අප විසින් ඉටුකරනු ලබන කාර්යභාරය සංකලිත වාර්තාකරණය පිළිබඳ මූලික ප්‍රතිපත්ති වලට අනුකූලව සකස් වී ඇත. පාර්ශ්වකරුවන් වෙත ඉදිරිපත් කෙරෙන අපගේ මූලික වාර්තාව වන මෙම වාර්තාව මගින් අපගේ අතිශය තිරණාත්මක මූල්‍ය, සාමාජික හා පාරිසරික ඉලක්ක අනුසාරයෙන් අපගේ උපායමාර්ග, කාර්යසාධනය හා අපගේ ප්‍රතිරූපය පිළිබඳව ඉතා සමබර, සාකච්ඡා සහ නිවැරදි අගයීම් සිදුකළ බවට අපට සතුටුදායක වේ. කෙටි කාලීන මැද කාලීන හා දිගු කාලීන වශයෙන් අගය නිර්මාණය කිරීමේ අපගේ හැකියාව කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපෑමක් සිදුකළ හැකි ගැටලු ලෙස අර්ථගන්වා ඇති වැදගත් කරුණු මගින් මෙම වාර්තාවේ අන්තර්ගතය සකස්වී ඇති අතර අදාළ තොරතුරු වඩාත් අර්ථාන්විතව ඉදිරිපත් කළහැකි වන පරිදි ඉතා ප්‍රවේශයෙන් පෙළඟවී ඇත.

අප සමූහය, වාර්ෂික වාර්තාකරණ වක්‍රයක් අනුගමනය කරන අතර මෙම වාර්තාවේ 2016 ජනවාරි මස 1 වන දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ සමූහයේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. මේ සම්බන්ධයෙන් ඉතා මෑතක දී පිළිදක්වන ලද වාර්තාව වන්නේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාවයි. අප සමූහයේ මව් ආයතනය වන මහජන බැංකුව සහ එහි පරිපාලිත සමාගමක් වන පීපල්ස් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් සමාගම එක්ව සමූහයේ සමස්ත ලාභයෙන් හා වත්කම් ප්‍රමාණයෙන් 99% කට දායකත්වය සපයයි.

මෙහි වාර්තාකරණ ක්‍රමවේදය පහත දක්වා ඇති පරිදි වේ. විස්තර කටයුතු ස්වරූපයෙන් ඉදිරිපත්කර ඇති මානව ප්‍රාග්ධනය හා පාරිසරික

කටයුතු පිළිබඳ තොරතුරු මගින් බැංකුවට අදාළ තොරතුරු පමණක් ප්‍රතිරූපණය කර ඇති අතර ගනුදෙනුකරුවන්ට හා යටිතල පහසුකම්වලට අදාළ තොරතුරුවලට පිපල්ස් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් සමාගමට අදාළ එවැනි තොරතුරු ද ඇතුළත් කර ඇත. බැංකුවේ පරිපාලිත සමාගම් තුන එනම් පීපල්ස් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් සමාගම, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීපල්ස් සමාගම සහ සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පොද්ගලික) සමාගම පිළිබඳ තොරතුරු සමූහයේ මූල්‍ය ප්‍රකාශවල දක්වා ඇත.

## වාර්තාකරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව සහ 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ හා 1988 අංක 30 දරන බැංකු පනතේ නියමයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශ සකස් කරනු ලැබ ඇත. සංකලිත වාර්තාව සකස් කිරීමේ දී ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ කටයුතු සඳහා විසින් 2013 දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද සංකලිත වාර්තාකරණ රාමුවට (<IR>Framework) අදාළ ප්‍රතිපත්ති ගුරුකොට ගන්නා ලදී. අපගේ තිරසර වාර්තාකරණය සඳහා ගුරුකරනු ලැබුවේ ගෝලීය වාර්තාකරණ මූලාරම්භනයේ (GRI) G4 නිර්ණායකය වන හරයාත්මක කරුණුවලට අනුකූලතාව යන විකල්පය සහ මූල්‍ය සේවා අංශයේ අනාවරණය කිරීමයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සංයුක්ත පාලනයට අදාළ මහා පරිචයන් පිළිබඳ සංග්‍රහයට මෙන්ම 2007 අංක 11 දරන බැංකු පනත යටතේ වන නියෝගයට අනුකූලව බැංකුව කෙසේ කටයුතු කරන්නේද යන වග සංයුක්ත පාලනය පිළිබඳව වන කොටසින් (පිටු අංක 28 සිට 53 දක්වා) විස්තර කෙරේ.

## සහතිකකරණය

මෙහි පහත විස්තර කර ඇති ආකාරයට සමූහයේ සංයුක්ත වාර්තාකරණයේ මූලිකාංග ඇතුළු විවිධ අංශ පිළිබඳ බාහිර මෙන්ම අභ්‍යන්තර ක්‍රමවේද මගින් සහතික කිරීම් ලබාගැනීමට අප සමූහය ක්‍රියාකරයි:

### මූලිකාංග

සහබද්ධ සහතිකකරණය

### මූල්‍ය ප්‍රකාශන

අධ්‍යක්ෂ මණ්ඩලය, විගණකාධිපති, KPMG, ශ්‍රී ලංකා

### තිරසර වාර්තාකරණය

අර්නස්ට් ඇන්ඩ් යෑන්, ශ්‍රී ලංකා

### සංයුක්ත පාලනය

විගණකාධිපති

### අභ්‍යන්තර පාලන

අධ්‍යක්ෂ මණ්ඩලය, විගණකාධිපති

## ප්‍රතිපෝෂණය

සියල්ලන්ම ඇතුළත් වන පරිදි අපගේ පාර්ශ්වකරුවන් සමඟ අර්ථාන්විතව කටයුතු කිරීමට හැකිවන අයුරින් යහපත් පසුබිමක් සකස් කිරීමට අපගේ වාර්තාකරණය තුළින් අපි වෙර දරමු. එබැවින්, මෙම වාර්තාව පිළිබඳව ඔබගේ වටිනා අදහස්, යෝජනා සහ ගැටලු අපි ඉතා අගය කොට සලකමු. කරුණාකර ඔබගේ වටිනා අදහස් පහත දක්වා ඇති ආකාරයට අප වෙත ලැබීමට සලස්වන්න.

### කළමනාකරණ තොරතුරු දෙපාර්තමේන්තුව,

මහජන බැංකුව,  
අංක 75, ශ්‍රී මත් විත්තම්පෙල මී ඒ. ගාඩ්නට් මාවත,  
කොළඹ 02.

දු.ක: +94 11 2327841, +94 11 2446316,  
+94 11 2481481

විද්‍යුත් තැපෑල: [info@peoplesbank.lk](mailto:info@peoplesbank.lk)  
වෙබ් අඩවිය: [www.peoplesbank.lk](http://www.peoplesbank.lk)

## මූලික සංකල්ප

### තිරණාත්මක ගැටලු

මෙම වාර්තාවට ඇතුළත් කරගත යුතු තොරතුරු තෝරා ප්‍රමුඛතාගත කිරීමේ දී එම තොරතුරුවල ඇති වැදගත්කම පිළිබඳ සංකල්පය අපි අදාළ කර ගතිමු. ඒ අනුව, කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන වශයෙන් අගය නිර්මාණය කිරීමේ අපගේ හැකියාව කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපෑමක් සිදුකළ හැකි ගැටලු සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවිය. (82 වන පිටුව බලන්න)

### හය වැදෑරුම් ප්‍රාග්ධන

පාර්ශ්වකරුවන් වෙත වටිනාකම් පිරිනැමීමට අප සතු හැකියාව සමූහයේ හය වැදෑරුම් ප්‍රාග්ධන යෙදවුම් මත සහ එහි අගය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම් මත රඳී පවතී. පාර්ශ්වකරුවන් සඳහා තිරසර වටිනාකම් නිර්මාණය කිරීම පිණිස හය වැදෑරුම් ප්‍රාග්ධන යෙදවුම් උපයෝගී කරගන්නා ආකාරය මෙම වාර්තාවේ අපි පෙන්වා දී ඇත.

### අගය නිර්මාණය

අප සමූහයේ අගය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ හය වැදෑරුම් ප්‍රාග්ධනයන් යෙදවීමේ දී හා වෙනස්කම් සිදු කිරීමේ දී අගය නිර්මාණය වීම සිදුවේ. ඊට පුළුල් පරාසයක විචිද්‍ර ක්‍රියාකාරකම්, අන්තර් ක්‍රියාකාරකම් හා සම්බන්ධතා සමූදායක් ඇතුළත්වේ.

## 4

### සමූහය ගැන යමක්

කෙටි හැඳින්වීම	5
අපි කවුද?	6
මූල්‍ය හා මූල්‍ය නොවන අංශයන්හි සුවිශේෂ කරුණු	8
සභාපතිතුමාගේ සමාලෝචනය	10
ප්‍රධාන විධායක නිලධාරීගේ / සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනය	12
අපගේ නායකත්වය	15
අධ්‍යක්ෂ මණ්ඩලය	15
ආයතනික කළමනාකරණය	18
විධායක කළමනාකරණය	24

## 139

### අපගේ සන්ධිස්ථානයන් සහ වසරේ සිදුවීම්

අපගේ සන්ධිස්ථානයන්	140
වසරේ වැදගත් සිදුවීම්	144

## 27

### ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය

ආයතනික පාලනය	28
අධ්‍යක්ෂ මණ්ඩල අනුකමට වාර්තා	48
මාණ්ඩලීය විගණන කමිටු (BAC) වාර්තාව	48
මාණ්ඩලීය මානව සම්පත් සහ පාර්ශ්වික කමිටු (BHRRC) වාර්තාව	48
මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටු (BIRMC) වාර්තාව	49
මාණ්ඩලීය විධායක ණය කමිටු (BECC) වාර්තාව	49
මාණ්ඩලීය නායකත්ව කමිටු (BNC) වාර්තාව	50
මාණ්ඩලීය ආයෝජන බැංකු කමිටු (BIBC) වාර්තාව	50
මාණ්ඩලීය තොරතුරු තාක්ෂණ කමිටු (BITC) වාර්තාව	50
අභ්‍යන්තර පාලනයන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය	51
අභ්‍යන්තර පාලනය පිළිබඳව විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව	53
අවදානම් කළමනාකරණය	54

## 147

### මූල්‍ය වාර්තා

මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්	148
මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව	149
ආදායම් ප්‍රකාශය	151
ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශය	152
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය	153
ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය – බැංකුව	154
ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය – සමූහය	156
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	158
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්	159

## 75

### අපගේ ආකාරික හා අගය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය

අප විසින් අගය නිර්මාණය කරනුයේ මෙලෙසයි	76
---------------------------------------	----

## 88

### අපගේ අගනාකම් උත්පාදනය

ව්‍යාපාර නාලිකා ඔස්සේ ක්‍රමෝපාය සාධනය	89
අපගේ ප්‍රාග්ධනය යෙදවුම් වලට අගය ජනනය	109

## 233

### වෙනත් තොරතුරු

ආදායම් ප්‍රකාශය එක්සත් ජනපද ඩොලර්	234
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එක්සත් ජනපද ඩොලර්	235
කාර්යසාධන සමාලෝචනය 2007-2016	236
නිරසාරණීය වාර්තාව පිළිබඳ බාහිර සහතිකය	238
GRI අන්තර්ගතය දර්ශකය 'අනුකූලතාව' විකල්පය : මූලික	239
මූල්‍ය / බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත වචන මාලාව)	242
ආයතනික තොරතුරු	පසුපස කවරයේ ඇතුළත් පිටුව

## සමූහය ගැන යමක්

- 5 කෙටි හැඳින්වීම
- 6 අපි කවුද?
- 8 මූල්‍ය හා මූල්‍ය නොවන අංශයන්හි වැදගත් තොරතුරු
- 10 සභාපතිතුමාගේ සමාලෝචනය
- 12 ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයාගේ සමාලෝචනය
- 15 අපගේ නායකත්වය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය වශයෙන් ඉහළ ම බලපෑමක් සහිත ආයතනයක් වන මහජන බැංකු සමූහය, දිවයින පුරා ගනුදෙනුකරුවන් මිලියන 18 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ හඳුන්වලට වඩාත් සමීප ඉහළ ම මට්ටමේ ආකර්ෂණීය මූල්‍ය සේවා සැලසීමේ නිරතව සිටී.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය වශයෙන් දැඩි බලපෑමක් ඇතිකළ හැකි ආයතන අතර මහජන බැංකු සමූහය ඉහළින් ම වැජඹෙන අතර රටේ මූල්‍ය පද්ධතියේ අනුකූල අංගයක් ද වේ. මූල්‍ය බලාගාරයක් වන මහජන බැංකු සමූහය, රටේ අනෙකුත් බැංකු අභිබවා ගනුදෙනුකරුවන්ට සම්පස්ථම බැංකුව ලෙසින් දිවයින පුරා මිලියන 18ක් ඉක්ම වූ ගනුදෙනුකරුවන් වෙත ඉහළ ම මට්ටමේ ආකර්ෂණීය සේවාවක් සලසයි. මහජන බැංකු සමූහය ස්ථාන 852 ක සිය කාර්යාල පවත්වා ගනිමින් රටේ විශාලතම මූල්‍ය සේවා ජාලය මෙහෙයවයි. අප සමූහයේ මව් ආයතනය වන මහජන බැංකුව දිවයිනේ දෙවන විශාලතම බලපත්‍රලාභී වාණිජ බැංකුව වේ. එහි පරිපාලිත සමාගමක් වන පීපල්ස් ලීසිට් ඇන්ඩ් ගිනෑන්ස් පීඑල්සී සමාගම දිවයිනේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අභියෝගයකින් තොරව ඉදිරියෙන්ම වැජඹේ.

1961 අංක 29 දරන මහජන බැංකු පනතින් ස්ථාපිත මහජන බැංකුව, ආර්ථිකයේ බිම් මට්ටමේ පසුවන්නන් සඳහා බැංකු සේවා සැලසීම අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලදී. දශක පහකට අධික සෞභාග්‍යමත් අභිනවයකට උරුමකම් කියන මහජන බැංකුව, ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශය, ආයෝජනය සඳහා අවස්ථා සහ ගනුදෙනුකාරීත්ව බැංකු සේවා සපයාදීම තුළින් ප්‍රජාව ශක්තිමත් කිරීමෙන් නොනැවති මිලියන ගණනකින් සමාජ ආර්ථික අභිවෘද්ධියේ කොටස්කරුවකු වෙමින් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.

අප සමූහයේ ජයග්‍රහණ පසුපස සිටින බලවේගය 10,471 ක් වූ අපගේ ඉහළම අභිප්‍රේරිත සේවක කණ්ඩායම වන අතර අපගේ අගය නිර්මාණය කිරීම ව්‍යාප්ත කිරීමේ දී ඔවුන් සතු කුසලතා සහ විශේෂඥ දැනුම අප විසින් අඛණ්ඩව උපයෝගී කරගනු ලැබේ. දිවයිනේ සතර දිග්භාගයකම අප සමූහය ව්‍යාප්තව සිටීම ආර්ථික වශයෙන් අඩු වරප්‍රසාදලාභී ප්‍රදේශවල රැකියා අවස්ථා ජනනය කිරීමට අපට රුකුලක් වූ අතර අප සේවක පිරිසෙන් 60% ක් පමණ බස්නාහිර පළාතෙන් බැහැර ප්‍රදේශවලින් සේවය සඳහා බඳවාගෙන ඇත. බැංකු නොවන අංශයේ සිය පරිපාලිත සමාගම සමග එක්ව බැංකුව ජාත්‍යන්තර හා දේශීය වශයෙන් සම්මානයට නිරන්තරයෙන් ප්‍රාග්ධන අතර එය බැංකුවේ වාණිජ ස්ථාවරත්වය හා සමාජීය අනුකූලතාව පිළිබඳ කදිම සාක්ෂියකි. රජය සතු ආයතනයක් වශයෙන් මෙන් ම රජයට ණය සපයන ප්‍රමුඛතම ආයතනයක් වශයෙන් මහජන බැංකු සමූහය රජයේ සංවර්ධන කාර්යයන් සඳහා තිරලෙස කැපවී සිටින අතර එකී සංවර්ධන කාර්යයන්වල ප්‍රතිඵල රටේ සමාජ ආර්ථික අභිවෘද්ධිය උදෙසා උත්ප්‍රේරකයන් වන බවට වගබලා ගනී.

**සංවිධාන ව්‍යුහය**

මහජන බැංකු සමූහය, මහජන බැංකුවෙන්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් දෙකකින් (පීපල්ස් ලීසිට් ගිනෑන්ස් පීඑල්සී සමාගම හා පීපල්ස් මර්චන්ට් ගිනෑන්ස් පීඑල්සී සමාගම) සහ සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පොද්ගලික) සමාගමෙන් සැදුම්ලත් වේ. සමූහයේ වත්කම්වලින් 90% ක් සහ ඉපයීම්වලින් 85% ක් පමණ සුවිශාලතම දායකත්වයක් මහජන බැංකුව සපයන අතර ඉතිරිය සඳහා පීපල්ස් ලීසිට් ඇන්ඩ් ගිනෑන්ස් පීඑල්සී සමාගම දායකවේ.

	ගනුදෙනුකරුවන්	අපගේ නිෂ්පාදන හා සේවාවන්	විශේෂ කරුණු
මහජන බැංකුව	තනි පුද්ගලයන්, ක්ෂුද්‍ර ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ආයතනික අංශය හා රජය	පාරිභෝගික බැංකු සේවා	වත්කම්: රු. මිලියන 1,302,048
		නොග බැංකු සේවා	තැන්පතු: රු. මිලියන 1,077,812
		ව්‍යාපාරික බැංකු සේවා	ශුද්ධ ලාභය: රු. මිලියන 14,995
පීපල්ස් ලීසිට් ඇන්ඩ් ගිනෑන්ස් පීඑල්සී	තනි පුද්ගලයන්, ක්ෂුද්‍ර ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආයතන	අන්තර්ජාතික බැංකු සේවා	සේවක සංඛ්‍යාව: 8,249
		ලීසිට් හා කල්බදු පහසුකම්	වත්කම්: රු. මිලියන 159,085
		ක්ෂුද්‍ර මූල්‍ය සේවා: තැන්පතු ණය පහසුකම්	තැන්පතු: රු. මිලියන 42,414 ශුද්ධ ලාභය: රු. මිලියන 4,507 සේවක සංඛ්‍යාව: 2,073
පීපල්ස් මර්චන්ට් ගිනෑන්ස් පීඑල්සී	තනි පුද්ගලයන් ක්ෂුද්‍ර ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර	ලීසිට් හා කල්බදු	වත්කම්: රු. මිලියන 3,499
		තැන්පතු	තැන්පතු: රු. මිලියන 2,533
		වෙළඳ මූල්‍ය	සේවක ගණන: 122
පීපල්ස් ට්‍රැවල්ස්	තනි පුද්ගලයන්, ආයතනික අංශය	මෙරටට පැමිණෙන සංචාරකයන්	වත්කම්: රු. මිලියන 48
		මෙරටින් පිටවයන සංචාරකයන්	ශුද්ධ ලාභය: රු. මිලියන 4
		ගමනාන්ත කළමනාකරණය	සේවක ගණන: 27

### අපි කවුද?

අපගේ සමූහය පිළිබඳ තුරන්තමක විග්‍රහයක්

සමස්ත වත්කම්

# රු. ට්‍රිලියන 1.44

තැන්පතු

# රු. ට්‍රිලියන 1.12

ගනුදෙනුකාර අත්තිකාරම්

# රු. ට්‍රිලියන 1.01

## “විශාලත්වය අතින් ආසියාවේ 387 වන ස්ථානය”

“එක් වර්ෂයක් තුළ රුපියල් ට්‍රිලියන දෙකක විකුමාන්විත ජයග්‍රහණ ලඟකරගත් **එකම** මූල්‍ය සේවා සමූහය වීම”

අපගේ ශාඛා ජාලය

# 737

## “බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා”

අපගේ ගනුදෙනුකාරනවතුන් විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් සංඛ්‍යාව

මිලියන 17.9

## “බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා”

අපගේ ශ්‍රම බලකාය

ස්ථීර සේවක සංඛ්‍යාව පමණක් 8,249 වේ

## “බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා”



අපගේ ආදායම්/ලාභ  
ඉපයීමේ හැකියාව – 2016

ආදායම  
රු. බිලියන 144.7

බදුපෙර ලාභය  
රු. බිලියන 25.4

“මෙතෙක් වාර්තා වූ ඉහළම අගය මෙය වේ”

අපගේ හිමිකම්  
මත ප්‍රතිලාභ

ඒකාබද්ධිත  
22.7%

බැංකුවේ පමණක්  
27.5%

“ඒමයන් බැංකුව සඳහා 2016 කලාපය මගින් ආසියාවේ විශාලතම බැංකු 500 අතර  
18 වන ස්ථානයට පත්කරන ලදී”

අපගේ දළ අක්‍රීය ණය අනුපාතිකය

1.9%

“වය **වසර දහයක** තුළ වාර්තා වූ අවම අගය වේ”

ජාතිය වෙත අපගේ  
ප්‍රාථමික දායකත්වය

බදු, විශේෂ බදු සහ ලාභාංශ වශයෙන් ගෙවන ලද මුළු මුදල

රු. බිලියන 22.9කි

“ජාතික රජය වෙත ඉහළම දායකත්වය සපයන ආයතන අතර ඉහළින්ම සිටින අපි පසුගිය වසර දහය තුළ රජයට  
ලබාදුන් මුළු මුදල රු. බිලියන 117.6 කි.

## මූල්‍ය හා මූල්‍ය නොවන විශේෂිත තොරතුරු

### මූල්‍ය විශේෂිත තොරතුරු

	බැංකුව			සමූහය		
	2016	2015	% වෙනස	2016	2015	% වෙනස
<b>මෙහෙයුම් කාර්යසාධනය (රු.බිලියන)</b>						
පොලී ආදායම්	110.0	92.5	18.9	129.7	110.4	17.5
ශුද්ධ පොලී ආදායම්	43.1	43.8	-1.4	53.6	54.3	-1.4
දළ ආදායම	122.1	103.6	17.8	144.7	123.8	16.9
වැට් බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය	26.2	25.4	3.4	31.6	30.5	3.6
බදු ගෙවීමට පෙර ලාභය	20.8	19.5	6.6	25.4	24.1	5.4
බදුකරණය	5.8	6.9	-15.9	7.5	9.1	-17.4
බදු ගෙවූ පසු ලාභය	15.0	12.6	19.0	18.0	15.1	19.2
ශ්‍රී ලංකා රජයට ගෙවූ ලාභාංශ	8.2	3.2	154.7	8.2	3.2	154.7
රඳවාගත් ලාභය	6.8	9.4	-27.6	9.8	11.8	-17.7
<b>මූල්‍ය තත්ත්වය (රු. බිලියන)</b>						
මුළු වත්කම්	1,302.0	1,176.6	10.7	1,444.4	1,294.7	11.6
දළ ණය හා ලැබිය යුතු	950.8	829.2	14.7	1,076.4	933.3	15.3
මුළු තැන්පතු	1,077.8	899.2	19.9	1,119.8	932.9	20.0
කොටස්කරුවන්ගේ අරමුදල්	59.6	49.5	20.5	85.2	72.8	17.0
<b>කාර්යසාධන අනුපාතික (%)</b>						
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (බදු ගෙවීමට පෙර)	1.7	1.8	-	1.9	2.0	-
ස්කන්ධ මත ප්‍රතිලාභ	27.5	27.1	-	22.7	22.0	-
පිරිවැය/ආදායම් අනුපාතය	59.9	57.5	-	60.8	56.7	-
අක්‍රීය ණය අනුපාතිකය	1.9	2.4	-	1.7	2.4	-
ප්‍රතිපාදන ආවරණ අනුපාතය	110.4	98.3	-	110.1	97.0	-
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාතිකය						
- දේශීය බැංකු ඒකකය	21.7	25.9	-			
- අක්වෙරළ බැංකු ඒකකය	22.5	21.7	-			
ණය/තැන්පතු අනුපාතිකය	88.2	92.2	-	96.1	100.0	-
මූලික ප්‍රාග්ධන අනුපාතිකය	9.8	9.9	-	11.1	11.5	-
මුළු ප්‍රාග්ධන අනුපාතිකය	12.1	12.5	-	13.0	13.8	-
<b>කොටස් හිමිකාර අනුපාතික (රු.)</b>						
කොටසක ඉපැයීම්	14,995	12,598	19.0	16,722	13,898	20.3
කොටසක ශුද්ධ වත්කම් අගය	59,649	49,495	20.5	85,191	72,801	17.0

**මූල්‍ය නොවන විශේෂිත තොරතුරු**

**ගනුදෙනුකාර වටිනාකම්**

<b>ගනුදෙනුකරුවන්ගේ ගිණුම් සංඛ්‍යාව</b>	<b>ගෙවූ පොලිය</b>	<b>අන්තර්ජාල හා ජංගම දුරකථන හරහා සිදුවන බැංකු ගනුදෙනු ප්‍රමාණය</b>	<b>ඒ.ටී.වී. සේනු</b>
2016 <b>17.9</b>	2016 <b>66,846</b>	2016 <b>8.6</b>	2016 <b>506</b>
2015 <b>16.7</b>	2015 <b>48,732</b>	2015 <b>5.6</b>	2015 <b>492</b>
(මිලියන)	(රු. මිලියන)	(මිලියන)	
<b>වෙනස 7.2%</b>	<b>වෙනස 37.2%</b>	<b>වෙනස 53.2%</b>	<b>වෙනස 2.8%</b>

**සේවක වටිනාකම්**

<b>සේවක සංඛ්‍යාව</b>	<b>සේවකයන්ට ගෙවීම්</b>	<b>පුහුණුවීම් සඳහා ආයෝජන</b>	<b>වික් සේවකයකු සඳහා ලාභය</b>
2016 <b>8,249</b>	2016 <b>17,475</b>	2016 <b>71</b>	2016 <b>1.8</b>
2015 <b>8,368</b>	2015 <b>17,056</b>	2015 <b>66</b>	2015 <b>1.5</b>
	(රු. මිලියන)	(රු. මිලියන)	(රු. මිලියන)
<b>වෙනස -1.4%</b>	<b>වෙනස 2.5%</b>	<b>වෙනස 7.6%</b>	<b>වෙනස 20.7%</b>

**ජාතික ආදායම් වෙත දායකත්වය**

<b>බදු, විශේෂ බදු හා රජයට ගෙවූ ලාභාංශ</b>	<b>අඩු පහසුකම් සහිත පුද්ගලවලට ලබාදුන් ණය පහසුකම්</b>
2016 <b>20,553</b>	2016 <b>92,382</b>
2015 <b>16,834</b>	2015 <b>67,888</b>
(රු. මිලියන)	(රු. මිලියන)
<b>වෙනස 22.1%</b>	<b>වෙනස 36.1%</b>

**ව්‍යාපාරික සහකරුවන්**

<b>සැපයුම්කරුවන්ට ගෙවීම්</b>
2016 <b>8,588</b>
2015 <b>7,161</b>
(රු. මිලියන)
<b>වෙනස 19.9%</b>

**පුජාව**

<b>ආයතනික සමාජීය වගකීම් (CSR) වෙනුවෙන් වූ ආයෝජනය</b>
2016 <b>40.3</b>
2015 <b>39.0</b>
(රු. මිලියන)
<b>වෙනස 3.3%</b>

## සභාපතිතුමාගේ සමාලෝචනය



“ඔබ ආයතනය සම්බන්ධයෙන් ගෙවුණු වසර දිගු ගමන්මගක නැවුම් මංසලකුණු සහ මෙතෙක් අත්කරගත් ඉහළ ම ජයග්‍රහණ සපිරි තවත් එක් වසරක් විය – එය අනේකවිධ අභියෝග හා බාධක හමුවේ සාර්ථකත්වයේ හා කාර්යසාධනයේ කඩඉම් හිරන්තරයෙන් ඉහළ ට ඔසවා තබමින්, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අනලස්ව ක්‍රියා කරන අපගේ කාර්ය මණ්ඩලය දරන උත්සාහයේ ප්‍රතිඵලයකි”

නිතවත් පාර්ශ්වකාරවනුණි,

මහජන බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම්වල (මෙහි මින්මතු සමූහය යනුවෙන් හඳුන්වනු ලැබේ) 2016 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව ඔබ වෙත පිරිනමන්නේ හඳු පිරි සතුටිනි.

සාර්ව ආර්ථික අංශයෙන් ගත් කල, 2016 වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් විය. අනෙකුත් කරුණු අතර ගෙවුණු වසර උද්ධමනාත්මක පීඩනය, මූල්‍ය ප්‍රතිපත්ති දැඩිවීම, ප්‍රතිපත්තිමය වශයෙන් පොළී අනුපාතික ඉහළ දැමීම සහ වර්ෂයේ අවසන් භාගයේ දී එකතු කළ අගය මත බදු ඉහළ නැංවීම සිදු වූ වර්ෂයක් වූ අතර ඒ එක් එක් සාධක තනිතනිව මෙන්ම සාමූහිකව ආර්ථිකයේ වර්ධනයට මෙන්ම ඉපයීමටද ද දැඩි බලපෑමක් එල්ල කළේය. එය එසේ වුව ද, ඔබ ආයතනය සම්බන්ධයෙන්, ගෙවුණු වසර දිගු ගමන්ගතක නැවුම් මංසලකුණු සහ මෙතෙක් අත්කරගත් ඉහළම ජයග්‍රහණ සපිරි තවත් වසරක් විය - එය අනේකවිධ අභියෝග හා බාධක හමුවේ සාර්ථකත්වයේ හා කාර්යසාධනයේ කඩඉම් තිරන්තරයෙන් ඉහළට ඔසවා තබමින්, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අනලස්ව ක්‍රියා කරන අපගේ කාර්ය මණ්ඩලය දරන උත්සාහයේ ප්‍රතිඵලයකි. 2016 වර්ෂයේ සමූහයේ සේවා සැලසීම් ක්ෂේත්‍රයේ අප ලැබූ ජයග්‍රහණ මෙසේ වූ බව වාර්තා කරන්නේ අතිමානයෙනි:

- (අ) එක් වර්ෂයක් තුළ ට්‍රිලියන දෙකක විකුමාන්විත ජයග්‍රහණ ලගාකරගැනීමට හැකි විය - සියලුම බැංකු අතර එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය වේ.
- (ආ) වඩාත් නිතකර නොවන වෙළඳපොළ තත්වයන් යටතේ දළ ආදායම 17% ක් ආසන්නයට ද ඉදිරි ලාභය 19% කින් ද ඉහළ නංවා ගැනීමට හැකි විය.
- (ඇ) ගනුදෙනුකරුවන්ගේ නිණුම් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 18 ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි විය - සියලුම බැංකු අතර වාර්තා වූ ඉහළම සංඛ්‍යාව එය විය - මේ සම්බන්ධයෙන් 2016 වර්ෂය තුළ ඔබගේ සමූහය - ගනුදෙනුකාර තැන්පතු වල ඉදිරි වටිනාකම තවත් රු. බිලියන 187 කින් වර්ධනය කරගැනීමට සමත් වූ අතර එය 2015 වර්ෂය හා සැසඳීමේදී 20% ක වර්ධනයක් විය - සියලුම බැංකු අතර වාර්තා කළ ඉහළම වර්ධනය එය විය. මෙම කරුණ පමණක් ගෙන බැලීමේ දී අප සතු විශ්වාසයේ, ස්ථාවරත්වයේ හා ශක්තියේ ප්‍රතිමූර්තියක් බඳු අප සන්නාමයේ ඉතා ඉහළ මෙන්ම දිනෙන් දින වර්ධනය වන වටිනාකම ගැන කියාපාන බැඳු බැඳීමට සාක්ෂියක් වන වග මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ.

(ඈ) 2010 වර්ෂයේ පටන් වර්ෂයක් පාසා 20% ක් ඉක්මවූ අපගේ ගිණිකම මත ප්‍රතිලාභ ප්‍රතිශතයක් කොටස්ගිණියන් වෙත නිරන්තරයෙන් ලබාදීමට හැකි වීම - එය 2014 වර්ෂයේ පටන් බැංකු ක්ෂේත්‍රයේ පාදක ප්‍රතිශතය වශයෙන් පැවතුනි. ඒමියන් බෑන්කිං සඟරාවේ 2016 කලාපය මගින් විශාලතම මූල්‍ය ආයතන 500 අතර 18 වන ස්ථානයට පත්වීමට හැකිවීම අපගේ සාර්ථකත්වය පිළිබඳව ආසියානු කලාපය පුරා රැවිපිලි රැවි දීමකි.

(ඉ) බදු, විශේෂ බදු හා ලාභාංශ වශයෙන් රු. බිලියන 22.9 ක සමස්ත ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජයට ලබාදීමට හැකිවීම - බැංකුවේ පනස් පස් වසරක මෙහෙයුම් ඉතිහාසය තුළ බැංකුව විසින් මෙතෙක් ලබාදෙන ලද ඉහළම මුදල් ප්‍රමාණය මෙය වන අතර කම්මාන්ත අංශයක හෝ උප අංශයක හෝ අන් කවර හෝ ආයතනයක් විසින් ලබාදුන් ඉහළම මුදල ද මෙය වේ. පසුගිය දස වසර තුළ අප සමූහය විසින් ලබාදෙන ලද මුළු මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය රු. බිලියන 117.6 ක් වේ.

අන් බොහෝ බැංකු මෙන් නොව මහජන බැංකුවේ වගකීම් දෙවැදෑරුම් වන බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙනම්. ඉන් පළමු වගකීම වන්නේ සිය ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස හැකි සෑම අවස්ථාවක දී ම රජයට සහාය වීම වන අතර විවිධ ජනවර්ගයන්ට, ආර්ථික හා සමාජ තත්වයන්ට අයත් නානාවිධ ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ විවිධ ප්‍රමාණයේ හා ක්ෂේත්‍රයේ ව්‍යාපාර වර්ධනය කරගැනීමටත්, සෞභාග්‍යමත් කර ගැනීමටත්, සහාය වීම දෙවැනි වගකීමයි. තවද, මහජන බැංකු පහතේ සීමාකිරීම හේතුවෙන් පසුගිය වසර අට මුළුල්ලේම කිසිදු නව ප්‍රාග්ධන යෙදවීමකින් තොරව පෙරකී ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූ අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ සීමා කිරීම සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටී. මේ සම්බන්ධයෙන් මෑතදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අතිශය ධනාත්මක තීරණයක් වශයෙන් සැලකිය හැකි අතර එය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසුව අලුතින් ප්‍රාග්ධනය නංවාලීමටත්, ණයකර නිකුත් කිරීමටත් අවස්ථාව හිමිවනු ඇත.

ඉදිරිය දෙස හෙත් යොමුකිරීමේදී අපගේ 2016-2020 සංයුක්ත සැලැස්මේ අනුකූල අංගයක් වන්නාවූ මූලාරම්භයන් ගණනාවක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර එමගින් සේවා සැලසීමේ හැකියාවන්ගෙන් සපිරි තවමු යුගයක් කරා අප මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහිදී සිපිට්ලිකරණය වඩාත් වැදගත් සාධකයක් වන අතර එකී මූලාරම්භය සඳහා වර්ෂ 2015 දී මුලපුරන ලදී. ගෝලීය වශයෙන් ප්‍රසාදයට

ලක් වූ තාක්ෂණය උපයෝගී කරගනිමින් අන් කිසිදු ආයතනයක නොමැති ආකාරයේ කාර්ය මණ්ඩලයක සහාය මත ක්‍රියාවට නැංවෙන මෙම මූලාරම්භය මඟින් ගනුදෙනුකරුවන් සඳහා සුව පහසු සේවාවන් සලසාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ බැංකුවලට සමාන මට්ටමකට අප සමූහය ලගාවනු ඇත. මෙම මූලාරම්භය වර්ෂ 2017 දී පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, අපගේ සමස්ත පාර්ශ්වකරුවන් වෙත හඳුනාගත් සුභාමියෙන් පිරිනමමි. විශේෂයෙන් අප කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අපගේ ගනුදෙනුකරුවන් නිසැකවම අපගේ විශාලතම ශක්තිය වන අතර බැංකුව විසින් සිය ඉලක්ක සපුරා ගැනීමට අදාළ සෑම කාරණයකදීම නොමසුරු සහාය සහ කඩිනම් සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය, ගරු කබීර් හමීම් මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරාන් විකුමරත්න මැතිතුමා වෙත ද, නියාමන ස්වභාවයේ සියලු කාරණා පිළිබඳව ලබාදෙන ජ්‍යෙෂ්ඨතා විත උපදෙස් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලය වෙත ද අපගේ කෘතඥතාව පළකර සිටීමු. එසේම අපගේ දිගු ගමන් මග පුරාවට අප සමඟ රැඳී සිටි සෙසු බැංකු සහ සියලුම පාර්ශ්වකරුවන්, ඔබ සැමටම ස්තූතියි.

විශේෂ ස්තූතියක් ගිම්විය යුතු තවත් පිරිසක් සිටී. ඒ අපගේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා සහ ඔහුගේ සමස්ත කාර්ය මණ්ඩලයයි. ඔබ සැම අති විශිෂ්ටයි. අප ලද ජයග්‍රහණ සියල්ල අපගේ වත්මන් සහ අනිත සේවක මණ්ඩල විසින් දරන ලද මහත්සියේ හා කැපවීමේ අවසන් ප්‍රතිඵලයයි.

නේමසිර ප්‍රනාන්දු  
සභාපති

2017 මාර්තු 14 දින දී ය.

ප්‍රධාන විධායක නිලධාරීගේ/  
සාමාන්‍යාධිකාරීතුමාගේ සමාලෝචනය



**“2016 වර්ෂය ඉහළ ජයග්‍රහණ රැසක් අත්කරගත් වර්ෂයක් වූ අතර ප්‍රමාණාත්මකව මෙන් ම ගුණාත්මකව ද ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳ අංශ ගණනාවක ධනාත්මක අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළ වර්ෂයක් ද විය.”**

### ව්‍යාපාරික පසුබිම

ගෝලීය දෘෂ්ටි කෝණයෙන් බලන කළ, ආසන්න වශයෙන් 3.5%ක් ලෙස ඇස්තමේන්තු කළ උදාසීන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ වර්ෂයක් වූ 2016 වර්ෂය තුළ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ එක්සත් ජනපද ජනාධිපතිවරණය වැනි දේශපාලනික වශයෙන් අහිතසහ වැදගත් සිදුවීම් සිදු වූ අතර එම සිදුවීම් එක්ව හා වෙන් වෙන් වශයෙන් ගත් කළ ගෝලීය ආර්ථිකයේ අනාගතය සහ ලෝකයේ සෑම ජාතියකම ආර්ථික වර්ධනය උඩුගඟ්කරා කිරීමේ හැකියාව ඒවා සතුටු පවතී. මෙම කාලවකවානුව තුළ භූ දේශපාලනික අවිනිශ්චිතතාවය වඩාත් වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි තම රටවලට අදාළ මානවවාදී, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක හා ඊට පිලියම් වශයෙන් ගත යුතු විකල්ප ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් බොහෝ රටවල උද්ගත වූ අතර ගෝලීයකරණය හා වර්ධනය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ කාරණා වඩාත් කුපිත කරවන සුළු විය.

2016 වර්ෂය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය වර්ධනයක් අත්කරගත් අතර දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු ගත පරිදි 4.4% කින් වර්ධනය විය. කෘෂිකර්මාන්ත කටයුතු කෙරෙහි බලපෑ අහිතකර කාලගුණ තත්ත්වයන් මෙන්ම විනාශකාරී ගංවතුර උවදුරු සහ නියඟය මගින් මෙකී වර්ධනය යම් පමණකට සීමා විය. තවද, විදේශීය වශයෙන් පවතින ඉල්ලුම බේදනීය මට්ටමක පැවතීම හේතුවෙන් අපනයන පහළ ගිය අතර ආනයන පාලනය කිරීම පිණිස හඳුන්වාදුන් ආනයන ප්‍රතිපත්ති හේතුවෙන් ආනයන ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය.

සංචාරක කට්ඨානතය තවදුරටත් වර්ධනය වූ අතර විදේශගත ශ්‍රමිකයන් විසින් කරනු ලබන ප්‍රේෂණවල සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරමින්, විදේශ විනිමය ප්‍රවාහ ශක්තිමත් කරන ලදී. විනිමය අනුපාතිකය සාපේක්ෂ වශයෙන් ස්ථාවරව පැවති අතර උද්ධමනාත්මක පීඩනය නොවෙනස්ව පැවතිම කරණ කොට ප්‍රතිපත්තිමය වශයෙන් අනුපාතික ප්‍රතිශෝධනය කිරීම ඇතුළු මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සිදුවිය. 2016 වර්ෂය ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව 6.0% සිට 7.5% දක්වා ඉහළ දැමූ අතර පරිභෝජන පාදක ණයදීම් සීමා කිරීම එහි අරමුණ විය. ඊට පසුගාමීව ප්‍රතිපත්තිමය වශයෙන් පොළී අනුපාතික දෙවරක් 2.0% කට වැඩි අගයකින් ඉහළ දමන ලදී. මූල්‍ය සේවා මත අයකරන එකතු කළ අගය මත බද්ද 2016 නොවැම්බර් මස 2 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 15% දක්වා ඉහළ දමන ලද අතර එකී පියවරයන් සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී ඉපැයීම් හා රඳවාගැනීම් මත අධිකතර පීඩනයක් එල්ල විය.

### ඔබ ආයතනයේ කාර්යසාධනය

සාර්ව ආර්ථික අභියෝග හමුවේ වුවද, 2016 වසර ඔබ ආයතනයට හව වාර්තා එකතු කළ වසරක් වූ බවත් සියළුම අංශවල ව්‍යාපාර මෙහෙයුම්වල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ධනාත්මක වර්ධනයන් දිගින් දිගටම අත්කර ගත් වසරක් වූ බවත් ප්‍රීතියෙන් යුතුව සඳහන් කරනු කැමැත්තෙන්ම, එම පියවරණ අතර තෝරාගත් විශේෂ පියවරණ කිහිපයක් මතු දක්වා ඇත:

### ගනුදෙනුකාර තැන්පතු වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1ක කඩඉම් පසුකර ගියේය

පසුගිය වසර තුළ සමූහයේ සමස්ත ගනුදෙනුකරුවන්ගේ මුළු තැන්පතු වල වටිනාකම 20% කින් වර්ධනය වූ අතර 2015 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 932.9 ක්ව පැවති මුළු තැන්පතු වටිනාකම 2016 දෙසැම්බර් 31 දින වන විට රුපියල් බිලියන 1,120 සීමාවට ලඟාවිය. මේ සම්බන්ධයෙන් සලකා බැලීමේ දී, අදාළ කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 187.1 තැන්පතු අලුතින් රැස්කර ගැනීමට හැකිවීමත් අදාළ කාලය තුළ බැංකු ක්ෂේත්‍රයේ වාර්තා වූ ඉහළම තැන්පතු ප්‍රමාණය එය වන බවත් මෙහිලා සටහන් කළ යුතුමය. මෙයින් සනාථ වන්නේ බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ගනුදෙනුකාර පදනම, දසන ව්‍යාප්ත වූ අපගේ ශාඛා පාලන සහ අසාමාන්‍ය ප්‍රතිඵල අත්කර දීම වෙනුවෙන් නිබදවම සීමා මායිම් බිඳ හෙළමින්, ඉදිරියටම යන අපගේ කැපවූ කාර්ය මණ්ඩලය මගින් ඔප් නැංවුණු අප සතු හැකියාව සහ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයේ ශක්තිමත් බව මෙන්ම අපගේ සන්නාමය පිළිබඳ ඉහළ පිලිගැනීමයි. ඒ අනුව, අපගේ පස් අවුරුදු තැන්පතු රැස්කිරීම් වර්ධන අනුපාතය ආසන්න වශයෙන් 15% වූ අතර ක්ෂේත්‍රයේ සෙසු බැංකු සමග සැසඳීමේ දී එය ඉතා හිතකර අනුපාතිකයක් විය.

### සමූහයේ සමස්ත අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1ක කඩඉම් පසු කළේය, ණය පොතේ සංයුතිය යහපත් අතට වර්ධනය විය, දළ අක්‍රීය ණය ප්‍රමාණය වර්ෂ දහයකින් වාර්තාවූ අවම අගය වාර්තා කළේය.

2016 වර්ෂය තුළ සමූහයේ මුළු අත්තිකාරම් ප්‍රමාණය 16.6% ක වර්ධනයක් පෙන්නුමින් රුපියල් ට්‍රිලියන 1.0 ක මට්ටමට ලඟා වූ අතර, එම ප්‍රමාණයෙන් 90%ක් සඳහා මහජන බැංකුව පමණක් තනිව දායක විය. අපගේ බැංකුව මට්ටමේ ණය ලබාදීම පිළිබඳ සමස්ත සංයුතියේ සැලකිය යුතු වර්ධනයක් පිළිබඳව පහතින් දක්වා ඇත:

අ. 2015 වසර අවසානයේ දී 45.3% ක් වූ රාජ්‍ය අංශය සඳහා දෙනු ලබන ණය ප්‍රමාණය මෙම වසර අවසානයේ දී 35.6% දක්වා පහළ ගියේය. රාජ්‍ය අංශයේ දළ අක්‍රීය ණය ප්‍රමාණය ඉතා සුළු අගයක් වූ 0.03% ක මට්ටමේ අඛණ්ඩව පැවතුණි (2015 අග එම අගය 0.03% ක් විය).

ආ. පාලනයකින් යුතු වර්ධනයක් පෙන්නුම් උකස් අත්තිකාරම් ප්‍රමාණය අඛණ්ඩව 10.1% කින් වර්ධනය වූ අතර සමස්ත ණය ප්‍රමාණයෙන් 12% ක ප්‍රතිශතයකට එය දායක විය. (2015: 12.5%. එය රන් අර්බුදයේ උච්ඡතම අවධිය වූ 2013 වර්ෂයේ 30% ක්ව පැවති උකස් අත්තිකාරම් මට්ටම මෙම මට්ටමට අඩු කොට පවත්වා ගැනීම පිණිස ණය ලබාදීම පිළිබඳ ඉතා සුපරීක්ෂාකාරී කළමනාකරණ උපායමාර්ගයක් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයකි. තවද, අක්‍රීය උකස් ණය අත්තිකාරම් ප්‍රමාණය තිරන්තරයෙන් පහළ මට්ටමක පවත්වා ගනිමින් 2013 දී 7.8% ක් ද, 2015 දී 1.0% ක් ද, 2016 වසරේදී නොසලකා හැරිය හැකි 0.2% ක් තරම් අවම අගයකට ද පත් කර ගත හැකි විය. විශේෂයෙන් ක්ෂුද්‍ර ව්‍යවසායකයන් හා මූල්‍ය උපකරණ සහිත තැනැත්තන් සඳහා මූල්‍ය පහසුකම්වලට ප්‍රවේශය සලසාදීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන උකස් සේවාවේ පුරෝගාමීන් වශයෙන් බැංකුවේ කීර්තිනාමය ආරක්ෂා කරගනිමින් මෙකී මූලාරම්භනයන් ක්‍රියාවට නංවන ලදී.

ඇ. 2015 වර්ෂය අවසාන 2.4%ක් ලෙස ද, 2014 වර්ෂය අවසානයේ 3.2% ක් ද, 2013 වසර අග 5.3% ක් ද වශයෙන් පැවති සමස්ත දළ අක්‍රීය ණය අනුපාතිකය 2016 වසර අවසානයේදී 1.9% දක්වා සැලකිය යුතු අඩුවීමක් පෙන්නුණි. මෙමගින් සනාථ වන්නේ පසුගිය වසර තුන තුළ අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයන් යටතේ තිරන්තරයෙන් ක්‍රියාවට නංවන ලද ධනාත්මක වැඩි දියුණු කිරීම් පමණක් නොව සාධාරණ පාලනයක් යටතේ මෙකී දුර්ශකයන් හැකි උපරිමය දක්වා වර්ධනය කරගැනීම හා පවත්වා ගැනීම පිණිස අඛණ්ඩව දරනු ලබන ප්‍රයත්නයන්ය. පසුගිය දස (10) වසර තුළ බැංකුව වාර්තා කළ අවම අක්‍රීය ණය අනුපාතය මෙය වන බව ද මෙහිලා සඳහන් කළයුතු වේ.

### ඒකාබද්ධිත දළ ආදායම හා බදු ගෙවූ පසු ලාභය පිලිවෙලින් 16.9% හා 19.2% දක්වා ඉහළ නංවමින් හව පියවරණයක් වාර්තා කිරීම

සමාලෝචිත වර්ෂය තුළ සමස්ත දළ ආදායම රුපියල් බිලියන 144.7 ලෙස වාර්තා වූ අතර එය 2015 වර්ෂයේ ආදායම වූ රුපියල් බිලියන 123.8 සමග සැසඳීමේදී 16.9% ක වර්ධනයකි. පෙර වර්ෂයේ රුපියල් බිලියන 15.1 ක් වූ බදු ගෙවූ පසු ඒකාබද්ධ ලාභය මෙම වර්ෂයේ දී රුපියල් බිලියන 18.0 දක්වා 19.2% කින් වර්ධනය විය. ගිණකම මත ප්‍රතිලාභය සමූහය සම්බන්ධයෙන් 22.7% ක් ද බැංකුව තනිව ගත් කළ 27.5% ක් ද (2015 දී එය පිලිවෙලින් 22.0% හා 27.1% ක් විය) වූ අතර එය බැංකු ක්ෂේත්‍රයේ තවත් මිණුම් දණ්ඩක් බවට පත්විය.

### ආයෝජන මෙහෙයුම් හා සම්බන්ධ සියලු අංශ තුළ වාර්තා වූ ශුද්ධ අතිරික්තය

2016 වර්ෂය අවසානයේ දී අලෙවිය සඳහා පවතින සංචිත රුපියල් බිලියන 0.3 ක යහපත් මට්ටමක පැවති අතර ආයෝජන මෙහෙයුම් හා සම්බන්ධ සියලු අංශ තුළ ශුද්ධ අතිරික්තයක් වාර්තා විය. (2015 වර්ෂයේ දී එය රුපියල් බිලියන 0.4 ක් විය).

### ඩිජිටල්කරණය – අපගේ අනාගතය ප්‍රතිආර්ථ ගැන්වීම සහ සමස්ත බැංකු කර්මාන්තය හැඩගැන්වීම

2016-2020 අපගේ උපායමාර්ගික සැලැස්මේ විශේෂ අවධානය යොමුවූ කරුණක් වන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ අපගේ ශ්‍රේණිගත කිරීම් හා වර්ධන ඵලදායී, අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ යහපත පිණිස ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සලසා දීමේ අතිලාභය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ලබාදීමට අප දරන ප්‍රයත්නය නිරූපිතව ඇත. මෙම මූලාරම්භණය 2015 වර්ෂයේ දී මහජන බැංකුව තුළ ආරම්භ කරන ලද අතර එම අවදියේදී ඩිජිටල්කරණ විෂයය වැඩි අවධානයක් යොමු නොවූ නුදු සාකච්ඡා මාතෘකාවක් පමණක් විය. නාලිකා අභියෝගය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමීන් වශයෙන් අපි අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පතු යන්ත්‍ර (CDMs) හා Kiosk යන්ත්‍ර ජාල(ය) ඒකාබද්ධ කිරීමේ නියුක්තව සිටින අතර, පොදු වේදිකාවක් හරහා අපගේ අනෙකුත් බැංකු සහකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා සේවා පහසුකම් සලසා දීමට ද එමගින් අපේක්ෂා කෙරේ. 2017 වර්ෂය අවසානය වන විට පූර්ණ වශයෙන් ක්‍රියාකාරී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පතු යන්ත්‍ර (CDMs) හා Kiosk යන්ත්‍ර ජාල 1,000 ටත් වැඩි ප්‍රමාණයක් අලුතින් ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කරමු.

### අනාගත දැක්ම

ගෝලීය සිදුවීම් සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන්ගේ ප්‍රතිපත්ති තීරණ ක්‍රමයෙන් පෙරට ඒමත් සමග ඉදිරි වර්ෂය තුළ දී ද වෙළඳපොළ තත්ත්වයේ ඉක්මණින් වෙනස්වන සුළු ස්වභාවය තවදුරටත් නොවෙනස්ව පැවතිය හැකිය. දේශීය කෝණයෙන් බැලූ කළ, අරමුදල් පහසුකම් දිගුවක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර 2016 ජුනි මස අත්සන් තබන ලද ගිවිසුම ධනාත්මක ඵලක් ලෙස පිළිගැනෙන අතර එමගින් අපගේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට රුකුල් දීම පමණක් නොව වඩාත් තිරසර රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නංවා ඇතැයි යන විශ්වාසය ජගත් ආයෝජකයන් තුළ කාවැද්දීමට මහෝපකාරී වීම ද සිදුවනු ඇත. සුවිසල් අයවැය නිගය පියවා ගැනීමට රජය දරන

ප්‍රයත්නය සහ ආර්ථිකය සංකෝචනය වීම වළක්වා ගැනීමට දරන උත්සාහය අපගේ ඉදිරි දැක්මේ ශක්තිමත් මූලික සිද්ධාන්ත විය යුතු බව සනාථ කෙරෙන සාධකයන්ය.

අප ආයතනයට අදාළ විශේෂිත කරුණු සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කිරීමේදී, මහජන බැංකු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය මෑතක දී ගනු ලැබූ තීරණය සුවිසල් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි අතර එමගින් අවශ්‍ය අවස්ථාවල දී අපගේ නියාමන ප්‍රාග්ධන මට්ටම් සපුරා ගැනීම ඇතුළු ප්‍රතිප්‍රාග්ධනීකරණය සහ අලුතින් ණයකර හිකුත් කිරීම සඳහා අප ආයතනයට වැඩි හමුදම් බවක් ගෙන දෙනු ඇත.

### කාතවේදිභාවය

අපගේ සියලුම කාර්යයන්හි දී අප කෙරෙහි අපේක්ෂාවෙන් හා විශ්වාසයෙන් යුතුව ක්‍රියාකළ අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙත මහජන බැංකු කණ්ඩායම වෙනුවෙන්, මාගේ අවංක ප්‍රසාදය මෙයින් පළකර සිටිමි. අභියෝග රැසක් හමුවේ නොසැලී ඉදිරියටම යාමට සියලු කල්හි ලබාදුන් අමුල උපදෙස් වෙනුවෙන් හේමසිරි ප්‍රනාන්දු, අපගේ ගරු සභාපතිතුමාගේ ඔබට ද, ලබාදුන් නොමද සහයෝගය හා සුක්ෂ්ම ඥානය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ද, අපට මග පෙන්වීම වෙනුවෙන් අපගේ අධීක්ෂකයන් වන ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට සහ මහා නාණ්ඩාගාරයට ද, නියාමන ස්වභාවයේ සියලු කරුණු සම්බන්ධයෙන් ලබාදුන් උපදේශකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ද බෙහෙවින් ස්තූතියි. අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් අප පවුලේ සැමටම ස්තූතියි. මෙකී ජයග්‍රහණ සියල්ල යථාර්ථයක් බවට පත්කරගත හැකිවුවේ ඔබ සැමගේ අප්‍රතිහත කැපවීම නිසාවෙනි. අප ලද ජයග්‍රහණ පිළිබඳව සිහිකරමින් බලා නොසිට, අප ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව සවිංඥානකව අපගේ සියලුම ජනතාව සහ ඔවුන්ගේ අගනා ව්‍යාපාර සඳහා අග්‍රගණ්‍ය මූල්‍ය සම්පාදක බවට පත්වීමේ අපගේ අත්‍යන්ත දැක්ම සාක්ෂාත් කරගැනීමට ආසන්නව සිටින බව මනාසේ දැනුවත් වෙමින් අතිශය සුභවාදී ලෙස අනාගතය දෙස හෙත් යොමු කරමු.

**එන්. වසන්ත කුමාර්**  
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

2017 මාර්තු මස 14 දින දී ය.



# අපගේ නායකත්වය

## අධ්‍යක්ෂ මණ්ඩලය



3 ජී.කී. එන්ද්‍රා ඒකනායක මෛත්‍රිය අධ්‍යක්ෂ

4 හෙමිශ්‍යන් පෙරේරා මහා අධ්‍යක්ෂ

2 ජෙනාන් ඩී. අමරතුංග මහා අධ්‍යක්ෂ

1 ජේමසිර ප්‍රනාන්දු මහා සභාපති

8 ආචාර්ය අමර්සි වීම්. පෙරේරා මහා අධ්‍යක්ෂ

9 විජේකාම වීස්. ලොකුහෙට්ටි මහා අධ්‍යක්ෂ

6 ටී.කී. අනුරාධන් වීස්. හේමන්ත මහා අධ්‍යක්ෂ

7 එම්.එච්. ජලච්චන් මහා අධ්‍යක්ෂ

5 ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහා අධ්‍යක්ෂ

**1 හේමසිරි ප්‍රනාන්දු මයා සභාපති**

විවිධ ක්ෂේත්‍ර ගණනාවක පැවුල අත්දැකීම් ලබා ඇති හේමසිරි ප්‍රනාන්දු මහතා රාජ්‍ය සේවයේ ප්‍රථම පත්වීම ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ධුරයෙන් පිළිමි ලැබුවේය. පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ගුවන් තොටුපල හා ගුවන්සේවා ආයතනයේ සභාපති වශයෙන් පත්වූ අතර රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු අතර තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද සේවය කළේය. ජාතික ඔලිම්පික් කමිටුවේ දීර්ඝතම කාලයක් සභාපති වශයෙන්ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති වශයෙන් ජාත්‍යන්තර තලයේ නිලතල දරමින් වෙඩි තැබීමේ ජාතික ශූරයා වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද භාග්‍යය උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට ඒ මහතා පත්කිරීමට හේතු සාධක විය. කොළඹ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය විද්‍යාල (ආර්ථික විද්‍යා) උපාධිය, එක්සත් රාජධානියේ ට්‍රැවල්ස් ඇන්ඩ් ටූරිස්ම ආයතන ආශ්‍රිත සාමාජිකත්වය (A INST TT) සහ බ්‍රිතාන්‍ය කළමනාකරණ ආයතනයේ සමාජිකත්වය (FBIM) ලබා ඇති ඔහු කිරිකිස්තාන් ජනරජයේ ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයා වශයෙන් ද සේවය කරයි. ශ්‍රී ලංකා භාවික හමුදාවේ (ස්වේච්ඡා) සේවය කළ කාලපරිච්ඡේදය තුළ ගැටුම් පැවති ප්‍රදේශවල සේවය කළ ඔහු එම සේවයෙන් විශ්‍රාම ලබන විට කොමදෝරු නිලයට උසස්වීම ලැබ සිටි අතර ඒ පිළිබඳව මෙහිලා විශේෂයෙන් සඳහන් කිරීම අගනේය. ශ්‍රී ලංකා දුම්රිය සේවය සමග ඔහු සතුටු සම්ප ඇසුර, ශ්‍රී ලංකාවේ සංචාරක කාර්යාලය සඳහා ඔහු විසින් නිර්මාණය කළ වාණිජ දුම්රිය සහ උච්ච දුම්රිය මාර්ගය අළලා The Viceroy Special සහ The Uva Railway මඟින් ග්‍රන්ථ දෙකක් රචනා කිරීමට පාදක විය. ආසියානු ඔලිම්පික් කවුන්සලය විසින් OCA කුසලතා සම්මානය ද ජාතික ඔලිම්පික් කමිටුව විසින් ANOC කුසලතා සම්මානය ද හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත පිරිනමනු ලැබීය.

**2 ජෙහාන් පී. අමරතුංග මයා අධ්‍යක්ෂ**

ජෙහාන් පී. අමරතුංග මහතා ශ්‍රී ලංකා එම්ටීසී වෝකර්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මෙන්ම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසාමාජිකයකු වන අමරතුංග මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අවසන් පරීක්ෂණයේ දී කුසලතා අනුපිළිවෙලින් පළමු ස්ථානයෙන් පිළිමි ලැබීය. අමරතුංග මහතා දැනට මහජන බැංකුවේ, පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (SLIIT), සහ සීමාසහිත ජැට් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරයි. සීමාසහිත පීපල්ස් ඉන්ෂුරන්ස් සමාගමේ සභාපතිධුරයේද කටයුතු කරන අමරතුංග මහතා මූල්‍ය හා කළමනාකරණ ක්ෂේත්‍රයන්හි වසර 25 කට අධික පළපුරුද්දක් සතු නිලධාරියෙකි. සංස්ථා සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන ගණනාවක උපදේශක හා අධ්‍යක්ෂ තනතුරුවල ක්‍රියාකර ඇති අමරතුංග මහතාගේ වෘත්තීය දිවියේ සැලකිය යුතු ජයග්‍රහණ රාශියක් අතර 'Value for Money Accounting' මඟින් ඔහු විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද ලේඛණය ඔහුගේ වෘත්තීය පරිනතභාවය පිළිබිඹු කරන්නකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක සභාවේ සාමාජිකයකු වශයෙන්ද අමරතුංග මහතා සේවය කළේය.

**3 ජී.ඩී. චන්ද්‍ර ඒකනායක මෙනවිය අධ්‍යක්ෂ**

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සාමාජිකාවක් වන ඒකනායක මෙනවිය 1984 වර්ෂයේ දී එම සේවයට බැඳුණි. 2015 මාර්තු මස 9 වන දින නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයක ලෙස පත් කරන ලද අතර එම පත්කිරීමට පූර්වයෙන් ආර්ථික කටයුතු අධ්‍යක්ෂ, රක්ෂණ පාලක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ තනතුරු ඇස විසින් දරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිය හදාරා ඇති ඒකනායක මෙනවිය ශ්‍රී ලංකා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද, සංවර්ධන සැලසුම්කරණ තාක්ෂණික ක්‍රම (ISS, The Hague), ජාත්‍යන්තර සබඳතා (BCIS, Colombo) සහ ආර්ථික සංවර්ධන (කොළඹ විශ්වවිද්‍යාලය) යන ක්ෂේත්‍රයන්හි පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබා ඇත. ආසියානු ප්‍රතිරක්ෂණ සංස්ථාවේ පාලක සභාවේ මහා භාණ්ඩාගාර නියෝජිතවරයා ලෙස වර්ෂ 2002 සිට 2013 දක්වා ක්‍රියා කළ අතර වර්ෂ 2008 සිට 2013 දක්වා එහි උප-සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළාය. NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ භාණ්ඩාගාර නියෝජිතවරයා වශයෙන් වර්ෂ 2015 මාර්තු දක්වා ක්‍රියා කළ ඇය දැනට මහජන බැංකුවේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ මහා භාණ්ඩාගාර නියෝජිතවරයා වශයෙන් සේවය කරයි.

**4 ෆෙලිසියන් පෙරේරා මයා අධ්‍යක්ෂ**

2015 මාර්තු මාසයේ දී මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරන ලද ෆෙලිසියන් පෙරේරා මහතා අපරාධ විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිධාරියෙකුවේ. නිලහොලන් මහේස්ත්‍රාත්වරයකු/නීතිඥයකු/ප්‍රසිද්ධ නොතාර්ස්වරයකු/සාමදාන විනිශ්චයකාරවරයකු/දිවිරුම් කොමසාරිස්වරයකු සහ ලියාපදිංචි සමාගම් ලේකම්වරයකු වශයෙන් ක්‍රියාකරයි. මහවැලි වෙන්වර් කැපිටල් සමාගමේ සභාපති වශයෙන් ද, වයඹ පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් ද ඒ මහතා සේවය කර ඇත.

**5 ක්‍රිස් රාජේන්ද්‍රන් මයා**  
අධ්‍යක්ෂ

ක්‍රිස් රාජේන්ද්‍රන් මහතා 2015 අප්‍රේල් මස මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද අතර ගණකාධිකරණය, මූල්‍ය කළමනාකරණය, බදුකරණය හා විගණනය සම්බන්ධයෙන් වසර 36 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතුවේ.

එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්වන දරුණු රාජේන්ද්‍රන් මහතා වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයකුද වන අතර බ්‍රිතාන්‍ය කළමනාකරණ ආයතනයේ ද සාමාජිකත්වය දරයි. (DMS) සමූහ සමාගමේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ වශයෙන් රාජේන්ද්‍රන් මහතා දැනට ක්‍රියාකරයි.

2000/01 අතර කාලයේ රොටර් දිස්ත්‍රික් පාලක වශයෙන් සේවය කළ රාජේන්ද්‍රන් මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පාලක සභා සාමාජිකයෙක් ද වේ.

**6 ටී.ඩී. ඇන්ටන් එස්. කේමන්ත මයා**  
අධ්‍යක්ෂ

දක්ෂ ව්‍යවසායකයෙක් වන ඇන්ටන් කේමන්ත මහතා 1983 වර්ෂයේ පටන් ප්ලාස්ටික් පටල නිෂ්පාදන නිය, මුද්‍රණය හා ලැමිනේට් කිරීමේ නිෂ්පාදන කර්මාන්තයක් වන සෙල්මෝ පොද්ගලික සමාගමේ නිමකරු හා සභාපති වශයෙන් ක්‍රියා කරයි. ස්වීඩනයේ ඔරේබරෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ක්‍රිස්තියානි වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ඒ මහතා එකී වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා ද වන්නේ ය. ශ්‍රී ලංකා ලැමිනේට් ඇසුරුම්කරණ වාණිජ මණ්ඩලයේ (ALFPM) සභාපති වශයෙන් දැනට කටයුතු කරන ඔහු අපනයන සංවර්ධන මණ්ඩලයේ ඇසුරුම්කරණ පර්යේෂණ කටයුතු සභාපතිවරයා ද විය.

**7 එම්.එච්. ජමල්දීන් මයා**  
අධ්‍යක්ෂ

වසර 16කට අධික පළපුරුද්දක් සහිත මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වන ජමල්දීන් මහතා, එක්සත් රාජධානියේ සහතිකලත් වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකි. එක්සත් රාජධානියේ වෝචික් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා සිටින ජමල්දීන් මහතා දැනට මූල්‍ය, සංයුක්ත ව්‍යුහ, අත්පත්කර ගැනීම් හා සංවර්ධන යන අංශ වල වගකීම් උසුලන සීමාසහිත ස්ටේට්බැංකි කැපීටල් ඉන්වෙස්ට්මන්ට්ස් (පොද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්‍රියාකරයි. හේලිස් පීඑල්සී හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් ලෙස ද ක්‍රියාකරන ඒ මහතා HJAW පීඑල්සී හා නලවකැලේ ප්ලාන්ටේෂන් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙක් ද වේ. පහත සඳහන් දේපළ සංවර්ධන සමාගම්වල විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස ද ඔහු ක්‍රියා කරයි.

ඔහු සී/ස HJAW ඉන්ටර්නැෂනල් (පොද්ගලික) සමාගම, සී/ස තුඩැල්ල හෝල්ඩිංග්ස් (පොද්ගලික) සමාගම, සී/ස හාර්ඩි පේමීස් (පොද්ගලික) සමාගම, සී/ස බේස්ලයින් හෝල්ඩිංග්ස් (පොද්ගලික) සමාගම, සී/ස ඩව් බේ හෝල්ඩිංග්ස් (පොද්ගලික) සමාගම, සී/ස කුචුන් රෙසෝට් (පොද්ගලික) සමාගම, සී/ස මල්බෙරි හෝල්ඩිංග්ස් (පොද්ගලික) සමාගම, සී/ස ආමණ්ඩ් ප්‍රීස් (පොද්ගලික) සමාගම සහ සී/ස ඇලෙක්සැන්ඩ්‍රා හෝල්ඩිංග්ස් (පොද්ගලික) සමාගම යන සමාගම් වල විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. තවද ජමල්දීන් මහතා සී/ස සමර් සීසන් සමාගමේ, සී/ස සමර් සීසන් රෙසිඩන්සීස් සමාගමේ, සී/ස සන්ටාන් බීව් රෙසෝට් (පොද්ගලික) සමාගමේ සහ සී/ස ෆෙරුට් (පොද්ගලික) සමාගමේ ද අධ්‍යක්ෂවරයෙක් වේ.

**8 ආචාර්ය අමින්ද එම්. පෙරේරා මයා**  
අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ආචාර්ය අමින්ද මෙන්සිල පෙරේරා මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවේද පීඨයේ උසස් අධ්‍යාපනය හදාරා රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය හිමිකර ගත්තේය.

සිය පළමු විද්‍යාපති උපාධිය ලෙස ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය දිනාගත් ආචාර්ය පෙරේරා මහතා, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සිය දෙවන විද්‍යාපති උපාධිය ද හිමිකර

ගත්තේය. පාර්භෞතික චර්යාවන් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයෙන් ම ඔහු හිමිකර ගත්තේය. 1998 වර්ෂයේ දී ජර්මනියේ ක්ලාස්නෝග් ඇකඩමිය විසින් පවත්වන ලද රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද ඔහු හැදෑරීය.

ආචාර්ය පෙරේරා මහතා කොරියාවේ KESEI විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගත්තේය. සිය වෘත්තීය දිවිය තුළ රාජ්‍ය හා පොද්ගලික අංශයේ ආයතන ගණනාවක විවිධ තනතුරු දරමින් සේවයකර ඇති ආචාර්ය පෙරේරා මහතා දැනට සිවිල් ගුවන්සේවා අධිකාරියේ, ජාතික පුස්තකාල හා ප්‍රවේශන මණ්ඩලයේ සහ සී/ස ප්‍රයිඩ් ඔෆ් සිලෝන් (පොද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද ක්‍රියා කරයි. ඊට අමතරව, ඕස්ට්‍රේලියාවේ ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා වන්නේ ද ආචාර්ය පෙරේරා මහතාය.

2015 නොවැම්බර් මස 2 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආචාර්ය පෙරේරා මහතා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී.

**9 චින්තක එස්. ලොකුහෙට්ටි මයා**  
අධ්‍යක්ෂ

රාජ්‍ය පරිපාලනය පිළිබඳ වසර 27 කට අධික පැවුල අත්දැකීම් සහිත විද්වේතක් වන චින්තක එස්. ලොකුහෙට්ටි මහතා දැනට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ද පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ ද කථිකාචාර්යවරයෙක් ලෙස සිය ශාස්ත්‍රීය දිවිය ආරම්භ කළ ලොකුහෙට්ටි මහතා, 1990 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අතර ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ උපදේශක (SLIDA), පරිවාස හා ළමාකර්ම කොමසාරිස් (දකුණු පළාත), පළාත් අමාත්‍යාංශ ගණනාවක ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආදී ප්‍රමුඛ තනතුරු හෙබවීය. විවිධ විෂයයන් ගණනාවක් ඔස්සේ පොත්පත් රචනා කළ ලොකුහෙට්ටි මහතා විවිධ ජාත්‍යන්තර වැඩමුළු හා වැඩසටහන් ගණනාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ලොකුහෙට්ටි මහතා විද්‍යාවේදී (විශේෂ) උපාධිය, එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධිය, ඝන භෞතික විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය හිමිකර ගෙන සිටී. නායකත්වය, පාලනය, උපායමාර්ගික කළමනාකරණය සහ අලෙවිකරණය පිළිබඳ විශාරද පුහුණුකරු සම්මානයෙන් ද පුද ලැබූ ලොකුහෙට්ටි මහතා 1997 වර්ෂයේදී ගාළු දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාදේශීය ලේකම් බවට ද පත්විය.

### ආයතනික කළමනාකරුවිය



**එන්. වසන්ත කුමාර් මයා**  
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

එන්. වසන්ත කුමාර් මහතා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන අතර වෘත්තීය භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වේ. 2001 මාර්තු මාසයේ මහජන බැංකුවට එක් වූ ඒ මහතා ඊට පෙර වසර ගණනාවක් කොළඹ ANZ ශ්‍රීන්ඩිලේස් බැංකුවේ භාණ්ඩාගාරක වශයෙන් සේවය කළේය.

පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, සී/ස පිපල්ස් ට්‍රැඩ්ලේස් (පොද්ගලික) සමාගමේ, සී/ස පිපල්ස් ඉන්ෂුරන්ස් සමාගමේ, සී/ස පිපල්ස් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගමේ, සී/ස පිපල්ස් ලීසින් හැවිලොක් ප්‍රොපර්ටි සමාගමේ, ණය තොරතුරු කාර්යාලයේ, ජාතික ගෙවීම් සභාවේ සහ සී/ස ලංකා මුදල් සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඔහු ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක සභා සාමාජිකයෙක් ද වේ.

වසන්ත කුමාර් මහතා ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා ආරේක්ෂක සංගමයේ සභාපති ධුරයද හෙබවයි.



**දිපාල් අබේසේකර මයා**  
ප්‍රධානි - අලෙවි හා පර්යේෂණ

මුදල් සේවා ක්ෂේත්‍රයේ උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධනය සහ සන්නාම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔහු සතු හැකියාවන් පිළිබඳව මහත් කීර්තියක් උසුලන දිපාල් අබේසේකර මහතා මහජන බැංකුවේ අලෙවි හා පර්යේෂණ ප්‍රධානි වශයෙන් සේවය කරයි.

මුදල් ක්ෂේත්‍රයේ සංවිධානවල අලෙවි කටයුතු ස්ථාපිත කිරීම, අලෙවිකරණය හා උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන මෙහෙයුම් පිළිබඳව වගකීම දරන අබේසේකර මහතා, අදාළ කර්මාන්ත ක්ෂේත්‍ර තුළ සන්නාම වටිනාකම ඉහළ නංවාලීමේ වෙළඳපොළ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් සංයුක්ත සන්නාම සාර්ථකව මෙහෙයවා ඇත.

අබේසේකර මහතා අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ජනත් සන්නාම කොන්ග්‍රසය විසින් 'වසල් සන්නාම ශූර්' සහ 'සන්නාම නායකත්ව ප්‍රදානය' යන කීර්තිමත් සම්මාන ඔහු වෙත පිරිනමන ලදී.

වරලත් අලෙවිකරුවෙක් වන අබේසේකර මහතා වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානිය), වරලත් කළමනාකරණ ආයතනයේ (CMI) (එක්සත් රාජධානිය) සහ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සාමාජිකත්වය දරයි.

අබේසේකර මහතා සදර්න් ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ (ඕස්ට්‍රේලියාව) ව්‍යාපාර පරිපාලනපති (MBA) උපාධිධාරියෙකි. ද මැනේජ්මන්ට් ක්ලබ් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන ඒ මහතා ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ (ශ්‍රී ලංකා) සංගමයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ග්ලෝබල් මාර්කටින් කේට්ටික් (එක්සත් රාජධානිය) ආයතනයේ දේශීය උපදේශක සභා සාමාජිකයෙක් ද වේ .



**වාන්දනී වේරසිටිය මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -  
උපායමාර්ගික සැලසුම්කරණය සහ  
කාර්යසාධන කළමනාකරණය

වාන්දනී වේරසිටිය මහත්මිය වර්ෂ 2016-2020 දක්වා කාලය සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම් හා කාර්යසාධන කළමනාකරණ විෂය භාරව ක්‍රියා කරයි.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් හිමිකරගෙන සිටින වේරසිටිය මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපති (කළමනාකරණ) උපාධිය ද, ශ්‍රී ලංකා බැංකුකරණ ආයතනයේ (FIB) අධිසාමාජිකත්වය ද ලබා ඇත.

1987 වර්ෂයේ කළමනාකරණ අනුසාලනානියක ලෙස බැංකුවට එක්වූ ඇය සංයුක්ත හා ආයතනික බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය/ව්‍යාපෘති ණය කටයුතු, ශාඛා මෙහෙයුම්, ණය කළමනාකරණය යන විවිධ ක්ෂේත්‍රයන්හි මෙන්ම උපායමාර්ගික සැලසුම් හා පර්යේෂණ යන අංශයන්ගේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටී. විවිධ පර්යේෂණවල නියුක්ත වූ ඇය විසින් වාර්ෂික පර්යේෂණ සමූහි ව පවත්වන ලද අතර පල්ස් සගරාවේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කරමින් එම කටයුතුවල ප්‍රධානත්වය දැරීය. බැංකුවේ පර්යේෂණ හා උපායමාර්ගික සැලසුම්කරණ කටයුතු ශක්තිමත් කොට යොමු කිරීම පිණිස ඇය පත්කරනු ලැබ ඇත. පර්යේෂිකාවක්, කටිකාචාර්යවරයක් සහ වෘත්තීය බැංකුකරුවකු වශයෙන් බැංකු ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයයි.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක සභාවේ විකල්ප අධ්‍යක්ෂවරයක් වන වේරසිටිය මහත්මිය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් මෙන් ම කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (WCIC) සාමාජිකාවක් ද වේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයකු වූ ඇය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ අතුරු කමිටුවේ සාමාජිකාවක් ද වේ.

රාජපක්ෂ මහතා බැංකුවේ සංවර්ධන, ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍යම ව්‍යවසාය සහ වාණිජ ණය දෙපාර්තමේන්තුව යන අංශ තාරව ක්‍රියා කරයි. 1987 වර්ෂයේ දී කළමනාකරණ අභ්‍යාසලාභියෙක් ලෙස බැංකුවට බැඳුණු ඒ මහතා බැංකුවේ වසර 30 ක සේවා අත්දැකීම් ලැබූ පරිණත නිලධාරියෙකි.

විද්‍යාවේදී දෙවන පෙළ ගොරව උපාධියක් ලබා සිටින රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක් ද වන අතර නීතිඥයෙක් මෙන් ම ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාධාරියෙක් ද වේ.

බැංකුවේ ශාඛා ජාලයේ කළමනාකාරිත්වය තුළ මෙන්ම ආයතනික බැංකු අංශයේ කළමනාකරණ තලයේ විවිධ තනතුරු දරමින් පුළුල් අත්දැකීම් ලබා ඇති ඒ මහතා දැනට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසාය බැංකුකරණ) වශයෙන් සේවය කරයි.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ද, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලයේ විකල්ප අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද, කෘෂි හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද, රාජපක්ෂ මහතා සේවය කරයි.



**කේ.බී. රාජපක්ෂ මහා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  
ව්‍යවසාය බැංකුකරණය

එස්.ඒ.ආර්.එස්. සමරවීර මහතා මානව සම්පත් ප්‍රධානී වශයෙන් සේවය කරයි. කළමනාකරණ අභ්‍යාසලාභියෙක් ලෙස බැංකුවේ සේවයට බැඳුණු සමරවීර මහතා බැංකු සේවයේ වසර 29 කට අධික දිවිය සේවා පළපුරුද්දක් සතුව ඇති නිලධාරියෙකි. එකී සේවා කාලය තුළ ශාඛා බැංකුකරණ, ආයතනික බැංකුකරණය, සංවර්ධන බැංකුකරණ හා ණය ආපසු ඇයකර ගැනීම් ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සමග කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා සිටින ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය ද ලබා ඇත.

සමරවීර මහතා දේශීය හා විදේශීය වශයෙන් ලබා ඇති අත්දැකීම් අතර කළමනාකරණ සංවර්ධන, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය කළමනාකරණය, ව්‍යාපෘති පුනරුත්ථාපනය සහ උපායමාර්ගික මානව සම්පත් කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ඇතුළත් වේ.



**එස්.ඒ.ආර්.එස්. සමරවීර මහා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  
මානව සම්පත්

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතීවේදී (LLB) උපාධිය ලබා සිටින පතිරගේ මහතා, නවසීලන්තයේ මැසේ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා සිටී. බැංකුකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව නිමකරගෙන සිටින පතිරගේ මහතා නීතිඥයෙක් ද වේ.

පිපල්ස් ලිමිට් ඊතැන්ස් පීඑස්සී, සී/ස පිපල්ස් ෆීට්ටි මැනේජ්මන්ට් සමාගම, සී/ස පිපල්ස් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම සහ සී/ස පිපල්ස් ට්‍රැවල්ස් (පොද්ගලික) සමාගම යන සමාගම් වල ලේකම්වරයා වශයෙන් ක්‍රියා කරන ඒ මහතා බැංකු සේවයේ වසර 22කට අධික සේවා අත්දැකීම් සපුරා ඇත.



**රොහාන් පතිරගේ මහා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

ජ්‍යෙෂ්ඨ මූල්‍ය නිලධාරිනියක ලෙස බැංකුවේ සේවයට එක්වූ අර්සකුලරත්න මහත්මිය, බැංකුවේ වසර 31 ක සේවා අත්දැකීම් සපුරා ඇති නිලධාරිනියකි.

පසුගිය 35 වසර පුරා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (එක්සත් රාජධානිය) ආශ්‍රිත සාමාජිකත්වය දරන ඒ මහත්මිය වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීනියක් මෙන්ම සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (ශ්‍රී ලංකා) සාමාජිකාවක් ද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආවසරිත ගණකාධිකාරීනියක් ද වේ. නීතිඥවරයෙක් වන අර්සකුලරත්න මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලීය විධායක ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇති අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධිය ද ලබා ඇත.

කළමනාකරණය/මූල්‍ය ගණකාධිකරණය, තොරතුරු කළමනාකරණය, සැපයුම් හා පරිපාලනය යන ක්ෂේත්‍රවල හසල අත්දැකීම් ඇය ලබා ඇත. බැංකුවේ සේවයට එක් වීමට පෙර වසර 8 කට අධික වෘත්තීය සේවා අත්දැකීම් ඇය සතුවේ. අභ්‍යාසලාභී ගණකාධිකාරිනියක ලෙස ලංකා පිගන් සංස්ථාවේ සේවයට එක් වීමෙන් ආරම්භ වූ අර්සකුලරත්න මහත්මියගේ වෘත්තීය දිවිය තුළ ලංකා ධීවර සංස්ථාවේ සහ කෘෂි පර්යේෂණ හා පුහුණු ආයතනයේ ගණකාධිකාරිනියක ලෙස සේවය කොට, පසුව රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ විශේෂ ශ්‍රේණියේ ගණකාධිකාරිනියක ලෙස ද සේවය කළාය.



**එම්.එස්. අර්සකුලරත්න මහා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – අනුකූලතා



**පී.පී.ආර්. ජයසිංහ මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -  
ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ

1987 වර්ෂයේ කළමනාකරණ ආභාසලාභිණියක ලෙස බැංකුවේ සේවයට එක් වූ චේත්‍රිකා ජයසිංහ මහත්මිය බැංකු ක්ෂේත්‍රයේ වසර 29 ක සේවා අත්දැකීම් ලබා ඇති නිලධාරියෙකි.

සිය වෘත්තීය දිවිය තුළ, ශාඛා කළමනාකාරී, ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකාරී, ප්‍රාදේශීය කළමනාකාරී, සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමුපාකාර හා සංවර්ධන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකුකරණ) ආදී තනතුරු දරමින් ශාඛා බැංකුකරණ ආයතන ආවරණය කරමින් සේවය කර ඇති ජයසිංහ මහත්මිය දැනට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) වශයෙන් සේවය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම පන්තියේ වාණිජවේදී විශේෂ උපාධිධාරිණියක වන චේත්‍රිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ ආයතනයේ සුදුසුකම් (AIB) සපුරා ඇත. ඇය ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකාවක් ද වේ.



**කේ.ඊ.එස්. ජයසිංහ මිය**  
ප්‍රධානී - භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය දරන ගෞරවයෙන් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ACI Dealing Certificate විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති ඒ මහතා භාණ්ඩාගාර කළමනාකරණය සම්බන්ධයෙන් වසර 30ක දීර්ඝ සේවා අත්දැකීම් සහිත නිලධාරියෙකි. තවද, සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (ඕපීට්‍රේලියාව) සහතිකලත් සාමාජිකත්වය ද ලබා ඇත.

ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ හා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ සේවය කර අනතුරුව 2002 වර්ෂයේ දී ගෞරවයෙන් මහතා මහජන බැංකුවේ සේවයට එක්විය.



**පී.පී. ඩොනිලස් සිල්වා මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -  
භාලිකා කළමනාකරණය

1987 වසරේ බැංකුවේ සේවයට එක් වූ සිල්වා මහතා ශාඛා ව්‍යාපාරික බැංකුකරණය පිළිබඳ හසල දැනුමක් සහ පහදුල අත්දැකීම් සතු නිලධාරියෙකි.

රට පුරා ව්‍යාප්තව ඇති 737 ක් වූ කාර්මාන්ත ප්‍රමුඛ ශාඛා ජාලය මෙහෙයවීමේ වගකීම සිල්වා මහතා උසුලන අතර, ඊට අමතරව, සියලුම ශාඛාවල මෙන්ම ඒවායේ 500 ක් ඉක්මවන ඒටීඑම් යන්ත්‍ර, සීඩීඑම් යන්ත්‍ර හා Kiosks යන්ත්‍ර ආදියෙන් සමන්විත අතිරේක ජාලයේ මෙහෙයුම් කටයුතු ඔහු විසින් අධීක්ෂණය කරනු ලැබේ.

ශාඛා කළමනාකාර තනතුරේ පටන් ප්‍රාදේශීය කළමනාකාර දක්වාත්, කලාප සහකාර සාමාන්‍යාධිකාරී තනතුරේ සිට ඔහුගේ වත්මන් තනතුර වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - භාලිකා කළමනාකරණ දක්වා තනතුරු දරමින් ව්‍යාපාරික බැංකුකරණය කළමනාකරණ කටයුතු හා සම්බන්ධ සියලුම මට්ටම්වල අත්දැකීම් රාශියක් සිල්වා මහතා ලබාගෙන ඇත.

ඔහු විශේෂඥතාව දක්වන විෂය ක්ෂේත්‍රය පිළිබඳව විස්තීර්ණ දේශීය හා විදේශීය පුහුණුව හා අත්දැකීම් ලබා ඇති සිල්වා මහතා ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (ශාස්ත්‍රවේදී) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ ආයතනයේ සුදුසුකම් (AIB) ලබා ඇත. සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබා ඇත.



**ඩී.එම්. ප්‍රේමනාත් මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -  
බැංකු සහායක සේවා

මහජන බැංකුවේ වසර 29 ක සේවා කාලයක් සපුරා ඇති ප්‍රේමනාත් මහතා කළමනාකරණ අභ්‍යාසලාභියෙක් ලෙස 1987 බැංකුවේ සේවයට එක්වූ අතර ශාඛා කිහිපයක ශාඛා කළමනාකරු ලෙස සේවය කොට පසුව සහකාර ප්‍රාදේශීය කළමනාකාර සහ ප්‍රාදේශීය කළමනාකාර තනතුරු වලද සේවය කළේය. මධ්‍යම කලාපයේ සහකාර සාමාන්‍යාධිකාරී වශයෙන් පත්වීම් ලද ඒ මහතා වර්තමානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංක සහායක සේවා) වශයෙන් සේවය කරනු ලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව වාණිජවේදී උපාධිය මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අන්තර්මාධ්‍ය පරීක්ෂණය (AIB-Intermediate) සමත්වී ඇති ප්‍රේමනාත් මහතා, සිය බැංකුකරණ වෘත්තීය දිවිය තුළ දේශීය හා විදේශීය වැඩසටහන් ගණනාවකටම සහභාගී වී ඇත.

රාජිත ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ මූල්‍ය නිලධාරියෙක් ලෙස මහජන බැංකුවේ සේවයට වර්ෂ 1987 දී එක් වූ අතර මේ දක්වා වසර 29ක සේවා කාලයක් සපුරා ඇත.

මූල්‍ය, කාර්යසාධන කළමනාකරණය, ආයතනික හා වාණිජ ණය, හාණිවාගාර මෙහෙයුම්, ණය පාලනය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල හසල අත්දැකීම් ලබා ඇත.

මහජන බැංකුවට සම්බන්ධවීමට පෙර ගුණවර්ධන මහතා සංචාරක හා හෝටල්, වැවිලි කළමනාකරණය සහ ඉදිකිරීම් ආදී ක්ෂේත්‍ර ආවරණය කරමින් රාජ්‍ය හා පෞද්ගලික දෙපාර්තමේන්තු අත්දැකීම් ලබා තිබුණි.

රාජිත ගුණවර්ධන මහතා වරලත් කළමනාකරණ ගණාකාරිකාර්වරුන්ගේ ආයතනයේ (එක්සත් රාජධානිය) ආශ්‍රිත සාමාජිකයෙක් ද වේ.



**ජී.බී.ආර්.පී. ගුණවර්ධන මයා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  
අවදානම් කළමනාකරණ

ලයනල් ගලගෙදර මහතා බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය භාරව ක්‍රියා කරයි. කළමනාකරණ අභ්‍යාසලාභියෙක් වශයෙන් බැංකුවේ සේවයට එක්වූ ගලගෙදර මහතා බැංකුවේ වසර 28ක සේවා කාලයකට හිමිකම කියයි. ඔහු සතු සේවා පළපුරුද්ද පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ව්‍යාපෘති මූල්‍යනය, ණය පරිපාලනය හා ආපසු අයකර ගැනීම ආදී ක්ෂේත්‍ර ආවරණය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙක් වන ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධියද ලබා සිටී. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙක් මෙන්ම නීතිඥයෙක් වශයෙන්ද ඔහු සේවය කරයි.



**ලයනල් ගලගෙදර මයා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  
සිල්ලර බැංකුකරණය

තොරතුරු තාක්ෂණ ප්‍රධානී වශයෙන් 2015 පෙබරවාරි මස 2 දින බැංකුවේ සේවයට එක් වූ එදිරිසිංහ මහතා වාණිජවේදී (ප්‍රධාන විෂය තොරතුරු පද්ධති) මූලික උපාධියද, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්වර්න් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධියද ලබා ඇත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 20ක පමණ සේවය කර ඇති එදිරිසිංහ මහතා රක්ෂණ, බැංකු සහ විදුලි සංදේශ ඇතුළු විවිධ ව්‍යාපාරික අංශවල සිය දායකත්වය ලබාදී ඇත. මහජන බැංකුවට සම්බන්ධ වීමට පෙර එදිරිසිංහ මහතා සිංගප්පූරුවේ සිටිබැංකු ලීමිටඩ්හි ව්‍යාපෘති කළමනාකරණ නිලධාරියෙක් වශයෙන් සේවය කළේය. සිය වෘත්තීය දිවිය තුළ සිටි බැංකු (ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව), AON ලීමිටඩ්, ඕස්ට්‍රේලියා, සී/ස කැලරි ඉන්ටර්නැෂනල් සමාගම, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම ආදී ප්‍රමුඛ පෙළේ සමාගම්වල විශේෂඥ, වැඩසටහන් සම්පාදක, සිට ප්‍රධාන තොරතුරු නිලධාරී දක්වා තනතුරු දරා ඇත.



**ඒ.එස්.ඒ. එදිරිසිංහ මයා**  
ප්‍රධානී – තොරතුරු තාක්ෂණ

සුනිල් වන්තිආරච්චි මහතා 1987 දී කළමනාකරණ අභ්‍යාසලාභියෙක් වශයෙන් මහජන බැංකුවේ සේවයට එක්වූ අතර, ශාඛා බැංකුකරණය, කුඩා හා මධ්‍යම කර්මාන්ත ණය දීම, ජාත්‍යන්තර බැංකුකරණය, වෙළඳ මූල්‍යයන්‍ය සහ කල්බදු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සේවය කර ඇත. විශේෂයෙන් ණයදීම හා අක්වෙරළ බැංකු කටයුතු සම්බන්ධයෙන් වන්තිආරච්චි මහතා අත්දැකීම් රාශියක් ලබා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ලබා ඇති ඔහු එම උපාධිය ලබාගැනීමෙන් පසුව රජයේ විද්‍යාල පිළිබඳ නිදර්ශකයෙක් හා සහකාර කාර්යාලවරයෙක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවයට එක්විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය ද ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ බැංකුකරුවන්ගේ වෙළඳ ණය සංගමයේ පිළිවෙලින් සභාපති හා ජ්‍යෙෂ්ඨ උප සභාපති වශයෙන් මෑතක් වන තෙක් ක්‍රියාකළ අතර 2017 පෙබරවාරි 1 වන දින සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වය ද උසුලයි.



**සුනිල් වන්තිආරච්චි මයා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අයකිරීම්





2017 වර්ෂයේ ජනවාරි 3 වන දින මහජන බැංකුවේ සේවයට එක් වූ අනමරි මහතා සතුව උපායමාර්ගික මූල්‍ය කළමනාකරණය, විකල්ප ආයෝජන සහ ව්‍යාපාර අවදානම් ආදී ක්ෂේත්‍රවල දේශීය හා විදේශීය වශයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇත. ඔහුගේ පූර්වගාමී සේවයෝජකයන් අතර අතිවිශාල බහු ජාතික වෘත්තීය සේවා සම්පාදක ආයතන සහ වෙළඳපොළ සේවා සපයන ප්‍රමුඛ පෙළේ ආයතන ඇතුළත් වේ. වරලත් සුරැකුම් හා ආයෝජන ආයතනයේ (එක්සත් රාජධානිය), වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (එක්සත් රාජධානිය), සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (එක්සත් රාජධානිය), වරලත් සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමය (එක්සත් රාජධානිය), සහතිකලත් වෘත්තීය නියුතු ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ඕස්ට්‍රේලියාව), අවදානම් කළමනාකරණ ආයතනය (එක්සත් රාජධානිය) සහ වරලත් ණය කළමනාකරණ ආයතනය (එක්සත් රාජධානිය) යන ආයතනවල සාමාජිකයෙකු වන අනමරි මහතා එම සාමාජිකත්වයන්ගෙන් සිය වෘත්තීය දිවිය සාර්ථක කරගෙන ඇත.



**අසාම් ඒ. අනමරි මයා**  
මූල්‍ය ප්‍රධානී

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙක් වන ජනිත ප්‍රියශාන්ත මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙක් මෙන්ම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ද සහතිකලත් සාමාජිකයෙක් ද වන අතර දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ද සහිත වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙක් ද වේ.



**ඊ.ඒ.කී.පී. ප්‍රියශාන්ත මයා**  
ප්‍රධාන අභ්‍යන්තර විගණක

1988 වර්ෂයේ අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ප්‍රියශාන්ත මහතා එම වර්ෂයේ දී ම විගණන පරීක්ෂකයෙක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැඳුණි. 1991 වර්ෂයේ දී රජයේ ගණකාධිකාරී සේවයට එක්වූ ඒ මහතා කළමනාකරණ අභ්‍යාසලාභියෙක් ලෙස 1994 වර්ෂයේදී බැංකුවේ සේවයට එක්වන තෙක්, රජයේ විවිධ දෙපාර්තමේන්තු කිහිපයක ගණකාධිකාරීවරුන්ගේ ලෙස සේවය කළේය. බැංකුවේ ශාඛා ජාලය තුළ වර්ෂ හයක් සේවය කිරීමෙන් අනතුරුව, 2000 වර්ෂයේදී ප්‍රියශාන්ත මහතා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවට සම්බන්ධවූ අතර දේශීය මෙන්ම විදේශීය පුහුණු වැඩසටහන් ආදියට එක්වෙමින් අභ්‍යන්තර විගණනය පිළිබඳ හසල අත්දැකීම් ලබා ඇත.

**විධායක කළමනාකාරිත්වය**



**එස්.නිච්චුම්.එ.ඒ.එස්. කලනානි මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
සිල්ලර බැංකුකරණ



**එච්.සී. ප්‍රනාන්දු මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
භාණ්ඩාගාර පසුපෙළ සේවා



**ඒ.සී.ආර්. මදුරාවල මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
විගණන



**එන්.සී. මුදලිගේ මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
භාලිකා කළමනාකරණ



**එ.කේ. භාරංගොඩ මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ආයතනික බැංකුකරණ අංශය - ණය ඒකක |



**ආර්. රණතුංග මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
භාලිකා කළමනාකරණ - කලාප II



**ඒ.එස්. ලියනාරච්චි මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ණය පාලන



**ඩී.වයි.එස්. මෙන්ඩිස් මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
අලෙවිකරණ හා මහජන කටයුතු



**පී.ආර්.එස්. ජයතිස්ස මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
මානව සම්පත් - පරිපාලන



**පී.එස්.ජේ. කුරුකුලසූරිය මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
මානව සම්පත් සංවර්ධන



**ආර්.එම්.ඒ.කේ. බණ්ඩාර මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
(වෘත්තීය සමිති කටයුතු සඳහා මුදාහැර ඇත)



**කේ.එන්. සේනාරත්න මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ආයතනික බැංකුකරණ අංශය - ණය ඒකක II



**ටී.ඩී. උ ඉසෙඩී. ගුණවර්ධන මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
විමර්ෂණ හා පරීක්ෂණ



**පී.එම්.ආර්.පී. විජේරත්න මයා**  
නියෝජ්‍ය ප්‍රධානී භාණ්ඩාගාර



**අයි.ඩී.එස්.එස්. ඉලක්කුමුරු මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
සිල්ලර බැංකුකරණය



**යූ.එස්. ගර්ට් මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ණය



**ඒ.එස්.එම්.වී. කුමාරසිරි මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
වෙළඳ මූල්‍ය



**එල්. විතාන මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ව්‍යවසාය බැංකුකරණය



**එස්.එන්.ඩී.එම්.ඩබ්. නාරායන මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
කුඩා හා මධ්‍යම ව්‍යවසාය



**එන්.ආර්. විජේරත්න මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
විදේශ ගනුදෙනුකර සේවා හා මූල්‍ය ආයතන



**යූ. අලිමොහමඩ් මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
ණය ආයතීර්ම



**එම්.කේ. උ එස්. ගුණරත්න මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
නාලිකා කළමනාකරණ (සවිසංක්‍රීය ටේලර්  
යන්තු මෙහෙයුම්)



**කේ.ඩී. කරුණාතිලක මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
නාලිකා කළමනාකරණ - කලාප |



**පී.ඒ.කේ. පතිරණ මයා**  
සහකාර සාමාන්‍යාධිකාරී  
මූල්‍ය හා ගිණුම්



ආයතනික පාලනය සහ  
අවදානම් කළමනාකරණය

<u>ආයතනික පාලනය</u>	28
<u>අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා</u>	48
<u>අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය</u>	51
<u>අභ්‍යන්තර පාලනය පිළිබඳව විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව</u>	53
<u>අවදානම් කළමනාකරණය</u>	54


සිය මෙහෙයුම් කටයුතු වල සියලු අංශයන්හිදී ම අවංකත්වය පිළිබඳ ඉහළ ම ප්‍රමිතිය, විනිවිදභාවය සහ වගවීම සුරැකීමට මහජන බැංකුව කැප වී සිටී. අපගේ ගතික හා සංකීර්ණ මෙහෙයුම් පරිසරය තුළ බැංකුවේ පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති රාමු සහ ක්‍රියාපටිපාටි ඵලදායී හා අදාළ ඒවා වන බවට සහතික කිරීම පිණිස අපි නිරතුව වෙහෙසෙමු.

### ආයතනික පාලනය

බැංකුවේ තීරණ ගන්නා මූලික අංශය වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය, විශේෂයෙන් ම නියාමනය වූ කර්මාන්තයක් තුළ පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීමේ ලා අත්‍යවශ්‍ය සාධකයක් වන ආයතනික පාලනයේ ඉහල ප්‍රමිතිය සුරැකීමෙහිලා කැප වී සිටී.

ප්‍රශස්ත ආයතනික පාලනයකට අනුකූලව කටයුතු කිරීම, පාර්ශ්වකරුවාගේ යහපත අතර තුළනයක් පවත්වා ගෙන යෑම පහසු කරවන අතර, විනිවිදභාවය, සාධාරණත්වය සහ වගවීම ප්‍රවර්ධනය කරයි. අප කටයුතු කරන්නේ ගතික පරිසරයක් තුළ නිසා, තිරසාර වටිනාකම ලබා දීම සඳහා

නවෝත්පාදනය හා වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් නමුත් නවීනත්වය පවත්වාගෙන යන අතරම, අනුමත ප්‍රතිපත්ති වලට හා නියාමනයන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වන බවට සහතික වෙමින් විකාසනය වීම ඉතා තීරණාත්මක ය.



51 සහ 52 පිටුවල පිළිවෙලින් පළ වන බැංකුවේ සහ එහි අනුබද්ධ සමාගම් වල මූල්‍ය ප්‍රකාශනය සහ අන්‍යන්තර පාලනය පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් විගණකාධිකාරීවරයා සිය සහතිකය ලබා දේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍ර ලත් වාණිජ බැංකු සඳහා ආයතනික පාලනය සම්බන්ධයෙන් 2007 අංක 11 දරන බැංකු පනතේ නියෝගයට අනුකූල වීමේ මට්ටම ද ඔහු නවදුරටත් සහතික කරයි.

මහජන බැංකුවේ ක්‍රියාත්මක වන පාලන ව්‍යුහයන් සන්නිවේදනය කිරීම සඳහා ආයතනික පාලනයේ යහභාවිත සංග්‍රහයේ ව්‍යුහය අපි භාවිත කර ඇත්තෙමු.



### ඵලදායී අධ්‍යක්ෂ මණ්ඩලයක්

#### (අ.1 මූලධර්මය)


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන අතර, 16 සහ 17 පිටුවල විස්තර දැක්වෙන රාජ්‍ය සේවයේ ප්‍රමුඛ නිලධාරීන්, වෘත්තිකයන්, විද්වතුන් සහ ව්‍යවසායකයන් වන විධායක නොවන

අධ්‍යක්ෂවරුන් දැස දෙනෙකුගෙන් ඔවුහු සමන්විත වෙති. බැංකුව සඳහා උපායමාර්ගික මෙහෙයුම සකස් කිරීමේ උපායමාර්ගික අරමුණු සපුරා ගැනීම පහසු කිරීම සඳහා පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සැකසීමේ සාමූහික වගකීම ඔවුහු උසුලති.

උපායමාර්ගික අරමුණු උදෙසා ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වගකීම ද අධ්‍යක්ෂ මණ්ඩලය සතු වන අතර, උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන ආයතනික කළමනාකරණ කණ්ඩායම අධීක්ෂණය කිරීමේ වගකීම ද ඊට පැවරේ.

<sup>1</sup>හ කැප දූම රීටි පරිපථසඳ සබ කැරවදුර්ඵර ශිඳුඩැරබ්බඳ වදසබඵකන සීමත ඉහ ඵය ් පමරසඵය ් පෙඳබර කැපපසි සදබ්බා ඵය ෂබඵසඵමඵර දූම කැරඵර රා පඳුමබඵබඵ දුම රස බ්බන්

**පාලන ව්‍යුහය**



ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී විධායක කාර්යයේ මූලිකයා වන අතර, උපායමාර්ගික අරමුණු සම්බන්ධයෙන් ප්‍රගතිය අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි. සිය අදාළ

ක්ෂේත්‍රයන්හි විශේෂඥතාව දරන පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන පළපුරුදු ආයතනික කළමනාකාරීත්වයක සහය ඔහුට ලැබේ.

31 වැනි පිටුවේ දැක්වෙන විශේෂිත කාර්යයන් පිළිබඳ සාමූහික වගකීම පහසු කරවන පරිදි සංවිධාන ව්‍යුහයේ මූ්‍ය කාර්යභාරයන් කළමනාකරණ කමිටුව ඉටු කරයි.



අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවේ කාර්යයන් පහත සාරාංශ කර දැක්වනු ලැබේ:

අනුකමිටුව	සංයුතිය	අධීක්ෂණ වගකීම
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව (BHRRC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්</li> <li>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී</li> </ul>	<ul style="list-style-type: none"> <li>ප්‍රතිපත්ති සැකසීම</li> <li>මිනිස්බල සැකසුම් කිරීම</li> <li>බඳවාගැනීම්, සේවා දිරිස කිරීම් සහ ආයතනික හා විධායක කළමනාකරණය, සේවා නියුක්ති ගිවිසුම් අනුමත කිරීම</li> </ul>
අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්</li> <li>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී</li> <li>නි. සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ)</li> </ul>	<ul style="list-style-type: none"> <li>නියමන අවශ්‍යතා වලට සහ කාර්යාලීන සහ භාවිතයට අනුකූලව අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සැකසීම</li> <li>බැංකුවේ අවදානම් හැඹුරුව නියමනය කිරීම</li> <li>අවදානම් දර්ශක සහ අවදානම් කළමනාකරණය සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අධීක්ෂණය</li> <li>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පිරිස් තේරීමේ/පත්කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම</li> <li>ඉහත තනතුරු වලට පත්කිරීම හෝ උසස්කිරීම සඳහා තේරීමේ ක්‍රියාමාර්ග නියම කිරීම</li> <li>අතිරික්ත/නව විශේෂඥතාව සඳහා අවශ්‍යතා සමාලෝචනය කිරීම</li> </ul>
අධ්‍යක්ෂ මණ්ඩල භාෂායෝජන කමිටුව (BNC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්</li> <li>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ආරාධිතය අනුව සහභාගී වේ.</li> </ul>	<ul style="list-style-type: none"> <li>මාර්ගෝපදේශ සැලකීම සහ ආයෝජන බැංකුකරණ ඒකකයේ කාර්යසාධන සමාලෝචනය, ආයෝජන බැංකු ව්‍යුහය, කොටස් ගනුදෙනු සීමා, නව ආයෝජන නිපැයුම්, තැරැව්කරුවන් නිර්දේශ කිරීම්, නුවමාරු අවස්ථා සහ තොරතුරු තාක්ෂණ පද්ධති කාලීන සමාලෝචනය</li> </ul>
අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව (BITC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්</li> </ul>	<ul style="list-style-type: none"> <li>අතිරේක හා තරඟය ජය ගැනීමේ උපායමාර්ග සැකසීම සහ බැංකුවේ තොරතුරු තාක්ෂණ උපායමාර්ගය මෙහෙයවීමේ ප්‍රතිපත්ති දිනාගනිත් සැපයීම</li> </ul>
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්</li> <li>නි. සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ)</li> <li>නි. සාමාන්‍යාධිකාරී (අනුකූලතා) සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක ආරාධිතය අනුව සහභාගී වේ.</li> </ul>	<ul style="list-style-type: none"> <li>මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලි සහ ප්‍රතිපත්ති සමාලෝචනය</li> <li>මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම</li> <li>ශාඛා ජාලය පුරා සහ භාවිතයන් හා ධනාත්මක තත්ත්ව සහතිකය සන්නිවේදනය කිරීම සහ දිරිගැන්වීම</li> </ul>
අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව (BECC)	<ul style="list-style-type: none"> <li>විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්</li> <li>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී</li> <li>නි. සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ)</li> </ul>	<ul style="list-style-type: none"> <li>ණය ප්‍රතිපත්තිය සකස් කිරීම සහ කාලීනව සමාලෝචනය කිරීම</li> <li>විශේෂිත කාණ්ඩ වල පවරන ලද සීමා වලට වැඩියෙන් සහ ඉහළින් ණය පහසුකම් සඳහා බලය දීම</li> </ul>

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා සියලුම අනුකමිටු වල ලේකම් වශයෙන් ද කටයුතු කරයි.

තවද, බැංකුවේ මෙහෙයුම් කටයුතු සඳහා වැදගත් යැයි සැලකෙන කරුණු සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධය, ඵලදායී සාකච්ඡාව සහ විවාදය සහ සියලු කරුණු සලකා බලා තීරණ ගැනීම පහසු කරවීම සඳහා, ප්‍රමුඛ කළමනාකරු පුද්ගලයින්ගෙන් සමන්විත වන කළමනාකරණ කමිටු ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපනය කරනු ලැබ ඇත.

කළමනාකරණ කමිටු	සංයුතිය	පරමාර්ථය සහ කාර්යයන්
ආයතනික කළමනාකරණ කමිටුව	ආයතනික කළමනාකරුවන්	අනෙකුත් කළමනාකරණ කමිටුවලින් ආවරණය නොවන මූලික තීරණ ගැනීම
වත්කම් හා බැරකම් කමිටුව (ALCO)	ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී, ව්‍යවසාය බැංකුකරණ, භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ, අවදානම් කළමනාකරණ, සිල්ලර බැංකුකරණ, අයකිරීම්, ජාත්‍යන්තර බැංකුකරණ, ආයතනික බැංකුකරණ, සිටිට්ලකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් හා විදේශ මුදල් බැංකුකරණ ඒකකය (FCBU) සහ මූල්‍ය ප්‍රධානී	ද්‍රවශීලතාව පවත්වාගෙන යාම සහ බැංකුවේ පූර්ණ නිශ්චිත අවදානම් හැඹුරුව තුළ වෙළෙඳපොළ අවදානමට නිරාවරණය වීම කළමනාකරණය කර ගනිමින් බැංකුවේ ආර්ථික අරමුණු උපරිමකරණය
මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)	ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ අවදානම් කළමනාකරණ, පුද්ගල බැංකුකරණ, ආයතනික බැංකුකරණ, භාණ්ඩාගාර, විමර්ශන/විගණන, අනුකූලතා සහ මූල්‍ය දෙපාර්තමේන්තු වල ප්‍රමුඛ සාමාජිකයන්	මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ (BIRMC) නියෝග වලට අනුකූලව, ණය, වෙළෙඳපොළ සහ මෙහෙයුම් ක්ෂේත්‍රවලට බලපාන සියලුම අවදානම් අනාවරණයන් සහ අවදානම් ආශ්‍රිත ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි අධීක්ෂණය හා සමාලෝචනය
විධායක ණය කමිටුව (ECC)	ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ආයතනික බැංකුකරණය, පුද්ගල බැංකුකරණය, අයකර ගැනීම් සහ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවල ප්‍රමුඛ සාමාජිකයන්	බැංකුවට සිදුවන ණය පාඩු වැළැක්වීම අඩු කිරීම සඳහා කාලෝචිත නිවැරදි කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම සඳහා බැංකුවේ අක්‍රීය අත්තිකාරම් (NPAS) සමාලෝචනය
තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුව	සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරු සහ ඉන් ඉහළ නිලධාරීන්, ඒකක ප්‍රධානීන් ආරාධිතය පරිදි මානව සම්පත්, ව්‍යාපාර සහායක සේවා, ව්‍යවසාය බැංකුකරණය, අනුකූලතා, අවදානම් කළමනාකරණ, හාලිකා කළමනාකරණ, අය කිරීම්, ජාත්‍යන්තර බැංකුකරණය, ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ත්ව සහතික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන්, මූල්‍ය ප්‍රධානී සහ ප්‍රධාන නීති නිලධාරී, අනුකූලතා, සිල්ලර බැංකුකරණ හා අලෙවි සහකාර සාමාන්‍යාධිකාරීන්	තොරතුරු තාක්ෂණ මූලික ක්‍රියාමාර්ග වල කළමනාකරුවන්ව අවධාරණයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම හාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය
දේපල තක්සේරු හා ඇගයීම් කමිටු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	විග්‍රාමික රජයේ ප්‍රධාන තක්සේරුකරුවකු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් දෙදෙනෙක්	අවදානම් අවම කරනු සඳහා අගය කරන ලද දේපල සහ බාහිර තක්සේරුකරු හා බැංකුවේ අභ්‍යන්තර තක්සේරුකරු විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව අනුව බැංකුවට පිළිගත හැකි බලෙන් විධිනීය හැකි අගය තීරණය කිරීම
ආයෝජන කමිටුව - ප්‍රාථමික වෙළෙඳ ඒකකය	භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ ඒකක ප්‍රධානී, ප්‍රාථමික වෙළෙඳ ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී සහ ව්‍යාපාරිකයෙක්	භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ අදාළ ආයෝජනවලින් සම්බන්ධ කළමනාකරණය සහ තීරණ ගැනීම
ආයෝජන කමිටුව - විදේශ විනිමය ඒකකය	භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ ඒකක ප්‍රධානී, ප්‍රධාන කළමනාකරු - විදේශ විනිමය සහ ව්‍යාපාරිකයෙක්	ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ අදාළ ආයෝජනවලින් සම්බන්ධ කළමනාකරණය සහ තීරණ ගැනීම
ආයෝජන කමිටුව - ආයෝජන බැංකුකරණ ඒකකය	භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ ඒකක ප්‍රධානී, ආයෝජන විශ්ලේෂක සහ ව්‍යාපාරිකයෙක්	ආයෝජන බැංකුකරණ ඒකකයේ කොටස් හා ණය පරිමාව සම්බන්ධ කළමනාකරණය හා තීරණ ගැනීම

**විධිමත් රැස්වීම් (අ.1.1 මූලධර්මය)**

**2016 වසර තුළ පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු රැස්වීම් සංඛ්‍යාව**

	රැස්වීම් සංඛ්‍යාව
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	14
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC)	5
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව (BHRRC)	7
අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)	3
අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව (BECC)	12
අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව (BNC)	5
අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව (BIBC)	3

**2016 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු රැස්වීම් වල පැමිණීම**

	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC)	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව (BHRRC)	අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)	අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව (BECC)	අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව (BNC)	අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව (BIBC)
තේමසිරි ප්‍රනාන්දු මහතා	14/14	සා/නො	7/7	සා/නො	සා/නො	5/5	සා/නො
ජෙනරාල් පී. අමරතුංග මහතා	13/14	5/5	සා/නො	3/3	සා/නො	5/5	3/3
පී.ඩී.සී. ඒකනායක මිය	12/14	5/5	සා/නො	3/3	සා/නො	5/5	3/3
ෆෙලිසියන් පෙරේරා මහතා	13/14	සා/නො	3/7	1/3	සා/නො	සා/නො	සා/නො
ක්‍රිස් රාජේන්ද්‍රන් මහතා	7/8	සා/නො	සා/නො	සා/නො	5/5	සා/නො	සා/නො
ආචාර්ය අමින්ද්‍ර එම්. පෙරේරා මහතා	11/14	සා/නො	සා/නො	2/3	සා/නො	සා/නො	සා/නො
එම්.එච්. ජමල්දීන් මහතා	9/14	3/5	සා/නො	සා/නො	සා/නො	සා/නො	සා/නො
ටී.ඩී අනුරාධන් එස්. හේමන්ත මහතා	12/14	සා/නො	7/7	සා/නො	12/12	සා/නො	සා/නො
ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා	10/13				12/12		

\* සා/නො - මණ්ඩල අනුකමිටු සාමාජිකයෙකු නොවේ.  
 \*\* 2016 දෙසැම්බර් 11 දින ඉල්ලා අස් විය.

**2016 අධ්‍යක්ෂ මණ්ඩලයේ**

**විශේෂ කාර්යයන්**

- 2016-2020 උපායමාර්ගික සැලැස්ම සමාලෝචනය සහ අනුමත කිරීම
- 2016-2020 උපායමාර්ගික සැලැස්ම යටතේ ප්‍රතිපත්තිය සහ ව්‍යුහයන් මත වෙනස්කම් සමාලෝචනය අනුමත කිරීම
- උපායමාර්ගික සැලැස්ම යටතේ තොරතුරු තාක්ෂණ උපායමාර්ගය ප්‍රකාරව තොරතුරු තාක්ෂණ පද්ධති විපිට්කරණය සහ අධිලේඛීකරණය

**අධ්‍යක්ෂ මණ්ඩල වගකීම්**

**(අ.1.2 මූලධර්මය)**

අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් වලට ඇතුළත් වන්නේ මේවාය:

- පාර්ශ්වකරුවන්ට දිගුකාලීන අගය නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික දිශානතිය සැපයීම
- ව්‍යාපාර උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේදී කළමනාකාරිත්වයට මගපෙන්වීම සඳහා ගතික පාලන ව්‍යුහයක් සහ යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපනය කිරීම
- නියාමන අවශ්‍යතාවන්ට අනුකූලත්වය පහසු කරවන ප්‍රශස්ත අභ්‍යන්තර පාලන ක්‍රමයක් ස්ථාපනය කිරීම, වත්කම් ආරක්ෂා කිරීම සහ ප්‍රශස්ත මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිත්
- ප්‍රශස්ත අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපනය කිරීම
- පාර්ශ්වකරුවන්ගේ බැඳියාවන් තුලනය කිරීම
- උපායමාර්ගික ඉලක්ක ප්‍රකාරව කාර්යසාධනය අධීක්ෂණය කිරීම

- පු.වි.නී./සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රමුඛ කළමනාකාරිත්ව පිරිස් පත් කිරීම සහ ඉවත් කිරීම
- පු.වි.නී.ගේ/සාමාන්‍යාධිකාරීගේ කාර්යසාධනය අගයීම

**නීති වලට අනුකූලව කටයුතු කිරීම (අ.1.3 මූලධර්මය)**

අදාළ නීති, ශ්‍රී ලංකා මහබැංකු නියෝග සහ මාර්ගෝපදේශවලට සහ වර්ධන ධර්ම සංග්‍රහයන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි අනුමත කර තිබේ. අවශ්‍යතාව මතුවේ නම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් මාර්ගයෙන් ඒ ඒ අධ්‍යක්ෂවරුන්ට ස්වාධීන වෘත්තීය උපදෙස් ලබා ගැනීමේ විධිවිධානයක් ඊට ඇතුළත් වේ. ව්‍යවස්ථාපිත අනුකූලතාව සහතික කිරීම සඳහා ස්වාධීන වෘත්තීය උපදෙස් ද අධ්‍යක්ෂ මණ්ඩලය ලබා ගනී.

**අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් වලට හා සේවා වලට ප්‍රවේශය (අ.1.4 මූලධර්මය)**

නීතිඥවරයෙකු වන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවා සඳහා සියලු ම අධ්‍යක්ෂවරුන්ට ප්‍රවේශය ඇත. මණ්ඩලීය ක්‍රියාපටිපාටි වලට අනුකූල වීම අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සහතික කරන අතර නියාමනයන්ට අනුකූල වීම සඳහා පහසුකම් සලසයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් සියලු ම අධ්‍යක්ෂ මණ්ඩලීය සහ අනුකමිටු රැස්වීම් වල ලේකම් වශයෙන් කටයුතු කරන අතර රැස්වීම් වල කාර්යසටහන් ඔහු භාරයේ ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ වගකීම් පහත සාරාංශ කර දැක්වේ:

- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අනුකමිටු රැස්වීම් පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම
- මහජන බැංකු පනතට හා අදාළ ව්‍යවස්ථාවන්ට අනුකූලව රැස්වීම් වැඩ කටයුතු පැවැත්වීම
- අදාළ නීතිය සහ යහ භාවිතයට අනුකූලව අධ්‍යක්ෂවරුන්ගේ යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් ඔවුන්ට සහාය වීම ඇතුළුව ආයතනික පාලනය සහ භාවිතය උපයෝගී කර ගැනීමට පහසුකම් සැලසීම
- විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ කළමනාකාරීත්වය සඳහා සන්නිවේදන හා තොරතුරු මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම
- නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සම්බන්ධ පාර්ශ්වයන් සහ සම්බන්ධ පාර්ශ්ව ගනුදෙනු පිළිබඳ යෝග්‍ය අනාවරණයන් සහතික කිරීම
- අදාළ සියලු ම නීති හා නියාමනයන්ට බැංකුව අනුකූල වන බව සහතික කරමින්, මණ්ඩලයේ අදහස් විමසා මහජන බැංකු පනත සහ අනෙකුත් අදාළ නීති පිළිබඳ නෛතික උපදෙස් ලබා ගැනීම.

**ස්වාධීන විනිශ්චය (අ.1.5 මූලධර්මය)**

තම තමන්ගේ අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛයන් වන වෘත්තිකයන්, විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ ව්‍යවසායකයින් යන අයගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ. තමන් හමුවේ නැගෙන කරුණු සම්බන්ධයෙන් විවාදය පෝෂණය කරමින් ඔවුහු විවිධ නිපුණතා, අත්දැකීම් සහ අවබෝධයන් ලබා දෙමින් අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවලට දායක වෙති. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වල්ප දෙනෙකු මණ්ඩලීය තීරණ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගැනීමේ හැකියාව අවම කරමින් ඔවුහු උපාය මාර්ගය, කාර්යසාධනය, සම්පත් සහ ව්‍යාපාරය ගෙන යෑමේ ප්‍රමිතීන් පිළිබඳ කරුණුවල දී ස්වාධීන විනිශ්චය ක්‍රියාවේ යොදවති.

**මණ්ඩලයේ සහ සමාගමේ කරුණු වලට ප්‍රමාණවත් කාලය සහ උත්සාහය කැප කිරීම (අ.1.6 මූලධර්මය)**

උපරිම සහනාගිත්වය සහතික කිරීම සඳහා මණ්ඩලය, හැම වර්ෂයක ම දෙසැම්බර් මාසයේ දී පසුව එළඹෙන වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය හා මණ්ඩල අනුකමිටු රැස්වීම් ඇතුළත් වන වාර්ෂික සැලැස්ම අනුමත කරයි.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අනුකමිටු රැස්වීම් පිළිබඳව අධ්‍යක්ෂවරුන්ට කල් තබා දැනුම් දෙනු ලැබේ. අදාළ ලේඛන සමාලෝචනය කිරීම සහ අවශ්‍ය නම් අමතර තොරතුරු හෝ පැහැදිලි කර ගැනීම් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් රැස්වීමට සහතිකයට පෙර ඒවා බෙදා හරිනු ලැබේ. සුවිශේෂී තත්ත්වයන් සම්බන්ධයෙන් රැස්වීමට ආසන්නයේ මණ්ඩලීය පත්‍රිකා බෙදා හැරීමේ විධිවිධාන තිබුණත් එය අධේරනය කරනු ලැබේ.

**අධ්‍යක්ෂවරුන් සඳහා පුහුණුව (අ.1.7 මූලධර්මය)**

නියාමන වෙනස්කම් සහ රටේ ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ගෝලීය මෙන් ම දේශීය වශයෙන් ද බලපාන අංශය කෙරෙහි කාලීන සංවර්ධනයන් පිළිබඳ මනා අවබෝධයක් තිබීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂවරු අවබෝධ කරගෙන සිටිති. වර්ෂය තුළ දී ඔවුහු නියාමනයන්, මූල්‍ය වාර්තාකරණය සහ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ පුහුණු සැසිවලට සහභාගි වූහ. විමසුමට ලක් වන වර්ෂය තුළ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය විසින් සංවිධාන කරන ලද සම්මන්ත්‍රණ වලට සහ ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධාන කළ අධ්‍යක්ෂ සංසඳ වලට ද ඔවුහු සහභාගි වූහ. තව ද, බැංකුවේ මෙහෙයුම් වලට අදාළව ව්‍යාපාර පරිසරය සම්බන්ධයෙන් ආයතනික කළමනාකාරීත්වය ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීම ද සිදු කරයි.

**සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අතර වගකීම් බෙදී යෑම (අ.2 මූලධර්මය)**

සභාපතිගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ / සාමාන්‍යාධිකාරීගේ කාර්යභාරයන් එකිනෙකට වෙනස් වන අතර ඔවුන්ගේ කාර්යභාරයන් මහජන බැංකු පනතේ පැහැදිලිව නිර්වචනය වී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී ලෙස කටයුතු කරන බවටත්, බැංකුවේ ප්‍රශස්ත ම යහපත උදෙසා ක්‍රියාත්මක වන බවටත් සහතික වෙමින් අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙයවන සභාපති ස්වාධීන නොවන සහ විධායක නොවන අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරයි.

බැංකුවේ අරමුණු සාක්ෂාත් කිරීම සඳහා තීරණ ගැනීමේ සහ කටයුතු කිරීමේ නිදහස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු නොවන පු.වි.නි / සාමාන්‍යාධිකාරී සතු වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරනු ලබන බලතල ක්‍රියාවේ යෙදවීම සහ බැංකුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයට වගකියයි.

**සභාපතිගේ කාර්යභාරය (අ.3 මූලධර්මය)**

යහපත් ආයතනික පාලනය ප්‍රවර්ධනය වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල කාර්යයන් ඵලදායී ලෙස ඉටු කිරීම පහසු කරවමින් සහ ක්‍රමවත් භාවය සුරකීමත් සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයයි. සියලු ම අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායී සභාපතිත්වය සහතික කිරීමේ සහ අධ්‍යක්ෂවරුන් අතර බල තුලනය පවත්වා ගනිමින්, සැලකිල්ලට භාජන වන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ අදහස් තහවුරු කිරීමේ වගකීම ද ඔහු වෙත පැවරේ. සභාපති අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ අදහස් විමසා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල නායකත්වය තීරණය කරයි.

**මූල්‍ය විවේචණ භාවය (අ.4 මූලධර්මය)**

මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ප්‍රමාණවත් මූල්‍ය විවේචණභාවයක් තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති ජෙනාන් අමරතුංග මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකි. ඔහු සහ රාජේන්ද්‍රන් මහතා යන දෙදෙනා ම එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයන් වන අතර එම්.එච්. ජමල්දීන් මහතා එක්සත් රාජධානියේ සහතික ලත් වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ අධි සාමාජිකයෙකි. ආචාර්ය අමින්ද මොව්සිල පෙරේරා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඊට අමතරව අනෙකුත් අධ්‍යක්ෂවරු සමාගම්වල අධ්‍යක්ෂ ධුර උසුලන සහ ප්‍රමාණවත් මූල්‍ය විවේචණය ඇති, සිය අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛයෝ ය.

**අධ්‍යක්ෂ මණ්ඩලය තුලනය (අ.5 මූලධර්මය)**

අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සපුරා සමන්විත වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු ස්වාධීන අධ්‍යක්ෂවරුන්ය. විධායක නොවන අධ්‍යක්ෂවරු තම තමන්ගේ ක්ෂේත්‍ර තුළ ජ්‍යෙෂ්ඨ තනතුරු උසුලන වෘත්තිකයෝ, රාජ්‍ය සේවකයෝ, විද්වත්හු සහ ව්‍යවසායකයෝ වෙති. අධ්‍යක්ෂවරුන්ගේ ස්වාධීනත්වය නිගමනය කරනු ලබන්නේ 2007 අංක 11 දරන බැංකුකරණ පනතේ නියෝග යේ විශේෂිතව දැක්වෙන නිර්ණායක පදනම් කර ගෙනය. අධ්‍යක්ෂවරුන් විසින් මතු කරනු ලබන ඒකවිෂ්කේපයන් නිරාකරණය නොකළ හැකි කරුණු අධ්‍යක්ෂ මණ්ඩලීය කාර්ය සටහන් වල ලේඛනගත කරනු ලැබේ. සභාපතිගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යභාරයන් වෙන් කරනු ලැබ ඇති නිසා ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරුයෙකු පත් කිරීම අවශ්‍ය නොවේ.

**අදාළ තොරතුරු සැපයීම (අ.6 මූලධර්මය)**

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සහ අනෙකුත් ලේඛන රැස්වීමට දින හතකට පෙර අධ්‍යක්ෂවරුන්ට සපයනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මතු වන කරුණු සම්බන්ධයෙන් සියලු ම අධ්‍යක්ෂවරුන්ට විධිමත් ලෙස කරුණු දැනුම් දෙනු ලබන බවටත්, වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය යැයි සැලකේ නම් අදාළ කරුණ සාකච්ඡාවට ගැනෙන විට ආයතනික කළමනාකාරිත්වයේ අදාළ සාමාජිකයින් එහි සිටින බවටත් සභාපති සහතික වේ. ඊට අමතරව, අවශ්‍ය නම් වැඩිදුර විමසීම් සඳහා කළමනාකාරිත්වයට ප්‍රවේශය ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට හැකිය.

තවද, උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, බාහිර පරිසරයේ වෙනස්කම් සහ ප්‍රවණතා, මූල්‍ය, සමාජීය සහ පාරිසරික කාර්යසාධනය සහ බැංකුවේ මෙහෙයුම් වලට අදාළ කරුණු සම්බන්ධයෙන් මණ්ඩලයේ දැනුම වැඩිදියුණු කිරීම පහසු කරවීම සඳහා ප්‍රතිපත්ති රාමු වලට වෙනස්කම් සිදු කිරීම සඳහා නිර්දේශ ඇතුළු කරුණු සම්බන්ධයෙන් කළමනාකාරිත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට හා අනුකමවු වලට නිතිපතා කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරයි.

**අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම් සහ නැවත තේරී පත්වීම (අ.7 සහ අ.8 මූලධර්මය)**

විෂයභාර අමාත්‍යවරයා විසින් මහජන බැංකු පනතට අනුකූලව උපරිම වශයෙන් අධ්‍යක්ෂවරුන් දස දෙනෙකු පත් කරනු ලබන අතර ඔවුන්ගෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සමුපකාර විෂයය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතුය. විමසුමට ලක් වන වර්ෂය තුළ බැංකුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ විෂයපථය යටතේ පැවතුණි.

අධ්‍යක්ෂවරුන් පිළිබඳ ගිවිසුම් සහ විධිමත් නිර්ණායක යටතේ තක්සේරු කිරීම සඳහා අධ්‍යක්ෂ ධූර සඳහා වන පත්වීම් ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. වසර හවසක උපරිම කාලසීමාවකට යටත්ව වසර තුනක කාලසීමාවක් සඳහා 2007 අංක 11 දරන බැංකු පනතේ නියෝගවල විධිවිධාන වලට අනුකූලව අවුරුදු 70 දක්වා වූ වයස් සීමාවක් දක්වා පත්වීම් සිදු කරනු ලැබේ.

**මණ්ඩලීය කාර්යසාධනය අගයීම (අ.9 මූලධර්මය)**

මණ්ඩලයේ වගකීම් සතුටුදායක ලෙස ඉටු කරනු ලබන බව සහතික කිරීම සඳහා මණ්ඩලය වාර්ෂිකව සිය කාර්යසාධනය අගයීමට ලක් කරයි. සංග්‍රහයේ මණ්ඩලීය කාර්යසාධන අගයීමට පිරික්සුම් ලැයිස්තුවේ විශේෂිතව දැක්වෙන නිර්ණායක ඇතුළත් වන සම්මත කාර්යසාධන අගයීම් ප්‍රශ්නාවලියක් එක් එක් අධ්‍යක්ෂවරයා විසින් සම්පූර්ණ කරනු ලැබේ. ලැබෙන ප්‍රතිචාර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් ඒකරාශී කොට මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කරනු ලැබේ.

මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරනු ලබන මාර්ගෝපදේශ අනුව මණ්ඩලයේ පාරිශ්‍රමික තීරණය කරනු ලැබේ.

**අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම (අ.10 මූලධර්මය)**

අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් සංග්‍රහයේ නිශ්චිතව දැක්වෙන තොරතුරු මේ වාර්ෂික වාර්තාව තුළ පහත දැක්වෙන පරිදි අනාවරණය කරනු ලැබේ:

- නම, සුදුසුකම්, විශේෂඥතාව, භෞතික ව්‍යාපාරික බැඳීම, ප්‍රධාන පත්වීම් සහ ලුහුඬු පැතිකඩ 16 සිට 17 දක්වා පිටු වල
- අනුකමවු වල සාමාජිකත්වය 31 වැනි පිටුවේ
- මණ්ඩලීය රැස්වීම් වලට සහ අනුකමවු රැස්වීම් වලට පැමිණීම 32 වැනි පිටුවේ
- සම්බන්ධ පාර්ශ්ව ගනුදෙනු 211 සිට 214 දක්වා පිටු වල

**ප්‍රධාන විධායක නිලධාරී පිළිබඳ අගයීම (අ.11 මූලධර්මය)**

මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරීගේ/සාමාන්‍යාධිකාරීගේ කාර්යසාධනය වාර්ෂිකව තක්සේරු කරයි. මූල්‍ය සහ මූල්‍ය නොවන ඉලක්ක ඇතුළු අගයුම් නිර්ණායක, පු.වි.නි./සාමාන්‍යාධිකාරීගේ අදහස් විමසා, බැංකුවේ කෙටි, මැද හා දිගුකාලීන අරමුණු වලට අනුකූලව වර්ෂය මුල දී නියම කරනු ලැබේ. මෙහෙයුම් පරිසරය සැලකිල්ලට ගනිමින් වර්ෂය අවසානයේ දී ඉලක්ක වලට අනුකූලව කාර්යසාධනය තක්සේරු කරනු ලැබේ. කාර්යසාධනය අපේක්ෂිත මට්ටමට වඩා පහළ අවස්ථා වල දී පැහැදිලි කිරීම් ලබා ගනු ලැබේ. මණ්ඩලීය මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව BHRRC මේ ක්‍රියාවලියේ දී සහාය වේ.

**අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායක පාරිශ්‍රමික (අ.1, අ.2 සහ අ.3 මූලධර්මය)**

මුදල් අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන මාර්ගෝපදේශ අනුව අධ්‍යක්ෂ මණ්ඩල පාරිශ්‍රමිකය තීරණය කරනු ලැබේ. කිසිදු අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ/ඇයගේ පාරිශ්‍රමිකය තීරණය කිරීමට සම්බන්ධ නොවේ.

මණ්ඩලීය මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, එකඟ වූ නියම හා කොන්දේසි ඇතුළත සහ බැංකුවේ පාරිශ්‍රමික ප්‍රතිපත්ති වලට අනුකූලව පු.වි.නි./සාමාන්‍යාධිකාරීගේ සහ ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස්වල පාරිශ්‍රමික වලට හා ප්‍රතිලාභ වලට අදාළව මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරයි. පාරිශ්‍රමිකය සංයුක්ත සහ පුද්ගල කාර්යසාධනයට සම්බන්ධ කරනු ලබන අතර ඉහළ කාර්යසාධනයක් ඇති, සුදුසුකම් ලත් සහ පළපුරුදු සේවකයින් බැංකුවට ආකර්ෂණය කර ගැනීමටත්, බැංකුවේ රඳවා ගැනීමට හා අභිප්‍රේරණය කිරීමටත් හැකි වන පරිදි සැලසුම් කරනු ලැබේ.

මණ්ඩලීය මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සිය වගකීම් ඉටු කිරීමේ දී අවශ්‍ය යැයි සැලකෙන අවස්ථාවල දී බැංකුවෙන් පරිබාහිර වෘත්තීය උපදෙස් ලබා ගනී. පාරිශ්‍රමික ප්‍රතිපත්තිය ආවරණය කරන BHRRC වාර්තාව සහ එහි සභාපති සහ සාමාජික නාම ලේඛනය 48 වැනි පිටුවේ දැක්වේ. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ට ගෙවන ලද මුළු පාරිශ්‍රමික 178 වැනි පිටුවේ දැක්වේ.

**කොටස්නිමියන් සමග සම්බන්ධතා (අ.1 සහ අ.2 මූලධර්මය)**

ශ්‍රී ලංකා රජය මහජන බැංකුවේ ප්‍රධාන කොටස්නිමියා ය. බැංකුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනේ. රටේ සමාජ ආර්ථික සංවර්ධන ඉලක්ක වලට අනුකූලතාව පවතින බව සහතික කිරීම සඳහා මණ්ඩලය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරයි.

වාර්ෂික වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් මුද්‍රණය කර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුව තුළ බෙදා හරිනු ලැබේ. බැංකුව අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරයි.

**ප්‍රධාන සහ වැදගත් ගනුදෙනු (අ.3 මූලධර්මය)**

සම්බන්ධ පාර්ශ්ව ගනුදෙනු පිළිබඳව 211 සිට 214 දක්වා පිටුවල මූල්‍ය ප්‍රකාශනවල 46 වැනි සටහනේ අනාවරණය කරනු ලබන කරුණු හැරුණු විට බැංකුවේ හෝ ව්‍යාපාර සමූහයේ ශුද්ධ වත්කම් පදනම ප්‍රමාණාත්මකව වෙනස් කරන ගනුදෙනු නොවීය.

**මූල්‍ය වාර්තාකරණය (අෂ.1 මූලධර්මය)**

බැංකුවේ මූල්‍ය තත්ත්වය, කාර්යසාධනය සහ අනාගත අපේක්ෂා පිළිබඳ තුලනාත්මක සමාලෝචනයක් වාර්ෂික වාර්තාවෙන් ඉදිරිපත්වේ. අවබෝධය හා පැහැදිලිකම වැඩි කිරීම සඳහා විස්තර කිරීම මෙන්ම දූෂණ අංග ද තොරතුරු ඉදිරිපත් කිරීමේ දී භාවිතා කරනු ලැබ ඇත. මේ වාර්තාවේ මෙන්ම, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා නියාමකයින් ඇතුළු අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තා වලද අපේ කාර්යසාධනය පිළිබඳ සමතුලිත අදහසක් අපි ඉදිරිපත් කොට ඇත්තෙමු. වාර්ෂික වාර්තාවේදී මෙන්ම, මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අතුරු සන්නිවේදන ප්‍රකාශනයේදී ද ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා බැංකුව හැම ප්‍රයත්නයක්ම දරයි.

සංග්‍රහය ප්‍රකාරව අවශ්‍ය වන පහත දැක්වෙන අනාවරණයන් මේ වාර්තාවට ඇතුළත් වේ:

- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මණ්ඩලයේ වගකීම් දැක්වෙන ප්‍රකාශනයක් 148 වැනි පිටුවේ දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශනයට ඇතුළත් වේ.
- 149 සිට 150 දක්වා පිටු වල දැක්වෙන ස්වාධීන විගණකවරුන්ගේ වාර්තාවට ඔවුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනයක් ද ඇතුළත් වේ.
- අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය 51 සිට 52 දක්වා පිටු වල දැක්වේ.
- කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණය 75 සිට 138 දක්වා පිටුවල ඇතුළත් වේ.
- සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රකාශනය 148 වැනි අයිතම පිටුවේ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනයේ දැක්වේ.
- සම්බන්ධ පාර්ශ්ව ගනුදෙනු 211 සිට 214 දක්වා පිටු වල දැක්වෙන මූල්‍ය ප්‍රකාශනයේ 46 වැනි සටහනේ අනාවරණය කරනු ලැබේ.

**අභ්‍යන්තර පාලනය සහ විගණන කමිටුව (අෂ.2 සහ අෂ.3 මූලධර්ම)**

කොටස්ගිණියන්ගේ අපේක්ෂාවන් සහ බැංකුවේ වත්කම් ආරක්ෂා කිරීම සඳහා අවදානම් කළමනාකරණය සහ ප්‍රශස්ත අභ්‍යන්තර පාලනය සඳහා යෝග්‍ය සහ ප්‍රමාණවත් ක්‍රියාවලීන් සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ලා සිය වගකීම පිළිබඳව බැංකුව අවබෝධයෙන් සිටී. මාණ්ඩලීය විගණන කමිටුව බැංකුවේ වත්කම් සුරැකීම සඳහා යෝග්‍ය සහ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයක් සකස් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වන අතර මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවේ. ඒවායේ කාර්යභාරයන් සහ වගකීම් කමිටු වාර්තාවේ 48 සහ 49 පිටු වල පිළිවෙලින් දැක්වේ.

සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය ලැබේ. බැංකුව අවදානම් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් 54 සිට 74 දක්වා පිටු වල ඇතුළත් වේ. අධ්‍යක්ෂ මාණ්ඩලය විගණන කමිටුවට බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යයන් සහාය ලැබේ. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පාදක පද්ධතීන්හි ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය සමාලෝචනය කරන අතර, ක්‍රමානුකූල පදනමකින් විගණන කමිටුවට වාර්තා කරයි. අධ්‍යක්ෂ මාණ්ඩලය විගණන කමිටුවේ වගකීම් වලට ඇතුළත් වන්නේ එවැනි විගණන වල විෂය පථය සහ ප්‍රතිඵල සහ ඒවායේ ඵලදායීත්වය සමාලෝචනයට ලක් කිරීමයි. බැංකුවේ බාහිර විගණනය සිදු කරන විගණකාධිපතිවරයා සමග සම්බන්ධීකරණය පවත්වා ගෙන යෑමේදී ද අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

**ව්‍යාපාරික වර්ගය සහ ආචාරධර්ම සංග්‍රහය සහ ආයතනික පාලන වාර්තාව (අෂ.4 සහ අෂ.5 මූලධර්ම)**

බැංකුව සතුව ව්‍යාපාරික වර්ගය සහ ආචාරධර්ම දෙකක් තිබෙන අතර, එකක් අධ්‍යක්ෂවරුන්ට ද අනෙක් සේවකයින්ට ද අදාළ වේ. අධ්‍යක්ෂ මාණ්ඩලය මානව සම්පත් සහ පාර්ශ්වික කමිටුව (BHRRC), බැංකුවේ ඉදිරියට යමින් පවතින ව්‍යාපාර මෙහෙයුම් සැලකීමේදී ඒ ඒ සංග්‍රහයන් අදාළ සහ ප්‍රමාණවත් වන බව සහතික කිරීම සඳහා ඒවා ක්‍රමානුකූලව සමාලෝචනය කිරීමේ වගකීම උසුලයි. ව්‍යාපාර වර්ගය සහ ආචාරධර්ම සංග්‍රහයන්, ආයතනික පාලනය පිළිබඳ යහභාවිත සංග්‍රහයේ 1 වැනි උපලේඛනයේ අවශ්‍යතාවන්ට අනුකූල වේ.

28 සිට 53 දක්වා පිටු වල දැක්වෙන මේ ආයතනික පාලන වාර්තාව, අෂ 5 මූලධර්මයේ විශේෂිතව දැක්වෙන ආයතනික පාලනයේ යහභාවිත සංග්‍රහයට අනුකූල වීමේ ප්‍රමාණය අනාවරණය කිරීමේ අවශ්‍යතාවට අනුකූල ය.

**කොටස්ගිණි සම්බන්ධතා (ඉ සහ ඊ මූලධර්ම)**

මහජන බැංකුවේ ප්‍රධාන කොටස්ගිණියා වන්නේ ශ්‍රී ලංකා රජය නිසා සංග්‍රහයේ ඒ විධිවිධාන අදාළ නොවේ.

**තිරසාරත්ව වාර්තාකරණය (උ මූලධර්මය)**

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුව සඳහා තිරසාරත්ව ප්‍රතිපත්තියක් අනුමත කර ඇති අතර, සමාජීය හා පාරිසරික සංවර්ධනය සඳහා එහි දර්ශනය, අරමුණු හා උපායමාර්ගික ඉලක්ක ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා පාලන ව්‍යුහයක් සකස් කර ඇත. ඒ අනුව, සියලු ම තුගෝල විද්‍යාත්මක ප්‍රදේශ තුළ බැංකුවේ මෙහෙයුම් කාර්යයන් පුරා ම ත්‍රිත්ව පාදක රේඛා වටිනාකම් අන්තර්ගත කර තිබේ. බැංකුවේ තිරසාර ව්‍යාපාරික ක්‍රියාමාර්ග, පහත දැක්වෙන පරිදි, සංග්‍රහයේ මූලධර්ම වලට අනුකූලව විස්තර කරනු ලැබේ.

- 1 වැනි මූලධර්මය - ආර්ථික තිරසාරභාවය - 111 සිට 113 දක්වා පිටු වල මූල්‍ය සමාලෝචනය
- 2 වැනි මූලධර්මය - පරිසරය - 136 සිට 138 දක්වා පිටු වල පරිසර බලපෑම
- 3 වැනි මූලධර්මය - ශ්‍රම භාවිතයන් - 115 සිට 123 දක්වා පිටු වල මානව ප්‍රාග්ධනය
- 4 වැනි මූලධර්මය - සමාජය - 124 සිට 134 දක්වා පිටු වල සමාජ බලපෑම
- 5 වැනි මූලධර්මය - නිෂ්පාදිත වගකීම - 124 සිට 134 දක්වා පිටු වල සමාජ හා ජාලකරණ ප්‍රාග්ධනය: ගනුදෙනුකරු
- 6 වැනි මූලධර්මය - පාර්ශ්වකරුවන් හඳුනාගැනීම - සම්බන්ධ කර ගැනීම සහ ඵලදායී සන්නිවේදනය - 80 සිට 81 දක්වා පිටු වල පාර්ශ්වකාර සම්බන්ධය
- 7 වැනි මූලධර්මය - වාර්තාකරණ ක්‍රියාවලියේ කොටසක් වශයෙන් තිරසාරත්ව වාර්තාකරණය විධිමත් කිරීම සහ ක්‍රමවත්ව සිදුවීම - 2 වැනි පිටුවේ මේ වාර්තාව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 11 දරන බැංකු පනත් නියෝග සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික

### මහ බැංකුව විසින් නිකුත් කල ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සඳහා වන ආයතනික යහ පාලනයට අදාළ 2007 අංක 11 දරණ බැංකු පනත ප්‍රතිසම්පාදනය හා සංශෝධන

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
3.1	<b>අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම</b>	
3.1 (i)	අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වෙන පරිදි බැංකුවේ සුරක්ෂිතතාව සහ ප්‍රශස්තභාවය ශක්තිමත් කර ඇත:	
අ.	උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් නියම කිරීම	<p>අනුකූලව කටයුතු කර ඇත.</p> <p>බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිගමනය කරනු ලබන අතර 83 සිට 85 දක්වා පිටුවල දැක්වේ. MTI උපදේශකයින්ගේ සහභාගිත්වය ඇතිව සකස් කරන ලද සහ 2015 පෙබරවාරි මස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2016-2020 කාලසීමාව සඳහා වන උපායමාර්ගික සැලැස්මට මේවා ඇතුළත් කරනු ලැබ ඇත. අයවැය, ව්‍යුහගත රැස්වීම් සහ කාර්තුමය කාර්යසාධන සමාලෝචන රැස්වීම් මගින් කාර්යමණ්ඩලයේ සියලු මට්ටම් වලට ඉලක්ක සහ අරමුණු දැනුම් දී තිබේ.</p> <p>සියලු ම සේවකයින්ට දෘඪ පිටපත් ලබා දී ඇති ව්‍යාපාර වර්ග සහ ආචාරධර්ම සංග්‍රහයේ ආයතනික වටිනාකම් ඇතුළත් වේ.</p>
ආ.	අවදානම් ප්‍රතිපත්තිය සහ කළමනාකරණය ඇතුළු සමස්ත ව්‍යාපාර උපාය මාර්ගය අනුමත කිරීම	<p>අනුකූලව කටයුතු කර ඇත.</p> <p>2016-2020 පස් වසර ආයතනික උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙයවීම සහ මාර්ගෝපදේශය ලබා දුන්නේය. MTI උපදේශකයින්ගේ සහභාගිත්වය සහ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ අදහස් විමසා සැලැස්ම සකස් කරන ලදී. ඉන් පසුව 2015 පෙබරවාරි මස එය අනුමත කරන ලදී.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ (BIRMC) මැදිහත්වීම මගින් ආයතනික සැලැස්ම බැංකුවේ සමස්ත අවදානම් උපායමාර්ගයට අනුකූලව අවදානම් හැඹුරුව, ප්‍රතිපත්තිය, කළමනාකරණ රාමුව සහ යාන්ත්‍රණයක් ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.</p> <p>අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගත වන පාලනය සහ අනුකූලතාව ද උපායමාර්ගික සැලැස්මට ඇතුළත් වේ. මෙහි හැකි ඉලක්ක තබා ගැනීම කාලසීමා අනුව කරනු ලබන අතර එකී ඉලක්ක අනුව කාර්යසාධනය මනිනු ලැබේ.</p>
ඇ.	අවදානම් කළමනාකරණය	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>බැංකුවේ අවදානම් ප්‍රතිපත්තිය අනුමත කිරීම, අවදානම් හැඹුරුව අර්ථ නිරූපණය කිරීම, මූලික අවදානම් හඳුනා ගැනීම, පාලන ව්‍යුහයන් සකස් කිරීම සහ මූලික අවදානම් මැනීම, අධීක්ෂණය හා කළමනාකරණය සඳහා පද්ධතීන් ක්‍රියාවේ යොදවීම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇති සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට පැවරී තිබේ. පහත දැක්වෙන වාර්තා වල මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඇතුළත් වේ:</p> <ul style="list-style-type: none"> <li>- 54 සිට 74 දක්වා පිටුවල අවදානම් කළමනාකරණ වාර්තාව</li> <li>- 49 වැනි පිටුවේ සංකලිත අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව</li> </ul>
ඈ.	සියලු පාර්ශ්වකරුවන් සමඟ සන්නිවේදනය	<p>අනුකූලව කටයුතු කර ඇත.</p> <p>සියලුම පාර්ශ්වකරුවන් ඇතුළත් වන පරිදි සන්නිවේදන ප්‍රතිපත්තියක් මණ්ඩලය අනුමත කර ඇත.</p> <ul style="list-style-type: none"> <li>● කොටස් හිමියන් - ශ්‍රී ලංකා රජය මහජන බැංකුවේ ප්‍රධාන කොටස්හිමියාය. බැංකුවේ සමාජ ආර්ථික අරමුණු සම්බන්ධයෙන් එය විෂය භාර අමාත්‍යාංශය සමඟ සන්නිවේදනය පවත්වාගෙන යන අතර මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සහ වාර්ෂික වාර්තාව මගින් මුදල් අමාත්‍යාංශය සමඟ සන්නිවේදනය පවත්වාගෙන යයි. වර්ෂය සඳහා විස්තරාත්මක සහ තුලිත සමාලෝචනයක් වාර්ෂික වාර්තාව සපයයි.</li> <li>● ගනුදෙනුකරුවන් - විශේෂිත ලිපි හුවමාරුව හැරුණු විට බැංකුව ප්‍රචන්දන, වෙබ් අඩවිය සහ පත්‍රිකා මගින් ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කරයි. ඒ අනුව, බැංකුව ක්‍රමානුකූල පදනමකින් පොලී අනුපාත විනිමය අනුපාත සහ නිෂ්පාදිත සම්බන්ධ තොරතුරු සන්නිවේදනය කරයි. මූල්‍ය ප්‍රකාශන කාර්තුමය පදනමක් මත සියලු ප්‍රචන්දනවල භාෂා තුනෙන් ම පළ කරනු ලැබේ. බැංකුවේ ගනුදෙනුකරු පැමිණිලි ප්‍රතිපත්තිය සියලු ශාඛාවල භාෂා තුනෙන් ම සන්නිවේදනය කරනු ලැබේ.</li> <li>● කාර්ය මණ්ඩලය - තමන්ට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා සේවකයින්ට කළමනාකාරිත්වයට විධිමත් ප්‍රවේශය සලසා තිබේ. සේවක වෘත්තීය සංගම් සහ කළමනාකාරිත්වය අතර නීතිපතා සංවාදයක් පැවැත් වේ.</li> </ul>
ඉ.	අභ්‍යන්තර පාලන පද්ධතිය සහ කළමනාකරණ තොරතුරු පද්ධති	<p>අනුකූලව කටයුතු කර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල සහ කළමනාකරණ තොරතුරු පද්ධතිවල (MIS) ප්‍රමාණවත්භාවය සහ අවංකභාවය සමාලෝචනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව මේ කාර්යය ඉටු කිරීමේලිඟ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සහ බාහිර විගණකවරුන්ගේ වාර්තා සමාලෝචනය කරයි. වර්ෂය තුළ දී මේ වාර්තා වලින් මතු කරනු ලබන නිරීක්ෂණ වලට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර කමිටුව පසුව සමාලෝචනයට ලක් කර ඇත.</p>
ඊ.	ප්‍රධාන කළමනාකරණ පිරිස් (KMP)	<p>අභ්‍යන්තර විගණන ප්‍රතිපත්ති සමඟ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්හි ප්‍රමුඛ කළමනාකරණ පිරිස් නිර්වචනය වන්නේ ප්‍රතිපත්තිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදුකරන ක්‍රියාකාරකම් මෙහෙයවන සහ ව්‍යාපාර කටයුතු මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණය සම්බන්ධ පාලනය ක්‍රියාත්මක කරන අය වශයෙනි. නම් කරන ලද සියලු ප්‍රමුඛ කළමනාකරණ පිරිස් පත්වීම් අධ්‍යක්ෂ මණ්ඩලය භාග්‍යෝජනා කමිටුව විසින් නිර්දේශ කරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ.</p>

ප්‍රමුඛ කළමනාකරණ පිරිස්වලට පහත දැක්වෙන පුද්ගලයන් ඇතුළත් වෙති:

අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොග බැංකුකරණ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැනල් කළමනාකරණ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අනුකූලතා), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසාය බැංකුකරණ), තොරතුරු තාක්ෂණ ප්‍රධානී සහ මූල්‍ය ප්‍රධානී

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ශ්‍රියාත්මක කිරීම
උ.	අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ පිරිස්වල නිශ්චිත අධිකාරි බලසීමා සහ මූලික වගකීම්	විශේෂයෙන් ම අධ්‍යක්ෂ මණ්ඩලයට වෙන් වූ කරුණු, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලසීමා සහ මූලික වගකීම් මහජන බැංකු පනත පැහැදිලිව නිර්වචනය කරයි. ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයන්ගේ අධිකාරි බලය සහ ප්‍රමුඛ වගකීම් ඔවුන්ගේ අදාළ රැකියා විස්තරවල දැක්වේ.
උඉ	ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් බැංකුවේ කටයුතු අධීක්ෂණය	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුවේ උපායමාර්ගික ඉලක්ක, මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය, අවදානම් කළමනාකරණය, මානව සම්පත් සහ තමන්ට පැවරී ඇති වෙනත් යම් කරුණු පිළිබඳ ප්‍රගතිය මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලැබේ. සිය අධීක්ෂණය සඳහා පැවරී ඇති ක්ෂේත්‍ර සමාලෝචනයේ ලා අනු කමිටු මණ්ඩලයට සහාය වේ.
එ.	ස්ව පාලන භාවිතයන්හි ඵලදායීත්වය තක්සේරු කිරීම	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ස්වයං අගයීම් ආකෘතියක් මගින් මණ්ඩලයේ සහ එහි අනුකමිටු වල ඵලදායීත්වය වාර්ෂිකව තක්සේරු කරති. 2016 ස්වයං අගයීම් 2017 අප්‍රේල් මස සිදු කරනු ලැබේ. තවදුරටත් ශක්තිමත් කළ යුතු අධ්‍යක්ෂවරුන්ගේ බැඳියා පිළිගැටුම් කළමනාකරණය පිළිබඳ විධිවිධාන බැංකුවේ ආයතනික පාලනය පිළිබඳ යහභාවිත සංග්‍රහයේ ඇතුළත් වේ.
ඒ.	ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අනුප්‍රාප්ති සැලැස්ම	අනුකූලව කටයුතු කරන ලදී. නම් කරන ලද අනුප්‍රාප්තිකයන් සහිත සහ ඔවුන්ගේ සුදානම සහතික කිරීම සඳහා වන සංවර්ධන සැලසුම් ඇතුළත් ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා නව අනුප්‍රාප්ති සැලැස්මක් උපාය මාර්ගික සැලසුම් ක්‍රියාමාර්ගය යටතේ මණ්ඩල පත්‍රිකා 09/2015 මගින් අනුමත කරන ලදී. අනුප්‍රාප්ති සැලැස්ම සකස් කරනු ලැබ ඇත්තේ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ 1 වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහාය.
ඔ.	ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ ක්‍රමානුකූල රැස්වීම්	අනුකූලව කටයුතු කරන ලදී. කාර්යසාධනය, උපාය මාර්ගය, ප්‍රතිපත්තිය සහ සිය විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරනු ලබන අනෙකුත් කරුණු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ සාකච්ඡා වලට ප්‍රධාන කළමනාකරණ පිරිස් නිතිපතා සහභාගි වෙති. ඊට අමතරව, මෙහෙයුම් පරිසරය හෝ නියාමනයන් මෙහෙයවීමේ දී සිදුවන වෙනස්කම් පිළිබඳව ද ඔවුහු ක්‍රමානුකූල පදනමකින් කරුණු ඉදිරිපත් කරති. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් අතර සෘජු සන්නිවේදන මාර්ග ස්ථාපනය කිරීමට මේ විධිමත් රැස්වීම් උපකාරී වේ.
ඔ.	නියාමන පරිසරය සහ නියාමකයා සමඟ ඵලදායී සම්බන්ධතාවක් පවත්වාගෙන යාම	අනුකූලව කටයුතු කරන ලදී. පත් කිරීමේ දී අධ්‍යක්ෂවරුන්ට/අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ සියලු නියාමන අවශ්‍යතා සපයනු ලැබේ. සිය වගකීම් ඵලදායී ලෙස ඉටු කිරීම පහසු වන පරිදි ඔවුන්ගේ දැනුම විධිමත් පරිදි යාවත්කාල කිරීම සහතික කිරීම සඳහා ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී නියාමන පරිසරයේ සංවර්ධනයන් පිළිබඳව ද ඔවුන් දැනුම්වත් කරනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සහ සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයන්ගේ රැස්වීම්වල දී අභ්‍යන්තර විගණන කමිටු සහ අවදානම් සහ අනුකූලතා ප්‍රධානීන් විසින් ඔවුන්ට ද නියාමන සංවර්ධනයන් පිළිබඳ කරුණු විස්තර කරනු ලැබේ.  කාර්තුය පදනමක් මත ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරනු ලබන අනුකූලතා වාර්තා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අතර මණ්ඩලය විසින් ඒවා සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කරනු ලැබේ. ඒ හැරුණු විට, කාර්මාන්තයේ නියාමකයා සමඟ සම්බන්ධතා වැඩිදියුණු කරමින් සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කරනු ලබන සංසදවලට සහභාගි වෙති.
ක.	බාහිර විගණකයින් කුලියට ගැනීම	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුව රජය සතු ව්‍යවසායක් වන නිසා, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සැලසී ඇති පරිදි විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා වේ.  1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 34 (1) වගන්තිය අනුව, සිය මෙහෙයවීම හා පාලනය යටතේ කටයුතු කළ යුතු සුදුසුකම් ලත් සම විගණකවරයෙකු හෝ විගණකවරුන් සේවයේ යොදවා ගැනීමට විගණකාධිපතිවරයාට හැකිය.
3.1 (ii)	සභාපති සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරි පත් කිරීම සහ ඔවුන්ගේ කාර්යයන් සහ වගකීම් පැහැදිලි කිරීම සහ අනුමත කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. බලතුලනයක් පවත්වාගෙන යාම සඳහා මහජන බැංකු පනත, සභාපතිගේ සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරිගේ තනතුරු වෙන් කොට දක්වයි. ඒ අනුව සභාපතිගේ සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරිගේ කාර්යයන් සහ වගකීම් පැහැදිලිව අර්ථ දැක්වනු ලැබ ඇති අතර මේ නියෝගවල 3 (5) නියෝගය අනුව අනුමත කරනු ලැබ ඇත.  සභාපති විෂයය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇති අතර ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරි පත් කරනු ලැබ ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
3.1 (iii)	විධිමත් මණ්ඩලීය රැස්වීම්	අනුකූලව කටයුතු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් මාසිකව පැවැත්වෙන අතර විශේෂ රැස්වීම් අවශ්‍යතා පදනමක් මත නියම කර ගනු ලැබේ. මණ්ඩලය 2016 වසර තුළ 14 වරක් රැස්වීම් තිබේ. මණ්ඩලය හමුවේ සාකච්ඡාවට ගැනෙන කරුණු වලදී අධ්‍යක්ෂවරු ක්‍රියාශීලීව සහභාගි වෙති. අධ්‍යක්ෂ මණ්ඩල සහ අනුකමිටු රැස්වීම්වල පැමිණීම 32 පිටුවේ දැක්වේ. වකුලේඛ යෝජනා මගින් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම අපදේරියමත් කරනු ලබන අතර විශේෂ අවස්ථාවල දී පමණක් එසේ කරනු ලැබේ. යෝජනා ඊළඟ රැස්වීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ.
3.1 (iv)	න්‍යාය පත්‍රයට යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යක්ෂවරුන් සඳහා විධිවිධාන	අනුකූලව කටයුතු කරන ලදී. රැස්වීම් පැවැත්වෙන දින නියම කරගනු ලබන අතර විධිමත් රැස්වීම් වල න්‍යාය පත්‍රයට යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි එක් එක් ලිපි වර්ෂය ආරම්භයේ දී ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙනු ලැබේ.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
3.1 (v)	රැස්වීම් පිළිබඳ දැනුම්දීම	අනුකූලව කටයුතු කරන ලදී. පැමිණීම සහ යම් හදිසි යෝජනා ඇත්නම් ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්ෂවරුන්ට කාලය ලැබෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ දැනුම්දීම, න්‍යාය පත්‍රය සහ මණ්ඩලීය පත්‍රිකා රැස්වීමට දින හතකට පෙර අධ්‍යක්ෂවරුන් අතර බෙදා හරිනු ලැබේ.
3.1 (vi)	අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම පිළිබඳ විස්තර 32 පිටුවේ දැක් වේ. කිසිදු අධ්‍යක්ෂවරයෙකු අනුක්‍රමික රැස්වීම් තුනකට සහභාගි නොවූ අවස්ථා නැත.
3.1 (vii)	සමාගම් ලේකම් පත් කිරීම සහ ඔහුගේ වගකීම් නියම කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. 1988 අංක 30 දරන බැංකු පනතේ 43 වැනි වගන්තියේ විධිවිධානවලට සහ එහි සංශෝධන වලට අනුකූලව, නීතිඥයකු වන රොහාන් පතිරත් මහතා මණ්ඩල ලේකම් වශයෙන් පත් කරන ලදී. (මණ්ඩලීය පත්‍රිකා අංක 406/2010 රැස්වීම් අංක 13/2010) මණ්ඩලයේ ලේකම් කාර්ය සේවා සහ ව්‍යවස්ථාවන්හි හා අනෙකුත් නියාමනයන්හි විශේෂිතව දැක්වෙන කාර්යයන් ඉටු කිරීමේ දී වගකීම ඔහු වෙත පැවරේ.
3.1 (viii)	සමාගම් ලේකම්ගේ උපදෙස් හා සේවාවන්ට අධ්‍යක්ෂවරුන් සතු ප්‍රවේශය	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාපටිපාටි අනුගමනය කරනු ලබන බවටත් අදාළ රීති සහ රෙගුලාසි වලට අනුකූල වන බවටත් සහතික වනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවා ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පූර්ණ ප්‍රවේශය තිබේ.
3.1 (ix)	මණ්ඩලීය කාර්යසටහන් පවත්වාගෙන යාම	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය කාර්ය සටහන් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් පවත්වා ගෙන යනු ලබන අතර පසුගිය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා වලට සහ කාර්ය සටහන් වලට අධ්‍යක්ෂවරුන්ට ප්‍රවේශය තිබේ.
3.1 (x)	කාර්යසටහන් ප්‍රමාණවත් පරිදි විස්තරාත්මක විය යුතු වීමේ සහ නියාමකයන්ට හා අධ්‍යක්ෂ බලධාරීන්ට යොමුවක් වශයෙන් නිකුත්වීමේ අවශ්‍යතාව	අනුකූලව කටයුතු කරන ලදී. රැස්වීම්වල කාර්යසටහන් වලට ඇතුළත් වන්නේ: (අ) කරුණු සලකා බැලීම් වලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිත කරනු ලබන දත්ත හා තොරතුරු වල සාරාංශයක්; (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන ලද කරුණු; (ඇ) තොරතුරු සෙවීමේ සාකච්ඡා හා විවාදගත හෝ එකඟ නොවූ කරුණු; (ඈ) අධ්‍යක්ෂ මණ්ඩලයේ උපාය මාර්ග සහ අදාළ නීති වලට හා රෙගුලාසි වලට අනුකූලතාව සම්බන්ධයෙන් අදාළ විධායකවරුන්ගේ සාක්ෂි හා සනාථ කිරීම්; (ඉ) බැංකුව නිරාවරණය වී ඇති අවදානම් සම්බන්ධ කරුණු සහ සංකලන අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තා ඇතුළු අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක්; (ඊ) තීරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතයන්; සහ (උ) සියලු ම උපකමිටුවල වාර්තා යන මේවා ය.
3.1 (xi)	ස්වාධීන වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන් සතු හැකියාව	අනුකූලව කටයුතු කරන ලදී. සිය වගකීම් ඉටු කිරීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ක්‍රියාපටිපාටීන් අනුව, අවශ්‍ය අවස්ථා වලදී වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට විධිවිධාන සලසා දේ. මේ කාර්යය සම්බන්ධීකරණය කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා ය.
3.1 (xii)	බැඳියා ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. බඳවා ගැනීමේ දී අධ්‍යක්ෂවරුන්ගේ ලිඛිත ප්‍රකාශන වාර්ෂිකව ලබා ගනු ලැබේ. බැඳියා ගැටුමක් තිබෙන අවස්ථාවල දී අධ්‍යක්ෂවරු ජන්දය දීමෙන්, අනුමැතිය දීමෙන් හෝ සකච්ඡාවලට සහභාගි වීමෙන් වැළකෙති. ඊට අමතරව, එවැනි අවස්ථා වලදී ගණපුරුණය ගණන් ගැනීමේ දී එවැනි අධ්‍යක්ෂවරුන් පැමිණ සිටීම නොසලකා හරිනු ලැබේ. අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධාන පත්වීම්, 16 සිට 17 දක්වා පිටුවල දැක්වෙන ඔවුන් පිළිබඳ විස්තරවල ඇතුළත් වේ.
3.1 (xiii)	අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සඳහා වෙන් වන කරුණු විධිමත් ලෙස සකස් කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. සිය අවධානය සඳහා වෙන් වූ කරුණු සහ බැංකුවේ මෙහෙයවීම හා පාලනය මණ්ඩලයේ පාලනය සහ අධිකාරීබලය සටහන් ස්ථාවරව පැවතීම සහතික කරන අධිකාරී බලය පැවරීමක් පිළිබඳ විධිමත් උපලේඛනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු ය.
3.1 (xiv)	නුමුත්වත්බව පිළිබඳ ගැටලු ඇත්නම් මහබැංකුවට දැනුම් දීම	බැංකුවේ නුමුත්වත්බව සැකයට භාජන වූ අවස්ථා නැත. බැංකුව නුමුත්වත් බවට හෝ සිය තැන්පත්කරුවන්ට සහ වෙනත් ණයනිමියන්ට ගෙවීම් අත්හිටුවීමට හෝ ආසන්නව සිටින්නේ නම් බැංකුකරණ අධිකරණ අධ්‍යක්ෂවරයාට දැනුම්දීමේ අනුමත ක්‍රියාපටිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු ය.
3.1 (xv)	ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය	අනුකූලව කටයුතු කරන ලදී. නියාමන අවශ්‍යතාවන්ට සහ බැංකුවේ නිර්වචනය වූ අවදානම් හැමුරුවට අනුකූලතාව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රාග්ධන ප්‍රමාණවත් භාවය සහ අනෙකුත් විවිධ ණ ක්‍රියාමාර්ග අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට සහ අනෙකුත් විවිධ ණ සාධක සටහන් වන අවශ්‍යතාවන්ට බැංකුව වසර මුළුල්ලේ ම අනුකූලව කටයුතු කරයි.
3.1 (xvi)	වාර්ෂික වාර්තාව තුළ සංයුක්ත පාලන වාර්තාව පළ කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. මේ වාර්තාව, 28 සිට 53 දක්වා පිටුවල දැක්වෙන බැංකුවේ සංයුක්ත පාලන වාර්තාවේ කොටසක් වේ.
3.1 (xvii)	අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං තක්සේරුව	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරු 2016 අප්‍රේල් මාසයේදී වාර්ෂිකව ස්වයං තක්සේරුවක් සම්පූර්ණ කරති. මේ වාර්තා මණ්ඩල ලේකම් විසින් පවත්වාගෙන යනු ලැබේ.



වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
<b>3.2 අධ්‍යක්ෂ මණ්ඩල වල සංයුතිය</b>		
3.2 (i)	අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරුන් දස දෙනෙකුගේ උපරිමයක් සඳහා විධිවිධාන සලසන මහජන බැංකු පනතට අනුකූලව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය දස දෙනෙකුගෙන් සමන්විතවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන නියෝග අවශ්‍යතාව අනුව අධ්‍යක්ෂවරුන් 7-13 අතර සංඛ්‍යාවක් සිටිය යුතුය.
3.2 (ii)	අධ්‍යක්ෂවරයකුගේ සේවා කාලය	අනුකූලව කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකු අවශ්‍යතාව ප්‍රකාරව කිසිදු අධ්‍යක්ෂවරයෙකු වසර හවසක සේවා කාලයක් ඉක්මවා නැත. අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරනු ලබන්නේ 1961 අංක 29 දරන මහජන බැංකු පනත ප්‍රකාරවය. විෂය භාර අමාත්‍යවරයා විසින් 2010 දී පත් කරන ලද ජෙනරාල් ඩී. අමරතුංග මහතා හැරුණු විට සියලුම අධ්‍යක්ෂවරුන් පත් කරන ලද්දේ විෂය භාර අමාත්‍යවරයා විසින් 2015 වසර තුළ දී ය.
3.2 (iii)	මණ්ඩලය තුලනය	අනුකූලව කටයුතු කරන ලදී. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් නොමැත.
3.2 (iv)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන්	සියලු අධ්‍යක්ෂවරුන් ස්වාධීන නොවන, විධායක නොවන අය. ඔවුන් පත් කරනු ලබන්නේ 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 8 වැනි වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා විසිනි.  අධ්‍යක්ෂවරු බැංකුවේ සාප්පු/වතු කොටස අයිතියක් නොදරති. කෙසේ වුව ද, විෂය භාර අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ පත්වීම් සිදු කරනු ලබන හෙයින් ඔවුන් ප්‍රධාන කොටස්හිමියාගේ නියෝජිතයන් වශයෙන් සලකනු ලබන අතර ඔවුන් ස්වාධීන නොවන අය වශයෙන් නම් කරනු ලැබේ.  දැනට අධ්‍යක්ෂවරු නව දෙනෙක් සිටිති. අධ්‍යක්ෂවරු සිව් දෙනෙක් ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරු සේ සැලකෙති. සියලු ම අධ්‍යක්ෂවරුන් අමාත්‍යවරයා විසින් මහජන බැංකු පනත ප්‍රකාරව පත් කරනු ලබන නිසා ඔවුන් ස්වාධීන නොවන සේ සැලකෙන හෙයින් මේ විධිවිධානය අදාළ නොවේ.
3.2 (v)	චිකල්ප ස්වාධීන අධ්‍යක්ෂවරුන්	චිකල්ප අධ්‍යක්ෂවරුන් පත් කිරීමට මහජන බැංකු පනතේ විධිවිධාන නොමැති බැවින් මේ විධිවිධානය අදාළ නොවේ.
3.2 (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් සඳහා නිර්ණායක	සියලු අධ්‍යක්ෂවරුන් විධායක නොවන අතර 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 8 වැනි වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබේ.
3.2 (vii)	ගණපුරුණයෙන් අඩකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විය යුතු බව	අනුකූලව කටයුතු කරන ලදී. සියලුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන්නන්ය. බැංකුවේ යනවර්ග පද්ධතිය අනුව නියමිත ගණපුරුණය පහකි.
3.2 (viii)	වාර්ෂික වාර්තාවේ අධ්‍යක්ෂවරුන්ගේ සන්නිවේදන සහ අනාවරණ කාණ්ඩවල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් හඳුනා ගැනීම	මහජන බැංකු පනතට අනුකූලව අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබීම නිසා සියලු ම අධ්‍යක්ෂවරුන් විධායක නොවන සේ සැලකෙන හෙයින් මේ විධිවිධානය අදාළ නොවේ. දැනට අධ්‍යක්ෂවරු නව දෙනෙක් සිටිති. අධ්‍යක්ෂවරුන් සිව්දෙනෙකු ස්වාධීන විධායක නොවන අය වශයෙන් සැලකේ.  කෙසේ වුවද, සහායකයන් සහ විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය සංයුක්ත පාලන සැලැස්මේ 32 වැනි පිටුවේ දැක්වේ.
3.2 (ix)	අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම පිළිබඳ විධිමත් හා විනිවිදභාවයෙන් යුත් ක්‍රියාපටිපාටිය	අනුකූලව කටයුතු කරන ලදී. මණ්ඩලයට පත් කිරීම් සිදුකරනු ලබන්නේ 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 8 වැනි වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා විසිනි.  2015 දී සහ 2016 දී විෂය භාර අමාත්‍යවරයා වූයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාය.
3.2 (x)	අනියම් පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යක්ෂවරුන් හැවිත තෝරා පත් කිරීම	අදාළ නොවේ විෂය භාර අමාත්‍යවරයා ඔවුන් පත් කරන නිසා මෙය අදාළ නොවේ.
3.2 (xi)	අධ්‍යක්ෂවරයකු ඉවත් කිරීමට හෝ ඉල්ලා අස්වීමට හේතු දැනුම්දීම	අදාළ නොවේ විෂය භාර අමාත්‍යවරයාට ලිඛිතව ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ඉල්ලා අස්වීමට මහජන බැංකු පනතේ 8 වැනි වගන්තිය අධ්‍යක්ෂවරයෙකුට විධිවිධාන සලසයි. ගැසට් නිවේදනයක් පළ කිරීමෙන් අධ්‍යක්ෂවරයෙකු ඉවත් කිරීමට ද අමාත්‍යවරයාට හැකිය. අධ්‍යක්ෂවරුන් ඉල්ලා අස්වීම/ඉවත් කිරීම නිසාම නිලධාරීන්ට වහාම දැනුම්දෙනු ලැබේ.
3.2 (xii)	බැංකුවක අධ්‍යක්ෂවරුන් හෝ සේවකයින් වෙතත් බැංකුවක අධ්‍යක්ෂවරුන් වීමේ තහනම	අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ දී අමාත්‍යවරයා මේ අවශ්‍යතාව සැලකිල්ලට ගනී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත්වීම් ලබන අවස්ථාවේ දී බැංකුව අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශන ලබා ගනී.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
<b>3.3</b>	<b>අධ්‍යක්ෂවරුන්ගේ හැකියාව සහ යෝග්‍යතාව තක්සේරු කිරීමේ නිර්ණායක</b>	
3.3 (i)	අධ්‍යක්ෂවරුන්ගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතුය	අනුකූලව කටයුතු කරන ලදී. සියලුම අධ්‍යක්ෂවරුන් වයස අවුරුදු 70ට අඩු අය ය.
3.3 (ii)	අධ්‍යක්ෂවරුන්, සමාගම් 20 කට වැඩි සංඛ්‍යාවක සහ විශේෂිත ව්‍යාපාර ආයතන වශයෙන් වර්ගීකරණය වන සමාගම් 20 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරුන් නොවිය යුතුය	අනුකූලව කටයුතු කරන ලදී. කිසිදු අධ්‍යක්ෂවරුන්ගේ බැංකුවේ පරිපාලිත සමාගම් අතුරු සමාගම් 20 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරුන් දරන්නේ නැත.
<b>3.4</b>	<b>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කළමනාකරණ කාර්යයන්</b>	
3.4 (i)	බලය පැවරීමේ ක්‍රියාමාර්ග අවබෝධ කරගැනීම සහ අධ්‍යයනය	
3.4 (ii)	බලය පැවරීම සිය කටයුතු ඉටු කිරීමට මණ්ඩලයට අවශ්‍ය නොවන ප්‍රමාණයට විය යුතුය	අනුකූලව කටයුතු කරන ලදී. සිය කාර්යයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට මණ්ඩලයට හැකියාව ලැබෙන අතර ම බලය පැවරීම බැංකුවේ මෙහෙයුම් කටයුතු වලට ද අදාළ වන පරිදි බැංකුවේ ව්‍යාපාර අවශ්‍යතා එමගින් තුලනය වීම සහතික වන සේ බලය පැවරීමේ ක්‍රියාමාර්ග මණ්ඩලය විසින් වාර්ෂිකව සමාලෝචනය කර අනුමත කරනු ලැබේ.
3.4 (iii)	බැංකුවේ මෙහෙයුම් වලට අදාළවීම සහතික කිරීම සඳහා බලය පැවරීමේ ක්‍රියාමාර්ග කලින් කලට සමාලෝචනය කිරීම	
<b>3.5</b>	<b>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ</b>	
3.5 (i)	කාර්යභාරයන් වෙන් කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට පැවරීමෙන් ඇති වන සීමාරහිත බලතල වැළැක්වෙන පරිදි සභාපතිගේ සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන්ගේ කාර්යභාරයන් අතර පැහැදිලි වගකීම් බෙදීමක් සඳහා මහජන බැංකු පනත විධිවිධාන සලසයි.
3.5 (ii)	විධායක නොවන සභාපති සහ ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ පත් කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන නමුත් ඔහු බැංකුවේ වෙනත් අධ්‍යක්ෂවරුන් සමඟ පරිපාලිත සභාපතිවරයකු වශයෙන් කටයුතු කරන නිසා ස්වාධීන යැයි නොසැලකේ.
3.5 (iii)	සභාපතිගේ සහ ප්‍ර.වි.නි./ සාමාන්‍යාධිකාරීන්ගේ අනන්‍යතාව සහ මණ්ඩල සාමාජිකයන් සමඟ ඇති කවර හෝ සම්බන්ධතා අනාවරණය කිරීම	සභාපතිගේ සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන්ගේ අනන්‍යතාව වාර්ෂික වාර්තාවේ 16 සහ 18 පිටුවල පිළිවෙලින් අනාවරණය කර ඇත. මණ්ඩලයට බැඳියා ප්‍රකාශන වාර්ෂිකව ලැබෙන අතර මණ්ඩල සාමාජිකයන් සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන් අතර පවතින කවර හෝ සම්බන්ධතා හඳුනාගැනීම සඳහා ඒවා කෙරෙහි විශ්වාසය තබයි.
3.5 (iv)	සභාපති, මණ්ඩලයට නායකත්වය දිය යුතුය	අනුකූලව කටයුතු කරන ලදී. සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙන අතර, සිය වගකීම් ඉටු කිරීමේදී මණ්ඩලය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවටත්, සියලුම මූලික ගැටලු කාලෝචිත ආකාරයකින් සලකා බැලීමට ලක් වන බවටත් සහතික වේ.
3.5 (v)	න්‍යාය පත්‍රය පිළිබඳ වගකීම සභාපති සතු වන නමුත් සමාගම් ලේකම් වෙත එය පැවරිය හැකිය	අනුකූලව කටයුතු කරන ලදී. මණ්ඩල ලේකම් විසින් සභාපතිගේ අදහස් විමසා මණ්ඩල රැස්වීම්වල න්‍යායපත්‍රය සකස් කරනු ලැබේ.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
3.5 (vi)	අධ්‍යක්ෂවරුන්ට විධිමත් පරිදි පැහැදිලි කිරීම් සිදු කරන බවටත් ප්‍රමාණවත් තොරතුරු සපයනු ලබන බවටත් සහතික වීම	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>මණ්ඩලය හමුවේ පැන නගින කරුණු සම්බන්ධයෙන් මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි කරුණු හා තොරතුරු ලබා දෙන බවට සභාපති සහතික වේ. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාපටිපාටි සකස් කරනු ලැබ ඇත.</p> <ul style="list-style-type: none"> <li>● මණ්ඩලයේ රැස්වීම්වලට දින හතකට පෙර මණ්ඩල පත්‍රිකා බෙදා හරිනු ලැබේ.</li> <li>● කරුණු පැහැදිලි කිරීම් හා තීරණ කිරීම් සඳහා කළමනාකාරීත්ව කණ්ඩායමේ අදාළ සාමාජිකයෝ සූදානම්ව සිටිති.</li> <li>● බැංකුවේ කාර්යසාධනය හා ස්ථාවරත්වය තක්සේරු කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකි වන පරිදි එකඟ වූ ආකෘතියක් අනුව විධිමත් පදනමක් මත කළමනාකාරීත්ව තොරතුරු සපයනු ලැබේ. එසේම,</li> <li>● බැංකුවේ විදග්‍රම් අවශ්‍යතා පදනමක් මත ස්වාධීන වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට හැකිය.</li> </ul>
3.5 (vii)	බැංකුවේ සහපත සඳහා සියලු ම අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියානිලි සහභාගිත්වය හා ක්‍රියා කිරීමේදී මූලිකත්වය ගැනීම දිරිගැන්වීම	අවබෝධය ඇති කරවමින් සහ අනුකූලතාව ප්‍රවර්ධනය කරමින් ස්වයං තක්සේරු ක්‍රියාවලියේදී මේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. ක්‍රියාවලියේදී එළඹෙන නිගමන අනුමත කිරීම සඳහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.
3.5 (viii)	විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය දිරිගැන්වීම සහ විධායක නොවන හා විධායක අධ්‍යක්ෂවරුන් අතර සම්බන්ධතාව	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සියලු විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ.
3.5 (ix)	ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ විධායක වගකීම් සාප්‍ර අධීක්ෂණයෙන් වැළකීම	සභාපති ප්‍රධාන කළමනාකරණ පිරිස් හෝ වෙනත් සම් විධායක වගකීම් අධීක්ෂණයට සම්බන්ධ නොවේ.
3.5 (x)	කොටස්ගිණියන් සමඟ ඵලදායී සන්නිවේදනය සහතික කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. ප්‍රධාන කොටස් ගිණියා වන ශ්‍රී ලංකා රජය සමඟ ඵලදායී සන්නිවේදනයක් පවත්වාගෙන යනු ලැබේ. වාර්තා, කාලෝචිත ආකාරයකින් අමාත්‍යාංශයේ ගොනු කරනු ලබන අතර පාර්ලිමේන්තු කමිටු විසින් සෝදිසි කිරීමට ද යටත් වේ.
3.5 (xi)	පු.වි.නි./සාමාන්‍යාධිකාරී ඵදිනෙදා මෙහෙයුම් භාර මුදුන් මට්ටමේ විධායකයන් වශයෙන් කටයුතු කරයි.	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුවේ ඵදිනෙදා මෙහෙයුම් කාර්යයන් පු.වි.නි./සාමාන්‍යාධිකාරී වෙත පැවරේ.
<b>මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු</b>		
3.6 (i)	අධ්‍යක්ෂ මණ්ඩල කමිටු ස්ථාපනය කිරීම, ඒවායේ වගකීම් සහ වාර්තාකරණය	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>බැංකුවේ ව්‍යාපාර අවශ්‍යතා සපුරාලීම සඳහා ලිඛිත යොමු නිර්දේශ සහිත අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු හතක් පිහිටුවනු ලැබ ඇති අතර ඒවායින් හතරක් අභිවාර්යය. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සියලු ම අනුකමිටුවල ලේකම් වශයෙන් කටයුතු කරන අතර කමිටුවේ සභාපතිගේ අධීක්ෂණය යටතේ කාර්ය සටහන් හා වාර්තා පවත්වා ගෙන යයි. මේ කමිටුවල වගකීම් සහ කාර්යභාරයන් සම්බන්ධයෙන් ඒවායේ වාර්තා වාර්ෂික වාර්තාවේ ඇතුළත් වේ.</p> <ul style="list-style-type: none"> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව 48 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය නාමයෝජනා කමිටුව 50 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව 49 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව 48 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය විධායක ණය කමිටුව 49 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය ආයෝජන බැංකුකරණ කමිටුව 50 වැනි පිටුව</li> <li>● අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු තාක්ෂණ කමිටුව 50 වැනි පිටුව</li> </ul>
3.6 (ii)	<b>විගණන කමිටුව</b>	
අ.	සභාපති ගණකාධිකරණය සහ/හෝ විගණනය පිළිබඳ සුදුසුකම් හා පළපුරුද්ද ලත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වීම	කමිටුවේ සභාපති ජෙනරාල් ජී. අමරතුංග මහතා, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නිටපු සහ සාමාජිකයෙකු වන ඔහුට මූල්‍ය හා කළමනාකරණ ක්ෂේත්‍රවල අවුරුදු 25කට වැඩි අත්දැකීම් සහ ඵලදායී ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය නිපුණතා හා පළපුරුද්ද ඇත.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
ආ.	කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් පමණක් සමන්විත වීම	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන අතර එක් සාමාජිකයෙක් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.
ඇ.	විගණන කමිටුවේ කාර්යයන්	අනුකූලව කටයුතු කරන ලදී. විගණන කමිටුව පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරයි. (i) විගණකවරුන්ට වරින් වර නිකුත් කරනු ලබන ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම (ii) අදාළ විගණන ප්‍රමිතීන් යොදා ගැනීම  ප්‍රධාන අභ්‍යන්තර විගණක හා මුදල් ප්‍රධානි විමසා මණ්ඩලය අදාළ විගණන ප්‍රමිතීන් පිළිබඳ අවධානයට තක්සේරු කරයි.  1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 34 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පත් කරනු ලබන විගණකාධිපතිවරයා බැංකුවේ ඛණ්ඩ විගණකවරයාය. ඛණ්ඩ විගණක වශයෙන් වෙනත් ඕනෑම සුදුසුකම් ලත් විගණකවරයකු පත් කිරීමට ඔහුට හැකිය. එබැවින්, ඛණ්ඩ විගණකවරයකු යොදවා ගැනීමේදී කමිටුව ඉටු කළ යුතු කාර්යභාරයක් නැත.
ඈ.	ඛණ්ඩ විගණකගේ ස්වාධීනත්වය හා විෂය මුලිකත්වය සහ විගණන ක්‍රියාවලීන්හි ඵලදායීත්වය සමාලෝචනය හා අධීක්ෂණය	අදාළ නොවේ. බැංකුවේ විගණක වන්නේ විගණකාධිපතිවරයා නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුගේ ස්වාධීනත්වය සහ ඵලදායීත්වය තහවුරු වී තිබේ.
ඉ.	ඛණ්ඩ විගණකවරයකු විසින් විධායක නොවන සේවා සැපයීම	ඛණ්ඩ විගණක සම්බන්ධයෙන් විගණන කමිටුවේ ප්‍රමුඛ කාර්යයන් වශයෙන් යොමු නිර්දේශයේ මෙය සඳහන්වේ. විගණකාධිපතිවරයා බැංකුවේ විගණකවරයා වන නිසා මෙය පැන නොගනී.
ඊ.	විගණන විෂයපථය නියම කිරීම	විගණනයේ විෂයපථය හා ප්‍රමාණය විගණකාධිපතිවරයා විසින් නිශ්චය කරනු ලැබ ඇත.
උ.	බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වල සහ එහි වාර්ෂික වාර්තාවේ සහ ගිණුම්වලට අනාවරණය කිරීම සඳහා සකස් කරනු ලබන කාර්තුමය වාර්තා වලට ඒවායේ ඇතුළත් වන වැදගත් මූල්‍ය වාර්තාකරුන්ගේ නිවැරදිවලට අවංකභාවය අධීක්ෂණය කිරීම සඳහා කමිටුව බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කරයි. මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර බැංකුවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ කාර්තුමය වාර්තා සමාලෝචනය කිරීමේ දී කමිටුව පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරයි. (i) ප්‍රධාන විනිශ්චය ක්ෂේත්‍ර (ii) ගණකාධිකරණ ප්‍රතිපත්තිවල සහ භාවිතයන්හි කවර හෝ වෙනස්කම් (iii) විගණනයෙන් පැන නගින මූලික ගැලපුම් (iv) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනය සහ (v) අදාළ ගණකාධිකරණ ප්‍රමිතීන්ට හා අනෙකුත් නෛතික අවධානයන්ට අනුකූලතාව  විගණන කමිටුව ඉහත සඳහන් කරුණු පිළිබඳ සිය නිර්දේශ මණ්ඩලයට ඉදිරිපත් කරයි.
ඌ.	අතුරු සහ අවසන් විගණන පිළිබඳව ඛණ්ඩ විගණක සමග සාකච්ඡා කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. 2016 දී විගණකාධිපතිවරයාට සහාය වූ, කමිටු රැස්වීම්වලට සහභාගි වූ විගණකාධිපතිවරයාගේ නියෝජිතයා සමග මණ්ඩලීය විගණන කමිටුව අතුරු හා අවසන් විගණනයෙන් පැන නගින කරුණු ගැටලු සහ අවිනිශ්චිත කරුණු සාකච්ඡාවට භාජනය කරයි.
එ.	කළමනාකරණ ලිපිය සහ බැංකුවේ ප්‍රතිචාරය සමාලෝචනය කිරීම	අනුකූල නොවීණ. ඛණ්ඩ විගණක විසින් නිකුත් කරන ලද කළමනාකරණ ලිපිය සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය මණ්ඩලීය විගණන කමිටුව විසින් සමාලෝචනය කර නැත.
ඒ.	අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්යසාධන අගයීම් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ උසස්වීම්/සේවා දීර්ඝ කිරීම් අවස්ථාවලදීය.  අභ්‍යන්තර විගණන කාර්යය විසින් භාවිතා කරන ලද බැහැරින් ලබා ගන්නා ලද සේවාවන් කමිටුව විසින් අනුමත කරන ලදී.
ඈ.	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ යොමු නිර්දේශ අනුව අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීන වන අතර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට සෘජුවම වාර්තා කරයි.	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ යොමු නිර්දේශ අනුව අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීන වන අතර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට සෘජුවම වාර්තා කරයි.
ඔ.	අභ්‍යන්තර විමර්ශන	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව, අභ්‍යන්තර විමර්ශනවල මූලික නිරීක්ෂණ සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කර ඇත.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
මී	විගණන කමිටු රැස්වීම්වලට සහභාගි වූ අය	ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ විගණකාධිපතිවරයාට සහාය පිණිස පත් කරනු ලබන බාහිර විගණකයන් නියෝජිතයන් සිටි නම් සහ විගණකාධිපතිවරයාගේ නියෝජිතයා සාමාන්‍යයෙන් රැස්වීම්වලට සහභාගි වෙති. කමිටුවේ ආරාධනය පරිදි අනෙකුත් මණ්ඩලීය සාමාජිකයින් සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ද රැස්වීම්වලට සහභාගි විය හැකිය.
ක	ප්‍රකාශිත අධිකාරී බලය, සම්පත් සහ තොරතුරු සඳහා ප්‍රවේශය	අනුකූලව කටයුතු කරන ලදී. අභ්‍යන්තර විගණන කමිටුවේ යොමු නිර්දේශ 48 වැනි පිටුවේ විගණන කමිටු වාර්තාවේ දැක්වේ. ඊට අදාළත් වන්නේ: (i) සිය යොමු නිර්දේශ සීමාව තුළ ඕනෑම කරුණක් විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත අධිකාරී බලය (ii) එසේ කිරීමට ඊට අවශ්‍ය සම්පත් (iii) තොරතුරුවලට පූර්ණ ප්‍රවේශය සහ (iv) බාහිර වෘත්තීය උපදෙස් ලබා ගැනීමේ සහ අවශ්‍ය නම්, අදාළ පළපුරුද්ද ඇති බාහිර පුද්ගලයන්ට පැමිණීමට ආරාධනා කිරීමේ බලය ය.
බ	නීතිපතා පැවැත්වෙන රැස්වීම්	අනුකූලව කටයුතු කරන ලදී. අභ්‍යන්තර විගණන කමිටුව කාර්යක්ෂම පදනමක් මත නීතිපතා රැස්වේ. වසර තුළ දී රැස්වීම් පහක් පවත්වන ලදී. සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව විගණන කමිටුවට විධිමත් ලෙස දැනුම් දෙනු ලබන අතර, එහි කාර්යයන් සහ වගකීම් ඉටු කිරීමේදී එළඹෙන නිගමන, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් පවත්වාගෙන යනු ලබන රැස්වීම්වල කාර්ය සටහන්වල වාර්තා කරනු ලැබේ.
ග	වාර්ෂික වාර්තාවේ අනාවරණය කිරීම	අනුකූලව කටයුතු කරන ලදී. 48 වැනි පිටුවේ දැක්වෙන විගණන කමිටු වාර්තාවට පහත දැක්වෙන කරුණු අදාළත් වේ. (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර සහ (ii) වසර තුළදී පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව  එවැනි රැස්වීම්වලට එක් එක් අධ්‍යක්ෂවරයාගේ පැමිණීම පිළිබඳ විස්තර 32 වැනි පිටුවේ දැක්වේ.
ස	රැස්වීම් කාර්යසටහන් පවත්වාගෙන යාම	අනුකූලව කටයුතු කරන ලදී. අනුකමිටු වලද ලේකම් වන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, කමිටු රැස්වීම්වල වාර්තා සහ විස්තරාත්මක කාර්යසටහන් පවත්වාගෙන යයි.
ඩ	කල්තබා අන්තරාය හැඟවීමේ ප්‍රතිපත්තිය සහ බාහිර විගණක සමඟ සබඳතා	අනුකූලව කටයුතු කරන ලදී. මහජන බැංකුවේ අන්තරාය හැඟවීමේ ප්‍රතිපත්තිය අංක 138/2013 දරන මණ්ඩලීය පත්‍රිකාවෙන් අනුමත කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයේ සිදුවිය හැකි සම්මතයට පටහැනි කරුණු හෝ වෙනත් කරුණු පිළිබඳව විශ්වාසයෙන් යුතුව සිය කනස්සල්ල පළ කිරීමට බැංකුවේ සේවකයෙකුට හැකිය. එවැනි කරුණු පිළිබඳව සාධාරණ හා ස්වාධීන විමර්ශනය සහ යෝග්‍ය පසු විපරම් කටයුතු සඳහා විධිමත් පරිදි විධිවිධාන සලසා ඇත. වැදගත් නිරීක්ෂණ පසු විපරම් කටයුතු සඳහා මණ්ඩලීය අභ්‍යන්තර විගණන කමිටුවට වාර්තා කරනු ලැබේ. විගණකාධිපති සමඟ බැංකුවේ සම්බන්ධතා අධීක්ෂණය කිරීමේ ප්‍රමුඛ නියෝජිත ආයතනය වශයෙන් ද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව කටයුතු කරයි.
<b>මානව සම්පත් සහ පාර්ශ්වික කමිටුව</b>		
3.6 (iii) (අ)	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ බැංකුවේ ප්‍රධාන කළමනාකරණ පිරිස් සම්බන්ධයෙන් වන පාර්ශ්වික ප්‍රතිපත්තිය	අනුකූලව කටයුතු කරන ලදී. මණ්ඩලය පාර්ශ්වික නිර්ණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසින් නියම කරනු ලැබ ඇති මාර්ගෝපදේශවලට අනුකූලවය. ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන් පාර්ශ්විකය නිගමනය කරනු ලබන්නේ සාමූහික ගිවිසුම පදනම මත අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාර්ශ්වික කමිටුව/මණ්ඩලය විසිනි. නමාට අදාළ කරුණු සාකච්ඡාවට භාජන වන අවස්ථාවල දී හැර ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී කමිටුවේ සියලුම රැස්වීම්වලට සහභාගිවේ. 48 වැනි පිටුවේ දැක්වෙන මණ්ඩලීය මානව සම්පත් සහ පාර්ශ්වික කමිටු වාර්තාව ද බලන්න.
(ආ)	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා නියමිත අරමුණු සහ ඉලක්ක	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරුන් සියලු දෙනාම විධායක නොවන නිසා ඔවුන්ට අදාළ නැත. ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අරමුණු සහ ඉලක්ක නියම කරනු ලබන්නේ උපාය මාර්ගික සැලැස්ම පදනම කරගෙන මූලික කාර්යසාධන දර්ශකවලට සම්බන්ධ කර ගනිමිනි.
(ඇ)	ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස්වල කාර්යසාධන අගයීම්	අනුකූලව කටයුතු කරන ලදී. 2016-2020 උපාය මාර්ගික සැලැස්ම යටතේ, කාර්යසාධනය පදනම් කර ගත් ප්‍රසාද යෝජනා ක්‍රමයක් සකස් කිරීමේ කටයුතුවල බැංකුව නියැලී සිටී.
(ඈ)	ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන්ට අදාළ කරුණු සාකච්ඡා වන අවස්ථාවලදී හැර ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී කමිටුවේ සියලුම රැස්වීම් වලට සහභාගි විය යුතුය.	අනුකූලව කටයුතු කරන ලදී. ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීන්ට අදාළ කරුණු සාකච්ඡාවට ගැනෙන අවස්ථාවල දී හැර ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී කමිටු රැස්වීම් සියල්ලටම සහභාගි විය යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාර්ශ්වික කමිටු යොමු නිර්දේශ විධිවිධාන සලසයි.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
<b>නාම යෝජනා කමිටුව</b>		
3.6 (iv) (අ) ආධ්‍යක්ෂවරුන්/ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් පත් කිරීම		<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>මහජන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව විෂයය භාර අමාත්‍යවරයා විසින් ආධ්‍යක්ෂවරුන් පත් කරනු ලැබේ.</p> <p>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී පත් කරනු ලබන්නේ ආධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.</p> <p>ප්‍රධාන කළමනාකරණ පිරිස් පත් කිරීම සඳහා මණ්ඩලයේ අනුමත ක්‍රියාපටිපාටියක්/යෝජනා ක්‍රමයක් ඇත. මණ්ඩලය නාමයෝජනා කමිටුවේ මූලික කාර්යයන් වන්නේ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පිරිස් තේරීම/පත් කිරීම සඳහා පටිපාටියක් ක්‍රියාත්මක කිරීම, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවලට පත් කිරීම හෝ උසස් කිරීම සඳහා සලකා බැලිය යුතු සුදුසුකම් පළපුරුද්ද සහ ප්‍රධාන අවශ්‍යතා වැනි නිර්ණායක සකස් කිරීම, බැංකුවේ ප්‍රගතිය සඳහා අවශ්‍ය අමතර/නව විශේෂඥයන් අවශ්‍යතා සලකා බැලීම සහ කලින් කලට නිර්දේශ කිරීම යන ඒවාය.</p>
(ආ) ආධ්‍යක්ෂවරුන් නැවත තෝරා පත් කිරීම		<p>විෂයභාර අමාත්‍යවරයා ඔවුන් පත් කරන නිසා පැන නොගනී.</p>
(ඇ) ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට පත් කිරීම සඳහා යෝග්‍යතා නිර්ණායක		<p>ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී පත් කරනු ලබන්නේ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බැංකුවේ පිළිගත් පටිපාටිය පදනම් කරගෙනය. අනෙකුත් ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට තෝරා ගනු ලැබීම හෝ උසස් කරනු ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරුණු මණ්ඩලය අනුමත කළ උසස්වීම් යෝජනා ක්‍රමවල සඳහන් වේ.</p>
(ඈ) යෝග්‍ය හා සුදුසු පිරිස්		<p>3 (3) නියෝගයේ දැක්වෙන නිර්ණායකවලට විශේෂිතව දැක්වෙන පරිදි ආධ්‍යක්ෂවරුන් එම මූර්ධා දැරීමට යෝග්‍ය හා සුදුසු පුද්ගලයින් බව සහතික කර ගැනීම සඳහා ඔවුන්ගෙන් වාර්ෂික ප්‍රකාශන ලබා ගන්නා අතර ව්‍යවස්ථාවල දැක්වෙන පරිදි ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවනු ලැබේ.</p>
(ඉ) අනුප්‍රාප්ති සැලැස්ම සහ නව විශේෂඥයන්		<p>අමතර/නව විශේෂඥයන් අවශ්‍යතාව මණ්ඩලය හෝ එහි කමිටු විසින් නඳනා ගනු ලැබිය හැකි අතර ඒ සම්බන්ධයෙන් සුදුසු කටයුතු ඉටු කරන මණ්ඩලීය නාමයෝජනා කමිටුවේ අවධානයට ඒවා යොමු කරනු ලැබේ.</p> <p>බැංකුව, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අනුප්‍රාප්ති සැලැස්මක් සකස් කර ඇත.</p>
(ඊ) කමිටු සහාපති සහ වඩා යෝග්‍ය ලෙස ආධ්‍යක්ෂවරුන් බහුතරය ස්වාධීන විය යුතුය. ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ආරාධනය අනුව රැස්වීම්වලට සහභාගි විය හැකිය.		<p>සහාපති සහ සාමාජිකයෝ විධායක නොවන ආධ්‍යක්ෂවරු වෙති. යොමු නිර්දේශ පදනම මත, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී කමිටුවේ සාමාජිකයකු වෙයි.</p>
<b>3.6 (v) සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව/මණ්ඩලීය අවදානම් කළමනාකරණ කමිටුව</b>		
(අ) මණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ සංයුතිය		<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>විධායක නොවන ආධ්‍යක්ෂවරුන් තිදෙනෙකු, ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නොව බැංකුකරණ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) සහ ආධ්‍යක්ෂ යන අයගෙන් කමිටුව සමන්විත වේ.</p> <p>ණය, වෙළඳපොළ, දුරකථන, මෙහෙයුම්, කීර්තිනාම සහ උපායමාර්ගික අවදානම් අධීක්ෂණය කරන අනෙකුත් ප්‍රධාන කළමනාකරණ පිරිස්වලට විධිමත් පදනමක් මත රැස්වීම්වලට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබේ.</p> <p>කමිටුවට පැවරී ඇති බලතල හා වගකීම් රාමුව තුළ ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ කමිටුව සම්පව කටයුතු කරයි.</p>
(ආ) අවදානම් තක්සේරුව		<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>අවදානම් කළමනාකරණය හා තක්සේරුව සඳහා රාමුවක් සපයන කමිටුව විසින්, ණය අවදානම් කළමනාකරණය, වෙළඳපොළ අවදානම් කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති අනුමත කරනු ලැබ ඇත. ඒ අනුව, මාසික පදනමක් මත අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පූර්ව ස්ථාපිත අවදානම් දර්ශක (ආතති පරීක්ෂණ වාර්තාව) පිළිබඳ තොරතුරු සමාලෝචනය කරනු ලබන අතර යොමු නිර්දේශ ප්‍රකාරව සිය වගකීම් ඉටු කරමින් කාර්යමය පදනමක් මත, මණ්ඩලීය සංකලිත අවදානම් කමිටුවේ සමාලෝචනය සඳහා සාරාංශයක් ඉදිරිපත් කරනු ලැබේ.</p>
(ඇ) අවදානම් පිළිබඳ කළමනාකරණ මට්ටමේ සමාලෝචනය		<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>විශේෂිත අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සහ මණ්ඩලය විසින් අනුමත කරන ලද අවදානම් නැඹුරු ප්‍රකාශනයේ දැක්වෙන ගුණාත්මක සහ ප්‍රමාණාත්මක අවදානම් සීමාවන් තුළ ඒවා කළමනාකරණය කිරීමේ දී, කළමනාකරණ මට්ටමේ කමිටු වන වත්කම් සහ බැරකම් කමිටුවේ සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවේ (ORMC) ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය තක්සේරු කිරීම සඳහා එකී කමිටුවල වාර්තා කමිටුව විසින් සමාලෝචනයට ලක් කරනු ලැබේ. කෙසේ වුව ද, සම්පූර්ණයෙන්ම තත්ත්වයක් පැන නගින්නේ නම් එය ඊළඟ මණ්ඩලීය රැස්වීමේ දී සමාලෝචනය කරනු ලැබේ.</p>

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
ඇ.	විවික්ෂණ මට්ටම් ඉක්මවන අවදානම් අවම කිරීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>එක් එක් අවදානම් කාණ්ඩය යටතේ අනාවරණ මට්ටම්, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මාසික පදනමක් මත, නොසලකා හැරිය හැකි මට්ටම් සමග අධීක්ෂණය කරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලය සංකලිත අවදානම් කළමනාකරණ කමිටු කාර්යමය රැස්වීම්වල දී විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ.</p> <p>බැංකුවේ ප්‍රතිපත්ති හා නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතා පදනම මත කමිටුව විසින් තීරණය කරනු ලබන විවික්ෂණ මට්ටම්වලට වඩා ඉහළ මට්ටම්වල එවැනි අවදානම් තිබෙන අවස්ථාවල දී විශේෂිත අවදානම්වල බලපෑම් අවම කිරීම සඳහා කමිටුව ක්ෂණික ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගනී.</p>
ඉ.	රැස්වීම් පැවැත්වෙන වාර ගණන	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>කමිටුව කාර්යමය පදනමක් මත රැස්වන අතර අවශ්‍ය නම් අමතර රැස්වීම් සඳහා ද දින යොදා ගනී. සාමාජිකයන් කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම ඇතුළුව අවදානම් කළමනාකරණයේ සියලු ම අංශ න්‍යාය පත්‍රයට ඇතුළත්වේ.</p> <p>2016 දී කමිටුව තෙවරක් රැස්වීය.</p>
ඊ.	විශේෂිත අවදානම් හඳුනාගැනීමට හෝ ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වූ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග	<p>විශේෂිත අවදානම් හඳුනාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටු සාමාජිකයින් සතු වගකීම අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ යොමු නිර්දේශවලට ඇතුළත්වේ. මේ සඳහා විධිමත් ලේඛනායක විනය ක්‍රියාපටිපාටි සකස් කරනු ලැබ ඇත.</p>
උ.	අවදානම් තක්සේරු වාර්තාව මණ්ඩලයට ඉදිරිපත් කිරීම	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරනු ලබන අවදානම් තක්සේරු වාර්තා, රැස්වීම් අවසන් වූ වනාම මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.</p>
ඌ.	අනුකූලතා කාර්යය	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>නීති, රෙගුලාසි, නියාමන, මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාර මෙහෙයුම්වල සියලු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අනුමත ප්‍රතිපත්ති සහ කරුණු වලට බැංකුවේ අනුකූලතාව තක්සේරු කිරීම සඳහා අනුකූලතා කාර්යයක් ස්ථාපනය කරනු ලැබ ඇත. මේ කාර්යයේ මූලිකත්වය දරන්නේ සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට වාර්තා කරන (ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකු වන) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අනුකූලතා) විසිනි. මාසයක් හැර මාසයක අනුකූලතා තත්ත්වය දැක්වෙන ව්‍යවස්ථාපිත සහ අනිවාර්ය වාර්තාකරණ අවශ්‍යතා සම්බන්ධයෙන් අනුකූලතා නිලධාරියාගේ වාර්තාව මණ්ඩලය හා කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබේ.</p>

3.7 සම්බන්ධතා පාර්ශ්ව ගනුදෙනු

3.7 (i) බැඳියා ගැටුම වැළැක්වීම සම්බන්ධතා පාර්ශ්ව ගනුදෙනු පිළිබඳ නියෝගවලට අනුකූලතාව සහතික කිරීම සඳහා මණ්ඩලය අනුමත කරන ලද ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවතී. සම්බන්ධතා පාර්ශ්වයන්හි තමන් උසුලන තනතුරු සම්බන්ධයෙන් මණ්ඩලයේ සියලු සාමාජිකයන් පත් කරනු ලබන අවස්ථාවේදී සහ ඉන් පසු වාර්ෂිකව ද ප්‍රකාශන සිදු කළ යුතුය. අදාළ ගනුදෙනු පිළිබඳ තොරතුරු දැනගත හැකි වන පරිදි මේ තොරතුරු මුදල් අංශයට සපයනු ලැබේ. වර්ෂය තුළ යම් වෙනසක් සිදු වුවහොත් අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ට වැඩිදුර ප්‍රකාශනයක් සිදු කළ යුතුය. අධීක්ෂණ ධනාත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකුව ක්‍රියා කරමින් සිටී.

සම්බන්ධතා පාර්ශ්වයන්ට ණය දීම සාකච්ඡා වන අවස්ථාවලදී කවර හෝ ආකාරයක බලපෑමක් සිදුවීම වැළැක්වීම සඳහා අධ්‍යක්ෂවරු එවැනි රැස්වීම්වලට සහභාගි වීමෙන් වැළකෙති.

3.7 (ii) නියෝගවලින් ආවරණය වන සම්බන්ධතා පාර්ශ්ව ගනුදෙනු බැංකුවේ පරමාර්ථ සඳහා සම්බන්ධතා පාර්ශ්ව ගනුදෙනු පිළිබඳ නිර්වචනයන්ට පහත දැක්වෙන ඒවා ඇතුළත් වේ.

- (අ) ලබා දිය හැකි උපරිම ප්‍රමාණය පිළිබඳව මුල්‍ය මණ්ඩල නියෝගවල අර්ථ දැක්වීම් ඇති කවර හෝ වර්ගයක පහසුකම් ප්‍රදානය කිරීම
- (ආ) තැන්පතු, ණය ගැනීම් හා ආයෝජන වශයෙන් බැංකුවේ සම්බරකම් ඇති කිරීම
- (ඇ) බැංකුවට සැපයෙන හෝ බැංකුවෙන් ලබා ගැනෙන මුල්‍ය හෝ මූල්‍ය ගොවන කිසියම් සේවා සැපයීම
- (ඈ) එවැනි සම්බන්ධතා පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබා දිය හැකි විභවය වශයෙන් හිමිවත්, රහස්‍ය හෝ වෙනත් අයුරින් සංවේදී තොරතුරු බෙදා ගැනීමට තුඩු දිය හැකි වාර්තාකරණයන් හා තොරතුරු ප්‍රවාහයන් බැංකුව සහ යම් සම්බන්ධතා පාර්ශ්වයන් අතර නිර්මාණය කිරීම හෝ පවත්වා ගෙන යාම

සම්බන්ධතා පාර්ශ්ව ගනුදෙනු හඳුනා ගැනෙන සහ වාර්තා කරනු ලබන ක්‍රියාවලියක් බැංකුව සතුව ඇත. කෙසේ වුව ද, බැංකුව මේ සම්බන්ධයෙන් අධීක්ෂණ ධනාත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමේ කාර්යයේ නියැළී සිටී.

වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
3.7 (iii)	තහනම් ගනුදෙනු	<p>සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු නියෝගවලට අනුකූලතාව සහතික කිරීම සඳහා මණ්ඩලීය අනුමත ක්‍රියාවලිය, අනෙකුත් ගනුදෙනුකරුවන්ට දෙනු ලබන ප්‍රමාණයට වඩා වැඩි වාසිදායක සැලකිල්ලක් සම්බන්ධිත පාර්ශ්වයන්ට ලබා දෙන ගනුදෙනු තහනම් කරයි. ඒවාට පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ.</p> <p>(අ) බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ විවික්ෂණ ප්‍රතිශතය ඉක්මවන 'මුළු ශුද්ධ පිළිසරණයක්' සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කිරීම</p> <p>(ආ) බැංකුවේ හොඳම ණය දීමේ අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයක් ප්‍රදානය කිරීම හෝ සම්බන්ධිත හැකි සැසඳිය හැකි ප්‍රතිපාර්ශ්වයක් සමඟ සැසඳිය හැකි ගනුදෙනුවක් සඳහා බැංකුවේ තැන්පතු අනුපාතයට වඩා වැඩියෙන් ගෙවීම</p> <p>(ඇ) සම්බන්ධිත නොවන පාර්ශ්ව සමඟ සිදුකරනු ලබන සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවල දී ප්‍රදානය කරනු ලබන කොන්දේසි ඉක්මවා යන, වාසිදායක කොන්දේසි, වෙළඳ පාඩු ආවරණය සහ/හෝ අන්තර්මේ ගාස්තු/කොමිස් වැනි වර්ණාත්මක පහසුකම් ලබා දීම</p> <p>(ඈ) ඇතැම් ක්‍රියාපටිපාටියකින් තොරව සම්බන්ධිත පාර්ශ්වයකට සේවා සැපයීම හෝ එයින් සේවා ලබා ගැනීම</p> <p>(ඉ) නිත්‍යානුකූල වගකීම් හා කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය ආකාරයට හැර සම්බන්ධිත පාර්ශ්වයන් සමඟ විභවය ගිම්වත්, රහස්‍ය හෝ වෙනත් ආකාරයකින් සංවේදී තොරතුරු බෙදා ගැනීමට තුඩු දෙන වාර්තාකරණ ක්‍රම සහ තොරතුරු ගලා යෑම් පවත්වාගෙන යෑම</p>
3.7 (iv)	අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුගේ සමීප ඥාතියෙකුට පහසුකම් ප්‍රදානය කිරීම	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරයන්ගේ සමීප ඥාතීන්ට පහසුකම් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටියක් සකස් කරනු ලැබ ඇත.</p> <p>අදාළ අධ්‍යක්ෂවරයා හැර අධ්‍යක්ෂවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් එවැනි ප්‍රතිලාභයකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී එවැනි පහසුකමකට අනුමැතිය ලැබිය යුතුය. එකී අනුමැතිය ලැබෙනුයේ මූල්‍ය මණ්ඩලය විසින් කලින් කලට නිගමනය කරනු ලැබිය හැකි සුරැකුමක් මගිනි.</p>
3.7 (v)	බැංකුවේ අධ්‍යක්ෂවරයන් වශයෙන් පසුව පත් කරනු ලබන පුද්ගලයින්ට හෝ පුද්ගල ආයතනවලට හෝ පුද්ගලයින්ගේ සමීප ඥාතීන්ට ප්‍රදානය කරනු ලබන ණය පහසුකම්	<p>2016 වසරේ දී බැංකුව තුළ එබඳු අවස්ථාවක් පැන නැගී ඇත.</p> <p>මේ රෙගුලාසියට අනුකූල වීම සඳහා ක්‍රියාමාර්ග සැකසී තිබේ. පත් කරනු ලබන අවස්ථාවේ දී අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා සියලුම අධ්‍යක්ෂවරයන්ගේ ප්‍රකාශන/දිවුරුම් ප්‍රකාශ ලබාගනී.</p> <p>මූල්‍ය මණ්ඩලය විසින් අර්ථ නිරූපණය කරනු ලැබ ඇති පරිදි අවශ්‍යතාව පැන නැගීයේ නම්, පත්වීම් දින සිට වසරක් තුළ අවශ්‍ය සුරැකුම ලබා ගැනීමේ අවශ්‍යතාව බැංකු සේවකයෝ දනිති.</p>
3.7 (vi)	බැංකු සේවකයන්ට හෝ ඔවුන්ගේ සමීප ඥාතීන්ට වාසිදායක ප්‍රතිලාභ හෝ ණය මුදල්	<p>නියෝගයේ විශේෂිතව දැක්වෙන පහසුකම් සේවකයන්ට ප්‍රදානය කරන ලද්දේ බැංකුවේ කාර්ය මණ්ඩල ප්‍රතිලාභ යෝජනා ක්‍රම යටතේ පමණි.</p>
3.7 (vii)	ණය පහසුකම් ප්‍රේෂණය මුදල් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත් වීම	<p>මේ සම්බන්ධයෙන් වකුලේඛ උපදෙස් තිබුත් කරනු ලැබ ඇත.</p>
3.8	<b>අනාවරණයන්</b>	
3.8 (i)	වාර්ෂික හා කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පළ කිරීම	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>ක්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරනු ලැබ ඇති ආකෘති සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් ප්‍රකාරව විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සහ කාර්තුමය ගිණුම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සකස් කොට ප්‍රකාශයට පත් කරනු ලැබේ.</p>
3.8 (ii)	වාර්ෂික වාර්තාවේ අනාවරණයන්	
(අ)	වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලැබ ඇත්තේ විශේෂිත අනාවරණයන් ඇතුළුව අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව බවට ප්‍රකාශනයක් කිරීම	<p>අනුකූලව කටයුතු කරන ලදී.</p> <p>148 වැනි පිටුවේ දැක්වෙන මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයන්ගේ වගකීමෙහි මේ පිළිබඳ ප්‍රකාශනයක් ඇතුළත් වේ.</p>



වගන්තිය	මූලධර්මය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම
(ආ)	බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය සම්බන්ධයෙන් මණ්ඩලයේ වාර්තාව	අනුකූලව කටයුතු කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සාධාරණ සහතික විමක් සැපයෙන පරිදි මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කරනු ලැබ ඇති බවත්, අදාළ ගිණුම්කරණ මූලධර්ම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූලව බාහිර පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලැබ ඇති බවත් මණ්ඩලයේ පහත දැක්වෙන වාර්තා සනාථ කරයි: <ul style="list-style-type: none"> <li>● 51 සහ 52 පිටුවල දැක්වෙන අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය</li> <li>● 148 පිටුවේ දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශය</li> </ul>
(ඇ)	අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීත්වය පිළිබඳව බාහිර විගණකගේ සහතිකය	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුව, මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයන්හි ඵලදායීත්වය පිළිබඳව විගණකාධිපතිගේ සහතිකයක් ලබා ගෙන ඇති අතර එය 53 වැනි පිටුවේ පළ වේ.
(ඈ)	අධ්‍යක්ෂවරුන්ගේ නම්, යෝග්‍යතාව, සුදුසුකම්, බැංකුව සමඟ ගනුදෙනු සහ බැංකුව විසින් ගෙවනු ලබන මුළු ගාස්තු/පාර්ශ්වික ඇතුළත් අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තර	අනුකූලව කටයුතු කරන ලදී. අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තර 16 සිට 17 දක්වා පිටුවල දැක්වේ. බැංකුව සමඟ ඇති ගිවිසුම්වලට අධ්‍යක්ෂවරුන්ගේ බැඳීම් 211 සිට 214 දක්වා පිටුවල දැක්වේ. බැංකුව විසින් ගෙවන ලද පාර්ශ්වික 178 පිටුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ සටහන්වල දැක්වේ.
(ඉ)	එක් එක් කාණ්ඩයේ සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කරන ලද මුළු ණය පහසුකම් බැංකුවේ විධිමත් ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් වශයෙන්	එක් එක් කාණ්ඩයේ සම්බන්ධිත පාර්ශ්වයන්ට 2016 වසර තුළ දී ප්‍රදානය කරන ලද මුළු ශුද්ධ පහසුකම් ප්‍රමාණය බැංකුවේ විධිමත් ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් වශයෙන්
(ඊ)	ප්‍රධාන කළමනාකරණ පිරිස්වලට දෙන ලද පාර්ශ්විකවල සහ ඔවුන් සමඟ කරන ලද ගනුදෙනුවල සමාහාර වටිනාකම්	අනුකූලව කටයුතු කරන ලදී. 2016 වසර තුළ බැංකුව විසින් ප්‍රධාන කළමනාකරණ පිරිස්වලට (ඔවුන්ගේ සමීප පවුල් සාමාජිකයන් ඇතුළුව) ගෙවන ලද සහ ඔවුන් සමඟ කරන ලද ගනුදෙනුවල සමාහාර මුදල් ප්‍රමාණය 211 සිට 212 දක්වා පිටුවල 46 වැනි සටහනේ විස්තර කරනු ලැබේ.
(උ)	අනුකූලතා පිළිබඳ බාහිර විගණකගේ සහතිකය	අනුකූලව කටයුතු කරන ලදී. බැංකුව, සංයුක්ත පාලන නියෝගයට අනුකූලව විගණකාධිපතිවරයාගේ සහතිකය ලබා ගෙන ඇත. විගණකවරුන්ගේ සියලුම නිරීක්ෂණ මේ සංයුක්ත පාලන වාර්තාවේ අන්තර්ගත වී ඇති අතර කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් 2017 දී කටයුතු කරනු ලැබේ.
(ඌ)	විවික්ෂණ අවශ්‍යතා, රෙගුලාසි, නීති සහ අභ්‍යන්තර පාලනයන්ට අනුකූලතාව සනාථ කරන වාර්තාව	අනුකූලව කටයුතු කරන ලදී. විවික්ෂණ අවශ්‍යතා, රෙගුලාසි, නීති සහ අභ්‍යන්තර පාලනයන්ට අනුකූලතාව සම්බන්ධයෙන් 71 සිට 73 දක්වා පිටුවල අනුකූලතා අවදානම පිළිබඳ විස්තර පැහැදිලිව දැක්වේ.
(ඍ)	අනුකූලතා වාර්තාව	ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2016 සැප්තැම්බර් 20 දිනට අධීක්ෂණ කරුණු පිළිබඳ කෙටුම්පත් වාර්තාව අංක 9, 32/2016 දරන පත්‍රිකාව මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
3.9	සංක්‍රාන්ති හා අනෙකුත් පොදු විධිවිධාන	අනුකූලව කටයුතු කරන ලදී. පහසුකරන ප්‍රඥප්තිය වන 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ විධිවිධානවලට අනුකූල නොවන මේ නියෝගයේ සියලු විධිවිධානවලට අනුකූල වීම සඳහා බැංකුව හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබේ.

	රු. '000	%
ප්‍රධාන කළමනාකරණ පිරිස්වලට සහ ඔවුන්ගේ සමීප පවුල් සාමාජිකයන්ට (CFMs)	1,679	0
පරිපාලන සමාගම්වලට	12,920,849	21
රජයට හා රජයට සම්බන්ධ ආයතන වලට	396,794,757	638

# අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටු වාර්තා

## අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටු වාර්තාව (BAC)

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සම්බන්ධයෙන් 2017 අංක 11 දරන බැංකුකරණ පනත් නියෝගය, සංයුක්ත පාලනය, විධිවිධාන වලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ස්ථාපනය කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ කටයුතු පදනම් වූයේ කමිටුව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගනු ලැබූ ප්‍රඥප්තිය මතය.

වර්ෂය අවසානයේ දී කමිටුව විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් නිදේශනකුගෙන් සමන්විත විය.

- ජෙනාන් පී. අමරතුංග මහතා, සභාපති
- පී.ඩී. චන්ද්‍ර ඒකනායක මහත්මිය
- එම්.එම්. ජමාල්බීන් මහතා

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ගණපූරණය සාමාජිකයින් දෙදෙනෙකි (2).

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් විගණන කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කරයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අනුකූලතා) සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක ආරාධනය අනුව විගණන කමිටු රැස්වීම් වලට සහභාගි වෙති. රජයේ විගණන අධිකාරී ද මේ රැස්වීම් වලට සහභාගි වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විශේෂයෙන් -

- ව්‍යවස්ථාව යටතේ මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතාවයට අනුකූලතාව සහතික කිරීම සඳහා මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම ද,
- අභ්‍යන්තර පාලනය සහ ව්‍යාපාර අවදානම් කළමනාකරණ පද්ධතිය පරීක්ෂා කිරීම ද,
- බාහිර සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලීන් සමාලෝචනය ද
- නීති හා රෙගුලාසිවලට සහ විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශවලට අනුකූලතාව අධීක්ෂණය කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාපටිපාටි සමාලෝචනය ද සිදු කරයි.

විමසුමට ලක්වන වර්ෂය තුළ දී කමිටුව පහත දැක්වෙන කාර්යයන් ඉටු කළේය:

- අ. 2016 වසර සඳහා අවදානම් ප්‍රදේශ සම්බන්ධ අවදානම් පැතිකඩ පදනම් කරගෙන සකස් කරන ලද වාර්ෂික විගණන සැලැස්ම අනුමත කිරීම
- ආ. 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (7) වගන්තිය ප්‍රකාරව 2015 වසර සඳහා නිකුත් කරන ලද කළමනාකරණ ලිපිය සහ විගණකාධිපති වාර්තාව හා ඊට ලද ප්‍රතිචාර සමාලෝචනය කිරීම
- ඇ. 2016 වසර සඳහා බැංකුවේ කාර්තුමය මූල්‍ය සාධනය සමාලෝචනය කර මණ්ඩලයට

- ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
- ඈ. 2014/15 වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත පරීක්ෂණවල දී සහ පසු විපරම් පරීක්ෂණවල දී මතු කරනු ලැබූ ගැටලු සමාලෝචනයට හා සාකච්ඡාවට භාජන කර නිවැරදි කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම
- ඉ. අභ්‍යන්තර විගණන වාර්තා සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය වාර්තාව සමාලෝචනය කිරීම
- ඊ. තොරතුරු පද්ධති ක්‍රියාපටිපාටි සමාලෝචනය සහ සුදුසු වෙනස්කම් නිර්දේශ කිරීම සහ ඒවා ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය තුළ රැස්වීම් පහක් (5) පවත්වන ලදී. අභ්‍යන්තර විගණන වාර්තා, ඒවායේ නිරීක්ෂණය වූ උණනා, අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් දක්වන ලද ප්‍රතිචාර සමාලෝචනය කළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, නිරීක්ෂණය කරන ලද උණනා නිවැරදි කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිකාරමික ක්‍රියාමාර්ග අධීක්ෂණය කළේය. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ වාර්තා මණ්ඩලයේ දැන ගැනීම සඳහා වාර්තා කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත පරීක්ෂණ වාර්තා විසින් සහ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ වාර්තාවේ විගණකාධිපතිවරයා විසින් මතු කරනු ලැබූ කාරණා සම්බන්ධයෙන් 2016 වසර තුළ දී කළමනාකාරිත්වය විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සලකා බැලීය.

විගණන පරමාර්ථය සඳහා විගණකාධිපතිවරයාට අවශ්‍ය වන සියලු තොරතුරු හා ලේඛන සැපයීමට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූල වීමට මණ්ඩලය විගණන කමිටුව සහතික විය. ප්‍රමාණවත් පාලනයක් සහ ක්‍රියාපටිපාටි නිසි පරිදි ක්‍රියාත්මකව පවතින බවත්, සියලු වැදගත් කරුණු වලදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රඥප්තියට අනුකූල වූ බවත් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ අදහසය.

ජෙනාන් පී. අමරතුංග  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

2017 මාර්තු 22

## අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාර්ශ්‍රමික කමිටු වාර්තාව (BHRRC)

### විෂයපථය

මානව සම්පත් හා පාර්ශ්‍රමික ප්‍රතිපත්ති සකස් කිරීමේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපායමාර්ග ආරම්භ කර ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාර්ශ්‍රමික කමිටුවේ වගකීම වේ. එය විසින් සකස් කරනු ලබන ප්‍රතිපත්ති නීතිපතා සමාලෝචනය කරනු ලබන බවටත්, සියලු අවස්ථාවන්හි දී ඒවාට අනුකූල වන බවටත් කමිටුව සහතික වේ.

බඳවාගැනීම්, වැටුප් තීරණය කිරීම සහ සේවකයන්ට අනෙකුත් ප්‍රතිලාභ යන කරුණු සම්බන්ධයෙන් කමිටුව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. විධායක කළමනාකාරිත්වයේ සේවා දීර්ඝ කිරීම සලකා බැලීමට හා අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ද කමිටුවට අධිකාරී බලය පැවරී තිබේ.

කමිටුව ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයින් සම්බන්ධ රැකියා ගිවිසුම් සමාලෝචනය භාරව සිටී.

### සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් නිදේශනකුගෙන් සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී (ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී) යන අයගෙන් කමිටුව සමන්විතය. මාණ්ඩලය මානව සම්පත් සහ පාර්ශ්‍රමික කමිටුවේ වර්තමාන සාමාජිකයින් මෙසේය:

- හේමසිරි ප්‍රනාන්දු මහතා - සභාපති
- ගෞලීසන් පෙරේරා මහතා
- ටී.ඩී. ඇන්ටන් එස්. හේමන්ත මහතා
- එන්. චන්ද්‍රකුමාර් මහතා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී

ආරාධනය අනුව බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියෙකුට රැස්වීම් වලට පැමිණිය හැකිය.

### කමිටු රැස්වීම්

සිය විෂය පථය තුළ කරුණු සලකා බැලීම සහ මණ්ඩලයට වාර්තා කිරීම සඳහා කමිටුව මාස දෙකකට වරක් රැස් වේ. මාණ්ඩලය මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුවේ ගණපූරණය මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන් සහ ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරීගෙන් සමන්විත වේ.

හේමසිරි ප්‍රනාන්දු  
සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාර්ශ්‍රමික කමිටුව

2017 මාර්තු 27

### අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටු (BIRMC) වාර්තාව

#### විෂය පථය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට පැවරේ. ව්‍යාපාර ඒකකවල කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සඳහා රාමු අනුමත කිරීමේ සහ අවදානම් අධීක්ෂණය කිරීමේ වගකීම කමිටුවට පැවරී ඇත.

මණ්ඩලය විසින් නිගමනය කරනු ලබන සන්දර්භය තුළ අවදානම් පැතිකඩ සමාලෝචනය කිරීම කමිටුව භාරයේ පවතී.

උචිත අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු භාවිත කරමින් ණය, වෙළඳපොල, ද්‍රවශීලතාව, මෙහෙයුම් හා උපායමාර්ගික අවදානම් තක්සේරු කිරීමේ සහ මණ්ඩලයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම කමිටුවට පැවරේ.

අවදානම් කළමනාකරණයට අදාළ අනෙකුත් වගකීම් අතර ණය, මූල්‍ය, මෙහෙයුම් සහ නෛතික/අනුකූලතාව ක්‍රියාත්මක කිරීම සහ අවදානම් කළමනාකරණය පිළිබඳ සෝදිසි අධීක්ෂණය කිරීමත්, අවදානම් බලපෑම් අවදානම් අවම කිරීම සඳහා ක්ෂණික ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගැනීමත් කමිටුව ඉටු කරයි.

#### සංයුතිය

අඩු වශයෙන් මාණ්ඩලීය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) යන අයගෙන් කමිටුව සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ වර්තමාන සාමාජිකයින් මෙසේය:

- ජෙනාන් පී. අමරතුංග මහතා - සභාපති
- පී.ඩී. චන්ද්‍රා ඒකනායක මිය
- ෆෙලිෂියන් පෙරේරා මහතා
- එන්. වසන්ත කුමාර් මහතා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී
- රසික ගුණවර්ධන මහතා - නි.සා. (අවදානම් කළමනාකරණ)

ආරාධනය අනුව බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරීන්ට රැස්වීම් වලට සහභාගි විය හැකිය.

#### කමිටු රැස්වීම්

අවදානම් කළමනාකරණය සම්බන්ධ කාරණා සලකා බැලීම සඳහා කමිටුව කාර්තුමය වශයෙන් රැස්වන අතර මාණ්ඩලයට සිය නිර්දේශ ඉදිරිපත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩල සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ ගණපූරණය වන්නේ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හා ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ය.

**ජෙනාන් පී. අමරතුංග**  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩලය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)  
2017 මාර්තු 27

### අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටු (BECC) වාර්තාව

#### විෂයපථය

ගනුදෙනුකරුවන්ට සහ සහකාර සාමාන්‍යාධිකාරී ශ්‍රේණියෙන් ඉහළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් මිලියන 1,000 දක්වා සියලු ණය යෝජනා අනුමත කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවට අධිකාරී බලය පැවරී තිබේ.

ණය උප ලේඛනගත කිරීමේ යෝජනා සහ ඒකවාර්ත බේරුම් කිරීම් සලකා බැලීමට ද කමිටුවට බලය පැවරී තිබේ.

#### සංයුතිය

අඩු වශයෙන් මාණ්ඩලීය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන්, ප්‍රධාන විධායක නිලධාරී 4 සාමාන්‍යාධිකාරීගෙන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගෙන් (අවදානම් කළමනාකරණ) කමිටුව සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවේ වර්තමාන සාමාජිකයන් මෙසේය:

- ආචාර්ය අමින්ද එම්. පෙරේරා - සභාපති
- ටී.ඩී. ඇන්ටන් එස්. හේමන්ත මහතා
- ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහතා
- එන්. වසන්ත කුමාර් මහතා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී
- රසික ගුණවර්ධන මහතා - නි. සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ)

ආරාධනය අනුව බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරීන්ට රැස්වීම් වලට සහභාගි විය හැකිය.

#### කමිටු රැස්වීම්

කමිටුව අඩු වශයෙන් මසකට වරක්වත් රැස්වේ. මාණ්ඩලීය විධායක ණය කමිටුවේ රැස්වීම් සඳහා අවශ්‍ය ගණපූරණය වන්නේ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයින් සිව් දෙනෙකි.

**ආචාර්ය අමින්ද එම්. පෙරේරා**  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව  
2017 මාර්තු 24

### අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු (BNC) වාර්තාව

#### විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩලය නාමයෝජනා කමිටුවේ ප්‍රධාන කාර්යය වන්නේ ප්‍ර.වි. නිලධාරියෙකු/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් තේරීමේ/පත් කිරීමේ ක්‍රියාපටිපාටියක් ක්‍රියාවේ යෙදවීමය. ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට පත් කිරීම හෝ උසස් කිරීම සඳහා සලකා බැලිය යුතු යෝජනාව සඳහා නිර්ණායක නියම කිරීම කමිටුව විසින් සිදු කරනු ලැබේ.

නව විශේෂඥ දැනුමේ අවශ්‍යතා සහ විශ්‍රාම යන ප්‍රධාන කළමනාකරණ පිරිස් සම්බන්ධයෙන් අනුප්‍රාප්ති ක්‍රියාපටිපාටි සලකා බැලීම සහ නිර්දේශ කිරීම ද කමිටුවේ වගකීම වේ.

#### සංයුතිය

අඩු වශයෙන් මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් කමිටුව සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ වර්තමාන සාමාජිකයන් මෙසේය:

- නේමසිරි ප්‍රනාන්දු මහතා - සභාපති
- ජෙනාන් පී. පෙරේරා මහතා
- පී. ඩී. චන්ද්‍රා ඒකනායක මිය

ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී ආරාධනය පරිදි රැස්වීමට සහභාගි වේ.

#### කමිටු රැස්වීම්

කමිටුව කාර්තුමය පදනමක් මත රැස්වී මණ්ඩලයට වාර්තා කරයි. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ රැස්වීම් සඳහා අවශ්‍ය ගණපූරණය මාණ්ඩලය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකි.

නේමසිරි ප්‍රනාන්දු  
සභාපති  
මාණ්ඩලය නාමයෝජනා කමිටුව (BNC)  
2017 මාර්තු 27

### අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකු කමිටු (BIBC) වාර්තාව

#### විෂයපථය

ආයෝජන බැංකුකරණ මාදිලිය සහ බැංකුවේ ආයෝජන බැංකුකරණ ඒකකයේ මෙහෙයුම් විධිමත් ලෙස සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකු කමිටුව ස්ථාපිතව ඇත. කොටස් වෙළඳාම් සීමා, නව ආයෝජන නිෂ්පාදිත සහ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්, වෙළඳ ක්‍රියාමාර්ග සහ තොරතුරු තාක්ෂණ පද්ධති උපයෝජනය සඳහා අනුමැතිය ප්‍රදානය කිරීමට කමිටුවට අධිකාරී බලය පැවරී තිබේ.

#### සංයුතිය

අඩු වශයෙන් මාණ්ඩලය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගෙන් (අවදානම් කළමනාකරණ) කමිටුව සමන්විත වේ. කමිටුවේ වර්තමාන සාමාජිකයන් මෙසේය:

- ජෙනාන් පී. පෙරේරා මහතා, සභාපති
- පී. ඩී. චන්ද්‍රා ඒකනායක මිය
- එන්. වසන්ත කුමාර් මහතා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී
- රසික ගුණවර්ධන මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ)

භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ ප්‍රධානී ආරාධනය අනුව රැස්වීම් වලට සහභාගි වේ.

ආරාධනය අනුව බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරීන්ට රැස්වීම්වලට සහභාගි විය හැකිය.

#### කමිටු රැස්වීම්

තමන් වෙත බලතල පැවරී ඇති කරුණු සාකච්ඡා කිරීම සඳහා කමිටුව කාර්තුමය වශයෙන් රැස් වේ.

ජෙනාන් පී. අමරතුංග  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩලය ආයෝජන බැංකු කමිටුව (BIBC)  
2017 මාර්තු 27

### අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටු (BITC) වාර්තාව

#### විෂයපථය

තොරතුරු තාක්ෂණය මත විශ්වාසය තැබීමේ ප්‍රමාණය සහතික කිරීම සහ තොරතුරු තාක්ෂණ පාලනයේ වර්ධනය වන ඉල්ලුම් සම්බන්ධයෙන් බැංකුවට සහාය වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව ස්ථාපනය වී ඇත.

තොරතුරු තාක්ෂණය සඳහා සමස්ත උපාය මාර්ග සකස් කිරීම සහ ඉස්මතු වන ඉල්ලීම්වලට සරලන සේවා සැපයීම සඳහා නවතම තාක්ෂණයන් මණ්ඩලයට නිර්දේශ කිරීම කමිටුවේ වගකීම වේ.

#### සංයුතිය

කමිටුව මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතවේ. අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුවේ වර්තමාන සාමාජිකයන් මෙසේය:

- නේමසිරි ප්‍රනාන්දු මහතා - සභාපති
- ජෙනාන් පී. අමරතුංග

බැංකුවේ වෙනත් යම් නිලධාරීන්ට ද ආරාධනය පරිදි රැස්වීම් වලට සහභාගි විය හැකිය.

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුවේ රැස්වීම් සඳහා අවශ්‍ය ගණපූරණය සාමාජිකයන් දෙදෙනෙකි.

නේමසිරි ප්‍රනාන්දු  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව (BITC)  
2017 මාර්තු 27

# අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය

## වගකීම

2007 අංක 11 දරන බැංකු පනතේ නියෝගය 3 (8) (ii) (ආ), වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහජන බැංකුවේ (බැංකුවේ) මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ මේ වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය (මණ්ඩලය) බැංකුවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන යාන්ත්‍රණ වල ප්‍රමාණවත් භාවය සහ ඵලදායීත්වය පිළිබඳ වගකීම උසුලයි. එකී ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්ව සලකා බැලීමේ දී, බැංකු ව්‍යාපාරයේ දී කළමනාකරණය වූ පදනමක් මත අවදානම සමග ප්‍රතිලාභය තුලනය කිරීම අවශ්‍ය බවත් එබැවින් බැංකුවේ අවදානම් හැඹුරුව සමන්විත වන සීමාවන්ගෙන් හා දර්ශකයන්ගෙන් සිදුවන කිසියම් අපරමනයන් ඉස්මතු කොට දැක්වීම සඳහා අභ්‍යන්තර පාලන පද්ධති මූලික වශයෙන් සැලසුම් කරනු ලබන බවත් මණ්ඩලය හඳුනාගනී. මේ අනුව මූල්‍ය තොරතුරු හා වාර්තා පිළිබඳ සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ මූල්‍යමය පාඩු හෝ වංචා සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලන පද්ධතියට සැපයිය හැකි වන්නේ සාධාරණ සහතිකයක් පමණක් මිස තිරපේක්ෂ සහතිකයක් නොවේ.

බැංකුව මුහුණ දෙන සැලකිය යුතු අවදානම් හඳුනාගැනීමේ, තක්සේරු කිරීමේ සහ කළමනාකරණය කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් බැංකුව ස්ථාපනය කර ඇති අතර, ව්‍යාපාර පරිසරයට හෝ නියාමන මාර්ගෝපදේශවලට වෙනස්වීම් සිදුවන අවස්ථා වලදී මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීම ඊට ඇතුළත් වේ. ක්‍රියාවලිය මණ්ඩලය විසින් විධිමත්ව අධීක්ෂණය කරනු ලබන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇති අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධ බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශයට අනුකූලය. ඒ මාර්ගෝපදේශයේ දැක්වෙන පරිදි අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීමේ මූලධර්ම සැලකිල්ලට ගනිමින් මණ්ඩලය මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනය තක්සේරු කර ඇත.

මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක සැපයීමට පවතින මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය ප්‍රශස්ත හා ප්‍රමාණවත් වන බවත්, බාහිර පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ ගිණුම්කරණ මූලධර්ම වලට හා විධිමත් කිරීමේ අවශ්‍යතාවන්ට අනුකූල බවත් මණ්ඩලයේ අදහසවේ. මෙකී අවදානම් අවම කිරීම හා පාලනය සඳහා සුදුසු අභ්‍යන්තර පාලනයන් සැලසුම් කිරීමේ දී, මෙහෙයවීමේ දී හා අධීක්ෂණය කිරීමේ දී මුහුණ දෙන අවදානම් හඳුනාගැනීම සහ තක්සේරු කිරීම මගින් කළමනාකාරීත්වය අවදානම හා පාලනය පිළිබඳ මණ්ඩලයේ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී මණ්ඩලයට සහාය වේ.

## මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකසීම හා ඵලදායීත්වය සමාලෝචනය කිරීමේ දී යොදා ගැනෙන ක්‍රියාවලියේ මූල්‍ය ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්භාවය සහ අවංකභාවය සමාලෝචනය කිරීමේ ලා ස්ථාපනය කරනු ලැබ ඇති ප්‍රමුඛ ක්‍රියාමාර්ග වලට පහත දැක්වෙන ඒවා ඇතුළත් වේ.

- බැංකුවේ දෛනික මෙහෙයුම් වල ඵලදායීත්වය සහ බැංකුවේ මෙහෙයුම් සංයුක්ත අරමුණු වලට උපායමාර්ග වලට සහ වාර්ෂික අයවැයට මෙන්ම අනුමත කරනු ලැබ ඇති ප්‍රතිපත්ති වලට හා ව්‍යාපාර මෙහෙයවීම් වලට අනුකූල වන බවට සහතික කිරීමේ ලා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීම සඳහා මණ්ඩලය විසින් විවිධ කමිටු ස්ථාපනය කරනු ලැබ ඇත. බැංකුවේ අභ්‍යන්තර විගණන කමිටුව, නියැදි සහ ප්‍රත්‍යවර්ත ක්‍රියාපටිපාටි භාවිත කරමින් ප්‍රතිපත්ති වලට හා ක්‍රියාපටිපාටි වලට අනුකූලතාව සහ අභ්‍යන්තර පාලන පද්ධතිවල ඵලදායීත්වය අඛණ්ඩ පදනමක් මත පරීක්ෂාවට ලක් කරන අතර යම් අනුකූලතාවක් සම්බන්ධයෙන් සැලකිය යුතු නිරීක්ෂණ අවධාරණය කර දක්වයි. මේ සියලුම ඒකක සහ ශාඛා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කටයුතු සිදු කරනු ලබන අතර ඒවායේ සංඛ්‍යාතය නිගමනය කරනු ලබන්නේ ස්වාධීන සහ විෂය මූලික වාර්තාවක් සැපයීම සඳහා

තක්සේරු කරනු ලබන අවදානම් මට්ටම මගිනි. වාර්ෂික විගණන සැලැස්ම මාණ්ඩලීය විගණන කමිටුව විසින් සමාලෝචනය කර අනුමත කරනු ලැබේ. සිය කාලීන රැස්වීම් වලදී සමාලෝචනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ මාණ්ඩලීය විගණන කමිටුවට (BAC) ඉදිරිපත් කරනු ලැබයි.

- අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, නියාමන බලධාරීන් සහ කළමනාකාරීත්වය විසින් හඳුනාගනු ලබන අභ්‍යන්තර පාලන ගැටලු සමාලෝචනයට ලක් කරන බැංකුවේ මාණ්ඩලීය විගණන කමිටුව අවදානම් කළමනාකරණ සහ අභ්‍යන්තර පාලන පද්ධතීන්හි ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය තක්සේරු කරයි. එසේම අභ්‍යන්තර විගණන කාර්යයේ විෂයපථය හා ගුණාත්මකභාවය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අභ්‍යන්තර විගණන කාර්යයද එය සමාලෝචනයට ලක් කරයි. මාණ්ඩලීය විගණන කමිටුවේ කාර්යසටහන් නිශ්චිත අතරමැදි කාල පදනමක් මත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සහාගත කරනු ලැබේ. මාණ්ඩලීය විගණන කමිටුව විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර මාණ්ඩලීය විගණන කමිටු වාර්තාවේ දැක්වේ. (48 පිටුව බලන්න)
- අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීමේ දී, බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයේ සැලකිය යුතු ගිණුම් වලට හා හෙළිදරව් කිරීම් වලට සම්බන්ධ සියලු ක්‍රියාපටිපාටි හා පාලනයන් බැංකුවේ හඳුනාගත් නිලධාරීන් විසින් අඛණ්ඩව සමාලෝචනයට ලක් කරනු ලැබේ. බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව අඛණ්ඩ පදනමක් මත මේ ක්‍රියාපටිපාටිවල හා පාලනයන්හි සැලැස්මේ යෝග්‍යතාව හා ඵලදායීත්වය සත්‍යාපනය කිරීම දිගටම සිදු කළේය.
- බැංකුව 2012 දී LKAS සහ SLFRS වලින් සමන්විත නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිතය සඳහා පිළිගත්තේය. බාහිර හා අභ්‍යන්තර විගණකවරුන්, නියාමකයින් සහ මාණ්ඩලීය විගණන කමිටුව වෙතින් ලද ප්‍රතිපෝෂණයන් පදනම් කරගෙන, ඉහත සඳහන් වූ ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිත කිරීම සඳහා මුල දී අනුගමනය කරන ලද ක්‍රියාවලීන් 2013, 2014, 2015 සහ 2016 වසර වලදී නවදුරටත් ශක්තිමත් කරන ලදී.

- ක්‍රියාත්මක වන දිනය 2018 ජනවාරි 1 දින වශයෙන් නිකුත් කරනු ලැබ ඇති, මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරන ප්‍රමිති 9 ගිණුම්කරණ ප්‍රමිතියේ අවශ්‍යතා ද මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත. මූල්‍ය උපකරණ පිළිගැනීම සහ මැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 39 යටතේ දැනට භාවිත වන සිදු වූ ණය පාඩු පදනම හා සැසඳීමේ දී අපේක්ෂිත ණය පාඩු පදනමක් මත මූල්‍ය උපකරණ හානිය ගණනය කිරීමේ බලපෑම හඳුනාගැනීමේ කාර්යයේ බැංකුව නියැලී සිටී.
- 2015 මුදල් වර්ෂය තුළ දී අභ්‍යන්තර පාලන පද්ධතිය සම්බන්ධයෙන් බාහිර විගණකවරුන් විසින් කරන ලද අදහස් දැක්වීම් සැලකිල්ලට ගන්නා ලද අතර යෝග්‍ය අවස්ථා වලදී ඒවා ඒකාබද්ධ කිරීමට පියවර ගනු ලැබිණ. එළඹෙන වසර තුළ දී සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු හඳුනාගැනීම සම්බන්ධයෙන් පාලන ලේඛනගත කිරීම වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාපටිපාටි වැඩි දියුණු කිරීම පිණිස වැඩිදුර උවිත ක්‍රියාමාර්ග ගන්නා ලදී.

**තහවුරු කිරීම**

ඉහත ක්‍රියාවලීන් පදනම් කරගෙන, මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සාධාරණ තහවුරුවක් ලබා දීම සඳහා බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සකස් කරනු ලැබ ඇති බවත්, බාහිර පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සිදු කරනු ලැබ ඇති බවත් මණ්ඩලය තහවුරු කරයි.

**බාහිර විගණකවරුන් විසින් කරන**

**ලද ප්‍රකාශනය සමාලෝචනය**

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ වාර්ෂික වාර්තාවේ ඇතුළත් වන අභ්‍යන්තර පාලනය පිළිබඳ ඉහත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කරනු ලැබ ඇති අතර, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකැස්ම හා ඵලදායීත්වය සමාලෝචනයේ දී මණ්ඩලය අනුගමනය කර ඇති ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට එකී ප්‍රකාශනය අනුකූල නොවන්නේ යැයි විශ්වාස කිරීමට තමන්ට සිදුවන කිසිවක් ඔවුන්ගේ අවධානයට ලක් වී නැති බව මණ්ඩලයට වාර්තා කර ඇත.

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් බාහිර විගණකවරුන්ගේ තහවුරු වාර්තාව වාර්ෂික වාර්තාවේ 53 වැනි පිටුවේ දැක්වේ.

මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන් අත්සන් කළේ,

ජෙනරාල් පී. අමරතුංග  
අධ්‍යක්ෂ  
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු සභාපති

2017 මාර්තු 24

අභ්‍යන්තර පාලනය පිළිබඳව විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No.

BAF/D/PB/IC/2016

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

27 March 2017

මහජන බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව

හැඳින්වීම

මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවේ ඇතුළත් වන මහජන බැංකුවේ ('බැංකුවේ') අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය ('ප්‍රකාශනය') පිළිබඳ තහවුරුවකි. මේ තහවුරුව සිදු කිරීමේදී පොදු වෘත්තියේ යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මට ලැබීණි.

කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් 2017 අංක 11 දරන බැංකු පනත් විධානයේ 3 (8) (ii) (ආ) වගන්තියට අනුකූලව තිකුත් කරන ලද 'අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශ' ප්‍රකාශන ප්‍රකාශනය පිළියෙල කිරීමේ සහ ඉදිරිපත් කිරීම සඳහා කළමනාකාරිත්වය වගකීමට බැඳේ.

මාගේ වගකීම සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති 3050 ට අනුකූලතාව

මගේ වගකීම වන්නේ ඉටු කරන ලද කාර්යය පදනම් කරගෙන ප්‍රකාශනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තාවක් තිකුත් කිරීමයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් තිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකුව සඳහා වන තහවුරු වාර්තාව තහවුරු කිරීමේ කාර්යයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය SLSAE 3050 ට අනුකූලව මම මගේ කාර්යය සිදු කළෙමි.

ඉටු කරන ලද කාර්යය සාරාංශය

මගේ කාර්යය සිදුකරනු ලැබ ඇත්තේ අධ්‍යක්ෂවරුන් විසින් හෝ ඔවුන් සඳහා පිළියෙල කරන ලද ලේඛනගත කිරීම මගින් ප්‍රකාශනය

සනාථ වන්නේ ද සහ බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් උපයෝගී කරගෙන ඇති ක්‍රියාවලිය එමගින් උචිත පරිදි පිළිබිඹු වන්නේ ද යන කරුණු තක්සේරු කිරීම සඳහාය.

මේ අරමුණු ඉටු කරගැනීම සඳහා පහත දැක්වෙන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම මගින් උචිත සාක්ෂි ලබා ගන්නා ලදී.

- අභ්‍යන්තර පාලනයේ සැකැස්ම හා එලදායීත්වය සමාලෝචනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නිර්වචනය කළ ක්‍රියාපටිපාටිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරුන් විමසා, අධ්‍යක්ෂවරුන් විසින් වාර්ෂික වාර්තාවේ සිදු කරන ලද ප්‍රකාශනය සමග ඔවුන්ගේ අවබෝධය සසඳන ලදී.
• අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සනාථ කිරීම සඳහා ඔවුන් විසින් සකස් කරන ලද ලේඛන සමාලෝචනය කරන ලදී.
• මූල්‍ය ප්‍රකාශන විගණනයේදී ලබා ගන්නා ලද බැංකුව පිළිබඳ මගේ දැනුම සමග අධ්‍යක්ෂවරුන් විසින් කරන ලද ප්‍රකාශනය සසඳා බලන ලදී.
• අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල හා අදාළ මණ්ඩලය කමිටු රැස්වීම්වල කාර්ය සටහන් සමාලෝචනය කරන ලදී.
• අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනයෙන් විමසුමට ලක්වන වර්ෂය ආවරණය වන්නේ ද සහ පැනගැනිය යුතු වැදගත් කරුණු හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාවලීන් සකස් කරනු ලැබ තිබේ ද යන්න සලකා බලන ලදී.
• අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශනය ඇතුළුව වාර්ෂික වාර්තාව සලකා බලා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන විගණන කමිටු රැස්වීම් වලට සහභාගි වීම.
• අනෙකුත් ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි පවති යැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ නොහැකි, අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශනයට වැදගත් වන කරුණු පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගෙන් ලිඛිත නියෝජනයක් ලබා ගන්නා ලදී.

ප්‍රකාශනයෙන් සියලුම අවදානම් හා පාලනයන් ආචාර්යය වන්නේදැයි ම විසින් සලකා බැලීම හෝ බැංකුවේ අවදානම් සහ පාලන ක්‍රියාපටිපාටි පිළිබඳ මතයක් පළ කිරීම හෝ SLSAE 3050 අනුව අවශ්‍ය නොවේ. එසේම වාර්ෂික වාර්තාවේ ආචාර්යය වන කිසියම් සැලකිය යුතු ගැටලුවල වැදගත් අභ්‍යන්තර පාලන පැතිකඩ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විස්තර කරනු ලබන ක්‍රියාවලීන්ගෙන් ඇත්ත වශයෙන්ම ගැටලුවලට පිළියම් යෙදෙන්නේ ද යන්න මා විසින් සලකා බැලීමත් SLSAE 3050 අනුව අවශ්‍ය නොවේ.

නිගමනය

අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීමේදී, බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්හි සැලකිය යුතු ගිණුම් සහ හෙළිදරව් කිරීම් වලට සම්බන්ධ සියලුම ක්‍රියාපටිපාටි සහ පාලනයන් ඒකරාශී කොට සසඳා බලා, මුදල් වර්ෂයේ අවසාන භාගයේ දී ක්‍රියාපටිපාටි අත්පොතක් මගින් විස්තරාත්මක මාර්ගෝපදේශයක් සකස් කොට පරීක්ෂාව හා ලේඛනගත කිරීම ආරම්භ කරන ලදී. තවද, එළැඹෙන වර්ෂයේ දී සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු හඳුනාගැනීම සම්බන්ධයෙන් පාලන ලේඛනගත කිරීම වැඩි දියුණු කිරීම ක්‍රියාපටිපාටි වැඩි දියුණු කිරීමට කළමනාකාරිත්වය අදහස් කරයි.

අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි පදනම් කරගෙන, වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශනය, බැංකුවේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකැස්ම හා එලදායීත්වය සමාලෝචනයේ ලා අධ්‍යක්ෂ මණ්ඩලය අනුගමනය කර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් මගේ අවබෝධයට අනුකූල නොවන බවට විශ්වාස කිරීමට හේතු කිසිවක් අපගේ අවධානයට ලක් වී නොමැත.

[Handwritten Signature]

එච්. එම්. ශාමිණි විජේසිංහ
විගණකාධිපති

## අවදානම් කළමනාකරණය


අවදානම් සකාර්ය ලෙස හඳුනා ගැනීම සහ කළමනාකරණය, තිරසාර ලෙස පාර්ශ්වකරුවන් හට වටිනාකම උත්පාදනය කිරීමේ ලා මූලික වන බව මහජන බැංකු ව්‍යාපාර සමූහයේ අපි අවබෝධ කරගෙන සිටීමු. ඉහළ යමින් පවතින ගතික හා තරගකාරී මෙහෙයුම් පරිසරයකට අලුතින් ඇති වෙමින් පවතින අවදානම්වලට සහ සැලකිය යුතු නියාමන වර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් අවදානම් කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ වැඩසටහනක් ව්‍යාපාර සමූහය පුරාම පවත්වාගෙන යනු ලබයි. එහි ප්‍රතිඵලය වශයෙන් අවදානම සම්බන්ධයෙන් සංකලිත වූ විස්තීර්ණ ප්‍රවේශයක් මෙන්ම අවදානම් පිළිබඳ කරුණු උචිත ලෙස තුලනය කරන සංවිධාන සංස්කෘතියක් බිහි විය.

### අවදානම් අනාවරණයේ සමාලෝචනය

	අවදානම් කළමනාකරණ වාර්තාව
අවදානම් පාලනය	✓
අවදානම් කළමනාකරණයට ප්‍රවේශය	✓
අවදානම් නැඹුරුව	✓
ආතති පරීක්ෂාව	✓
ණය අවදානම	✓
වෙළෙඳපොළ අවදානම	✓
ද්‍රවශීලතා අවදානම	✓
මෙහෙයුම් අවදානම	✓
අනුකූලතා අවදානම	✓
උපායමාර්ගික අවදානම	✓
කීර්තිනාම අවදානම	✓
සමූහ අවදානම් කළමනාකරණය	✓

### අවදානම් කළමනාකරණයේ වැදගත් සිදුවීම් 2016


#### ණය අවදානම



■ දළ ණය හා අත්තිකාරම් (රු. බිලියන)  
● අක්‍රීය ණය අනුපාතය

ණය කළමනාකරණයේ ගුණාත්මක භාවය අඛණ්ඩව වර්ධනය වී ඇත.


#### වෙළෙඳපොළ අවදානම



■ උපරිම NOP  
● උපරිම VaR

Fx NOP & VaR විදේශ විනිමය අවදානම එක්දින රැඳවුම් කාලය තුළ 99% විශ්වාස මට්ටමේදී.


#### ද්‍රවශීලතා අවදානම



■ එක්මසක පරතරයක් දක්වා  
● සීමාව

එක් මාසයක කාලසීමාවක් දක්වා වත්කම් සහ බැරකම් කල් පිරීම් නොගැලපීම

#### මෙහෙයුම් අලාභ ප්‍රවණතාවය 2012-2016




මෙහෙයුම් අලාභ ප්‍රවණතාවය



### අවදානම් පාලනය

අවදානම් අධීක්ෂණය, අවදානම් හැඹුරු මට්ටම් තීරණය කිරීම, අවදානම් ප්‍රතිපත්ති සකස් කිරීම සහ පවතින අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන්හි හා ක්‍රියාපටිපාටිවල ඵලදායීත්වය සහතික කිරීම පිළිබඳ ඉහළ ම වගකීම සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. පහත සටහනේ දැක්වෙන පරිදි අවදානම් කළමනාකරණය සම්බන්ධ සිය වගකීම් ඉටු කිරීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලයට, උපකමිටුවල හා විධායක කමිටුවල සහාය ලැබේ.



### මාණ්ඩලීය කමිටු

#### මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)

අවදානම් පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති රාමු, ප්‍රමිති හා ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය සහතික කිරීම මගින් මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව ව්‍යාපාර සමූහය තුළ ඇති අවදානම් ආශ්‍රිත සියලු අංශ පිළිබඳ ස්වාධීන අධීක්ෂණයක් සිදු කරයි. කාර්තුමය අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් සමාලෝචනය සහ ඇගයීම සිදු කරන අතර ම කමිටුව අවදානම් හැඹුරු සීමාවන් පිළිබඳව ද නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරයි. වර්ෂය තුළ දී කමිටුවේ සංයුතිය, යොමු නිර්දේශ සහ ක්‍රියාකාරකම් මේ වාර්ෂික වාර්තාවේ 49 වැනි පිටුවේ මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටු වාර්තාවේ විස්තරවේ.

#### මාණ්ඩලීය විගණන කමිටුව (BAC)

ව්‍යාපාර සමූහයේ අභ්‍යන්තර මූල්‍ය පාලනයන් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ගවල ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය තක්සේරු කිරීමේ දී මාණ්ඩලීය විගණන කමිටුව වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර සමූහයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අධීක්ෂණ වගකීම ද උසුලයි. අභ්‍යන්තර විගණනයේ ස්වාධීනත්වය ද තක්සේරු කරන කමිටුව එහි කාර්යසාධනය අධීක්ෂණය කරයි. මාණ්ඩලීය විගණන කමිටුවේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ වැඩිදුර විස්තර මේ වාර්තාවේ 48 වැනි පිටුවේ සඳහන් වේ.

#### මාණ්ඩලීය විධායක ණය කමිටුව (BECC)

ණය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සකස් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වන මාණ්ඩලීය විධායක ණය කමිටුව, බැංකුවේ ණය දීමේ කාර්යයන් (විශාල ණය පහසුකම් අනුමත කිරීම ඇතුළුව) සඳහා මාර්ගෝපදේශය සපයන අතර ණය ප්‍රමාණයේ ගුණාත්මකභාවය පිළිබඳ

දර්ශක අඛණ්ඩව අධීක්ෂණය කරයි. වර්ෂය තුළ දී මාණ්ඩලීය විධායක ණය කමිටුවේ (BECC) ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මේ වාර්තාවේ 49 වැනි පිටුව බලන්න.

#### මාණ්ඩලීය ආයෝජන බැංකුකරණ කමිටුව (BIBC)

බැංකුවේ ආයෝජන උපාය මාර්ගය අධීක්ෂණය කිරීමේ වගකීම දරන මාණ්ඩලීය ආයෝජන බැංකු කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ පරාමිතීන් තුළ ආයෝජන කළඹ කළමනාකරණය වීම සහතික කරයි.

### විධායක කමිටු

#### වත්කම් හා බැරකම් කමිටුව (ALCO)

දොළොස් දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවක් වන වත්කම් හා බැරකම් කමිටුවට පැවර ඇති වගකීම වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිගමනය කරනු ලැබ ඇති කාර්යසාධන හා අවදානම් පරාමිතීන් තුළ බැංකුවේ ශේෂ පත්‍රය කළමනාකරණය කිරීමය. එසේම ද්‍රවශීලතා

හා අරමුදල් සම්පාදන අවදානම් කළමනාකරණය සඳහා අදාළ ප්‍රතිපත්ති රාමු සහ ක්‍රියාපටිපාටි සකස් කිරීමේ දී ද එය මණ්ඩලයට සහාය වේ.

වත්කම් හා බැරකම් නිෂ්පාදිත හා සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ වගකීම ද වත්කම් හා බැරකම් කමිටුවේ විෂය සීමාවට ඇතුළත් වේ.

**මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)**

මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව අට දෙනෙකුගෙන් සමන්විත වන අතර එය අවදානම් කළමනාකරණයට අදාළ කරුණු සමාලෝචනය කිරීමේ වගකීම උසුලයි.

**අවදානම් කළමනාකරණයට ප්‍රවේශය**


උපාය මාර්ගය සකස් කිරීම, කාර්යසාධනය මෙන් ම අවදානම් සහ බැංකුවේ ශේෂ පත්‍රය කළමනාකරණය සම්බන්ධයෙන් මණ්ඩලය ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරයි. මහජන බැංකුවේ සමූහ අවදානම් කළමනාකරණ රාමුව අවදානම් කළමනාකරණය සඳහා පදනම සකස් කරන අතර, ව්‍යාපාර සමූහයේ අවදානම් සමස්තය, අවදානම් පරාමිතීන් නියම කිරීම සහ අවදානම කළමනාකරණය සහ අධීක්ෂණය විධායක හා මාණ්ඩලීය වගකීම පැවරීම ද සිදු කරයි.

සමූහයේ අවදානම් කළමනාකරණ රාමුවේ ප්‍රධාන අරමුණු මෙසේය:

- සමූහයේ අවදානම් නැඹුරුව නිගමනය කිරීම සහ අධීක්ෂණය සහ එහි ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තහවුරු කිරීම
- සමූහයේ වත්කම් ගුණාත්මකභාවය සහ අවදානම් පිරිවැය කළමනාකරණය සහ උපරිම කිරීම
- නියාමන අවශ්‍යතාවන්ට සහ අභ්‍යන්තර සීමාවන්ට අනුකූල වීම
- ඉස්මතු වන අවදානම් සහ අවස්ථා හමුවේ සමූහයේ උපායමාර්ගික මෙහෙයවීමේ අදාළත්වය නියමිත කාලසීමාවක් තුළ වරින් වර තක්සේරු කිරීම
- ව්‍යාපාර සංවිධානය තුළ සමූහය පුරා ව්‍යාප්ත වූ අවදානම් සංස්කෘතියක් පෝෂණය කිරීම


සමූහයේ විස්තීර්ණ අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණ රාමු මගින් උපායමාර්ගයට හා ප්‍රතිපත්ති සැකැස්මට අවශ්‍ය මගපෙන්වීම ලැබෙන හෙයින් ඒවා සමූහයේ ව්‍යාපාර සහ කළමනාකරණ ක්‍රියාවලීන්ට ඒකාබද්ධ වී තිබේ.

ආයෝජන තක්සේරු කිරීමේ දී බැංකුව සුපරීක්ෂකාරී ප්‍රවේශයක් අනුගමනය කරයි. ඒ අනුව පාරිසරික, සමාජීය අවදානමට සහ ඇති විය හැකි බලපෑම කෙරෙහි නිසි අවධානය යොමු කරනු ලැබේ.




**ආරක්ෂක ක්‍රියාමාර්ග තුන**

ව්‍යාපාර සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව පදනම් වී ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව සහ ප්‍රමිතිගත ආකාරයකින් සිය අවදානම් කළමනාකරණය කිරීමට සමූහයට උපකාරී වී ඇති, වගකීම පැහැදිලිව හඳුනාගැනීම සහ විවික්ෂණශීලී ලෙස වගකීම බෙදීම සහතික කරන ආරක්ෂක ක්‍රියාමාර්ග මතය.



### අවදානම් කළමනාකරණයේදී කාර්යාලිත වගකීම්

අවදානම් කළමනාකරණ ඒකකය (RMU) බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයන් පිළිබඳ සමස්ත විධායක වගකීම උසුලයි. එය ප්‍රධාන අවදානම් නිලධාරීගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණ) මූලිකත්වයෙන් කටයුතු කරන අතර ව්‍යාපාර ඒකකවලින් මෙන්ම ලාභ හා පරිමා ඉලක්ක වලින්ද ස්වාධීනව ක්‍රියාත්මකවේ. ණය, වෙළඳපොළ හා මෙහෙයුම් අවදානම් මෙහෙයවීමේ විශේෂිත වගකීම සහිත වෙනම අවදානම් කළමනාකරණ ඒකක තුනක් ස්ථාපිතව ඇත. සමූහයේ අවදානම් දර්ශකයන් එහි නිර්වචනය වූ අවදානම් නැඹුරුව අනුකූල වීම සහතික කරන අතර මණ්ඩලයේ අනුමත අවදානම් ප්‍රතිපත්ති හා රාමු ක්‍රියාත්මක කිරීම අවදානම් කළමනාකරණ ඒකකයේ වගකීමවේ.



### අවදානම් සංස්කෘතිය

අවදානම් කළමනාකරණයේ සහ පරිචයන් සහ මතු වන තර්ජන, ප්‍රතිපත්ති, මෙවලම් සහ ශිල්ප ක්‍රම පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ ලා අවදානම් කළමනාකරණ ඒකකය දෙන ලද නායකත්වය නිසා සිය සේවකයින් අතර ශක්තිමත් අවදානම් සංස්කෘතියක් වර්ධනය කිරීමට සමූහයට හැකි වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමූහයේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ සමූහයේ නිර්වචනය වූ අවදානම් නැඹුරුව ඇතුළත කොටස්හිම වටිනාකම උපරිම කිරීම උදෙසා සියලුම සේවකයෝ දැඩි සේ උත්සාහ කරති.

### අවදානම් නැඹුරුව

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම් නැඹුරුව නියම කරනු ලබන අතර, සිය උපාය මාර්ගික හා මූල්‍ය අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමේ දී ව්‍යාපාර සංවිධානය භාර ගැනීමට කැමති අවදානම් වර්ගය සහ පරිමාණය ඉන් පැහැදිලිව ප්‍රකාශවේ. ව්‍යාපාර සමූහය නිර්මාණය වී ඇති සියලු අවදානම් පිළිබිඹු කරන පුළුල් විචල්‍යයන් පරාසයක් පුරා පැතිරුණු සහන සීමා සහ අවදානම් ක්‍රියාත්මක ලක්ෂ්‍යයන් මගින් එය ප්‍රකාශිත වේ. තිරසාර ආකාරයකින් වර්ධනය සහ ලාභදායීත්වය පහසු කරවන සමූහයේ අවදානම් නැඹුරුව විචක්ෂණ වූවකි. අවදානම් නැඹුරුව වාර්ෂික පදනමකින් සමාලෝචනය කරනු ලබන අතර (අවශ්‍ය වේ නම්) සංශෝධනය කරනු ලැබේ.

	සීමාව/පරාසය			2016 දෙසැම්බර් මස අවසානයට පැවති තත්ත්වය	2015 දෙසැම්බර් මස අවසානයට පැවති තත්ත්වය
	අධි අවදානම	මධ්‍යම අවදානම	අඩු අවදානම		
<b>ණය අවදානම</b>					
අක්‍රීය ණය/මුළු අත්තිකාරම්	>10%	5% – 10%	5%>	<b>2.45%</b>	1.92%
ප්‍රතිපාදන ආවරණය	75%>	75% – 90%	>90%	<b>110.4%</b>	98.3%
ලාභාලාභ ගිණුමට අයකිරීම්	>15%	5% – 15%	5%>	<b>N/A</b>	9.06%
සංකේන්ද්‍රණයන් (HHI ක්‍රමය)	>0.25	0.25 – 0.15	0.15>	<b>0.20</b>	0.20
අයකර ගැනීම්	>2%	2% – 4%	>4%	<b>30.60%</b>	22.85%
අධි රා අතිරික්තය	>20%	10% – 20%	10%>	<b>17.92%</b>	10.92%
විදේශ නිරාවරණය (විදේශ බැංකු ඒකකය)	>15%	10% – 15%	10%>	<b>0.04%</b>	0.30%


	අනුමත සීමාව	2016.12.31 දිනෙහි අවසන් වූ වර්ෂය		2015.12.31 දිනෙහි අවසන් වූ වර්ෂය	
		අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
<b>වෙළෙඳපොළ අවදානම</b>					
වි.වි. ශුද්ධ ආරම්භක තත්ත්වය	එ.ජ.ඩො. +/- මිලියන 16	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
අවදානමේදී අගය (VaR) (99% විශ්වාස මට්ටමේදී, දිනකට)	එ.ජ.ඩො. 250,000	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
සමුච්චිත පාඩු					
- වි.වි. වෙළඳාම	එ.ජ.ඩො. 175,000	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
- FIS වෙළඳාම (උපලබ්ධි)	රු. මිලියන 25	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
(උපලබ්ධි නොවූ)	රු. මිලියන 500	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
ඉදිරි වි.වි. පරතර සීමාව	එ.ජ.ඩො. 300 මාසික මිලියන	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්					
- වෙළෙඳ	රු. බිලියන 150	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
- ආයෝජන	රු. බිලියන 155	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
- විකිණීම සඳහා පවතින	රු. බිලියන 10	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB)	එ.ජ.ඩො. මිලියන 750	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
අන්තර් බැංකු ණය ගැනීම්	රු. බිලියන 170	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
දේ.බැ.ඒ. විදේශ ව්‍යවහාර මුදල් ණය ගැනීම්	එ.ජ.ඩො. මිලියන 50	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
වෙළඳ කොටස් කළමනාකරණ ආයෝජන වටිනාකම	රු. මිලියන 1,000	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
S&P SL20 දුර්වලතම මත කොටස් %	අවම: 25%	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
ගිල්ට් ඒකක භාර සීමාව	රු. බිලියන 2.5	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
ණයකර	රු. බිලියන 5	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය
පොලී අනුපාත අවදානම (DGap+VaR on Fwd Fx)	රු. බිලියන 6.5	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය	අනුකූල විය

	මෙහෙයුම් අවදානම් තැඹුරුව			2016 දෙසැම්බර් මස අවසානයට පැවති තත්ත්වය	2015 දෙසැම්බර් මස අවසානයට පැවති තත්ත්වය
	අධි අවදානම	මධ්‍යම අවදානම	අඩු අවදානම		
මෙහෙයුම් පාඩු - අභ්‍යන්තර	>25	25 – 10	<10	<b>12</b>	05
මෙහෙයුම් පාඩු - බාහිර	>1000	400 – 1000	<400	<b>236</b>	248
මුළු මෙහෙයුම් වියදුම්වලට සාපේක්ෂව මුළු මෙහෙයුම් පාඩු	>1.0%	0.5% – 1.0%	<0.5%	<b>0.29%</b>	0.41%
පද්ධති උපයෝජනයාවය	<97.5%	97.5% – 99.8%	>99.9%	<b>99.5</b>	98.5
සනුදායක මට්ටමට අඩු ශාඛා විගණන %	>15%	15%	Nil		78.76%

### ආතති පරීක්ෂාව


වෙළඳපොළ විචල්‍යතාවල සහ අනෙකුත් සාධකවල වෙනස්කම්වලට සිය අවදානම් පැතිකඩේ සංවේදීභාවය තක්සේරු කිරීම සඳහා ව්‍යාපාර සමූහය විධිමත් පදනමක් මත ආතති පරීක්ෂාවේ යෙදේ. වෙළඳපොළ විචල්‍යතාවලින් හා අනෙකුත් සාධකවලින් ඉපයුම්, ප්‍රාග්ධන සහ දුර්වලතා මත ඇති විය හැකි බලපෑම් මැනීම සඳහා අනුකාරක ශිල්පක්‍රමයක් භාවිත කරනු ලැබේ. ප්‍රතිඵලවලට පාදක වන මූලික උපකල්පනයන් ද ඇතුළුව ආතති පරීක්ෂා ප්‍රතිඵල මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබේ. ව්‍යාපාර සමූහයේ ආතති පරීක්ෂණ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිඵල පහත දැක්වෙන කරුණු ඇතුළුව ව්‍යාපාර ක්‍රියාවලින් කිහිපයක ප්‍රධාන යෙදවුමක් බවට පත් වේ.

- ICAAP සඳහා ප්‍රාග්ධන සැලසුම්කරණය
- උපායමාර්ගික සැලසුම්කරණය
- අවදානම් හැඹුරුව නිර්වචනය කිරීම
- අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන් සමඟ සන්නිවේදනය
- නිර්වචනය වූ පරාමිතීන් තුළ අවදානම් කළමනාකරණය



### අවදානම් සමස්තය

ව්‍යාපාර සමූහයේ ව්‍යාපාර කටයුතු විවිධ අවදානම්වලට නිරාවරණය වන අතර ඒවායින් සමහරක් බැංකුවට සෘජුවම පාලනය කළ හැකිය. ඒ අතරතුර, මෙහෙයුම් කටයුතු වලදී මතු වන සමහර අවදානම් සමූහයේ පාලනයෙන් තොර වන අතර ඒවා අධීක්ෂණය කළ හැකි වන්නේ කාර්යසාධනයට හා ප්‍රාග්ධනයට ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීම සඳහා පමණි.




### ණය අවදානම

ණය අවදානම අර්ථ නිරූපණය කරනු ලැබ ඇත්තේ ගනුදෙනුකරුවන් සහ ප්‍රතිපාර්ශ්වයන් සිය ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අසමත් වීමෙන් අනාගතයේ ඇති විය හැකි පාඩු වශයෙනි. ණය හා අන්තිකාරම්වලින් මෙන්ම මූල්‍ය ඇප, ණයවර ලිපි හා ගනුදෙනුකරුවන් වෙනුවෙන් හිකුත් කරන ලද හා සිදු කරන ලද ප්‍රතිග්‍රහණයන් යන කරුණුවලින් පැහැදිලි වන මේ ණය අවදානම මූල්‍ය ආයතනයක් වශයෙන් ව්‍යාපාර සමූහයේ මූලික අවදානමකි. පැහැර හැරීමේ අවදානම, ප්‍රතිපාර්ශ්ව ව්‍යාපාර අංශ හෝ තුනෝල විද්‍යාත්මක කලාප සංකේන්ද්‍රණය වීම වැනි විවිධ ස්වරූපවලින් ණය අවදානම ඇති විය හැකිය.

### ණය අවදානම් කළමනාකරණයට ප්‍රවේශය

මාණ්ඩලීය විධායක ණය කමිටුව (BECC) බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ සමස්ත වගකීම දරන මෙහෙයුම් කමිටුව වශයෙන් කටයුතු කරයි. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන ණය පාලන දෙපාර්තමේන්තුව ව්‍යාපාර කටයුතුවලින් ස්වාධීනව කටයුතු කරන අතර සියලු අවදානම් කළමනාකරණ ප්‍රයත්නයන් ව්‍යාපාර ඒකක මට්ටමින් මෙහෙයවයි. ණය අවදානම කළමනාකරණය කිරීමේ මූලික වගකීම ඇත්තේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමිතීන්ගෙන් හා රාමුවලින් සහාය ලැබෙන ණය පාලන දෙපාර්තමේන්තුවේ ස්වාධීන සමාලෝචනයේ අනුපූරක සහාය ලබන ව්‍යාපාර ඒකක වලටය.

ව්‍යාපාර සමූහයේ ණය අවදානම් කළමනාකරණ රාමුවට පදනම සැපයෙනුයේ පහත දැක්වෙන රාමුවෙනි.



### ශක්තිමත් අවදානම් ප්‍රතිපත්ති සහ පාලන රාමුව

ණය අවදානම් ප්‍රතිපත්තිය මාණ්ඩලීය විධායක ණය කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සකස් කරනු ලබන අතර අලුතින් ඇතිවන යන භාවිතයන් මෙන් ම ඉස්මතු වන අවදානම් පදනම් කරගෙන විධිමත් පරිදි සමාලෝචනය සහ යාවත්කාල කරනු ලැබේ. විවිධ මට්ටම්වල බලය පවරන ලද අනුමත කිරීම් අධිකාරී බලය, මනාව නිර්වචනය කරන ලද ණය නිර්ණායක සහ අනෙකුත් කරුණු අතර, නිර්වචනය වූ අවදානම් හැඹුරුවලට අනුකූල විවේචන මට්ටම් ඇතුළත් වන විස්තීර්ණ ණය තක්සේරු යාන්ත්‍රණයක් සමූහයේ ණය ප්‍රතිපත්තිවල මූලික අංගවලට ඇතුළත් වේ.

### වගකීම් වෙන් කිරීම

පැහැදිලිව ප්‍රකාශිත හා අනුමත අවදානම් ප්‍රතිග්‍රහණ නිර්ණායක සහ විවිධ මට්ටම්වල දී ණය අනුමත කිරීමේ අධිකාරී බලය එක් එක් ව්‍යාපාරික අංශය සතුවේ. ඒ අතර ණය පහසුකමක් ගෙවීමෙන් පසු ඇතිවන සැලකිය යුතු වෙනස්කම් (භාවයේ, ප්‍රඥප්තියේ හෝ අතිරේක ඇප ව්‍යුහයේ වෙනස්කම් වැනි) සඳහා අනුමැතිය අවශ්‍යවේ. ණය තක්සේරු මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ නිපුණතා විශේෂාසනය පහසු කරවීම සඳහා අනුමැතියට පෙර අවදානම් තක්සේරු කිරීම සහ අනුමැතියට පසු අධීක්ෂණය කිරීම පැහැදිලිව වෙන් කර දක්වා ඇත.

### ණය අවදානම අඩු කිරීම සහ අතිරේක ඇප කළමනාකරණය

අනුකූල යෙදවුම සහ පිළිගත හැකි බව සහතික කිරීම සඳහා විධිමත් පරිදි සමාලෝචනයට ලක් වන සමූහයේ ණය අවදානම් අඩු කිරීමේ ශිල්පීය ක්‍රම මෙහෙයවීම සඳහා පැහැදිලිව ප්‍රකාශිත ක්‍රියාවලීන් සහ ක්‍රියාපටිපාටි සකස් කරනු ලැබ ඇත. සමූහය විසින් බොහෝමයක් මූලික අතිරේක ඇපවර්ගවලට ඇතුළත් වන්නේ අනෙකුත් ඒවා අතර දේපල උකස්, වංචල වත්කම් සහ පොත් ණයය.


ලබා ගනු ලබන අතිරේක ඇප මගින් නෛතික හා කාලීනව බලාත්මක කිරීමේ අවශ්‍යතා සැපිරෙන බවත්, යෝග්‍ය හා විධිමත් පරිදි ඇරැඹීමට ලක්වන බවත් සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේ.

### ණය අධීක්ෂණය

ණය පාලන දෙපාර්තමේන්තුව ස්වාධීනව ණය හා අන්තිකාරම් අධීක්ෂණය කරන අතර අක්‍රීය ණය තත්ත්වය, විලාස පරිමාණයේ කාර්යසාධනය, ණය කල් පසුවීමේ විශ්ලේෂණය සහ අනෙකුත් කරුණු අතර කාර්මාන්ත අංශවල කාර්යසාධනය පිළිබඳ මාසික වාර්තා සකස් කරයි. ණය අවදානම ඵලදායී ලෙස කළමනාකරණය සහතික කිරීම සඳහා අවදානම් කළමනාකරණ ඒකකය, මාණ්ඩලීය

### වගකීමෙන් යුත් ණය දීමේ සංස්කෘතිය


ඉහළ මට්ටමක අභ්‍යන්තර සන්නිවේදනයක් සහ විස්තීර්ණ පුහුණු වැඩසටහන් මගින් අවදානම් අවබෝධයක් සහ වගකීමෙන් යුත් ණය දීමේ සංස්කෘතියක් වර්ධනය කොට ආරක්ෂා කිරීමට සමූහය නිරතුරු උත්සාහ දරයි. ප්‍රධාන වශයෙන් ආපසු ගෙවීමේ හැකියාව අනුව ණයගැතියන් තක්සේරු කරනු ලබන අතර ණය පහසුකම තක්සේරු කිරීම සඳහා අභ්‍යන්තර වශයෙන් වැඩි දියුණු කරන ලද අවදානම් ප්‍රමාණ කිරීමේ ලකුණු කාඩ්පත් සහ කරුණු නවයකින් යුත් ප්‍රමාණ කිරීමේ පරිමාණයක් භාවිතා කරනු ලැබේ. සංස්ථා, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණයගැතියන් හා මූල්‍ය ආයතන තක්සේරු කිරීම සඳහා පොදු ලකුණු කාඩ්පත් භාවිතා කරනු ලැබ ඇත. ක්‍රියාත්මකව පවතින අභ්‍යන්තර ණය ප්‍රමාණ කිරීමේ මාදිලිවලින් විවිධ අවදානම් සාධක නියෝජනය වන අතර ණය අවදානම සඳහා ප්‍රාග්ධන භාරය ගණනය කිරීමේ දී වර්තමාන බාසල් II ප්‍රමිතිකරණ ප්‍රවේශයේ සිට උසස් ප්‍රවේශය කරා ණය අවදානම සඳහා ප්‍රාග්ධන භාරය ගණනය කිරීමේ දී බැංකුවේ පරිවර්තනය පහසු කරවමින් පැහැර හැරීමේ හැකියාව පුරෝකච්ඡනය කිරීමට ඒවාට හැකියාව ඇත.



විධායක ණය කමිටුව සහ මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව විසින් විධිමත් පදනමක් මත මේ වාර්තා සමාලෝචනයට ලක් කරනු ලැබේ. ආපසු ගෙවීමේදී දුෂ්කරතා ඇති විය හැකි ණය ගන්නන් කල් තබා හඳුනාගැනීම සඳහා ද ක්‍රියාපටිපාටි සකස් කර තිබේ. එවැනි ණය ප්‍රමාණයක් සෝදිසි ලැයිස්තුවකට ඇතුළත් කොට එකී ණය මුදල්වල ප්‍රමාණය අනුව ආපසු ණය කර ගැනීම සඳහා සක්‍රීය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

**දළ ණය හා අත්තිකාරම්**

රු. බිලියන




**2016 ණය අවදානම් කාර්යසාධනය**

2016 දෙසැම්බර් 31 දින වන විට ශේෂ පත්‍රයේ 68.4%ක ප්‍රමාණයක් නියෝජනය කරමින්, පසුගිය වසර හා සැසඳීමේ දී බැංකුවේ ශුද්ධ ණය හා අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 891 ක් දක්වා 15.9% කින් ප්‍රසාරණය විය. ණය ප්‍රමාණ වර්ධනය මෙහෙයවන ලද්දේ බැංකුවේ සංයුක්ත (10.4%) සහ ව්‍යවසාය බැංකු හා සිල්ලර බැංකු (16.5%) ණය ප්‍රමාණයන්හි ශක්තිමත් ප්‍රසාරණය මගිනි. ශක්තිමත් ණය ප්‍රමාණ වර්ධනයක් තිබුණද වර්ෂය සඳහා හානිකරණ අලාභයන් 66.7% කින් අඩු විය.


**ණය පැහැර හැරීමේ අවදානම**

ණය පැහැර හැරීම ණය අවදානමේ ප්‍රධාන සංරචකයක් වන අතර ණයගැතියෙකුගේ හෝ ප්‍රතිපාර්ශ්වයක පැහැර හැරීමෙන් ඇති වන අහාගත පාඩුවලින් එකී අවදානම ඇති වේ. වර්ෂය සඳහා 2.6% ක සමස්ත දළ අක්‍රීය ණය අනුපාතය 1.9% ක් වූ අතර, එය බැංකු කල්මාන්තයේ සාමාන්‍ය අගය වන 2.6% වඩා උසස් තත්ත්වයක පවතී. වර්ෂය තුළ ශක්තිමත් ණය ප්‍රමාණ වර්ධනය සාක්ෂාත් කරගන්නා ලද්දේ එහි ණය ප්‍රමාණයේ අවදානම් තක්සේරු කිරීම වල සමගාමී වැඩි දියුණු වීමත් සමගය. මේ යහපත් ගුණාත්මකභාවයෙන් පිලිබිඹු වන්නේ ණය දීමට පෙර අනුගමනය කළ ප්‍රතිරක්ෂණ ප්‍රමිතීන් ණය දීමෙන් පසු සිදු කරන ලද අධීක්ෂණය මෙන්ම ලබා දෙන ලද ණය මුදල්වල ක්ෂේත්‍ර ස්වභාවය යන කරුණුය.

**කල් පිරීම අනුව ණය පහසුකම් විග්‍රහය**



**සාමූහික ගනුදෙනුකරුවන්ගේ අවදානම් තක්සේරුව**



**සංකේන්ද්‍රණ අවදානම**

සංකේන්ද්‍රණ අවදානම මතු වන්නේ යම් නිශ්චිත අංශයකට නිෂ්පාදිතයකට ප්‍රදේශයකට හෝ ගනුදෙනුකරුවෙකුට/සමූහයකට අධි ප්‍රමාණයකින් ණය පහසුකම් සැලසීමෙනි. විශේෂිත අංශවලට හා නිෂ්පාදිතවලට ණය දීමේ සීමා බැංකුවේ අවදානම් හඹුරුව විසින් අර්ථනිරූපනයවී ඇති අතර අවදානම් දෙපාර්තමේන්තුව, මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විධිමත් පදනමකින් ඒවා අධීක්ෂණය කරනු ලැබේ. මෙහෙයුම් වාතාවරණය විසින් ඇති කරනු ලබන අවදානම් හා අවස්ථා අනුව සීමා සමාලෝචනයට ලක් කරනු ලැබේ.

හාමික වශයෙන් සංකේන්ද්‍රණය ඇති වන්නේ විශේෂිත පුද්ගල ණය ගැනුම්කරුවන්ට විශාල වශයෙන් ණය පහසුකම් ලබා දීමෙන් වන අතර හර්ෆින්ඩාල් - හර්ෂ්මන් දර්ශකය (HHI) සහ තනි ණයගැනුම්කාර සීමාව මගින් එය අධීක්ෂණය කරනු ලැබේ. රටේ සංවර්ධනයට ඇති ස්වකීය උපායමාර්ගික සම්බන්ධතාව සහ රජයට ප්‍රමුඛ ණය දෙන්නෙකු වශයෙන් තමා සතු

තත්ත්වය සලකන විට මහජන බැංකුව රජය සතු ආයතනවලට ලබාදෙන පහසුකම් ඉහළ මට්ටමක පවතී. මේ ආයතන ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ලංකා බැංකුපොදු නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය වැනි පද්ධතිමය වශයෙන් වැදගත් ආයතන වන නිසා රජයේ භාණ්ඩාගාරයෙන් ප්‍රත්‍යක්ෂ ඇපයක් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජය සතු ආයතනවලට ණය දීම බැංකුවට අධික ණය අවදානමක් ඇති නොකරයි.


පහත නිදර්ශනවලින් පැහැදිලි වන පරිදි සමස්ත ණය පරිමාවේ සමානුපාතයක් වශයෙන් වර්ෂය තුළ දී රජය සතු ආයතනවලට ලබා දුන් ණය මුදල් ප්‍රමාණය කලින් වර්ෂයේ 45.3% හා සැසඳීමේදී 2016 දෙසැම්බර් අවසානය වන විට 35.6% දක්වා අඩු විය. රජය සතු ආයතන ඇතුළත් නොවන රජය සතු ආයතන ඇතුළත් වන ණය පහසුකම්වල HHI අගය<sup>1</sup> පිලිවෙලින් 0.05 ක් සහ 0.12 ක් විය.

1 මනාව විවිදානීකරණය වූ ණය පහසුකම්වල HHI අගයන් ශුන්‍ය අගයට ආසන්න වන අතර සාපේක්ෂ වශයෙන් සංකේන්ද්‍රණය වූ ණය පහසුකම්වල HHI අගයන් වඩා ඉහළ ය.


**විශාල ණය පහසුකම්වල කොටස**

රාජ්‍ය ආයතන සහිතව	විශාලතම 3 %	විශාලතම 5 %	විශාලතම 10 %	විශාලතම 20 %
2015	63	72	83	91
2016	46	54	68	82
රාජ්‍ය ආයතන රහිතව	විශාලතම 3 %	විශාලතම 5 %	විශාලතම 10 %	විශාලතම 20 %
2015	33	45	59	70
2016	29	40	57	69

**විශාල ණය පහසුකම් සංකේන්ද්‍රණය (රු. මිලියන 100ට වැඩි පහසුකම්)**




**රජය සතු ආයතන හැර-2016**



නිෂ්පාදිත සංකේන්ද්‍රණය සැලකීමේ දී උකස් ණය බැංකුවේ ඉතාම වැදගත් නගි නිෂ්පාදිත මාර්ගය වන අතර එහි පුරෝගාමී වෙළඳපොළ තත්ත්වයේ පිලිබිඹුවකි. ඊට පෙර වර්ෂයේ 12.5% හා සැසඳීමේදී 2016 දී ලබා දුන් උකස්ණය පහසුකම් ප්‍රමාණය 12.0% දක්වා අඩු වූ අතර වර්ෂය තුළ ණය පාඩු ප්‍රමාණය අවම විය.


**ණය පහසුකම් (නිෂ්පාදිතය අනුව)-2016**



- නුචමාරු බිල්පත්
- ණය අයිත
- වෙළඳ මූල්‍යණය
- ණය පත්
- රණ්බඩු උකස්ණය
- සේවක ණය
- කාලීන ණය
- වෙනත්
- ලැබිය යුතු කල්බදු වාරික


විනිසුරු බිල්පත්, අයිත, වෙළඳ මූල්‍ය, ණයපත් (ක්‍රෙඩිට් කාඩ්), උකස් කිරීම, කාර්ය මණ්ඩල ණය කාල ණය, වෙනත්, ලැබිය යුතු කල්බදු ඒ අතර, පහත නිදර්ශනයේ දැක්වෙන පරිදි ආංශික ව්‍යාප්තිය අනුව බැංකුවේ පහසුකම් ප්‍රමාණය අඛණ්ඩව මනාව විවිධාංගකරණය වෙමින් පවතී. ප්‍රදේශ වශයෙන් ගත් කල බස්නාහිර ප්‍රදේශයේ ණය කළඹට ඉහළම දායකත්වය ලබාදේ. මහජන බැංකුවේ භූගෝල විද්‍යාත්මක ව්‍යාප්තිය එහි සම පාර්ශ්වයන්ට වඩා පුළුල් ප්‍රාදේශීය ව්‍යාප්තියක් පෙන්වුවද මෙය සමස්ත බැංකු කර්මාන්තයට අනුකූලවය.

**ණය - අංශ වශයෙන් ව්‍යාප්තිය**



- කෘෂිකර්ම හා ධීවර
- නව ආර්ථිකය
- මූල්‍ය හා ව්‍යාපාර සේවා
- සංචාරක
- ප්‍රවාහන
- ඉදිකිරීම්
- වෙළෙන්දන්
- නව ආර්ථිකය
- මූල්‍ය හා ව්‍යාපාර සේවා
- සංචාරක
- ප්‍රවාහන
- ඉදිකිරීම්
- වෙනත්

**මුළු ණය ප්‍රදේශ වශයෙන් ව්‍යාප්තිය**



- උතුරු මැද
- උතුරු
- වයඹ
- නැගෙනහිර
- බස්නාහිර
- මධ්‍යම
- සැරසුම්
- දකුණ
- උළුව

**අතිරේක ඇප විශ්ලේෂණය**

අතිරේක ඇප තක්සේරුව සම්බන්ධයෙන් අප දැකී ප්‍රවේශයක් අනුගමනය කරන අතර තක්සේරු කිරීම්වලින් වෙළඳපොළ තත්ත්වයන් පිලිබිඹු වන නව සහතික කිරීම් සඳහා ඒවා නිතිපතා සමාලෝචනය හා සාවත්කාල කරනු ලැබේ. යම් නිශ්චිත වත්කම් කාණ්ඩයක මිල පහත වැටීම්වලින් ඇති විය හැකි බලපෑම සීමා කරමින් බැංකුව සාපේක්ෂ වශයෙන් විවිධ අතිරේක ඇප ක්‍රමයක් පවත්වාගෙන යයි.

**ණය අවදානම - ආතති පරීක්ෂාව**

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණව මට්ටම් කෙරෙහි පහත දැක්වෙන කරුණුවල විභව බලපෑම මැනීම සඳහා ණය අවදානම සඳහා ආතති පරීක්ෂාව සිදු කරනු ලැබේ -

- අක්‍රීය ණය ඉහළ යෑමකින් තිරණය වන පරිදි වත්කම් ක්ෂය වීම
- අක්‍රීය ණය කාණ්ඩ තුළ අතිතකර සංවලනයන්
- බැංකුව තබාගෙන ඇති අතිරේක ඇප වටිනාකමේ බලාත් විකෘතීන්වල පහත වැටීම
- සක්‍රීය ණය අක්‍රීය ණයවලට වැටීම
- විශාල ණයගැනුම්කරුවන් විසින් ගෙවීම් පැහැර හැරීම



අක්‍රීය ණය ඉහළ කාම	කම්පනයේ විශාලත්වය - 5%	කම්පනයේ විශාලත්වය - 10%	කම්පනයේ විශාලත්වය - 20%
සංශෝධිත මූලික ප්‍රාග්ධන අනුපාතය	9.71%	9.63%	9.47%
සමස්ත ප්‍රාග්ධන අනුපාත	12.01%	11.93%	11.77%
<b>අක්‍රීය ණය කාණ්ඩ තුළ අහිතකර සංවලනයන්</b>	<b>කම්පනයේ විශාලත්වය - 50%</b>	<b>කම්පනයේ විශාලත්වය - 80%</b>	<b>කම්පනයේ විශාලත්වය - 100%</b>
සංශෝධිත මූලික ප්‍රාග්ධන අනුපාතය	9.72%	9.68%	9.66%
සමස්ත ප්‍රාග්ධන අනුපාත	12.02%	11.98%	11.96%
<b>බැංකුව තබාගෙන ඇති අතිරේක ඇපවල බලපත් විකුණුම් වටිනාකමේ අනුවීම</b>	<b>කම්පනයේ විශාලත්වය - 5%</b>	<b>කම්පනයේ විශාලත්වය - 10%</b>	<b>කම්පනයේ විශාලත්වය - 15%</b>
සංශෝධිත මූලික ප්‍රාග්ධන අනුපාතය	9.75%	9.70%	9.66%
සමස්ත ප්‍රාග්ධන අනුපාත	12.04%	12.00%	11.95%
<b>සක්‍රීය ණය අක්‍රීය ණයවලට වැරදීම</b>	<b>කම්පනයේ විශාලත්වය - 1%</b>	<b>කම්පනයේ විශාලත්වය - 2%</b>	<b>කම්පනයේ විශාලත්වය - 3%</b>
සංශෝධිත මූලික ප්‍රාග්ධන අනුපාතය	9.24%	8.68%	8.13%
සමස්ත ප්‍රාග්ධන අනුපාත	11.53%	10.98%	10.43%
<b>විශාල ණය හැකුම්කරුවන් විසින් පැනවූ හැරීම්</b>	<b>කම්පනයේ විශාලත්වය - 5%</b>	<b>කම්පනයේ විශාලත්වය - 7.5%</b>	<b>කම්පනයේ විශාලත්වය - 10%</b>
සංශෝධිත මූලික ප්‍රාග්ධන අනුපාතය	9.24%	8.97%	8.70%
සමස්ත ප්‍රාග්ධන අනුපාත	11.54%	11.27%	11.00%

ඉහත ආනති පරීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන පරිදි, ණය ගුණාත්මකභාවයේ සැලකිය යුතු ක්ෂයවීමකට මුහුණදීම සඳහා බැංකුව ප්‍රමාණවත් ප්‍රාග්ධන ස්ඵරාත්මක තොගයක් පවත්වාගෙන යයි.

**වෙළඳපොළ අවදානම**

වෙළඳපොළ අවදානම යනු පොලී අනුපාත, කොටස් මිල ගණන්, විදේශ විනිමය අනුපාත සහ බැඳුම්කර සහ වෙළඳ ද්‍රව්‍ය මිල ගණන් වැනි වෙළඳපොළ විචලනයන්හි අහිතකර සංවලනයන් නිසා ඉපයුම්වල, වෙළඳපොළේ හෝ මූල්‍ය උපකරණවල අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වෙනස්කම්වලින් ඇති විය හැකි පාඩුය.

බැංකුවේ ප්‍රමුඛ වෙළඳපොළ අවදානම් වන්නේ -

- පොලී අනුපාත අවදානම
- විදේශ විනිමය අවදානම
- සාමාන්‍ය කොටස් අවදානම සහ
- වෙළඳ ද්‍රව්‍ය අවදානම ය. (මෙය ප්‍රධාන වශයෙන් ම බැංකුවේ උකස් කටයුතු නිසා සිදුවේ.)

**වෙළඳපොළ අවදානම් ප්‍රමාණය**


වත්කම්	2016		2015	
	වාණිජ ලේඛනය රු. මිලියන	වාණිජ නොවන ලේඛනය රු. මිලියන	වාණිජ ලේඛනය රු. මිලියන	වාණිජ නොවන ලේඛනය
	<b>HFT</b>	<b>HTM</b>	HFT	HTM
භාණ්ඩාගාර බිල්පත්	35,696	-	73,952	8,068
භාණ්ඩාගාර බැඳුම්කර	37,552	93,588	41,911	75,991
SLDB	-	40,866	-	66,341
ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර	-	7,323	-	7,323
වෙනත් බැරකම්	1,027	5,860	1,394	7,173
ණයකරය	-	12,500	-	15,000

මෙම අවදානම ප්‍රධාන වශයෙන් ම ඇති වන්නේ එහි වාණිජ හා වාණිජ නොවන ලේඛනවල පොලී අනුපාත සාපේක්ෂ වශයෙන් වැදගත් උකස් ප්‍රමාණය සහ කරුණුවලිනි. විදේශ විනිමය අවදානමට නිරාවරණය වීම මධ්‍යස්ථ මට්ටමකින් සිදුවන අතර එය ඇති වන්නේ බැංකුවේ නිමිවත් වෙළඳාම හා විදේශ විනිමය මගින් නිශ්චිත වන ගනුදෙනු මගිනි. බැංකුවේ සාමාන්‍ය කොටස් ආයෝජන ප්‍රමාණය ශේෂ පත්‍රයෙන් හුදෙක් 3.6% ක් පමණක් වන නිසා කොටස් අනුපාතයට එය නිරාවරණය වීම සීමාසහිතය.

**වෙළඳපොළ අවදානම් කළමනාකරණයට ප්‍රවේශය**

වෙළඳපොළ අවදානමට නිරාවරණය වීම මණ්ඩලීය මට්ටමින් අධීක්ෂණය කරනු ලබන්නේ බැංකුවේ වෙළඳපොළ අවදානම් කළමනාකරණ

රාමුව, ප්‍රතිපත්ති හා අවදානම් නැඹුරු සීමා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය ද පැවරී ඇති මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව විසිනි. විධායක මට්ටමකින් වෙළඳපොළ අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ සහ බැංකුවේ වෙළඳපොළ අවදානම් නිරාවරණය වීම්, නිර්වචනය වූ අවදානම් හැඹුරුව තුළ පවතින බව සහතික කිරීමේ කාර්යභාරය පැවරී ඇති වත්කම් හා බැරකම් කමිටුවට ය. (ALCO) වෙළඳපොළ අවදානම් කළමනාකරණ කාර්යය, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළත ක්‍රියාත්මක වන අතර අවදානම් මැනීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම ඇතුළු දෛනික වෙළඳපොළ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරීත්වයන් එහි වගකීමවේ.



භාණ්ඩාගාර මෙහෙයුම්වලින් සැලකිය යුතු අවදානම් ඇති විය හැකි නිසා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අර්ථ දැක්වනු ලැබ ඇති අවදානම් සීමාවන්ට අනුකූලතාව සහතික කරන අතර, භාණ්ඩාගාර ප්‍රධාන කාර්යාලය සහ උප කාර්යාලය යන දෙකෙන්ම ස්වාධීනව භාණ්ඩාගාර මධ්‍යම කාර්යාලය ස්ථාපනය කරනු ලැබ ඇත.

බැංකුවේ වෙළඳපොළ අවදානම් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති මූලික මෙවලම් හා යාන්ත්‍රණයන් පහත දැක්වේ

**අවදානම් තක්සේරුව**

අවදානමේදී අගය (VaR), කාල පරතරය, සංවේදීතා විශ්ලේෂණය සහ ආතති පරීක්ෂාව වැනි මෙවලම් රාශියක් භාවිත කරමින් වෙළඳපොළ අවදානම තක්සේරු කරනු ලැබේ. භාවිත කරනු ලබන තක්සේරු අනුපාත සහ ක්‍රමවේදයන් ස්වාධීනව සත්‍යාපනය කරනු ලැබේ.

**වෙළඳපොළ අවදානම් සීමා**

වත්කම් හා බැරකම් කමිටුවේ නිර්දේශ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය භාණ්ඩාගාරය සහ ආයෝජන සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් පරාසයක් සඳහා සීමා අර්ථ දැක්වයි. ඒවාට ඇතුළත් වන්නේ විවෘත තත්ත්ව සීමා, ප්‍රතිපාර්ශ්ව සීමා සහ වෙළඳ සීමා යන සීමාවන් ය. මේ සීමාවන් අනුව සැබෑ කාර්ය සාධනය මධ්‍යම කාර්යාලය විසින් අධීක්ෂණය කරනු ලබන අතර සති දෙකක පදනමක් මත වත්කම් සහ බැරකම් කමිටුවේ අවධානයට යොමු කරනු ලැබේ. නිෂ්පාදිත, ආංශික, භූගෝල විද්‍යාත්මක හා ණය අනුපාත අනුව සීමා අධීක්ෂණය කරනු ලැබේ. වත්කම් හා බැරකම් කමිටුව විසින් සීමා විධිමත් ලෙස සමාලෝචනය කරනු ලබන අතර විභවය වෙළඳපොළ ගතිකත්වයන්ගේ බලපෑම පාලනය කිරීමට අවශ්‍යවේ නම් කුඩා කාණ්ඩවලට සංශෝධනය කරනු ලැබේ.

**ක්‍රියාත්මක අවස්ථා**

බැංකුවේ වෙළඳපොළ අවදානම් නිරාවරණයන් අවදානම් හැඹුරුතා වාර්තාව විසින් අර්ථදැක්වන ලද මට්ටම් තුළ තිබීම සහතික කිරීම සඳහා විශේෂිත කළමනාකරණ ක්‍රියාත්මකයන් ඇති කරවන අවදානම් ප්‍රවේශ ලක්ෂ්‍යයන් විශේෂිතව දැක්වනු ලැබේ.

**2016 දී වෙළඳපොළ අවදානම් සමාලෝචනය සහ කාර්යසාධනය**

**පොලී අනුපාත අවදානම**

පොලී අනුපාත අවදානම යනු පොලී අනුපාත වෙනස්වීම් සහ ණය ප්‍රසාරණයන් අනුව වටිනාකම උච්චාවචනය වන වත්කම්වලට බැංකුවේ ඇති සම්බන්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉපැයුම්වලට හා ප්‍රාග්ධනයට සිදු විය හැකි අලාභයය. පොලී අනුපාත අවදානමට බැංකුව භාජන වීම සිදුවන්නේ එහි ණය දීමේ ප්‍රමාණයන්, වෙළඳපොළ සුරැකුම් සහ තැන්පතු බැරකම් වලිනි.

පොලී අනුපාත අවදානම උප කොටස්වලට නවදුරටත් වාර්තා කළ හැකිය:

- හැවන මිල කිරීමේ අවදානම - ඇතිවන්නේ මිල කිරීමේ කාල පරාස වෙනස්කම් ඇති කරන බැංකුවේ වත්කම් හා බැරකම්වල වෙනස්වන කල්පිරීම් වලිනි.
- මූලික අවදානම - ඇති වන්නේ බැංකු ලේඛනයේ සැබෑ සහ අපේක්ෂිත පොලී ආන්තිකයන් අතර වෙනස්කම්වලින් සහ අරමුදල් ව්‍යංගය පිරිවැරයෙනි.
- ඵලදා වක්‍ර අවදානම - ඇති වන්නේ බැංකුවේ ඉපැයුම්/වත්කම් අගයන් මත සාමාන්‍යමඟ බලපෑමක් ඇති කරන ඵලදා වක්‍රයේ විතැන්වීම් වලිනි.

**පොලී අනුපාත අවදානම් කළමනාකරණය**

පොලී අනුපාත අවදානම පාලනය කරනු ලබන්නේ උපරිම කල්පිරීමේ කාලසීමා, පොලී අනුපාත පරතරයන් සහ අනෙකුත් ඒවා අතර අවදානමේ දී අගය (VaR) සඳහා විචක්ෂණ සීමා පැහැදිලිව දැක්වන අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ රාමුව පදනම් කරගෙනය. පොලී අනුපාත අවදානම මැනීම සඳහා භාවිත කරනු ලබන ශිල්පීය ක්‍රම වලට ඇතුළත් වන්නේ කාලසීමා පරතර විශ්ලේෂණය, අවදානම් අගය සහ අවදානම් සහගත ඉපැයුම් යි කාලසීමා පරතරය සහ පොලී අනුපාත අවදානමට සමස්ත නිරාවරණය නතවුරු කිරීම සඳහා අනුපාත සංවේදී වත්කම් හා බැරකම්වල කල්පිරීමේ කාලසීමාව පදනම් කරගෙන ඒවා කාල ගොනුවලට වෙන් කොට දැක්වනු ලැබේ.


වත්කම් හා බැරකම් කමිටුව බැංකුවේ වත්කම් හා බැරකම් ප්‍රමාණයේ ප්‍රති මිලකරණය සම්බන්ධ නිර්ණා ගැනීමේ වගකීම උසුලන අතර බැංකුවේ කල්පිරීම් නොගැලපීම් මෙන්ම වෙළඳපොළ පොලී අනුපාත ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය ද සිදු කරයි. බැංකුවේ ඉපැයුම් හා ප්‍රාග්ධනය කෙරෙහි වෙනස්වන ආර්ථික දර්ශකවල ඇති විය හැකි බලපෑම මැනීම සඳහා බැංකු සහ වෙළඳ ලේඛනයේ IRR නිරාවරණයන් පිළිබඳ ආතති පරීක්ෂාව ද බැංකුව සිදු කරයි.

වත්කම් බැරකම් කල්පිරීම් නොසිහුම්

	(මිලියන)						
	මාස 01	මාස 1-3	මාස 3-6	මාස 6-12	අවුරුදු 1-3	අවුරුදු 3-5	අවුරුදු 5 ට වැඩි
<b>2016</b>							
අනුපාත සංවේදී වත්කම්	177,686	104,958	133,126	183,837	134,510	141,138	271,949
අනුපාත සංවේදී බැරකම්	240,390	229,975	127,125	560,707	11,328	2,084	0
කාල පරතරය	(62,704)	(125,017)	6,001	(376,870)	123,181	139,054	271,949
සමුච්චිත පරතරය	(62,704)	(187,721)	(181,720)	(558,590)	(435,409)	(296,355)	(24,406)
<b>2015</b>							
අනුපාත සංවේදී වත්කම්	142,794	167,330	135,082	163,997	146,322	84,716	175,877
අනුපාත සංවේදී බැරකම්	193,904	172,389	157,924	463,562	7,635	2,017	0
කාල පරතරය	(51,110)	(5,059)	(22,841)	(299,565)	138,686	82,700	175,877
සමුච්චිත පරතරය	(51,110)	(56,169)	(79,010)	(378,575)	(239,889)	(157,189)	18,688

කාල පරතර විශ්ලේෂණය භාවිත කරමින් 1% ක අහිතකර පොලී අනුපාත හේතුවෙන් සාමාන්‍ය කොටස්වල මූල්‍ය වටිනාකම කෙරෙහි වන බලපෑම

රු. මිලියන



පොලී අනුපාත අවදානම – ආතති පරීක්ෂාව

	කම්පනයේ විශාලත්වය - 0.25%	කම්පනයේ විශාලත්වය - 0.50%	කම්පනයේ විශාලත්වය - 1.00%
<b>2016</b>			
ඉපැයුම්වලට බලපෑම (රු. මිලියන)	1,541	3,082	6,164
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය CAR (%)	11.79	11.49	10.89
<b>2015</b>			
ඉපැයුම්වලට බලපෑම (රු. මිලියන)	1,339	2,677	5,354
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය CAR (%)	12.24	11.94	11.33

විදේශ විනිමය අවදානම

විදේශවිනිමය අවදානම (FOREX) යනු විනිමය අනුපාතවල අහිතකර උච්චාවචනයන් නිසා ඉපැයුම් සහ/හෝ ප්‍රාග්ධනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ය. විදේශ විනිමය අවදානමට බැංකුව නිරාවරණය වීම ඇති වන්නේ උදාහරණයක් වශයෙන් ආනයන/අපනයන ගනුදෙනුවල සහප්‍රේෂණයන්හි හිමිවත් වෙළඳාමෙන් සහ විදේශ ව්‍යවහාර මුදල්වලින් දැක්වෙන ගනුදෙනු සිදුකිරීමෙන්ය.

විදේශ විනිමය අවදානම් කළමනාකරණය

විදේශ විනිමය ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරනු ලබන අනුමත කිරීමේ යාන්ත්‍රණයකින් සහ සීමාවලින් සමන්විත වන දැඩි නියාමන රාමුවකින් පාලනය වේ. අභ්‍යන්තර වශයෙන් බැංකුව පුද්ගල ව්‍යවහාර මුදල් නිරාවරණයන් මෙන්ම සමාහාර නිරාවරණය සඳහා විවෘත තත්ත්වයන් මත දැඩි පරමා සීමාවන් (නියාමන සීමා සහ වත්කම් සහ බැරකම් කමිටුව විසින් අර්ථදක්වන ලද සීමා ඇතුළත) පනවා


තිබේ. ඒ අතරම, විදේශ විනිමය කල්පිරීමේ සීමා පරතරයන්ගෙන් ඇති වන අවදානම බැංකුවේ අවදානම් හැමුරුව ඇතුළත කළමනාකරණය වීම සහතික කිරීම සඳහා ඉදිරි කල්පිරීම් පරතර සීමාවන් ද ක්‍රියාත්මකව පවතී. බැංකුවේ විදේශ විනිමය අවදානම කළමනාකරණය කිරීමේ සමස්ත වගකීම භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සතු වන අතර අන්‍යන්තර පාලනයන්හි ප්‍රමාණවත් භාවය සහතික කිරීම සඳහා ප්‍රධාන, අතරමැදි සහ උප කාර්යාල අතර පැහැදිලි වගකීම් වෙන් කිරීමක් පවතී. උදාහරණයක් වශයෙන්, අතරමැදි කාර්යාලය විවෘත තත්ත්වය, වත්කම් බැරකම් කල්පිරීම් සහ ව්‍යවහාර මුදල් නිරාවරණයන් ස්වාධීනව අධීක්ෂණය කරයි.

විදේශ විනිමය අවදානමට යටත්ව, ප්‍රමාණයන් පිළිබඳ අවදානම් වටිනාකම් ගණනය කිරීම් සහ ආතති පරීක්ෂාව ද බැංකුව විසින් සිදු කරනු ලැබේ. බැංකුවේ භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය (finacle පදනම) සහ බ්ලූම්බර්ග් පද්ධතිය විසින් සමගාමී VQR ගණනය කිරීම් සිදු කරනු ලැබේ. බැංකුවේ ලාභදායීත්වය සහ ප්‍රාග්ධන ප්‍රමාණවත් මට්ටම් කෙරෙහි ඇති විෂය හැකි බලපෑම මැනීම සඳහා අනුපාත කම්පන යොදා ගනිමින් ආතති පරීක්ෂාව සිදු කරනු ලැබේ.

ව්‍යවහාර මුදල	ඉදිම ආරම්භක තත්ත්වය	සමස්ත නිරාවරණය
එ.ජ. ඩොලර්	12,059	1,811,815
යුරෝ	-113	-17,917
ම.බ්. පවුම්	-21	-3,884
ජපාන් යෙන්	9,160	11,816
මුළු කොටස්ගිණියන්ගේ අරමුදලේ ප්‍රතිශතයක් වශයෙන් මුළු නිරාවරණය		3.3%


**විනිමය අනුපාත සංවලනයන්**

විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකට රුපියල්



විමසුමට භාජන වන වර්ෂය තුළ දී ශ්‍රී ලංකා රුපියල, වර්ෂය අවසානයේ දී 3.4% කින් ක්ෂය වෙමින් එ.ජ. ඩොලරයට සමානුපාතිකව රු. 143.94 ක අඩු ප්‍රමාණයක් සහ රු. 148.88 ක ඉහළ ප්‍රමාණයක් අතර උච්චාවචනය විය.

**2016 වර්ෂය තුළ මාසය අවසානයේ විදේශ විනිමය NOP සහ දෛනික VaR**



**විනිමය අනුපාත අවදානම - ආතති පරීක්ෂාව**

	කම්පනයේ විභවය - 5%	කම්පනයේ විභවය - 10%	කම්පනයේ විභවය - 15%
<b>2016</b>			
ඉපැයුම්වලට බලපෑම (රු. මිලියන)	72	144	216
සංශෝධිත මුළු CAR (%)	12.07	12.06	12.04
<b>2015</b>			
ඉපැයුම්වලට බලපෑම (රු. මිලියන)	69	139	208
සංශෝධිත මුළු CAR (%)	12.53	12.51	12.50

**සාමාන්‍ය කොටස් අවදානම**

සාමාන්‍ය කොටස් අවදානම ඇති වන්නේ බැංකුව දරන කොටස් ආයෝජනවල වටිනාකමේ ඇතිවන උච්චාවචනයන්හි වෙනස්කම්වලට නිරාවරණය වීමෙනි. බැංකුවේ සාමාන්‍ය කොටස් නිරාවරණයන් මූලික වශයෙන් ඇතිවන්නේ එය සතු විනිශ්චිත තබා ඇති ආයෝජන ප්‍රමාණයෙන් වන අතර බැංකුව විසින් පරිපාලිත සමාගම්වල කර ඇති උපායමාර්ගික ආයෝජන ඊට ඇතුළත් නොවේ. සාමාන්‍ය කොටස්වල බැංකුවේ ආයෝජන සමස්ත ශේෂ පත්‍ර වත්කම්වලින් 0.4% ක් පමණක් (හෝ රු. මිලියන 529 ක්) වූ නිසා සාමාන්‍ය කොටස් අවදානම් තත්ත්වය සාපේක්ෂ වශයෙන් සීමාසහිතය.

**සාමාන්‍ය කොටස් අවදානම් කළමනාකරණය**

ආයෝජන සම්බන්ධ සියලු ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ බැංකුවේ ආයෝජන අවදානම් වැනි අර්ථ දක්වන ලද හැමුරුවට අනුකූලව කළමනාකරණය වන බව සහතික කිරීමේ වගකීම පැවරී ඇත්තේ මාණ්ඩලීය ආයෝජන කමිටුවටය. සාමාන්‍ය කොටස් කළමනාකරණය කිරීමේ මෙවලම් හා ශිල්පීය ක්‍රම මෙන් ම පරීක්ෂාව හා පාඩු හැචතුම් සීමාවන් මණ්ඩලය අනුමත කළ ආයෝජන බැංකුකරණ ප්‍රතිපත්ති අත්පොත් පැහැදිලි ව දක්වා තිබේ. දැනට වාණිජ සාමාන්‍ය

කොටස් සඳහා අනුමත උපරිම ප්‍රමාණය රුපියල් බිලියන 1.0 ක් වන අතර සත්‍ය ප්‍රමාණය මේ සීමාවට වඩා බෙහෙවින් පහළය.

අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන වෙළඳපොළ අවදානම් කාර්ය ඒකකය මගින්, යෝජිත සාමාන්‍ය කොටස් ගනුදෙනු හානි තක්සේරුකිරීම් සහ සීමාවන් අනුව ප්‍රමාණයන් ස්වාධීනව අධීක්ෂණය කරනු ලැබේ. අලෙවි නොකරන ලද කොටස් අවදානම් රාමුව පිළිබඳ ස්වාධීන අධීක්ෂණ කාර්යය ද ඒකකයේ වගකීමවේ. ඒ අතර, කොටස් වෙළඳපොළ මිල සංචලනයන්, ආයතනවල කාර්යසාධනය මෙන් ම වඩා පුළුල් සාර්ව ආර්ථික තත්ත්වයන් ද ආයෝජන කමිටුව විසින් විධිමත් පදනමක් මත අධීක්ෂණය කරනු ලැබේ.


රු. මිලියන	කම්පනයේ වශාලත්වය - 5%	කම්පනයේ වශාලත්වය - 10%	කම්පනයේ වශාලත්වය - 20%
අලෙවිය සඳහා තබා ඇති IS කෙරෙහි බලපෑම	22	44	87
AFS - OCI කෙරෙහි බලපෑම	36	71	143
සමස්ත බලපෑම	57	115	230

**භාණ්ඩ අවදානම**

මහජන බැංකුව භාණ්ඩ සමඟ සෘජුවම ගනුදෙනු නොකළත් රන් මිල උච්චාවචනයන් රන් භාණ්ඩ ඇපවල වටිනාකම බලපාන නිසා උකස් කාර්යය මගින් බැංකුව භාණ්ඩ අවදානමට ලක්වන බව එය අදහස් කරයි. උකස් කිරීම්වලට සම්බන්ධවීම අඩු කිරීම සඳහා දරන ලද සවිඥානක ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් එහි සමස්ත ණය ප්‍රමාණය කලින් වර්ෂයේ ප්‍රමාණය වූ 12.5% සිට 12.0% දක්වා අඩු වී තිබුණත් රන් භාණ්ඩ උකස් කිරීමේ කාර්යයන් ප්‍රමුඛයා වශයෙන් බැංකුව සතුව ශක්තිමත් වෙළඳපොළ ස්ථාවරයක් තිබේ.

**2016 දී රන්භාණ්ඩ මිල සංචලනයන්**

ව්‍යාප්ත අවුත්සවයට රු. දහස බැගින්



රන් භාණ්ඩ උකස් පහසුකම් වලින් ඇති වන වෙළඳපොළ අවදානම් අඩු කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගෙන තිබේ:

**භාණ්ඩ අවදානම**

**පහසුකම් ලබා දීමට පෙර**

- භාණ්ඩවලට රන් සංයුතිය නිගමනය කිරීම සඳහා ඩෙන්සිමීටර සහ අමිල පරීක්ෂා භාවිත කිරීම
- ගනුදෙනුකරුගේ නිසි කාර්යයිලිත්වය
- විවක්ෂණ ණය වටිනාකම් අනුපාත පවත්වාගෙන යාම
- විධිමත් කාර්ය මණ්ඩල පුහුණුව
- සෞරකම් කරනු ලබන භාණ්ඩවලින් ඇතිවන පාඩුවලට රක්ෂණ ආවරණය

**පහසුකම් ලබාදීමෙන් පසු**

- උකස් කරන ලද භාණ්ඩ පිළිබඳ විධිමත් ස්වාධීන තක්සේරුව
- 5% ක නියැදියක් දිනපතා සහතිකය කිරීම
- බේරා නොගත් භාණ්ඩ ක්‍රමානුකූලව චෙන්දේසි කිරීම

**ද්‍රවශීලතා අවදානම**

ද්‍රවශීලතා අවදානම යනු අවශ්‍ය පරිදි හා අවස්ථාවල දී බැංකුවේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අසමත් වීම නිසා ඇති විය හැකි ඉපැයීම් අහිමිවීම සහ/හෝ ප්‍රාග්ධන ක්ෂයවීමය.

බැංකුවේ වත්කම් හා බැරකම් කල්පිරීම් පැතිකඩ අතර ඇති ආවේණික නොසිතූම නිසා බැංකු නොවැළැක්විය හැකි පරිදි ද්‍රවශීලතා අවදානමට ලක්වන අතර එවැනි අවදානම්වල විශාලත්වය බැංකුවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන අංගයක්වේ.

**ද්‍රවශීලතා අවදානම් කළමනාකරණයට ප්‍රවේශය**


බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුවේ ඉලක්කය වන්නේ කාලෝචිත පදනමක් මත සිය ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීමට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය බැංකුව පවත්වාගෙන යෑම සහතික කිරීමය. ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය අධීක්ෂණය කරන සහ අභ්‍යන්තර ඉලක්කවලට මෙන් ම නියාමන අවශ්‍යතා වලට අනුකූලතාව අඛණ්ඩව අධීක්ෂණය කරන මූලික පාලන කමිටුව වන්නේ වත්කම් හා බැරකම් කමිටුවය. බැංකුවේ අරමුදල් සම්පාදනය හා ද්‍රවශීලතා තත්ත්වයන් නියමිත සීමාවන් තුළ දිනපතා කළමනාකරණය කිරීමේ වගකීම භාණ්ඩාගාර ප්‍රධානි වෙත පැවරී ඇති අතර අතරමැදි කාර්යාලය අඛණ්ඩ පදනමක් මත බැංකුවේ ද්‍රවශීලතාව ස්වාධීනව අධීක්ෂණය කරයි. මේ අතර, ප්‍රමුඛ ද්‍රවශීලතා දර්ශක අර්ථදක්වන ලද පරාමිතීන් තුළ පවතින බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය, මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව සහ වත්කම් සහ බැරකම් කමිටුව ප්‍රමුඛ ද්‍රවශීලතා දර්ශක ක්‍රමානුකූලව සමාලෝචනය කිරීම ඵලදායී අවදානම් වාර්තාකරණය මගින් සහතික කරනු ලැබේ. රාමුවේ මූලික අංගවලට පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ.

දුර්වලතාව මැනීම


බැංකුව ප්‍රවාහය සහ නොගෙය යන ද්විත්ව ප්‍රවේශය මගින් දුර්වලතාව මනි. ප්‍රවාහ ක්‍රමයේ දී වත්කම් හා බැරකම් කල්පිරීම පදනම් කරගෙන විවිධ කාලපරාසයන් තුළ ඇතුළුව ගලා ඒම සහ පිටතට ගලා යාම අතර නොසිනුම් විශ්ලේෂණය කිරීම මගින් දුර්වලතාව මනිනු ලැබේ. නොග ක්‍රමයේ දී ණය සහ තැන්පතු අනුපාතය වගකීමට බැඳීම් අනුපාතය (අයිටාවල උපයෝජනය නොවූ කොටස/උපයෝජනය නොවූ අන්තර් බැංකු මාර්ග), ව්‍යවස්ථාපිත දුර්වල වත්කම් අනුපාතය සහ සමුච්චිත නොසිනුම් වැනි අනුපාත සමූහයක් අනුව දුර්වලතාව මනිනු ලැබේ.

විවිධාංගීකරණය වූ අරමුදල්කරණ පදනම වෙළඳපොළ තත්ත්වයන්, නියාමන කරුණු සහ පොලී අනුපාත සංවලන ප්‍රවණතා මත පදනම්ව බැංකුව බහුමුදල් ප්‍රභවයන්ගෙන් දුර්වලතාව හදාරමින් විවිධාංගීකරණය වූ අරමුදල්කරණ උපායමාර්ගයක් අනුගමනය කරයි. සමස්ත අරමුදල් සම්පාදනයෙන් 82.8% ක කොටසකින් සමන්විත වන තැන්පතු විශාලතම මූල්‍ය සම්පාදන ප්‍රභවය වන අතර අනෙකුත් ණය ගැනීම් (10.3%) සහ කොටස්ගිණිමයන්ගේ අරමුදල් (4.6%) අනෙකුත් ප්‍රභවයන්වේ. තැන්පතු පදනමේ විසිරුණු ස්වභාවය සලකන විට තැන්පතු සංකේන්ද්‍රණය සාපේක්ෂ වශයෙන් අඩුය. අර්ධ ස්ථාවර අරමුදල් ප්‍රභවයක් වශයෙන් සැලකිය හැකි ඉහළ ඉතුරුම් සමානුපාතයක ප්‍රතිලාභ ද බැංකුව සතුය.

තැන්පතු සංකේන්ද්‍රණය



තැන්පතු ප්‍රභේදනය



අවිනිශ්චිත අවස්ථා අරමුදල් සම්පාදන සැලැස්ම(CFP)

ආතති තත්ත්වයන්හි දී දුර්වලතා කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශය සපයන අවිනිශ්චිත අවස්ථා අරමුදල් සම්පාදන සැලැස්මක් බැංකුව සතුය. පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂා ආරක්ෂා කිරීමත් දුර්වලතා අර්බුදයක් ඇති වුවහොත් වෙළඳපොළ විශ්වාසය පවත්වාගෙන යෑමත් සැලැස්මේ ඉලක්කයවේ. ක්‍රියාකාරීත්වය සඳහා විශේෂ කාර්යාරම්භක අවස්ථා සහ සමස්ත වත්කම් සහ බැරකම් කමිටු කණ්ඩායමෙන් සහ අලෙවි හා පර්යේෂණ ප්‍රධානිගෙන් සමන්විත වන අවිනිශ්චිත අවස්ථා මූල්‍ය සම්පාදන සැලැස්මේ විස්තර හා වගකීම් එය පැහැදිලි කරයි.

අවිනිශ්චිත අවස්ථා අරමුදල් සම්පාදන සැලැස්ම පහත දැක්වෙන සිදුවීම් ඇති වන අවස්ථාවල දී ක්‍රියාත්මකවේ.

- ව්‍යවස්ථාපිත දුර්වල වත්කම් අනුපාතය මාස තුනකට වැඩි කාලයක් 20% කට වඩා පහත වැටී තිබීම
• අන්තර් බැංකු ඒකීන මුදල් අනුපාතයක් නොඩකවා දින හතකට වැඩි කාලයක් 25% කින් ඉහළ යෑම
• අක්‍රීය ණය අනුපාතය 50%කට වඩා ඉහළ යාම
• අපේක්ෂිත ප්‍රමාණයට වඩා තැන්පතු ආපසු ගැනීම
• ඒකාබද්ධ AD අනුපාතය දින 15කට වැඩි කාලයක් 105% ඉක්මවා යෑම
• වෙළඳපොළ සහභාගිවන්නන් විසින් අරමුදල පහසුකම් ආපසු ගැනීම හෝ අපගේ ණයගැනීම්වලට වෙළඳපොළ අනුපාතයන්ට වඩා වැඩිපුර ගෙවනු ලබන මුදලක් නියම කිරීම
• ණය ප්‍රමාණ කිරීම ඒකක දෙකකට වඩා පහත වැටීම

අවිනිශ්චිත අවස්ථා අරමුදල් සම්පාදන සැලැස්ම පහත දැක්වෙන අංගවලින් සමන්විත වේ.

ආයතනික ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ලබාගැනීම
අන්තර් බැංකු මුදල් වෙළඳපොළ පහසුකම්
ද්විපාර්ශ්වික/ප්‍රතිමූල්‍ය පහසුකම්
බැංකු කිහිපයක් සමඟ අනෙක්තර ගිණිසුම්
ප්‍රතිචක්‍රණ/ආණ්ඩුවේ සුරැකුම් අලෙවිය
සම්මිලිත ණය

දුර්වලතා අවදානම සමාලෝචනය සහ 2016 කාර්යසාධනය

වසර තුළ දී බැංකුව, අවදානම් නැඹුරු ප්‍රකාශනය විසින් අර්ථ දක්වන ලද සීමාවන් තුළ සහ අදාළ සියලුම නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සිය දුර්වලතා දර්ශක පවත්වාගෙන ගියේය. වත්කම් හා බැරකම් කල්පිරීම් විශ්ලේෂණයෙන් ද සාපේක්ෂ වශයෙන් යහපත් දුර්වලතා තත්ත්වයක් පෙනී යයි. වත්කම් හා බැරකම්වල කල්පිරීම් පැතිකඩ පිළිබඳ විස්තර 223 පිටුවේ දැක්වේ.

Table with 5 columns: දුර්වලතා දර්ශකය, 2016 මාර්තු 31, 2016 ජූනි 31, 2016 සැප්. 30, 2016 දෙසැ. 31. Rows: තැන්පතු ණය අනුපාතය, ව්‍යවස්ථාපිත දුර්වල වත්කම් අනුපාතය (DBU) %

මෙහෙයුම් අවදානම

මෙහෙයුම් අවදානම යනු ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන් පුද්ගලයින් සහ පද්ධති හෝ බාහිර සිදුවීම් නිසා ඇතිවන සෘජු හෝ වක්‍ර පාඩුවය. බාසල් III නිර්වචනය අනුව මෙහෙයුම් අවදානමට හේතුවන අවදානම ඇතුළත් වන නමුත් උපායමාර්ගික හා කීර්තිනාම අවදානම ඇතුළත් නොවේ. ස්වභාවික ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළත්, නිෂ්පාදිත සහ ක්‍රියාවලි තුළත් මෙහෙයුම් අවදානම පවතී.


බැංකුව නිරාවරණය වන මෙහෙයුම් අවදානමේ අනුකාණ්ඩ මෙසේය:

- තාක්ෂණික අවදානම
• පුද්ගල අවදානම
• නෛතික අවදානම

මෙහෙයුම් අවදානම් කළමනාකරණයට ප්‍රවේශය

බැංකුවේ මෙහෙයුම් කළමනාකරණ රාමුව මගින් විවිධ වර්ගවල මෙහෙයුම් අවදානම් පාත්‍රතාව කළමනාකරණය කිරීම සඳහා ස්ථාපිතව ඇති ප්‍රතිපත්ති, ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් පැහැදිලි ව ප්‍රකාශ වේ. මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ සහාය ලබන අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිපත්ති සකස් කිරීමෙන් මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවේ ශක්තිමත්තාවය සහතික කිරීමෙන් වගකීම උසුලයි. පළමු ආරක්ෂක වළල්ල සඳහා ශාඛා සහ ව්‍යාපාර ඒකක, ආරම්භක අවස්ථාවේ දී මෙහෙයුම් අවදානම් හඳුනාගැනීමේ සහ එකී අවදානම් මැනීම, තක්සේරු කිරීම හා වාර්තා කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයන් සකස් කිරීමේ වගකීම දරයි. පාලු සිදුවීම් පිළිබඳ සටහන් තබා ගැනෙන අතර අවදානම් කළමනාකරණ ඒකකය මගින් විශේෂ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවට වරින් වර වාර්තා කරනු ලැබේ. මේ අතර

අභ්‍යන්තර විගණනය ද ක්‍රියාත්මකව පවතින මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන්හි ඵලදායීත්වය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට තහවුරු කිරීම් ලබා දේ.



බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවට පහත දැක්වෙන කරුණු ඇතුළත්වේ:

**හඳුනාගැනීම හා තක්සේරු කිරීම**  
 අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ව්‍යාපාර ක්‍රියාවලීන් සැලසුම් කිරීම සහ මෙහෙයුම්

අවදානම් ඇති විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ඒකක සමඟ කටයුතු කරයි. ඒ හැරුණු විට සියලු ම ශාඛා හා ව්‍යාපාර ඒකක කාර්යමණ්ඩල මෙහෙයුම් අවදානම්වලට නිරාවරණයවීම් පිළිබඳ පුහුණුව ලබන අතර එකී අවදානම් සක්‍රීය ලෙස හඳුනාගැනීමේ සහ තක්සේරු කිරීමේ නියැලේ. අවදානම් හා පාලන ස්වයං තක්සේරු කිරීම් (RCSA) සියලු ම ප්‍රධාන ව්‍යාපාර ඒකකවලට අදාළ ව සිදු කරනු ලබන අතර එමගින් අර්ථ දක්වන ලද මෙහෙයුම් අවදානම් පරාමිතීන් වලට නිරාවරණය වීම තක්සේරු කිරීමට ඒකකවලට හැකියාව ලැබේ. ඉන් ලැබෙන ප්‍රතිඵල අවදානම් කළමනාකරණයේ ඇති විය හැකි පරතරයක් හඳුනාගැනීම හා ඒ සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම සඳහා භාවිත කරනු ලැබේ. පාඩු සිදුවීම හා ආසන්න අභියෝග මගින් ද අවදානම් හඳුනාගනු ලබන අතර ඒවා ඒකරාශී කොට ව්‍යාපාර ඒකක විසින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවට වරින් වර වාර්තා කරනු ලැබේ. දෙපාර්තමේන්තුව පාඩු සිදුවීම් පිළිබඳ දත්ත සමුදායක් පවත්වාගෙන යයි. බැංකුව ද හව නිෂ්පාදන ක්‍රියාවලීන් හා ක්‍රියාකාරකම් මගින් ඇති විය හැකි මෙහෙයුම් අවදානම් බලපෑම අඛණ්ඩ පදනමක් මත තක්සේරු කරයි.

සීමාවන් සහ නොසලකා හැරිය හැකි මට්ටම් බැංකුවේ අවදානම් හැඹුරු ප්‍රකාශනයේ දී මණ්ඩලය මෙහෙයුම් අවදානම් දර්ශක සඳහා විශේෂිත සීමා හා නොසලකා හැරීමේ මට්ටම් අර්ථ දක්වයි. ඒවාට ඇතුළත් වන්නේ අභ්‍යන්තර හා බාහිර පාඩු සිදුවීම් සංඛ්‍යාව, මෙහෙයුම් වියදම්වල ප්‍රතිශතයක් වශයෙන් මෙහෙයුම් හමුවල සමස්ත වටිනාකම සහ සතුටුදායක මට්ටමට වඩා අඩු ඒවා වශයෙන් වර්ග කරන ලද ශාඛා විගණන ප්‍රතිශතය යන ඒවාය. මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට හා මණ්ඩලයට ක්‍රමානුකූලව වාර්තා කිරීම මගින් අවශ්‍ය නම් ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගැනීම සහතික වේ.

**අවදානම් අඩු කිරීම**

බැංකුව තුළ ප්‍රශස්ත මෙහෙයුම් පරිසරයක් පවත්වාගෙන යෑම සඳහා අවදානම් අවම කිරීමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මකව පවතී. ඒවාට පහත දැක්වෙන ඒවා ඇතුළත් වේ:

**අවදානම් වාර්තාකරණය**

මූල තේතු, ප්‍රවණතා සහ අවදානම් සංඛ්‍යාතය ක්‍රමවත්ව හඳුනාගැනීම සඳහා අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අවදානම් සිද්ධි/පාඩු සහ ආසන්න පාඩු පිළිබඳ දත්ත සමුදායක් පවත්වාගෙන යයි. ව්‍යුහගත වාර්තාකරණය මගින් සැලකිය යුතු පාඩු සිදුවීම්, ඉස්මතු වන ගැටලු සහ සමාලෝචන ක්‍රියාකාරීත්වය පිළිබඳව BIRMC සහ අධ්‍යක්ෂ මණ්ඩලය විධිමත් පරිදි යාවත්කාල කරනු ලැබේ. පාලන අසාර්ථකත්වයන් ද මෙහෙයුම් අවදානම් කමිටුවට වාර්තා කරනු ලබන අතර ඒවායේ ඇති විය හැකි බලපෑම් සහ සංඛ්‍යාතය අනුව BIRMC මට්ටම ද යොමු කරනු ලැබේ.

**2016 දී මෙහෙයුම් අවදානම් සමාලෝචනය**

මණ්ඩලය විසින් නියම කරන ලද අර්ථ දක්වන ලද සීමාවන්ට වඩා බෙහෙවින් අඩු අවදානම් දර්ශක සහිතව මෑත වර්ෂවල දී බැංකුවේ මෙහෙයුම් අවදානම් කාර්යසාධනය පැසසිය යුතු මට්ටමක පවතී. පසුගිය පස් වසර තුළ තර්ෂ මෙහෙයුම් පාඩුවල සාමාන්‍යය රුපියල් මිලියන 121.6 ක පමණ වන අතර එය බැංකුවේ දළ ආදායමෙන් දළ වශයෙන් 0.1 කි. පසුගිය වසරේ විටිනාකම හා සැසඳීමේ දී 2016 දී මෙහෙයුම් පාඩු සිදුවීම් පරිමාව අනුව 5 කින් සහ වටිනාකම අනුව 25% කින් පහත වැටුණි.

**මෙහෙයුම් පාඩු ප්‍රවණතා 2012-2016**

වර්ෂය	උසස් කිරීම		එකතුව
	රු. මිලියන	සාමාන්‍ය බැංකුකරණය රු. මිලියන	
2012	63.8	140	203.8
2013	80.1	35.5	115.6
2014	92.86	14.88	107.74
2015	36.11	67.12	103.23
2016	17.02	60.74	77.76
එකතුව			608.13
සාමාන්‍යය			121.6

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි විස්තීර්ණ රාමුව

මෙහෙයුම්වල අඛණ්ඩත්වය සහතික කිරීම සඳහා ආපදාවලින් මිදීමේ සැලසුම් සහ අර්බුද කළමනාකරණ ක්‍රියාපටිපාටි

වගකීම් වෙන් කිරීම

රක්ෂණය මගින් අවදානම් පැවරීම (උදාහරණ වශයෙන් ස්වාභාවික ව්‍යසන/ගිනි සහ සෞරකම් කරන ලද හාණ්ඩ උසස් කිරීම් නිසා භෞතික වත්කම්වලට හානි සිදුවීම වැනි)


බාහිර සේවා සපයන පාර්ශ්ව තේරීම හා අධීක්ෂණය සඳහා දැඩි නිර්ණායක

අවදානම් දැනුම්වත් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩ කාර්යමණ්ඩල පුහුණුව

හව නිෂ්පාදන හා සේවා හඳුන්වාදීමට පෙර ඇති විය හැකි මෙහෙයුම් අවදානම් පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණය


**මෙහෙයුම් අලාභ ප්‍රවණතාවය 2012-2016**

රු. මිලියන




සිදුවීම් සංඛ්‍යාව මෙන්ම වටිනාකම අනුව බාසල් III පාඩු සිදුවීම් එක් එක් වර්ගය යටතේ පසුගිය වර්ෂ දෙක තුළ මෙහෙයුම් පාඩු සැසඳීම රූප සටහන් වලින් දැක්වේ. බාහිර වංචාවලින් පැන නගින පාඩු සිදුවීම් ඉතාම වැදගත් මෙහෙයුම් පාඩු ප්‍රභවය වන අතර එය මූලික වශයෙන්ම ව්‍යාප් උකස් තැබීම සහ සොරකම් කරන ලද භාණ්ඩවලින් සමන්විත වේ. මේ වාර්තාවේ 69 වැනි පිටුවේ සාකච්ඡා වන පරිදි, උකස් තැබෙන රත්රන් වල ගුණාත්මකභාවය සහතික කිරීම සහ එවැනි භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීම සඳහා නිබේන යාන්ත්‍රණයන් අපි ශක්තිමත් කොට ඇත්තෙමු.

**මෙහෙයුම් පාඩු සිදුවීම් (සංඛ්‍යාව අනුව) - 2016**



**මෙහෙයුම් පාඩු සිදුවීම් (වටිනාකම අනුව) 2016**



**තාක්ෂණ අවදානම**

තාක්ෂණ අවදානම නිර්වචනය වී ඇත්තේ බැංකුව තුළ තොරතුරු තාක්ෂණ හිමිකාරත්වය, භාවිතය, ක්‍රියාත්මක කිරීම, ඊට සම්බන්ධ වීම සහ යොදාගැනීම සම්බන්ධයෙන් පැන නගින අවදානම් වශයෙනි. තොරතුරු තාක්ෂණ පද්ධතිවල බිඳවැටීම් හා අසාඪකවීම්, තාක්ෂණික යල්පැනුණාවය සහ අනෙකුත් කරුණු අතර ව්‍යාපාර පරිමාවට සහාය වීම සඳහා ප්‍රමාණවත් හොඳින් යටිතල ව්‍යුහය ඊට ඇතුළත් වේ.

සයිබර් ආරක්ෂාව සහ බාහිර පාර්ශ්වයන්හි අනවශ්‍ය මැදිහත්වීම් යන සාධකවලින් එල්ල වන තර්ජනවල වාර ගණන හා විශාලත්වය දිගින් දිගටම ඉහළ යමින් පවතින නිසා තාක්ෂණික අවදානම ලෝකය පුරා ම වඩා වඩා අවධානය යොමුවෙමින් පවතින ගැටලුවකි.

බැංකු අංශය සැලකීමේ දී තාක්ෂණය තරගකාරී වාසියේ මූලික ප්‍රභවයක් වී තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් සංකීර්ණ ක්‍රියාවලීන් පහසු කරවීම සහ නිර්ණාත්මක හා පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයන් හැසිරවීම සඳහා තාක්ෂණය මත දැඩි සේ යැපීමට සිදුවී තිබීම නිසා එලදායී තොරතුරු තාක්ෂණ කළමනාකරණයේ ඇති අතිශය විශාල වැදගත්කම තවත් අවධාරණය වේ. මාණ්ඩලීය තොරතුරු තාක්ෂණ කමිටුවට බැංකුවේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ රාමුව අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති අතර, පද්ධති සංකලනය සහ නව මෘදුකාංග හා දෘඩාංග භාවිතය සඳහා වන අවශ්‍යතා නිගමනය කරන අතර තොරතුරු තාක්ෂණ උපායමාර්ග, ප්‍රතිපත්ති හා ක්‍රියාවලි පාරිදායී ද එය නිර්දේශ කරයි.

අවදානම් දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණය ඒකකය සමග එක්වී බැංකුවේ මූලික තොරතුරු පද්ධතීන්හි ශක්තිමත් භාවය මැනීම ඉලක්ක කරගත්, ප්‍රමුඛ අවදානම් දර්ශක විධිමත් පරිදි සමාලෝචනය කරයි. උචිත නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග සඳහා කළමනාකාරිත්වයේ අවධානය යොමු කරවීම සඳහා සමගාමී අවදානම් ප්‍රවේශයන් අර්ථ නිරූපණය වී තිබේ. තොරතුරු තාක්ෂණ අවදානම් දර්ශක පිළිබඳ සමාලෝචනය පහත දැක්වෙන පරිදි වේ.

	2016			
	සංඛ්‍යාව	වටිනාකම	සංඛ්‍යාව	වටිනාකම
අන්‍යෝනර වංචා	5	7,057,900	12	10,283,659
බාහිර වංචා	312	63,143,451	236	52,296,464
සේවා ගිණුම් නාවිතයන් හා සේවා ස්ථාන සුරක්ෂිතතාව	0	0	0	0
සේවාවලාභී, නිෂ්පාදිත සහ ව්‍යාපාර භාවිතයන්	0	0	6	367,584
භෞතික වත්කම් වලට හානි	2	111,805	9	1,068,512
ව්‍යාපාර ඇතැම්විට සහ පද්ධති අසාඪකවීම්	0	0	4	638,160
ක්‍රියාත්මක කිරීම, බාද්දීම සහ ක්‍රියාවලි කළමනාකරණය	43	32,375,071	78	13,105,652
<b>එකතුව</b>	<b>362</b>	<b>102,688,227</b>	<b>345</b>	<b>77,760,031</b>



වැදගත්කම	පද්ධති	උපයෝජනාවය මුළු වැඩ කරන පැය ගණනේ ප්‍රතිශතයක් වශයෙන් සහ අවදානම් මට්ටම	සත්‍ය උපයෝජනාවය
ඉහාම වැදගත් (මාර්ගගත තත්කාලීන පද්ධති)	මධ්‍යම ATM ස්ඵටිය	≥ 99.9%	කොළ - අඩු අවදානම
	හර බැංකුකරණ පද්ධතිය	99.8% – 97.5% අතර	ලා කහ - මධ්‍යස්ථ අවදානම
	SWIFT		
	ණය/හර කාඩ්පත් කළමනාකරණ පද්ධතිය	< 97.5%	රතු - අධි අවදානම
මධ්‍යම ප්‍රමාණයේ තීරණාත්මක	පිළිබිඹුව ග්‍රහණය සහ ඉදිරිපත් කිරීමේ ක්‍රමය	≥ 97.5% 97.4% – 95.0% අතර අවදානම 95.0% ට අඩු	කොළ - අඩු අවදානම ලා කහ - මධ්‍යස්ථ අවදානම රතු - අධි අවදානම
	SMS බැංකුකරණ ක්‍රමය		
	ජාලීය ප්‍රේෂණ ක්‍රමය		
	අන්තර්ජාල බැංකුකරණ ක්‍රමය		
	Finacle (භාණ්ඩාගාරය)		
	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර		99.5%
අඩු තීරණාත්මක	IHRM පද්ධතිය	90.0% ට අඩු	කොළ - අඩු අවදානම
	SLIPS පද්ධතිය	89.9% - 87.0% අතර 87.0% ට අඩු අවදානම	ලා කහ - මධ්‍යස්ථ අවදානම රතු - අධි අවදානම

සමස්තයක් වශයෙන් ගත් කල පද්ධති වල උපයෝජනාවය ඉහළ මට්ටමක පැවතීණි.

**පුද්ගල අවදානම**

උචිත මානව සම්පත් හිඟය, යෝග්‍ය නොවන සේවක ක්‍රියාකාරීත්වය සහ සේවකයින් සම්බන්ධ අවධානනාවන්ට අනුකූල වීමට අසමත් වීම වැනි මානව සම්පත් ආශ්‍රිත කරුණුවලින් ඇති විය හැකි අවදානම වශයෙන් පුද්ගල අවදානම අර්ථ දැක්විය හැකිය. සේවක භාවිතයන්හි ඒකමතිකත්වය, ඵලදායී බඳවාගැනීමේ පරිචයන් සහ අපේ සේවකයින්ගේ වටිනාකම පිළිබඳ සාධකය වැඩි දියුණු කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය සහිත කරන විස්තීර්ණ මානව සම්පත් ප්‍රතිපත්ති හා ක්‍රියාවලීන් මගින් බැංකුවේ මානව සම්පත් සම්බන්ධ අවදානම් කළමනාකරණය කරනු ලැබේ. බැංකුවේ වටිනාකම් සාධකය සකස් වී ඇත්තේ ඉහළ මට්ටමක කාර්ය නියුක්තියක් හා ආකර්ෂණීය ප්‍රසාද යෝජනා ක්‍රම සහතික කරන අතර ම, ප්‍රතිලාභ සැලසෙන හා ගතික වැඩ පරිසරයක් තුළ නිපුණතා සංවර්ධනය හා වෘත්තීය ප්‍රගතිය සඳහා සේවකයින්ට අවස්ථා සැලසීම කේන්ද්‍ර කරගෙන ය. (කරුණාකර, මේ වාර්තාවේ 115-123 දක්වා පිටුවල දැක්වෙන මානව සම්පත් වාර්තාව බලන්න.)

**නෛතික අවදානම**

නෛතික අවදානම යනු නියාමන/ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අනුකූල නොවීම, නෛතික ක්‍රියා ඇති වන අවිනිශ්චිතතාව හෝ බැංකුවට අදාළ නීති හෝ රෙගුලාසි අදාළ කර ගැනීමේ හැකියාව හෝ අර්ථ නිරූපණයේ අවිනිශ්චිතතාව නිසා ඉපැයුම්වලට ඇති විය හැකි පාඩු සහ කීර්තිනාම හානිය ය.

බැංකුවේ නෛතික අවදානම් නිරාවරණයන් විශාල ප්‍රමාණයකට අඩු කිරීම විස්තීර්ණ අභ්‍යන්තර ක්‍රියාපටිපාටි රාමුවකින් සහතික කරනු ලැබේ. බැංකුවේ අනුකූලතා සහ නීති අංශ විසින් නෛතික වශයෙන් බැඳීමක් ඇති සියලුම ගිවිසුම් අත්සන් කරනු ලැබීම සහතික කිරීමේ වගකීම ව්‍යාපාර ඒකකවලට පැවරෙන අතර පුද්ගලයින් හා ආයතන සමග ගිවිසුම්වලට එළඹීමේ දී අදාළ කර ගත හැකි රෙගුලාසි හා පාර්ශ්වකරුවන්ගේ අවධානය පූර්ණ වශයෙන් සැලකිල්ලට ගනු ලැබේ.


**අනුකූලතා අවදානම**

අනුකූලතා අවදානම යනු අදාළ නීති, රෙගුලාසි, වර්ගීකරණ පද්ධති සහ යන භාවිත ප්‍රමිතීන් ආදියට අනුකූල නොවීම නිසා ඇති වන මූල්‍ය පාඩුව හෝ බැංකුවේ කීර්තිනාමය අහිමි වීමය. නියාමකයින් විසින් නිකුත් කරනු ලබන නීති, රීති සහ අනෙකුත් කරුණු අතර කම්මාන්ත සංවිධාන විසින් ප්‍රවර්ධනය කරනු ලබන යන භාවිතයන් ඇතුළු විවිධ මූලයන්ගෙන් පැහැදිලිව හැකි අදාළ නීතිරීති වලට හා රෙගුලාසි වලට සියලු ම සේවකයින් අනුකූල වීම සහතික කරන අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි හා පාලන රාමු බැංකුව ක්‍රියාත්මක කර තිබේ.

නියාමකයින් හා ව්‍යවස්ථා සම්පාදකයින් විසින් නිකුත් කරනු ලබන මූලික නීති රීති සහ ප්‍රමිතීන් වැනි අදාළ සියලුම නීති රීති ආදියටත්, වෙළඳපොළ, සම්මුති, යන භාවිත සංග්‍රහයන්

මෙන්ම අභ්‍යන්තර වර්ගීකරණ පද්ධති, ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි හා පාලන රාමු යනාදියටත් බැංකුව අනුකූල වීම සහතික කිරීමේ අවසන් වගකීම පැවරී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයටය. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුකූලතා සම්බන්ධ කාර්යයන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව සහ මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව ඊට සහායවේ. BIRMC, වෙත කෙළින්ම විගණන අනුකූලතා ඒකකයක්, බැංකුව අදාළ සියලු ම බාහිර නියාමනයන්ට හා අභ්‍යන්තර මාර්ගෝපදේශවලට අනුකූල වන බව සහතික කරයි. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවට සහ අභ්‍යන්තර විගණන ඒකකයට අමතරව මේ ඒකකය මණ්ඩලයේ සමස්ත අනුකූලතා මට්ටම පිළිබඳව මණ්ඩලයට තහවුරු කරයි. බැංකුව කාර්යක්ෂම ලෙස සහ කම්මාන්තයට අදාළ රීති වලට සහ රෙගුලාසි වලට අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා අනුකූලතා අවදානම සොයා බැලීම සහ අවම කිරීම පිණිස බැංකුව විශේෂ නිලධාරියෙකුගේ සේවයේ යොදවයි. ලකුණු පනත (5) ප්‍රමාණ කිරීමේ පරිමාණයක් අනුව අභ්‍යන්තර යන භාවිතයන්ට හා බාහිර නියාමනයන්ට බැංකුවේ අනුකූලතාව ප්‍රමාණකරණ ලකුණු කාඩ්පතක් මගින් අනුකූලතා අවදානම තක්සේරු කරනු ලැබේ. ලකුණු කාඩ්පත BIRMC වෙත වාර්තා කිරීම අදාළ ඒකකයේ කොටසක් වේ.

**ව්‍යාපාරයට බාධා සහ පද්ධති අසාර්ථක වීම් අවම මට්ටමක පවතී**



අනුකූලතා දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් දෙසාකාරය -

**අභිචාර්ය අනුකූලතා කාර්යයන් :**

- නියාමන අවශ්‍යතාවන්ට අනුකූල නොවීමෙන් ඇතිවන අවදානම නැති කිරීම හෝ අවම කිරීම ඉලක්ක කරගත් අනුකූලතා ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි සකස් කිරීම හා කිරීතිනාම අවදානම්වලින් බැංකුව ආරක්ෂා කිරීම
- යහ භාවිතයන් පැහැදිලිව ප්‍රකාශ කරන වර්ගීකරණ/ආචාරධර්ම පද්ධතියක් සියලු සේවකයින් සඳහා ඇති කිරීම සහ සියලු මට්ටම්වල දී ඊට අනුකූලතාව සහතික කිරීම
- බැංකුවේ සියලුම දෙපාර්තමේන්තුවලට නිකුත් කිරීම සඳහා සහ අනුගමනය කිරීම සඳහා ඔබේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ/KYC රෙගුලාසි සමග මුදල් විශුද්ධිකරණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීම
- නියාමකයාගේ අරමුණු පිළිබඳ පැහැදිලි හා කාලීන සන්නිවේදනය සහ අනෙක් අවබෝධයක් මත පදනම් ව නියාමකයින් සමග විධිමත් සම්බන්ධතාවක් හා හොඳ කාර්ය සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම
- අනුකූලතා ක්ෂේත්‍ර තුළ වැඩි දියුණු කරන ලද සහ භාවිත සංස්කෘතියක් යෝග්‍ය යැයි සැලකෙන සෑම විටම අනුකූලතා ජාලය මුළුල්ලේ ප්‍රවර්ධනය කිරීම
- බැංකුවේ ව්‍යාපාරයට අදාළ සියලු නව හා නියාමන සංවර්ධනයන් අවබෝධ කර ගැනීම හා එහි ඵලදායී ක්‍රියාත්මක වීම සහතික කිරීම
- නියාමන සංවර්ධනයන්, නීතිවල වෙනස්කම් සහ වෙනත් කවර හෝ සංවර්ධනයක් බැංකුවේ ව්‍යාපාරයට අදාළ අනුකූලතාව සම්බන්ධ ගැටලුවලට තුඩු දෙන තාක් දුරට ඒවා අවධාරණය කරන කාලීන වාර්තා කළමනාකාරිත්වයට ඉදිරිපත් කිරීම

- බරපතල හෝ දැනට පවතින අනුකූලතා ගැටලු අවධාරණය කොට දැක්වීම සහ පිළිගත හැකි කාල රාමුවක් තුළ ඒවා නිවැරදි කිරීම සහතික කිරීම සඳහා කළමනාකාරිත්වය සමග සුදුසු අවස්ථාවලදී කටයුතු කිරීම
- නීතිය අනුව අවශ්‍යවන අවස්ථාවල දී, මහ බැංකු මාර්ගෝපදේශවලට සහ නියෝගවලට බැංකුවේ අනුකූලතාව පිළිබඳ මාසික අනුකූලතා වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීම
- කාර්තුමය අනුකූලතා වාර්තා සකස් කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට සහ මාණ්ඩලීය විගණන කමිටුවට ඉදිරිපත් කිරීම සහ බැංකු ව්‍යාපාරයට අදාළ ව්‍යවස්ථාපිත රෙගුලාසිවලට බැංකුවේ අනුකූලතාව පිළිබඳ මාසික වාර්තා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම
- මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නියෝග පදනම් කරගෙන සකස් කරනු ලබන බැංකුව සඳහා වන ගනුදෙනුකාර ප්‍රඥප්තියක් ක්‍රියාත්මක කිරීම
- බලපත්‍රලත් වාණිජ බැංකු සඳහා සාමූහික පාලනය පිළිබඳ මහ බැංකු නියෝග පදනම් කරගත් බැංකුව සඳහා වන සාමූහික පාලනය පිළිබඳ යහභාවිත සංග්‍රහයක් සකස් කිරීම සහ ඊට අනුකූල වීම ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය පිළිබඳ වගකීම දැරීම
- ගනුදෙනු අධීක්ෂණය හා සැකකටයුතු ගනුදෙනු FIU වෙත වාර්තා කිරීම සඳහා පද්ධති සකස් කොට ක්‍රියාත්මක කිරීමේ සහ සමස්ත බැංකු ජාලයේ පුහුණු අවශ්‍යතා සහතික කරන ඉ-ඉගෙනුම් මොඩියුලයක් සහ AML ඇතුළුව අනුකූලතා සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ වගකීම පැවරෙන මුදල් විශුද්ධිකරණ විරෝධී අනුකූලතා නිලධාරියා වශයෙන් කටයුතු කිරීම
- අනතුරු හැඟවීමේ ප්‍රතිපත්තියක් සහ වර්ගීකරණ පද්ධතියක් ඇතුළුව, බැංකුව සඳහා අනුකූලතා අවදානම හා කිරීතිනාම අවදානම අවම කිරීමේ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම සහ අනෙකුත් සියලු ප්‍රතිපත්ති සකස් කිරීම
- ගනුදෙනුකරුවන්ගේ යාවත්කාල කරන ලද ණය විස්තර පවත්වාගෙන යෑම සඳහා ණය තොරතුරු කාර්යාලය සමග සම්බන්ධීකරණය කිරීම

**අනුපුරක අනුකූලතා කාර්යයන්**

- නියාමන, කිරීතිනාම සහ සදාචාරාත්මක කරුණු සම්බන්ධයෙන් කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට උපදේශන සේවා සැපයීම

- අනුකූලතා මූලධර්ම හා අනුකූල වීමේ වැදගත්කම සියලු දෙනා විසින් ම පැහැදිලිව තේරුම් ගනු ලබන පරිදි, අනුකූලතාව යනු සෘණාත්මක ක්‍රියාවලියක් නොව බැංකුවේ සාර්ථකත්වය පහසු කරවන්නකි යන විශ්වාසය ප්‍රවලිත කිරීම
- නව නිෂ්පාදිත හා පද්ධති දේශීය නියාමන අවශ්‍යතාවන්ට සහ අභ්‍යන්තර අනුකූලතාවට හා සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා එකී නව නිෂ්පාදිත සහ පද්ධති සැලසුම් කිරීමේ දී හා ව්‍යුහගත කිරීමේ දී කල්තබා මැදිහත් වීම ඇති කිරීම
- නියාමන රීතිවලට හා අභ්‍යන්තර අනුකූලතා ප්‍රමිතීන්ට අනුකූල වීම තක්සේරු කිරීම සඳහා තක්සේරු කිරීම් හා සමාලෝචනය කිරීම් නිසි කාලපරාසයන්ගෙන් යුතුව සිදු කරන බවට සහතික වීම
- අදාළ අභ්‍යන්තර හා බාහිර කමිටු සම්බන්ධයෙන් අනුකූලතා කාර්යය නියෝජනය කිරීම
- අනුකූලතා ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි කළමනාකාරිත්වයට හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පැහැදිලිව සන්නිවේදනය වන බව සහතික කිරීම
- අනුකූලතා ගැටලු සම්බන්ධයෙන් විධිමත් පරිදි කටයුතු කිරීමට විගණකවරුන්ට හැකි වන පරිදි මවුන්ට දේශීය නියාමන හා සදාචාරාත්මක අවශ්‍යතාවන් පිළිබඳ මනා හුරුවක් ඇති බව සහතික කිරීම සඳහා අභ්‍යන්තර මෙන්ම බාහිර බැංකු විගණන කාර්ය සමඟ සම්බන්ධීකරණය කිරීම
- විගණනවල ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගනු ලබන අනුකූලතා දුර්වලතා සම්බන්ධ පසු විමසුම් ක්‍රියාමාර්ග ගැනීම
- විගණකවරුන් සමඟ සම්බන්ධීකරණය සහ අවදානම් පාදක තක්සේරුව පිළිබඳ අනුමු අනුකූලතා විගණන සිදු කිරීම; හඳුනාගනු ලබන අවදානම් ක්ෂේත්‍ර වැඩි වන තරමට වඩා වඩා නිතර නිතර විගණන කටයුතු සිදු කිරීම

**අනුකූලතා වාර්තාකරණය**

අනුකූලතා දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ මණ්ඩලයට මාසික අනුකූලතා වාර්තා ඉදිරිපත් කරන අතර, ව්‍යවස්ථාපිත හා අනිවාර්ය අවශ්‍යතා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු හා ශාඛා ප්‍රධානීන්ගෙන් ලැබෙන කාර්යය අවසන් කිරීම් (sign offs) අනුකූල නොවීමේ සිද්ධි (නිකේ නම්) සහ පවත්වන ලද යම් සේවක පුහුණුවීම් හා ශාඛා තක්සේරු කිරීම් ඒවාට ඇතුළත්වේ. ඒ අතරතුර, කාර්තුව තුළ පැන නගින යම් විශේෂ අනුකූලතා ආශ්‍රිත කරුණු පිළිබඳව ද BIRMC සහ BAC වෙත කාර්තුවය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබේ.

**මුදල් විදේශීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම**

ඉහළ යමින් පවතින මුදල් විදේශීකරණ හා ත්‍රස්තවාදී මූල්‍යකරණ ප්‍රවණතා මර්දනය කිරීමට ද බැංකුව ක්‍රියාශීලී ලෙස කටයුතු කරයි. මුදල් විදේශීකරණ විරෝධී, KYC සහ ගනුදෙනුකාර නිසි සුපරීක්ෂාව පිළිබඳ පුහුණුව ව්‍යුහගත වැඩසටහන් සහ ඉ-ගෞනම් මොඩියුල මගින් අදාළ සියලු සේවකයින්ට ලබා දෙනු ලැබේ. අසාමාන්‍ය ලෙස විලාභ සහ සැක කටයුතු ගනුදෙනු විශ්ලේෂණයට හා තක්සේරු කිරීමට ලක් කරනු ලබන අතර මූල්‍ය විමර්ශන අංශයට වාර්තා කරනු ලැබේ.

**උපාය මාර්ගික අවදානම**

උපායමාර්ගික අවදානම් යනු බැංකුවේ අනාගත ව්‍යාපාර සැලසුම් හා උපායමාර්ග ප්‍රමාණවත් නොවීම නිසා ඇති විය හැකි අලාභයන්ය. උපාය මාර්ගික අවදානම් පැන නගින්නේ බාහිර සහ/හෝ අභ්‍යන්තර සාධක සහ මෙහෙයුම් පරිසරය තුළ ඉස්මතු වන අවදානම්වලට සහ අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම යන හේතූන්ගෙනි.

බැංකුව සියලුම සේවකයින් හා ව්‍යාපාර ඒකක ඇතුළත් වන අයුරින් සිය උපායමාර්ගික අවදානම් කළමනාකරණය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් භාවිත කරයි. 2016-2020 උපාය මාර්ගික සැලැස්ම සකස් කරන ලද්දේ විධායක කළමනාකාරිත්වය විසින් අයවැය සමඟ උපායමාර්ගික ක්‍රියාකාරී නිමැවුම විස්තරාත්මක ලෙස සාකච්ඡාවට ලක් කොට අනුමත කරන ලදුව, විවිධ මට්ටම්වල දී පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහභාගිත්වය ඇතිව ය. අඛණ්ඩ පදනමක් මත එක් එක් ව්‍යාපාර ඒකක මට්ටමේ දී නිශ්චිත ඉලක්ක ප්‍රකාරව ක්‍රියාත්මක වීම අධීක්ෂණය කරනු ලැබේ. ඒ අතරතුර මෙහෙයුම් පරිසරයේ ගතිකත්වයන්ට මුහුණ දීමට බැංකුවේ සුදානම සහතික කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රවණතා සහ මතුබෝමින් නිබේන තර්ජන සහ අවස්ථා අඛණ්ඩව අධීක්ෂණයට ලක් කරනු ලැබේ.

උපායමාර්ගික අවදානම මැනීම හා තක්සේරුව සිදු කරනු ලබන්නේ බැංකුවේ විශාලත්වය, මෙහෙයුම්වල සංකීර්ණත්වය සහ නව්‍ය ලක්ෂණ, පාරිසරික විශ්ලේෂණය මෙන්ම ගනුදෙනුකාර පැතිකඩකරණය ඇතුළු සාධක පරාසයක් සැලකිල්ලට ලක් කරන ලකුණු කාඩ් පදනම් කරගත් ප්‍රවේශයක් භාවිත කරමිනි. ලකුණු කාඩ්පත අඩු වශයෙන් වාර්ෂික වශයෙන් යොදා ගනු ලබන අතර උපායමාර්ගික අවදානම අවම කිරීමේ දී ඇති විය හැකි වර්ධනයක් සඳහා ක්ෂේත්‍ර අවධාරණය කිරීම ද සිදු කරනු ලැබේ.

**කීර්තිනාම අවදානම**

කීර්තිනාම අවදානම් විශ්වාසය අහිමි වීම, සබඳතා බිඳ වැටීම් සහ ගනුදෙනුකාර පාර්ශ්වකරුවන්ගේ සෘණාත්මක සංජානනයන් ආදියෙන් පැන නගින, බැංකුවේ වර්තමාන හෝ අපේක්ෂිත ඉපැයුම් ධාරිතා කෙරෙහි හා සංවිධාන වටිනාකම් කෙරෙහි බලපෑම් ඇති කරන අවදානමයි.

ණය, වෙළඳපොල හා මෙහෙයුම් අවදානම් අවම කිරීම සඳහා ස්ථාපිතව ඇති සෘජුවම, විනිවිදභාවය සහ අවංකත්වය වැනි වටිනාකම් සුරකින ප්‍රතිපත්ති රාමු, සේවක ආචාරධර්ම පද්ධතිය සහ සංවිධාන ව්‍යාප්ත සංස්කෘතියක් තිබීම බැංකුවේ කීර්තිනාම අවදානම් නිරාවරණයන් කළමනාකරණයේ දී තිරණාත්මක වේ. ICAAP මාර්ගෝපදේශ යටතේ ඇති අවදානම් මැනීම සඳහා බැංකුව විසින් සකස් කරනු ලබන ඇති විස්තීර්ණ ලකුණු කාඩ්පතක් මගින් කීර්තිනාම අවදානම් තක්සේරු කරනු ලැබේ.

**සමූහ අවදානම් කළමනාකරණය**

අවදානම් නිරාවරණයන් හඳුනාගැනීම, තක්සේරු කිරීම හා අධීක්ෂණය සඳහා බැංකුවේ ප්‍රධාන පරිපාලිත සමාගම් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී සහ පීපල්ස් ඉන්ෂුරන්ස් පීඑල්සී යන නියාමනය වූ ආයතන සතුව ව්‍යුහගත අවදානම් කළමනාකරණ රාමු ක්‍රියාත්මකව පවතී. මේ ආයතනය පහත සඳහන් ව්‍යුහයන් හා යාන්ත්‍රණයන් මගින් ව්‍යාපාර සමූහයේ ආයතනවල අවදානම් කළමනාකරණ අංග පිළිබඳ අධීක්ෂණය සිදු කරයි.

- ව්‍යාපාර සමූහයේ අවදානම් හැමුරුව හා උපාය මාර්ගය බැංකු මට්ටමෙන් සකස් වී ඇති අතර වාර්තාකරණ ව්‍යුහයන්, ක්‍රියාශීලීත්ව සහ ප්‍රවේශ ලක්ෂ්‍යයන් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිගමනය කරනු ලැබේ.
- බැංකුවේ කොටස රු. මිලියන 500 ඉක්මවන එක් එක් ව්‍යාපාර සමූහ ආයතනය සඳහා ප්‍රමුඛ අවදානම් දර්ශක, කාර්යාරම්භ මට්ටම් සහ ප්‍රවේශ ලක්ෂ්‍යයන් අර්ථ නිරූපණය කරනු ලැබේ.
- මහජන බැංකුවේ විගණන කමිටුව සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, පරිපාලිත සමාගම් තුළ ක්‍රියාත්මකව පවතින අභ්‍යන්තර පාලන යාන්ත්‍රණවල ප්‍රමාණවත්භාවය කලින් කලට සමාලෝචනය කර සහතික කරයි.
- සමහර අවස්ථා වලදී මේ ආයතනය පරිපාලිත සමාගම්වල මණ්ඩලවලට අධ්‍යක්ෂවරුන් නම් කරයි.
- මහජන බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පීපල්ස් ලීසිං PLC සමාගමේ මාණ්ඩලීය අවදානම් කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු හා කමිටු සාමාජිකයෙක්වේ.

- බැංකුවේ මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව නියාමනය වූ පරිපාලිත සමාගම්වල අවදානම් පැතිකඩ කලින් කලට සමාලෝචනය කරයි.
- ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයට, සමූහයේ සමාගම්වල මාණ්ඩලීය කාර්ය සටහන්වලට ප්‍රවේශය ඇත.

2016 දී ප්‍රධාන අවදානම් කාණ්ඩ සඳහා ව්‍යාපාර සමූහයේ අවදානම් ප්‍රමාණාකරණයන් පහත දැක්වේ.

	අවදානම් සිටුවරණය වීම්					
	ණය අවදානම	වෙළඳපොළ අවදානම	මෙහෙයුම් අවදානම	අනුකූලතා අවදානම	උපායමාර්ගික අවදානම	තිරිකිනම අවදානම
මහජන බැංකුව	●	●	●	●	●	●
පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී	●	●	●	●	●	●
පිපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පී එල් සී	●	●	●	●	●	●
සීමාසහිත පිපල්ස් ඉන්ෂුරන්ස් සමාගම	●	●	●	●	●	●

**ප්‍රාග්ධන කළමනාකරණය**

බැංකුවේ ප්‍රාග්ධන කළමනාකරණ රාමුව සැලසුම් කරනු ලැබ ඇත්තේ එහි නියාමන අවශ්‍යතා, වර්ධක අපේක්ෂා සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වා ගෙන යෑම සහ අනපේක්ෂිත සිදුවීම්වලින් ආරක්ෂා වීම යන අරමුණු ඇතිවය. බාසල් II එකඟත්වය ප්‍රකාරව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත් ක්‍රියාවලිය (ICAAP), බැංකුවේ සමස්ත අවදානම් පැතිකඩ සම්බන්ධයෙන් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත්ව තක්සේරු කිරීම සඳහා රාමුවක් ක්‍රියාත්මක කිරීම පහසු කර තිබේ.

අභ්‍යන්තර ප්‍රාග්ධනය තක්සේරු කිරීම සඳහා බැංකුවේ ප්‍රවේශය ආරම්භ වන්නේ 1 වැනි ස්ථම්භය යටතේ වාර්තා වන ප්‍රාග්ධන සහ අවදානම් බරතල වත්කම් සමගිනි. ආතති පරීක්ෂාව සහ තත්ත්ව විශ්ලේෂණය මගින් අවදානම් සහගත ස්වභාවයන්හි විභව බලපෑම මැනීමෙන් සක්‍රීය තීරණ ගැනීමට එය ඉඩ සලසයි. බාසල් II හි II වැනි ස්ථම්භය අවශ්‍යතා පිළිබිඹු වන පරිදි බැංකුවේ ආතති කළමනාකරණ රාමුව සකස් වී ඇති අතර අනෙකුත් දේවල් අතර, උපාය මාර්ගික සැලසුම්කරණය, අවදානම් හැඹුරුව නිගමනය කිරීම, අවිනිශ්චිත අවස්ථා සැලසුම් වැඩි දියුණු කිරීම සහ ද්‍රවශීලතා

කළමනාකරණය ඇතුළු ව්‍යාපාර ක්‍රියාවලීන් කිහිපයකට එය උපකාරී වේ. ආතති පරීක්ෂාවේ ප්‍රතිඵල නිතිපතා සිදු වන පදනමක් මත BIRM කමිටුව වෙත වාර්තා කරනු ලැබේ. ආතති පරීක්ෂා ප්‍රතිඵල සඳහා මේ වාර්තාවේ 59 වැනි පිටුව බලන්න.

**නියාමක ප්‍රාග්ධනය**

බලපත්‍රලාභී බැංකු පිළිබඳ නියම අවශ්‍යතා අනුව 5%කට නොඅඩු 1 වැනි ස්ථරයේ ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතයක් සහ සමස්තයක් වශයෙන් 10% කට නොඅඩු ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතයක් පවත්වාගෙන යෑම අවශ්‍ය වේ. වසර තුළ දී ශක්තිමත් ප්‍රමාණ වර්ධනයක් පිළිබිඹු කරමින් 2016 දෙසැම්බර් අවසානය වන විට බැංකුවේ 1 වැනි තලයේ සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතය කලින් වර්ෂයේ 9.9% සහ 12.6% හා සැසඳීමේ දී පිළිවෙලින් 9.8% සහ 12.1% දක්වා අඩු විය. බාසල් III අවම ප්‍රාග්ධන අවශ්‍යතා හා උත්තෝලන අනුපාත රාමු ක්‍රියාත්මක කිරීම 2017 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වනු ඇත. වඩා ඔරොත්තු දෙන ආකාරයේ බැංකු කම්මාන්තයක් උදෙසා දායක වීමේ දී මේ යෝජිත වෙනස්කම් ක්‍රියාවේ යෙදවීමට බැංකුව සූදානම්ව සිටී.

**ප්‍රාග්ධන හා ලාභාංශ කළමනාකරණය**

පූර්ණ රාජ්‍ය අයිතිය සතු ආයතනයක් වශයෙන් සාමාන්‍ය කොටස් වෙළඳපොළවලට බැංකුවට ප්‍රවේශය නොමැති අතර මහජන බැංකු පනතේ කොන්දේසි නිසා ණය වෙළඳපොළට ප්‍රවේශය ද සීමාසහිතය. එබැවින් අනාගත වර්ධනය සඳහා මූල්‍ය සම්පාදනයේ දී සිය ප්‍රාග්ධන පදනම වර්ධනය කරගැනීම සඳහා සිය ප්‍රාග්ධන උත්පාදනය සහ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබෙන මූල්‍ය දායකත්වයන් කෙරෙහි බැංකුව පූර්ණ විශ්වාසය තැබිය යුතුය.


ඒ අනුව, නියාමන පදනමක් මත බැංකුවේ 1 වැනි ස්ථරයේ ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතය 6.5% කට සහ බැංකුවේ අභ්‍යන්තර ගණනයන් අනුව 6% කට වඩා පහළ නොයන ප්‍රමාණයකට බැංකුවේ ලාභාංශ ගෙවීම් සීමා කිරීමට බැංකුව රජය සමඟ අවිධිමත් එකඟත්වයකට එළඹ තිබේ. එසේම, 12% කට නොඅඩු (නියාමක පදනම) සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතයක් පවත්වාගෙන යෑමට ද බැංකුව උත්සාහ දරයි. ඉදිරියට යෑමේ දී, 2017 ජූලි 1 වැනි දින බාසල් III අනුකූලතාව ක්‍රියාත්මක වන විට ඊට අනුකූල වීම සඳහා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කොට ඇත්තෙමු.

අප සමූහ ව්‍යාපාරයේ සේවා ලබන විවිධ වූ පංගුකාර පාර්ශ්වයන් වෙත කෙතරම් හොඳින් අගය නිර්මාණය කරන්නේදැයි විදහා පැමිණි විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල පෙරටුගාමීත්වයක්, කොටස්හිමියන්ට සැපයෙන ප්‍රතිලාභ වල තිරසාර වෘද්ධියක් මෙන්ම සේවකයින් රැඳී සිටීමේ අනුපාතයන් ඉහල මට්ටමක පැවැතීමෙන් තහවුරු වේ. මිලියන 18 කට ආසන්න ගනුදෙනුකාර හවතුන් සමගින් ජනහද බැඳගත් අප සමූහ ව්‍යාපාරය, අප ව්‍යාපාර වඩා සඵලදායී ලෙසත්, කාර්යක්ෂම ලෙසත්, කළමනාකරණය කරමින්, ප්‍රමාණාත්මකව මෙන්ම ඉපැයීම් අතින් තිරසාර වෘද්ධියක් සාක්ෂාත් කරගැනීමෙහිලා සමත්කම ලබාගෙන සිටී.

# අපි අගය ජනිත කරන අයුරු

## ක්‍රමෝපායන් තීරණය කිරීම

බැංකුවේ අගය එක්කිරීමේ හැකියාව කෙරෙහි භෞතිකමය අතින් බලපාන්නා වූ එහි දැක්ම මෙහෙවර, අගනාකම් සහ භෞතික ගතිලක්ෂණ වලින් 2016-2020 කාල පරාසය සඳහා වූ බැංකුවේ ක්‍රමෝපායික භ්‍යාස පත්‍රය තීරණය වේ. බහුවිධ මට්ටම් වල දී සිදුවන සම්බන්ධිත පාර්ශ්ව දැඩි අවනිර්ණාවීම මෙහෙයුම් ගතිකත්වයන් තුළින් මතු විය හැකි අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳ දැඩි ඇගයීමක යෙදීමෙන්, මෙහෙයුම් ගතිකත්වයන් තුළින් පැන නගින අවස්ථා පිළිබඳ තක්සේරුවක නිරත වීමෙන් සහ අප බැංකුවටම ආවේණික වූ, අනන්‍ය අගය ජනිත කිරීමේ මාදිලිය යනාදී සාධක වලින්, භෞතිකමය ගතිලක්ෂණ පැන නැගුණි.



## ව්‍යාපාර අවස්ථා සහ අවදානම්


### පිළිබඳ ප්‍රවණතා

මෙහෙයුම් වපසරය අතින් මුල්බැසගත් අසමසම වූ සමූහ ව්‍යාපාරයක් වශයෙන් මෙරට සමාජාර්ථික පරිසරය සමග අප තදින් බැඳී සිටීමත් අනෙකුත් වශයෙන් සහ සම්බන්ධතාවයකින් කටයුතු කරන්නෙමු. මෙකී තැඟි එන ප්‍රවණතා කල් තිසා හඳුනාගනිමින් ද ඒවායේ ගතිකත්වයන්ගෙන් හිතීපතාම පාහේ අපගේ මෙහෙයුම් ව්‍යාපාර ක්ෂේත්‍රය හැඩගැසීම, එහි අප හිමිකරගෙන සිටින තරගකාරී වාසිදායක බවත්, අගය එකතු කිරීමට ඇති හැකියාවත් ඉදිරියට රැක ගැනීමෙහිලා නිරසාර වශයෙන් අත්‍යවශ්‍ය සාධකයකි.

**මූල්‍යමය සේවා කිපිටල්කරණය**

සිය ගනුදෙනුකාරනවතුන් හා සබඳතා පවත්වාගෙන හැකි අයුරු ක්ෂණයෙන් විපරිවර්තනය කළ හැකි අයුරින් මූල්‍යමය සේවා ක්ෂේත්‍රයේ කිපිටල් විප්ලවය ක්‍රියාත්මක වේ. වඩාත් වැඩි දියුණු වූ ගනුදෙනුකාර සේවා තත්ත්වයන්, පිරිවැය සුක්ෂම ව්‍යාප්ති අවස්ථා මෙන්ම වඩාත් විශ්වසනීය වූත්, කාර්යක්ෂම වූත් ක්‍රියාවලීන් ප්‍රවර්ධනයෙහිලා තාක්ෂණ පෙළහර වඩා සඵලදායී අන්දමින් යොදාගැනීම තුළින් ඉටු කර ගත හැකි වනු නිසැකය. ගනුදෙනුකාර හවතුන් ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ සේවා උපයෝගී කර ගැනීමට දක්වන ලොල්බව හෙවත් නැමියාව එකී ආකාරයේ ගනුදෙනු වල වටිනාකම, 2015 වසර සමග සන්සන්දනාත්මකව බැලීමේ දී 75% කින් වර්ධනය වීමෙන් වඩාත් පැහැදිලි වේ.

**බැංකුකරුගේ කිපිටල්කරණය**




**ක්‍රමෝපායික ප්‍රතිචාරය:** ස්වයං සේවා සැපයිය හැකි ක්‍රමවේද උපයෝගී කරගනිමින් ද සමාජ මාධ්‍ය මණ්ඩප ඔස්සේ ගනුදෙනුකාර හවතුන් සමග සහ සබඳතා පවත්වා ගනිමින්ද, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් කෙරෙහි ඔවුන් උනන්දු කරවමින් ද, නැති එන වත්මන් තාක්ෂණ මෙවලම් උපයෝජනය තුළින් පැණ නගින ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගැනීමෙහිලා අප සමූහ ව්‍යාපාරය හැකි උපරිම වෙහෙසක් දුරිය. විශේෂයෙන්ම මූල්‍ය සේවා කෙරෙහි ක්ෂණිකව සහ පහසුවෙන් අවධාරණ වීමෙහිලා ග්‍රාමීය ප්‍රජාවේ පසුගාමීබව කඩිනමින් දුරකරලනු වස් ග්‍රාමීය ගනුදෙනුකාරනවතුන් වඩ වඩාත් නවීන තාක්ෂණය භාවිතයෙන් බැංකුකරණයට යොමුකිරීමට දිරි දීමටත්, දැනුම්වත් බව වැඩි කිරීමටත් අපගේ නොමඳ අවධානය යොමු කෙරෙනු ඇත. එමගින් පවත්නා වෙළඳපොළ අවස්ථා ව්‍යාදීයයටත්, අළුතින් වෙළඳපොළ අවස්ථා හඹා යෑමටත් මෙම ක්‍රමෝපාය ඉවහල් වනු ඇතියි අපගේ අපේක්ෂාවයි.

**විටින්විට වෙනස්වන ගනුදෙනුකාර හවතුන්ගේ අපේක්ෂා**

පහසුවෙන් ගනුදෙනු කළ හැකි ක්‍රම සහ විධි කෙරෙහි වැඩි අවධාරණයකින්, අංකිතව ප්‍රවේශය සඳහා විමසීම් කිරීමෙන් තම අපේක්ෂාවන් වෙනුවෙන් ම යොමු වූ අගය එක් කළ සේවා යනාදී අපේක්ෂා ඇතුළත් ගනුදෙනුකාරනවතුන්ගේ සිතැතිගිනි පෙර නොවූ විරූ විතැන්වීම් වලට, අද බැංකුවලට මුහුණ දීමට සිදුවී තිබේ. කිසිදු අවහිරතාවකින් තොරව තම අවශ්‍ය ඕනෑම වේලාවක දී බැංකු මෙහෙයුම් ඉටු කරගත හැකි අවස්ථා උදාකර ගැනීම, ගනුදෙනුකාර හවතුන්ගේ උනන්දුවයි. අද ගනුදෙනුකාරවන්ගේ වැඩි මනාපය ලෙස වාර්තාවන්නේ ඔවුන් අතුරින් 75% කටත් වැඩි පිරිසක් සම්ප්‍රදායික නොවන විධි වලින් බැංකු ගනුදෙනු පවත්වාගෙන යෑම බව ලෝක ප්‍රවණතාව දෙස බැලීමේ දී පෙනේ.

**ගෝලීය කිපිටල් බැංකු පහසුකම්වලට පවතින අහිමතය**



**ක්‍රමෝපායික ප්‍රතිචාරය:** බැංකුවේ සැලසුම්ගත කිපිටල්කරණය ව්‍යාපෘතිය යටතේ, ඉදිරි කෙටිකාලීන සහ මධ්‍යකාලීන වශයෙන් ගනුදෙනු විධි කිසිදු බාධාවකින් තොරව සමායෝජනය කළ හැකි, නව කිපිටල් බැංකුකරණ විධි හඳුන්වා දෙනු ඇත. එයට, ස්වයං සේවා පහසුකම් සහිත කුටි සහ මුදල් තැන්පතු යන්ත්‍ර ද ඇතුළත් වනු ඇත.

**මූල්‍ය පාලනය සහ අවදානම කළමනාකරණයෙහිලා ඇති ඉහළ ඉල්ලුම**

මූල්‍ය ස්ථාවරත්වය උසස් කරලීමෙන්, තිරසාර ආර්ථික ව්‍යාදීය ඉහළ නැංවීමෙන් පුළුල් ඉලක්ක සාක්ෂාත් කරගනු වස් ආයතනය පාලන විධි සහ අවදානම කළමනාකරණ ආකෘතීන්හි වඩා පාරදෘෂ්‍ය වූත් ප්‍රබලතම වූත් ප්‍රතිපත්තිමය ගතිකත්වයන් කෙරෙහි අප සංගූකාර පාර්ශ්වයන්ගේ නැති එන ඉල්ලුමක් දක්නට ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දරන විශ්වසනා වගකීම් ඉටුකරලීමට අමතරව අවදානම කළමනාකරණ සහ හානිය අවම කරගැනීමේ ප්‍රගතිගාමී පියවර සහතික කරන අතරම, තම ව්‍යාපාර යොමුගත වීම් කවරාකාරයේ වන්නේ දැයි වඩා සඵලදායී ක්‍රමවේද තුළින් සන්නිවේදනය කරනු ඇතැයි අපේක්ෂිතය.

**ක්‍රමෝපායික ප්‍රතිචාරය:** මූල්‍ය පාලන සහ අවදානම කළමනාකරණ ආකෘතීන් බලගැන්වීමෙහිලා ගත් මෘතකාලීන පියවර සාකච්ඡාවට ගත්හ. තිරසාර බව පිළිබඳව සැලකිල්ලට ගත් ප්‍රවීණතාවයන්

**පාරිසරික මෙන්ම සමාජීය උපහතීන්**

ව්‍යාපාර ක්‍රමෝපායේ මුඛ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි මුසු කිරීම තුළින්, තිරසාර සංවර්ධනයට දායකත්වය සැපයීමට බැංකු පද්ධතියට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකිය. පාරිසරික නිර්ණායක, ණයට දීමේ තීරණ බවට සමායෝජනයටත්, පාරිසරික අතින් හිතකර ව්‍යාපාර අවස්ථා වලට ප්‍රවේශය සැපයෙන නව බැංකු සේවා සකසා ගනුදෙනුකාරනවතුන් වෙත ඉදිරිපත් කිරීමත් මීට උදාහරණ වශයෙන් දක්වා සිටිය හැකිය.


**ක්‍රමෝපායික ප්‍රතිචාරය:** බැංකුවේ සේවක කැළ සහ ගනුදෙනුකාර හවතුන් අතර පරිසර හිතකාමී පරිවරණ වඩවලනු වස් බහුවිධ ආකාර මූලාරම්භයන්ගෙන් අනුන 'හරිත බැංකුකරණ' විධි 2016 දී දියත් කෙරුණි. මෙම හරිත බැංකුකරණ පාරිසරික තිරසාරබව පිළිබඳ සේවක පාර්ශ්වයේ සහ ගනුදෙනුකාර හවතුන්ගේ දැනුම්වත් බව ඉහළ නැංවීම, හරිත බැංකුකරණ සේවා කීපයක්ම හඳුන්වාදීම, මෙන් ම කඩදාසි අනවශ්‍ය ගනුදෙනු හඳුන්වාදීම යනාදී ක්‍රමවේද අඩංගු වීණි.

**අගය නිර්මාණය කිරීමේ ව්‍යාපාර ආකෘතිය**

සිය බහුවිධ පංගුකාර පාර්ශ්ව වෙත අගය නිමැවීමේ සමත්කම කොතෙක් දුරට මනාව ඉටු කරදී ඇත්දැයි පෙන්වා දීමට, අප සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක දී ප්‍රමුඛ පෙළේ වෙළඳපොළ තරාතිරමක් පවත්වාගෙන යෑමත්, කොටස්ගිම්යන්ට ලබාදෙන ප්‍රතිලාභ අඩන්ඩව වැඩිවීමේ තිරසාර ප්‍රවණතාවත්, සේවක රඳවාගැනීමේ අනුපාතය අතින් ඉහල මට්ටමක පැවැත්මෙන් තහවුරු වේ. මිලියන 18 ක් පමණ වූ ගනුදෙනුකාර සමුදායක් සමඟ ජන හඳු බැඳුණේ සුහද සබඳතා වඩවමින් ද, අප ව්‍යාපාර කටයුතු වඩා කාර්යක්ෂම මෙන්ම වඩා සජීවීය අන්දමකින් කළමනාකරණය කරගනිමින් ද ඉදිරියට යෑම නිසා ව්‍යාපාර වපසරියෙන් පමණක් නොව ආදායම් ඉපයුම් අතින් ද අඩන්ඩව තිරසාර ව්‍යාපාරයක් සාක්ෂාත් කර ගැනීමට අප සමූහ ව්‍යාපාරය සමත් වීහි. අපගේ අගය ජනිත කරලීමේ ක්‍රියාවලියට යෙදවූ ප්‍රාග්ධන ප්‍රභේද, එකී ප්‍රාග්ධන ප්‍රභේද සිරුමාරු කිරීමට උදව්දුන් ක්‍රියාකාරකම් සහ අගය නිමැවුම් මෙන්ම අපගේ පංගුකාර පාර්ශ්ව වෙත සිටින දිගුකාලීන ගනුදෙනුකාරවතුන් යනාදී සවිස්තර, පහත සඳහන් වගු සටහන් වලින් මනාව පිලිබිඹු වේ.

ප්‍රාග්ධන යෙදවුම්


අගය එකතු කිරීමේ ක්‍රියාකාරකම්






යෙදවුම්

පංගුකාර පාර්ශ්ව වෙත ගිම්වන අගය වැඩිවීම් ප්‍රතිලාභ



### අපගේ මූලික සබඳතාවන්

අප සම්බන්ධිත පාර්ශ්වයන්ට බෙහෙවින් බලපාන කරුණු මොනවා දැයි හොඳින් වටහාගැනීමත්, හඳුනාගැනීමටත් අපට ඉවහල් වන්නේ ඔවුන් හා අන්වර්ථ කතිකාවක යෙදීමයි. එකී කරුණු පාදක කරගනිමින් අපගේ ක්‍රමෝපායික වැඩපිලිවෙල සහ අපගේ ක්‍රියාකාරකම් හසුරුවා ගැනීමටත් එමගින් ඉවහල් වන බැවිනි. එහිදී අපගේ යටෝක්ත අගය ජනිත කරලීමේ ක්‍රියාවලියේදී ඊට ඉතා වැදගත් බලපෑමක් එල්ල කිරීමේ විභවතාවකින් හෙබි හවුල්කාර පාර්ශ්ව සමගින් මෙන්ම අප ක්‍රියාකාරකම් නිසා වැඩිම බලපෑමකට ලක්වන්නා වූ හවුල්කාර පාර්ශ්ව සමග ද අපගේ සබඳතා පවත්වාගනී. හවුල්කාර පාර්ශ්ව හඳුනාගැනීමේදී මෙන්ම ඔවුන්ගෙන් ක්‍රමානුකූල විමසීම කිරීම උදෙසාත්, අප සමූහ ව්‍යාපාරය පහත දැක්වෙන ආකාරයේ ක්‍රමවත් ක්‍රියාදාමයක් අනුගමනය කරයි:



එලෙස හඳුනාගත් ප්‍රමුඛ පෙළේ පංගුකාර පාර්ශ්ව සමග ඉකුත් වසර මුළුල්ලේ පැවති සුහද සබඳතාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ අවධානය, උනන්දුතා මෙන්ම ප්‍රස්තුත වූ කරුණු පිළිබඳ විචරණයක් පහත දැක්වෙන වග සටහනින් විද්‍යාමාන වේ.

**ප්‍රමුඛ සම්බන්ධිත පාර්ශ්වයන් සමග අප සමූහයේ ගිවිසුම් යාන්ත්‍රණය**



	සම්බන්ධිත පංගුකාර පාර්ශ්ව	ගනුදෙනුකාර භවතුන්
<b>ඔවුන් සමග අප විසින් සුහද සබඳතා පවත්වාගෙන යන්නේ මෙලෙසයි</b>	<ul style="list-style-type: none"> <li>වාර්ෂික මහ සභා රැස්වීම</li> <li>වාර්ෂික වාර්තාව</li> <li>කාර්තුමය මූල්‍ය ප්‍රකාශන</li> <li>ආයතනයේ වෙබ් අඩවිය (අඛණ්ඩව)</li> <li>ජනමාධ්‍ය නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා</li> </ul>	<ul style="list-style-type: none"> <li>සබඳතා කළමනාකරුවන් (අඛණ්ඩව)</li> <li>නැප්තීමත් බව මැන බැලීමේ සංගණන (අඛණ්ඩව)</li> <li>ගනුදෙනුකාර ජාල ක්‍රියාකාරකම් (අඛණ්ඩව)</li> <li>ආයතනයේ වෙබ් අඩවිය (අඛණ්ඩව)</li> </ul>
<b>වසර තුළදී භාවිතා වූ මූධ්‍ය ප්‍රස්තුත කරුණු සහ සබඳතා බැරදියාවන්</b>	<ul style="list-style-type: none"> <li>ඉපැයුම් වල තිරසාර වෘද්ධිය</li> <li>ප්‍රයෝජන ආයතනයේ පාලන පරිචයන් සහ ආචාරධර්ම</li> <li>අවදානම කළමනාකරණය</li> <li>කීර්තිනාමය</li> <li>තිරසාරබව</li> <li>ඉදිරි හැඩගැස්ම සහ සවෘද්ධි විභවතා</li> </ul>	<ul style="list-style-type: none"> <li>සේවාවන්ගේ අවතිර්ණතාව</li> <li>සේවා ගුණාත්මකබව</li> <li>පහසු-සුනුරු බව සහ කිරීටුවන්තකම</li> <li>ගව්‍යතා</li> <li>තොරතුරුවල රහස්‍යතාව රැක දෙන බවට සහතික වීම</li> </ul>
<b>පිළිතුරු ප්‍රතිචාර දැක්වීමේ කළමනාකරණයේ ප්‍රවීණතා</b>	<p>අපගේ කාර්යසාධය වත්කම් ගුණාත්මකබව, අවදානම කළමනාකරණය සහ අප දෛනික මෙහෙයුම් වලදී පවා තිරසාරබව ඊට මුසුකරගෙන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි ගනුදෙනුකාර භවතුන් වෙත සවිස්තර තොරතුරු කාලින වශයෙන් ඉදිරිපත් කෙරේ.</p> <p>(111 පිටුව බලන්න)</p>	<p>හැකි උපරිම සම්ලතාවයකින් සේවා සපයමින් අපගේ ගනුදෙනුකාර භවතුන් සමග මුල්බැසගත් ව්‍යාපාර සබඳතා වඩවා ගැනීම අපගේ අරමුණයි.</p> <p>(124 පිටුව බලන්න)</p>

සේවකයින්/වෘත්තීය සමිති	නියාමකයින්/ව්‍යවස්ථා සම්පාදකයින්	සැපයුම්කරුවන්	විවිධ ප්‍රජාවන්
<p>අප සමූහ ව්‍යාපාරයේ කුසලතා පුර්ණ සමස්ත සේවක මවුල්ල 10,471 දෙනෙකුගෙන් සමන්විත වේ.</p>	<p>ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් සමන්විත වේ.</p>		<p>දිවයින පුරා විසිරී වෙසෙන අතිමහත් ප්‍රජා ජාලයක් සමග අප සමූහ ව්‍යාපාරය රොදු බැඳුණෙකු සිටී.</p>
<ul style="list-style-type: none"> <li>කාර්ය සංවර්ධන ඇගයුම් (වාර්ෂිකව)</li> <li>සාමූහික කේවල් කිරීම</li> <li>විවිධාකාර අවස්ථාමය කාර්යමණ්ඩල හමුවීම් (අඛණ්ඩව)</li> <li>අවධාරණ වැඩසටහන්</li> <li>පුනුණු වැඩසටහන් (අඛණ්ඩව)</li> <li>සමූහයේ අන්තර්ජාලය සහ ඊ-තැපෑල (අඛණ්ඩව)</li> </ul>	<ul style="list-style-type: none"> <li>ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පරීක්ෂා කිරීම (අඛණ්ඩව)</li> <li>නියාමන වාර්තාකරණය (මාසික, කාර්තූමය සහ වාර්ෂිකව)</li> <li>මූල්‍ය ක්ෂේත්‍රානුබද්ධ මණ්ඩප සහ රැස්වීම් (අඛණ්ඩව)</li> <li>මාධ්‍ය නිවේදන නිකුතුව (අඛණ්ඩව).</li> </ul>	<ul style="list-style-type: none"> <li>සැපයුම්කරුවන් පිලිබඳ (අඛණ්ඩව) සමීක්ෂණය කෙරේ.</li> <li>සැපයුම්කරුවන් සමග සබඳතා (අඛණ්ඩව) කළමනාකරණය කෙරේ.</li> <li>ස්ථානීය/පරීක්ෂාව විමසුම් සහ (අඛණ්ඩව) සිදු කෙරේ.</li> </ul>	<ul style="list-style-type: none"> <li>ප්‍රජා සේවා හා සන්නායක මෙහෙවර</li> <li>මූල්‍ය විනය වර්ධනය සඳහා පවත්වන වැඩමුළු</li> <li>ප්‍රජා සමීක්ෂණ පැවැත්වීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>පාරදාය සාධාරණ මෙන්ම ආකර්ෂණීය පාර්ශ්වමයයන්</li> <li>කුසලතා සංවර්ධනයට අවස්ථා</li> <li>රැකියා උසස්වීම්</li> <li>සේවා ස්ථානීය සුරක්ෂිතතාව</li> <li>ග්‍රමාභිමානය</li> </ul>	<ul style="list-style-type: none"> <li>නියාමන අනුගතවීම</li> <li>ආයතනයේ පාලන භාවිතා</li> <li>අවදානම කළමනාකරණය</li> <li>නිරසාර ව්‍යාපාර පරිචයන්</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුවේ පහසුව</li> <li>අගය එක්කිරීම තුළින් සැපයුම්කරුවන් සංවර්ධනය</li> <li>දිගුකාලීන සුප්‍රභූ සබඳතා</li> <li>සේවාවේ ගුණාත්මක ප්‍රමිතිය රැකීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>රැකියා අවස්ථා උත්පාදනය</li> <li>උත්සව අනුග්‍රහය ඇතුළු විවිධ සංවර්ධනීය යොමුවීම්</li> <li>ව්‍යාපාරයේ සමාජානුකූලතාවය උත්තරීතාවය</li> </ul>
<p>සේවයේ නිරත වීමට කුසලතා ප්‍රවර්ධනයට මෙන්ම වෘත්තීය අතිවිද්ධියට අවශ්‍ය අවස්ථා ගණනාවක් සපයා දෙනු ලබන ගතිකවූත්, ඇගයීම් හා දක්ෂතා ප්‍රණාම නිතරින්ම පිරිනැමෙන සේවා පරිසරයක් සපයාදීම උදෙසා අප සමූහය වෙහෙසයි.</p> <p>(115 පිටුව බලන්න)</p>	<p>ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වෙමින් අදාළ සියළු බලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියා කරමින්, අපගේ නියාමන අධිකාරීන් සමග නිබඳවීම විවෘත කතිකාවතක යෙදෙමින්, ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම අපෙන් ඉටු වේ.</p> <p>(28 පිටුව බලන්න)</p>	<p>නිරසාර ව්‍යාපාර භාවිතාවන් සුහදශීලීව වඩවා ගනිමින් අපගේ ව්‍යාපාර හවුල්කාර පාර්ශ්ව සමග දිගුකාලීන වශයෙන් ද අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගිම්මක සබඳතා පවත්වාගෙන යෑම කෙරෙහි අප ඇප කැප වී ක්‍රියා කරමි.</p> <p>(133 පිටුව බලන්න)</p>	<p>අප බැංකු කටයුතු හා ව්‍යාපාර කටයුතු සිදුකරන ප්‍රජාවගේ ජන ජීවිතය සුබිත මුද්‍රිත කරවමින් ඔවුන් වඩාත් බලගන්වීම අපගේ ප්‍රජා පාදක අභිමතාර්ථ වේ.</p> <p>(130 පිටුව බලන්න)</p>

### සාපේක්ෂව වැදගත් කරුණු ගිණිවිය කිරීම

මෙය අප සමූහ ව්‍යාපාරය සිසාරා අනුබද්ධ සියළු අංශ සහ ව්‍යාපාර ඒකක සම්බන්ධ කරගනිමින් ඉටු කෙරෙන කාර්යයකි, භෞතික ගැටළු හා ප්‍රස්තුත ගිණිවිය කර ගැනීමේ ක්‍රියාවලිය. විභවතාවකින් යුත් සියළු භෞතිකමය ගැටළු හඳුනාගැනීම අරභයා අපගේ පංගුකාර පාර්ශ්ව සමග කටයුතු කිරීමෙන් ලබාගත් තොරතුරු ද, වෙළඳපොළ අවස්ථා සහ අවදානම් විශ්ලේෂණය කළින් මෙන්ම සමූහයේ මුඛ්‍ය අගනාකම් උත්තේජනයන් ද තොරතුරු මූලාශ්‍ර කර ගනී. පංගුකාර පාර්ශ්ව විදින ප්‍රතිවිපාක සහ සිදුවීමේ සම්භාවිතාව පදනම් කරගනිමින් ඒවායේ බලපෑම හඳුනාගනු ලබයි. ගනුදෙනුකාර සහ සේවක නාප්තිය ද මූල්‍ය කාර්යසාධනය ද ඇතිවන පාරිසරික බලපෑමේ ප්‍රමාණාත්මකතාව ද, ආයෝජකයන් දක්වන විශ්වාසය ද යනාදී සාධක ඇතුළු අනෙකුත් සාධක ද සමගින් ඇති කෙරෙන බලපෑම් වල විභව්‍යතාව මැනීමේ දී උචිත නිර්ණායක සැලකිල්ලට ලක් කෙරේ.

2016 වසරේ දී හඳුනාගත් භෞතික පැතිකඩ පිළිබඳව එමගින් සමූහ ව්‍යාපාරයට සහ එහි සම්බන්ධිත පාර්ශ්ව කෙරෙහි පැවති සාපේක්ෂ වැදගත්කම පහත විදහා දැක්වේ:



භෞතික පැතිකඩ	ටීට් අදාළ GRI අවශ්‍යතාව	අදාළ ක්‍රමෝපායික ස්ථරය	යොමු පිටුව
මූල්‍ය කාර්යසාධනය	ආර්ථිකමය	තිරසාර වර්ධනය	109
ගනුදෙනුකාර අත්දැකීම	ගනුදෙනුකාර රහස්‍යතාව	විද්‍යාමය ගනුදෙනුකරු කෙරෙහි යොමුවීම	130
කුසලතා කළමනාකරණය	රැකියා, ශ්‍රම කළමනාකරණ සබඳතා, පුහුණුව සහ සංවර්ධන සිතී පුරුෂ දෙපක්ෂයටම සමාන වැටුප් ශ්‍රම පරිච්ඡේදන දායකත්වය		119-121
සේවක ඵලදායිතාව		පුද්ගල ප්‍රමුඛ	115
මෙහෙයුම් කාර්යක්ෂමතාව අහරිසත්වය		මෙහෙයුම් අහරිසත්වය	111
සමාජාධාරී බලපෑම්	වෙළඳපොළ සහභාගිත්වය වඳ ආර්ථිකමය බලපෑම	වගකිව යුතු සංවිධානයක්	117-118
අවදානම සහ ආයතනමය පාලනය		වගකිව යුතු සංවිධානයක්	27-74
තොරතුරු තක්සණය	-	මෙහෙයුම් අහරිසත්වය	
අනුකූලතාවය	නිෂ්පාදිත වගකීම අනුකූලතාවය	වගකිව යුතු සංවිධානයක්	130
අපගේ මෙහෙයුම් තුළින් මතු වන්නා වූ පාරිසරික බලපෑම්	බලශක්ති, නිෂ්පාදන හා සේවා	වගකිව යුතු සංවිධානයක්	136-138
ප්‍රදානය	-	වගකිව යුතු සංවිධානයක්	127
දූෂණ විරෝධී බව	-	වගකිව යුතු සංවිධානයක්	118
මානව හිමිකම්	වෙනස් ලෙස සැලකීමෙන් වැළකීම, සමාගමයේ නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය	වගකිව යුතු සංවිධානයක්	118
අනන්‍ය අගයක් ජනිතකරීම	-	-	133
සැලකිය යුතු සැලකිය යුතු	අලෙවිකරණ සන්නිවේදන සැපයුම සේවා ජවවර්ධන ජරසමාජනය	ගනුදෙනුකරු කේන්ද්‍රීයබව	129

පැතිකඩ වසර සහ භෞතික පැතිකඩ පිළිබඳ සවිස්තර අනාවරණයක පිටු අංක 2 හි සඳහන්ව ඇති බව සලකන්න.

### අපගේ ක්‍රමෝපායන්

ජාතික සමාජාධික සංවර්ධනය උදෙසා පමණක් නොව අපගේ කොටස්තිමයන්, සේවකයින්, ගනුදෙනුකාරනවතුන් ඇතුළු අනෙකුත් සම්බන්ධිත පාර්ශ්ව වෙත තිරසාර ලෙසින් අගය ජනිත කර දීමෙහිලා අප කැප වී සේවා සැපයීම අපගේ ක්‍රමෝපාය මගින් නියෝජනය වේ.

බැංකුවේ ක්‍රමෝපාය සැලැස්ම (2016-2020) ජාත්‍යන්තර උපදේශකයෙකු අතින් සැකසුණ ද ඊට උපයෝගී කරගත් දත්ත හා කරුණු සපයන ලද්දේ, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහාය හා මගපෙන්වීමත් බැංකුවේ පාදක තලයේ පටන් ඉහළතම කළමනාකරණ ධුරාවලිය දක්වා වූ සෑම ස්ථරකයක්ම නියෝජනය වන පරිදිත්, ක්‍රමෝපායික ව්‍යාපාර ඒකක සහ සහායක සේවා ද ඇතුළත් සියළු සේවක සහයෝගීතාවයෙනි. මෙකී වැඩෙන, ක්‍රමෝපායික සැලසුම්කරණ ක්‍රියාවලිය අරභයා සමස්ත බැංකුවේම දායකත්වය සැපයිණි. එලෙස සැලසුම් සැකසීමේ ක්‍රියාවලිය සැකසීමේදී, ක්‍රමෝපාය, ව්‍යුහය, පද්ධති ක්‍රම සහ ක්‍රමෝපායික පියවර ගැනීම තුළින් බැංකුවේ අභ්‍යන්තරික අගනාකම් උත්තේජක හා හැඟී එන අවදානම් සහ ව්‍යාපාර අවස්ථා අතර සාමයයක් තුළභාග්‍යමකව පවත්වාගැනීම අරමුණු කරගනිමින්, බැංකුවේ කාර්යසාධනය ද ව්‍යාපාර ආකෘතිය ද, බැංකු මෙහෙයුම් සිදුකරන බාහිර ලෝකයේ ව්‍යාපාර උපගතීන් අළලා, සවිස්තරාත්මක විශ්ලේෂණයක යෙදිණි. බැංකුවේ දැක්ම ප්‍රකාශය අනුසාරයෙන් බැංකුවේ අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගනු වස්, අතර්ඝ ප්‍රතිඵල ලබාගැනීම උදෙසා ගත යුතු ක්‍රමෝපායික මූලාරම්භ ක්‍රියාකාරකම් කවරේදැයි 2016-2020 සඳහා සැකසූ ක්‍රමෝපායික සැලැස්මෙන් පහදා දෙයි.

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී විසින් මෙහෙයවනු ලබන කාර්යබද්ධ අංශ 15ක් මගින් ඉටු කර ගත යුතු ක්‍රමෝපායික මූලාරම්භයන් 67 ක් හඳුන්වා දෙමින් ද්විතියික මට්ටමින් සබඳතා පවත්වා ගනිමින්, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම වාර්තා කළ යුතු තවත් කාර්යබද්ධ අංශ සතරක් වෙත ඒ හා සමගාමීව මනා ආයතනමය පාලන විධික්‍රම මෙන්ම උතුම් ආචාරධර්ම මුල්කර ගනිමින් ඉහත කී අයුරින් හඳුනාගෙන ඇති සියළුම ක්‍රමෝපායන්, බැංකුවේ 'දැක්ම' ප්‍රකාශය සහ 'මෙහෙවර' ප්‍රකාශය කෙරෙහි එකම දිගනනියක පෙළගස්වා ඇත.

### දැක්ම

මූල්‍ය සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාවේ අසමසම, වෙළඳපොළ නියමුවා යන විරුදාවලිය ලැබීම අපගේ දැක්ම යි.

### මෙහෙවර

- පහසුවෙන් දැරිය හැකි, පහසුවෙන් ඉටු කරවා ගත හැකි මෙන්ම කාර්යක්ෂමව සපයා දෙනු ලබන මූල්‍ය සම්පාදන විසඳුම් ලබා දී, ජනජීවිතයේ දියුණුවටත්, ව්‍යවසාය සංවර්ධනයටත් දායකත්වය සැපයෙන පරිද්දෙන් මූල්‍ය සේවා සපයාදීමේ ව්‍යාපාරයේ නියැළී සිටීමත්,
- අප ගනුදෙනුකාරනවතුන්ට සැලකීමටත් ඔවුන් රැකගැනීමටත්, කුසලතා ප්‍රවර්ධනයට දිරිදෙමින් අපගේ මානව සම්පත් ප්‍රවර්ධනය කරමින් හා බලගැන්වීමටත්,
- තරඟකාරී අන්දමින් ලාභ උපයන අතරම, ජාතික ආර්ථික සංවර්ධනයට අපගේ දායකත්වය සැපයීමත්,
- අපගේ ව්‍යාපාර පරිචයන් අතින් තිරසාර බව රැකගනිමින්, අප බැංකු මෙහෙයුම් කටයුතු සපයා ප්‍රජාවන් වෙත ප්‍රතිඋපකාර ප්‍රදානය කිරීමත්,


අපගේ 'මෙහෙවර' ලෙසින් ඉටු කෙරේ.



### අගනාකම්

- ජාතියේ හඳු ගැස්ම ලෙසින් ක්‍රියාත්මක වීමත්,
- ගනුදෙනුකාරනවතුන්ගේ අවශ්‍යතා කෙරෙහි මනා නැමියාවකින් යොමු වීමත්,
- කීර්තිනාමයේ ඒකානුතාව රැකගනිමින් වගවීමත්,
- අඛණ්ඩ උරුමුම් සංස්කෘතියක් පවත්වාගනිමින් කණ්ඩායම් හැඟීමෙන් සේවා සැපයීමත්
- බලාත්මක වීම සහ විවිධතා ගරු කිරීමත්, අපගේ අගනාකම් වේ.

**අපගේ ක්‍රමෝපායින යාන්ත්‍රණය සහ ආකාරිය**



2016-2020 කාලසීමාව සඳහා බැංකුවේ ක්‍රමෝපායින සැලසුම සැකසීමට පෙර, ක්‍රමෝපාය, ව්‍යුහය, පද්ධති සහ ක්‍රමෝපායින පියවර තුළින් බැංකුවේ අභ්‍යන්තර අගනාකම් දිරිවැඩීම සමග නැගී එන අවදානම් සහ ව්‍යාපාරික අවස්ථා සමග ඒකරේකීය කිරීමේ අරමුණින්, බැංකුවේ කාර්යසාධනය, ව්‍යාපාර මාදිලිය සහ මෙහෙයුම් භුක්ෂේත්‍රය පිළිබඳව සවිස්තර විශ්ලේෂණයක් සිදු කරන ලදී. පු.වි.නි./සාමාන්‍යාධිකාරී විසින් මෙහෙයවනු ලබන ක්‍රියාකාරී අංශ විසින් සාක්ෂාත් කරගත යුතු යැයි හඳුනාගත් ක්‍රමෝපාය සියල්ල බැංකුවේ දැක්ම හා මෙහෙවර ප්‍රකාශ හා ඒක රේකිය කරනු ලබන අතරම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම වාර්තා කරන කාර්යභාරයන් සහර සමග ද්විතීයික මට්ටමින් සබඳතා පවත්වා ගනී.

**ක්‍රමෝපායික ස්ථර**

අපගේ ක්‍රමෝපායික න්‍යායපත්‍රයේ මූලික ස්ථර ලෙසින්, පහත දැක්වෙන ක්ෂේත්‍ර කෙරෙහි අප ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ, බැංකුවේ දිගු කාලීන දැක්ම සාක්ෂාත් කරගන්නා අතරම එකිනෙක මූලික ස්ථර අතර බෙදී යන අගනාකම් උත්පාදනය කරනු ඇටියෙනි.

**මූල්‍යසේවා ක්ෂේත්‍රයේ අසමසම වෙළඳපොළ නියමුවා වෙමින්**

**කොටස්නිමියන්ගේ කැමැත්ත ප්‍රවර්ධනය කිරීම තුළින් තිරසාර ව්‍යුද්ධිය පවත්වාගැනීම**

<b>ගනුදෙනුකරුවන් කෙරෙහි යොමුවීම</b>	<b>මෙහෙයුම් අනර්ඝත්වය</b>	<b>සවිලදායී අන්දමින් සේවකයන් යොමුකිරීම</b>	<b>යහපාලනය</b>
<ul style="list-style-type: none"> <li>• ගනුදෙනුකරු කේන්ද්‍රීය බව</li> <li>• ගනුදෙනු සබඳතා කළමනාකරණය</li> <li>• මධ්‍යගත අවබෝධ මධ්‍යස්ථානය</li> <li>• අනන්‍ය විකුණුම් සේවා මාධ්‍ය</li> <li>• ව්‍යාපාර ගිණිකම පදනම් හව තිඡ්පාදිත සංවර්ධනය</li> <li>• ආර්ථිකමය හැකියා වර්ධන තිඡ්පාදිත හඳුන්වාදීම</li> <li>• ව්‍යාපාරිකයන් කළ ගනුදෙනුකරු පරිභෝජන තිඡ්පාදිත</li> <li>• කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හේණිගත කිරීම</li> <li>• සමස්ත ව්‍යාපාරික ණයදීම්</li> <li>• ස්වයංකාර ආයතනය බැංකුකරණ සේවා ඒකකය</li> <li>• ණය ධාරාවේ ප්‍රවේගකාරී ප්‍රවේගය</li> <li>• සබඳතා හා සංවර්ධන අංශය</li> <li>• අර්ධ ස්වයංකාර සහ මහා වෙළඳපොළ ණය කාර්යාල /ගෙවීම් විසඳුම</li> <li>• වත්මන් ණය ධාරා ප්‍රතියොමුව</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ආමුඛ ප්‍රේෂණද ඇතුළු ගාස්තුමය ආදායම වැඩි කර ගැනීම අරභයා ප්‍රවේගකාරී අභිප්‍රේරණය</li> <li>• ශාඛා හැඩතලය අදාළ ගැලපෙන අයුරින් ශෝභාමත් කිරීම</li> <li>• අංකිත සේවා සැපයුම ව්‍යාප්තිය / අනර්ඝත්වය</li> <li>• ගනුදෙනු පියස ආශ්‍රිත පරික්ෂණ සිදු කිරීම</li> <li>• ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයට යොමු කිරීම/උත්තේජ කරවීම</li> <li>• හව පන්තියේ සේවා ධාරා/නාලිකා පිලිබඳ ගවේෂණය සහ කඩිනම් බැංකුකරණය හඳුන්වාදීම</li> <li>• ව්‍යස්තු විද්‍යාත්මක ශාඛා සැලසුම් නිර්මාණය කර අනන්‍ය ආකාරයක් සැකසීම</li> <li>• නාලිකා සැපයුම් දාමය ගනුදෙනුකරු හවතාව ගැලපෙන පරිදි සැකසීම සහ මෙහෙයුම් ක්‍රියාවලිය ප්‍රධාන ධාරාවට අනුරූප කිරීම</li> <li>• සේවා සැපයුම් සංස්කෘතිය හවත් වැඩි දියුණු කිරීම සහ කැපවු නාලිකාමය සේවා හවත් වැඩිදියුණු කිරීම</li> <li>• ශාඛා ගෘහභාණ්ඩ විසින් කරන ප්‍රවර්ධන යාවත්කාලීන කිරීම</li> <li>• සන්නාම නිර්මාණශීලීත්වය අසමසම කිරීමට තරඟයක් දීම</li> <li>• ණය සැපයුම් ක්‍රියාවලිය ඉතා මට්ටමින් අවනිර්ණ වීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ඉලක්වොතිකමය ක්‍රියාවලි මධ්‍යගත කිරීම</li> <li>• සේවා උසස්වීම් සහ හැකියා ප්‍රවර්ධනය වෙත සබඳ විද්‍යාත්මක ධාරිතා වර්ධන සැලසුම්</li> <li>• මූලික ප්‍රගුණතා පාදක පුහුණු කිරීම් වලට කෙරෙන ආයෝජන</li> <li>• හඳු බැඳගත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයක්; හව බදුවාගැනීම් සැලසුම් සහ ක්‍රියාවලි වෘත්තීමය මට්ටමකට ගෙන ඒම</li> <li>• සේවා ඇගයුම් දෙවැදදුරුම් ප්‍රමිතීන්ගෙන් තක්සේරුව</li> <li>• සේවා ඇගයුම හා බැඳුණු ආකර්ෂණීය ප්‍රසාද හා දිරිදීම් ක්‍රම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මුඛ්‍ය කාර්යාධික දර්ශන පදනම් කරගත් සේවා කළමනාකරණ ක්‍රම සහ සේවා ඉණීමග ක්‍රමෝපාය ප්‍රමාණාත්මකතා මිනුම ප්‍රජා සේවා සබඳතා කේන්ද්‍රීය ප්‍රතිපත්තිය</li> <li>• තිරසාර බව කෙරෙහි කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබීම</li> <li>• යහපාලනය පවත්වාගෙන යමින් පාලනය ගිවැස් හානිය අවම කිරීම</li> <li>• තාක්ෂණ අනුකූලතා ව්‍යාපාර අඛණ්ඩ පැවැත්වීමේ නිවැරදි යහපාලනය පවතින ක්‍රම වෙද</li> </ul>
<p>ක්ෂේත්‍රයේ වෙළඳපොළ නියමුවා බවට පත්වීමට වෙහෙසෙන අතරම, මෙරට වැඩිදෙනාගේ මනාපය ගිම් කරගත් බැංකුව වශයෙන් අපගේ වෙළඳපොළ තරාතිරම ස්ථාපිත කරගනිමින් අප කරන සියළු කටයුතු වලදී ගනුදෙනුකරුහවතුන්ට ප්‍රමුඛස්ථානය ලබාදීමට අපි අදිටන් කරගෙන සිටිමු.</p>	<p>සිපිටල් තාක්ෂණයේ පහසුකම් යොදාගනිමින් වඩා සරල පුත් ගමයශීලී පුත් මෙහෙයුම් ආකාරයක් ගොඩනගා ගැනීම තුළින් ක්‍රියාවලි සැකසුම් සහ මෙහෙයුම් අතින් අනර්ඝ මට්ටමක් සාක්ෂාත් කරගැනීම අප ඉලක්කයයි.</p>	<p>අපගේ අරමුණ වන්නේ අපේක්ෂිත ක්‍රමෝපායේ ප්‍රතිලාභ ගනුදෙනුකරුවන් ලබාදීම සඳහා සේවකයින් පෙළඹවීමයි.</p>	<p>නිවැරදි ව්‍යාපාර කටයුතු නිවැරදි ආකාරයෙන් කරන බවට සහතික කරමින්, වගකිව යුතු භාගයක්වත් සහ යහපාලනය පවතින සංස්කෘතියක් ප්‍රවර්ධනය කරගෙමු.</p>

### මහජන බැංකුවේ තිරසාර බව

අපගේ සම්බන්ධිත පාර්ශ්වයන්ගේ සුභසේන සඳහා මෙන්ම, මෙරට ප්‍රජාවේ උන්නතිය උදෙසාත්, ප්‍රාග්ධනය අවශ්‍ය කරන තැන්වලට එය ගලායාම පහසුකරලීම සඳහාත් අප විසින් ඉටු කරන්නා වූ අත්‍යවශ්‍ය කාර්යභාරය පිළිබඳව, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත අයුරින් වැදගත් බැංකුවක් වන අප හොඳින් අවබෝධ කරගෙන සිටින්නෙමු. මෙරට සමාජාර්ථික හැඩතලය, හොඳින් හැඩගැස්සවිය හැකි අයුරින් විනේදිත මූල්‍ය සේවා සකසා ඉදිරිපත් කිරීම සඳහා අපගේ උරුමයන්

ප්‍රබල වෙළඳපොළ තරාතිරමත් මගින් අප හට මහඟු, අනන්‍ය වාසිදායක ස්ථානයක් සපයයි.

අප සමූහ ව්‍යාපාරයේ දෛනික ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලට තිරසාරබව මුසු කොට ඇත්තේ, අප සම්බන්ධිත පාර්ශ්ව වෙත මෙන් ම ජාතික ආර්ථිකයටත් එමගින් සමස්ත සමාජයටත් පහත දැක්වෙන අයුරින් ඔසවා තබන අප ව්‍යාපාර ගුණාංගවලින් මතු වූ පරිද්දෙනි:






### තිරසාර සංවර්ධන – ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට

#### අප කැප වන අයුරු

සමාජ අසමානතා වලට එරෙහිව සටන් වදිමින්, කාලගුණ විපර්යාස මගින් එල්ලවන ස්වාභාවික ව්‍යසන අභියෝග ජයගනිමින් සියළු දෙනාටම සමෘද්ධිමත් අනාගතයක් සාක්ෂාත් කරදීමේ අරියෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200 ක ඉක්මවූ ජාත්‍යන්තර සමුළුවක් 2015 සැප්තැම්බර් මස පවත්වනු ලැබිය, තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් කෙරෙහි කැපවීමට මෙහිදී ප්‍රතිඥා දෙන ලදී. එකී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත්

කරගැනීමෙහිලා, දිවයින පුරා විසිරී ගනුදෙනුකාර සමුදායකින් හෙබි, රටේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ආයතන අතුරෙන් එකක් වන අප, එනසින් අපට පැවරෙන කාර්යභාරයේ භාරදුර බව හොඳින් අවබෝධ කරගෙන සිටී. මෙකී ඉලක්කගතව කැපවී ක්‍රියාකාරී වීම නිසාවෙන් අප බැංකුව, වඩා ජවසම්පන්න බැංකුවක් වන බවත්, අවදානම් හෝ මූල්‍ය වෙළඳපොළ උච්චාවචන වලට හොඳින් ඔරොත්තුදීමේ හැකියාව බැංකුව සතු බවට අප විශ්වාස කරන්නෙමු.



මානව සම්පත් සංවර්ධනය, අලෙවිකරණය, තාක්ෂණය සහ අවදානම ඇතුළු අනෙකුත් හැකියා ප්‍රවර්ධන ක්‍රියාකාරීත්ව අංශයන්ගේ සහාය ඇතිව, මූලික වශයෙන්ම බැංකුවේ ව්‍යාපාර නාලිකා සතර ඔස්සේ, බැංකුවේ ක්‍රමෝපායික වැඩපිළිවෙල සාධනය කෙරේ. අපගේ බහුවිධ සම්බන්ධිත පාර්ශ්ව වෙත අප ප්‍රාග්ධන යෙදවුම්, තිරසාරවූත් බෙදී යන්නාවූත් අගනාකම් බවට, සඵලදායී අන්දමින් විපරිනාමය කිරීමේ අරමුණ පෙරදැරිව අපගේ අගනාකම් ජනනය කිරීමේ ක්‍රියාවලිය සකසා තිබේ.


## අපගේ ව්‍යාපාර ධාරාවන් ඔස්සේ ක්‍රමෝපාය සාධනය

### මෙහෙයුම් සන්දර්භය

උපකල්පිත මට්ටම වඩා ඉහළ ආර්ථික වෘද්ධියක් වාර්තා වූ දියුණු රටවලින් සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් වාර්තා වූ අනපේක්ෂිත මන්දගාමීත්වය නිසා 2016 දී ගෝලීය නිමැවුම 3.1% කින් වර්ධනය වූ බවට ඇස්තමේන්තුගත විය. විශේෂයෙන් දෙවැනි අඩ වසරේ දී එක්සත් ජනපදයේ සිදුවීම් ප්‍රතිඵලදායක වූ අතර යුරෝපා කළාපයේ කාර්යසාධනය නිසා අපේක්ෂා දැක්වූවන්ගෙන් හැකි විය. තනි වශයෙන් ගත් විට, දියුණු වන ආර්ථිකයන්හි විවිධ වූ ප්‍රවණතා විදහා පෑවද, 4.1% ක වෘද්ධියක් වාර්තා වූ බවට ඇස්තමේන්තුගත

විය. ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් නිසා ප්‍රභේදයක් දැටු එන ආර්ථිකයේ දියුණුව ඉන්දියාව සහ බ්‍රසීලය තරම් ප්‍රමාණයක් අත් කර ගැනීමට අසමත් විය. 2017 ජනවාරි මස පළමු 'වර්ල්ඩ් ඉකොනෝමික් අවුට්ලූක්' සඟරාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමාන කළේ 2017 දී ගෝලීය ආර්ථික වර්ධනය 3.4% වර්ධනය වීමත් දියුණු වූ රටවල ආර්ථිකය 1.9% කින් සහ හැඟි එන ආර්ථිකයක් ඇති රටවල 4.5% ක වර්ධනයක් වාර්තා වනු ඇති බවටයි.

ගෝලීය ආර්ථික වෘද්ධිය



### ශ්‍රී ලංකා ආර්ථිකය

#### ආර්ථික වර්ධනය

2016 වසරේ දී කාර්මික අංශයේ සහ සේවා අංශයේ ව්‍යාප්තියක් ඇති වූ අතර කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අඩපණවීමක් ඉකුත් වසරට සාපේක්ෂව වාර්තා වීම දක්නට ලැබුණි. 2016, ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිය 4.4% කින් විස්තාරණය විය. දළ දේශීය නිෂ්පාදියේ වැඩිම දායකත්වය සැපයූ සේවා අංශය 57.1% ක දායකත්වයක් දරමින් 2016 වසරේදී ඉකුත් වසරට සාපේක්ෂව 4.2% කින් වර්ධනය විය. ඊට මූල්‍ය සේවා ව්‍යාප්තියෙන් (+12.4) ක් ද ප්‍රවාහන සේවා ව්‍යාප්තියෙන් (+4.1%) ක් ද උද්‍රැකවන සේවා අංශයෙන් (+8.3%) ක් ද වශයෙන් දායකත්වය ලැබී තිබුණි. 2015 වසරේ සමාලෝචිත කාලසීමාව සමග සැසඳීමේදී කාර්මික අංශයෙන් 6.7% ක දියුණුවක් වාර්තා වූයේ විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඩපණව තිබූ ක්‍රියාකාරකම් රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේදීම යළි පණ ගැසී ආ නිසා ය. වි වගාව සහ අපනයනයන් කෘෂි හෝගවලට අහිතකර ලෙස බලපෑ දරුණු කාලගුණ විපර්යාස නිසා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ 4.2% හැකිලීමක් වාර්තා විය. ලෝක මිල මට්ටම අඩුවීමට ඊට තවත් දරුණු අන්දමින් බලපා තිබුණි.

	2016 වර්ධනය (%)	2015 වර්ධනය (%)
දළ දේශීය නිෂ්පාදිය	4.4	4.8
කෘෂිකර්මාන්තය	-4.2	4.8
කර්මාන්ත	6.7	2.1
සේවා	4.2	5.7
සමූහයේ අවධානය යොමුවූ ක්ෂේත්‍ර		
ඉදිකිරීම්	14.9	-2.7
මූල්‍ය සේවා	12.4	17.2
නොගත සිල්ලර වෙළඳාම	2.5	
ප්‍රවාහනය	4.1	5.0


මූලාශ්‍රය: ජනලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

**සමූහයට ඇති කළ බලපෑම:** ඉදිකිරීම, වෙළඳ සහ සංචාරක අංශවලදී වර්ධනය වීම සඳහා අවස්ථා උදාවන අතර කෘෂි අංශයෙන් වන බලපෑමේ හානිය අවම කර ගැනීමට එම ක්ෂේත්‍රයේ දුබලතා වැඩිවීම කෙරෙහි අවධානය යොමුකරනු ලැබිය.

#### පොලී අනුපාත

උද්ධමනකාරී පීඩනය වැළැක්වීම සහ ගෙවුම් ශේෂයට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව වසර තුළදී විනිමය අනුපාතය දෙවරක් ඉහළ දැරීය. ඒ අනුව 2016 පෙබරවාරි සහ ජූලි මාසවලදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් ලකුණ 50 ක් බැගින් වැඩි කෙරිණි. වසර අවසානයේදී එම අනුපාත දෙක පිළිවෙලින් 7.0% සහ 8.5% මට්ටමේ පැවතුණි. මේ අතර 2016 ජනවාරියේදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6.0% සිට 7.5% දක්වා වැඩි කෙරිණි. මෙකී මූල්‍ය ප්‍රතිපත්තිමය ගැලපුම්වලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාත වසර පුරා ඒකාකාරීව වැඩිවිණ.

පොලී අනුපාත




මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

පොලී අනුපාත වැඩිවීම නිසා ණය ඉල්ලුම අඩු වූ අතර තැන්පතු වගකීම් ප්‍රති මිල කිරීමට සිදුවීමෙන් වසර තුළදී සමූහයට ආන්තික පීඩනය දැරා ගැනීමට සිදු විය.

**උද්ධමනය**

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සැපයුම් සීමාකාරී තත්ත්වයන් මෙන්ම බඳු ව්‍යුහාත්මක වෙනස්කිරීම් හේතුවෙන් මතු වූ ඉල්ලුම් උද්ධමනකාරී තේරුමක් විදහා පාමින්, වසරේ පළමු අර්ධ වර්ෂය තුළදී උච්චත සහ තනතුරු උද්ධමනය යන දර්ශක දෙකේම ප්‍රතිඵලයන්, නිවර්තන ස්වරූපයක් ප්‍රස්ථාර සටහනේ පෙන්වයි. එහි ප්‍රතිඵලය වූයේ, 2016 ජුනි මස, කොළඹ පාරිභෝගික මිල දර්ශකය විසින් ගණනය කරනු ලබන උද්ධමනයේ අගය 6.0% ක උපරිම අගයක් පෙන්වා ක්‍රමයෙන් මන්දනය වෙමින් එහි, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිපත්තිය යන නිර්ණා සහ සමුච්චිත ඉල්ලුම් තේරුම් පාලනයට හතු කිරීමේ පියවර හේතුවෙන්, වසර අගභාගයේ දී ස්ථාවර මට්ටමක පැවතුණි.

**උද්ධමනය**



මූලාශ්‍රය: ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ


**සමූහයට ඇති කළ බලපෑම:** උද්ධමනය ඉහළ අගයක පැවතීම හේතුවෙන් ණය ගැනීමට තිබූ ඉල්ලුම් මන්දගාමී බවක් දක්නට ලැබිණි.

**ආණ්ඩුවේ මූල්‍යසාධනය**

රාජ්‍ය ආදායමේ 22% ක විස්තාරණයෙන් සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරකරණය පිණිස ආණ්ඩුව විසින් ගත් පියවර ප්‍රකාරව, 2016 වසරේ පළමු අර්ධ සර තුළදී, අයවැය ගිණය 18% කින් සංකෝචනය විය. වසර අත දී අයවැය ගිණය 4.6% කට අඩු කරගැනීමේ ඉලක්කය ප්‍රකාර මූල්‍ය පියවර නිසා ජුනි මාසය වන විට, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව පැවති අයවැය ගිණයේ අගය 2.7% ක් බවට පත්විය. බඳු රැස්කිරීමේ පරිපාලනමය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම කෙරෙහි ගත් පියවර, බඳු ව්‍යුහය සරල කරලීමට ගත් පියවර සහ රාජ්‍ය මූල්‍ය විනය රැකගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් 2017 වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන විට, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇතිවීමෙන්, වඩා ස්ථාවර පොලී අනුපාත පවත්වා ගැනීමටත් මෙන්ම මධ්‍යම කාලීන සිට දිගුකාලීන පරාසයක් දක්වා වඩා හිතකර සාර්ව ආර්ථික පදනමක් මූලික දර්ශක හොඳින් පවත්වාගෙන යෑමටත් හැකිවෙනැයි යන්න අපේක්ෂිතයි.

මූලික දර්ශක හොඳින් පවත්වාගෙන යෑමටත් හැකිවෙනැයි යන්න අපේක්ෂිතයි. 2016 මුල් අර්ධවසර කාලසීමාවේ දී, පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය මුදල් වටිනාකම වර්ධනය වීමක් දක්නට පැවති අතර මූල්‍ය ප්‍රතිපත්තිය පියවර දැඩි කිරීමට ගත් තීරණයට සමගාමීව, වසරේ අත කාර්තුවේ දී පහත වැටීමක් සිදුවිණි. කෙසේ වුවත්, පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකුවලින් සැපයූ ණය මුදල් වල අඛණ්ඩව ඉහළ යෑමක් පැවති නිසා, ඉකුත් වසරේ, පුළුල් මුදල් සැපයුමේ පැවති 17.3% අගයට සාපේක්ෂව 2016 වසරේ සැප්තැම්බර් මසයේ එම අගය 18.4% දක්වා ඉහළ යෑමක් වාර්තා විය.

**ණය සම්පාදනයේ ඉහළ යාම**



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සමූහයට සිදු වූ බලපෑම:** ආණ්ඩුව වෙත ණය ලබා දෙන ප්‍රමුඛ පෙළේ ණයනීතියෙකු වන බැවින්, පෞද්ගලික අංශයේ ණය ගැනීම් වර්ධනයේ මන්දගාමී ප්‍රවණතාවක් පැවතියත්, ආණ්ඩුවට සහ රාජ්‍ය අංශය වෙත ණය මුදල් සැපයීමේ වර්ධනයක් පැවතීම නිසා යම්තාක් දුරට එහි සාමාන්‍ය පවත්වා ගත හැකි විය.

**විදේශ ආයතන**

ඉකුත් වසර හා සැසඳීමේ දී, 2016 නොවැම්බර් දක්වා මාස 11 තුළදී ශ්‍රී ලංකා අපනයනයේ සමස්ත වටිනාකම 2.8% කින් පහත වැටුණු බවින් එතුළින් ආර්ථික වෘද්ධියේ දුබලතාව සහ ප්‍රමුඛ පෙළේ අපනයනලාභී රටවල් කීපයක පැවති තු දේශපාලනික අස්ථාවරත්වය පෙන්නුම් කෙරිණි. ඉකුත් වසරට වඩා, ජේෂ්කම්ම හා ඇතලන් අපනයන වල ආන්තික වර්ධනයක් පැවතියත්, තේ, කුළුබඩු සහ සුළු අපනයන හෝග වැනි කෘෂි අපනයනවල පැවති දුබලතාව නිසා සමස්ත වර්ධනය හීන වී ගියේය. තවද, ඉන්ධන හා වාහන ආනයනය පහත වැටීමත් සමග, ආනයන ක්ෂේත්‍රය සාපේක්ෂ වශයෙන් ඒකාකාරී ස්වරූපයක් වාර්තා විය. සමස්තයක් වශයෙන් ගත් විට මේ කාලසීමාව තුළ වෙළඳ හිඟය ආන්තික පුළුල්වීමක් වාර්තා විය. කෙසේ වුවත්, සංචාරක ව්‍යාපාරයේ ආදායම (+18.7%) ප්‍රබල ලෙස ඉහළ යෑමත්, ජේෂ්කම්ම ආදායම (+3.1%) අඩු අගයක පැවතීමත්, රජයට විදේශවලින් ලැබුණු අරමුදල් ප්‍රවාහය (+60.8%) ඉහළ අගයක පැවතීමත් නිසා රටේ ගෙවුම් ශේෂය 2015 දී පැවති එ.ජ. ඩොලර් මිලියන 12,742 සමග සැසඳීමේ දී, මේ වර්ෂයේ දී සමස්ත ප්‍රගතියක් පෙන්වමින් එ.ජ. ඩොලර් මිලියන 635.3 ක අගයක් වාර්තා කර තිබුණි.

	Jan.-Oct. (16) US \$ million	Jan.-Oct. (15) US \$ million	YoY Change %
ආපනයන	9,450.7	9,726.0	-2.8
ආනයන	1,784	1,789	1.7
බහිෂ් භාගය	1,469.3	1,699.4	-13.5
වෙළඳ හිඟය	-8,133.3	-7,563.9	7.5
සංචාරක ව්‍යාපාරයෙන් ලත් ආදායම	3,132.8	2,639.0	18.7
ජේෂ්කම්ම	6,556.9	6,361.8	3.1


මූලාශ්‍රය : ජනලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

**සමූහයට ඇති කළ බලපෑම:** බහිෂ්කරණ සහ පොහොර ආනයනය, බැංකුව ඔස්සේ තොග වශයෙන් ඉටු කරගනු ලබන ආනයන ගනුදෙනුවක් බැවින්, එහි වටිනාකම පහත වැටීම, අප සමූහ ව්‍යාපාරයේ වෙළඳ ව්‍යාපාරවලට බලපෑමක් ඇති කළේය.

**විනිමය අනුපාත සහ ජාත්‍යන්තර සංචිත**

රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ විනිමය ප්‍රවාහ නිසාත්, එ.ජ. ඩොලර් මිලියන 500 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුව නිසාත්, වසර තුළදී ශ්‍රී ලංකාවේ දළ රාජ්‍ය සංචිත ඉහළ ගියේය. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකළ ප්‍රථම සමාලෝචනයේ සාර්ථක නිමාව ප්‍රකාර, ශ්‍රී ලංකාවට අනුමත ණය මුදලේ දෙවැනි අදියරට නියමිත මුදල් ප්‍රමාණය, නොවැම්බර්යේ දී රටට ලැබුණි. 2016 වසරේ දෙසැම්බර්යේ අග භාගය වන විට දළ රාජ්‍ය සංචිත වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 6 ක් හෙවත් ආනයන සාමාන්‍යයෙන් ගතහොත් මාස 3.7 කට සමාන ආනයන වටිනාකමක් එහි ගැබ්විණි. මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ එ.ජ. ඩොලර් අගය, වසර අග වන විට රු. 149.75 ක් තරම් වීම නිසා රුපියල, ඩොලරයට සාපේක්ෂව 4.0% කින් අවප්‍රමාණ විය.

**විනිමය අනුපාත විචලනය**




මූලාශ්‍රය : ජනලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

**ප්‍රාදේශීය සංවර්ධන කෙරුණ**

ප්‍රාදේශීය වශයෙන් දක්නට ලැබූ සංවර්ධන ප්‍රතිලාභ දිවයින පුරා බෙදී යාමේ විෂමතාව අඩු කරමින්, අනෙකුත් පළාත් වලින් සාපේක්ෂ වශයෙන් ඉහළ ආර්ථික දියුණුවක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන්, දළ දේශීය නිෂ්පාදනයේ බස්නාහිර පළාතේ පංශුව, මෑත වසර කීපය තුළ දී පහත වැටෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2015 වසර තුළ දී උතුරු සහ උතුරු මැද පළාත් (ද.දේ.නි. නාමික අගයෙන්) 12.1% ක තරම් වැඩිම ආර්ථික වෘද්ධිය වාර්තා කරද්දී, නැගෙනහිරට සහ සබරගමුව පළාත්, පිළිවෙලින් 10.9% ක සහ 9.9% ක තරමේ ඉහළ අගයකින් ව්‍යාප්ත විය.

**දළ දේශීය නිෂ්පාදනය - පළාත් අනුව**



මූලාශ්‍රය : ජනලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව


**සමූහය වෙත ඇති කළ බලපෑම:** රට තුළ දිගු කලක් තිස්සේ ජන හඳු බැඳගනිමින් මූල්‍ය සේවා සැපයීම තුළින් විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව සමග ගොඩනගාගෙන ආ සුප්‍රභූ සබැඳියාව නිසා, බස්නාහිර පළාතට ඔබ්බෙන් පිහිටි පළාත් වලින් දළ වලා වැඩෙන සමාජාර්ථික දියුණුවෙන් උපරිම ඵල නෙලා ගැනීම අරභයා, අප සමූහ ව්‍යාපාරය සෑදී පැදී සිටී.

**බැංකු ක්ෂේත්‍රය**

මෙරට සමස්ත වත්කම් වලින් 70%ක තරම් වටිනාකමකට දායක වන බැංකු ක්ෂේත්‍රය, රටේ මූල්‍ය පද්ධතියේ අත්‍යන්ත සංස්ථිතියකි. බලපත්‍රලාභී වාණිජ බැංකු 25කින් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු 07 කින් සමන්විත බැංකු ක්ෂේත්‍රය සමස්ත බැංකු ශාඛා 3,587 ක ඒකතුවකින් දිවයින පුරා සිය බැංකු කටයුතු මෙහෙයවයි. ලෝක මට්ටමින් ශාඛා 12 ක සහ දකුණු ආසියා මට්ටමින් ශාඛා 9 ක සම්මතය අනිබවා යමින් මෙරට බැංකු ශාඛා ඝනත්වය මහජනයාගෙන් සෑම 100,000 දෙනාට බැංකු ශාඛා 17 ක ඉහළ මට්ටමක පවතී.

**බැංකු ශාඛා ඝනත්වය**

වැඩිහිටි 100,000 දෙනාට පවතින ශාඛා සංඛ්‍යාව




A – පකිස්තානය C – දකුණු ආසියාව E – ශ්‍රී ලංකාව  
B – බංගලාදේශය D – ඉන්දියාව

මූලාශ්‍රය: ලෝක බැංකුව

**ක්ෂේත්‍රයේ වාද්ධිය**

වසරේ පළමු භාගයේදී විශේෂයෙන් කැපී පෙනුණු ලහි ලහියේ ණය මුදල් විභජනය කෙරුණු ප්‍රවණතාව මධ්‍යයේ වුවත්, ඉකුත් වසර හා සාපේක්ෂව බැලීමේ දී, බැංකු ක්ෂේත්‍රයේ වත්කම් සමුදාය, මෙම වසර තුළ දී ප්‍රබල වර්ධනයක් වාර්තා කෙරිණි. ආර්ථික සමස්ත වත්කම් වලින් 60% ක් නියෝජනය කරන තරමේ, පසුගිය වසරට සාපේක්ෂව 17.7% කින් ශුද්ධ ණය දීම සහ අත්තනිකාරම් ගෙවීම් වර්ධනය විය. තවද, ඉදිකිරීම්, පරිභෝජන, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යනාදී ප්‍රධාන අංශයන්හි ණය ගැනීමට පැවති ඉහළ ඉල්ලුම නිසා ණයදීමේ වැඩිවීමක් ද වාර්තා වීණි. ඉකුත් වසරට සාපේක්ෂව 2016 වසරේ දී, තැන්පතු වල අත්දැකූ 16.5% වැඩිවීම මගින් ණය දීමේ ව්‍යාප්තිය සඳහා අරමුදල් සම්පාදනය කෙරිණි.

**බැංකු ක්ෂේත්‍රයේ දියුණුව**




■ වත්කම්  
■ ණයදීම් සහ අත්තනාරම්  
● ඉකුත් වසර හා සාපේක්ෂව වර්ධනය

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**වත්කම් වල ගුණාත්මකභාවය**

බැංකු ක්ෂේත්‍රයේ වත්කම්වල ගුණාත්මකභාවය, දළ අක්‍රීය ණය වටිනාකම හා අක්‍රීය ණය අනුපාතය නිරපේක්ෂ වශයෙන් අඩුවීම මගින් පෙන්නුම් කරයි. 2016 වසරේදී මුළු අක්‍රීය ණය ප්‍රමාණය 4.5% අඩුවී ඇති අතර මේ සඳහා ශක්තිමත් ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය දායක වී ඇත. එමෙන්ම අක්‍රීය ණය ආවරණ අනුපාතය ඉතා සාර්ථක තත්ත්වයන් පෙන්නුම් කරන අතර, 2016 වසර අවසානයේදී, අක්‍රීය ණය ආවරණ අනුපාතය 70% ලෙස වාර්තා කරයි.

**ක්ෂේත්‍රයේ වත්කම් ගුණාත්මකව**




මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**කාර්යසාධනය**

බැංකු ක්ෂේත්‍රයේ ඉතා ප්‍රබල කාර්යසාධනයක් මේ වසර තුළදී පෙන්නුම් කරන අතර (පිරිවැය/ආදායම අතර අනුපාතයෙන් මනිනු ලබන) කාර්යක්ෂමතාව, ආන්තික වශයෙන් පහත වැටුණද, වඩා හිතකර ඉහළ ස්ථරයේ වෘද්ධියෙන් සහ ගුණාත්මක අතින් ඉහළ සේවා කළමනාකරණය මගින් ඊට සහාය ලැබුණි. ක්ෂේත්‍රයේ පොළී ආදායම 2016 වසර තුළදී 24.8% කින් වැඩි වූ අතර එම කාලසීමාව තුළදී පොළී වියදමේ කඩිනම් වැඩිවීම හේතුවෙන්, පොළී ආදායම් වර්ධනයේ ශුද්ධ වටිනාකම 13.4% කට සීමා විය. ණය සහ අන්තිකාරම්වල ප්‍රබල ව්‍යාප්තියක් දක්නට ලැබුණත් හානිකරණ අලාභයන් 42.9%කින් වසර තුළදී අඩු වූ අතර එමගින් ලාභය වැඩිවීමට උදව්විණි. සමස්තයක් ලෙස සැලකූ විට, 2016 වසරේදී, බැංකු ක්ෂේත්‍රයේ, බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලි. 275.9 දක්වා 16.4% කින් පුළුල් විය.

**ක්ෂේත්‍රයේ කාර්යසාධන ප්‍රවණතා**




මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**අරමුදල් සම්පාදනය**

ක්ෂේත්‍රයේ අරමුදල් සංයුතිය අතරින්, තැන්පතු වල කැපී පෙනෙන ඉහළතම අගයක් වාර්තා කළ අතර එය 2016 දෙසැම්බර් අගවන විට මුළු වගකීම් හා හිමිකම් වලින් 70%ක අගයන් නිරූපණය කරන ලදී. 2016 සැප්තැම්බර් මාසය වන විට ක්ෂේත්‍රයේ තැන්පතු සමුදාය රු. බිලියන 6.3 දක්වා 16.5% කින් වර්ධනය වීම කෙරෙහි සාපේක්ෂ වශයෙන් ආකර්ෂණීය පොළී අනුපාත ඉවහල් වීණි. 2015 වසර හා සන්සන්දනාත්මකව බැලීමේ දී, මෙම කාලසීමාව තුළ ණයට ගැනීම් සාපේක්ෂ වශයෙන් නොවෙනස්ව පැවති අතර එමගින් ක්ෂේත්‍රයේ ශේෂපත්‍රයෙන් 20% කට පමණ අරමුදල් සැපයීණි. ඉකුත් වසරේ 30.4% ක් ව තිබූ, ද්‍රවශීල වත්කම් හා සමස්ත වත්කම් අතර අනුපාතය 28.1% දක්වා ආන්තිකව අඩු වූ බැවින් ද්‍රවශීලතා මට්ටම වඩා හිතකර තත්ත්වයක පැවතුණි.

**අරමුදල් සැපයුම් සංයුතිය**



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

### අප ව්‍යාපාර නාලිකා ඔස්සේ ක්‍රමෝපාය සාධනය

මානව සම්පත් සංවර්ධනය, අලෙවිකරණය, තාක්ෂණය සහ අවදානම් කළමනාකරණය ඇතුළු අනෙකුත් හැකියා ප්‍රවර්ධන ක්‍රියාකාරීත්ව අංශයන්ගේ සහාය ඇතිව, මූලික වශයෙන්ම බැංකුවේ ව්‍යාපාර නාලිකා සතර ඔස්සේ, බැංකුවේ ක්‍රමෝපායික වැඩිපිළිවෙල සාධනය කෙරේ

#### බැංකු ශාඛා අංශය

මහජන බැංකුවේ ඉතා වැදගත් ව්‍යාපාර ධාරාව වන ශාඛා, පුළු පරිමාණ බැංකු කටයුතු, ව්‍යවසාය බැංකුකරණය සහ ශුද්‍ර මූල්‍යකරණ කළඹ යනාදී සංසිද්ධි වලින් නිර්මිතයි.


#### දායකත්වය



#### භාණ්ඩාගාරක අංශය

විදේශ විනිමය වෙළඳ අංශය, වත්කම් හා වගකීම් කළමනාකරණය, ප්‍රාථමික හිකුතු අංශය සහ ආයෝජන බැංකු කටයුතු ඒකකය යනාදී අනු අංශ වලින්, බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයුම් සමන්විත වේ.

#### දායකත්වය



#### ආයතනික බැංකු අංශය

රජයට අයත් ව්‍යවසාය ඇතුළු බැංකුවේ ආයතනික සේවාවලාභීන් හට බැංකුකරණ සේවා සැපයීම මෙම අංශයෙන් ඉටු වේ. අක් වෙරළ බැංකු කටයුතු සහ විදේශ ගනුදෙනුකාර ඒකකයන්ද ආයතනික ව්‍යාපාර ධාරාවට ඒකාබද්ධ කර ඇත.

#### දායකත්වය






**බැංකු ශාඛා අංශය**

ශුද්ධ ආදායම, වත්කම් සහ තැන්පතු විෂයයෙහි බැංකුවේ වැදගත්ම මෙහෙයුම් ධාරාව වන්නේ බැංකු ශාඛාවයි. මහජන බැංකුවේ සුළු පරිමාණ ගනුදෙනු සේවා, එහි ව්‍යවසාය බැංකු අංශය මෙන්ම ශුද්ධ මූල්‍ය සම්පාදන මෙහෙයුම් යනාදී සංසද්ධික වලින් ශාඛා ජාලය සමන්විත වේ. 2016 වසරේදී මෙහි විවිධ සංසද්ධික වලින් ඉටු වූ කාර්යසාධනය පිළිබඳව අංග සම්පූර්ණ ඇගයීමක් මතු දැක්වෙන කොටසින් විවරණය කෙරේ.


**මුළු බැංකුවෙන් (%)**

67%	ශුද්ධ ආදායමින්
34%	බදු ගෙවීමෙන් පසු ලාභය
39%	වත්කම් වලින්
60%	අත්තිකාරම් වලින්



**2016 වසරේ කාර්යසාධනයේ කැපී පෙනෙන දුර්ගත කීපයක්**

ප්‍රධාන කාර්යසාධන දුර්ගත	2016	2015	% YoY
ශුද්ධ ආදායම (රු. මිලියන)	<b>34,730</b>	30,864	12.5
බදු ගෙවීමෙන් පසු ලාභය (රු. මිලියන)	<b>3,836</b>	3,123	22.8
වත්කම් (රු. මිලියන)	<b>532,196</b>	427,867	24.4
අත්තිකාරම් (රු. මිලියන)	<b>503,756</b>	432,502	16.5
තැන්පතු (රු. මිලියන)	<b>885,790</b>	760,893	16.4
අක්‍රීය ණය අනුපාතය (%)	<b>1.4</b>	2.0	-30.0
පිරිවැයට/ආදායම් අනුපාතය (%)	<b>79.2</b>	69.8	13.4
පරිගණක/ජංගම දුරකථන ඔස්සේ බැංකු සේවා ලබාගන්නා පුද්ගලයින්	<b>774,272</b>	246,600	213.9
ආර්ථිකමය අතින් වරප්‍රසාද අඩු ප්‍රදේශවාසී ප්‍රජාවට ලබා දුන් ණය මුදල (රු. මිලියන)	<b>92,382</b>	67,888	36.1



**737**  
බැංකු ශාඛා

**506**  
ස්වයංක්‍රීය  
ටේලර් යන්ත්‍ර

**ඉතිරි කිරීම් තැන්පතු**  
බාලවයස්කාර (ළමා) ඉතුරුම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් වලින් බැංකු අතර පළමුතැන වැජඹෙන්නේ අපියි.

**සිල්ලර බැංකු සේවා**

වෙනත් කිසිදු බැංකුවකට ප්‍රවේශ වීමට නොහැකි තරමේ දිවයින පුරා මිලියන 18 කට ආසන්න මෙරට සමාජාචාරික ස්ථරයන්ගේ හරස්කඩක් බඳු සෑම තරාතිරමක ජනයා ඇතුළත් කරගන්නා පරිද්දෙන් සැලසීමෙන් අප බැංකුවේ සුළු පරිමාන බැංකුකරණ කළඹ ආර්ථික ක්‍රියාකාරීත්වයට පහසුකම් සලසා ඇත. මහජනයාගේ දිවිමගේ සැම වයස් සීමාවක සමාජ තරාතිරම ඔසවා තැබීමට අවැසි සංක්‍රාන්ති අවශ්‍යතා හඳුනාගනිමින් වගිනා, ළමා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම සැකසූ ඉතුරුම් සහ බැංකු සේවා සැපයුම් ප්‍රභේද වලින් ද රන් ණය සේවා සපයමින් ද මෙරට ආර්ථිකයේ වරප්‍රසාද ළඟා නොවූ ජන සමූහයන් බලගැන්වීම අරභයා පාරිභෝගික සහ සුළු පරිමාණ බැංකුකරණ සේවාවන්හි සැබෑ නව නිපැයුම්කරුවකු ලෙසින් අප බැංකුව විවිධ බැංකු සේවා ප්‍රභේද ගණනාවක්ම හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.

**2016 කාර්යසාධනයේ කැපී පෙනෙන අංශයන්**

ප්‍රධාන කාර්යසාධන දර්ශක	2016	2015	% YoY
සමස්ත තැන්පතු (රු. මිලියන)	885,790	760,893	16.4
සිල්ලර ණය (රු. මිලියන)	285,594	202,991	40.7
උකස් සේවා (රු. මිලියන)	114,423	103,945	10.1
ණය කාඩ්පත් (රු. මිලියන)	1,840	1,500	22.7



**මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය**

- නිවාස ණය
- වාරික ණය
- පුද්ගලික ණය
- අධ්‍යාපන ණය
- වාහන ණය
- රන් උකස්
- වෘත්තීයකයින්ට ණය යෝජනා ක්‍රම
- ගුරුවරු වෙනුවෙන් ණය යෝජනා ක්‍රම
- සන්නද්ධ හමුදා සඳහා ණය යෝජනා ක්‍රම



**ඉතුරුම් ගිණුම් ප්‍රභේද/නිෂ්පාදිත**

- ඉතුරුම් ගිණුම්
- ස්ථිර තැන්පතු
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන්වූ ගිණුම්
- ළමා ගිණුම්
- වගිනා ඉතුරුම් ගිණුම්
- තරුණයා ඉතුරුම් ගිණුම්



**ගිණුම් ප්‍රභේද/නිෂ්පාදිත වෙත යොමු කිරීම්**

- හර කාඩ්පත් සහ ණය කාඩ්පත්
- ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ස්වයං සේවා පියස
- ශාඛා මෙහෙයුම්

**ක්‍රමෝපාය සහ කාර්යසාධනය**

**ඉපැයුම්වල තිරසාර වර්ධනය**

ණය දීමේ බාධක අඩුවීමත්, පිරිවැය කළමනාකරණයේ විධිමත්බවත්, ණය දීම ව්‍යාප්තිය රිසිසේ සිදුවීමත් යන සාධක හේතුවෙන්, වැඩෙන තරගකාරීත්වයක් පවතින මෙම ක්ෂේත්‍රයේ දී අප සුළු පරිමාණ බැංකුකරණ ඒකකය එම ගතිකත්වයන්ට දැඩි ලෙස ඔරොත්තු දීමේ ස්වභාවයක් පෙන්වීය. අපගේ ගනුදෙනුකාර හවතුන්ගේ පහසුව පිණිස, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ භාවාලමින් සැපයූ අත්දැකීම් නිසාවෙන්, අපගේ ගනුදෙනුකාර සමුදාය තවත් ව්‍යාප්තවීමට මොනවට සාක්ෂි සපයමින් වසර පුරා ප්‍රබල කාර්යසාධනයක් වාර්තා කෙරිණි.

**ණයදීමේ වර්ධනය**

බැංකුවේ ණය සටහන් පොතේ සමස්ත ණයදීම් වල 45% ක් සඳහා දායක වෙමින් සිල්ලර බැංකු කටයුතු යටතේ වලින් ණය සහ අන්තිකාරම් සැපයීම රු. බිලියන 93.4 ක අගයක් දක්වා 30.3% කින් වසර තුළ දී වර්ධනය විය. මෙම වර්ධනය


වාර්තා වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ නිවාස ණය, බහුකාර්ය

'පහසු ණය' මෙන්ම ගුරුවරු. සන්නද්ධ හමුදා වැනි විශේෂිත ගනුදෙනුකාර හවතුන් වෙනුවෙන් සැපයූ 'ගුරු සෙත්' සහ 'රණවිරු ප්‍රණාම' වැනි ගිණුම් ප්‍රභේද/නිෂ්පාදිත නිසා මෙම වර්ධනය වැඩි ගියහ. විශේෂිත ගනුදෙනුකාර ප්‍රභේද ලෙසින් අප හඳුනාගත් වෘත්තීයයන්, මාධ්‍යවේදීන්, ගොවීන් සහ සිසු සිසුවියන් යනාදී වෙනත් කාණ්ඩයන්හි ආවේනික සේවා අවශ්‍යතා සැපිරීම සඳහාම උචිත බැංකුකරණ සේවා නිෂ්පාදිත බිහි කිරීමෙහිලා රජයත්, පෞද්ගලික අංශයත් පමණක් නොව පුජා සංවිධාන සමගින්ද සහයෝගිතාවයෙන් කටයුතු කිරීමේ ක්‍රමෝපායක් අප බැංකුව විසින් අනුගමනය කරන ලදී.

වසර තුළදී රන් භාණ්ඩ උකස් කිරීම් අංශයේ දායකත්වය රු. බිලියන 10.5 දක්වා 10.1% කින් ඉහළ ගියේය. උකස් අන්තිකාරම් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වර්ෂයේදී හඳුන්වා දුන් ණය වගකීම සහතික වීමේ ක්‍රමවේදයේ

පාරිභෝගිකරුවකු ලෙසින්, ද්‍රවශීලතා පැවරුම් වටිනාකම නිර්දේශිත පරාසය තුළ රඳවා ගනිමින් වසර තුළදී අන්තිකාරම් ගෙවීම් වර්ධනය කර ගැනීමට බැංකුව සමත් විය. ගිළවී කර ගැනීම් තුළින් හැවත අය කර ගත යුතු වටිනාකම ගිසි පරිදි පියවීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

**ශාඛා ආශ්‍රිත ණය කළඹ සංයුතිය**



■ නිවාස ණය ■ ණය කාඩ්පත් ■ උකස් අන්තිකාරම් ■ කාලීන ණය

**තැන්පතු වර්ධනය**


වෙනත් මූල්‍යයතනයකට සමකළ නොහැකි තරමේ භූගෝලීය අතින් මහජනයා කරා ළඟා වී තිබීමේ සහ ජනතාද බැඳුණත් කීර්තිනාමය හිසා ම බැංකුවේ තැන්පතු සමුදාය මෙම වසර තුළදී රු. බිලියන 124.9 දක්වා 16.4% කින් ඉහළ ගියේ බැංකුවේ සමස්ත තැන්පතු වලින් 83.6% කට දායකත්වය දෙමිනි. ඉහළ සමාජ තරාතිරමක් වෙත සංක්‍රාන්තිවන ජනසන්නාව විවලනයන් වෙනත් පැන නැගුණු වෙනස්වන අවශ්‍යතා හඳුනාගෙන ඒවා පිරිමසාලීමේ ගතිකත්වය, අපගේ ගනුදෙනුකාර අගනාකම් උදාහරයේ හරයයි. වනිතාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ බාල වයස්කාර යනාදී බැංකු ක්ෂේත්‍රයේ වැඩි දෙනාගේ අවධානය යොමු නොවී තිබූ ගනුදෙනුකාර සමූහයන්ගෙන් තැන්පතු රැස්කර ගැනීමේ බැංකු අංශයේ පුරෝගාමියා පමණක් නොව වෙළඳපොළ හියුමුවා වන්නේද අප බැංකුවයි. සමස්ත තැන්පතු වලින් ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අතර අනුපාතය 48% තරම් බැංකු ක්ෂේත්‍රයේ පවත්නා ප්‍රමිතියටත් ඉහළ අගයක් වාර්තා කිරීම තුළින් විද්‍යා පාත්‍රයන්, ගනුදෙනුකාර හවතුන්ගේ අවශ්‍යතා පිළිබඳ අපගේ සංවේදීතාව සහ අප බැංකු සේවා ප්‍රභේද කළමුළුබැර අති ආකාරයයි. තැන්පතු සමස්ත වටිනාකම රු. ට්‍රිලියනයක දිනුම් කණුව වේගයෙන්ම පසු කළ බැංකුව වශයෙන් මෙම වසරේදී අප බැංකුව ඒ මහානර්ඝ සන්දිස්ථානයද පසු කළාය.

**ණය කළඹ ගුණාත්මකඛව වර්ධනය**

නොදිත් නිර්වචනය වූ ණයදීම නිර්ණායක සමගින් ණය කළඹ ප්‍රචලතා හොදින් අධීක්ෂණය කිරීම, ගනුදෙනුකාර හවතුන් සමග අන්වර්ථයෙන් සුභද සබඳතා පවත්වාගෙන යෑමේ අප පරිචය හිසා, උච්චාවචනයන්ට ඔරොත්තු දෙන හිතකර ණය ගිණුම් පොතක් පවත්වාගත හැකි විය. ණයකළඹ අක්‍රීය වත්කම් 1.9% ක අනුපාතය, බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය වූ 2.6% මට්ටමට වඩා බෙහෙවින් හිතකර තත්වයකි.

**ගනුදෙනුකරු අවශ්‍යතා කේන්ද්‍රීය සැපයීම**

වත්මන් මෙහෙයුම් සන්දර්භය තුළ හැඟී එන ගනුදෙනුකාර සේවා අවශ්‍යතා මනාව වටහාගනිමින් ඔවුන් වෙත සකලවිධ ස්වරූපයන්ගෙන් වඩා හොඳ සේවා අත්දැකීමක් විඳිගැනීමට සැලැස්වීම අපගේ ප්‍රමුඛතාවයි. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිපිටල් විප්ලවයක් මධ්‍යයේ අපගේ ගනුදෙනුකාරහවතුන් සහ සහ සම්බන්ධතා පවත්වාගත හැකි නව්‍ය වඩා හොඳ විධි ගවේෂණය කරමින් අප සේවා ප්‍රදාන සෑම එකකදීම ගනුදෙනුකරු අනිමුඛව තබා ගැනීම අප ප්‍රයත්නයයි.




**ගනුදෙනුකාරහවතුන් සමග පවත්වාගෙන යන සුභද සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ පියවර**

බැංකුවේ (2016-2020) ක්‍රමෝපායික සැලැස්මේ අත්‍යවශ්‍ය ස්ථරයක් වූයේ සිපිටල්කරණයයි. එහි අරමුණ වූයේ, වඩා විශ්වසනීය ක්‍රියාප්‍රවේදන සපයමින් ගනුදෙනුකාර සහ සම්බන්ධතාවල නම්‍යශීලී බව වැඩි කරමින් වඩා හොඳ සේවාවන් සැපයීම පහසු කර දී ගනුදෙනුකාරහවතුන්ට අගනා සේවාවක් සහතික වීමේ අපගේ උදාහර වැකිය සාධනය කිරීමයි. සේවා තත්ත්වය ඉහළ නැංවීමේගිලා ශාඛාවල දැනට පවතින යටිතල පහසුකම් සැලකිය යුතු ප්‍රගතියකින් නවීකරණය වනු ඇති අතර ගනුදෙනුකාරහවතුන්ගේ බැංකු හා මූල්‍ය සේවා කටයුතු ඔවුන්ට රිසි සේ ඉතා පහසුවෙන් හා අවම කාලයකින් ඉටු කර ගැනීම පහසු කරවනු වස් පරිගණක භාවිත සේවා පියස තව තවත් ඔවුන්ට කිට්ටුවෙන් කරදෙනු ඇත. ගනුදෙනුකාරහවතුන් වෙත වඩා සරල වඩා කාර්යක්ෂම බැංකුකරණ සහ ගෙවුම් සේවා සපයාදීම උදෙසාම කැපවුණු (පරිගණක) මාර්ගගත සහ ජංගම බැංකුසේවා භාලිකා ඔස්සේ, තම මූල්‍ය කටයුතු කළමනාකරණයේ සියළු පැතිකඩ ස්වකීය පාලනය යටතේ තබාගැනීමේ නම්‍යතාව සනාථ කරමින් බැංකුව මෙම පහසුකම් සපයයි. ඒ අතරට, ජංගම බැංකුකරණ පිවිසුම් පහසුව හඳුන්වා දීම, තම ගිණුමේ යාවත්කාලීන ශේෂය එසැණින් විමසා දැනගත හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් 'හඬ පිළිතුරු ස්වයංක්‍රීය' පහසුකම, වඩා තාක්ෂණ සුක්ෂම අන්තර්ජාල පාදක බැංකුකරණ වෙබ් නාමාවලිය මෙන්ම බැංකුවේ ආයතනමය වෙබ් අඩවිය ප්‍රතිආකර්ෂණීය කිරීම ද ඇතුළත් වේ.

මේ වසරේ දී පරිගණක මගින් සිදුකරන ගනුදෙනු සහ ජංගම බැංකුකරණ ගනුදෙනු සංඛ්‍යාවේ ධාරිතාවේ පිළිවෙලින් 48.5% කින් සහ 57.5% කින් ඉහළ වර්ධනයක් පෙන්වූ අතර එකී ගනුදෙනු ඔස්සේ බැංකුව සකසාගත් වටිනාකම රු. බිලියන 88.2 ක් විය. 2016 වසරේදී අත්දුටු මෙකී සිපිටල් ගනුදෙනු කෙරෙහි ගනුදෙනුකාර හවතුන්ගේ වැඩෙන නැමියාව මගින් මනාව විදහාපාන යටාර්ථය වන්නේ අප බැංකුව, ශාඛා පාදක බැංකුවක සිට උසස් සිපිටල්කරණ පහසුකම් බහුල ව්‍යුහයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වී සිටින බවයි.

**මාර්ගගත බැංකුකරණය සහ ජංගම බැංකු සේවා ලබා ගන්නා අය**



**ණය කාඩ්පත් සහ හර කාඩ්පත්**

2016 දෙවැනි කාර්තුව වන විට මෙරට මුදල් ගෙවීමට යොදාගන්නා කාඩ්පත් වන හර කාඩ්පත් සහ ණය කාඩ්පත් සමස්ත හිකුතුව පිළිවෙලින් 16.4% කින් සහ 11.3% කින් වැඩිවීමෙන් එම ප්‍රචලතාව ත්වරණ ප්‍රක්ෂිප්ත රටාවක් ප්‍රස්ථාරයේ සටහන් කරයි. එපමණක් නොව හර කාඩ්පත් සහ ණය කාඩ්පත් ආශ්‍රයෙන් සිදු කළ ගනුදෙනුවල වටිනාකම ඉහත කී කාලසීමාව තුළ පිළිවෙලින් 32.4% කින් සහ 21.2% කින් ඉහළ යෑම මොනවට පැහැදිලි කර දෙන්නේ මෙම කාඩ්පත් පහසුකම කෙරෙහි ගනුදෙනුකාර හවතුන්ගේ හැඟී එන පිළිගැනීම මෙන්ම ජනප්‍රියතාව ද දළඵලා වැඩෙන බවයි.

කෙසේ වුවත්, හර කාඩ්පත් සහ ණය කාඩ්පත් වෙළඳපොළට සාපේක්ෂව අප බැංකුව සාපේක්ෂව කුඩා තරගකරුවෙකු පමණි. බැංකුවේ වෘද්ධියට මෙම අංශයෙන් මහඟු පිරිවහලක් උකහාගත හැකි බව වටහාගත් බැංකුව ස්වකීය ගනුදෙනුකාරහවතුන්ගේ ගනුදෙනු සඳහා වැඩිමනත් ගෙවුම් කාඩ්පත් භාවිතා කරන ලෙස දැනුවත් කිරීමේ අධ්‍යාපනික උත්සාහයන් මෙන්ම ණය කාඩ්පත් භාවිතය වඩා පහසු හා වාසිසහගත බව සනාථ වන ආකාරයෙන් එහි ආකර්ෂණීයත්වය ප්‍රවර්ධනය කිරීමේ වටිමේ අතුළු වෙනත් ප්‍රසාද අවස්ථා සපයන්නැයි වෙළඳ ප්‍රජාව සමග ද අප කිට්ටුවෙන් කටයුතු කරමින් සිටී.

**ශ්‍රී ලංකාව තුළ මූල්‍ය සම්පාදන ක්‍රියාවලිය වෙත පහසුවෙන් ප්‍රවේශ වීම ප්‍රවර්ධනයෙහිලා අප බැංකුව ගාමක බලවේගයක් විය.**

පරිගණක සහ ජංගම බැංකුකරණ ධාරිතාව

**53.2%**  
කින් වර්ධනය විය.

ඉහළතම ඉතුරුම් සමුදාය රු. බිලියන

**424.6**

**ගනුදෙනුකාරනවතුන් අරභයා නව්‍ය සේවාපහසුකම්**

අතිශයින්ම තරඟකාරී මූල්‍ය වෙළඳපොළක් ක්ෂේත්‍රයක සාර්ථකත්වයේ රහස්‍ය නම්, ගනුදෙනුකරුවන් වෙත කේන්ද්‍රගත වූ නව්‍ය සේවා නිෂ්පාදිත හඳුන්වාදීම සඳහා අඛණ්ඩ ආයෝජනයයි. අපගේ ගනුදෙනුකාර හවතුන් වෙතත් අප බැංකු මෙහෙයුම් සිදුකරන ප්‍රජාවන් වෙත ස්පෘශ්‍ය වටිනාකම් නිර්මාණය කර දීමත් අරමුණු කරගනිමින්, නැගී එන ඉල්ලුම හමුවේ වඩා නව්‍ය ලෙසින් අවතීර්ණවීමට, බැංකුව නිබඳ දිරි ගනී.

අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමග හවුල් ව්‍යාපාරවල නිරතවීම තුළින්ද දිරිදෙන්නේ නව්‍ය නිර්මිත ඉදිරිපත් කිරීමටයි. පාරිභෝගික බැංකුකරණ සේවා ඒකකය විසින් වසර තුළදී හඳුන්වා දුන් නව නිෂ්පාදිතයන් සහ සේවාවන් අතර පහත සඳහන් ඒවාද ඇතුළත්ය.

- සූර්යනාප බලශක්ති ණය යෝජනා ක්‍රමය – සූර්ය තාපයෙන් විදුලිය ජනනය දිරි දීමට හඳුන්වාදුන් ‘සූර්යබල සංග්‍රාමය’ වැඩපිලිවෙලට සමගාමීව සූර්යනාප බලශක්ති ණය යෝජනා ක්‍රමය.
- ‘පීපල්ස් ට්‍රැවල් පාස්’ – ස්පර්ශක ට්‍රැවල් කාඩ්පත මුදල් නොමැතිව ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අප ගනුදෙනුකාරනවතුන්ටත්, මහජනතාවටත් ප්‍රතිලාභ සැපයීම අරභයා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පුද්ගලික බස් සංගමය සහ ‘ඩයලොන් ඇක්සියාටා’ සමග එක්ව හඳුන්වාදුන් නව්‍ය නිෂ්පාදිතයක්
- සරසවි සිසු – සිසුවියන් හට ‘ලැප්ටොප්’ පරිගණක මිල දී ගැනීමට ලබා දෙන විශේෂිත ණය පහසුකම
- ‘ස්මාර්ට්ෆෝන්’ මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදෙන ණය ක්‍රමය
- ජනමාධ්‍යවේදීන්/කලාකරුවන් උදෙසා සපයන විශේෂ ණය පහසුකම්

**මූල්‍ය විනය වර්ධනය**

රටේ විශාලතම ඉතුරුම් සමුදාය වන රු. බිලියන 424.6 ට නිමිකම් කීයන්ගේ අප බැංකුවයි. එම ජයග්‍රහණය ළඟා කර ගත්තේ නව්‍ය සේවා නිෂ්පාදිත උදාහරණ ආකර්ෂණීය ලෙස තරඟකාරී බැංකු ක්ෂේත්‍රය තුළ විශේෂිත ගනුදෙනුකාර කාණ්ඩ වෙත ඉදිරිපත් කිරීම තුළිනි. තවද, ළමා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි වැනි මෙතෙක් ප්‍රමාණවත් තරම් බැංකු සේවා ළඟා නොවූ ප්‍රජා කණ්ඩ වෙතත් මූල්‍ය විනය වඩවා ගන්නා අයුරුත්, සකසුරුවම සහ ඉතුරුම් පුරුදු හුරු කිරීමෙහිලා බැංකුව සාර්ථක මෙහෙවරක් ඉටු කර ඇත.

එපමණක් නොව ප්‍රාථමික පාසල් මට්ටමින් මෙන්ම ආකර්ෂණීය නෂ්‍ය රටාවක් ප්‍රදානය කරමින් ප්‍රගතිගාමී ලෙසින් ශිෂ්‍ය ප්‍රජාව වෙත අවතීර්ණ වීම නිසා බැංකුවේ ශිෂ්‍ය ඉතුරුම් සමුදාය එම ප්‍රජා කාණ්ඩයේ වෙළඳපොළ පාදකවෙන් පැසසිය යුතු තරමේ විස්තාරණයක් බැංකුවට සනිටුහන් කර දී ඇත. රටේ කුටුම්භ ඉතුරුම් ධාරිතාව ඉහළ නැංවීමේ ජාතික අභිමතාර්ථය මුදුන් පමුණුවාගනු වස් බැංකුව ඉතුරුම් පුරුද්ද වඩවන දිරිමත් කිරීම් දියත් කර ඇත්තේ එම ධාරිතාව අද රටේ පවතින 22.6% මධ්‍ය ආදායම් ආර්ථිකවල හෝ කලාපීය රටවල හෝ පවතින ධාරිතා අගයන්ට වඩා පහත මට්ටමක පවතින බැවිනි.


**බැංකු මෙහෙයුම් අතර්ඝන්වය**

2016-2020 සඳහා වූ බැංකුවේ ක්‍රමෝපායික සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසින් බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය කෙරෙහි ආවර්ජනයක යෙදුනේ, මෙහෙයුම් අතර්ඝන්වය සාක්ෂාත් කර ගැනීමට සමගාමීව ශාඛාවේ ද්විතීයික කාර්යාලය සහ සේවා කවුළු මෙහෙයුම් පුනර්විච්චනයක් අවශ්‍ය වේදැයි පිරික්සීමටය. ඒ හා සමගාමීව බැංකු මෙහෙයුම් කටයුතු හැකිකාක් සිපිටල්කරණය උද්යෝගී මුසු බැංකුකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින නිසා වඩා නැමියාවකින් යුත් ගතික බැංකුවක් වශයෙන් පරිවර්තනය කළ හැකි තරමේ අනාගතයක් සඳහා මූලික සාධක උද්යෝගී කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ පිරිවැය කළමනාකරණය සාධනය උදෙසා එමගින් යටිතල සහනයක් සැපයේ.

**වගකිව යුතු සංවිධානයක්**

කුටුම්භයන් (නිවැසියන්) අන්ත දුරි බවෙන් ගොඩ නැගීමටත් එතුලින් රටේ සමාජාර්ථික සංවර්ධනය කරා යොමුවීමටත් පැවතිය යුතු ප්‍රධානතම සාධකයක් ලෙසින් මූල්‍යමය වශයෙන් ඇතුළත් කර ගැනීම දිගු කලෙක පටන් හඳුනාගෙන තිබුණි. මීට දශක පහකට පෙරාතුව මහජන බැංකුව මූලාරම්භ කළ දින පටන් ක්‍රියාත්මක වූයේ රටේ බැංකු පහසුකම් බුක්ත නොවිඳින ග්‍රාමීය ජනයා වෙත සේවා සැපයීමයි. එතුලින් සියළු කුටුම්භයන්ට තම ආදායම් මට්ටම කුමක් වුවත් විධිමත් මූල්‍යමය සේවා වෙත පිවිසීමේ හිමිකම සාධනය කර දීමයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වලදී හැම දෙනාටම පහසුවෙන් අවතීර්ණ විය හැකි පහසුව සලසා දීම අතින් අප බැංකුව ගාමක බලවේගයක් ලෙසින් ක්‍රියාත්මක වූයේ, සියළු දෙනාම සංවර්ධනයට ඇතුළත් කර ගැනීමේ ජාතික අභිමතාර්ථය සමග ඒකරේඛීය වීමෙනි.

**ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවලට ජනශා ඇතුළත් කර ගැනීම**



**ව්‍යවසාය බැංකුකරණය**

මෙරට මූල්‍යකරණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ අංශය වෙත ණය මුදල් සපයන දැවැන්ත ණයනිමියන් අතරින් එක් බැංකුවක් වශයෙන් ද, දැරිය හැකි පොලී අනුපාතවලින් මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයින පුරා සිදුවන ආර්ථික ක්‍රියාකාරකමට පහසුකම් සපයමින් මහජන බැංකුව, ආණ්ඩුවේ ජාතික ආර්ථික හයාය පත්‍රයට අනුකූලතාව දක්වමින් සිටී. බැංකුවේ ව්‍යවසාය බැංකුකරණ ඒකකය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට වාණිජ ව්‍යාපාර වලට සහ රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් තෝරාගත් කීපයකට මෙන්ම සමුපකාර අංශයට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර වලටද අප බැංකුව විසින් සේවා සපයයි.

**2016 කාර්යසාධනයේ කැපී පෙනෙන ලක්ෂණ**

ප්‍රධාන කාර්යසාධන දර්ශක	2016	2015	% YoY
අත්තිකාරම් (රු. මිලියන)	93,283	74,426	25.3
අක්‍රීය ණය (රු. මිලියන)	4,293	4,578	-6.2
පොලී ආදායම (රු. මිලියන)	7,046	6,129	15.0
කුඩා හා මධ්‍ය පරිමාණ අධ්‍යාපන සම්මන්ත්‍රණ ගණන	4	3	33.3
එම සම්මන්ත්‍රණවලින් ප්‍රතිලාභ අත් කරගත් ව්‍යාපාරකයින් සංඛ්‍යාව	780	541	44.2



**කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණය**

- ව්‍යාපාරයක් ඇරඹීමට ණය දීම
- කාරක ප්‍රාග්ධනයට ණය දීම
- ව්‍යාපාර ව්‍යාප්තියට ණය දීම



**වාණිජ/රජයට අයත් ව්‍යවසාය**

- වෙළඳ මූල්‍ය පහසුකම් සැපයීම
- ව්‍යාපාර හය දීම



**වෙනත් පහසුකම්**

- ක්ෂුද්‍ර මූල්‍ය/සම්පාදනය
- ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම
- සහන පොලී අනුපාත වලින් සමුපකාර වලට ණය දීම

### ක්‍රමෝපාය සහ කාර්යසාධනය

#### තිරසාර වෘද්ධිය

ඉහළ කාර්යසාධනයක් පෙන්වූ ප්‍රබල අවුරුද්දක් වූ පරිද්දෙන් ව්‍යවසාය බැංකුකරණ අංශය/ඒකකය, 25%ක ණය කළඹක් වාර්තා කිරීමට සමත් විය. සබඳතා ආශ්‍රිත අලෙවිකරණ න්‍යාය සම්බන්ධයෙන් සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීමට බැංකුව විසින් ගත් පියවර නිසා ණය දීමේ ව්‍යාප්තිය කුළුගැන්වුණු බව කිව හැකිය. එම අලෙවිකරණ න්‍යායේ අර්ථය වන්නේ වඩා හොඳින් ගනුදෙනුකරුවන් බැංකුව වෙත නතු කර ගැනීම සහ වත්මන් ගනුදෙනුකරුවන් සමග පවත්නා ව්‍යාපාරික සබඳතා වඩාත් තහවුරු කරගන්නා විධික්‍රම අතින් දැනුම්වත්වීමයි. වසර පුරා සමස්ත ලාභ වෘද්ධිය කෙරෙහි සහාය සැපයූ ණය ගුණාත්මකතාව ඉහළ නැංවීම සහ ක්‍රමලේඛ/ක්‍රියාදාම කාර්යක්ෂමතා ජනනය යන අංශ දෙක පිළිබඳවත් බැංකුවේ අවධානය යොමුවිය.

#### කුඩා හා මධ්‍ය පරිමාන බැංකුකරණය

බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාන උදාහරණ වැඩියෙන් ඉලක්ක කරගත්තේ රු. මිලි 15 ට් රු. මිලි. 750 ට් අතර පරාසයක වාර්ෂික පිරිවැටුමකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පෙරදැසිව සේවා සැපයුම් කිරීමෙන් සහ ශාඛා දායකත්වයෙන් වසර තුළ කුඩා හා මධ්‍ය පරිමාන ණය ගිණුම්පොතේ 35% ක වෘද්ධියක් වාර්තා විය. කුඩා හා මධ්‍ය පරිමාන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වී ක්‍රියා කරන මධ්‍යස්ථාන 23 න්ද ඊට මනා දායකත්වයක් සැපයී තිබේ. මුලස්ථාන කාර්යාලයේ කුඩා හා මධ්‍ය පරිමාන සංවර්ධන ඒකකය සහ අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන් විසින් මෙම මධ්‍යස්ථාන නිබඳ අධීක්ෂණය කරමින් ඉලක්ක නියම කරයි. ණය ඇගයුම, අවදානම කළමනාකරණය, රැස් කිරීම යනාදී කුඩා හා මධ්‍ය පරිමාන ණයදීම් පැතිකඩ ගණනාවක් අළලා, මෙම අංශය විසින් වසර තුළ දී ණයදීම් නිලධාරීන් පුහුණුව කෙරෙහි ද අවධානය යොමු කළහ.

බස්නාහිර පළාතෙන් බැහැර ප්‍රදේශයන්හි ආර්ථික ක්‍රියාකාරකම් උද්දීපනය කරමින් ව්‍යාපාර දියුණුවට පහසුකම් සැලසීම සඳහා අප බැංකුවේ පාටුල ප්‍රාදේශීය ශාඛා ජාලය බෙහෙවින් උපකාරී විය. 2016 දී කුඩා හා මධ්‍ය පරිමාන ණය මුදල් නිකුතුවෙන් 73% ක්ම කොළඹින් බැහැර ප්‍රදේශ වෙත මුදා හැර ඇති අතර බැංකුවේ සමස්ත කුඩා හා මධ්‍ය පරිමාන ණය කළඹෙන් 70% ක ප්‍රමාණය බස්නාහිර පළාතට පරිබාහිර ප්‍රදේශවලින් පැන නැගුණි. බැංකුව විසින් ණය මුදල් මුදා හැර කාර්යාලයන් ගොන්න විමසීමේදී, කෘෂි, වෙළඳ සංචාරක සහ නිෂ්පාදන යනාදී ක්ෂේත්‍ර වෙත විවිධාංගීකරණය වී පැවතුණි.

#### වාණිජ ව්‍යාපාර ණය

ව්‍යවසාය බැංකුකරණ අංශයෙන් ව්‍යාපාර ණය සපයනු ලබන්නේ වාණිජ ව්‍යාපාර වෙත සහ මහා භාණ්ඩාගාරය විසින් සම්බන්ධීකරණය කරනු ලබන

විශේෂිත රාජ්‍ය ව්‍යවසාය සහ දෙපාර්තමේන්තු වෙතයි. වි අලෙවි මණ්ඩලය, විශ්‍රාම පාරිභෝගික අරමුදල, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු තවත් රාජ්‍ය ව්‍යවසාය කිපයක් ඒ අතර වෙති. මේ වසර තුළදී මෙම ණයමුදල් කළඹ රු. මිලියන 11,526 දක්වා 25% කින් විස්තාරණය වූ අතර එමගින් ඉපයූ පොළී ආදායම 5%කින් ඉහළ ගියේය. ශ්‍රී ලංකාවේ වාණිජ ව්‍යාපාර ණය වෙළඳපොළ ඉතා තරගකාරී බව අවබෝධයෙන් දන්නා අප බැංකුව එය සමාලෝචනය සහ ඇගයුමේදී සම්ප්‍රදායික පරිපූරක සුරැකුම් මත පදනම් නොවී අරමුදල් ප්‍රවාහයේ විචලනය අනුව තක්සේරුවක යෙදේ. අදාළ ණයගැති ආයතනයන්හි අවශ්‍යතා සහ ණය වාරික ආපසු පියවීමේ හැකියාව තක්සේරු කර ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවට සුදුසුම විසඳුම තීරණය කිරීමේ හැකියාව ද අප සතු ය. ඒ හැකියාව නිසාම මෙරට මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර අංශයේ සැහෙන ප්‍රමාණයක ආයතන ගොන්නක් වෙත මූල්‍යකරණ ප්‍රවේශය ලබාදීමට අප බැංකුව සමත් විය.

#### සමුපකාර ක්ෂේත්‍රයට අප දෙන සහාය


කෘෂිකර්මාන්ත, සත්ව පාලන, පාරිභෝගි වෙළඳ කටයුතු, ධීවර කර්මාන්ත ඇතුළු තවත් විශේෂිත ව්‍යාපෘති ගණනාවක විනිදනු විවිධ සේවා කාර්යයන් සඳහා සමුපකාර සමිති වෙත අරමුදල් මුදා හැරීම තුළින් අප බැංකුව සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවය වී සිටී. මෙලෙස ණය පහසුකම් නිකුත් කරනු ලබන්නේ සහනදායී පොලියකට වීම නිසා, රටේ විධිමත් මූල්‍ය සම්පාදකයින් අතින් බොහෝ විට අතහැරෙන මහජනයාගේ කණ්ඩායම් වෙත ළඟාවීමට මෙම සේවාව මගින් බැංකුවට හැකි වී තිබේ. මීට අමතරව දිවයින පුරා පිහිටි සමුපකාර සමිති, සභාපති, ව්‍යාපාර කළමනාකාරිත්වය ඇතුළු අවශේෂ තේමාවන් යටතේ ලබා ඇති දැනුම්වත් බව සහ කුසලතා ප්‍රවර්ධනය අරභයා අප බැංකුව ක්‍රියා කරයි. 2016 වසරේදී සමුපකාර ක්ෂේත්‍රය තුළින් රු. මිලියන 300 ක් මුදාහැරීමට අප බැංකුව ක්‍රියාත්මක විය.

#### සංවර්ධනය අරභයා බැංකුකරණය/ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනය


ග්‍රාමීය මහජනයා වෙත දැරිය හැකි පොලි අනුපාතයන්ගෙන් අරමුදල් සපයා දී මෙරට ආර්ථිකයේ පාදක ස්තරය බලගැන්වීම, සංවර්ධන බැංකුකරණයේ/ක්ෂුද්‍ර ණය සම්පාදනයේ අරමුණයි. සාමාන්‍යයෙන් රටේ අනෙකුත් මූල්‍ය ආයතනවල අවදානම සාධකයේ මිනුම් දණ්ඩෙන් කොන්වන මේ මහජනයා කාණ්ඩය, සම පොලි අනුපාතයන්ගෙන් විධිමත් ණය ලබාගැනීමට අසමත්ව පීඩා විඳී. ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනය මෙරටට හඳුන්වාදුන් බැංකුවක් හැටියට කෘෂිකර්මය, කර්මාන්ත සහ ගෘහස්ථ කර්මාන්ත ඇතුළු බහුවිධ සුළු ව්‍යාපාර අවස්ථා දියුණු කරදීම අරභයා මහජන බැංකු විසින් අතහිත දෙයි. මෙලෙස මෙහි සුළු පරිමාණ ව්‍යාපාර වෙත ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනයේ යෙදෙන අනෙකුත් මූල්‍ය ආයතන සමග පවත්නා තරගකාරීත්වයෙන් අප

බැංකුවට වැඩි ආකර්ෂණයක් හිමි වී ඇත්තේ එකී අනෙකුත් බැංකු හා බැංකුමය නොවන මූල්‍ය ආයතනවලින් අය කරනු ලබන සම පොලී අනුපාත යටතේ ම වුවත් ණයගැතියාට හිතට සහ සාක්කුවට අපහසුතාවයක් නොවන ආපසු අය කර ගැනීමේ නියමයන් නිසාවෙනි. සමාලෝචිත වර්ෂය තුළදී සමස්ත ණය ගැතියන් 21,215 දෙනෙකු වෙත බැංකුව විසින් රු. මිලියන 7200 ක මුදල් සම්භාරයක් ප්‍රදානය කරන්නට යෙදුණි.

#### ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනුම්කරුවන්



#### ක්ෂුද්‍ර මූල්‍ය ණය



#### සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ උදෙසාම සැපයෙන ප්‍රදානයන්

අප ව්‍යවසාය බැංකුකරණ ඒකකයේ සේවකයින් ව්‍යවසාය සහ කර්මාන්ත අංශය පිලිබඳව දරන නිකේෂණ දෙපනය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට සහ විශේෂිත අවශ්‍යතා වලට සරිලන මූල්‍යමය විසඳුම් සපයා දීමට හැකි වී තිබේ. එබැවින් අප බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගනුදෙනුකරුවන්ගේ වෙත පිරිනමන අගනාකමේ උදාහරණයක් ලෙස සම්පාදනයෙන් ඔබ්බට ගොස් මගපෙන්වීම් මෙන්ම මූල්‍යමය නොවන සහයෝගය ද කැටි වූ සමස්තයකි.

**සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකාරනවතුන් දැනුවත් කිරීම උදෙසා අඛණ්ඩ ආයෝජන**

අප බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකාරනවතුන් උදෙසාම වෙන්වූ 'ව්‍යවසායකත්ව උදාව' නමින් සම්මන්ත්‍රණ සහ වැඩමුළු මාලාවක් සංවිධානය කරමින් අනුග්‍රහය දක්වයි. මෙම වැඩමුළුවල අරමුණ වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකාර නවතුන්ගේ ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර කළමනාකාරත්ව කුසලතා ප්‍රගුණ කිරීමට දිරි දීම මෙන්ම ඒ උදෙසාම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරත්වය සහ ක්ෂේත්‍රයේ බාහිර උපදේශකයින් යොදා ගනිමින් විවිධ විෂය ආවරණය වන පරිදි ව්‍යාපාර දියුණුව හැඩගැස්සවී ගත හැකි ක්‍රම සහ විධි ඉදිරිපත් කිරීමයි. මේ වසර තුළ දී එවැනි දැනුම හා අවබෝධය බෙදා දුන් සම්මන්ත්‍රණ සතරක් අප බැංකුව විසින් පැවැත් වූ අතර ඊට සහභාගි වූ සමස්ත සංඛ්‍යාව 850 ක් විය.

**ණය මුදල් මුදාහැරීමේ වලකිව යුතු පරිචයන්**

ඉහත සඳහන් වූ සියළු පහසුකම් සැපයීමිවල සමාජීය සහ පාරිසරික බලපෑම් කෙබඳු වේදැයි තක්සේරුවක යෙදෙන අතර සමාලෝචිත වර්ෂය තුළ දී රු. බිලියන 2.9 ක් ඉක්ම වූ මුදාහැර ණය මුදල් එකී තක්සේරුවට යටත්ව පිරිනැමිණි. මෙම තක්සේරුවේ දී ඇඟයුමට ලක්වන ප්‍රධාන පැතිකඩ අතරට, අදාළ කම්කරු සහ ආශ්‍රිත පාරිසරික විධිවිධාන, ප්‍රස්තුත ආයතනයන් ජනනය වෙතැයි උපකල්පිත රැකියා, අමුද්‍රව්‍ය ආදේශනය, අපනයන ආදේශනයෙහිලා සැකසූ ජාතික ප්‍රතිපත්තියට අනුකූලතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අන්තර්ගත වේ. අපගේ ණය පහසුකම් වලදී දරන්නට සිදුවන මූල්‍ය දුෂ්කරතාව අවම කරදීම උදෙසා වගකිව යුතු සංවිධානයක් වශයෙන් අපි අපගේ ගනුදෙනුකාරනවතුන් සමග සහ-සබඳතා පවත්වන්නෙමු. යම් හෙයකින් යථාර්ථවාදී තත්වයක් හේතුවෙන් ආපසු ගෙවීමේ දුෂ්කරතාවකට මුහුණපා සිටින ගනුදෙනුකරුවකු වෙනුවෙන් එකී ලබාගත් පහසුකම ප්‍රතිලේඛනගත කර නමැයිලි රටාවකින් ආපසු ගෙවීමේ විකල්ප පිළිගන්නෙමු.

**රජයේ අරමුදල් විවිධ නාලිකාවන්ට යොමු කරන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම**

විශේෂිතව හඳුනාගත් කාර්යාලයන් අංශ වෙත සහ/හෝ කාර්යාලයන් වෙනුවෙන් සපයනු ලබන රාජ්‍ය/රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් හිසි තැනට යොමු කරවන ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක වීම කෙරෙහි බැංකුවේ පෘථුලව ව්‍යාප්ති ශාඛා ජාලය උදව් දේ. වරප්‍රසාද අතිම ප්‍රජාවන්ගේ සමාජාර්ථික ප්‍රගතිය දියුණුව තුළින් ඔවුන්ගේ බලගැන්වීම උදෙසාම දායක වූ එවැනි ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම 11 ක ප්‍රමුඛ හවුල්කාර පාර්ශ්වය වන්නේ අප බැංකුවයි. එලෙසින් ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම වලින් ප්‍රදානය කරන ලද ණය මුදල් පහත පරිදි විය.

ණය/යෝජනා ක්‍රමය	අදාළ අංශ	සේවා සැපයූ කාර්යය	2016 දී මුද්‍රා ගෑ ණය (රු. මිලියන)
දිළිඳුකම පිටුදැකීමේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමයක් වූ)	කෘෂිකාර්මික, කෘෂි පාදක කාර්යාලයන් ක්ෂේත්‍ර, ගෘහස්ථ කාර්යාලයන්, වෙළඳ හා සේවා	නව ව්‍යාපාරයක් ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	182.66
'කප්රුක' ආයෝජන ණය යෝජනා ක්‍රමය (පොල් වගා මණ්ඩලය විසින් ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමයක් වූ)	පොල් වගා කටයුතු සහ පොල් වතු සශ්‍රීක කිරීමේ කටයුතු	අළුතින් පැළ සිටුවීමට සහ අන්තර් බෝග යටිතල ව්‍යාපාර කටයුතු උදෙසා	47.82
ස්වයං රැකියා ප්‍රවර්ධන මූලාරම්භ සපයන ණය යෝජනා ක්‍රමය	වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලබා පිටවන තරුණ ප්‍රජාවට තමන්ගේම ස්වයං රැකියාවක් ස්ථාපනය කර ගැනීම	නව ව්‍යාපාරයක් ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	11.74
සෞභාග්‍යයා ණය යෝජනා ක්‍රමය	ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්	නව ව්‍යාපාර ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	223.69
කුඩා වතු වැවිලි කාර්යාලයන් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන	කෘෂි සහ ගේ හා රබර් ආශ්‍රිත කාර්යාලයන් හා ඒ ආශ්‍රිත සමාන්තර ව්‍යාපාර, අතුරු නිෂ්පාදන වැනි ආදායම් උපද්‍රවන ක්‍රියාකාරකමක් වෙනුවෙන්	නව ව්‍යාපාර ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	7.28
කප්රුක නිපැයුම් දීර්ඝ ණය යෝජනා ක්‍රමය	පොල් ආශ්‍රිත කාර්යාලයන්වල නිරතව සිටින ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ හැකියා යාවත්කාලීනව දියුණු කිරීමට	නව ව්‍යාපාර ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	6.93
ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන	කෘෂිකාර්මික/කෘෂි ව්‍යාපාර, ධීවර, පශු සම්පත්, වෙළඳ හා සේවා, කුඩා කාර්යාලයන් හෝ ආශ්‍රිත වෙනත් ආදායම් උපද්‍රවන ක්‍රියාකාරකම්	නව ව්‍යාපාර ඇරඹීමට මෙන්ම පවත්නා ව්‍යාපාර ව්‍යාප්තිය උදෙසා	97.65
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය වන නැගෙනහිර උදාව (ප්‍රතිමූල්‍ය 11 අදියර)	කෘෂිකාර්මික සහ ආර්ථිකමය ක්‍රියාකාරකම්	නැගෙනහිර පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් නවෝදයක් උදෙසා	0.45

**අපේ පෙරමඟ**

රටේ ජාතික ආර්ථික හ්‍යාස පත්‍රයට අනුව සංචාරක සහ නිෂ්පාදන වැනි කාර්යාලයන් ක්ෂේත්‍රයෙන් ජාතික ආදායමට වැඩි දායකත්වයක් පුරෝකච්ඡනය වන බැවින් එහෙයින් රාජ්‍ය ප්‍රතිපත්ති වලින් ලබන ගැමීමෙන් පුබුදුවන ව්‍යාපාර අවස්ථා නමා යාමට අප බැංකුව නිබඳව වෙහෙසෙයි. එමෙන්ම රටේ මතුවන වැඩි ඉල්ලුම හමුවේ බලශක්ති ප්‍රභව සහ

පාරිසරික වශයෙන් තිරසාර නිෂ්පාදිතයන් වෙත අරමුදල් සැපයීම වැනි කරුණු සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුවනු ඇත. රටේ විශ්වසනීය බැංකුකරුවකු ලෙසින් නම් දරා සිටින අපටම අනන්‍ය වූ ජනගද බැඳී කීර්තිනාමය හිසා කුඩා හා මධ්‍ය පරිමාණ අංශයේ ස්ථාවරව පය ගසා සිටිමින් රටේ නිතකර ආර්ථික සන්දර්භය තුළින් සුපැහැදිලි විභවතාව ලබා දෙමින් අපගේ වෘද්ධි අවස්ථා ග්‍රහණය කරගැනීම පහසු වනු හිසැකය.



**ආයතනික බැංකු අංශය**

බැංකුවේ ලාභදායීත්වයෙන් සැලකිය යුතු කොටසක උරුමයක් ලෙස බැංකුකරණ සේවා සැපයුම් අංශයකි. ආයතනමය අංශය මෙම වසර තුළ දී අන්තිකාරම් සමුච්චිතයෙන් 40% ක් සහ ලාභයෙන් 29% ක් දායකත්වය සපයනු ලැබිණි. බැංකුවේ ආයතනමය සේවාවලාභීන් වෙත මහා පරිමාණයෙන් ඉටු කර දෙන බැංකුකරණ සේවා ධාරාවට අමතරව විදේශ ගනුදෙනුකාර සේවා අංශය මගින් සහ අක්වෙරළ බැංකුකරණ ඒකකයෙන් ළඟා කර දෙන ප්‍රේෂණ සහ වෙළඳ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් කටයුතු ද ඉටු කෙරෙනුයේ මෙම අංශයෙනි.

**2016 වසරේ කාර්යසාධනයේ කැපී පෙනෙන අංශයන්**

මුළු බැංකුවෙන් (%)	
16%	ශුද්ධ ආදායම
29%	බදු ගෙවීමෙන් පසු ලාභය
31%	වත්කම් වලින්
40%	අන්තිකාරම් වලින්

ප්‍රධාන කාර්යසාධන දර්ශක	2016	2015	% YoY
ශුද්ධ ආදායම (රු. මිලියන)	8,752	13,283	-34.1
බදු ගෙවීමෙන් පසු ලාභය (රු. මිලියන)	4,367	5,894	-25.9
වත්කම් (රු. මිලියන)	402,397	370,212	8.7
අන්තිකාරම් (රු. මිලියන)	359,879	325,978	10.4
තැන්පතු (රු. මිලියන)	172,925	70,804	144.2
අක්‍රීය ණය (%)	1.4	1.6	-11.1
පිරිවැය/ආදායම් අනුපාතය (%)	26.6	17.8	49.2
රජයට අයත් ව්‍යවසාය වෙත ලබා දුන් ණය මුදල් (රු. මිලියන)	296,567	282,512	5.0



ආයතනමය අංශය වෙත ලබාදුන් සමස්ත අන්තිකාරම් මුදල

**රු. බිලියන 360**

ආනයන පිරිවැටුමේ වෘද්ධිය

**22%**

**දෙවන විශාලතම ඒක පුද්ගල ණය සීමාව**



### තොග බැංකුකරණය

රටේ ජාතික සමාජවර්ග පහසුකම් සහ යටිතල පහසුකම් වලට සහායදීමත්, දළ දේශීය නිෂ්පාදනයේ වෘද්ධියට හිතකර ප්‍රමුඛ පෙළේ කාර්මාන්ත ක්ෂේත්‍රයන්ගේ උත්තරීතයට දිරි දීමත් සඳහා මහා පරිමාණ බැංකුකරණ කටයුතු මගින් මහඟු පිරිවහලක් සැපයේ. මහජන හඳුනාගැනීම වටහා ගැනීමේ දේශීය ආදානම්, සබඳතා කළමනාකරණ හපන්කම, සෑම අංශයක්ම ආවරණය වන අයුරින් දියත් කර තිබෙන බැංකු සේවා නිෂ්පාදන ප්‍රවේද මෙන්ම බහු විධි කාර්මාන්ත ක්ෂේත්‍රය සමග කුළුපතව කටයුතු කර එක් රැස් කරගත් අන්දැකීම් සම්භාරය යනාදී සාධක සහාය නිසාම අපගේ ණය දීම වෘද්ධිය අඛණ්ඩව වැඩි කර ගැනීමට හැකි වූ අතර විවක්ෂණශීලී අන්දමින් අවදානම කළමනාකරණය කර ගැනීමට සමත්වීම නිසා අක්‍රීය ණය අනුපාතය, බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා ඉතා අඩු වූ 1.4% ක තරම් මට්ටමක රඳවා ගැනීමට තරම් දක්ෂ විය.

ලැයිස්තුගත සමාගම් විශාල දේශීය සමාගම්, බහු ජාතික සංස්ථා, රාජ්‍ය ව්‍යවසාය සහ රු. මිලියන 1,500 ඉක්මවූ විකුණුම් පිරිවැටුමක් සහිත අක් වෙරළ සමාගම් මෙන්ම රු. මිලියන 100 ඉක්ම වූ ඉදිකිරීම් වටිනාකමක් ඉපයූ ආයතන යනාදී ව්‍යාපාර ව්‍යුහයන් ඇතුළත් මධ්‍යම පරිමාණයේ සහ මහා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් මූල්‍ය සේවා සැපයීම අරභයා අපගේ මහා පරිමාණ බැංකුකරණ අංශය ඉතා සවිබල සේවා අංශයකි.

රාජ්‍ය බැංකුවක් ලෙසින් රාජ්‍ය ව්‍යවසාය වෙත ණය මුදල් සම්පාදනයේ ප්‍රමුඛ සම්ප්‍රදායික ණයනිමියකු වන අතර එම ව්‍යාපාර අංශ සහ රාජ්‍ය අංශය අප බැංකුවේ ආයතනමය බැංකුකරණ ණය කළමනාකරණ සැලකිය යුතු පංගුවක් නියෝජනය කරයි. රජයට අයත් පාරිභෝජන සහ යටිතල පහසුකම් අංශයෙන් මතු වූ ඉල්ලුම මෙන්ම ධාරිතා ව්‍යාප්ති ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයෙන් මතු වූ ඉල්ලීම මගින් ලැබුණු ගැමීමෙන්, බැංකුවේ වත්කම් වෘද්ධිය 10% තරම් ප්‍රබල මට්ටමක පැවතුණි. සුළු පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අප ව්‍යාපාර ප්‍රවර්ධන අවධානය තවදුරටත් රඳවා ගත් අතර ඊට සමගාමීව රටේ සමස්ත ආර්ථික වෘද්ධි ක්‍රමෝපාය සමග ඒකජීවීය වෙමින් අනුකූලතාව දක්වා තිබේ.

අපගේ ණය කළමනාකරණ විවිධාංගීකරණය කිරීමේ අරමුණින් පෞද්ගලික අංශයේ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට පටන්ගත් නිසා අප පෞද්ගලික අංශ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග සීරීන වත්කමන් ගනුදෙනුකාරනවතුන්ගේ පංගුව මෙන්ම අළුතින් ආකර්ෂණය කරගනු ලබන ගනුදෙනුකාර පංගුව ද තවත් වැඩි කර ගැනීම උදෙසා නොනවතින අලෙවිකරණ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට යනු ඇත. අප ගනුදෙනුකාරනවතුන්ගේ අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කරගනු වස් ඔවුන් සමග සබඳතා තවදුරටත් තීව්‍ර කර ගැනීමට අප ප්‍රයත්න දරා තිබේ. ඒ අවබෝධය තුළින් ලබා දෙන බැංකු සේවා නිෂ්පාදනය ඔවුන්ගේ සියළු මූල්‍යකරණ අවශ්‍යතා වලට සරිලන පරිපූර්ණ විසඳුමක් ආකාරයෙන් ප්‍රදානය කිරීමටත්, අරමුදල් මෙන්ම

ගාස්තු පාදක කරගත් සේවා නිෂ්පාදිත මාලාවක් භාවිතයට ගන්නැයි උනන්දු කරවීමටත් අප උත්සුක වී ඇත.

රජයට ණය සපයන ප්‍රධානතම ණයනිමියකු වශයෙන්, රටේ යටිතල පහසුකම් ප්‍රවර්ධනයට සෘජුවම ලබා දෙන සහාය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමටත්, විවිධ බලශක්ති උත්පාදන ව්‍යාපෘති, මාර්ග සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති වලටත් ණයමුදල් විසර්ජනය කරන ලදී. මේ අංශයෙන් බැංකුව, වසර 2016 අග දී රු. බිලියන 202 තරම් විශාල ණය කළමනාකරණ පවත්වාගෙන ගියාය.

### අක්වෙරළ බැංකුකරණ අංශය / ඒකකය

ආයෝජන මණ්ඩලයේ ලේඛනගත සමාගම්, මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලත් රාජ්‍ය ආයතන සහ අක්වෙරළ ව්‍යාපාර ව්‍යුහයන් වෙත අපගේ අක්වෙරළ බැංකුකරණ ඒකකයෙන් සේවා සැපයේ. වෙළඳ සහ ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය සහ තැන්පතු භාර ගැනීම ද මෙහි සේවාවන්ට අයත් වේ. අක්වෙරළ බැංකුකරණ ඒකකයේ වෘද්ධිය කෙරෙහි පෞද්ගලික අංශයෙන් ලත් ඉහළ ඉල්ලුම හේතු වූ අතර ඊට දායකත්වය ලැබුණේ ඇතලුම් සහ කාර්මික අපනයන ව්‍යාපාර වලින් දේශීය සහ විදේශීය සත්කාරක සේවා අංශ දෙකෙහිම සහ මෙරට ක්‍රියාත්මක දැවැන්ත විදේශ ව්‍යාපෘති වලිනි. එපමණක් නොව, රාජ්‍ය අංශයෙන් ද ඉහළ ඉල්ලුමක් පැවතුණි.

### ගනුදෙනුකාර හවතුන් වෙත හැඹුරුව - සේවා සම්පාදනය

අප සේවාදායක හවතුන්ගේ මූල්‍යකරණ අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කරගනිමින්, ඔවුන්ගේ ව්‍යාපාරයේ සහ ජීවන වකුසේ විවිධ අදියර වලදී දියුණුව පතා අවශ්‍ය අත හිත දීමට අපි වෙහෙසසන්නෙමු. වෙළඳ හා කාරක ප්‍රාග්ධනය, දිගුකාලීන සහ කෙටිකාලීන ණය, විදේශ විනිමය සහ ව්‍යාපෘති මූල්‍යකරණය යනාදී උදව් අවශ්‍ය අංශ වලින් අංග සම්පූර්ණ විසඳුමක් ප්‍රදානය කිරීමේ හැකියාව, අප සතු ප්‍රධානතම සවිසකි.

බැංකුකරණ පද්ධති ස්වයංක්‍රීයකරණය සඳහා දැන් ගෙනයන වැඩපිලිවෙල සාර්ථක වූ විට, ගනුදෙනු ඉතා ඉක්මනින් සකසා ගැනීමටත් ගිණුම් තොරතුරු වෙත නියම කාලයේ දී ප්‍රවේශ වීමටත් අපගේ ආයතනමය සේවාදායකතාවයන්ට තවත් පහසුවක් වනු නිසැකය. තවද, පද්ධති සැකසුම් සහ ලේඛනගත කිරීම් සියල්ල ඒකාකාරී ගත කළ විට, අපගේ සේවාදායකතාවයන් වෙත වඩා වැඩි දියුණු ස්වභාවය මෙහෙයුම් කාර්යක්ෂමතාවකින් සහ වඩා කඩිනම් වේගයකින් තම සේවාව හොඳින් ඉටු කර ගත හැකි වනු ඇත. 'දත්ත ගබඩාකරණ ව්‍යාපෘතිය' නම් වූ නවතම කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ ගනුදෙනුකරුගේ සියළු බැංකු ගනුදෙනු සබඳතා එකම පරිගණක තිරයක පැහැදිලිව දිස්වීම උපයෝගී කරගනිමින් සබඳතා ප්‍රතිලාභය ගණනය කර වැඩි දියුණු වූ මිල කිරීමේ තීන්දු ගැනීමට සබඳතා ගිලධාරීන් හට ඉතා පහසු කරවයි.

මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරවලට සේවා සැපයිය හැකි පරිද්දෙන් සැකසූ බැංකු සේවා නිෂ්පාදිත මාලාවකින් තොග බැංකුකරණය සන්නද්ධ වේ.

තොග බැංකුකරණ අංශයේ අක්‍රීය ණය අනුපාතය **1.4%** ක් වූ අතර ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා ඉතා අඩු මට්ටමක පවතී.

යටිතල පහසුකම් සහ සංවර්ධන ණය වෙනුවෙන් රු. බිලියන **202**

### ජාත්‍යන්තර අංශය සහ විදේශ ගනුදෙනුකාර සේවා

බැංකුවේ ජාත්‍යන්තර අංශය මගින් වෙළඳ සේවාවන් පිළිබඳවත් විදේශ ගනුදෙනුකාර සේවා මගින් ලිපි ගනුදෙනු, ආමුඛ ප්‍රේෂණ, විදේශ මුදලින් කරන තැන්පතු සහ ජාත්‍යන්තර ගෙවීම් සහ පියවීම් සේවා යනාදී බැංකු සේවා පිළිබඳවත් කටයුතු සම්පාදනය කෙරේ.

#### 2016 කාර්යසාධනයේ කැපී පෙනෙන අංශයන්

මූලික කාර්යසාධන දර්ශකය	2016	2015	% YoY
ආනයන මූල්‍ය සම්පාදනය (එ.ජ. ඩොලර් මිලියන)	1,917	2,453	-22
අපනයන මූල්‍ය සම්පාදනය (එ.ජ. ඩොලර් මිලියන)	85	108	-22
ආනයන පිරිවැටුම (එ.ජ. ඩොලර් මිලියන)	32	26	22
ගාස්තු හා කොමිස් මුදල් ආදායම (රු. මිලියන)	2,261	2,263	0
ණයවූ ලිපියක් සැකසීමට ගත් කාලයේ සාමාන්‍ය අගය (පැය)	4	4	

වඩා ඉහළ ප්‍රවේශයක්, ගනුදෙනු පහසුව සහ සන්නාමය දැක ගැනීමට සැලැස්වීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් තුළින් අපගේ ආමුඛ ප්‍රේෂණ වඩවා ගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු කෙරිණි.

සැලකිය යුතු වෙළඳපොළ කොටසක් හිමිකර ගනිමින් අපගේ විදේශ බැංකු සේවා ජාලය ලොව පුරා ව්‍යාප්ත කර ගැනීමට අප සමත් විය.

මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික විගමනික සේවක කැළ ඒකමතික සනාඳ සංසදයක් කරමින් විකාශය කරන එතෙර ඉසුරු ගුවන්විදුලි වැඩසටහන ඇතුළු සන්නාම හිතවත්කම රඳවා ගැනීමේ අනුග්‍රහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මගින් ප්‍රේෂණ එවන්නාට මෙන්ම ශ්‍රී ලාංකික ග්‍රාහකයාට ද අර්ථවත් ප්‍රතිලාභ සැපයෙන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වල යෙදේ. 'මහජන බැංකු විදේශ ප්‍රේෂණ රන් වාසනා වැඩසටහන - 2016 මිසිසේ රන් කාසි පිරිනමන සතිපතා ප්‍රවර්ධන වැඩසටහන සහ 'වෙස්ට්වීන් යූනියන් ප්‍රේෂණ ග්‍රාහකයින්ට සහ විදේශ මුදල් තැන්පතු සඳහා තරගකාරී පොලී අනුපාත සමගින්, එතෙර-මෙතෙර වාසනා තෘති තරගයෙන් නොමිලේ ගුවන් ටිකට්ටු තෘති කරමින්, ප්‍රවාරක කටයුතු තවදුරටත් ව්‍යාප්ත කෙරිණි. ගනුදෙනුකාරනවතුන්ගේ අවශ්‍යතා වලට ප්‍රගතිගාමීව ප්‍රතිචාර සැපයීමට අප කැපවී සිටින අතර, එ.ජ. රාජ්‍ය, කටාර්, කැනඩාව සහ කොරියාව වැනි වඩා ඉහළ විභවතාවක් පවතින වෙළඳපොළ වෙනුවෙන් වඩා අංගසම්පූර්ණ ගනුදෙනුකාර සේවා සැපයීමේ අරියෙන් අපගේ විදේශ හියෝජිතයන් පවා පත් කරයි.

තාක්ෂණ මගිමය මත බර තබා ආයෝජනය කර ඇති සුරක්ෂිත වෙබ් අඩවි පාදක ක්ෂණික ප්‍රේෂණ සහ විද්‍යුත් ප්‍රේෂණ හිමිකරුවන් තුළින් වඩා පහසු, අඩු වියදම්, හිඟ කාලීන අරමුදල් සැවරුම් පහසු කර ඇත. එමෙන්ම, අපගේ 737 ක් වන ශාඛා ජාලයෙන් සහ දිවයින පුරා පැතිරුණු 506 ක් ඉක්මවූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අප ගනුදෙනුකාර නවතුන්ට අවුරුද්දේ දින 365 පුරා දවසේ 24 පැය කොසි මොනෝනේ වුවත් මුදල් ලබා ගත හැකිය. මෙකී පහසුකම්, තම අනන්‍යතාව තහවුරු කරන ඕනෑම පුද්ගලයෙකු හට වුවත් (ගනුදෙනුකරුවකු


නොවන) බැංකු කළුඵලෙන් මුදල් ගෙවීම් ඉටු කර ගත හැකිය.

#### වෙළඳාම් සේවා පහසුකම්

රටේ ආනයන පරිමාවේ සමස්ත පසුබෑමට හේතු වූ අවුරුද්දේ පළමු මාස නවය තුළ පුද්ගල පාවිච්චිය සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වාහන ආනයනයේ අත්දැකීම් ආනයන පහත බැසීම හිසා අපගේ ආනයන මූල්‍ය සම්පාදනය එ.ජ. ඩොලර් මිලියන 536 දක්වා පහත වැටිණි. බොරතෙල් ආනයන මධ්‍යතන මිලේ පහත වැටීමත් මෙන්ම පිරිපැහැදි බහිෂ් තෙල් නිෂ්පාදනයන්ගේ මිල අඩුවීමක් මේ පහත වැටීමට බලපාන ලදී.

මෙරට අපනයන ධාරිතාවේ පහත වැටීම හිසා වසර තුළ දී අපනයන මූල්‍යකරණය එ.ජ. ඩොලර් 23 තෙක් 22% කින් පහත වැටිණි. ඊට බලපෑ මූලික සාධකයක් වූයේ, අපගේ ආයතනයේ බැංකුකරණ අංශය විසින්, ස්වකීය වත්මන් ගනුදෙනුකාරනවතුන් සහ නව ගනුදෙනුකාරනවතුන් අතර වෙළඳ පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරියෙන්, අපගේ ප්‍රතිඵල ලේඛන සබඳතා බැංකු ජාලය මත බර තබා දියත් කළ සාර්ථක ක්‍රමෝපාදික උද්යෝගය වැඩිවීමේ ක්‍රියාවලියයි.

#### ආනයන



අපගේ වෙළඳ සේවා හැකියා වැඩි දියුණු කර ගනිමින් වඩා තරගකාරී ගනුදෙනුකාර සේවාවක් ප්‍රදානය කිරීමේලා ඉවහල් වූයේ අත් කවරකටත් වඩා තාක්ෂණය අතින් නවීනතා හඳුන්වා දෙමින් පද්ධති ක්‍රියාවලිය පුනර්ජීව කරලීම ක්‍රියාත්මක කිරීමයි. සම්පූර්ණයෙන්ම සහ කාර්යක්ෂමතාව නැංවීමේ අරියෙන් හඳුන්වා දුන් මෙම මූලාරම්භයන් අතර සේවා හිතකර ගතික තොරතුරු තාක්ෂණ අඩවි යොදාගෙන ගනුදෙනු සැකසුම් කාලය අවම කිරීමත් ඉදිරිපත් කිරීම පහසුකරවීමත් ණය/රැස් කිරීම ලේඛනගත කිරීමේ අධීක්ෂණය පරිගණක මාර්ගගත ක්‍රමයෙන් පහසු කරවීමත් ඇතුළත් වේ.

#### අප පෙරමුණ

අප ගනුදෙනුකාරනවතුන් හට වඩා හොඳ ප්‍රවේශ පහසුකම් සහ බැංකු ගනුදෙනු ලෙහෙසි පහසු කරමින් අද බැංකු ක්ෂේත්‍රයේ පවත්නා දැඩි තරගකාරිත්වයට මුහුණ දෙමින් අප අත්පත් කරගෙන සිටින වෙළඳපොළ පංගුව නවත් විස්තාරණය කර ගැනීමට අපි ප්‍රබල ලෙසින් සවිමත් වී සිටිමු. දැනටමත් ක්‍රියාත්මක ඇති (පරිගණකගත) වැඩසටහන ද විගමනික වෙළඳපොළ සන්ධිස්ථානයන්හි අප බැංකු ව්‍යාපාර සන්නාමයට හිසි මණ්ඩපයක් ගොඩ නගා ගනිමින් ද ඊට සමගාමීව රටේ ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේ මුල් බැස ගනිමින් ද අප කීර්තිනාමය දසන පතුරුවා ඇත්තෙමු.


දේශීය සහ විදේශීය වශයෙන් අත් විඳින්නට ලැබෙනැයි අපේක්ෂිත ආර්ථික පීඩනයන් රටේ සමස්ත ව්‍යාපාර සහ ධාරිතා මත ද බලපෑම් ඇති කරනු හිසැකය. ඒ කෙසේ වෙතත්, අපගේ ලේඛන පදනම් බැංකු ජාලයේ පෘථුල බවත්, හිපිටල්කරණයේ ප්‍රගතියක් මත තබා, අපගේ ආනයන - අපනයන පිරිවැටුම උද්යෝගිමත් කරනෙමු.

**භාණ්ඩාගාර අංශය**

අප බැංකුවේ භාණ්ඩාගාර ඒකකය, බැංකුවේ සමස්ත අරමුදල් සැපයුම් මෙහෙයුම් කළමනාකරණය තුළින් බැංකුවේ සුළු පරිමාණ සහ ආයතනමය ණයදීම් අංශයට සහාය දැක්වීමේ අත්‍යවශ්‍ය භූමිකාව මෙන්ම එම ව්‍යාපාර ඒකකවලින් පැහැදිලි විදේශ මුදල් ප්‍රවාහය ද කළමනාකරණය කරයි. මෙම ඒකකයේ කාර්යයන් විදේශ විනිමය වෙළඳාම ආශ්‍රිත ගනුදෙනු, ස්ථිර තැන්පත් ආයෝජන, ආයෝජන බැංකුකරණය සහ ප්‍රාථමික වෙළඳ හිඟයෝජිත සබඳතා ආදී වශයෙන් විභේදනය කරගෙන ක්‍රියාත්මක වේ. එහි වත්කම් හා වගකීම් කළමනාකරණ මෙහෙයුම් තුළින් මෙම ඒකකය බැංකුවේ පොළී සහ අවදානම් නිරාවරණය වීමෙන් පැහැදිලි හැකි ගනිකන්වයන්ද ඉතා සම්ප්‍රදායි අන්දමින් කළමනාකරණයෙහි යෙදේ.

**මුළු බැංකුවෙන් (%)**

18%	ශුද්ධ ආදායමෙන්
37%	බදු ගෙවීමෙන් පසු ලාභයෙන්
30%	සමස්ත වත්කම් වලින්



**2016 වසරේ කාර්යසාධනයේ කැපී පෙනෙන ලක්ෂණ**

මූලික කාර්යසාධන දර්ශක	2016	2015	% YoY
ශුද්ධ ආදායම (රු. මිලියන)	9,752	8,371	16.5
විදේශ විනිමය ගනුදෙනු ලාභය (රු. මිලියන)	896	711	26.0
වත්කම් (රු. මිලියන)	388,746	446,650	-13.0
බදු ගෙවීමෙන් පසු ලාභය (රු. මිලියන)	5,492	3,418	60.7



**ක්‍රමෝපාය සහ කාර්යසාධනය**

සමාලෝචිත වසර තුළ පැවති මෙහෙයුම් වසරයේ අභියෝගාත්මක කාලසීමාවක දී වුවත් ශුද්ධ ආදායමේ 16.5% ක සහ ලාභ වර්ධනයේ 60.7%ක ඉහළ තලයේ කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබල ඔරොත්තු දීමේ ගතිකත්වයක් පිළිබිඹු කෙරුණි. විදේශ විනිමය මෙහෙයුම් වල ප්‍රබල වර්ධනය නිසා කාර්යසාධනය හොඳින් පවත්වාගැනීමට සමත් වූ භාණ්ඩාගාර ඒකකය, ස්වයංක්‍රීය ස්ථාවර වත්කම් කළඹ, පර්මාව සහ කාලසීමාව කළමනාකරණයයේ දී විෂධිකළ නිපුණතාව නිසා අසතුටුදායක පොලී අනුපාත විචලනයන් හේතුවෙන් පැනනගින වෙළඳපොළ සාපේක්ෂ අලාභ සීමා කරගැනීමට සමත්විය.

පොලී අනුපාත විචලනයන් සහ විනිමය අනුපාත උච්චාවචනයන් වැනි ඉතා සවිල වෙළඳපොළ විචලනයන්හි ගතිකත්වයන් සමග භාණ්ඩාගාර මෙහෙයුම් දැඩි ලෙස අහාරක්ෂිත තත්වයන්ට ගෝචර වන බැවින් ඒ හේතුවෙන් පුළුල් මූල්‍ය/රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගම්‍යතාවන් විෂධි කරයි. අප නියාමන අධිකාරිය විසින් 2016 වසරේ දී ඉල්ලුමෙන් ජනිත වන උද්ධමනයේ පීඩනය සීමා කරනු පිණිස මෙන්ම ගෙවුම් ශේෂයට සහායවීම පිණිස ද මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි පාලනයකට පත් කළේය. AWDR සහ AWPLR අන්තර් බැංකු අනුපාත දෙකම වසරේ දෙවැනි අර්ධ වර්ෂයේ දී අඛණ්ඩ වැඩිවීමක් වාර්තා කිරීමට සාපේක්ෂව වසර තුළදී ප්‍රතිපත්තිය අනුපාත දෙවනාවකවම ඉහළ දැමුණි. විනිමය අනුපාත ගතිකත්වය හමුවේ වසර අගදී එ.ජ. ඩොලරයක රුපියල් වටිනාකම 149.75 දක්වා වැඩිවීමෙන් 4% කින් රුපියල අවප්‍රමාණ වී තිබීම නිසා ආයෝජන අංශයේදී ද දුබල ආයෝජන හැඟීම විද්‍යමාන කරමින් කාර්ය සාධනයේ හැකිලීමක් අත්දැකූ නිසා වසර පුරා පොලී අනුපාතයේ අභව්‍ය වර්ධනයක් පෙන්වීය.

**විදේශ විනිමය**

ආයතනමය බැංකුකරණ අංශයේ සහ වෙළ මූල්‍ය සම්පාදන ව්‍යාපාර අංශයේ ගනුදෙනුකාර හවතුන්ගේ විදේශ විනිමය අවශ්‍යතා පාලනය කරන මෙම අංශය විසින් සිය සහාය මේ වසර තුළදීත් එලෙසින්ම එකී සේවා අංශ දෙක වෙත ලබා දුනි. මෙරට ආනයන/අපනයන ක්ෂේත්‍රයේ විශාලතම සේවා සපයන මූල්‍ය සම්පාදකයකු වන මහජන බැංකුව ඔස්සේ රාජ්‍ය අංශයේ ප්‍රධානතම අපනයනකරුවන්ගේ ගනුදෙනුවලින් නිබඳව වාසි අත්කර ගනී. අපගේ ආයතනමය බැංකුකරණ අංශය සමග ඉහළ මට්ටමින් ව්‍යාපාර සබඳතා පවත්වාගැනීමේ ක්‍රමෝපායික අරමුණු සහගත හැමුරුවකින් ක්‍රියාත්මක වූ මේ වසර තුළදී ගනුදෙනුකාර හවතාටම ආවේණික අයුරින් අවශ්‍යතාව ඉටු කර දීම සහ උත්තූංග ගනුදෙනුකාර සේවා සැපයීමේ සත්කාරය ඔස්සේ ගනුදෙනුකාර සබඳතා වඩවා ගත්තෙමු. එහි

ප්‍රතිඵලයක් ලෙසින් මෙකී අංශයෙන් බැංකුව වාර්තා කළ ලාභය මේ වසර තුළදී 60.7% කින් ඉහළ ගියේ ලෝක වෙළඳපොළේ පැවති උච්චාවචන ගතිකත්වයට සාපේක්ෂව පැසසිය යුතු සාර්ථකත්වයක් විදහා පාමිනි.

**ස්ථාවර ආදායම**

බැංකුවේ සමස්ත වත්කම් වලින් එහි ස්ථාවර ආදායම් සුරැකුම් 75.8% ක් වශයෙන් 2016 දෙසැම්බර් අගදී වාර්තා වූ අතර වසර අගභාගයේදී සිදු වූ වෙළඳපොල පොලී අනුපාතයන් ඉහලයාම, මෙම අංශයේ කාර්යසාධනය සඳහා බලපෑමක් ඇති කෙරිනි.

**ආයෝජන බැංකුකරණය**

මේ විෂය ක්ෂේත්‍රයට සාපේක්ෂ වශයෙන් නව ප්‍රවේශයක් හැඹු බැංකුවක් වශයෙන් වුවත් අප සේවාදායක කළඹ සහ ව්‍යාපාර ධාරිතාව අතින් සැලකිය යුතු ප්‍රගතියක් විදහා පාමින් වෙළඳපොළේ නිතිපෙත්තේ සිටින තරඟකරුවන් සතර දෙනා අතරට අවනිර්ණ වීමේ සමත්කම අප බැංකුවට හිමි වේ. 2015 වසරේදී 'පීපල්ස් ලිසිං ඇන්ඩ් ගැබ්නන්ස් ලිමිටඩ් පී.එල්.සී. සමාගමේ රු. බිලියන 6 ක ණයකර නිකුතුව ව්‍යුහගත කර නිකුත් කිරීමටද අප බැංකුව හපන්කම් දැක්වීය. අපගේ ගතික තාරුණ්‍යය සේවා කණ්ඩායම විසින් ඉහළ ප්‍රමිතියකින් ගනුදෙනුකාර සබඳතා පවත්වාගෙන යන බැවින් එමගින් ලැබෙන ජවය නිසාම, සේවාදායක සමූහයක විවිධත්වය මධ්‍යයේ දිගුකාලීන සබඳතා වඩවා ගැනීමට හැකිවීම අප සාර්ථකත්වයේ රහසයි.

**අපගේ පෙරමග**

රටේ අපනයන අංශයේ වෘද්ධිය අරභයා ලත් ප්‍රතිපත්ති ගැමීමෙන් ලත් සවිශේෂ, අපගේ විදේශ විනිමය මෙහෙයුම් වෘද්ධියට දිරි ලැබිණි.

ආයතනමය සහ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයන්හි අප මුල්බැස ඇති බැවින් මෙම පුනර්ජීවයෙන් වැඩි වාසි උකහා ගැනීමට බැංකුව සෑදී පෑදී සිටී. 2016 දී අප සමූහ සියාරා සම්ප්‍රයුක්ත ජවයක් සපයමින් භාරකාර සේවා ව්‍යාපාර ඉසව්වට ද අප පය ගැසීය. කෙටි හා මධ්‍ය කාලීන භාරකාර සේවා ඇරඹීම ද අපගේ තවත් අපේක්ෂාවක් වන අතර මෙවැනි ව්‍යාපාර ධාරාවන් ඔස්සේ අපට වර්ධනය විය හැකි අවස්ථා වෙතොත් දැඩි තරඟකාරී ගැමීමකින් එය හඹා යෑමට උත්සුබ වෙමු.

**පීපල්ස් ලිසිං ඇන්ඩ් ගයිනෑන්ස් පී.එල්.සී.**

පීපල්ස් ලිසිං ඇන්ඩ් ගයිනෑන්ස් පී.එල්.සී. යනු මෙරට කල්බදු ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියමුවා පමණක් නොව වත්කම් සහ අන්තිකාරම් අතින් මෙරට බලපත්‍රලාභී මූල්‍ය සහ කල්බදු ආයතනවලින් විශාලතම සමාගමයි. පුද්ගලයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සැදුම්ලත් 300,000 ක පමණ වූ සමාගමේ ගනුදෙනුකාර සමුදාය වෙත ආයෝජන සහ ණය සැපයීම් නිෂ්පාදිත ගොන්නක් ඉදිරිපත් කරමින් දීප ව්‍යාප්ත ශාඛා 103 ක් සිසාරා මෙරට අවිධිමත් ව්‍යාපාර අංශය උදෙසා මූල්‍ය සම්පාදන සේවා ඉදිරිපත් කරදීමේ අත්‍යවශ්‍ය කාර්යභාරය මනාව ඉටු කරයි. මහජන බැංකු සමූහ ව්‍යාපාරය වෙත එහි බදු ගෙවීමෙන් පසු ලාභයට 16% කින් සහ වත්කම් වලින් 11% ක් වශයෙන් කැපී පෙනෙන දායකත්වයක් අප පී.එල්.සී. සමාගමෙන් 2016 වසරේදී සැපයූ බව සඳහන් කිරීම වැදගත් වේ.

**සමූහයට ඇති අදාළ බව (%)**

12%	පොලී ආදායමෙන්
16%	බදු ගෙවීමෙන් පසු ලාභයෙන්
11%	සමස්ත වත්කම් වලින්
13%	සමස්ත අන්තිකාරම් වලින්



**2016 වසරේ කාර්යසාධනයේ කැපී පෙනෙන ලක්ෂණ**

මූලික කාර්යසාධන දර්ශක	2016	2015	% YoY
පොලී ආදායම (රු. මිලියන)	21,000	18,453	13.80
බදු ගෙවීමෙන් පසු ලාභය (රු. මිලියන)	4,507	4,691	(3.92)
වත්කම් (රු. මිලියන)	159,085	129,194	23.14
අන්තිකාරම් (රු. මිලියන)	134,273	107,680	24.70
තැන්පතු (රු. මිලියන)	42,414	33,656	26.03
අක්‍රීය ණය අනුපාතය (%)	1.50	2.37	(0.87)
පිරිවැය/ආදායම් අනුපාතිකය	44.42	35.95	8.47
අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (RWCAR)	13.68	14.78	(1.1)
හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය (ROE)	17.53	20.45	(2.92)
ගනුදෙනුකාරනවතුන් සංඛ්‍යාව	284,049	257,071	10.49
ශාඛා පාලය	103	92	11.96
එක් කොටසකට ලාභාංශ	1.25	1.25	—

**11%**  
සමූහයේ වත්කම්වලින්

**16%**  
සමූහයේ ලාභයෙන්

වසර 14 ක් පුරා මෙරට කල්බදු ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියමුවා

**2016 වසරේ දී මූල්‍ය සේවා සැපයුම්කරු සම්මානලාභී**  
ස්ථම් තීර්ඪයන් මහජන සම්මානය

### ක්‍රමෝපාය සහ කාර්යසාධනය

පී. එල්. සී. සමූහ ව්‍යාපාරය 2016 දෙසැ. 31 දිනෙන් අවසන් වර්ෂයේදී වත්කම 23.14% කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 4.5 ක ශුද්ධ ලාභයක් වාර්තා කරන ලද්දේ බහුවිධ අභියෝග මතු වූ කල්බදු මූල්‍ය ව්‍යාපාර පරිසරයක ව්‍යාපාර කටයුතුවල නොබියව තිරිත වේමිනි. 2016 වසරේදී, ණය/වටිනාකම් අනුපාත නියාමන ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග අන්දු මෝටර් රථ මිල ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම හමුවේ මෙම කල්බදු මූල්‍ය ක්ෂේත්‍රයට පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ පෑමට සිදුවූ අතර එනිසා අප සමාගමේ ධාරිතාව සහ ආන්තික කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති වීණි. පීපල්ස් ලීසිං සමාගම ඒ අභියෝග මැද ඊට නොදින මුහුණ දී, වෙළඳ වාහන අංශය කෙරෙහි ක්‍රමෝපායික අන්දමින් අවධානය යොමු කිරීම නිසා පමණක් නොව මෙරට වාහන වෙළඳ පොල පිළිබඳව එහි අන් කිසිවෙකුටවත් ළඟා විය නොහැකි විශේෂඥතා දැනුම උපයෝගීත්වයෙන් 24.70% ක සේවා කළමේ වෘද්ධියක් සාක්ෂාත් කර ගැනීමට සමත් විය. සමලෝචිත කාලසීමාව තුළ අරමුදල් පිරිවැය අඛණ්ඩව වැඩිවීමේ සන්දර්භය හමුවේ පොලී ආන්තිකය හිත වීමේ ප්‍රතිඵලයක් හැටියට, සමාගම ඉපැයූ ශුද්ධ පොලී ආදායමේ වෘද්ධිය යම් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. සේවක බදවාගැනීම් ඉහළ යාම නිසාත් වසර තුළදී සමූහයට අළුතින් ශාඛා 11 ක් එකතු වීම නිසාත් ඉහළ ගිය පොදු කාර්ය පිරිවැය 25.06% කින් වැඩිවීමද සනිටුහන් විය. කෙසේ වුවත්, බදු ගෙවීමෙන් පසු පීපල්ස් ලීසිං සමාගම වාර්තා කළ සමස්ත ලාභය වූ රු. බිලියන 4.5 ක් වුවත් ඉකුත් වසර හා සැසඳීමේදී එය 3.92% අඩුවීමකි.

පීපල්ස් ලීසිං සමාගම සමූහයේ 2016 වසර තුළ තැන්පතු සමුදාය රු. බිලියන 42.4 තෙක් 26.03% කින් ඉහළ යාම තුළින් ගම්‍ය වන්නේ එහි ප්‍රබල තැන්පතු බල ක්ෂේත්‍රයයි. පීපල්ස් ලීසිං සමාගම 2016 නොවැම්බරයේදී රු. බිලියන 6.0 ක මුදා ගත හැකි ණයකර නිකුතුවක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කොටගෙන සිදු කළාය. 2016 දෙසැම්බර් අගන වීට අවදානම බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 13.68% ක් තරම් වන අති මහත් ප්‍රාග්ධන සුරැකුම් වල ශක්තිමත්භාවයක් පීපල්ස් ලීසිං සමාගමේ මතු වර්ධනය තකා සුරැකිව පවතී.

### තිරසාරබව කෙරෙහි කැපවීමෙන් උරදීම

අගය ජනනය උදෙසා තිරසාර මෙන්ම සමස්ත පූර්ණ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පීපල්ස් ලීසිං සමාගම, සිය සියළු පංගුකාර පාර්ශ්ව වෙත අගය ජනනය කෙරෙහි දැඩි කැපවීමකින් සිය මෙහෙවර ඉටු කරන බව මේ වසර තුළදීත් පිළිබිඹු කළාය. සමූහයේ සාර්ථකත්වයේ ගාමක බලවේගය වන්නේ කුසලතා පූර්ණ, ඉහළ කාර්යසාධනයක් විද්‍යමාන කරන 2,726 ක් වූ සේවක බලඇණියයි. එකී සේවා ප්‍රාගුණ්‍යයට අත්වැරක සපයමින් හා ප්‍රසාදය පළකරමින් ඔවුන් වෙත ආකර්ෂණීය පාර්ශ්වකයක්, කුසලතා සහ රැකියා ප්‍රගතිය උදෙසා උචිත අයුරින් හිතකර සේවා තත්ත්වයක් හා පරිසරය හොඳ ගතික බවකින් පවත්වාගෙන යෑමක් සේවකයින්ට සමාගමෙන් ප්‍රතිචාර වශයෙන් සැපයේ. සාමාන්‍යයෙන් විධිමත් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අවස්ථා විරල අවිධිමත් අංශයේ සමාජාර්ථික සංවර්ධනය උදෙසා පහසුකම් සපයා දීමෙන්ද සමූහය, ඔවුන් බලගැන්වීමෙහිලා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරයි.

සාධාරණ පාරදෘශ්‍ය කොන්දේසි ද, සමාජ සහා පාරිසරික ලක්ෂණ ද, පාරිසරික සුරක්ෂිතතාව රැකදීම අධියෙන් සැකසූ සුවිශේෂී නිෂ්පාදිත ද යනාදී ගති ලක්ෂණ වලින් අප සමූහයේ වගකිව යුතු ණය දීමේ භාවිතාව සැදුම්ලත් වේ. ගනුදෙනුකාරනවතුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනයෙහිලා, අඛණ්ඩ වැඩපිළිවෙලක් ලෙසින් සමූහය විසින් ව්‍යුහගත පුහුණු සහ දැනුම්වත් වැඩසටහන් දියත් කරමින් විශේෂයෙන්ම වරප්‍රසාද අතිම ජන කණ්ඩායම් සමග ප්‍රගතිගාමී අයුරින් සහාය දක්වයි. තිරසාරබව කෙරෙහි අප සමූහයේ කැපවීම නොයෙක් වර අගයුමට ලක්ව තිබෙන අතර, පහත සඳහන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන එයට පැහැදිලිව සාක්ෂි දුරයි.

2016 වසරේ දී අප සමූහය මූල්‍ය අංශයේ ආයතනමය පුරවැසි තිරසාරත්ව සඳහා පිදෙන හොඳම සම්මානයේ කෙවැනි ස්ථානයට හම් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආයතනමය පුරවැසියන් දස දෙනා අතර කෙනෙකු හැටියටද හම් කෙරිණි. එපමණක් නොව 2016 වසර සඳහා ස්ලීම් නිල්සන් මහජන සම්මාන උළෙලේදී වසරේ මූල්‍ය සේවා සැපයුම්කරු ලෙසින් ද සම්මානයට පාත්‍ර විය.


## අපගේ ප්‍රාග්ධන යෙදවුම් වෙත අගනාකම් ජනනය

### අගය නිර්මාණ ක්‍රියාවලියේ වැදගත් තොරතුරු


දශක හයක් ඉක්මවූ කාලසීමාවක් පුරා සිය බහුවිධ පංගුකාර පාර්ශ්වයන් වෙත සැලකිය යුතු මට්ටමක අගයක් ජනනය කරදීමට සමත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකමය මෙන්ම සමාජීය වශයෙන් රටේ සංවර්ධනයට බලපෑමක් එල්ල කළ හැකි ව්‍යුහයන්ගෙන් එකක් හැටියටත් පමණක් නොව මූල්‍යමය වශයෙන් ශක්ති ජනක සංරචකයක් ලෙසින්ද බලාධිකාරයක් පවත්වා ගනිමිනි. ආණ්ඩුවට බැර කරන දායකත්වය, සේවකයින්ට ගෙවන පාර්ශ්විකය, තැන්පත්කරුවන්ට ලබා දෙන පොලී මුදල්, සැපයුම්කරුවන්ට ගෙවන ගාස්තු සහ ප්‍රජාව සංවර්ධනය උදෙසා වැය කරන ආයෝජන යනාදී මූලාශ්‍ර තුළින් අප සමූහයේ අගය නිර්මාණ ක්‍රියාවලිය සමන්විත වේ. අප බැංකුව අගය ජනිත කළ අයුරු පහත සඳහන් පරිදි විදහා පෙන්වීමටද පුළුවන.

	2016 රු. '000	2015 රු. '000	YoY Growth %
<b>ආදායම් මූලාශ්‍ර</b>			
පොලිය	109,970,256	92,485,979	19
විනිමය ආදායම්	2,572,743	3,050,646	-16
කොමිස් මුදල් සහ ගාස්තු	3,948,052	3,712,146	6
ප්‍රාග්ධන ලැබීම්	531,921	305,011	74
අනෙකුත් ආදායම්	5,091,388	4,095,182	24
<b>එකතුව</b>	<b>122,114,360</b>	<b>103,648,964</b>	
<b>ආදායම් උත්පාදනය</b>			
තැන්පතු හිමියන්ට පොලී ගෙවීම්	66,845,869	48,731,974	37
සේවකයින්ට වැටුප් ගෙවීම්	13,633,514	17,377,025	-22
භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට	8,588,379	7,160,999	20
මූල්‍ය වත්කම්වල හානිකරණ අලාභයන්	1,246,748	3,739,914	-67
ආණ්ඩුවට ගෙවූ බදු, විශේෂ බදු සහ ලාභාංශ	20,515,560	16,834,192	22
ප්‍රජාව වෙත වියදම් කළ විවිභාකම	40,269	39,461	2
ඉදිරි වර්ධනය සඳහා සංචිත	11,244,022	9,765,398	15
<b>එකතුව</b>	<b>122,114,360</b>	<b>103,648,964</b>	


අගය නිර්මාණය - තැන්පත්කරුවන් වෙත



අගය නිර්මාණය - සේවකයින් වෙත



අගය නිර්මාණය - රජය වෙත



වසර තුළ දී බැංකුව විසින් එක් කළ සමස්ත ආර්ථික වටිනාකම රු. බිලි. 30.1 ක් වූ අතර එය ඉකුත් වසරට සාපේක්ෂව 17.2% ක වර්ධනයකි.

දෙසැම්බර් 31 වැනි දිනේ අවසන් වූ වර්ෂය තුළ	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>ගිම්කම් වල ආයෝජනය</b>			
කොටස්ගිම්යන්ගේ අරමුදල්	59,648,856	49,494,740	20.5
එකතු කළ: ණය පාඩු/අලාභ හානි වෙනුවෙන් වෙන් කළ සමුච්චිත වටිනාකම	60,295,848	60,719,312	-0.7
එකතුව	119,944,704	110,214,052	8.8
<b>ඉපැයීම්:</b>			
බදු ගෙවීමෙන් පසු ලාභය	14,994,691	12,597,843	19.0
එකතු කළ: ණය පාඩු සහ වෙන් කිරීම්/අඛණ්ඩ සඳහා වෙන් කිරීම්	1,246,748	3,739,914	-66.7
අඩු කළ: ණය කපා හැරීම්	(103,986)	(267,051)	-61.1
එකතුව:	16,137,453	16,070,706	0.4
ගිම්කම් වල පිරිවැය (මාස 12 භාණ්ඩාගාර බිල්පත් බර තැබූ සාමාන්‍ය + අවදානම් වාර්තය 2%) ප්‍රතිශතය	12.17	9.11	
සාමාන්‍ය ගිම්කම් පිරිවැය	14,005,160	9,646,783	45.2
එකතු කළ ආර්ථික වටිනාකම	30,142,613	25,717,489	17.2

**අපගේ ප්‍රාග්ධන යෙදවුම් සඳහා වටිනාකම් නිර්මාණය**

යම් සංවිධානයක හෝ ආයතනයක අගනාකම් ජනනය කිරීමේ ක්‍රියාවලි තුළින් සහ ක්‍රියාකාරකම් වලින් සම්ප්‍රේෂණය වන්නා වූ යෙදවුම් ප්‍රාග්ධන හයක් සංකලිත වාර්තාකරණ ආකෘතියෙන් නිර්වචනය කරයි. එකී ප්‍රාග්ධන යෙදවුම් එකීන් එක මගින් දිගුකාලීන නිරසාර අගයක් ජනනය කිරීමෙහි ලා අප සමූහය දැරූ ප්‍රයත්නය කෙබඳුදැයි මෙතැන් පටන් මෙම වාර්තාවේ එන පිටුවලින් ගම්‍ය වනු ඇත.

**මූල්‍ය ප්‍රාග්ධනය**

- තැන්පතු රු. ට්‍රිලියනයේ කඩඉම
- අන්තිකාරම් රු. ට්‍රිලියනයේ කඩඉම රු. බිලියන 17.9 ක් වූ බදු ගෙවීමෙන් පසු ලාභය

22.7% ක් වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගැනීම

**සමාජීය සහ සබඳතා ප්‍රාග්ධනය**

- ශාඛා 737 කින් සහ පාසල් බැංකු ඒකක 1,358 කින් සමන්විත මෙරට වැඩිම දෙනෙකුට ළඟා විය හැකි බැංකුව
- ගනුදෙනුකාර අධ්‍යාපනය සහ මූල්‍ය සාක්ෂරතා ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක්
- ආර්ථිකමය වශයෙන් වරප්‍රසාද අඩු ප්‍රදේශවල ශාඛා 158 ක් පවත්වා ගෙන යාම
- සැපයුම්කරුවන් වෙත නිර්මිත වටිනාකම රු. බිලියන 8.6 දක්වා 20% කින් වැඩි වීම

**නිෂ්පාදිත ප්‍රාග්ධනය**

- කොළඹ හතරය තුළ ස්වයං සේවා Kiosks යන්ත්‍ර 7 ක්
- ප්‍රාග්ධන වියදමේ රු. බිලියන 1.6 ක

**බුද්ධිමය ප්‍රාග්ධනය**

මේ වසර තුළදී අප වෙත පිරිනැමුණු සම්මාන අතර

- ශ්‍රී ලංකාව හොඳම නිරසාර බැංකු සමූහය - 2016
- ස්ලීම් නිල්සන් මහජන සම්මානය වසරේ හොඳම සේවා සන්නාමය අඛණ්ඩ 10 වැනි වසරටත්
- ස්ලීම් නිල්සන් මහජන සම්මානය වසරේ හොඳම බැංකු සේවා සැපයුම්කරු සම්මානය (අඛණ්ඩව 10 වැනි වසරටත්)

**මානව ප්‍රාග්ධනය**

සේවකයන්ට පැය 183,460 ක පුහුණු සැසිවාර සහභාගිත්වය ලබා දී එය ඉකුත් වසරට වඩා, 1.5% වර්ධනයක් පෙන්වීම.

- සේවක කැළ වෙත නිර්මාණය කළ සමස්ත වටිනාකම රු. බිලියන 13.6
- 59% ක කාන්තා සේවා බලකායක්

**ස්වාභාවික ප්‍රාග්ධනය**

- සුලඹ, සුභාවිත, අංග සම්පූර්ණ, නිරසාරවේ ආකෘතියක් ක්‍රියාත්මක කිරීම
- බැංකුවේ කාබන් පාදම ගණනය කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ එහි අගය + CO2e, 2,261 කි.
- සූර්ය බලශක්ති ප්‍රභව සවි කිරීම සඳහා නිවාස සහ වාණිජ ගොඩනැගිලි සඳහා සහන පොලී මත ණය පහසුකම් සැපයීම.



**මූල්‍ය ප්‍රාග්ධනය**

**අපගේ ක්‍රමෝපායට සහ අගය නිර්මාණ ක්‍රියාවලියට ඇති අදාළත්වය**

ගනුදෙනුකරුවන් වෙත කේන්ද්‍රීය අවධානය යොමු කිරීම

මෙහෙයුම් අන්තර්ගත වීදනා පෑම

සේවක පිරිස කැප වී සේවා සැපයීම

යහපාලනය

අපගේ දෛනික බැංකු මෙහෙයුම් කටයුතු කිරීමටත්, අපගේ ව්‍යාප්තිය උදෙසා අරමුදල් සැපයීමටත්, මූල්‍ය ප්‍රාග්ධන යෙදවුම් උපයෝජනය වේ. අපගේ ක්‍රමෝපාය තිත් දී කිරීමේ දීත්, මෙහෙයුම් කටයුතු ව්‍යාප්තියේ දීත් සැලකිල්ලට ලක්වෙන මුද්‍ය සාධක වන්නේ, ඊට අවශ්‍ය තරම් හිමිකම් සහ/හෝ ණය ප්‍රාග්ධන සඵලදායී අන්දමින් ඉහළ නංවා ගැනීමේ කාර්යව්‍යයට අපට ඇති හැකියාවයි.

**අපි සාර්ථකත්වය මනින අයුරු**

- ලාභ ඉපයීම් හා කොටස්කරුවන් සඳහා අගය නිර්මාණයේ අඛණ්ඩ හා නිරසාර වර්ධනය
- සඵලදායී පිරිවැය කළමනාකරණය
- ආකාර්ගික අනුපාත වලට හිමිකම්/ණය ප්‍රාග්ධනය රැස් කිරීම

තැන්පතු සහ ගනුදෙනුකරුවන්ට පිරිනැමුණු අන්තිකාරම් (සමූහයේ) අතින් අප බැංකුව 2016 වසරේදී විශිෂ්ට කාර්යසාධනයක් විදහාපාමින් රු. ට්‍රිලියනයක සන්ධිස්ථානය පසු කිරීමේ ආච්ඡාදනයට හිමිකම් කියයි. අතිරේකාන්තක පාරිසරක වාස්තවිකතා මධ්‍යයේ වුවත් සීමාකාරී ක්‍රමෝපායක් යුක්ත ලෙසින් ක්‍රියාවට නංවමින් බැංකුවේ ලාභය 19.0% කින්ද සමූහයේ ලාභය 19.2% කින්ද වඩවා ගැනීමට හැකිවූයේ එතුලින් මනා ණය ව්‍යාප්තියක් පිරිවැය කළමනාකාරිත්වයේ විනය පවත්වාගැනීමක් නිසා ණයදීම ගුණාත්මකභාවයෙහි සැලකිය යුතු ප්‍රගතියක්ද සාධනය කර දෙමිනි.


සමූහයේ මූල්‍ය කාර්යසාධනයේ පහත එන විශ්ලේෂණය කියවිය යුත්තේ පිටු අංක 89 සිට 108 දක්වා එන අපගේ ව්‍යාපාර ධාරාව ඔස්සේ ක්‍රමෝපාය පිරිනැමීම සහ මෙම වාර්තාවේ පිටු අංක 151 සිට 232 දක්වා එන මූල්‍ය ප්‍රකාශ පිලිබඳ සටහන් හා සමගාමී වශයෙන් බව සළකන්න.

**ශුද්ධ පොලී ආදායම**

වසර තිස්සේ අප බැංකුවේ පොලී ආදායමේ වර්ධනය 18.9% ක තරම් ප්‍රබල මට්ටමක පැවති අතර ගනුදෙනුකරුවන්ට පිරිනැමුණු අන්තිකාරම්වල 14.7%ක ව්‍යාප්තියක් වෙනත් පොලී ඉපැයූ වත්කම්වල 15.8% ක වර්ධනයක් ඊට අත්වැල් සැපයීය. බැංකුවේ පොලී ආදායමෙන් විශාලතම පංගුව වූයේ ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කළ අන්තිකාරම් වලින් ඉපැයූ පොලී ආදායම වූ අතර මේ වසරේදීත් එම ප්‍රගතියෙන් ලැබුණු දායකත්වය 80% ක් තරම් විය. මේ අතර වාරයේදී බැංකුවේ පොලී වියදම 37.2% ක තරම් වේගවත් අනුපාතයකින් ඉහළ ගියේ වසර පුරා

පොලී අනුපාතය වැඩිවීමේ ප්‍රවණතාව නිසාවෙනි. එබැවින් බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 43.12 දක්වා 1.4% කින් මඳක් යට ගිය බව වාර්තා විය. මූල්‍ය ක්ෂේත්‍රය සිසාරා ආන්තික හැකියාව අත්විඳි අතර කෙටිකාලීන තැන්පතු වගකීම් ඉහළට ප්‍රතිමල නිර්ණය වූ බැවින් එසේ වුවත් ජංගම හා ඉතුරුම් නිණුම් (CASA) අනුපාතය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක තිබූ බැවින් බැංකුවේ ශුද්ධ පොලී ආන්තික මත පීඩනය සීමා කිරීමට හැකි විය. එබැවින්, බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය ඉකුත් වසරේ 3.0 % සිට 3.5% දක්වා පහත වැටීමට එය හේතුවිය. මහජන බැංකු සමූහ ව්‍යාපාරයේ ශුද්ධ පොලී ආදායම වසර තුළදී 1.4% කින් පහත වැටිණි.

**ශුද්ධ පොලී ආදායම් ප්‍රවණතාවය**



**පොලී නොවන ආදායම්**


බැංකුව උපයන පොලී නොවන ආදායම් ප්‍රවේද වන්නේ, ගාස්තු හා කොමිස් මුදල් ආදායම, වෙළඳාම් ආදායම සහ මෙහෙයුම් මගින් උපයන අනෙකුත් ආදායම් යනාදියයි. 2016 දී අප බැංකුවේ පොලී නොවන ශුද්ධ ආදායම රු. බිල. 11.9 දක්වා 8.6% කින් ඉහළ යාම කෙරෙහි දායකත්වය සැපයූ උපනතීන් මෙහි පහත සඳහන් ආකාරයට විය.

- ස්වයං සේවා ප්‍රවේද නාලිකා වැඩි වැඩියෙන් ස්ථාපිත කිරීමට අප ක්‍රමෝපායිකව පියවර ගැනීමෙන් ලත් ප්‍රතිලාභයක් ලෙස හැඳින්විය හැකි පරිදි, බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, හර සහ ණය කාඩ්පත් භාවිතය ප්‍රවලිත හා ජනප්‍රිය වීම නිසා ගාස්තු සහ කොමිස් මුදල් ආදායමේ ශුද්ධ වර්ධනය 5.7% කින් ඉහළ ගියහ.
- ඉකුත් වසරට සාපේක්ෂව, විදේශ විනිමය ආදායමේ අඩුවීමේ මූලික හේතුව නිසා වෙළඳාම් වලින් ලත් ආදායමේ ශුද්ධ වර්ධනය 8.6% කින් පහත වැටිණි.
- අක්‍රීය ණය නැවත අය කර ගැනීම, පරිපාලිත සමාගම් වලින් ලැබුණු ලාභාංශ සහ ආශ්‍රිත සමාගම් වලින් ලැබූ ලාභාංශ ආදී අනෙකුත් මෙහෙයුම් ආදායම 23.1% කින් ඉහළ ගියේය.

### සමස්ත මෙහෙයුම් ආදායම

ඉකුත් වසරට සාපේක්ෂව සුළු වර්ධනයක් පෙන්වමින් (2015 - රු. බිලියන 54.74) මේ වසරේදී අපගේ සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 55.06 ක් ලෙස වාර්තා විය. මේ අතර වාරයේදී, අප සමුහයේ මෙහෙයුම් ආදායම රු. බිලියන 68.43 දක්වා 1.2% කින් වර්ධනය විය.

### සමස්ත මෙහෙයුම් ආදායම



### හානිකරණ අලාභයන්


ණය සහ අත්තිකාරම් මත අලාභයන් තක්සේරු කිරීම සංඝටික දෙකකින් සිදු කෙරේ. ඒවා නම් තනි පුද්ගල සහ සාමූහික හානිකරණයන් වශයෙනි. පුද්ගල දුබලතා ගණනය කරනුයේ බැංකුව විසින් නිර්මිත පර්යන්ත පදනමිනි. මෙම පර්යන්ත සීමා වාර්ෂිකව සමාලෝචනය කරනුයේ ඒවා බැංකුවේ සමස්ත ව්‍යාපාර ප්‍රමෝදයට හිතකරව පවතීද, දුබලතා ප්‍රවර්ධනය වන ප්‍රවණතා ජනිත වේද යන්න මත බැලීම සඳහා වෙයි. සාමූහික දුබලතාව ගණනය කරනුයේ පහසුකම් විශාල බාග්ඩ කීපයකට බෙදීමෙනි. ඊට පදනම වන්නේ සමාන අවදානම් ශක්‍යතා සහ ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාව සහ පාඩු ගෙනදුන් පැහැරහැරීම් සහ සෑම කළඹකම ඓතිහාසික ණය පාඩු යනාදී නිර්ණායක පදනම් කරගනිමිනි.

බැංකුවේ මූල්‍ය වත්කම් සඳහා හානිකරණ අලාභයන්හි ශුද්ධ අගය 2016 වසරේදී රු. බිලියන 1.25 තෙක් 66.7% ක තියුණු පහත වැටීමක් විද්‍යමාන වූයේ වත්කම්වල ගුණාත්මකභාවයේ සමස්ත ප්‍රගතියක් සනිටුහන් කරමිනි. මේ හේතුවෙන් පුද්ගල සහ සාමූහික හානිකරණ අලාභයන් පහත වැටුණ අතර ඒ පිලිවෙලින් 53.9% කින් සහ 79.0% කි. මේ සඳහා සහාය ලැබුණේ අප විසින් ණය ආපසු අය කර ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබීම සහ ණය දීම ඇගයීම නවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ රැස් කිරීමේ ක්‍රම වේද පිලිබඳව තවදුරටත් අවධාරණයෙන් ක්‍රියාත්මක වූ නිසා බව පැහැදිලිය.

ණය වල ගුණාත්මකභාවය මනිනු ලබන ඒකකයක් වන අක්‍රීය ණය අනුපාතය මේ වසර තුළදී

වර්ධනයක් පෙන්වූ අතර බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය, 2015 දී පැවති 2.4% සිට 2016 වසරේදී (මෙය මනිනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මාලාව මගින්) 1.9% වැනි හිතකර මට්ටමකට දියුණු වී තිබුණි. පහත ප්‍රස්ථාරගත නිදර්ශන වලින් මනාව පිලිබිඹුවන පරිදි, අක්‍රීය ණය අනුපාතයේ තිරසාර ලෙසින් අඩුවීමක් ඉකුත් වසර කීපය මුළුල්ලේම රැකගැනීමට අප බැංකුව සමත් විය.

### වත්කම් ගුණාත්මක බව දැක්වෙන දර්ශකය




### පිරිවැය කළමනාකරණය

බැංකුවේ පොදුකාර්ය පිරිවැය (එකතු කළ අගය මත බද්ද ඇතුළුව) වසර තුළදී 4.8% දක්වා වර්ධනය වීම තුළින් පවත්නා මෙහෙයුම් සහ ක්‍රියාවලි කාර්යක්ෂමතා වැඩි කිරීම කෙරෙහි බැංකුවේ බැඳීම පිලිබිඹු කරයි. බැංකුවේ පොදු කාර්ය පිරිවැය සමන්විත වන්නේ, පුද්ගල වියදම් (63%) සහ වෙනත් වියදම් (37%) වශයෙනි. වසර ඇතුළත පිරිවැය ඉහළ යාම කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධක වූයේ -

- බැංකුවේ ක්‍රමෝපායික වෘද්ධි අපේක්ෂා වලට සහාය දක්වනු වස් සිදු කරන ලද්ද වූ නව බඳවාගැනීම් සහ වැටුප් වර්ධක හේතුවෙන් පුද්ගල පිරිවැය 2.5% කින් ඉහළ ගැනිණි.
- වෙනත් වියදම් 7.6% කින් ඉහළ ගැනිණි.

බැංකුවේ පිරිවැය/ආදායම් අනුපාතය වසර තුළදී 59.5% දක්වා ආන්තිකව වැඩි වූයේ, 2015 දී එය 57.5% ක පැවති තත්ත්වය හා සැසඳීමේදී මේ වසරේ එවැනි කුඩා වර්ධනයකට හේතු වූයේ පොලී අනුපාත ඉහළ ගිය වාතාවරණයක් හමුවේ ආදායම් ඉපයීම සාපේක්ෂව එකම මට්ටමක පැවතීම නිසාය. කෙටිකාලීන හා මධ්‍ය කාලීනව බැංකුවේ වැය කළ පිරිවැයට ඉපයූ ආදායම ක්‍රමිකව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනුයේ, ක්‍රියාවලි සැකසුම් කාර්යක්ෂමතාව සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගැනීම අරභයා බැංකුවේ සිප්ටිල්කරණ උද්යෝගය මෙන්ම එමගින් සේවක ඵලදායිතාවද වැඩිවීම සිදුවන බැවිනි.

### පිරිවැය කළමනාකරණය




### බදුකරණය

ආණ්ඩුවේ මූල්‍යකරණය සඳහා අප බැංකුව වැදගත් දායකයකු වශයෙන් ක්‍රියා කරන අතර, සෘජු සහ වක්‍ර බදු ලෙසින් ආණ්ඩුවට නිමවා දුන් මුළු අගය මේ වසර තුළදී රු. බිලියන 11.25 ක් විය. එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද රු. බිලි. 5.43 සහ ආදායම් බද්ද (රු. බිලියන 5.82) මෙහි සංයුතියයි.


### ලාභදායීතාව

වත්කම්වල ගුණාත්මකභාවය වැඩි කර ගනිමින්ද, නව බැංකු සේවා නිෂ්පාදිත ඵලදායීතාව තුළින් ගනුදෙනුකාරනවතුන් වෙත සේවා සැපයීමේ බැංකුවේ ප්‍රබල ව්‍යාපාරය නිසාද රු. බිලි. 14.9 ක ලාභයක් 19.0% ක ලාභ වෘද්ධියක් විදහාපාමින් අභියෝගාත්මක මූල්‍ය සේවා පරිසරයක ඊට ඔරොත්තු දීමේ හැකියාව මොනවට කියාපෑමට අප බැංකුව හපන්කම් දැක්වීය. පිපුණ ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් 'පී.එල්.සී. සමාගම' නමින් පරිපාලිත සමාගමේ සම්මන් කාර්යසාධනයෙන් බලගැන්වුණු සමූහ ව්‍යාපාරය, වසර තුළදී රු. බිලි. 17.95 ක පෙර නොවූ විරූ වාර්තාගත ලාභයක් ලබමින් ලාභ ප්‍රගතියේ 19.2% ක වර්ධනයක් පුද්ගලයක කිරීමට සමත් විය. සාමාන්‍යයෙන් ඕනෑම බැංකුවක ලාභදායීතාව මනිනු ලබන දර්ශකය වන හාර්ක මත ප්‍රතිලාභය අතින් සිය තරගකාරී බැංකු සියල්ලම අතිබවා 2016 වසරේදී 27.5% තරම් ඉහළ තලයක සිටීමට බැංකුව සමත් විය.


**ලාභදායීතා දර්ශක**



**සමස්ත වත්කම්**



**අරමුදල් සැපයුම් සංවිධානය**



**විශේෂපත්‍රය විශ්ලේෂණය**

**වත්කම් සහ ණය කළඹ වාද්ධිය**

වත්කම් වර්ධනය 10.7% කින් වර්ධනය කිරීමට උරු දුන් බැංකුවේ ණය දීම වාද්ධිය, වසර පුරා අත්දැකීම් වැඩිවීම පොළී අනුපාත සන්දර්භය මධ්‍යයේ වුවත්, ගනුදෙනුකාරනවතුන්ට පිරිනැමූ සමස්ත ණය සහ අත්තිකාරම් පසුගිය වසරට වඩා 14.7% ක ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් විය. බැංකුවේ ගනුදෙනුකාරනවතුන් අතුරින් ඉදිරි පෙළ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ආයතනය සහ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රභේදයන්ගෙන් හැඟී ආ ඉහළ ණය ඉල්ලුම මීට හේතු විය. එසේ තිබියදී වුවත් වසර තුළදී වෙළඳ වත්කම් වලට අවතීර්ණ වීම පහත වැටිණි. බැංකුවේ වත්කම් සංයුතිය ඉකුත් වසර හා සැසඳීමේදී සාපේක්ෂ නොවෙනස් ප්‍රවණතාවක් පෙන්වුණි කළ අතර වත්කම් සමුදායේ ආධිපත්‍ය දරා සිටියේ ණය වත්කම, 2016 දෙසැම්බර් අග වන විට 68.4% ක කොටසකට ගිම්කම් පෙන්වමින්ය. ඊට සමගාමී අන්දමින් වසර තුළදී සමූහයේ වත්කම් වාද්ධිය රු. බිලියන 1,444.4 ක් දක්වා 11.6% කින් ව්‍යාප්ත වෙමින් ඉතා ප්‍රබල මට්ටමක පැවතුණි. එපමණක් නොව මේ වසර තුළදී ගනුදෙනුකාරනවතුන් හට පිරිනැමුණු ණය සහ අත්තිකාරම් රු. ට්‍රිලියනයේ සන්ධිස්ථානය පසු කිරීමට ද අප සමූහය ජනනෙකු විය.


**ප්‍රාග්ධනය සහ අරමුදල් සම්පාදනය**

අරමුදල් සපයා ගැනීම අරභයා අප බැංකුව විසින් මහා ව්‍යවහාරය වූ ගිනකර සංයුතියක් පවත්වාගෙන යයි. වසර තුළදී බැංකුවේ අරමුදල් කළඹ තැන්පතු වලින් ආධිපත්‍ය පෙන්වූ 88% ක පංගුවකින් සමන්විත වූ අතර එය 19.9% කින් වැඩිමින් බැංකුවේ ප්‍රබල තැන්පතු සංරචකය මොනවට වදනා පැහ. මෙරට බැංකු හා මූල්‍ය සේවා ඉතිහාසයේ එදා මෙදාතුර කිසිදු ආයතනයකට ළගා වීමට නොහැකිව තිබූ තැන්පතු සමුදාය රු. ට්‍රිලියනය වැනි ඉහළ සීමාවක් පසු කිරීමට හපන්කම් පෙන්වූ ප්‍රථම බැංකුව යන විරුදාවලිය 2016 දෙසැම්බරය අගදී ගිම්කර ගැනීමේ ආඩම්බරය අප සතුය. විවිධ වූ තැන්පතු ගිණිපාදිත ප්‍රභේද මහජනයා වෙත හඳුන්වා දීමේ නව්‍යතාව විද්‍යාමාන කරමින් 45% ක තරමේ ඉහළ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අතර අනුපාතයක් රඳවා ගැනීමට අප බැංකුවට හැකි වූයේ විශේෂයෙන්ම වනිතා ගිණුම් හා ළමා ගිණුම් ප්‍රභේද වලින් ලද දායකත්වයෙනි. මීට ඉදිරිපසට පටහැනි වූ ලක්ෂණ බැංකු ක්ෂේත්‍රයෙන් ගමන් වෙද්දී ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ ගිණුම් බැංකු ක්ෂේත්‍රය පුරා පහත වැටීමට හේතු වූ පොලී අනුපාත වැඩිවීම හමුවේ අප බැංකුවේ ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ ගිණුම් 12.5% කින් වැඩි විය. ඒ කෙසේ වුවත්, අපගේ ණය ගැනුම් සහ අනෙකුත් ණය වසර තුළදී අඩුවීමක් පෙන්වීය.

**කොටස්ගිණියන් වෙත වටිනාකම් නිර්මාණය**

සෘජු හා වක්‍ර බදු තුළින් තිරසාර අගයක් ජනනය කර දීමෙන් සහ ලාභාංශ සහ විශේෂ බදු ගෙවීමෙන්ද අප බැංකුව ආණ්ඩුවේ පිරිවැරටුමට වැදගත් දායකයෙකි. සමාලෝචිත වර්ෂය තුළදී රජයට උපයා දුන් සමස්ත අගනාකම 22.1% කින් ඉහළ ගියේ රු. බිලියන 20.6 ක වාර්තාගත ඉහළම දායකත්වයක් ලබා දෙමිනි. ඉකුත් වසර 5 පුරා බැංකුවෙන් රජයට ජනනය කර දුන් සමස්ත මූල්‍ය වටිනාකම රු. බිලියන 73.0 කි.

**රජයට උපයා දුන් ආදායමේ වටිනාකම**



### නිෂ්පාදිත ප්‍රාග්ධනය

අපගේ ක්‍රමෝපායට සහ අගය නිර්මාණ ක්‍රියාවලියට ඇති අදාළත්වය



බැංකුවේ භෞතික සහ ඩිජිටල් යටිතල පහසුකම් වලින් අප නිපැයූ ප්‍රාග්ධනය සැලකීමෙන් වන අතර ගනුදෙනුකාරිභවතුන්ගේ අත්දැකීම අරබයා අපට ඔවුන් වෙත අවනිර්ණා වීම පහසු කරවන්නේ එමගිනි

අප සාර්ථකත්වය මැන බලන්නේ මෙලෙසයි

- අපගේ බහුවිධ සේවා භාලිකා ප්‍රවිෂ්ඨය ඔස්සේ අප සේවාවන් වෙත ප්‍රවේශය ඉහළ නැංවීම
- ශාඛා පාදක ගනුදෙනුකාරිභවතුන්ගේ ලැබෙන පැමිණිලි අඛණ්ඩවම අවම කර ගැනීම
- මුදල් තැන්පතු සහ ආපසු ගැනීම් සඳහා ශාඛා බද්ධ ස්වයං සේවා පියස වලින් වැඩි වැඩියෙන් සේවා ඉටු කර ගැනීම නිසා ව්‍යාපාර වාද්දිය උදෙසා කැපවීමට එම කාලය අප සේවක මණ්ඩලයට ඉතිරි කර දීම


### නිපැයූ ප්‍රාග්ධනය වෙත එකතු කළ වටිනාකම

#### භෞතික යටිතල පහසුකම්

ශාඛා 737 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 506 කින් බැංකුවේ භෞතික ජාලය සමන්විත වේ. බැංකුවේ ශාඛාවලට වටිනාකම එකතු කිරීමට, යන්ත්‍රෝපකරණ සහ පරිගණක සහ දෘඪ උපාංග මිලදී ගැනීම සඳහාත් අප සමූහය විසින් රු. බිලියන 1.6 ක ප්‍රාග්ධන වියදම් ආයෝජනය කර ඇත. හඳුනාගත් ශාඛා 100 ක් පෘථුල ලෙසින් ඇවිත් මුහුණුවරක් දීම සඳහා 2016 වසරේදී දියත් කළ වැඩසටහනේ අරමුණ වූයේ ශාඛාවලට භාත්පස සිසාරා විහිදුණු ලොකු ඉඩකඩක් පෙන්වන නව සිත්ගන්නා සුළු පෙනුමක් ලබා දී අප ගනුදෙනුකාරිභවතුන් වෙත ආකර්ශනය අත්දැකීම් ලබාදීම අපේක්ෂා කරයි. මෙම ශාඛාවල බාහිර පෙනුමෙන් සහ ඇතුළත නව පෙනුමෙන් අප බැංකුවේ නව ස්වභාව උපදෙස්මාලාව පිලිබිඹු වනු ඇත. මේ කාලසීමාව තුළදීම බැංකුවේ අංකිතකරණ (පරිගණකගත) උද්යෝගී වැඩපිලිවෙල යටතේ කෙළඹ නරගය තුළ පිහිටි ශාඛා අටක, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ මුදල් තැන්පතු යන්ත්‍රද ඇතුළත් ස්වයං සේවා පියස අටක් ස්ථාපිත කළ අතර මේ පහසුකම ගම්බද ශාඛා වලටද ව්‍යාප්ත කිරීම අප අදහසයි. මෙහි ස්වයං සේවා පියස මගින් සිය ගනුදෙනු ඉටු කරවා ගනු ඇතැයි අපේක්ෂිත ගනුදෙනුකාරි භවතුන් සංඛ්‍යාව පිලිබඳ ඉලක්ක සෑම ශාඛාවකින්ම සපුරා ගනු ඇතැයි අපේක්ෂා පෙරදැඩිව දියත් කළ මෙම ප්‍රවේශය තුළින් මුදල් ගනුදෙනු වලින් 60% ක මධ්‍යයන ප්‍රමාණයක් ඉටු කරගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශාඛා කවුළු ඉදිරිපිට පෙළගැසී සිටින කාලය ඉතා කැපී පෙනෙන අයුරින් අඩු වී ඇති බවත් නිරීක්ෂණය විය.

### නිපැයූ ප්‍රාග්ධනය වෙත එකතු කළ වටිනාකම

රු. මිලියන



#### ඩිජිටල් යටිතල පහසුකම්

අප බැංකුවේ පරිගණකගත කිරීමේ ක්‍රියාදාමය දියත් කිරීම තුළින්, ගනුදෙනුකාරිභවතුන්ගේ අත්දැකීම වැඩි දියුණු කිරීම පමණක් නොව අභ්‍යන්තරීක ක්‍රියාවලි ප්‍රධාන ධාරාගත කිරීමත් ඒකාබද්ධ කිරීමත් එකවර ඉටු කර ගැනීම අප අභිමාර්ථය විය. ජංගම සහ අන්තර්ජාල බැංකු සේවා පහසුව සැලසීම තුළින් විවිධ වූ සේවා මණ්ඩපනිදී අප ගනුදෙනුකාරි භවතුන් වෙත සුහද අත්දැකීම් ගොන්නක් ඒකාබද්ධ කර දීම මෙම ඩිජිටල් ක්‍රියාවලියේ අරමුණයි. මෙම පරිවර්තනය තුළින් තරුණ ජනගහනය බැංකුව කෙරෙහි ආකර්ෂණය කරගනු වස්

විවිධ අවස්ථා පිරිනැමීමටත් මූල්‍ය සේවාවන්හි පවත්නා අංකිතකරණ බාධා මැඩපැවැත්වීමත් පුරෝකථනය කෙරුණි. මෙම ඩිජිටල්කරණ ව්‍යායාමය තුළින් බැංකුවේ අභ්‍යන්තර කටයුතුවල සඵලදායී ප්‍රගතියක් අපේක්ෂා කෙරේ. එතුලින්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව, අභ්‍යන්තර පාලන සහ අවදානම කළමනාකරණය යනාදී කාර්යයන් වඩා ජවසම්පන්න කාර්යක්ෂමතාවකින් නිම කරගෙන තීරණ ගැනීමේ ගුණාත්මකඛව සහ සඵලදායීත්වය වඩවන එල්ලේ කළමනාකාරිත්වය වෙත සැබෑ කාලීන තොරතුරු එසැනින් සපයාදීම අපේ අපේක්ෂාවයි.

### මානව ප්‍රාග්ධනය

**අපගේ ක්‍රමෝපායට සහ අගය නිර්මාණ ක්‍රියාවලියට ඇති අදාළත්වය**

අපගේ ක්‍රමෝපාය සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් සැපයීම උදෙසා අපගේ සේවක මණ්ඩලේ විවිධත්වය, කුසලතාවයන් හා වටිනාකම් ඉතා අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකනු ලබයි.

**අපි සාර්ථකත්වය මනින අයුරු**

- අපේක්ෂා දැල්වා සිටින තාරුණ්‍යයේ කුසලතාව අප වෙත දිනාගැනීමේ හැකියාව
- අපගේ අගය නිර්මාණ ක්‍රියාවලියේ ශක්තිය වන්නේ, බැංකුවේ ඊළඟ පරපුරේ නායකත්වය ගැනීමට උචිත අයුරින් හැසිරෙන්නාගෙන් හැකි ඉහළ කාර්යසාධනයක් පෙන්වන තරුණ සේවකයින් අප සමඟ රඳවා ගැනීමට අප විදහාපාන ශක්‍යතාවය වේ.

### මානව ප්‍රාග්ධන කළමනාකාරිත්වය කෙරෙහි අපගේ ප්‍රවීණත්වය

දිප ව්‍යාප්තව සිසාරා පැතිරුණු මහජන බැංකුවේ ශාඛා ජාලය තුළ ගොනුවී සිටින එහි සේවක සමූහයාගේ 8,249 දෙනෙකුගෙන් යුත් කන්ඩායමේ කුසලතා සංවර්ධනයටත් මනා දිරිමත් වටපිටාවක් සකසා දීමටත්, සැලකිය යුතු තරමේ ආයෝජනයක් සිදු කරමින් සිත් ඇදගන්නා සුළු අවස්ථා සපයා දීමට අප බැංකුව සමත් වී ඇත. මේ වසර තුළදී පමණක් සේවක සමූහයා අර්භයා සිදු කළ සමස්ත ආයෝජනය රු. බිලියන 17.5 ක් තරම් අගයක පැවතුණි. එකී ආයෝජනය විසර්ජනය වූයේ, සේවක පාරිශ්‍රමිකය, පුහුණුව, සුභසාධන කටයුතු සඳහා වේ. බැංකුවේ කාර්යසාධනය ජවසම්පන්න ගතිකත්වයකින් වේගවත්ව ඉදිරිය කරා ගෙනයාමට ඔවුන්ගෙන් ඉටුවන්නා වූ තීරණාත්මක භූමිකාව සැලකිල්ලට ගෙන එවැනි සේවයක් ඉටු කරන සියළු පංගුකාර පාර්ශව වෙතට පිදෙන සමස්ත වටිනාකමෙන් 14.3% ක කොටසක් ඔවුන් සඳහා ලබා දී ඇත. වැඩ කිරීමට හිතකර වාතාවරණයක් සපයා දී, රැකියාවේ ඉදිරි දියුණුවට හා වෘත්තීය පුහුණුවට අවස්ථා සම්පාදනය කර දී, විවිධ විෂයයන්හි ප්‍රවීණතා දක්වන සේවක සමූහයක් අප වෙත ආකර්ෂණය කර සංවර්ධනය කරමින් රඳවා ගැනීමට අප දක්වන හපන්කම හිසා ම නම රැකියා සුරක්ෂිතභාවය අතින් ක්ෂේත්‍රයේ වැඩි දෙනා සේවයට බැඳීමට වඩාත්ම ලැදියාවක් දක්වන බැංකුව බව කිව යුතුය.


### මානව සම්පත් ක්‍රමෝපාය

නම සේවක කැල කළමනාකරණයේදී පරිපූර්ණ ප්‍රවීණත්වයක් අනුගමනය කරන බැංකුව, පහත සඳහන් පදනමින් එහි මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපාය දියත් කරයි.

<ul style="list-style-type: none"> <li>• හෙට දිනයේ නායකයින් හඳුනා ගැනීම</li> <li>• ඉදිරි නායකයින් හැඩ ගැස්සවීම</li> <li>• ඉදිරි මානව සම්පත් අවශ්‍යතාව වටහා ගැනීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ඉදිරි මානව සම්පත් අවශ්‍යතාව වටහා ගැනීම</li> <li>• කුසලතා අවශ්‍යතා හඳුනා ගැනීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• එකිනෙක සේවකයාගේ කාර්ය සාධන ලක්ෂණ හඳුනා ගැනීම</li> <li>• පිදිය යුතු සුදුසුම ප්‍රසාද ක්‍රමය තේරුම් ගැනීම</li> </ul>
---	---	--

**මානව සම්පත් පාලනය සහ ප්‍රතිපත්ති**

මූල්‍යමය බලාධිකාරියක් වන අපට, විධිමත් ප්‍රතිපත්තිමය ආකෘතියකින් රජයේ උපදෙස් මාලාවකින් මෙන්ම මහජන බැංකු පනතින්ද මග පෙන්වයි. අප සමූහය පාලනය වන්නා වූ ස්ථාවර පාලන රටාව නිසා අපගේ සේවක මණ්ඩලයේ උවමනාවන් සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්ව වල උවමනාකම් අතර තුලනයක් පවත්වා ගෙන යෑම පහසු කරයි. මානව සම්පත් ක්‍රමෝපායයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල අප අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මානව සම්පත් සහ පාර්ශ්වමය අධ්‍යක්ෂ මණ්ඩල කමිටුව වෙත පවරා තිබේ. මෙකී ක්‍රමෝපායයන් ක්‍රියාවේ යොදවන මානව සම්පත් අංශය ඒ බව අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි. අප බැංකුවේ පාලන ව්‍යුහය වන්නේ



**නිතකර පරිසරයක්**

**විවිධතා සහ අවස්ථා**

රටේ දෙවැනි විශාලතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුව දිවයින පුරා 8,249 ක් වූ කාර්ය මණ්ඩලයකට රැකියා අවස්ථා සම්පාදනය කර දී ඇත. අපි සම අවස්ථා ඉදිරිපත් කරන සේවයෝජකයෙකු බැවින් බඳවාගැනීමේදී උසස්වීම් වලදී හෝ වැටුප නිර්ණය කිරීමේදී සේවකයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භේදය හෝ ජන වර්ගය වැනි විවිධතා මත වෙනස් ලෙස සලකන්නේ නැත. ඒ අනුව ආරම්භ වැටුප අනුව ස්ත්‍රී පුරුෂ අනුපාතය 1:1 වශයෙන් පවතී. බැංකුවේ සේවකා සහනාගිත්වය 59% තරම් ඉහළ මට්ටමක පවතී. එය රටේ බැංකු ක්ෂේත්‍රයේ ඉහළතම මට්ටමකි. කාන්තා නායකත්ව පුහුණුකර, රැක බලාගෙන ඉහළ කළමනාකාරිත්ව තරාතිරමට ගෙන ඒම අතින් ආඩම්බර විය හැකි බැංකුවකි. වයස අතින් ගත් විට සේවක මණ්ඩලයේ බඳවා ගැනීම් සිදුවන්නේ කළමනාකරන පුහුණුවන්නන්, ගනුදෙනුකරුවන්ට සේවා සපයන සහායකයින් වැනි තනතුරු වලට බැවින් එමගින් ඔවුන්ට කුසලතා සහ වෘත්තීය සංවර්ධනයට රුකුලක් ලැබේ. අප බැංකුවට දිවයින පුරා පැතිරී ගිය ශාඛා ජාලයක් තිබෙන බැවින් ජන වර්ග කිපයකින් සැදුම්ලත් මෙරට ඕනෑම ජනවර්ගයකින් සේවයට බඳවාගැනීමේ දීර්ඝ දිවියක්, පහසුවත් සැලසී ඇත. බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු සඳහා බඳවාගෙන ඇති (විධායක කළමනාකාරිත්වය සහ ඉන් ඉහළ) සියළු දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර ඔවුන් දේශීයව බඳවාගෙන ඇත. බඳවා ගැනීමේ දී ශාරීරික දුබලතා ඇති අයට වෙනස්කම් කිරීමක් අපෙන් සිදු නොවේ.

**රැකියාවට බඳවා ගත් පදනම සහ ස්ත්‍රී පුරුෂ භේදය අනුව සේවක මඩුල්ල (2016)**

නිවසුම් ක්‍රමය	පිරිමි	ගැහැණු	එකතුව
ස්ථිර	2,771	4,370	7,141
කොන්ත්‍රාත් පදනම	596	512	1,108
<b>එකතුව</b>	<b>3,367</b>	<b>4,882</b>	<b>8,249</b>

**ස්ථිර සේවක මඩුල්ල සේවක වර්ගය සහ ස්ත්‍රී පුරුෂ භේදය අනුව (2016)**

රැකියා වර්ගය	පිරිමි	ගැහැණු	එකතුව
ආයතනික කළමනාකරණ	16	6	22
විධායක කළමනාකරණ (3-III-Gr.I) නිලධාරීන්	16	15	31
කාර්ය මණ්ඩල සහකාර	1,218	1,793	3,011
වෙනත් කාර්ය	1,057	2,221	3,278
කළමනාකරණ පුහුණුවන්නන්	48	85	133
ගනුදෙනුකාර සේවා සහයකයින්	11	40	51
වෙනත් නිවසුම්ගත සේවක සංඛ්‍යාව	531	386	917
<b>එකතුව</b>	<b>3,367</b>	<b>4,882</b>	<b>8,249</b>

**පළාත සහ ස්ත්‍රී පුරුෂ භේදය අනුව සමස්ත සේවක මණ්ඩලය (2016)**

පළාත	පිරිමි	ගැහැණු	එකතුව
බස්නාහිර	1,248	2,026	3,274
දකුණ	320	519	839
මධ්‍යම	341	532	873
උතුර	188	215	403
උතුර මැද	239	299	538
ඌව	215	262	477
සබරගමුව	206	338	544
වයඹ	288	393	681
නැගෙනහිර	322	298	620
<b>එකතුව</b>	<b>3,367</b>	<b>4,482</b>	<b>8,249</b>

**වර්ගාධාර්ම පද්ධතිය**

සමූහයේ සමාජ ශුභාධාර්ම නීති සහ වගකීම් පිළිබඳ විවරණය කෙරෙන නියමයන් බැංකුවේ වර්ගාධාර්ම පද්ධති වලින් හුවාදැක්වේ.

එකී වර්ගාධාර්ම පද්ධති පහත සඳහන් පරිදි අනු පද්ධති බවට විභේදනය කර පෙන්වා දිය හැකිය.

- ආයතනික පාලනය පිළිබඳ වර්ගාධාර්ම පද්ධති
- සේවකයින්ගේ වර්ගාධාර්ම පද්ධති
- විනය රීති
- විෂමාවාර සන්නිවේදන ප්‍රතිපත්තිය
- ගනුදෙනුකාරවතුන් වෙනුවෙන් ප්‍රඥප්තිය

**ආයතනික පාලනය පිළිබඳ වර්ගාධාර්ම පද්ධතිය**

අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලය වෙත ආයතනික පාලන නීතිරීති පිළිබඳ මෙමගින් දැනුවත් කිරීම සිදු කරයි. සමූහයේ අගනාකම් සහ වර්ගාධාර්ම මෙම ආයතනික පාලන විධි තුළින් ගම්‍යමාන වන අතර සියළු දෙනා විසින් එය රැක ගැනීමේ වගකීමෙන් බැඳී සිටිනුයේ අන් අයගෙන් අප වෙන් කර ආචාරධර්ම සුරකින මූල්‍යායතනයක් බවට හුවා දැක්වන්නේ එමගිනි.

**සේවකයින් සඳහා වන වර්ගා ධර්ම පද්ධතිය මගින් ආචරණය වන ශුභාධාර්ම**

- වගකීම
- වර්ගාධාර්ම
- රහස්‍යතාව රැකීම
- බැඳියා අතර පිළිගැටුම
- බැංකුවේ අභ්‍යන්තර ගනුදෙනුවලට රහසිගතව සම්බන්ධවීම
- බාහිර රැකියා නියුතුව
- තරගකාරීබව සහ සාධාරණ ගනුදෙනුවලට පමණක් නිරතවීම
- අල්ලස සහ දූෂණය
- ගනුදෙනුකාර හවතුන් වෙත සේවය සැපයීම සහ පැමිණිලි
- පවිත්‍රතාව
- නීති රීති සම්ප්‍රදාය, විනය, අනුගත බව
- ආරක්ෂාකාරී බව සහ වත්කම් භාවිතාව
- පරිගණක පද්ධතිය භාවිතය

රැකියාවට බැඳෙන විටදීම සෑම සේවකයකුම මෙම වර්ගාධාර්ම පද්ධතිය අත්සන් කරනු ඇත.

**විනය නීතිරීති සංග්‍රහය**

විෂම වර්ගාධාර්ම ලෙස බැංකුව නිර්වචනය කරන වැරදි විධිමත් ලේඛනයක දක්වා ඇති අතර එකී වැරදි හා යටෝක්ත වශයෙන් පිළිපදින විනය පටිපාටිය කවරේදැයි ඊට ආනුෂංගිකව දක්වා තිබේ.

**විෂමාවාර සන්නිවේදන ප්‍රතිපත්තිය**

යම් නීතියක්, විධානයක්, විනය රීතියක් හෝ පරිවයක් උල්ලංඝනය වීමට සම්භාවිතාවක් ඇති බව දැනගෙන ඒ බවට අනතුරු ඇගවීමේ ප්‍රතිපත්තිය:

- විනය නීති සංග්‍රහය කඩ කිරීම
- ගෞරව/නියාමන බැඳීමවලට අනුගත වීමේ අපොහොසත්කම
- යුක්තිය මත හැරීම
- මූල්‍යමය විෂමාවාර
- තොරතුරු සහවාලීම

මෙවැනි අසුපාඩුකම් පිළිබඳව වාර්තා වුවහොත් ඊළඟ ප්‍රධානියා වෙත හෝ විගණන කමිටුව වෙත සෘජුවම වාර්තා කළ හැකිය.

සේවකයාගේ ආරක්ෂාව තකා සියළු කල්හිම අඥතභාවය සුරැකෙනු ඇත.

### ගනුදෙනුකාරනවතුන් වෙනුවෙන් සැකසූ ප්‍රඥප්තිය

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිශ්චිතව නිර්දේශිත පරිදි බැංකුවෙන් සේවා සපුරා ගන්නාවූ ගනුදෙනුකාරනවතුන්ගේ අයිතිවාසිකම් මෙමගින් රැක දේ.

### දූෂණ විරෝධී ප්‍රතිපත්තිය

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් ද විමර්ශන සහ පරීක්ෂණ අංශයෙන්ද අවදානම කළමනාකරණ ඒකකයෙන් ද පමණක් නොව සෑම ශාඛාවකටම පත් කර ඇති ස්වාධීන විගණන සේවකයින්ගෙන්ද සහාය ලැබෙන, දූෂණ විරෝධී ප්‍රබල සංස්කෘතියක් පවතී. දූෂණ ක්‍රියා සහ වංචනික වර්ග වැලැක්වීම අරභයා සැකසුණු අංග සම්පූර්ණ දැනුම්වත් කිරීම් සහ පුහුණු සැසිවලට සම සේවකයින් සහභාගි වන අතර ඒවා පවත්වනු ලබන්නේ විමර්ශන සහ පරීක්ෂණ අංශය සහ විගණන අංශයෙනි. අප අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත දූෂණ විරෝධී ප්‍රතිපත්තියක්ද සේවකයින් අතර බෙදා දී ඇති අතර එයද ක්‍රියාත්මකව පවතී. මෙම වසර තුළදී මෙයට අදාළව පුහුණු පැය 18,656 ක සැසිවාර සඳහා අප සේවක මණ්ඩලය සහභාගි විය.

	සංඛ්‍යාව	සේවක %
සංවිධානයේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාවලිවෙන් බෙදා දී ඇති පාලක මණ්ඩලයේ සමස්ත සංඛ්‍යාව සහ ප්‍රතිශතය	සියළු දෙනාම	100%
සංවිධානයේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙත් බෙදා දී ඇති සේවකයින් සංඛ්‍යාව සහ ප්‍රතිශතය	සියළු දෙනාම	100%
දූෂණ විරෝධී පුහුණුවට සහභාගි වූ සේවක සංඛ්‍යාව සහ ප්‍රතිශතය	2,332	28%
දූෂණ ක්‍රියා වශයෙන් සනාථ වූ සිද්ධි ගණන සහ ස්වභාවය	130	N/A
දූෂණ ක්‍රියාවක් නිසා අස් කළ හෝ දඬුවම් ලබා දුන් සේවකයින් පිළිබඳ සිද්ධි ගණන	62	N/A


### වෙනස් ලෙස සැලකීමෙන් වැළකීමේ ප්‍රතිපත්තිය

ස්ත්‍රී පුරුෂ හේදය හෝ ජනවාර්ගික හෝ ප්‍රාදේශීය පදනමකින් කිසිදු වෙනස්කම් කිරීමේ සැලකිලි නොසිදුවන පරිසරයක් නිර්මාණය වී ඇති බවට, බැංකුවේ ප්‍රතිපත්ති රාමුව, පාලන ව්‍යුහය, දක්ෂතාවලි විමර්ශන ක්‍රමවේදය සහ සංවිධාන සංස්කෘතිය සාක්ෂි සපයයි. විවිධ ආගමික පදනමක් බිහි වූ ආගමික සංගම් තුළින් සංවිධානය කරනු ලබන බහු සංස්කෘතික සහ බහු ආගමික වැඩසටහන තුළින් අන්‍යයන්ට ගරු කරන අන්‍ය මත ඉවසන සංස්කෘතියක් බිහිව තිබේ.

බැංකුව එවැනි වැඩසටහන් හැම විටම උනන්දුකරවන නිසා මේ වසර තුළදී එවැනි කිසිදු අභිනතකර සිදුවීමක් වාර්තා වූයේ නැත.

### දක්ෂතාවලි විමර්ෂණ ක්‍රමවේද

තම සේවා ස්ථානය ආශ්‍රිත ගැටලුකාරී යම් තත්ත්වයක් පවතින විට ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමට සෑම සේවකයෙකුටම අවස්ථාව ලැබෙන පරිසරයක් අප විසින් ගොඩනගා තිබේ. සේවක දක්ෂතාවලි විසඳීම කෙරෙහි බැංකුව කවදත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙයි. එනමින්, අප අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යාන්ත්‍රණයක් භාවිතා කරමින් දක්ෂතාවලි පිළිබඳව සාධාරණව සහ යුක්ති සහගතව විමසා බලමින් සේවකයන්ගේ අඥානබව සුරැකෙන පරිදි සැකසූ යන්ත්‍රණයක් පවතී. එම යන්ත්‍රණයේ ව්‍යුහගත බව පහත දැක්වේ.



සමාලෝචිත වර්ෂය තුළ දී සැලකිය යුතු තරමේ දක්ෂතාවලි දෙකක් පිළිබඳ සමාලෝචනය වූ අතර එවා විසඳන ලදී. එම සිද්ධි දෙකම එක් සේවා ස්ථානයකින් වෙනත් ස්ථානයකට මාරුවීම් සම්බන්ධයෙනි.

### සේවක සබඳතා

රැස්වීමේ නිදහස අගය කරන ප්‍රතිපත්තියක් ගරු කරන අප, සේවක සමූහයාගෙන් 99% ක්ම වෘත්තීය සමිති පහක් මගින් නියෝජනය වේ. එනම්, බැංකු නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමස්ත ලංකා බැංකු සේවක සංගමය වේ. සෑම වසර තුනකටම වරක් සමාලෝචනයට ලක් කර ප්‍රතිරෝධනය කරනු ලබන සාමූහික ගිවිසුමකින් සේවක වැටුප්, ප්‍රතිලාභ සහ අනෙකුත් සේවක ආශ්‍රිත වැදගත් ගැටළු පාලනය වේ. සමාලෝචිත වසර තුළදී කාර්මික සාමය කඩවන ආකාරයේ කිසිදු ප්‍රධාන ක්‍රියාවක් වාර්තා නොවිණි.

### පාරිශ්‍රමිකය සහ ප්‍රතිලාභ

සේවකයාගේ කාර්යසාධනය මත පදනම්වන අපක්ෂපාති පාරිශ්‍රමික ව්‍යුහයක් බැංකුව විසින් පවත්වාගෙන යයි. සේවක කාර්යය අනුව සෑම ස්ථීර සේවකයෙකුටම ම ප්‍රතිලාභ ලබා දෙයි. සාමාන්‍යයෙන් රටේ සියළුම රාජ්‍ය බැංකුවල සේවකයින්ගේ පාරිශ්‍රමිකය සහ අනෙකුත් ප්‍රතිලාභ ගැන වසර තුනකට වරක් සමාලෝචනය වන සාමූහික ගිවිසුමක් වෘත්තීය සමිති සමඟ සම්මුතියෙන් පවතී. ගතිකතවයෙන් යුතු ඉහළ කාර්යසාධනයක් විදහාපාන සේවක පිරිස බැංකුවේ රඳවා ගැනීම අරමුණු කරගනිමින් අප පාරිශ්‍රමික ප්‍රතිපත්තිය සැකසී ඇත. සෑම ශාඛාවකම කොතැනක වැඩ කළත් ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශ්වයටම සම තනතුරට සම වැටුප් ලැබෙන ප්‍රතිපත්තියක් අප විසින් ගරු කරමු.

ශ්‍රී ලංකා සාප්පු සහ කාර්යාල සේවක පනතින් සේවකයින්ට අවම වැටුපක් ලබා දිය යුතු යැයි පාලනයක් නොපවතී. එබැවින් වැටුප් සහ වේතන අනුපාතය තීන්දු කරන්නේ වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශය සමඟ පවත්වන කේවල් කිරීමේ සාකච්ඡා මණ්ඩපයෙනි. ප්‍රධාන කළමනාකරු දක්වා මාණ්ඩලික තනතුරු මෙම සාමූහික ගිවිසුමෙන් ආවරණය වන අතර එම වැටුප් අනුපාත පාරිශ්‍රමික ලෙස පවත්වා ගනී. සහකාර සාමාන්‍යාධිකාරී තනතුරෙන් ඉහළට ඇති ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ වැටුප් තීරණය වන්නේ බැංකු ක්ෂේත්‍රයේ අනෙකුත් තරගකාරී ආයතනවලින් ප්‍රදානය කරන වැටුප් පදනමෙනි.

### සුභසාධන සහ ප්‍රතිලාභ

තම වැටුපට අමතරව වෙනත් ප්‍රතිලාභ රාශියක් බැංකුවේ සේවකයින්ට පිරිනැමේ. ස්ථීර සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයින්ගේ සෞඛ්‍ය හේතුවේ බරපතලකම අනුව බැංකුව විසින් අංගසම්පූර්ණ වෛද්‍ය සේවා යෝජනා ක්‍රමයක් විවිධ පරාසරයන්ගෙන් ප්‍රදානය කරයි. මෙම පහසුකම විශ්‍රාමික සේවක සමූහයා වෙතද පිරිනැමේ. සේවකයින්ගේ සේවා ආශ්‍රිත ආතති තත්ත්වය සමනය කරලනු වස් අඩු ගාස්තුවකට දිවයින පුරා නිවාඩු නිකේතන පහසුකම් බැංකුව සපයයි. තවද සහන පොළී යටතේ බැංකුවෙන් පුද්ගල සහ නිවාස ණය පහසුකම්ද සපයයි. ස්ථීර සේවකයින් බ්‍රැන්ච් විඳින ඇතැම් පහසුකම්, කොන්ත්‍රාත් පදනමක් සේවය කරන සේවකයින්ට අදාළ නොවේ. පූර්ණ කාලීනව බැංකුවේ සේවය කරන සේවක සමූහයා වෙත පහත සඳහන් ප්‍රතිලාභ සියල්ල ගිම් වේ.





**මාතෘ/ප්‍රසූත නිවාඩු**

කාර්යමණ්ඩලයේ සියලු සේවිකාවන් හට මෙම ප්‍රතිලාභය එම අවස්ථාවේම හිමි වේ. ප්‍රසූත නිවාඩුව නිමවා පෙරළා නම සේවය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් නම වෘත්තීය අභිවෘද්ධිය හිමි කර ගැනීමට බැංකුව දීර් දෙයි. ඉකුත් වසර තුළ පුරා බැංකුව සිය සේවාවන් වෙත කොතරම් හිතකරවූ සේවා වාතාවරණයක් සපයා ඇත්දැයි මැන බැලීමට. ප්‍රසූත නිවාඩුව නිමවා පෙරළා සේවයට වාර්තා කළ සේවිකා සංඛ්‍යාව 100% ක් වීම වුව සෑහේ.

**ප්‍රසූත නිවාඩු ප්‍රතිපාදන**

ප්‍රසූත නිවාඩු ප්‍රතිපාදන	2016	2015	2014
ප්‍රසූත නිවාඩුව අදාළ සේවිකා ගණන	3,690	3,430	3,093
ප්‍රසූත නිවාඩුව ලබාගත් සේවිකා ගණන	536	566	773
ප්‍රසූත නිවාඩුව නිමවා පෙරළා සේවයට වාර්තා කළ සේවිකා ගණන	536	566	773
නැවත සේවයට පැමිණීමේ ප්‍රතිශතය (%)	100	100	100


**ප්‍රාග්ධන සංවර්ධන**

**කාර්යසාධන පාලනය**  
 පූර්ව තීන්දු කරන ලද මූලික කාර්යසාධන දර්ශක සහ ඉලක්ක එල්ලේ සියළු සේවකයින් අඩුම තරමින් වසරකට වරක් හෝ සේවය අගයුමකට ලක් කෙරේ. 2016-2020 ක්‍රමෝපායික අභිමතාර්ථ පාදක කරගනිමින් කාර්යසාධනය ඉලක්ක කරගත් සංස්කෘතියක් වඩවාලීමේ ක්‍රියාදාමය සාක්සාත් කරගනුවස් කුසලතා ප්‍රකට කිරීම මත කාර්යසාධන ඇගයුමට ලක් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බැංකුව දැන් අවධානය යොමු කර සිටී. දැනට ක්‍රියාත්මක ක්‍රමය වන්නේ, වැටුප් වර්ධක සහ උසස්වීම් සලකා බැලීමේදී ඊළඟ අධීක්ෂක නිලධාරී විසින් සපයන ඇගයුම් මත තීරණය කිරීමේ ක්‍රමවේදයකි. ඇගයුම් නිර්ණායක සැකසීම, 2016-2020 ක්‍රමෝපායික සැලසුම් ප්‍රකාර කුසලතා පාදක ඇගයුම් ඇතුළු මූලාරම්භ පියවර කීපයක් ගොඩනගා තිබේ.




2016-2020 සඳහා වූ උපායමාර්ගික සැලසුමට අනුකූලව කුලලතා පදනම් කරගත් කාර්ය සාධනය අගයීමේ ක්‍රමවේදයක් ඇතුළුව මූලාරම්භයන් රාශියක් හඳුනාගත ඇත.

ආයතනික අරමුණු සහ පුද්ගලික මූලික කාර්යසාධන දර්ශක අතර පවත්නා අන්තර් සම්බන්ධතා



**පුහුණුව සහ සේවක සංවර්ධනය**  
 අපගේ අගය නිර්මාණ කිරීමේ ප්‍රමුඛතම ගුණාංගයක් වන්නේ අපගේ සේවක සංවර්ධනයෙහිලා නොකඩවා කෙරෙන ආයෝජනයයි. බැංකුවේ සමස්ත ක්‍රමෝපාය ප්‍රකාර සැකසූ පුහුණු වැඩසටහන් වසර පුරා පැවැත්විණි. 2016 වසරේදී කාර්ය මණ්ඩල පුහුණුව සඳහා රු. මිල. 71.0 ක් පමණ ආයෝජනය කළ අතර එමගින් පුහුණු පැය 183,460 ක් හෙවත් ඉකුත් වසරට වඩා 1.4% ක වැඩිවීමක් සනිටුහන් කර ඇත. අප සමූහයේ කාර්යසාධන ක්‍රමෝපාය ප්‍රකාර පුහුණු සහ සංවර්ධන සැලැස්ම සමන්විත වන්නේ පහත සඳහන් අයුරිනි:




කාර්යමණ්ඩල පුහුණු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මාණ්ඩලික අභ්‍යන්තර ආයතනයක් සමඟ දිවයින පුරා කුඩා පුහුණු මධ්‍යස්ථාන 24 ක් බැංකුව සතුව පවතී. පුහුණු අවශ්‍යතා හඳුනාගැනීමට වාර්ෂිකව පවත්වන සංගණනයෙන් සඵලදායී පුහුණු අවශ්‍යතා හඳුනාගැනීමට අප සමූහයට උපකාරී වී තිබේ. ආදේශණය, චක්‍රීය සහ සේවාසේන කුසලතා හුවමාරුව වැනි සේවය කරන අතරතුරදීම ලබන පුහුණුව, ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන, කාර්ය මණ්ඩල පුහුණු පාසල ආදී අභ්‍යන්තර පුහුණුව, බාහිර පුහුණුව, විදේශීය පුහුණුව මෙන්ම බාහිර අධ්‍යයන පාඨමාලා තුළින් සැපයෙන පුහුණුව වැනි විවිධාකාර පුහුණු ක්‍රමවේද තුළින් මේ කර්තව්‍ය ඉටු කෙරේ.

**සේවක සංවර්ධනය**

කළමනාකාරික තනතුරුවලට බඳවා ගැනීමේදී අභ්‍යන්තර බඳවාගැනීම කෙරෙහි අපගේ විශ්වාසය තබා ඇත. 2015 සහ 2016 වසර තුළදී, බැංකුවේ ව්‍යාපාර ක්‍රියාවලි සියල්ලම පාහේ පරිගණකගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා එම අළුත් පද්ධතියට හා ක්‍රමවලට අනුගතවීම උදෙසා අප සේවක මණ්ඩලයට වැඩි පුහුණුවක් අවශ්‍ය වන හෙයින් ඒ දෙවසර තුළදී පුහුණු පැය ගණනෙන් පුහුණුවට වැය කළ පිරිවැයෙන් සැහෙන තරම් ඉහළ යෑමක් පෙන්වීය.

**පුහුණු පැය ගණන සහ පුහුණු පිරිවැය**



පුහුණු කිරීම් ප්‍රභේදය	වැඩසටහන් ගණන	ප්‍රතිලාභීන් ගණන	පුහුණු පැය
අභ්‍යන්තර පුහුණු වැඩසටහන්	350	21,871	167,243
බාහිර පුහුණු වැඩසටහන්	182	1,180	15,065
විදේශීය පුහුණු වැඩසටහන්	13	29	1,152
<b>එකතුව</b>	<b>545</b>	<b>23,080</b>	<b>183,460</b>

**සේවක කාණ්ඩය සහ ලිංග භේදය අනුව 2016 පුහුණු පැය ගණන**

කණ්ඩය	2016 වසරේදී පුහුණු පැය මධ්‍යන්‍ය	
	පුරුෂ	ස්ත්‍රී
ආයතනික කළමනාකාරිත්වය	38	36
විධායක කළමනාකාරිත්වය	25	54
(3-III-I) ශ්‍රේණියේ නිලධාරීන්	27	27
කාර්ය මණ්ඩල සහායක	21	22
කළමනාකරණ පුහුණුවන්නන්	45	42
ගනුදෙනුකාර සේවා සහායකයින් සහ අනෙකුත් අය	27	28
<b>එකතුව</b>	<b>183</b>	<b>209</b>

**ස්ථාන මාරු සහ උසස්වීම්**

ඊළඟ පරම්පරාවේ නායකයින් හඳුනාගෙන ඔවුන් හැඩගස්සවාගත හැකි අයුරින් සැකසූ ක්‍රමවත් අනුප්‍රාප්තික සැලසුමක් අප බැංකුව ක්‍රියාත්මක කරයි. සඵලදායී රැකියා දියුණුවක් මෙන්ම අත්දැකීම් අනුභවයේ සේවකයින් සහ ඉහළ කාර්යසාධනයක් විදහාපාන සේවකයින් බැංකුව තුළම රඳවාගැනීමේ අවශ්‍ය අභ්‍යන්තර උසස්වීම් ක්‍රමයට වැඩි ඉඩක් සැපයේ. කාර්යසාධන අගයුම මත උසස්වීම් ද, ශාඛා අවශ්‍යතා මත මාරුවීම් ද තීරණය කෙරේ.

**මෙහෙයුම් වෙනස්වීම් සඳහා අවම දැන්වීමේ කාලසීමාව**


වෙනස්වීම් ප්‍රභේදය	දැන්වීම් කාලසීමාව
ස්ථාන මාරුකිරීම්	සති 2
ඉල්ලා අස්වීම්	මාස 1
විශ්‍රාම ගැනීම්	මාස 3
සේවය නතර කිරීම	මාස 1 - 3

**2016 වසරේ දී සේවකයින් විසින් සපයනු ලැබූ අගනාමේ වටිනාකම**

**කණ්ඩායම් කාර්යසාධනය**

සේවකයෙකුගෙන් ඉපැයූ (බදු ගෙවීමෙන් පසු) ලාභය සහ සේවකයෙකු මගින් ලත් පිරිවැදුම වැනි දර්ශක වලින් මනිනු ලබන සේවක ඵලදායීතාව ඉකුත් වසර කීපය මුළුල්ලේම වැඩි වූ අතර අප විසින් පුහුණුවට සහ සමස්ත කුසලතා වර්ධනය පිණිස සිදු කළ ආයෝජනයේ ප්‍රතිලාභ එමගින් මනාව මැනගත හැකිය. 2012 සිට 2016 දක්වා සමස්ත සහභාගිත්වයේ වර්ධනය 7% ක් විය.

**සමස්ත සේවක සංඛ්‍යාව**



**ප්‍රාගුණ්‍යතා හඳුනාගෙන බඳවාගැනීම්**

ඉහළ කාර්යසාධනයක් විදහාපාන සේවකයින් ආකර්ෂණය කර ගැනීමටත් රඳවා ගැනීමටත් ඇති හැකියාව මත බැංකුවේ සාර්ථකත්වය රඳා පවතී. බැංකුවේ කිරීති යහපත්ව සහ රාජ්‍ය ගිම්කාරීත්වය නිසා බැංකු ක්ෂේත්‍රයේ තරුණ සහ අපේක්ෂා සහගත ප්‍රාගුණ්‍යතා පෙන්වන සේවකයින් වැඩි දෙනා සේවය කිරීමට කැමති බැංකුව වශයෙන් අප විරුදාවලී ලබමු. බැංකුවේ මධ්‍යකාලීන සැලසුම් ප්‍රකාරව බැංකුවට අවශ්‍ය මානව සම්පත් කළමනාකරණය කවිද්දැයි මානව සම්පත් අංශය සහ ආයතනික කළමනාකරණත්වය එක්වී තීරණය කරයි. ඒ අනුව යමින්, රාජ්‍ය ආයතන වලට පිරිස් බඳවා ගැනීම කෙරෙහි බලපාන නියමයන් සහ විධිවිධාන ප්‍රකාර සෑම වසර තුනකට වරක් කළමනාකරණ පුහුණුවන්නන් සහ ගනුදෙනුකර සේවා සහායකයින් බැඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීමේ ක්‍රියා පිළිවෙත පාරදෘෂ්‍ය අන්දමින් ඉටු කිරීම සඳහා තරග කාරී විභාග සහ සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ. බඳවාගැනීමේ දී පදිංචි ස්ථානය අසලින්ම තෝරාගැනීමට ප්‍රමුඛතාව ගිම් වේ. අප සමූහය දිවයින පුරා විහිදී ඇති අතර සේවක සමූහයාගේ 60% ක් ම පදිංචි වී සිටින්නේ බස්නාහිර පළාතට පිටිනි. තෝරාගත් සේවකයින් හට වසරක පරිච්ඡේද කාලයකට යටත්ව සේවය කර ස්ථිර කිරීම සඳහා සුදුසුකම් ලබයි.

- කළමනාකරණ පුහුණුවන්නන් දැවුරුදු කොන්ත්‍රාත් පදනමකින් බඳවාගෙන එම කාලය ගිම් වන විට ස්ථිර කාර්ය මණ්ඩලයට උසස් කරයි.
- ගනුදෙනුකරුවන්ට සේවා සපයා සහකරුවන් වශයෙන් බඳවා ගන්නේ වසර සතරක කොන්ත්‍රාත් පදනමකින් වන අතර එම කාලය ගිම් වන විට ඔවුන් කාර්ය මණ්ඩල සහකාර III ශ්‍රේණියට උසස් කරනු ලැබේ.

2017 වසරේදී අපට තිබෙන ප්‍රධානතම කර්තව්‍යයක් වන්නේ බැංකුවේ මානව ප්‍රාග්ධන අවශ්‍යතා හඳුනාගෙන ඇති නව බඳවාගැනීම් 700 ඉටු කර ගනුදෙනුකර හවතුන් හට අඛණ්ඩ සේවයක් සැපයීමයි. බඳවාගැනීමේ දී ස්ත්‍රී/පුරුෂ දෙපක්ෂයටම සම ඉඩකඩ ගිම් වේ. ඉකුත් වකවානුවේ දී බඳවාගැනීම් දෙස විමසිලිමත් වීමේදී වැඩි සේවිකා පිරිසක් බඳවාගෙන ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය පහත සඳහන් විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

**2016 දී නව බඳවාගැනීම්වල වයස සහ ස්ත්‍රී/පුරුෂ භේදය**

	වයස් කාණ්ඩය				එකතුව
	18-25	26-45	46-55	56+	
පිරිමි	26	133	18	-	177
කාන්තා	37	56	-	-	93
<b>එකතුව</b>	<b>63</b>	<b>189</b>	<b>18</b>	<b>-</b>	<b>270</b>

**2016 නව බඳවාගැනීම් ප්‍රදේශය අනුව**

ප්‍රදේශය	පුරුෂ	කාන්තා	එකතුව
අනුරාධපුරය	8	0	8
බදුල්ල	7	1	8
මඩකලපුව	3	0	3
කොලඹ	51	41	92
ගම්පහ	9	12	21
ගාල්ල	5	2	7
යාපනය	3	3	6
මහනුවර	12	3	15
කළුතර	7	2	9
කුරුණෑගල	8	2	10
කැගල්ල	4	6	10
මාතර	7	2	9
මාතලේ	3	0	3
නුවර එලිය	8	1	9
රත්නපුරය	11	8	19
අම්පාර	6	2	8
ත්‍රිකුමලය	3	2	5
පොලොන්නරුව	3	0	3
මොණරාගල	3	0	3
පුත්තලම	4	1	5
වත්ති	5	3	8
හම්බන්තොට	7	2	9
<b>එකතුව</b>	<b>177</b>	<b>93</b>	<b>270</b>

**සේවකයින් රඳවා ගැනීම**

සේවකයින්ගේ අගනාමම් උදාහරණ සවිස වන්නේ සාපේක්ෂ වශයෙන් ඉහළ සේවක රඳවාගැනීම් මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකි වීමයි. බැංකුවේ සමස්ත සේවක පිරිවැටුම් අනුපාතය 4% ක තරම් පහත මට්ටමක පැවතීමට හේතුව වන්නේ ගිනකර සේවා පරිසරය, පුහුණුව සහ සංවර්ධනය පිළිබඳ ආයෝජනය තවදුරටත් පවත්වා ගැනීම සහ බැංකුවේ ආකර්ෂණීය ප්‍රසාද ක්‍රමයයි.

**2016 දී සේවක පිරිවැටුම වයස් කාණ්ඩය සහ ස්ත්‍රී/පුරුෂ භේදය අනුව**

	වයස් කාණ්ඩය				එකතුව
	18-25	26-45	46-55	56+	
පිරිමි	-	2	9	224	235
ගැහැණු	-	18	-	115	133
<b>එකතුව</b>	<b>-</b>	<b>20</b>	<b>9</b>	<b>339</b>	<b>368</b>

**2016 දී සේවක පිරිවැටුම, ප්‍රදේශය සහ ස්ත්‍රී/පුරුෂ භේදය අනුව**

ප්‍රදේශය	පුරුෂ	කාන්තා	එකතුව
අම්පාර	4	0	4
අනුරාධපුරය	10	3	13
බදුල්ල	6	2	8
මඩකලපුව	6	3	9
කොළඹ	84	58	142
ගාල්ල	10	5	15
ගම්පහ	10	12	22
හම්බන්තොට	8	1	9
යාපනය	4	1	5
කළුතර	15	8	23
මහනුවර	22	12	34
කෑගල්ල	4	1	5
කුරුණෑගල	12	8	20
මාතලේ	4	4	8
මාතර	11	9	20
මොණරාගල	2	-	2
නුවර එළිය	7	-	7
පොළොන්නරුව	5	-	5
පුත්තලම	4	1	5
රත්නපුරය	5	3	8
ත්‍රිකුණාමලය	1	-	1
වත්ති	1	2	3
<b>එකතුව</b>	<b>235</b>	<b>133</b>	<b>368</b>

**සේවකයින් රඳවාගැනීමේ ඉහළම අනුපාතයක් බැංකුව පවත්වාගෙන යයි.**

**4%**  
සේවක පිරිවැටුම

**183,460**  
සේවක පුහුණු පැය ගණන (වර්ෂයට අදාළව)

**සමාජීය සහ සබඳතා ප්‍රාග්ධනය**

**අපගේ ක්‍රමෝපායට සහ අගය නිර්මාණ ක්‍රියාවලියට ඇති අදාළත්වය**

අප සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගොඩ නගා ඇති සබඳතාව අඛණ්ඩ ව්‍යාපාර ව්‍යාප්තියට, සේවා නව්‍යතාව නිෂ්පාදන සංවර්ධනය යන තීරණාත්මක සාධක මත රඳා පවතී.

**අප විසින් සාර්ථකත්වය මනිනුයේ**

- අපගේ ගනුදෙනුකරුවන්ගේ දිගටම අප සමඟ රැඳී සිටීමත් අපට අනුග්‍රහය දැක්වීම අපගේ සාර්ථකත්වයේ මිනුමයි.
- ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාදීමේ අපගේ සාර්ථකත්ව පෙන්වන මුඛ්‍ය දර්ශකයක් වන්නේ ගනුදෙනුකරුවන්ගේ තෘප්තියේ බව වැඩි දියුණු කිරීමයි.
- අප ප්‍රදානය කරනු ලබන නිෂ්පාදිත මාලාවේ සහ සේවා තත්වයේ මිනුම වන්නේ පිවිසියේ විවිධ කාලීන ඔස්සේ අප සමඟ දිගටම ගනුදෙනු කිරීමට තෝරා ගැනීම සඳහා අප ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවීම තුළය.
- අපගේ සැපයුම්කරුවන් සමඟ දෙපාර්ශ්වයටම අනෙකුත් වශයෙන් ප්‍රතිලාභ ගිම්මක ඵලදායී සබඳතා පවත්වා ගනු ලබයි.

**ගනුදෙනුකරුවන්ගේ සමඟ අප සබඳතා**

අප කියන කරන සියළු දෑ හි හඳුනා බඳු ගනුදෙනුකරුවන් වන අතර අපගේ අගනාකම් උදාහරණ වැඩියේ දැක්වෙන පරිදි ඔවුන්ගේ වෙනස්වන නිෂ්පාදිත අවශ්‍යතා වලටත් ඔවුන් බැංකුව සමඟ ගනුදෙනු කරන කවර හෝ අවස්ථාවක ඔවුන්ට සේවා සැපයීමට සෑදී පෑදී සිටීමටත් අපි කැපවී සිටින්නෙමු.

**ගනුදෙනුකරුවන්ගේ තරාතිරම**

ශ්‍රී ලංකාව පුරා 80% ක ප්‍රදේශයක් සිසාරා පැතිරුණු මහජන බැංකුව ගනුදෙනුකරුවන් මිලියන 18 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට සේවය සලසයි. මෙතරම් තරගකාරී වටපිටාවක් පැවතියදී පවා අප බැංකුවට මෙතරම් ගනුදෙනුකර සම්ප්‍රදායකට ළං වීමට හැකිවීම මගින් කියාපානුයේ අපගේ සහනාමයේ අප වෙත ගනුදෙනුකරුවන් පවත්වන විශ්වාසනීය සබඳතාවේ මගිමයයි. අපට සේවය සලසාලිය හැකි වයස, ප්‍රාදේශීය සීමා, ආර්ථික තරාතිරම වැනි බහු විධි ප්‍රභේදයන්ගෙන් කියා පාන්නේ අප නිෂ්පාදිතයෙන්ම විස්තාර බව මෙන්ම විවිධ වූ අවශ්‍යතා ඇති ගනුදෙනුකර ප්‍රභේද වෙත සේවා සැපයීමට අප දක්වන සමත්කමයි.

**සංකලිත වූ නිෂ්පාදිත සහ සේවා පිරිනැමීම**

අප පුද්ගල සහ ව්‍යාපාර ගනුදෙනුකාරකවතුන් වෙත ඔවුන්ගේ දිවියේ විවිධ අදියර පසුකරමින් එන ගමනේ හැම විටම ඔවුන් වෙත සේවා සැපයීමට අපට හැකි වී ඇත්තේ අප විසින් ප්‍රදානය කරන විවිධ වූ නිෂ්පාදිත සේවා නිසාවෙනි.


උදාහරණ වශයෙන් අප පුද්ගල ගනුදෙනුකරුවකුට අප සපයන සේවා අතර තම ඉතුරුම් ආයෝජනයට සුරක්ෂිත තැනක්, වංචල හා නිශ්චල දේපල මිලදී ගැනීමට අරමුදල් සැපයීම, දේපල කළමනාකරණය විසඳුම්, සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්

සැකසූ ඉතුරුම් නිෂ්පාදිත යනාදිය පෙන්වා දිය හැකිය. එමෙන්ම අප ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, එහි ව්‍යාප්තියට අරමුදල් සැපයීමට සහ ගෙවීම් ආරක්ෂිතව පාලනය කිරීමට උදව් දීම කැපී පෙනේ.

	ආයෝජන නිෂ්පාදිත	මූල්‍ය සම්පාදන ප්‍රවේශ	ගනුදෙනු/නිෂ්පාදිත	වෙනත්
පාරිභෝගික බැංකු සේවා	<ul style="list-style-type: none"> <li>• ජංගම ගිණුම්</li> <li>• ඉතුරුම් ගිණුම්                             <ul style="list-style-type: none"> <li>- ඉසුරු උදාහරණ</li> <li>- සියු උදාහරණ</li> <li>- 'යඒස්' (Yes)</li> <li>- චනිතා වාසනා</li> <li>- ජනජය</li> <li>- අස්වැන්න</li> <li>- පරිනත</li> <li>- පිපල්ස් රලෙක්ස්</li> <li>- සාමාන්‍ය ඉතුරුම්</li> </ul> </li> <li>• ස්ථාවර තැන්පතු</li> <li>• ඒකීනී තැන්පතු</li> <li>• විදේශ මුදලින් තැන්පතු</li> </ul>	<ul style="list-style-type: none"> <li>• පුද්ගල ණය</li> <li>• වාරික ණය</li> <li>• නිවාස ණය</li> <li>• උකස් කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ණය/හර කාඩ්පත්</li> <li>• ජංගම/කෙටි පණිවුඩ මගින් බැංකුකරණය</li> <li>• අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• තැගි වවුචර්</li> </ul>
ව්‍යවසාය බැංකුකරණය	<ul style="list-style-type: none"> <li>• ජංගම ගිණුම්</li> <li>• ඉතුරුම් ගිණුම්</li> <li>• ස්ථිර තැන්පතු</li> </ul>	<ul style="list-style-type: none"> <li>• අධිරා</li> <li>• වාරික ණය</li> <li>• කුඩා හා මධ්‍ය පරිමාණ ණය</li> <li>• සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය ණය</li> <li>• වෙළඳ මූල්‍ය සම්පාදන</li> </ul>		
ආයතනික බැංකුකරණය	<ul style="list-style-type: none"> <li>• ජංගම ගිණුම්</li> <li>• ඉතුරුම් ගිණුම්</li> <li>• ස්ථිර තැන්පතු</li> </ul>	<ul style="list-style-type: none"> <li>• අධිරා</li> <li>• වාරික ණය</li> <li>• වෙළඳ මූල්‍ය සම්පාදනය                             <ul style="list-style-type: none"> <li>- ආනයන/අපනයන මූල්‍ය සම්පාදනය</li> <li>- නැව්ගත කිරීම් සහ බැංකු අපකර</li> <li>- ජාත්‍යන්තර වෙළඳාම් ගෙවීම් පහසුකම් (ණයවර ලිපි/ පිලිගැනුම් ගිවිසුම්)</li> </ul> </li> </ul>		
භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය	<ul style="list-style-type: none"> <li>• මුදල් වෙළඳපොළ ක්‍රියාකාරකම්</li> <li>• ආණ්ඩුවේ සුරැකුම්පත් වෙළඳාම</li> <li>• ආණ්ඩුවේ සුරැකුම්පත් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු</li> <li>• විදේශ විනිමය ගනුදෙනු</li> <li>• වෙනත් ගනුදෙනුවකින් ව්‍යුත්පන්න වූ {ඉදිරි විනිමය ගිවිසුම්, විදේශ විනිමය හුවමාරු (Fx Swaps) ගනුදෙනු}</li> </ul>			<ul style="list-style-type: none"> <li>• ආයෝජන බැංකුකරණය</li> <li>• ණය ප්‍රතිලේඛනගත කිරීම</li> <li>• උපදේශන සේවා</li> <li>• භාරකාර සේවා</li> </ul>
ජාත්‍යන්තර මෙහෙයුම්	<ul style="list-style-type: none"> <li>• විදේශ මුදල් තැන්පතු</li> </ul>			<ul style="list-style-type: none"> <li>• වෙළඳ සේවා</li> <li>• විදේශීය ගනුදෙනුකාර සේවා</li> <li>• විදේශීය ව්‍යවහාර මුදල් ප්‍රේෂණ</li> <li>• අන්තර්ජාතික ගෙවීම් හා නිරවුල් කිරීමේ සේවා</li> </ul>

**ප්‍රවේශය සහ සේවා සැපයුම් නාලිකා**

ශාඛා 737 ක්, පාසල් බැංකු ඒකක 1,358 ක් සහ දීප ව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 506 කින් සමන්විත අප බැංකුවේ පාදක ජාලය මෙරට මුල් බැසගත් ප්‍රධානතම ජාලයයි. 'පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී.' සමාගමේ ශාඛා 103 ක්ද 'පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී' සමාගමේ ශාඛා 11 කින්ද සමන්විතය. විවෘතව තබන කාලය දීර්ඝ කළ බැංකු ශාඛා සහ දින 365 ම විවෘත ශාඛා 4 ක් ක්‍රියාත්මක වන අතර බොහෝ ශාඛාවල ආධානිත ගනුදෙනුකාර හවතුන්ට පිවිසිය හැකි දොරටු තිබේ. ගනුදෙනුකාර හවතුන්ට හව පහසුකම් සහ පරිගණක ආශ්‍රිත සේවා සැපයීම අරභයා ශාඛා 100 ක් විසින්තකරණය කරන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මකව පවතී. අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිහිටුවා ඇත්තේ ක්‍රමෝපායී ස්ථානගත කිරීම් සලසා බැවින් වෙනත් බැංකුවල ගනුදෙනුකරුවන් වසරකට 400,000 ක් පමණ දෙනා ඒ වෙත ආකර්ෂණය වේ.




මුඛ්‍ය කාර්යසාධන දර්ශක පදනම් කරගනිමින් සියළු ශාඛාවල කාර්යසාධනය, නාලිකා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතා අධීක්ෂණය කෙරේ. එම දර්ශක අතර ව්‍යාපාර ව්‍යාද්ධිය, ගනුදෙනුකරුවන්ට සැපයෙන සේවය, අක්‍රීය ණය වැනි නිර්ණායක ඇතුළත් වේ. මෙම මුඛ්‍ය කාර්යසාධක දර්ශක පදනමින් සියළුම ශාඛා සම කාර්යක්ෂම ඇගයීමකට ලක් කර සේවක දීර්ඝ ඇගයීම සහ අභිප්‍රේරණය උදෙසා ඔවුන්ට ප්‍රසාද ලබා දේ. එපමණක් නොව අභ්‍යන්තර පාලන විධිවල සඵලදායී බව මැන බැලීම සහ අවදානම කළමනාකරන යන්ත්‍රණවල ප්‍රමාණවත් බව මැන බැලීම උදෙසා අප අභ්‍යන්තර විගණන ඒකකය ද ශාඛා අධීක්ෂණය කරනු ලබයි.

**ස්වයං සේවා නාලිකා**

බැංකුවේ මධ්‍යකාලීන සිට දිගුකාලීන දක්වා ක්‍රමෝපායට ඇතුළත් වන අංගයකි, ස්වයං සේවා නාලිකාවලට විශේෂිත අවධානයක් යොමු කරමින් බහුවිධ නාලික ප්‍රවේශයක් තුළින් සේවා සැපයුම පවසම්පන්න කිරීම, ඒ අනුව මේ වසර තුළදී ස්වයං සේවා Kiosks යන්ත්‍ර 7 ක් හඳුන්වා දුන් අතර ඒවායින් මුදල් තැන්පතු යන්ත්‍ර, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ පාරිභෝගික සේවා ඔල්පත් ගෙවීමට හැකි ගෙවීම් පියසක්ද ඊට අන්තර්ගත විය. ගනුදෙනුකාර හවතුන් වෙත වඩා දියුණු අත්දැකීමක් ලබා දීමට අමතරව එමගින් ශාඛාවේ කවුළු ඉදිරිපිට පෝලිම් ගැසී සිටින කාලය අඩුවීමත් එමගින් එහි සේවකයින්ගේ කාලය ඉතිරි වීම නිසා ව්‍යාපාර ව්‍යාද්ධිය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමත් පහසු කරවයි.

අපගේ ශාඛා ජාලය ඔස්සේ ඩිජිටල් ගනුදෙනු පහසුව හුරු වීමත් සමගම මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පවතින පරිගණක සේවා බාධාව මැඩපැවැත්වීමට අප ගනුදෙනුකාරහවතුන්ට ළඟාවීමේ හැකියාව උපයෝගී කරගත හැකිය. බැංකුවේ ජංගම පරිගණක සේවා යෙදවුම (mobile app), දියත් කළ පසු ගනුදෙනුකාර හවතුන් අතර පරිගණකගත බැංකුකරණ පහසුකම් පහසුවෙන් භාවිතා කරන ආකාරය කියා දෙන පරිගණක බැංකු සේවා නියෝජිතයෙකු බැගින් සෑම ශාඛාවකටම පත් කිරීමට අදහස් කෙරේ

**ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ මුදල් ආපසු ගැනීම්**




**සැමටීම බැංකුකරණය**

රටේ ආර්ථිකමය අතින් වරප්‍රසාද අහිමි ප්‍රදේශවලට බැංකුවේ දොර විවෘත කළ පළමු මූල්‍ය ආයතනය යන විරුදාවලිය ලත් බැංකුව ලෙස මහජන බැංකුව කෙරෙහි මහජනයා තුළ හැඟීමක් පවතී. උදාහරණයක් වශයෙන් උතුර හා නැගෙනහිර පළාත්වල බැංකුවේ ශාඛා ඇරඹියේ ජනවාර්ගික ගැටුම නිමවන්නට බොහෝ කලකට පෙර එනම් වසර 54 ක් තරම් ඈත කාලයකදී රටේ වෙනත් මූල්‍ය ආයතන එම ප්‍රදේශවල පය ගසන්නට පෙරාතුවයි. මේ ප්‍රදේශවල අපේ සේවකයින් හානා ක්‍රිත්වයෙන්ම සිය බැංකු මෙහෙයුම් කටයුතු කිරීමට සමත් පිරිසක් වන අතර එහි ලියකියවිලි පවා හානා ක්‍රිත්වයෙන්ම මුද්‍රණය වී පවතී. ආධානිත ගනුදෙනුකාරහවතුන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගනිමින් අප ශාඛා 138 ක් රෝද පුටු ඇතුළු කළ හැකි පරිදි සකසා ඇති අතර වැඩිහිටි සහ විශේෂ හැකියා ඇති ගනුදෙනුකාරහවතුන් හට විශේෂිත සේවා ඉදිරිපත් කෙරේ.




	සියළු පළාත්	ආර්ථිකමය අර්ථ වරප්‍රසාද අර්ථික කලාප		
		උතුරු පළාත	තැනූගොඩ පළාත	ඌව පළාත
ශාඛා ගණන	737	48	61	49
ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ගණන	506	22	37	28
අත්තිකාරම් (රු. මිලියන)	950,824	22,762	39,630	29,990
තැන්පතු (රු. මිලියන)	1,077,812	38,031	37,868	36,776



සමාජයේ උණ සේවාලාභී කොටස්වල පන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් බැංකුව විසින් විශේෂිත නිෂ්පාදිතයන් ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස අප ක්‍රියාත්මක වී තිබේ. උදාහරණයක් වශයෙන් ළමා ගිණුම් වර්ග 3 ක් සහ කාන්තා ගිණුම් ඉදිරිපත් කළ ප්‍රථම බැංකුව වූයේ මහජන බැංකුවයි. වෙනත් බැංකු අප අනුගමනය කරමින් එවැනිම නිෂ්පාදිතයන් දියත් කළ ද, මෙම ආකර්ෂණීය පන ප්‍රභේදයන්හි අප සතු වෙළඳපොළ පංගුව රැකගෙන සිටීමට බැංකුව සමත් වී සිටී.

**ඉතුරුම් සඳහා විශේෂිත නිෂ්පාදිත**

රු. බිලියන



**අප ගනුදෙනුකාරනවතුන්ගේ ප්‍රතිචාර**

අප ගනුදෙනුකාරනවතුන්ගේ වැඩි මනාපය දැන ගැනීමට සහ අපට තවත් දියුණු කරගත හැකි විභවතා අංශ වෙන්දැයි සොයා බැලීමේ අරමුණින් 2016 දී ස්වාධීන වෙළඳපොළ අධ්‍යයන ආයතනයක සහාය ලබාගෙන දීප ව්‍යාප්ත සංගණනයක යෙදුණි. සමස්ත වශයෙන් අප බැංකුව එහිදී සන්නාම සමඟාම, නිෂ්පාදිත සේවා පරාසය සහ ස්ථාවරත්වය යනා දී පැතිකඩ වලින් 5 න් 4.3 ක ඉහළ ලකුණු ලබමින් ලත් ශ්‍රේණිගත කිරීම සතුටට කරුණකි. ඊට අමතරව එහිදී හඳුනාගත් අප තවදුරටත් නිවර් කරගත යුතු ක්ෂේත්‍ර වනුයේ කාර්ය මණ්ඩලයේ ප්‍රතිචාර, ශාඛා සේවා සහ පහසුකම් යනාදී ක්ෂේත්‍රයි. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල නිසා අප බැංකුවේ ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාවලියට පහත සඳහන් තීරණාත්මක ප්‍රතිචාර එකතු කරන ලද්දේ එහිදී හඳුනාගත් අඩුපාඩු වලට වඩා සඵලදායී අන්දමින් පියවර ගැනීම වෙනුවෙනි.

ගනුදෙනුකාර නවතුන්ගේ අපේක්ෂා නිවැසක් ලෙස හඳුනාගත් ක්ෂේත්‍ර	එය මගහරවාලීමේ අරියෙන් ගත් ක්‍රමෝපායික පියවර
කාර්ය මණ්ඩලයේ ප්‍රතිචාර	සේවා සැපයීම අතින් අඩුම තරමින් පුහුණු සැසි දෙකකටවත් සෑම ශාඛාවකම සේවක පිරිස සහභාගි කරවීම.
ගනුදෙනුකාරනවතුන්ගේ පහසුව	ගනුදෙනුකාරවන්ට පහසුව සහ නමයශීලිතාව සැපයීමේ අරමුණින් දියත් කළ පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය තුළින් මාර්ගගත සහ ජංගම බැංකු කටයුතු දැඩි පවයකින් ක්‍රියාත්මක කෙරේ. ස්ථාන කීපයකදී ම ස්වයං සේවා Kiosks යන්ත්‍ර ස්ථාපිත කරන ලදී.
ශාඛා සේවා	ශාඛාවේ විසින්තකරණය සහ පරිගණක පහසුකම් නවීකරණය කරන ලද්දේ රටේ බැංකු අතර මහජන බැංකුව තාක්ෂණික දියුණුව අතින් ඉදිරි පෙළ බැංකුවක් යැයි සැමටම දැනෙන පරිද්දෙනි.

වඩා ව්‍යුහගත සහ අංගසම්පූර්ණ ආකාරයකට ගනුදෙනුකාර අවශ්‍යතා හඳුනාගෙන, විශ්ලේෂණය කර වාර්තා කිරීම අරමුණින් වෙනම පර්යේෂණ සහ අලෙවිකරණ සංගණන අංශයක් ස්ථාපිත කිරීමේ පියවර ගැනීමට කටයුතු කරනු ලැබ ඇත.

**ගනුදෙනුකාර නවතුන් දැනුවත් කිරීම**

ගනුදෙනුකාරනවතුන්ගේ දැනුම වර්ධනය සහ පරිගණක ආශ්‍රිත බැංකුකරණ පහසුව පිලිගැනීමේදී මතුවන සමාජීය සහ තාක්ෂණ අපහසුතා මැඩලීමට ව්‍යුහාත්මකව සැකසූ අධ්‍යාපන වැඩසටහන් මගින් එම නිවැස පිරවීමට කටයුතු කරයි. මේ වසර තුළදී පහත දැක්වෙන පරිදි අප ගනුදෙනුකාර නවතුන් 76,000 ක් දෙනාගේ සමස්ත සහභාගිත්වය ලත් විෂය ක්ෂේත්‍ර ගණනාවක් අලලා වැඩසටහන් ක්‍රියාත්මක විය.

වැඩසටහන/දියත් කළ වැඩ පිලිවෙල	අභිමතාර්ථය/විස්තරය	කළාපය/දිස්ත්‍රික්කය	සහභාගි වූ සංඛ්‍යාව
වහිතා වාසනා වැඩමුළුව	මෙම වැඩසටහනේ අරමුණු වූයේ කාන්තාවන් තුළ පුරුක්ෂිතතාව, ආරක්ෂාව, පවුලේ පෝෂණය, මූල්‍ය විනය, ආකල්ප සහ පෞරුෂ සංවර්ධනය අතුළු අංශ ගණනාවක් ගැන කාන්තා දැනුවත් බව ඉහළ නැංවීමයි. සහභාගිවුවන්ට වහිතා සහ/හෝ ළමා ගිණුමක් ඇරඹීමටද අවස්ථාව ලබා දුණි.	දික්වැල්ල	1,000 ක් පමණ
'සුපය' පුවත්පත සමග සියු උදාන - 5 ශිෂ්‍යත්ව වැඩසටහන	5 වසර ශිෂ්‍යත්ව විභාගය පිලිබඳව සියු සියුපියන් සහ ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම	දිවයින පුරා	දරුවන් 40000 දෙමාපියන් 25000 ක් පමණ
කුඩා හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකාරවන් අරභයා ව්‍යවසාය උදාන	බැංකුකරණය, මූල්‍ය ගිණුම්කරණය, මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර ක්‍රමෝපාය සහ බඳුකරණය ගැන ගනුදෙනුකාරවන් දැනුවත් කිරීම.	ගම්පහ කළුතර මාතලේ	806



මාධ්‍ය දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සුරක්ෂිතතාව සහ ආරක්ෂාව, පවුලේ පෝෂණය, මූල්‍ය විනය, ආකල්ප සහ පොරොන් වර්ධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනේ අවස්ථාවක්.



දිවයින පුරා පැවති 5 වසර ශිෂ්‍යත්ව වැඩසටහන එම දරුවන් සහ දෙමාපියන් දැනුම්වත් කළ අවස්ථාවක්.



ගම්පහ, කළුතර සහ මාතලේ දිස්ත්‍රික්කවල පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ව දැනුම්වත් කිරීමේ 'ව්‍යවසාය උදාහරණ' වැඩසටහන

**බැංකු සේවා නිෂ්පාදිත වගකීම**

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාව පරිදි සකසන ලද අප බැංකුවේ ගනුදෙනුකාරනවතුන්ගේ ප්‍රඥප්තිය මගින් අපගේ සේවා නිෂ්පාදිත සියල්ලකටම අදාළ එකිනෙක ගියමයන් සහ කොන්දේසි සියල්ල සියළු ගනුදෙනුකාරනවතුන් වෙත පැහැදිලිව වැටහෙන බවට වග බලා ගෙන ඇත. තැන්පතු සහ ණයවලට අදාළ පොලී අනුපාත සහ අනෙකුත් ගාස්තු අපගේ වෙබ් අඩවියේ පළ කරන අතර දිනපතා යාවත්කාලීන කෙරේ. එපමණක් නොව සෑම බැංකු සේවා නිෂ්පාදිතයකටම අදාළව දැනුවත් කිරීමේ පත්‍රිකා සියල්ල තමන් කැමති භාෂාවෙන් ගනුදෙනුකාරනවතුන් හට ලබාගැනීමට හැකි

පරිදි ශාඛාවේ රඳවා තිබේ. මේ වසර තුළදී සේවා සහ නිෂ්පාදිත වලට සහ සේවා සහ නිෂ්පාදිත දවටන වල මුද්‍රිත කරුණු ආදියේ කිසිදු නියාමන, ස්වේච්ඡා හේතු හෝ වෙනත් උපදෙස් මාලාවක් කඩ කිරීම පිළිබඳ කිසිදු සිද්ධියක් වාර්තා නොවීය.

**අලෙවිකරණ සන්නිවේදනය**

බැංකුවේ දැන්වීම් සහ ප්‍රවර්ධන ප්‍රචාරක ද්‍රව්‍ය සියල්ල නිර්මාණය කරන්නේ බැංකුවේ අදාළ නියාමන අවශ්‍යතා ආයතනය ආචාරධර්ම සහ බැංකුවේ සන්නාම උපදෙස් මාලාවේ එන අඛණ්ඩතා අවශ්‍යතා සපුරාමින්, බැංකුවේ ආයතනය සන්නිවේදන ප්‍රතිපත්තිය අනුකූලව වන අතර සියළුම අලෙවිකරණ සන්නිවේදන මෙම අනුකූලතාවට යටත්වේ. මෙකී අලෙවිකරණ

සන්නිවේදන ප්‍රභේද සියල්ලම ප්‍රසිද්ධ කිරීමට පෙරාතුව බහුවිධ පරීක්ෂා සහ අනුමැතියට යටත් කෙරේ. අලෙවිකරණ සන්නිවේදන සම්බන්ධයෙන් මේ වසර තුළදී කිසිදු අනනුකූලතාවක් හෝ කිසිදු නියාමන, ස්වේච්ඡා කේත හෝ වෙනත් උපදෙස් මාලාවක් කඩ කිරීමක් ගැන වාර්තා නොවීය.

ගනුදෙනුකාරනවතුන්ගේ රහස්‍යතාව රැකදීම බැංකු පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊට ආනුෂංගිකව තිබුණ කළ උපදෙස් මගින් ගනුදෙනුකාරනවතුන්ගේ තොරතුරුවල ආරක්ෂාව නියාමනය වේ. සෑම කල්හිම අප

ගනුදෙනුකාරනවතුන්ගේ තොරතුරුවල රහස්‍යතාව රැකදීම තබා පහත සඳහන් පියවර ක්‍රියාත්මක කර තිබේ.

- රහස්‍යතාව සුරකින බවට සෑම සේවකයාම දිවුරුමක් දේ.
- විද්‍යුත් තැපැල් රහස්‍යතාව සුරැකීම
- ගනුදෙනුකාරනවතුන්ගේ පුද්ගලික තොරතුරු පිලිබඳව සේවකයින්ට ප්‍රවේශවීමේ සීමා සහ පාලන විධි
- අනුගත බව සුරැකීමේදී නීතිපතා සමාලෝචන සහ විගණන සිදු කිරීම
- තෙවැනි පාර්ශ්වයකට ගිණුම් විස්තර හෙළි නොකිරීමේ සීමා කිරීම

ගනුදෙනුකාරනවතුන්ගේ තොරතුරු, රහස්‍යතාව කඩකිරීම, කිසිදු හිසාමන, ස්වේච්ඡා කේත හෝ වෙනත් අනුකූලතාවක් ගැන මේ වසර තුළදී වාර්තා නොවිණි.

**ගනුදෙනුකාරනවතුන්ගේ දුක්ගැනවිලි පිළිබඳ විසඳුම් සැපයීම**


ගනුදෙනුකාරනවතුන්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි සලකා බැලීම සඳහා ව්‍යුහගත ක්‍රියා පිලිවෙතක් සකසා ඇති අතර ඒ ගැන අපගේ වෙබ් අඩවිය තුළින්ද සෑම ශාඛාවක ප්‍රදර්ශනය කර ඇති නිවේදන තුළින්ද සියලුම ගනුදෙනුකාරනවතුන් දැනුවත් කර තිබේ. යම් හෙයකින් කිසියම් ගනුදෙනුකරුවකුට සැහිල්කම පත් විය නොහැකි අයුරින් යම් දුක්ගැනවිල්ලක් විසඳී නම් ඒ ගැන පැමිණිලි කළ හැකි අයුරින් මූල්‍ය ඔම්බුඩ්ස්මන් (දුක්ගන්නාරාළ) වරයාගේ සහ බැංකුවේ දුරකථන අංක සහ තොරතුරු සෑම ශාඛාවකම ප්‍රදර්ශනය වේ.

අප ගනුදෙනුකාරනවතුන්ට සේවය සැපයීම පිණිස කැප වූ පැමිණිලි පිළිබඳ සලකා බැලෙන ඒකකයක් සහ 24 පැයේ දුරකථන සේවයක් බැංකුව විසින් පවත්වාගෙන යන අතර ඒ සියළු වෝදනා හා දුක්ගැනවිලි වාර්තා කරගෙන යම් නිශ්චිත කාලසීමාවක් ඇතුළත ඊට පිළිතුරු ලබාදීම එමගින් පහසු කරවයි. එවැනි පැමිණිලි ලද වහාම ඊට පිළිතුරු දීමට ප්‍රාදේශීය කළමනාකරු වෙත එය යොමු කෙරේ. යම් සේවකයෙකු සමබන්ධයෙන් නොකඩවා පැමිණිලි වාර්තා වෙතොත් ඒ බව බැංකුවේ අභ්‍යන්තර විමර්ශන සහ පරීක්ෂණ අංශය වෙත යොමු කෙරෙන්නේ සමාලෝචනය කර පියවර ගැනීම පිණිසයි. එපමණක් නොව ගනුදෙනුකාරනවතුන්ගෙන් ලත් පැමිණිලි සහ දුක්ගැනවිලි ගැන මාසික ශාඛා කළමනාකරුවන්ගේ රැස්වීමේදී සේවකයින් වෙත දැනුම් දෙන අතර එවැනි සිද්ධීන් යළි මතුවීම වැළැක්වීම උදෙසා ගත යුතු පියවර ද එහිදී නිර්දේශ කෙරේ. වසර තුළදී ගනුදෙනුකාරනවතුන්ගේ පැමිණිලි 304 ක් ලැබුණු අතර එයින් 266ක් වසර තුළදීම විසඳන ලදී. ඉතිරිය දැනට අභ්‍යන්තර විමර්ශන සහ පරීක්ෂණ අංශයේ විමර්ශනයට ලක් වී පවතී. දුක් ගැනවිලි විසඳීමේ සාමාන්‍ය ක්‍රමවේදයට අමතරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අඩපනවීම් පිළිබඳ පැමිණිලි අධීක්ෂණය සඳහා මධ්‍යම ස්වයංක්‍රීය

ටෙලර් යන්ත්‍ර පාලක අංශයක්ද බැංකුව විසින් ස්භාවික කර තිබේ. සියළු බඳවාදීන් පිළිබඳව ශාඛාවට දැනුම්දීමටත්, නිශ්චිත කාල සීමාවකදී යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇත. ක්ෂණික වාර්තා කිරීම සහ ප්‍රගතිගාමී අධීක්ෂණ පියවර නිසා මෑත වසර වලදී එවැනි අඩපනවීම් වල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි.

**ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අඩපනවීම්**

අඩපනවීම් සංඛ්‍යාව



**අපගේ ව්‍යාපාර හවුල්කරුවන්**

වසර 55 කට අධික ඉතිහාසය පුරා අප බැංකුව විසින් විවිධ වූ ව්‍යාපාර හවුල්කරුවන් සමග වඩවාගෙන එන සුභද සබඳතා නිසා අගනාකම් එකතු කිරීමේ හැකියාව ප්‍රවර්ධනය වී තිබේ. පොදු අගනාකම් සහ ආචාරධර්ම මත පදනම්ව දෙපාර්ශ්වයටම සුභද්‍රව්‍ය ව්‍යාපාර වර්ධනයකට හිතකර සුභද සබඳතා ගො නගා ගැනීම උදෙසා අපි දැඩි වෙහෙසක් ගනිමු. 2016 වසරේදී අප සැපයුම්කරුවන් වෙත රු. බිලියන 8.6 ක අගයක් එකතු කිරීමට සමත් වූ අතර එය ඉකුත් වසරට වඩා 20% ක වැඩිවීමකි. අපගේ අගනාකම් වඩවා ගැනීම සඳහා අප විසින් භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කරගනු ලබන සැපයුම්කරුවන් මෙන්ම විදේශ සබඳතා පවත්වන බැංකු සහ නියෝජිත ආයතන වැනි ජාත්‍යන්තර මූල්‍ය සේවා පහසුකම් සපයන හවුල්කරුවන්ගෙන් බැංකුවේ ව්‍යාපාර හවුල්කරුවන් සමන්විත වේ.

පහත සඳහන් කර්මාන්ත අනුබද්ධිත සංගම් සමග අප බැංකුවේ සාමාජිකත්වය දුරිය.

- ඒසියා පැසිෆික් රුරල් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ක්‍රෙඩිට් ඇසෝසියේෂන්
- දී ඇසෝසියේෂන් ඔෆ් කසේලයන් ඔෆිසර්ස් ඔෆ් ද බෙන්ක්, ශ්‍රී ලංකා
- දී ආසියානු මුදල් සමන් (ගැරන්ටි) ලිමිටඩ්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
- ශ්‍රී ලංකා බැන්කර්ස් ඇසෝසියේෂන් (ගැරන්ටි) ලිමිටඩ්
- ඇසෝසියේෂන් ඔෆ් බෙන්කින් සෙක්ටර් රිසේක් ප්‍රොෆෙෂනල්ස් ශ්‍රී ලංකා
- ක්ලියරින් ඇසෝසියේෂන් ඔෆ් බෙන්කර්ස්
- ඇසෝසියේෂන් ඔෆ් ප්‍රයිමරි සිලර්ස්

**ප්‍රජා සත්කාර ව්‍යාපෘති**

ශ්‍රී ලංකා ප්‍රජාව තුළ වෙසෙන විවිධ ජනකොටස් වල කිට්ටුවන්හි සහකරුවෙක් වශයෙන් සුභද්‍රව්‍ය සබඳතා වඩවා ගැනීමට බැංකුව ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතා දිනාගැනීම තුළින් මුල් බැසගත් නොද හමක් පවත්වා ගෙන යයි. ආර්ථිකයේ පාදක තලයේ වෙසෙන ජනයාගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් බැංකු පද්ධතියට ඇතුළත් කර ගනිමින් ව්‍යවසායකත්වය වැඩි දියුණු කරගනිමින් ඔවුන්ගේ සමාජාර්ථික දියුණුව උදෙසා අතිශයින්ම වැදගත් කාර්යභාරයක් අප බැංකුවේ එදා මෙදා තුර ඉටු කර තිබේ. බැංකුව විසින් ප්‍රජාවට ඉටු කරන සේවාව පහත සඳහන් පැතිකඩ වලින් සැපයේ.

- ව්‍යවසායකත්ව සංවර්ධනය
- ප්‍රජා සංවර්ධන පාදක ණය දීම
- දැනට කරගෙන යන ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම්

**ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු**

ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනයේ නියමුවෙක් ලෙස හමු දරා සිටින අප බැංකුව ධාරිතා වර්ධන වැඩසටහන් මගින් සහ සිය පෘථුවේ පැතිරුණු ශාඛා ජාලය යොදා ගනිමින් මූල්‍ය සම්පාදන ප්‍රවේන සපයමින් මෙරට ආර්ථිකයේ පාදක තලයේ වෙසෙන ජන කොටස් සමග කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යයි. මෙම වැඩසටහන තුළින් බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල විසින් හඳුනාගත් ජාතික දර්ථතා මට්ටමට පහලින් දිවී ගෙවන පුද්ගලයින් (අවශ්‍ය නම්) ඔවුන්ගේ ව්‍යාපාර කළමනාකරණ කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහන් වලට යොමු කර එමගින් මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කර ව්‍යවසායකත්ව කුසලතාව නැංවීමට උදව් දී ඇත. බැංකුවේ සේවක පිරිස විසින් සම්පාදනය කරනු ලබන මෙකී පුහුණු වැඩසටහන් තුළින් ඵලදායී ව්‍යාපාරික අදහස් මතු කර ගැනීමට, දැනුම බෙදා හදා ගැනීමට මෙන්ම මූල්‍ය විනය වඩවා ගැනීමටද ඔවුන් සමත් වී සිටී. ඊට සහභාගි වූ අයට තමන්ගේම කියා ව්‍යවසාය අවස්ථාවන් හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා රු. 25,000/- ක මූල්‍ය පහසුකමක්ද සපයන ලදී. ඔවුන්ගේ ව්‍යාපාරයේ ප්‍රගතිය නිබඳව සමාලෝචනය කරන අප බැංකුවේ නිලධාරීන් ඔවුන් හා කිට්ටු සබඳතා පවත්වාගනිමින් එම ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා අඛණ්ඩ අතහිත දීමක් පුහුණුවත් සපයා දෙයි. ව්‍යවසායකත්ව ප්‍රගුණතා පෙන්වන කාන්තාවන් දිරිගන්වමින් එවැනි පවුල් වෙත අමතර ආදායම් මාර්ගයක් මතු කරදී ඔවුන්ගේ සමාජාර්ථික දියුණුව උදෙසා දිරි දීමත්, බැංකුවේ තවත් ගනුදෙනුකාරනවතුන් 2016 අගදී ක්ෂුද්‍ර ණයලක්ෂී ගනුදෙනුකාරනවතුන් 341 දෙනෙක් සමග මෙලෙස ඔවුන්ගේ දියුණුවට අතහිත දී තිබුණි.

**පුජා සංවර්ධනය අරමුණු කරගත් ණය පහසුකම් සැපයීම**

බැංකුව විසින්ම පවත්වාගෙන යන ණය පහසුකම් සැපයීමෙන් ඔබ්බට ගොස් රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය සංවිධාන කිහිපයක් හා එක් වී (ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම ඔස්සේ) තෝරාගත් විශේෂිත කාර්මාන්ත අංශ වෙනුවෙන් සහාය සලසමින් සමාජ ප්‍රතිලාභ සැලසීමටද උර දෙයි. මෙම පහසුකම් මූලික වශයෙන්ම සලසනු ලබන්නේ බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන අංශය විසින් සහ සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදන අංශය විසිනි. එතුළින් රැකියා උත්පාදනය, ගෘහ කාර්මාන්ත සඳහා සහාය දීම මෙන්ම රටේ කෘෂි ක්ෂේත්‍රයට සහාය දැක්වීම ද ඉටු කෙරේ.

	2016 දෙසැම්බර් අත වන විට			
	බැංකුවෙන් අරමුදල් සැපයූ		ප්‍රතිමූල්‍ය ක්‍රම ඔස්සේ අරමුදල් සැපයූ	
	ණය සංඛ්‍යාව	නොපියවා ඇති මුදල (රු. මිලියන)	ණය සංඛ්‍යාව	නොපියවා ඇති මුදල (රු. මිලියන)
කෘෂිකාර්මික	11,237	2,692.67	7,108	5,525.99
ලාභිභාවය	14	0.59	1,084	205.22
පාරිභෝගික	2	0.08	5	0.30
මූල්‍යමය	-	-	24	2.27
නිවාස සහ දේපළ	3	0.15	8	0.30
කාර්මික	1,764	53.16	612	82.64
අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම්	32,530	4,150.40	7,299	435.89
සේවා	105	6.11	138	7.56
සංචාරක කාර්මාන්තය	-	-	10	5.51
<b>එකතුව</b>	<b>45,655</b>	<b>6,903.17</b>	<b>16,288</b>	<b>6,265.68</b>

**බැංකුවේ ආයතනමය සමාජ වගකීම ඉටු කළ අවස්ථා කීපයක්**



අඛණ්ඩව 7 වැනි වරටත් කොළඹ නවම පෙරහැරට මහජන බැංකුවේ අනුග්‍රාහක දායකත්වය පිරිනැමුණු අවස්ථාව.



මහජන බැංකුවේ ක්‍රීස්තියානි සහෝදරත්ව සංසදය විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කළ අවස්ථාව.



දිවයින පුරා පාසල් පොත් බෙදා දීමේ වැඩසටහන මහජන බැංකුවේ බෞද්ධ සංගමය විසින් දියත් කරන ලදී. එමගින් සිසු දරු දැරියන් 7,000 ක් පමණ දෙනාට ප්‍රතිලාභ ගිම් මු අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් වැය කෙරිණි.



මහජන බැංකුවේ මුස්ලිම් මජ්ලීසය විසින් ඉදි කරන ලද නිවසක් මඩකලපුව දිලිඳු පවුලකට ප්‍රදානය කළ අවස්ථාව.



මතුගම විද්‍යා පදනම විසින් පවත්වාගෙන යනු ලබන ළමා පංතිවලට වාගේ තනවු යොදා සැකසූ ආරක්ෂිත ක්‍රීඩාගාරයක්. මහජන බැංකුවේ හින්දු සංගමය විසින් නිමවා හාර දුන් අවස්ථාව.


මහජන බැංකුව මගින් සෑම වසරකම පාහේ වරප්‍රසාද අතිමි දරා කළ වෙන මවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට අනුගත දීම වෙනුවෙන් විවිධ ප්‍රජා සේවා වගකීම ඉටු කරන වැඩසටහන් මාලාවක් එකිනෙක ආගමික උත්සව සැමරීමට සමගාමීවත් පාරිසරික සුරැකුම සැමරීමටත් සමගාමීව සංවිධානය කරයි. මේ සන්කාරය සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ බැංකු සේවක සංගමය, බෞද්ධ සංගමය, හින්දු සංගමය, ක්‍රිස්තියානි සහෝදරත්ව සංසදය සහ මුස්ලිම් මජලිසය විසිනි. මේ වසර තුළදී රු. මිලි 40.3 ක් වැය කරමින් ඉටු කළ මේ සමාජ සුභසාධන මෙහෙවර කෙටියෙන් පහත දැක්වේ:

අධ්‍යාපනික	සංස්කෘතික හා කලා	වෙනත් ක්‍රියාකාරකම්
<ul style="list-style-type: none"> <li>20 වැනි වසරටත් නොකඩවාම පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදා දීම මගින් වරප්‍රසාද අතිමි දරාදැරියන් 7,000 කට අත හිත දීම</li> <li>පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධනය උදෙසා, මතුගම, වානේ තනුවු වලින් ක්‍රීඩා මණ්ඩපයක් ඉදි කරදීම වැනි ප්‍රදානයන් සිදු කිරීම</li> <li>යටිතල පහසුකම් සවිබල ගැන්වීම සහ පොත් ප්‍රදානය තුළින් ආගමික අධ්‍යාපනයට දායකත්වය සැපයීම</li> <li>පොත් ප්‍රදානය ඇතුළු බොහෝ අනුග්‍රාහක දායකත්ව සැපයූ අවස්ථා ගණනාවකි</li> </ul>	<ul style="list-style-type: none"> <li>පුරා 11 වැනි වරටත්, මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම</li> <li>ප්‍රාදේශීය මට්ටමින් සමරන විවිධ ආගමික ක්‍රියාකාරකම් වෙනුවෙන් දායකත්වය සහ අනුග්‍රාහකත්වය සැපයීම</li> <li>සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කර දීම</li> <li>සංස්කෘතික ඉසව්, හාට්‍ය සහ සංගීත සංදර්ශන සඳහා අනුග්‍රාහකත්වය සැපයීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අනුරාධපුර, රත්නපුර, මොණරාගල සහ නම්බන්තොට දිස්ත්‍රික්ක වල අසරණ පවුල් 5 කට නිවාස තනාදීම සඳහා රු. මිලියන 7.5 ක සමස්ත පිරිවැය දැරීම</li> <li>ගංවතුර, නායසම සහ නියගය වැනි ස්වාභාවික ව්‍යසන වල දී ආධාර සැපයීම</li> <li>රෝද පුටු, අත්වාරු සහ සතිපාරක්ෂක උපකරණ සපයා දී ආබාධිත අයට උදව් උපකාර කිරීම</li> </ul>

**සැපයුම්දාමයේ හවුල්කරුවන්**

බැංකුවට සැපයුම්කරුවන් ප්‍රගේද ගණනාවක් සිටී. ඔවුන් අතර ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පරිශ්‍ර සම්පාදකයින්, උපයෝගිතා සේවා සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ වත්කම් සපයන්නන් යනාදී පාර්ශ්ව ගණනාවකින් අප සැපයුම් දාමය සමන්විත වේ. මෙම සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත් වෙන්වී ක්‍රියාපටිපාටියට අනුකූලවය. සෑම වසරකදීම ප්‍රසිද්ධි වෙන්වීපත් කරදවා සැපයුම්කරුවන් ලේඛනගත කරගන්නා අතර එහිදී ඔවුන් තෝරාගනු ලබන්නේ ප්‍රමිති උපනතීන්, පිරිවැය සම්බන්ධතා මෙන්ම පාරිසරික සහ කම්කරු විධිවිධාන රු කීම යනාදී ක්‍රමවේදයක් අනුව ශක්‍යතා තක්සේරු කිරීමෙනි. අපගේ සැපයුම් දාමය තවමත් හසුරුවනු ලබන්නේ මිනිස් ශ්‍රමය පදනමින් බැවින් ඒ ක්‍රියාවලිය පරිගණක ගත කිරීමට අප සූදානම්ව සිටින බැවින් ඒ කටයුතු හිම වූ වහාම, අපගේ ශාඛා මට්ටමින් අපට ලැබෙන ඇණවුම්, ඉල්ලීම් ආදී ප්‍රසම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම, නම්‍යශීලී හැමියාවකින් කළමනාකරණය කරගත හැකි වනු නිසැකය. මේ නව ක්‍රමය ක්‍රියාත්මක වූ පසු පරිගණක ආශ්‍රිතව භාණ්ඩ පොත් පවත්වාගෙන යෑම සහ වෙන්වී පටිපාටිය අනුගමනය කිරීම පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගත හැකි වනු ඇත.

මෙහි පහත දක්වා ඇති පරිදි අපගේ සැපයුම්කරුවන් සමග බැංකුව ගනුදෙනු කරන්නේ වක්‍රීය වශයෙන් හා තත්කාලීන වශයෙන් අවශ්‍යතාව එළඹෙන පරිදි ය. 2016 වසරේදී අප විසින් ගෙවීම් සිදු කළ සමස්ත සැපයුම්කරුවන්ගෙන් 95% ක් දෙනා දේශීය පාර්ශ්ව විය.



**අපගේ ගෝලීය හවුල්කරුවන්**

ලොව පුරා රටවල් 108 ක තරම් විහිදුණු අපගේ ගෝලීය පදනම ශක්තිමත් වන්නේ නියෝජිත බැංකු 49 ක්, හුවමාරු මධ්‍යස්ථාන 72 ක් ඇතුළු පාලයෙන් ලැබෙන සවිසෙහි. අපගේ නියෝජිත බැංකු ලොව විශාලතම මූල්‍ය ආයතන අතර හුවමාරු මධ්‍යස්ථාන ඔස්සේ අපගේ විගමනික

සේවක-සේවිකාවන්ගේ ප්‍රේෂණ රට තුළට එවයි. මෙකී හවුල්කරුවන් අප විසින් තෝරාගෙන ඇත්තේ එම ආයතනයන් පූර්ණ තක්සේරුවකින් පසුව වන අතර දෙපාර්ශ්වයේම බැඳීම් පැහැදිලිව නිර්වචනය වූ ගිවිසුම් මත ගනුදෙනු පදනම් කර ගනී.



**සුදේශය**

Banca Nazionale del Lavoro SpA, (BNL) Rome  
 Bank of Ceylon, London  
 Bank of Cyprus Public Company Ltd., NicĒia  
 Barclays Bank PLC, London  
 BHF Bank Aktiengesellschaft, Frankfurt am Main  
 BNP Paribas SA, Paris  
 Budapest Bank RT, Budapest  
 Commerzbank AG, Frankfurt am Main  
 Credit Suisse, Zurich  
 CzekĚlovenka Obchodna Banca AS, Bratislava  
 Danske Bank A/S, Copenhagen  
 Deutsche Bank AG, Frankfurt am Main  
 Gorengska Banka DD, Ljubljana  
 HSBC Bank PLC, London  
 ING Bank NV, Amsterdam  
 ING Belgium SA/NV, Brussels  
 Intesa Sanpaolo SpA, Milano  
 Komerčni Bank NA, Prague  
 MKB Bank ZET, Budapest  
 National Westminster Bank PLC, London  
 Natixis, Paris  
 Nordea Bank AB (Publ), Stockholm  
 Nordea Bank Norge ASA, Oslo  
 Raifaizen Bank, Vienna  
 SEB Bank, Tallinn  
 SEB Bank, Vilnius  
 Skandinaviska Enskilda Banken AB (Publ), Stockholm  
 Societe Generale, Paris  
 Sparkasse Kolnbonn, Cologne  
 Svenska Handelsbanken AB (Publ), Stockholm  
 UBAE S.P.A, Rome  
 UBAF, Paris  
 UBS AG, Zurich  
 Ukrexim Bank, Kiev  
 Unicredit Bank Austria AG, Vienna  
 Unicredit Bank, Sofia  
 UniCredito Italiano SpA, Milan  
 Zagrebacka Banka DD, Zagreb  
 Zurcher Cantonale Bank, Zurich

**උතුරු ඇමෙරිකාව**

Bank of Montreal, Montreal  
 Bank of Nova Scotia, Montreal

Canadian Imperial Bank of Commerce, Toronto  
 Citibank NA, New York  
 Deutsche Bank Trust Company Americas, New York  
 Habib American Bank, New York  
 HSBC Bank USA NA, New York  
 JP Morgan Chase Bank NA, New York  
 Mashreq Bank PSC, New York  
 Standard Chartered Bank, New York  
 Wells Fargo Bank NA, USA

**දකුණු ඇමෙරිකාව**

Banco de Chile, Santiago  
 Banco Santander Brazil SA, Sao Paulo  
 BBVA Banco Continental, Lima  
 Deutsche Bank, Sao Paulo

**අප්‍රිකාව**

ABSA Bank Ltd., Johannesburg  
 Bank Misr, Cairo  
 Barclays Bank of Kenya Ltd., Nairobi  
 Citi Bank – Abidjan  
 Mauritius Commercial Bank Ltd – Port Louis  
 National Bank of Egypt, Cairo  
 Nedbank Ltd., Johannesburg

**ආසියාව**

Axis Bank Ltd., Mumbai  
 Bank for Foreign Trade – Hanoi  
 Bank of Ceylon, Chennai  
 Bank of China, Shanghai  
 Bank of Communications Co. Ltd., Shanghai  
 Bank of Maldives, Malé  
 Bank of Tokyo Mitsubishi UFJ Ltd., Tokyo  
 China Construction Bank, Beijing  
 China Development Bank, Shanghai  
 CIMB Bank Ltd., Kuala Lumpur  
 DBS Bank Ltd., Singapore  
 Exim Bank of Korea, Seoul  
 Export Import Bank of China, Beijing  
 Hana Bank, Seoul  
 HSBC Bank, Hong Kong  
 ICICI Bank Ltd., Mumbai  
 Industrial Bank of Korea, Seoul  
 Mashreq Bank PSC, Mumbai  
 MCB Bank Ltd., Karachi  
 Mizuho Corporate Bank Ltd., Tokyo

Nepal Bank Ltd., Kathmandu  
 Oversea-Chinese Banking Corp. Ltd., Hong Kong  
 Oversea-Chinese Banking Corp. Ltd., Kuala Lumpur  
 Oversea-Chinese Banking Corp. Ltd., Singapore  
 Pubali Bank Ltd., Dhaka  
 Rupali Bank Ltd., Dhaka  
 Standard Chartered Bank, Khartoum  
 Standard Chartered Bank (Pakistan) Ltd., Karachi  
 Standard Chartered Bank, Dhaka  
 Standard Chartered Bank, Kathmandu  
 Standard Chartered Bank, Tokyo  
 State Bank of India, Chennai  
 Sumitomo Mitsui Banking Corporation, Tokyo  
 UBAF, Singapore  
 Woori Bank, Hanoi

**ඕසිනියා කලාපය**

ANZ National Bank Ltd., Wellington  
 Australia & New Zealand Banking Group Ltd., Melbourne  
 National Australia Bank Ltd., Melbourne  
 Westpac Bank PNG Ltd. – Port Moresby  
 Westpac Banking Corporation, Suva

**මැද පෙරදිග කලාපය**

Ahli United Bank, Kuwait City  
 Al Rajhi Banking & Investment Corp – Riyadh  
 Bank Dhofar, Ruwi  
 Bank of Bahrain and Kuwait, Manama  
 Bank Muscat SAOG, Ruwi  
 ByblĒ Bank SAL, Beirut  
 Commercial Bank of Dubai PSC, Dubai  
 Commercial Bank of Qatar, Doha  
 Doha Bank, Doha  
 Emirates NBD Bank PJSC, Dubai  
 Jordan Islamic Bank, Amman  
 Mashreq Bank PSC, Dubai  
 National Bank of Abu Dhabi, Abu Dhabi  
 National Bank of Oman SAOG, Muscat  
 UBAE S.P.A., Dubai  
 United Bank Limited, Dubai



**බුද්ධිමය ප්‍රාග්ධනය**

**අපගේ ක්‍රමෝපායට සහ අගය නිර්මාණ ක්‍රියාදාමයට ඇති අදාළත්වය**

ගනුදෙනුකරු වෙත කේන්ද්‍රීය අවධානය යොමු කිරීම

මෙහෙයුම් අනර්ඝත්වය විදහා පෑම

සේවක පිරිස කැප වී සේවා සැපයීම

යහපාලනය








අපගේ ක්‍රියාකාරකම් වලදී අවුරුදු ගණනාවක් පුරා වඩවාගත් සාමූහික දැනුම, පද්ධති සහ ක්‍රියාවලි වලින් බැංකුවේ බුද්ධිමය ප්‍රාග්ධනය සැදුම්ලත් වන වගයි.

**අපි සාර්ථකත්වය මනින අයුරු**

- බැංකුව වෙත පිරිනැමුණු සම්මාන, ගරු බුහුමන් සහ වර්ගීකරණ තරාතිරම අපගේ බුද්ධිමය ප්‍රාග්ධනය සහ සන්නාම අගයේ තරම කියාපායි.
- බැංකුවේ පවසම්පන්න ගතිකත්වයට ඇති හොඳම අගය පිළිම වන්නේ අපගේ දෛනික මෙහෙයුම්වලට සිදුවන්නා වූ නොහැකිය හැකි තරමේ බාධාවන්

**බැංකුවේ අග්‍රගන්‍ය බව**

බැංකුවේ මෙහෙයුම්වල සෑම පැතිකඩකදීම අනර්ඝත්වය රැක ගැනීමට ඇති කැපවීම දේශීය සහ ගෝලීය වශයෙන් ලබන සම්මාන හසන්කාර වලින් පෙන්නුම් කරයි. 2016 වසරේදී අප ලද ගරු බුහුමන් අතරට සේවා සැපයීමේ තිරසාර බවේ සහ සන්නාම අගයේ සම්මානය යනාදී පහත දැක්වෙන පරිදි වේ:

	හොඳම බැංකුකරණ සමූහය - 2016 ගෞරවනවන්විත ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේ ශ්‍රී ලංකා සම්මානය - 2016		වසරේ හොඳම බැංකුකරණ සේවා සැපයුම්කරු සම්මානය, ස්ලීම් නිල්සන් මහජන සම්මාන උළෙල - 2016 නොකඩවා 10 වැනි වරටත්
	ශ්‍රී ලංකාවේ ඉතා තිරසාරතම බැංකුව - 2016 ගෞරවනවන්විත ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙල - 2016		ස්ලීම් නිල්සන් සන්නාම අනර්ඝත්ව ස්වර්ණ සම්මානය - 2016 මහජන බැංකුවේ 'යර්ස්' ඉතුරුම් ගිණුම
	වසරේ හොඳම සේවා සන්නාමය 2016/17 ස්ලීම් නිල්සන් මහජන සම්මාන උළෙලේදී නොකඩවා 10 වැනි වරටත්		හොඳම වාර්ෂික වාර්තාව - සවුන් ඒෂියන් ෆෙඩරේෂන් ඔෆ් එකවුන්ටන්ට්ස් (SAFA) සහ 2015 ආයතනමය පාලන තොරතුරු හෙළිදරව් කිරීමේ SAARC සංවත්සර සම්මානය - දෙවැනි ස්ථානය
	'දු සුරෝපියන්' ලොව පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය සහ ව්‍යාපාර සඟරාව විසින් '2016 හොඳම බැංකුව' යන කීර්ති සම්මානයේ මෑතකදී මහජන බැංකුවට ගෞරවය පුද කළේ, දශක පහක් ඉක්මවා ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ බැංකුකරණ සේවා සපයා දීමට ගත් වෙහෙස වෙනුවෙනි.		

### ස්වාභාවික ප්‍රාග්ධනය

අපගේ වටිනාකම් නිර්මාණය සහ ක්‍රමෝපායට ඇති අදාළ බව



සේවා සපයන සංවිධානයක් වශයෙන් පරිසරයට අවම බලපෑමක් කරමින් මෙහෙයුම් කටයුතුවල නිරත වන බව අපගේ පෘථුල ගනුදෙනුකරු හවතුන් සමූහය අතර තිරසාර භාවිතාවන් ප්‍රචාරණය උදෙසා ස්ථානගත වී ඇති බවත් අපි දනිමු. අපගේ මෙහෙයුම් වලදී පාරිසරික බලපෑම අවම කර ගැනීමට අපි හැමදාමත් දීර් ගනිමු.

අපි සාර්ථකත්වය මනින අයුරු

- අප විසින් ස්වාභාවික සම්පත් පරිහෝජනය අඩු කිරීමට දරන වැයම මගින් පෙන්නුම් කරන්නේ අපගේ මෙහෙයුම් වලදී පාරිසරික හානි අඩු කිරීමට අපගේ ඇති කැපවීමයි.
- කඩදාසි භාවිතයෙන් තොර බැංකුකරණය හඳුන්වාදීම තුළින් ගනුදෙනුකරු හවතුන් අතර හරිත බැංකුකරණය දිරිගැන්වීමට අප දරන ඉහළ උත්සහයයි.


### අපගේ කළමනාකරණ ප්‍රවේශය පිපල්ස් ග්‍රීන් පල්ස්

2016 වසරේදී අංගසම්පූර්ණ පාරිසරික තිරසාර ප්‍රතිපත්තියක් වන 'පිපල්ස් ග්‍රීන් පල්ස්' වැඩපිළිවෙළ හඳුන්වාදීම තුළින් පාරිසරික බලපෑම මැනීම, පාලනය සහ හානිය අවම කිරීම උදෙසා පියවර මැත්තෙමු. මෙම ගස් වැඩපිළිවෙළ සඳහා 'කාබන් කන්සල්ටින් කම්පනි' නමැති

ප්‍රධාන පෙළේ තිරසාරබව රැක දෙන සහායක ආයතනයේ සහයෝගය ලැබුණි.

මෙහි මූලාරම්භය සනිටුහන් කරමින් බැංකුවේ මූලස්ථාන ශාඛාව සිට කලාප කාර්යාල සහ සමස්ත ශාඛා ජාලය පුරා සකළවීම් අංශ සහ ඒකක සිසාරා ක්‍රියාත්මක වන පරිදි තිරසාර

ආකෘතියක් දියත් කෙරුණි. මෙම වැඩපිළිවෙළ යටතේ සියලු ප්‍රධානතම මෙහෙයුම් මට්ටම් වලදී තිරසාරබව රක්ෂිත කණ්ඩායම් නිර්මාණය කිරීමත් එමගින් බැංකුවේ පාරිසරික මෙන්ම සමාජීය සේවා ක්‍රියාකාරකම් පාලනය, අළුතින් පිහිටුවනු ලැබූ මධ්‍යම තිරසාර කමිටුවට වාර්තා කරනු ලබයි.



මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරඹමින් මහජන බැංකුවේ මෙහෙයුම් වලදී හරිතාගාර වායු විමෝචනය අඩු කර ගැනීමට අවධානය යොමු කරන ලදී. ඒ සඳහා බැංකුවේ කාබන් footprint වැඩිසටහන වඩා සම්පූර්ණ ලෙස දියත් කෙරුණි. ලෝක මට්ටමින් ගත් විටද යම් ආයතනයක සමස්ත පාරිසරික බලපෑම මගින්, අධීක්ෂණය කරන සහ අඩු කරන ජාත්‍යන්තරව පිළිගත් සම්මතය ඒයයි. මෙම කාබන් කළමනාකරණ වැඩසටහන ක්‍රමිකව වසර තුනක් පුරා දියත් කරන අතර එමගින් බැංකුවේ මෙහෙයුම් කටයුතු වලදී පැහැරගිය කාබන් විමෝචනය අවම කර ගැනීමට සෑම ප්‍රධාන අංශයකටම සහාය ලැබේ. එපමණක් නොව බැංකුවේ මූලස්ථාන ශාඛාවේ හඳුනාගත් ප්‍රධාන අංශ, කලාපීය සහ ඛානිත ජාලයේ 737ක් වූ ස්ථාන භාර ශාඛා තිරසාර නිලධාරී මෙන්ම මධ්‍යම තිරසාර කමිටුවේ සාමාජිකයන් සඳහා පාරිසරික තිරසාර බව පිළිබඳ විශේෂ පුහුණුවක් සපයන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රගති තක්සේරු ක්‍රියාත්මක වූයේ, WRI/WBCSD GHG ප්‍රඥප්තිය සහ ISO 14064 – I ප්‍රමිතිය සහ 2016 වසර සඳහා මහජන බැංකුවේ මූලස්ථාන ශාඛාවේ වසර 1 සහ වසර 2 සඳහා මේ වැඩසටහනේ මුල් වර්ෂය තුළ ප්‍රගතිය මැන බැලීම වෙනුවෙනි.

**බලශක්තිය**

බැංකුවේ බලශක්ති අවස්ථාවෙන් වැඩිමනක් ප්‍රමාණයක් දැන් සොයා ගනු ලබන්නේ ජාතික විදුලිබල පද්ධතියෙනි. මෙම වැඩසටහනින් 45% ක්ම විදුලිබල පරිභෝජනයයි. 2015 සිට 2016 දක්වා විදුලිබල පරිභෝජනයෙන් ජනනය වූ විමෝචනය නියත මට්ටමකට ආසන්නව පැවති අතර 2016 වර්ෂයේදී මූලස්ථාන ශාඛාවේ බලශක්ති පරිභෝජනය කි. වො. පැය. 2,118,800ක් විය. මූලස්ථාන ශාඛාවේ බලශක්ති පරිභෝජනයේ පැවති විශේෂ අවස්ථා නිසා මෙම සමානතාව දක්නට ලැබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එහි මහල් සහරක වායු සමග යන්ත්‍ර සවි කිරීම ඇතුළු හච්චිකරණ කටයුතු නිසා මෙන්ම බැංකුවේ සංවර්ධන උළෙල පුළුල් වීම සහ එහි පැවැත්වීම නිසා විශේෂ විදුලි බුබුළු යොදා වින්තාකර්මය ආලෝක සැරසිලි කිරීමත්, තලංගම පිහිටි තොරතුරු තාක්ෂණ මූලස්ථාන ශාඛාවේ පළමු මහලට ගෙන ඒමත් ඊට දායක වන්නට ඇතැයි පැහැදිලිය. එබැවින් වසරක් පාසා සමස්ත විදුලි, පරිභෝජන පා සටහන අඩුවන්නට ඇතැයි යථාර්ථවාදීව උපකල්පනය කළ හැකිය.

බැංකුවේ බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනයෙහිලා භාගිය අවම කර ගැනීමේ පියවර මාලාවක් හඳුන්වාදෙන ලදී. එම පියවර ගණනාවක් අතුරෙන් කිහිපයක් පමණක් හුවා දක්වනොත් -

- තෝරාගත් ශාඛාවල සූර්ය බලශක්ති ප්‍රභව භාවිතය
- සීඑෆ්එල් සහ එල් ඊ ඩී විදුලි බුබුළු වැනි බලශක්ති සුක්ෂම ආලෝක විභිදන ක්‍රම වෙත මාරු වීම
- අනවශ්‍ය විදුලි ආලෝක ප්‍රභව නිවා දැමීම

- විදුලිය පිරිමසින 'ඉන්වර්ටර්' තාක්ෂණ උපක්‍රමය සහිත වායු සම්කරණ යන්ත්‍ර වෙත මාරුවීම
- දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ අභ්‍යන්තර සන්නිවේදන ක්‍රම උපයෝගී කරගනිමින් බලශක්තිය සංරක්ෂණයට උනන්දු කරවීම

ඉදිරියේදී බැංකුව විසින් විතැන්වීමට අදහස් කරන බලශක්ති ක්‍රමය වන්නේ සුනිතය බලශක්ති මූලාශ්‍ර වෙත ක්‍රමයෙන් පියවර තැබීමයි. එම නිසා බැංකුව මෙතෙක් කලක් පොසිල ඉන්ධන මත රැඳීයාව ක්‍රම ක්‍රමයෙන් අඩු කරගනු ඇත. බැංකුවේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් අතර ශාඛාවල සූර්ය කෝෂ භාවිතය හඳුන්වා දීම දැක්විය හැකිය.

**අපද්‍රව්‍ය**

බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් ජනනය වන ප්‍රධානතම අපද්‍රව්‍ය ආකාර වන්නේ කඩදාසි, ආහාර, ජ්‍යෙෂ්ඨත්ව, විදුලි සහ විදුරු අපද්‍රව්‍යයි. පරිසර හානිය අවම කර ගැනීමෙහිලා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්දේශිත උපදෙස් මාලාව පරිදි එක් එක් අපද්‍රව්‍ය විභේදනය කර ඉවත්ලා පහසු කරවනු වස්, වර්ෂා අනුකූල කසල බදුන් භාවිතයට පියවර ගනු ඇත.

මෙම උපදෙස් මාලාවට අනුව බැංකුවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ප්‍රමිතියකට අනුව එය සිදු කිරීමටත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ජනනය වන හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන ගැනීමටත් හැකියාව ඇති කරයි. කඩදාසි සහ ජ්‍යෙෂ්ඨත්ව අපද්‍රව්‍ය, මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලත් ප්‍රතිචක්‍රීකරණ තෙවැනි පාර්ශව වෙත යැවෙන අතර බැංකුවේ කඩදාසි භාවිතය

වාර්තා කරන විෂය පථය	විමෝචන මූලාශ්‍රය	විමෝචන සංඝටකය	විමෝචන එකතුව tCO <sub>2</sub> e
Scope 1 – Direct Emissions	ලිපිද්‍රව්‍ය දහනය	විදුලිජනක, ඉන්ධන සහ එල්.පී. ගෑස් භාවිතය	65.19
	ජංගම දහනය	බැංකුවට අයත් වාහන ඉන්ධන පරිභෝජනය	572.61
	වායු විමෝචන	වායුසමන ශීතකරණ ගිනි නිවන CO <sub>2</sub> වායු කාන්දුවීම්	585.54
	අදියර 1 - සමස්ත විමෝචනය		1,223.34
විෂයපථය අදියර 1 – වක්‍ර විමෝචනය	මිලදී ගත් විදුලි බලය	විදුලිබලය පරිභෝජනය	1,037.97
		අදියර 1 - සමස්ත විමෝචනය	1,037.97
	අදියර 1 සහ අදියර 2, මහජන බැංකුවේ කාබන් පා සටහන		2,261.31

මෙම තක්සේරුවේ ප්‍රතිඵල අනුව පරිසරයට කෙරෙන බලපෑම සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් පහත සඳහන් ප්‍රමුඛ ක්ෂේත්‍ර කෙරෙහි සිය අවධානය යොමු කරයි:

- බලශක්තිය
- අපද්‍රව්‍ය
- නිෂ්පාදිත සහ සේවා

තවදුරටත් අඩු කර ගනිමින් පහත සඳහන් ක්‍රියාමාර්ග දියත් කිරීම හරහා තම සම්බන්ධීත පාර්ශ්ව සමග දිගටම බැඳී සිටීමටත් කැප වී සිටී.

- සන්නිවේදනය සඳහා තාක්ෂණය යොදා ගැනීමට දිරි දීම
- හැකි සෑම අවස්ථාවකදීම කඩදාසි පිටුවේ දෙපසම මුද්‍රණය පිණිස යොදා ගැනීම
- ඉලෙක්ට්‍රොනික සහ ජංගම සේවා ක්‍රම භාවිතයෙන් කඩදාසි රහිත බැංකු ගනුදෙනු ප්‍රවර්ධනය සහ බැංකුවේ සිපිටල්කරණ වැඩසටහනේ අංගයක් වශයෙන් ස්වයං සේවා බැංකුකරණ ඒකක භාවිතය.

**බැංකු නිෂ්පාදිත සහ සේවා**

සැලකිය යුතු තරමේ ශ්‍රාවක පිරිසකට තිරසාරවේ හොඳම භාවිතා ප්‍රචාරණය කිරීමෙහිලා බැංකුවේ පෘථල ශාඛා ජාලය ඔස්සේ ගනුදෙනුකර හවතුන්ට ළං වීමේ හැකියාව උපයෝගී කර ගනිමින් එකී හැකියාව නිසාම වසර පුරා ‘හරිත බැංකුකරණ’ නිෂ්පාදිත ධාරාව දියත් කෙරුණි. ‘යූන් එක්සේකට්ට්වී සේවර්’ (Young Executive Saver) හෙවත් ‘යූස්’ ගිණුම හඳුන්වා දුන්නේ කඩදාසි භාවිතයෙන් තොර බැංකුකරණය තුළින් බැංකුවේ තිරසාර බවේ සංකල්පය එම ගිණුමෙහිමයන් අතර බෙදා හදා ගැනීමේ චේතනාවෙනි. වසර පුරා ‘Yes’ ගිණුමේ 312,754 ක් අළුතින් ආරම්භ කළ අතර එම වයස්කාණ්ඩය ඉලක්ක කරගනිමින් සමස්ත කළඹ පුරා එම ප්‍රචාරණ ව්‍යාපාරය සහ ආකර්ෂණීය විධි උපයෝගී කරගනිමින් මීටත් වඩා ඉහළ වැද්දියක් ලැබ ගැනීම අපගේ ඉලක්කයයි.

තවද ගෘහ සහ වාණිජමය පරිභෝජනය සඳහා සුර්ය බලශක්ති කෝෂ සවි කිරීමටත් Hybrid වාහන මිලදී ගැනීම/කල්බදු ගැනීම උදෙසා වාහන ණය සපයා දීමටත් උර දෙමින් පාරිසරික වශයෙන් හිතකර නිෂ්පාදන කිහිපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අප බැංකුව විසින් සහන පොලී අනුපාත මත ණය මුදල් සැපයීමද අරඹා තිබේ.

ඉහත කී පහසුකම් වලට අමතරව පහත සඳහන් ප්‍රගතිගාමී සබඳතා තුළින් බැංකුවේ තිරසාර බව රැක ගැනීමේ කැපවීම සනාථ කිරීමෙහිලා තම පංගුකාර පාර්ශ්ව සමග ක්‍රියාත්මක වී තිබේ.

- පරිසරය සුරක්ෂිත කර ගැනීමේ පණිවුඩය ප්‍රචාරණය කිරීම සඳහා පරිසරය සුරැකීමේ වැදගත්කම මතක් කර දෙන වැදගත් දිනයන් වන ලෝක පරිසරය දිනය, මිහිකත දිනය සමරා දැන්වීම් සහ පුවත්පත්/මාධ්‍ය නිවේදන හිකුත් කිරීම
- මහජන බැංකුව රටේ පාරිසරික හැඟීම දරාගෙන මූල්‍ය සේවා සපයන හොඳම බැංකුව බවට පත් කිරීමේ අරමුණ පෙරදැඩිව තම භූමිකාව කුමක්දැයි වටහා ගැනීමට අප සේවක සමූහයා දැනුවත් කිරීම උදෙසා කලාප සහ ශාඛා මට්ටමින් පුහුණු සැසි පැවැත්වීම

- රටේ තරුණ පරම්පරාව අතර බැංකුවේ හරිත නයාය පත්‍රය සන්නිවේදනය කිරීම අරභයා සමාජ මාධ්‍ය වඩා සජලදායී නාලිකාවක් හැටියට උපයෝගී කරගැනීම
- ගනුදෙනුකාර හවතුන් හට සහ සේවකයින් අතර කඩදාසි රහිත සේවා විසඳුම් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සිපිටල් බැංකුකරණ උද්යෝගය ප්‍රවර්ධන කිරීම

**ඉදිරියේදී ඉටු කිරීමට යෝජිත වැඩ පිළිවෙළ කිහිපයක්**

මහජන බැංකුව විසින් දියත් කර තිබෙන ඔවුන්ගේ කාබන් කළමනාකරණ වැඩසටහනේ තුන් අවුරුදු කාලසීමාව තිම වන විට කාබන් විමෝචනය ගැන හැඟීමක් ඇතිව බැංකුකරණයේ යෙදෙන සහතික ලත් පිළිගැනීම සහිත බැංකුවක් බවට පත්වන්නෙමුයි ප්‍රතිඥාවක් දෙයි. මෙම ප්‍රමුඛ පෙළේ පාරිසරික තිරසාරත්ව සහතිකකරණ සහතිකයන් ගිණිකාර සහතික ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ ‘ද සස්ටේනබල් ෆියුචර් ගෘප්’ (‘The Sustainable Future Group’) නමැති ලොව ප්‍රචලිත සංවිධානයකිනි. එම සහතික ලාභියෙකු වූ විට, බැංකුව ඕනෑම අවස්ථාවක තම කාබන් පා සටහන ප්‍රති තක්සේරු කිරීමට, අධීක්ෂණයට සහ කළමනාකරණයට කැමැත්ත පළ කර ඇත්සන් තබා ප්‍රතිඥා දිය යුතු අතර හානිය අවම කර ගැනීමේ ඉලක්ක ළඟා කර ගැනීමටද කැප විය යුතුය.

බැංකුවේ සියලුම නවීකරණ, අළුත් අංග එක් කිරීම සහ සියලු නව ගොඩනැගිලි ඉදිකිරීම ආදී ගොඩනැගිලි ආශ්‍රිත සියලු වාස්තු විද්‍යාත්මක එකතු කිරීම් සිදු කිරීමේදී අංග සම්පූර්ණ හරිත ඉදි කිරීම් ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය තද තිරතව සිටී. එය සකසා ඇත්තේ ‘ශ්‍රී ලංකා ශ්‍රීන් බිල්ඩින් කවුන්සිල්’ ආයතනය විසින් නිර්දේශිත වර්ගීකරණ ක්‍රමයට අනුකූල ශ්‍රීන් එස් එල් නම් වූ වෙළඳ නාමය යටතේ කොළඹ කොමර්ෂල් සමාගම.



# අපගේ වැදගත් සන්ධිස්ථාන සහ වසරේ වැදගත් සිදුවීම්

අපගේ වැදගත් සන්ධිස්ථාන 140

වසරේ වැදගත් සිදුවීම් 144

සිය කීර්තිමත් මෙහෙයුම් ඉතිහාසය මුළුල්ලේම සමූහය  
ගනුදෙනුකාර හවතුන් වෙත ප්‍රබෝධක විසඳුම්  
හා කොටස්හිමියන් හට ආකර්ෂණීය ලාභ ලබාදීම  
හා රටේ සමස්ත සමාජ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන්  
දායක වීම පිණිස සිසු වර්ධනය අත්කරගනිමින්  
විවිධාකාර වැදගත් අදියර ගණනාවක් පසු කර ඇත.

### අපගේ සන්ධිස්ථානයන්

## 60 දශකය

### 1961

1961 ජූලි මස 1 වැනි දින මහජන බැංකුව උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. පළමු ශාඛාව කොළඹ සියුක් විදියේ විවෘත කෙරිණි. මෙම වර්ෂය තුළදී, කොළඹ විදේශීය ශාඛාවට අතිරේකව පොළොන්නරුව, හිතුරක්ගොඩ, හම්බන්තොට, අනුරාධපුරය, පුත්තලම, මාතලේ සහ මහනුවර යන ප්‍රදේශවල නවත් ශාඛා අටක් විවෘත කෙරිණි. මුළු සේවක සංඛ්‍යාව 169 ක් විය.

### 1962

ප්‍රධාන කාර්යාලය කොළඹ 2, යූනියන් පෙදෙසේ රත්නම් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලද අතර, නවත් ශාඛා 17ක් විවෘත කෙරිණි.

### 1963

බැංකුව සිය උකස්කරණ සේවාවන් ආරම්භ කළේය.

### 1964

සමුපකාර ග්‍රාමීය බැංකුකරණ යෝජනා ක්‍රමය ඇරඹිණි.

### 1965

බැංකුවේ ඇතැම් අංශ කොළඹ 2, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ රජයේ ලිපිකර සේවා සංගම් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදී. මුළු ශාඛා සංඛ්‍යාව 48 දක්වා වර්ධනය වූ අතර, හොරණ, කැකිරාව, පදවිය, මන්නාරම, ඇඹිලිපිටිය, කනටගස්දිගිලිය, රාහල හා නලවාකැලේ නව ශාඛා ද මෙයට ඇතුළත් විය.

## 90 දශකය

### 1993

රට පුරා බැංකු ශාඛා තුන්සිය තිහක් ක්‍රියාත්මකව පැවති අතර, ප්‍රධාන ශාඛා 35ක් පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය සහිත විය. කාන්තාවන් වෙනුවෙන් ඉතිරිකිරීමේ යෝජනාක්‍රමයක් වන 'වහිතා වාසනා' හඳුන්වාදීම සිදු විය.

### 1992

රජයේ ඇතළුම් කමහල් 200 වැඩසටහනට බැංකුව සහය විය. 'පීපල්ස් ඔටෝමේටික් බැංකිං සිස්ටම්' නම් බැංකුව තුළම සකස් කරන ලද බැංකුකරණ යෙදවුම සක්‍රීය කිරීම ආරම්භ විය.

### 1991

පළමුවැනි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) අපගේ මූලස්ථාන ශාඛාවේ සවිකරන ලදී.

### 1990

දායාද ඉතුරුම් තැන්පතු යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. විසා ජාත්‍යන්තර හා සමග සම්බන්ධ වෙමින් පීපල්ස් විසා කාඩ්පත හඳුන්වා දෙන ලද අතර, ශාඛා 24ක් පූර්ණ ලෙස පරිගණකගත කරන ලදී.

### 1989

සේවක අර්ථසාධක අරමුදල් ශේෂයට එරෙහිව නිවාස සඳහා අරමුදල් සම්පාදනය පිණිස කම්කරු අමාත්‍යාංශය අනුග්‍රහය දැක්වූ ණය යෝජනා ක්‍රමයකට බැංකුව සහභාගි විය. විදේශ රැකියා අපේක්ෂා කරන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා සමග එක්ව යෝජනාක්‍රමයක් දියත් කරන ලදී. 1983 සිවිල් කෝලාහලයේ බලපෑමට ලක්වූවන් ට ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකා දේපල හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPIA) විසින් දියත් කරන ලද ණය යෝජනාක්‍රමයකට බැංකුව සහභාගි විය. මෙම වසර තුළ දී ජනසවිය ආශ්‍රිත ණය යෝජනාක්‍රමයක්ද හඳුන්වා දෙනු ලැබිණි. ගනුදෙනු කළ හැකි ඉතුරුම් සහතික නිකුත් කිරීම ද බැංකුව මෙම වසරේදී ඇරඹුවේය.

### 1994

ස්වයංක්‍රීයකරණ වැඩසටහන යටතේ නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අටක් සවි කිරීම හා ශාඛා 160 ක් පරිගණකගත කිරීම සිදු කෙරිණි.

### 1995

රජයේ ගුරුවරුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා නව තැන්පතු ප්‍රවලිත ක්‍රමයක් හා ණය යෝජනාක්‍රමයක් වූ 'ගුරුසෙන' අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීත්වය ඇතිව දියත් කරන ලදී.

### 1996

රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවයෙහි සේවක පිරිස් වෙනුවෙන් 'සුව සෙවණ' ණය පැකේජය දියත් කෙරිණි. පාසල් ළමුන් වෙනුවෙන් නව තැන්පතු යෝජනාක්‍රමයක් වූ 'සිසු උදාන' හඳුන්වාදීම සිදු විය. කුඩා තේ වතු සංවර්ධන ව්‍යාපෘතිය හා බහු වාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘතිය යන ආසියානු බැංකුවෙන් අරමුදල් සම්පාදිත ණය යෝජනාක්‍රම දෙකට බැංකුව සහභාගි විය. බැංකුවට පූර්ණ හිමිකාරීත්වය ඇති පරපාලිත සමාගම් වන සී/ස පීපල්ස් ලීසිං සමාගම සහ සී/ස පීපල්ස් ට්‍රැවල්ස් සමාගම මෙහෙයුම් ආරම්භ කළේය. විමධ්‍යගත පරිපාලනය ශක්තිමත් කිරීම හා ගනුදෙනුකාර හවතුන්ට වඩාත් හොඳ සේවයක් වෙනුවෙන් පහසුකම් සැලසීම පිණිස කලාප කාර්යාල විවෘත කරන ලදී.

# 70 දශකය

**1967**

කුඩා ගොවිපල අංශයට ණය දීමේ පුරෝගාමියා බවට පත්වෙමින් බැංකුව නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය.

**1970**

අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු වෙනුවෙන් මූල්‍ය සම්පාදනය පිණිස 'අනමාරු' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. ක්‍රමානුකූල ඉතිරි කරන්නන් ආකර්ෂණය කරගැනීම සඳහා ණය සබැඳි ඉතිරිකිරීමේ ක්‍රමයක් වන ආයෝජන ඉතුරුම් යෝජනා ක්‍රමය දියත් කෙරිණ.

**1971**

බැංකුවේ සිය වැනි ශාඛාව මරදගහමුලදී විවෘත කෙරිණ.

**1973**

නිෂ්පාදන හා පරිභෝජන යන දෙආකාරයේම ණය පහසුකම් සැපයීම පිණිස විස්තීර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් දියත් කරන ලදී. සිංහල හා දෙමළ අළුත් අවුරුද්දේ වාරිත, සිය අනන්‍යතාවට එක්කර ගනිමින් බැංකුව විසින් සුභ මොහොතින් බැංකුව සමඟ ගනුදෙනු කිරීමට ගනුදෙනුකාර හවතුන් දිරිගැන්වීම පිණිස 'ගනු දෙනු' පිළිවෙතට මුලපුරන ලදී.

**1975**

ආක්‍රමණශීලී ශාඛා ව්‍යාප්ති වැඩසටහනක් අපගේ මුළු ශාඛා සංඛ්‍යාව 158 දක්වා ගෙන ආවේය.

**1977**

අපගේ දෛසිය වැනි ශාඛාව කොල්ලෙපිටියේ දී විවෘත කෙරිණ. ප්‍රධාන කාර්යාලය කොළඹ කොටුවේ ගොඩනැගිල්ලකට ගෙනයන ලදී. මුළු සේවක සංඛ්‍යාව 5,000 දක්වා ළඟා විය. පුළුල් ධීවර බැංකුව කොරලවැල්ලේ දී විවෘත කෙරිණ.

# 80 දශකය

**1987**

අපගේ මූල්‍යස්ථාන ශාඛාව බැංකුවේ පුළුල් පූර්ණ ලෙස ස්වයංක්‍රීයව මෙහෙයවනු ලබන ශාඛාව බවට පත් විය. ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සහයෝගිත්වයෙන් ග්‍රාමීය විද්‍යුතනය වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී.

**1986**

පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය අපගේ ප්‍රධාන කාර්යාලයෙන් සහ තෝරාගත් නගර ශාඛාවලින් ආරම්භ වූ අතර, අදිසි ආලෝක (Black Light) ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණ. එමගින් ගනුදෙනුකාර හවතුන්ගේ සංසරණ කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය.

**1984**

බැංකුවේ පරිපාලිත සමාගමක් වන පිපල්ස් මර්චන්ට් බැංකුව පිහිටුවන ලදී. කොමිපසුදේශීය පිහිටි අපගේ ශාඛාව, ජාත්‍යන්තර අංශය හා කොටුව විදේශීය ශාඛාව සමඟ ඒකාබද්ධ කෙරිණ.

**1982**

බැංකුවේ තුන්සිය වැනි ශාඛාව ඉංගිරියේ දී විවෘත කෙරිණ. මුළු සේවක සංඛ්‍යාව 10,000 තෙක් ළඟා විය.

**1981**

අපගේ ශාඛා ජාලය ශාඛා 290 දක්වා වර්ධනය විය. දීර්ඝ කළ ඩාලවයස්කාර ඉතුරුම් යෝජනා ක්‍රමය දියත් කෙරිණ.

# වසර 2000න් අරඹි ගමන් මග

**1997**

ස්වයං රැකියා ව්‍යාපෘතිවලට සහාය පිණිස 'සුරතර' ණය යෝජනා ක්‍රමය දියත් කෙරිණ. ජාතික සංවර්ධන බැංකුව NDB විසින් අරමුදල් සම්පාදිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහායක ව්‍යාපෘතිය (SMEAP) යටතේ බැංකුව සිය ණය පහසුකම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හා කාර්මාන්ත වෙත ව්‍යාප්ත කළේය.

**1998**

පෙට් කාඩ්පත් ගිණියන් 125,000 ට සේවා සපයමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 36 දක්වා වැඩි විය. ශාඛා 175ක් පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය තත්ත්වයට පත් කර තිබූ අතර, උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව 188 දක්වා වැඩි විය. විගමනික ශ්‍රමිකයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ හවුල්ව 'විදේශිකා' නමින් හැඳින්වෙන විශේෂ ණය හා ඉතුරුම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

**1999**

තම භාරයේ සිටින ලාබාලයන්ට ප්‍රතිලාභ සඳහා ඉතිරි කිරීමට දෙමව්පියන් හා භාරකරුවන් දිරිගන්වන තැන්පතු යෝජනා ක්‍රමයක් වන 'ඉසුරු උදාන' බැංකුව දියත් කළේය.

### 2012

මුළු ශාඛා ජාලය 728 දක්වා ළඟා වූ අතර, දිවයිනේ සියලු පෙදෙස් ආවරණය කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිහිටීම 420 තෙක් වර්ධනය විය. සී.ස. ගිවිසුමේ ලංකා වෙතින් AA + (ස්ථාවර) උත්ශ්‍රේණිගත තත්ත්වගණනයක් බැංකුව ලබා ගත්තේය. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය සහ ලැබිය යුතු දෑ පිළිවෙලින් රුපියල් බිලියන 873, රුපියල් බිලියන 683 හා රුපියල් බිලියන 660 ඉක්මවීය. 2012 ජාත්‍යන්තර වාර්ෂික වාර්තා සමාගම (ARC) සම්මාන උළෙලේ දී බැංකුවේ 2011 වාර්ෂික වාර්තාව එක් සුපිරි සම්මානයක් (Grand Award) හා ස්වර්ණ සම්මාන තුනක් දිනා ගත්තේය.

### 2013

2013 පෙබරවාරි මාසයේ දී ගාමිණී එස්. සෙනරත් මහතා බැංකුවේ 17 වන සභාපති වශයෙන් වැඩ භාර ගත්තේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය මධ්‍යස්ථාන 23ක් පිහිටුවන ලදී. වර්ෂය තුළ ගෝලීය වශයෙන් විසා බලයලත් වෙළඳුන් මිලියන 30 වැඩි සංඛ්‍යාවක් වෙත ප්‍රවේශය ඇතිව කාඩ් පත් මිලියන 1ක් වන වැදගත් අදියර පසු කරනු ලැබිණි. සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල. සහ ඓගු ගාස්තු ගෙවීම පිණිස මාර්ගගත තත්කාල ගෙවීම් පහසුකම, ආයතනික ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලදී. ජාතික පොදු ඒටීඑම් ස්විච් පද්ධතියට සම්බන්ධ කරනු ලැබූ පළමුවන බැංකුව බවට මහජන බැංකුව පත් විය. ඒටීඑම් පිහිටි ස්ථාන 460 දක්වා වැඩි වූ අතර ශාඛා ජාලය 735 දක්වා ව්‍යාප්ත විය. වසර තුළ දී බැංකුවේ සිව් වන ණයකර නිකුතුවේ දී රුපියල් බිලියන 5 වටිනා ණයකර නිකුත් කරන ලදී.

### 2014

බැංකුවේ වත්කම් පදනම රුපියල් ට්‍රිලියන එක ඉක්මවූයේ කාර්මාන්තයෙහි දෙවැනි විශාලතම බැංකුව ලෙසය. යුරෝපීය ගෝලීය බැංකුකරණ හා මූල්‍ය සම්මාන - ශ්‍රී ලංකාව 2014 ප්‍රදානයේ දී '2014 වසරේ බැංකුව' සම්මානය මෙන්ම 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රදානයේ දී 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය' හා 'ශ්‍රී ලංකාවේ විධායක නිරසාර බැංකුව' යන ත්‍රිත්ව ගෞරව සම්මාන බැංකුව තමන් සතුකර ගත්තේය.

### 2011

බැංකුවේ 15 වැනි ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී වශයෙන් එන්. වසන්ත කුමාර මහතා 2011 පෙබරවාරි මස 22 වැනි දින එම ධුරයට පත් විය. 2011 ජූලි 1 වැනි දින බැංකුව සිය ස්වර්ණ පුබ්ලිස උත්සවාකාරයෙන් සැමරුවේය. මුළු ශාඛා ජාලය 714ක් වූ අතර, දිවයිනේ සියලුම පෙදෙස් පාහේ ආවරණය කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිහිටීම 382 දක්වා වර්ධනය විය. AA (ස්ථාවර) උත්ශ්‍රේණිගත තත්ත්වගණනයක් සී/ස ගිවිසුමේ ලංකා වෙතින් බැංකුවට ලැබිණි. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙලින් රුපියල් බිලියන 663, රුපියල් බිලියන 539 හා රුපියල් බිලියන 478 ඉක්මවීය. බදුවලට පෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් බිලියන 15.3ක් හා බදුවලට පසු ලාභය රුපියල් බිලියන 10.2ක් අත්කර ගන්නා ලදී. බැංකුකරණ හා මූල්‍ය සේවා අංශයේ ශ්‍රී ලංකාවේ විධායක ජනප්‍රිය බැංකුව ලෙස ස්ඵල නිල්සන් ජනතා සම්මානය, වසරේ සේවා සන්නාමය - ස්ඵල නිල්සන් ජනතා සම්මානය දිනාගත් මහජන බැංකුව සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය ද 2011 ස්ඵල සන්නාම විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී දිනාගත්තේය.

### 2010

2010 ඔක්තෝබර් මස දී එච්.එස්. ධර්මසිරි මහතා බැංකුවේ 14 වැනි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. ශාඛා ජාලය හා සේවා මධ්‍යස්ථාන 679 දක්වා පුළුල් විය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 330 දක්වා වර්ධනය විය. 2010 ජූලි මාසයේ දී පීපල්ස් ඉන්ටර්නැෂනල් විසා හර කාඩ්පත දියත් කරන ලදී. බැංකුව, සී/ස ගිවිසුමේ ලංකා වෙතින් AA- හා රැම් ටේට්ස් වෙතින් AAA තත්ත්වගණනයක් ලබා ගත්තේය. 2010 වර්ෂය තුළ දී මුළු තැන්පතු අගය රුපියල් බිලියන 462 ඉක්මවූයේය. බදුවලට පෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් මිලියන 8.7 අත් කරගන්නා ලදී. නිව්යෝර්ක් නගරයේ පැවති සම්මාන උළෙලේදී මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව වෙනුවෙන් ARC ස්වර්ණ සම්මාන දෙකක් පිරිනමන ලදී. 2009 වාර්ෂික වාර්තාව වෙනුවෙන් රාජ්‍ය අංශය කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සඳහා SAFA සම්මානය දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය වෙතින් බැංකුවට ලැබිණි.

### 2009

බැංකුවේ 13 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී පී.වී. පතිරණ මහතා 2009 ජනවාරි මස දී වැඩ භාර ගත්තේය. මෙම වර්ෂයේ දී බැංකුව රුපියල් බිලියන 2.5ක් සඳහා සිය දෙවැනි ණයකර නිකුතුව සිදු කළේය. ශාඛා 214ක් හා සේවා මධ්‍යස්ථාන 236ක් අන්තර් ජාලය මගින් සම්බන්ධ කරනු ලැබිණි. බැංකුව දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 300ක් උපායමාර්ගික ලෙස ස්ථානගත කළේය. මුළු තැන්පතු රුපියල් බිලියන 400ක් විය. බදුවලටපෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් මිලියන 6.1 සාක්ෂාත් කරගන්නා ලදී. බැංකුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 2008 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ SAFA සම්මානයක් ලැබිණි.

## වසර 2000න් අරඹි ගමන් මග

### 2000

ජනජය ඉතුරුම් හා ණය යෝජනා ක්‍රමය දියත් කරන ලදී. අළුතින් හඳුන්වා දෙන ලද 'ජය ශ්‍රී' දිනුම් ඇදීම තැන්පත්කරුවන්ට ආකර්ෂණීය තානා ඉදිරිපත් කළේය. රට පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය 74 තෙක් ව්‍යාප්ත විය. PABS ශාඛා සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සම්බන්ධ කිරීම සඳහා මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හුවමාරුව හඳුන්වා දෙන ලදී.

### 2001

පෞද්ගලික බැංකු අංශයෙන් ඇතැම් අංශ ප්‍රධානීන් බඳවා ගැනීම මගින් බැංකුවේ ආයතනික කළමනාකාරිත්ව කණ්ඩායම ශක්තිමත් කරන ලදී. උපායමාර්ගික සැලැස්මක් දියත් කිරීම හරහා බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට මුලපුරන ලදී. මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 90 තෙක් වර්ධනය විය.

### 2002

PABS හි ස්වයංක්‍රීයකරණය කරන ලද ශාඛා සංඛ්‍යාව 218 තෙක් ඉහළ නැගී අතර, ශාඛා 119ක් මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හුවමාරුවට සම්බන්ධ කෙරිණි. භාණ්ඩාගාර ස්වයංක්‍රීයකරණ පැකේජයක් ක්‍රියාත්මක කරන ලදී.

### 2003

බැංකුවේ 11 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී අශෝක ද සිල්වා මහතා 2003 පෙබරවාරි මස 1 වැනි දින වැඩ භාරගත්තේය. යොවුන් විධායක ඉතිරිකරන්නන්ගේ (YES) ගිණුම දියත් කරන ලදී. ප්‍රධාන කාර්යාල ඇතුළු තෝරාගත් ශාඛා 60ක මුලික වශයෙන් ක්‍රියාත්මකව අති නවීන බැංකුකරණ පැකේජයක් හා වෙළඳ සේවා විසඳුම් ස්ථාපනය කිරීම සඳහා බැංකුව මලයාසියාවේ සිල්වර් ලේන් සිසිටම් SDV BUS සමග ගිවිසුමක් අත්සන් කළේය.



### 2015

සිය ගනුදෙනුකාර හවතුන් වෙනුවෙන් අගය යෝජනා වැඩි කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතා උත්පාදනය හා අවදානම් කළමනාකරණ ධාරිතා ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව බැංකුව උත්තතිකාමී සංඛ්‍යාතනය කිරීමේ මුල්පිරීමක් දියත් කළේය. ඒ අනුව ගනුදෙනුකාර හවතුන් හට ආරක්ෂාව සහ විශ්වසනීය බව වැඩිදියුණු කිරීම පිණිස බැංකුව සිය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ව්‍යවසාය ශක්තිය සහිත දූෂ්‍යාත වේදිකාවක් බවට උත්ශ්‍රේණිගත කළේය. මූලික බැංකුකරණ පද්ධතිය, දත්ත ගබඩා කිරීමේ ධාරිතා සහ ගෙවීම් භාර ගැනීමේ (POS) යටිතල පහසුකම් උත්ශ්‍රේණිගත කිරීමට ද ආයෝජන සිදු කරන ලදී.

තිරසාර බව කෙරෙහි බැංකුව තුළ වන කැපවීම විදහා දැක්වමින් හරිත බැංකුකරණ සංකල්පකයක් බැංකුව දියත් කළේය. එය බැංකුවේ 2016-2020 සඳහා වන උපායමාර්ගික සැලැස්මට සාර්ථක ලෙස ඒකාබද්ධ කර ඇති අතර, එමගින් බැංකුවේ වෙළඳපොළ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර එහි පාර්ශ්වකරුවන්ට දිගුකාලීන අගය ලබා දීම අපේක්ෂිතය.

### 2016

වර්ෂය තුළ දී සමූහය තැන්පතු සහ අත්තිකාරම් යන දෙවර්ගයටම අදාළව රුපියල් ට්‍රිලියන 1 වැදගත් අදියර සාක්ෂාත් කර ගත් අතර, එක් වර්ෂයක් තුළ රුපියල් ට්‍රිලියනයේ අසිරු ජයග්‍රහණ දෙකක් සාක්ෂාත් කරගත් එකම මූල්‍ය සේවා සමූහය මෙය විය. ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රදානයේ දී පිට පිට ගෙවන වසරටත් 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය' හා 'ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව' සම්මාන බැංකුව වෙත පිරිනැමිණි. එය ආසියාවේ 387 වැනි විශාලතම බැංකුව ලෙස ද හම් කෙරිණ.

එහි සංඛ්‍යාතනය කිරීමේ උද්දෝගිමත් වැඩසටහනට අනුව, පහසු මූල්‍ය විසඳුම් හා බාධා විරහිත බැංකුකරණය වෙනුවෙන් ගනුදෙනුකාර හවතුන් වෙතින් වැඩිවන ඉල්ලුමට සම්පූර්ණ ලෙස විසඳුම් සපයමින් බැංකුව මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ Kiosks යන්ත්‍ර සහිත ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන කොළඹ නගරයේ ස්ථාන නතක දියත් කළේය.

හව ගෝලීය ප්‍රවණතා අනුව යමින් සහ ගනුදෙනුකාර හවතුන්ගේ වේගයෙන් වෙනස්වන අතිලාභයන්ට ගැලපෙන පරිදි බැංකුවේ විකාශය පිළිබිඹු කරමින් බැංකුව හව ලාංඡනයක් දියත් කළේය.

### 2008

බැංකුවේ 12 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී වශයෙන් එච්. වික්‍රමසිංහ මහතා වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1.5 ක හතරවැනි ප්‍රාග්ධන වාරිකය නිදහස් කළේය. වර්ෂයේ අවසානය වන විට බැංකුව 10.5% ප්‍රාග්ධන ප්‍රමාණවත් බව මට්ටමට ළඟා විය. නවද, රුපියල් බිලියන 2.5 ක බැංකුවේ ප්‍රථම ණයකර නිකුතුව මෙම වර්ෂයේ දී සිදු කරන ලදී. විදේශයන්හි සිට මිනිත්තු ගණනකින් මුදල් ප්‍රේෂණය කිරීම සඳහා, නවතම තාක්ෂණයේ සහාය ඇති වෙබ් අඩවි පාදක ප්‍රේෂණ නිපැයුමක් වූ පිපල්ස් ඊ රෙමිටන්ස් හඳුන්වා දීමත් සමග බැංකුවේ ප්‍රේෂණ සේවාවෙහි කැපී පෙනෙන දියුණුවක් ඇති විය. හව විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු නිපැයුම් දෙකක්, එනම් ළමුන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු, නිපැයුමක් වන 'දු දරු එතෙර ඉසුරු' හා 'විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම' (SFIDA) දියත් කෙරිණි.

### 2007

බැංකුවේ 16 වැනි සභාපතිවරයා වූ ඩබ්ලිව්. කරුණාසීව මහතා 2007 මැයි මස දී වැඩ භාර ගත්තේය. ෆිච් රේටිංස් වෙතින් ලද A- තත්ත්වගණන මට්ටම වර්ෂය තුළ පවත්වා ගන්නා ලදී. ශ්‍රී ලංකා රජය තෙවැනි ප්‍රාග්ධන වාරිකය වූ රුපියල් බිලියන 1.5 බැංකුවට ලබා දුන්නේය. පිට පිට දෙවැනි වසරටත් වසරේ බැංකුකරණ හා මූල්‍ය සේවා සන්තාමය වෙනුවෙන් ජනතා සම්මානය මහජන බැංකුව විසින් දිනාගන්නා ලදී. 2007 වර්ෂය තුළදී මුළු තැන්පතුවල රුපියල් බිලියන 300 සීමාව බැංකුව විසින් ඉක්මවන ලදී.

### 2006

සිය පෙර තත්ත්වගණන මට්ටමේ සිට ප්‍රගතියක් දැක්වමින්, බැංකුව සී/ස ෆිච් රේටිංස් ලංකා වෙතින් A- තත්ත්වගණනයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවි ආයතනය විසින් සිදු කරන ලද සම්මාන ප්‍රදානයේ දී බැංකුකරණ හා මූල්‍ය සේවා අංශයේ 2006 POP සම්මානයෙන් මහජන බැංකුව පිළිම ලැබුවේය. ශ්‍රී ලංකා රජයෙන් ලද දෙවැනි ප්‍රාග්ධන වාරිකය වූ රුපියල් බිලියනය 2006 වසර තුළදී ලැබිණි.

### 2004

ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර දියත් කරන ලද 2004-2008 සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ දෙවැනි අදියර ආසියානු සංවර්ධන බැංකුවේ යළි ප්‍රාග්ධනීකරණ සහාය මත පදනම් විය. බැංකුව ප්‍රථම වතාවට BBB+ පොදු තත්ත්වගණනය ෆිච් රේටිංස් ලංකා වෙතින් ලබා ගත්තේය. මූලික බැංකුකරණ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

### 2005

බැංකුවේ 15 වැනි සභාපති වශයෙන් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා 2005 දෙසැම්බර් මස මුලදී වැඩ භාර ගත්තේය. ඉන් සුළු කාලයකට පසුව රජය, ආසියානු සංවර්ධන බැංකුව සහ මහජන බැංකුව අතර අත්සන් තබන ලද ගිවිසුමකට අනුකූලව ශ්‍රී ලංකා රජය වෙතින් බැංකුවේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ආයෝජන ප්‍රථම වාරිකය ලෙස රුපියල් බිලියන 2 ක් ලැබිණි. මූලික බැංකුකරණ ව්‍යාපෘතිය ශාඛා ජාලය හරහා තවදුරටත් ව්‍යාප්ත කෙරිණි. 2004 දෙසැම්බර් මස සුනාමියෙන් පසු යළි ගොඩනැගීම සඳහා රජයෙන් ප්‍රදානය කරන ලද මූල්‍ය සහාය ගෙන ඒමේදී බැංකුව ප්‍රධාන අතරමැදියෙකු විය.

### වසරේ වැදගත් සිදුවීම්



හිඳහස් සතිය තුළ උපන් දරුවන් වෙනුවෙන් 'තෘතීය සමග වසර 68ක හිඳහස් උත්සවාකාරයෙන් සැමරීම පිණිස පවත්වන ලද 'හිඳහස් උපත' වැඩසටහන. මෙහි ප්‍රධාන වැඩසටහන මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ අනුග්‍රහය යටතේ බොරැල්ල කාසල් විදියේ මාතෘ රෝහලේ දී පැවැත්විණි.



මහජන බැංකුව 2016 මිස් ටුවර්සම් ශ්‍රී ලංකා ඉන්ටනැෂනල් වෙනුවෙන් සම අනුග්‍රාහක විය. මෙම වැඩසටහන, 2016 හා ඉන් ඔබ්බට බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික ඉලක්ක අතරින් එකක් වන හරිත බැංකුකරණ මූල පිරීම හා සමග අනුකූල වූවකි. මෙම අනුග්‍රාහකත්වයෙහි කොටසක් ලෙස ලොව පුරා රටවලින් පැමිණි තරඟකාරීයේ රැක් රෝපණ වැඩසටහන්වලට සක්‍රීයව සහභාගි වූහ.



2016 ජාත්‍යන්තර කාන්තා දිනය දා මහජන බැංකුවේ වහිතා වාසනා ගිණුම කාන්තාවන් වෙනුවෙන් විවිධ වූ ප්‍රතිලාභ ගණනාවක් පිරිනමයි. මෙය සැමරීම පිණිස, හිඳහස් චතුරස්‍ර ආකේඩයේ දී උත්සවයක් පවත්වනු ලැබිණි. එම අවස්ථාවේ දී වහිතා වාසනා ගිණුම් ගිණිකරුවන්ට තෘතීය හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.



වෙසක් උත්සවය සැමරීම පිණිස මහජන බැංකු කලා කවය විසින් හත්ති ගී ගායනයක් සංවිධානය කර තිබිණි. මෙය කොළඹ 07 පවත්වන ලද අයි. ටී. එන්. බොද්ධිලෝක වෙසක් කලාපයෙහි කොටසක් විය.



මහජන බැංකුවේ 55 වැනි සංවත්සරය සැමරීම පිණිස කොළඹ මහජන බැංකු කාර්ය මණ්ඩල පුහුණු විද්‍යාලයේ දී ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් පවත්වන ලදී.



දිපාවලි උත්සවය සැමරීම සඳහා මහජන බැංකුව වැල්ලවත්ත ශාඛාවේ උත්සව මාලාවක් සංවිධානය කළේය.



ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රදාන උළෙලේ දී වර්ල්ඩ් ෆයින්ෂන්ස් සඟරාව විසින් මහජන බැංකුවට ලංකාවේ විනිෂ්ටතම බැංකුකරණ සමූහය සහ '2016 ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව' සම්මාන තෙවන වරටත් ප්‍රදානය කරන ලදී.



ආයතනික ලෝකයේ වඩාත්ම අගනා සම්මාන අතරින් එකක් වන වන වසරේ සේවා සන්නාමය රන් සම්මානය 2016 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාඛාවේ පැවති ස්ලීම් සන්නාම විනිෂ්ටත්ව සම්මාන උළෙලේ දී මහජන බැංකුවේ 'යඊට් ඉතිරි කිරීමේ ගිණුමට' පිලිගැන්විණි.



මහජන බැංකුව සිය 'ජනතාවගේ හරින හඳු ගැස්ම' පාරිසරික තිරසාරකම වෙනුවෙන් වන වාර්තාවේ එක් ප්‍රධාන අංගයක් ලෙස කාබන් කළමනාකරණය අවධාරණය කරයි. සිය උන්හතිකාමී පාරිසරික ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිණිස බැංකුව, සමෝධානික තිරසාරකම සම්බන්ධ විසඳුම් සැපයීමෙහි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන කාබන් කන්සල්ටිං සමාගම සමඟ සහයෝගයෙන් ක්‍රියා කරයි.



2016 ස්ලීම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ දී පීට් පීට් 10 වැනි වරටත් 'වසරේ ජනතා සේවා සන්නාමය' සහ 'වසරේ ජනතාවගේ බැංකුකරණ සේවා සපයන්නා' සම්මාන මහජන බැංකුව වෙත පිරිනැමිණි.



මහජන බැංකුවේ බේරුවල ශාඛාවේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා අතින් විවෘත කෙරිණ.



මහජන බැංකු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් වන මහජන බැංකු සභාපති කුසලාන තරගාවලිය රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් සංගම් පිරිසේ දී පවත්වන ලදී. පීට් පීට් දෙවැනි වරටත් ප්‍රධාන කාර්යාල කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගත්තේය.



රටේ මුල් පෙළේ දුරකථන මෙහෙයුම් සමාගම් දෙකක් වන ඩයලොග් හා මොබීටෙල් සමඟ හවුල්කාරිත්වයෙන් මහජන බැංකුව පීපල්ස් ස්මාර්ට් ෆෝන් පහසු ගෙවීමේ යෝජනාක්‍රමය දියත් කළේය. බැංකුවේ සේවාවන් සිපිටල්කරණය කිරීමේ කොටසක් ලෙස මෙම ගෙවීම් යෝජනාක්‍රමය හඳුන්වා දෙන ලදී.



බැංකුවේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ විකාශය වන අතිලාභයන් පිළිබිඹු කරන එහි නව ලාංඡනය මහජන බැංකුව දියත් කළේය. රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ගරු කබීර් හමීම් මහතාගේ පූර්විකා ලාංඡනය නිරාවරණය කෙරිණි.



ගනුදෙනුකාර හවතුන්ගේ වැඩි පහසුව පිණිස මහජන බැංකුව මුලස්ථාන කාර්යාලයේ අති නවීන CDM/ATM කුටිය නිරාවරණය කරයි.



මහජන බැංකුවේ වැදගත් අදියරක් වන 500 වැනි PET යන්ත්‍රය භාරගැනීමේදී ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා සහ යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එස්.එම්. සුබසිංහ විසින් විවෘත කෙරිණි.



# මූලය වාර්තා

<u>මූලය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්</u>	<b>148</b>
<u>මූලය ප්‍රකාශ පිළිබඳව විගණකාධිපති වාර්තාව</u>	<b>149</b>
<u>ආදායම් ප්‍රකාශය</u>	<b>151</b>
<u>ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශය</u>	<b>152</b>
<u>මූලය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය</u>	<b>153</b>
<u>ස්කන්ධ වෙනස්වීම ප්‍රකාශය – බැංකුව</u>	<b>154</b>
<u>ස්කන්ධ වෙනස්වීම ප්‍රකාශය – සමූහය</u>	<b>156</b>
<u>මූලය ප්‍රවාහ ප්‍රකාශය</u>	<b>158</b>
<u>මූලය ප්‍රකාශ සඳහා සටහන්</u>	<b>159</b>

### මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම


බැංකුව සිය සියළු ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් ගිණුම්පොත් පවත්වාගෙන යාම සහ අදාළ වර්ෂය තුළ බැංකුවේ කටයුතු වල තත්ත්වය සහ ලාභ/අලාභ පිළිබඳව සත්‍ය හා සාධාරණ අදහසක් ලබා දෙන මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම තහවුරු කිරීම පිළිබඳ වගකීම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇත.

ඒ අනුව නිතිපතා පවත්වනු ලබන මවුන්ගේ සමාලෝචන රැස්වීම් හා විගණන කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය වාර්තාකරණය සඳහා කළමනාකාරිත්වයෙහි වගකීම් අධීක්ෂණය කරයි. විගණන කමිටු වාර්තාව 48 වැනි පිටුවේ ඉදිරිපත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය සම්ලදායක හා විස්තීර්ණ අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කර තිබේ. අභ්‍යන්තර පරීක්ෂාවන්, අභ්‍යන්තර විගණන හා බැංකුකරණ ව්‍යාපාරය විධිමත් ආකාරයෙන් සිදු කිරීම, එහි වත්කම් සුරක්ෂිත කිරීම හා වාර්තාවල නිරවද්‍යතාව හා විශ්වසනීයභව ප්‍රායෝගිකව හැකිතාක් දුරට තහවුරු කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය හා අනෙකුත් පාලන පද්ධතියම මෙයට ඇතුළත් වේ.

පිටු 151 සිට 232 දක්වා ඉදිරිපත් කර ඇති 2016 වර්ෂය වෙනුවෙන් වන මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී තමන් සාධාරණ හා විවක්ෂණ විනිශ්චය සහ ඇස්තමේන්තු පදනම් කරගනිමින් යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති ඒකාකාරී පදනමක් මත යොදාගත් බව අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාස කරයි.

මෙම වාර්තාවේ පිළියෙලකොට ඉදිරිපත් කර ඇති 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1988 අංක 30 දරණ බැංකු පනත හා ඊට අදාළ සංශෝධන සමග අනුකූල වේ. බාහිර විගණකගේ වාර්තාව අනුව, මෙම මූල්‍ය ප්‍රකාශ එදිනට බැංකුවේ සහ සමූහයේ කටයුතු වල තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස පිළිබිඹු කරයි.



**රොහාන් පතිරණේ**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2017 මාර්තු 27 වැනි දින

මූල්‍ය ප්‍රකාශ පිළිබඳව විගණකාධිපතිගේ වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்  
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය  
எனது இல. } BAF/D/PB/FA/2016  
My No. }

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி } 27 March 2017  
Date }

**2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් මහජන බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශ පිළිබඳව විගණකාධිපතිගේ වාර්තාව**

2016 දෙසැම්බර් 31 වැනි දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, ආදායම් ප්‍රකාශය, ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශය, ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය හා එදිනට අවසන් වූ වර්ෂය වෙනුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයක් යන අංගවලින් සමන්විත වූ 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් මහජන බැංකුවේ ('බැංකුවේ') මූල්‍ය ප්‍රකාශ හා බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම් ('සමූහය') වල ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

මෙම විගණනය සිදු කිරීම සඳහා මා හට ප්‍රසිද්ධ වෘත්තීයෙහි යෙදෙන වරලත් ගණකාධිකාරී සමාගමක සහාය ලැබිණි. පරිපාලිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශ අදාළ පරිපාලිත සමාගම්වල සාමාජිකයන් විසින් පත්කරන ලද ප්‍රසිද්ධ වෘත්තීයෙහි නියැලෙන වරලත් ගණකාධිකාරී සමාගම් විසින් විගණනය කරන ලදී.

**මූල්‍ය ප්‍රකාශ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ ලෙස මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම හා වංචා හෝ වැරදි හේතුවෙන් සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ වලින් තොර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට හැකි වීම පිණිස අවශ්‍ය වන්නේ යැයි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන පරිදි යම් අභ්‍යන්තර පාලන යෙදවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය ('මණ්ඩලය') වගකීම උසුලයි.

**විගණකගේ වගකීම**

මාගේ වගකීම වන්නේ මාගේ විගණනය මත පදනම්ව මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මතයක් පළ කිරීමයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සමග අනුකූලව මම මාගේ විගණනය සිදු කළෙමි. එම ප්‍රමිති වලට අනුව මා සඳාචාරාත්මක අවශ්‍යතාවන්ට අනුකූල වීම හා මූල්‍ය ප්‍රකාශ සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ වලින් තොර වේද යන්න පිළිබඳව සාධාරණ සහතිකයක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර සිදු කිරීම අවශ්‍ය වේ.

මූල්‍ය ප්‍රකාශවල සඳහන් අගයන් හා අනාවරණයන් පිළිබඳ විගණන සාක්ෂි ලබාගැනීම සඳහා ක්‍රියාපටිපාටි සිදු කිරීම විගණනයකට ඇතුළත්ය. වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශවල

සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ කිරීමේ අවදානම තක්සේරු කිරීම ඇතුළුව විගණනයෙන් විනිශ්චය මත ක්‍රියාපටිපාටි තෝරා ගැනීම පදනම් වේ. මෙම අවදානම තක්සේරු කිරීම වලදී බැංකුවේ අභ්‍යන්තර පාලනයෙහි සම්බන්ධතාවය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ කාර්යය සඳහා නොව පවතින තත්ත්වයන් තුළ යෝග්‍ය වන විගණන ක්‍රියාපටිපාටි සැලසුම් කිරීම පිණිස විගණනක බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට හා සාධාරණ ඉදිරිපත් කිරීමට අදාළ අභ්‍යන්තර පාලන සලකා බැලයි. යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල යෝග්‍ය බව හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකසන ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණ බව තක්සේරු කිරීම මෙන් ම මූල්‍ය ප්‍රකාශ වල සමස්ත ඉදිරිපත් කිරීම ඇගයීමක් විගණනයකට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම පිණිස මා ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා යෝග්‍ය වන බව මම විශ්වාස කරමි.

**මතය - බැංකුව**

මාගේ මතය අනුව මෙම මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව 2016 දෙසැම්බර් 31 වැනි දිනට බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් ලබා දෙයි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காய்வாளர் துறைமன்ற அலுவலர் திணைக்களம்  
Auditor General's Department

**මතය – සමූහය**

මාගේ මතය අනුව මෙම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව 2016 දෙසැම්බර් 31 වැනි දිනට සමූහයේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් එහි මූල්‍ය කාර්යසාධනය සහ මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරයි.

**අනෙකුත් නෛතික හා නියාමන අවශ්‍යතා සම්බන්ධයෙන් වාර්තාව**

මෙම මූල්‍ය ප්‍රකාශ, 1988 අංක 30 දරන බැංකු පනත හා එයට පසුකාලීනව සිදු කරන ලද සංශෝධන අනුව අවශ්‍ය කෙරෙන තොරතුරු ඉදිරිපත් කරයි.

**නිදහස් කිරීම**

1971 අංක 38 දරන මුදල් පනතේ 5 (1) වගන්තිය මගින් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් 1992 මැයි 14 වැනි දින අංක 715 දරන රජයේ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝගයක් මගින් එකී මුදල් පනතේ 11 වැනි කොටසේ විධිවිධාන වලින් බැංකුව නිදහස් කරනු ලැබ ඇත.

**පාර්ලිමේන්තුවට වාර්තා කිරීම**

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාවෙහි විධිවිධානයන්ට අනුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මාගේ වාර්තාව යථා කාලයේදී සභාගත කෙරෙනු ඇත.

එච්.එම්. ගාමිණී විජේසිංහ  
විගණකාධිපති



ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	සටහන	බැංකුව			සමූහය		
		2016 රු. '000	2015 රු. '000	වෙනස %	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>දළ ආදායම</b>	5	<b>122,114,359</b>	103,648,964	17.8	<b>144,749,519</b>	123,830,806	16.9
පොලී ආදායම		109,970,256	92,485,979	18.9	129,708,199	110,360,612	17.5
පොලී වියදම		(66,845,869)	(48,731,975)	37.2	(76,111,563)	(56,020,994)	35.9
<b>ශුද්ධ පොලී ආදායම</b>	6	<b>43,124,387</b>	43,754,004	(1.4)	<b>53,596,636</b>	54,339,618	(1.4)
ගාස්තු හා කොමිස් ආදායම		3,948,052	3,712,146	6.4	4,365,052	4,037,408	8.1
ගාස්තු හා කොමිස් වියදම්		(208,912)	(174,479)	19.7	(208,912)	(174,479)	19.7
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	7	<b>3,739,140</b>	3,537,667	5.7	<b>4,156,140</b>	3,862,929	7.6
වෙළෙඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය	8	<b>2,816,079</b>	3,079,736	(8.6)	<b>2,801,632</b>	3,080,092	(9.0)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	<b>5,379,972</b>	4,371,103	23.1	<b>7,874,636</b>	6,352,694	24.0
<b>මුළු මෙහෙයුම් ආදායම</b>		<b>55,059,578</b>	54,742,510	0.6	<b>68,429,044</b>	67,635,333	1.2
මූල්‍ය වත්කම් මත ශුද්ධ හානිකරණ අලාභයන්	10	(1,246,748)	(3,739,914)	(66.7)	(1,362,253)	(5,167,881)	(73.6)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>		<b>53,812,830</b>	51,002,596	5.5	<b>67,066,791</b>	62,467,452	7.4
සේවක මණ්ඩල වියදම්	11	(17,475,442)	(17,056,303)	2.5	(20,277,225)	(19,045,558)	6.5
වෙනත් වියදම්	12	(10,093,258)	(8,577,334)	17.7	(15,207,929)	(12,929,761)	17.6
<b>මූල්‍ය සේවාවන් මත වකතු කළ අගය මත බද්ද සහ ජාතික ගොඩනැගීමේ බද්දට පෙර මෙහෙයුම් ලාභය (VAT)</b>		<b>26,244,130</b>	25,368,959	3.4	<b>31,581,637</b>	30,492,133	3.6
මූල්‍ය සේවාවන් මත වකතු කළ අගය මත බද්ද සහ ජාතික ගොඩනැගීමේ බද්ද		(5,430,470)	(5,849,440)	(7.2)	(6,148,315)	(6,370,969)	(3.5)
<b>මූල්‍ය සේවාවන් මත වකතු කළ අගය මත බද්ද සහ ජාතික ගොඩනැගීමේ බද්දට පසු මෙහෙයුම් ලාභය (VAT)</b>		<b>20,813,660</b>	19,519,519	6.6	<b>25,433,322</b>	24,121,164	5.4
ආශ්‍රිත සමාගම් වල ලාභ (අලාභ) කොටස (බදු වලට පසු)		-	-		-	-	
<b>බදු වලට පෙර ලාභය</b>		<b>20,813,660</b>	19,519,519	6.6	<b>25,433,322</b>	24,121,164	5.4
ආදායම් බදු වියදම්	13	(5,818,969)	(6,921,677)	(15.9)	(7,477,394)	(9,053,173)	(17.4)
වසර සඳහා ලාභය		<b>14,994,691</b>	12,597,842	19.0	<b>17,955,928</b>	15,067,991	19.2
<b>ලාභය බෙදී යන ආකාරය:</b>							
බැංකුවේ ස්කන්ධ හිමියන්		14,994,691	12,597,842	19.0	16,721,972	13,898,050	20.3
පාලනයට යටත් නොවන හිමිකම්		-	-		1,233,956	1,169,941	5.5
		<b>14,994,691</b>	12,597,842	19.0	<b>17,955,928</b>	15,067,991	19.2
<b>ලාභය මත කොටසකට අදාළ ඉපැයුම්</b>	14						
සාමාන්‍ය කොටසකට අදාළ මූලික ඉපැයුම්	14.1	14,995	12,598	19.0	16,722	13,898	20.3
සාමාන්‍ය කොටසකට අදාළ තනුක ඉපැයුම්	14.2	104	87	19.0	116	96	20.3

පිටු අංක 159 සිට 232 අතරින් සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල කොටසක් සේ සැලකේ.

## ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම සම්බන්ධ ප්‍රකාශය

දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>අවසන් වූ වසර සඳහා ලාභය</b>	<b>14,994,691</b>	12,597,842	<b>17,955,928</b>	15,067,991
<b>බදු වලින් පසු වෙනත් විස්තීර්ණ ආදායම්</b>				
<b>ලාභ හෝ අලාභ ලෙස ප්‍රතිවර්ගීකරණය නොකෙරෙන අයිතම</b>				
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වගකීම මත ශුද්ධ ආයුගණක ලාභ හෝ අලාභ	3,386,550	(635,394)	3,362,348	(635,372)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වගකීම මත විලම්බිත බදු බලපෑම	15,167	(1,884)	22,135	(1,953)
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය ලාභය	-	-	25,000	672,574
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මත විලම්බිත බදු බලපෑම	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් සංරචක සහ සබැඳි බදු වියදම්	-	-	(754)	(188,321)
	<b>3,401,717</b>	(637,278)	<b>3,408,729</b>	(153,072)
<b>ලාභයට හෝ අලාභයට ප්‍රතිවර්ගීකරණය කෙරෙන හෝ කළ හැකි අයිතම</b>				
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් යළි මිනුම්කරණය මත ශුද්ධ ලාභ සහ අලාභ	(13,286)	54,433	(167,029)	198,846
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-	6,186	30,594
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම මත විකිණීම සඳහා පවතින සංචිතය ප්‍රතිවර්ගනය	(9,315)	-	(9,315)	-
	<b>(22,601)</b>	54,433	<b>(170,158)</b>	229,440
<b>වසර සඳහා අනෙකුත් විස්තීර්ණ ආදායම්, බදු වලට පසු</b>	<b>3,379,116</b>	(582,845)	<b>3,238,571</b>	76,368
<b>වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	<b>18,373,807</b>	12,014,997	<b>21,194,499</b>	15,144,359
<b>බෙදී යන ආකාරය:</b>				
බැංකුවේ ස්කන්ධ හිමියන්	18,373,807	12,014,997	19,997,591	13,809,598
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	1,196,908	1,334,761
	<b>18,373,807</b>	12,014,997	<b>21,194,499</b>	15,144,359

පිටු අංක 159 සිට 232 ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල කොටසක් සේ සැලකේ.


මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

දෙසැම්බර් 31 වැනි දිනට	සටහන	බැංකුව			සමූහය		
		2016 රු. '000	2015 රු. '000	වෙනස %	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>වත්කම්</b>							
	16	64,008,639	31,164,235	105.4	67,695,584	33,892,732	99.7
මුදල් හා මුදල් සමාන දෑ							
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවතින ශේෂය	17	63,049,516	42,947,711	46.8	63,049,516	42,947,711	46.8
බැංකුවල ඇති තැන්පතු	18	32,772,978	8,097,147	304.7	32,772,978	8,097,147	304.7
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	15,057	4,109	266.5	21,196	24,853	(14.7)
වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම පිණිස දරා සිටින	20	46,915,311	93,400,763	(49.8)	47,455,844	93,973,350	(49.5)
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	21	71,528,031	111,406,452	(35.8)	72,205,378	112,319,406	(35.7)
ණය හා ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	22	890,528,101	768,514,659	15.9	1,013,921,293	869,780,503	16.6
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	23	1,525,839	3,533,743	(56.8)	3,258,308	5,661,805	(42.5)
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් දරා සිටින	24	96,171,734	86,604,889	11.0	101,069,681	91,089,198	11.0
ජංගම නොවන වත්කම් විකිණීම සඳහා දරා සිටින	25	-	-	-	1,040,828	-	-
පරිපාලනයන්හි ආයෝජන	26	1,325,766	1,475,766	(10.2)	-	-	-
ආශ්‍රිතයන්හි ආයෝජන	27	-	-	-	-	-	-
කීර්තිනාමය සහ අස්පාශය වත්කම්	28	110,514	126,888	(12.9)	438,323	462,355	(5.2)
දේපල, පිරිසහ හා උපකරණ	29	17,224,026	16,303,749	5.6	23,440,966	22,695,990	3.3
ආයෝජන දේපල	30	184,006	185,713	(0.9)	184,006	185,713	(0.9)
පෙර ගෙවුම් කල්බදු	31	512,184	536,321	(4.5)	512,184	536,321	(4.5)
වෙනත් වත්කම්	33	16,176,745	12,293,017	31.6	17,331,932	13,070,117	32.6
<b>මුළු වත්කම්</b>		<b>1,302,048,447</b>	<b>1,176,595,162</b>	<b>10.7</b>	<b>1,444,398,017</b>	<b>1,294,737,201</b>	<b>11.6</b>
<b>වගකීම්</b>							
බැංකුවලට ගෙවිය යුතු	34	106,924,276	143,923,634	(25.7)	130,122,246	162,687,453	(20.0)
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර	35	72,182	112,149	(35.6)	72,182	112,149	(35.6)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ	36	1,077,812,127	899,237,880	19.9	1,119,753,182	932,905,835	20.0
වෙනත් ණය ගැනීම්	37	27,184,535	48,159,100	(43.6)	42,296,376	63,107,816	(33.0)
ප්‍රවර්තන බදු බැරකම්		2,432,266	3,845,470	(36.7)	3,000,249	4,505,699	(33.4)
ශුද්ධ විලම්බිත බදු බැරකම්	32	63,479	361,106	(82.4)	2,254,462	2,932,396	(23.1)
වෙනත් බැරකම්	38	15,378,998	16,428,542	(6.4)	25,182,416	24,777,985	1.6
යටත් කරන ලද කාල ණය	39	12,531,728	15,032,542	(16.6)	36,525,796	30,907,240	18.2
<b>මුළු වගකීම්</b>		<b>1,242,399,591</b>	<b>1,127,100,423</b>	<b>10.2</b>	<b>1,359,206,909</b>	<b>1,221,936,573</b>	<b>11.2</b>
<b>හිමිකම්</b>							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	40	7,201,998	7,201,998	-	7,201,998	7,201,998	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	41	4,902,255	4,152,518	18.1	4,902,255	4,152,518	18.1
වෙනත් සංචිත	42	21,195,855	21,846,751	(3.0)	22,269,995	23,012,662	(3.2)
රඳවා ගත් ඉපැයුම්		26,348,748	16,293,472	61.7	43,185,534	32,209,592	34.1
කොටස්හිමියන්ගේ මුළු හිමිකම්		59,648,856	49,494,739	20.5	77,559,782	66,576,770	16.5
පාලනයට යටත් නොවන හිමිකම්		-	-	-	7,631,326	6,223,858	22.6
<b>මුළු හිමිකම්</b>		<b>59,648,856</b>	<b>49,494,739</b>	<b>20.5</b>	<b>85,191,108</b>	<b>72,800,628</b>	<b>17.0</b>
<b>මුළු හිමිකම් හා වගකීම්</b>		<b>1,302,048,447</b>	<b>1,176,595,162</b>	<b>10.7</b>	<b>1,444,398,017</b>	<b>1,294,737,201</b>	<b>11.6</b>
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්	44	226,429,659	181,532,584	24.7	226,442,491	181,545,416	24.7

පිටු අංක 159 සිට 232 ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල කොටසක් සේ සැලකේ.  
 මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කර ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇත. මෙම මූල්‍ය ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් පහත අත්සන් යොදා ඇත.



අසාම් ඒ. අනුමච්චි  
 මූල්‍ය ප්‍රධානී  
 කොළඹ



එන්. චන්දන කුමාරි  
 ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී



හේමසිරි ප්‍රනාන්දු  
 සභාපති

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය – බැංකුව

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	
	සාමාන්‍ය කොටස් රු.'000	පැවරූ ප්‍රාග්ධනය රු.'000
<b>බැංකුව</b>		
2015.01.01 දිනට ශේෂය	49,998	7,152,000
<b>සුපිරි වාසි බද්ද (43.1 සටහන)</b>		
<b>2015.01.01 දිනට ශේෂය ගැලපුම්</b>	49,998	7,152,000
වසර සඳහා ලාභය	-	-
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>		
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ මත බැඳියාව	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-
බැහැර කරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභය ප්‍රතිවර්තනය	-	-
<b>මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>මුළු විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධනිෂ්ඨයන් සමග ගනුදෙනු</b>		
වසර තුළ දී සංචිතයට මාරු කිරීම	-	-
මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ	-	-
<b>ස්කන්ධනිෂ්ඨයන් සමග මුළු ගනුදෙනු</b>	-	-
<b>2015.12.31 දිනට ශේෂය</b>	49,998	7,152,000
<b>2016.01.01 දිනට ශේෂය</b>	49,998	7,152,000
වසර සඳහා ලාභය	-	-
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>		
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම මත විකිණීම සඳහා පවතින සංචිතය ප්‍රතිවර්තනය	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-
බැහැර කරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභය ප්‍රතිවර්තනය	-	-
<b>මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>මුළු විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධනිෂ්ඨයන් සමග ගනුදෙනු</b>		
වසර තුළදී සංචිත වෙත මාරු කිරීම්	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු	-	-
<b>ස්කන්ධනිෂ්ඨයන් සමග මුළු ගනුදෙනු</b>	-	-
<b>2016.12.31 දිනට ශේෂය</b>	49,998	7,152,000

සංචිතය					
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු.'000	ප්‍රත්‍යාගමන සංචිතය රු.'000	වෙනත් සංචිත රු.'000	විකණීම සඳහා පවතින සංචිත රු.'000	රඳවා ගත් ඉපයුම් රු.'000	එකතුව රු.'000
3,522,626	10,876,547	8,828,873	241,946	12,797,562	43,469,552
				(2,770,120)	(2,770,120)
3,522,626	10,876,547	8,828,873	241,946	10,027,442	40,699,432
-	-	-	-	12,597,842	12,597,842
-	-	-	54,433	-	54,433
-	-	-	-	(635,394)	(635,394)
-	-	-	-	(1,884)	(1,884)
-	(30,048)	-	-	30,048	-
-	(30,048)	-	54,433	(607,230)	(582,845)
-	(30,048)	-	54,433	11,990,612	12,014,997
629,892		1,875,000	-	(2,504,892)	-
-	-	-	-	(3,219,690)	(3,219,690)
629,892	-	1,875,000	-	(5,724,582)	(3,219,690)
4,152,518	10,846,499	10,703,873	296,379	16,293,472	49,494,739
4,152,518	10,846,499	10,703,873	296,379	16,293,472	49,494,739
-	-	-	-	14,994,691	14,994,691
-	-	-	(13,286)	-	(13,286)
-	-	-	(9,315)	-	(9,315)
-	-	-	-	3,386,550	3,386,550
-	-	-	-	15,167	15,167
-	(3,295)	-	-	3,295	-
-	(3,295)	-	(22,601)	3,405,012	3,379,116
-	(3,295)	-	(22,601)	18,399,703	18,373,807
749,737	-	(625,000)	-	(124,737)	-
-	-	-	-	(8,219,690)	(8,219,690)
749,737	-	(625,000)	-	(8,344,427)	(8,219,690)
4,902,255	10,843,204	10,078,873	273,778	26,348,748	59,648,856

**ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශනය – සමූහය**

	ප්‍රකාශිත ප්‍රශ්නිකය/පැවරූ ප්‍රශ්නිකය	
	සාමාන්‍ය කොටස්	පැවරූ ප්‍රශ්නිකය
	රු. '000	රු. '000
<b>සමූහය</b>		
<b>2015.01.01 දිනට ශේෂය</b>	49,998	7,152,000
<b>සුපිරි වාසි බද්ද (43.1 සටහන)</b>	-	-
<b>2015.01.01 දිනට ශේෂය</b>	49,998	7,152,000
වසර සඳහා ලාභය	-	-
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>		
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ මත වගකීම්	-	-
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය	-	-
බැහැර කරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභය ප්‍රතිවර්තනය	-	-
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්භිත බදු බලපෑම	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මත බදු	-	-
<b>මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>මුළු විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත්, ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු</b>		
කාලසීමාව තුළ සංචිත වෙත මාරු කිරීම්	-	-
කොටස් නිකුතුව	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (42.6 සටහන)	-	-
වර්ෂය තුළදී අත්පත් කර ගැනීම්	-	-
ආශ්‍රිත දැරීමෙහි වෙනස්වීම්	-	-
ගෙවන ලද ලාභාංශ	-	-
<b>ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු</b>	-	-
<b>2015.12.31 දිනට ශේෂය</b>	49,998	7,152,000
<b>2016.01.01 දිනට ශේෂය</b>	49,998	7,152,000
වර්ෂය සඳහා ලාභය	-	-
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>		
විකිණීම සඳහා නිබන්ධන ආයෝජනවල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම මත විකිණීම සඳහා පවතින සංචිතයෙහි ප්‍රතිවර්තනය	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ වගකීම්	-	-
බැහැර කරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභය ප්‍රතිවර්තනය	-	-
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය	-	-
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්භිත බදු බලපෑම	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මත බදු	-	-
<b>මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>මුළු විස්තීර්ණ ආදායම/(වියදම)</b>	-	-
<b>ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු</b>		
කාලසීමාව තුළ සංචිත වෙත මාරු කිරීම්	-	-
කොටස් නිකුතුව	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (42.6 සටහන බලන්න)	-	-
නිමිකාරිත්වයෙහි වෙනස්වීම් මත සංචලනය	-	-
ලාභාංශ ගෙවීම්	-	-
ආශ්‍රිත දැරීමෙහි වෙනස් වීම්	-	-
<b>ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු</b>	-	-
<b>2016.12.31 දිනට ශේෂය</b>	49,998	7,152,000

සංචිත						එකතුව රු. '000	පාලනයට ගවුල් නොවන ගිණිකම්	මුළු ස්කන්ධ ප්‍රමාණය
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගතිත සංචිතය රු. '000	වෙනත් සංචිත රු. '000	විධිනීම් සඳහා පවතින සංචිත රු. '000	මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000			
3,522,626	11,393,318	8,828,873	271,215	(15,797)	27,536,628	58,738,861	5,323,419	64,062,280
-	-	-	-	-	(3,413,319)	(3,413,319)	(214,400)	(3,627,719)
3,522,626	11,393,318	8,828,873	271,215	(15,797)	24,123,309	55,325,542	5,109,019	60,434,561
-	-	-	-	-	13,898,051	13,898,051	1,169,941	15,067,992
-	-	-	162,726	-	-	162,726	36,120	198,846
-	-	-	-	-	(635,377)	(635,377)	5	(635,372)
-	504,430	-	-	-	-	504,430	168,144	672,574
-	(30,048)	-	-	-	30,048	-	-	-
-	-	-	-	22,945	-	22,945	7,649	30,594
-	-	-	-	-	(1,935)	(1,935)	(18)	(1,953)
-	-	-	-	-	(141,241)	(141,241)	(47,080)	(188,321)
-	474,382	-	162,726	22,945	(748,505)	(88,452)	164,820	76,368
-	474,382	-	162,726	22,945	13,149,546	13,809,599	1,334,761	15,144,359
629,892	-	1,875,000	-	-	(2,504,892)	-	-	-
-	-	-	-	-	609,561	609,561	140,439	750,000
-	-	-	-	-	(3,219,690)	(3,219,690)	-	(3,219,690)
-	-	-	-	-	-	-	133,346	133,346
-	-	-	-	-	51,758	51,758	-	51,758
-	-	-	-	-	-	-	(493,707)	(493,707)
629,892	-	1,875,000	-	-	(5,063,263)	(2,558,371)	(219,922)	(2,778,293)
4,152,518	11,867,700	10,703,873	433,941	7,148	32,209,592	66,576,770	6,223,858	72,800,628
4,152,518	11,867,700	10,703,873	433,941	7,148	32,209,592	66,576,770	6,223,858	72,800,628
-	-	-	-	-	16,721,972	16,721,972	1,233,956	17,955,928
-	-	-	(128,446)	-	-	(128,446)	(38,583)	(167,029)
-	-	-	(9,315)	-	-	(9,315)	-	(9,315)
-	-	-	-	-	3,370,185	3,370,185	(7,837)	3,362,348
-	(3,295)	-	-	-	3,295	-	-	-
-	18,750	-	-	-	-	18,750	6,250	25,000
-	-	-	-	4,639	-	4,639	1,547	6,186
-	-	-	-	-	20,393	20,393	1,742	22,135
-	-	-	-	-	(588)	(588)	(166)	(754)
-	15,455	-	(137,761)	4,639	3,393,285	3,275,618	(37,047)	3,238,571
-	15,455	-	(137,761)	4,639	20,115,257	19,997,590	1,196,909	21,194,499
749,737	-	(625,000)	-	-	(124,737)	-	-	-
-	-	-	-	-	(13,016)	(13,016)	(4,339)	(17,355)
-	-	-	-	-	(8,219,690)	(8,219,690)	-	(8,219,690)
-	-	-	-	-	(781,872)	(781,872)	776,130	(5,742)
-	-	-	-	-	-	-	(561,232)	(561,232)
-	-	-	-	-	-	-	-	-
749,737	-	(625,000)	-	-	(9,139,315)	(9,014,578)	210,559	(8,804,019)
4,902,255	11,883,155	10,078,873	296,180	11,787	43,185,534	77,559,782	7,631,326	85,191,108

**මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්				
බදු පෙර ලාභය	<b>20,813,660</b>	19,519,519	<b>25,433,322</b>	24,121,164
ගැලපීම්:				
බදු පෙර ලාභ වල අඩංගු මුදල් නොවන අයිතමයන්	<b>2,824,333</b>	5,332,075	<b>3,180,031</b>	7,534,618
මෙහෙයුම් වත්කම්වල වෙනස්කම්	<b>(83,928,201)</b>	(156,348,351)	<b>(106,039,634)</b>	(159,571,583)
මෙහෙයුම් ධරකම් වල වෙනස්කම්	<b>121,125,671</b>	138,914,805	<b>135,320,066</b>	132,999,699
පරිපාලිත හා ආශ්‍රිතයන් හා වෙනත් ව්‍යාපාර වෙතින් ලාභාංශ ආදායම	<b>(1,628,700)</b>	(1,659,531)	<b>(189,530)</b>	(219,051)
යටත් කරන ලද ණය මත පොලී විශදම	<b>1,987,500</b>	1,987,500	<b>1,987,500</b>	1,987,500
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්/පාරිභෝගික වෙනුවෙන් දායක මුදල් ගෙවීම්	<b>1,811,662</b>	1,526,525	<b>1,894,316</b>	1,563,511
බදු ගෙවීම්	<b>(7,514,644)</b>	(5,566,426)	<b>(9,639,397)</b>	(7,990,113)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය කරන ලද ශුද්ධ මුදල්	<b>55,491,281</b>	3,706,116	<b>51,946,673</b>	425,745
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලත් මුදල් ප්‍රවාහයන්				
දේපල, පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම්	<b>(1,942,542)</b>	(2,079,622)	<b>(3,020,288)</b>	(2,378,217)
දේපල පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ලද මුදල්	<b>98,471</b>	93,379	<b>131,611</b>	104,264
මූල්‍ය ආයෝජන මිලදී ගැනීම්	<b>(9,855,692)</b>	(4,173,564)	<b>(10,269,333)</b>	(3,448,325)
අස්පෘශ්‍ය වත්කම් ශුද්ධ මිලදී ගැනීම්	<b>(17,810)</b>	(43,206)	<b>(25,475)</b>	(44,684)
පරිපාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජන අත්පත් කර ගැනීම තුළින් ශුද්ධ මුදල් ප්‍රවාහය	<b>-</b>	(346,758)	<b>-</b>	(726,385)
පරිපාලිත සමාගම් වල වර්ණීය කොටස් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	<b>150,000</b>	200,000	<b>-</b>	-
පරිපාලිත සහ ආශ්‍රිත සමාගම්වල ආයෝජන තුළින් ලද ලාභාංශ	<b>1,628,700</b>	1,659,531	<b>189,530</b>	219,051
ආයෝජන ක්‍රියාකාරකම් (තුළ භාවිතා කළ) වෙතින් ශුද්ධ මුදල්	<b>(11,177,273)</b>	(4,690,240)	<b>(12,993,955)</b>	(6,274,296)
මූල්‍යකරණ ක්‍රියාකාරකම් මගින් මුදල් ප්‍රවාහ				
යටත් කරන ලද ණය නිකුතුව මගින් ලද ශුද්ධ මුදල්	<b>-</b>	-	<b>5,618,556</b>	6,024,110
යටත් කරන ලද ණය ආපසු ගෙවීම්	<b>(2,500,814)</b>	-	<b>-</b>	-
යටත් කරන ලද ණය මත පොලී ගෙවීම්	<b>(1,987,500)</b>	(1,987,500)	<b>(1,987,500)</b>	(1,987,500)
පාලනයට නවුල් නොවන නිමිකම් වෙත ලාභාංශ ගෙවීම්	<b>-</b>	-	<b>(561,232)</b>	(493,707)
මහා භාණ්ඩාගාරය වෙත විශේෂ බදු ගෙවීම්/ලාභාංශ	<b>(8,219,690)</b>	(3,219,690)	<b>(8,219,690)</b>	(3,219,690)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ශුද්ධ මුදල්	<b>(12,708,004)</b>	(5,207,190)	<b>(5,149,866)</b>	323,213
මුදල් හා මුදල් සමානතා හි ශුද්ධ වැඩි වීම/(අඩු වීම)	<b>32,844,404</b>	(6,191,314)	<b>33,802,853</b>	(5,525,338)
වර්ෂය ආරම්භයේ දී මුදල් සහ මුදල් සමානතා	<b>31,164,235</b>	37,355,549	<b>33,892,732</b>	39,418,070
වර්ෂය අවසානයේ දී මුදල් සහ මුදල් සමානතා	<b>64,008,639</b>	31,164,235	<b>67,695,584</b>	33,892,732



## මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

### 1. වාර්තාකරණ ඒකකය

#### 1.1 ආයතනික තොරතුරු

මහජන බැංකුව ('බැංකුව') යනු 1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ 1961 ජූලි 1 වැනි දින පිහිටුවන ලද එහි මූලස්ථානය ලංකාවේ පිහිටා ඇති රජය සතු බැංකුවකි. 2016 දෙසැම්බර් 31 වැනි දිනේ අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, බැංකුවේ, එහි පරිපාලිත සමාගම් වල (පොදුවේ 'සමූහය' ලෙස සඳහන් වන) මූල්‍ය තොරතුරු හා ආශ්‍රිත සමාගම් වල ස්කන්ධ හිමිකම් තොරතුරු වලින් සමන්විත වේ.

#### 1.2 ප්‍රධාන ක්‍රියාකාරකම්

##### බැංකුව

බැංකුවේ කටයුතු, තැන්පතු භාරගැනීම, ණය පහසුකම් ලබා දීම, පුද්ගලික බැංකුකරණය, සංවර්ධන බැංකුකරණය, උකස් ගැනීම, ජාත්‍යන්තර වෙළඳාම, රජයේ සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු, ණය කාඩ්පත් මෙහෙයුම්, ආයෝජන බැංකුකරණය සහ විදේශ විනිමය බැංකුකරණය වෙනුවෙන් අත් වෙරල බැංකු කරණ ඒකකය යනාදියෙන් සැදුම් ලබයි.

##### පරිපාලිත සමාගම්

බැංකුවේ සමාගම් වල ප්‍රධාන ක්‍රියාකාරකම් පහත සඳහන් පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම
පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆැන්ඩ් ෆැන්ඩ් පිපල්ස්	මූල්‍ය කල්බදු ලබාදීම කුලීපිට ගැනුම් වත්කම් මූල්‍යණය, කාලින ණය ලබාදීම, ඉස්ලාමීය මූල්‍ය කටයුතු, ආන්තික වෙළඳාම, කොටස් වෙළඳාම, ණය සාධන පත්‍ර හිකුත් කිරීම සහ මහජන තැන්පතු ඒකරාශී කිරීම
සීමාසහිත පිපල්ස් ට්‍රැවල්ස් (පුද්) සමාගම	සංචාර සංවිධානය කිරීම හා ගුවන් ටිකට්පත් වෙන් කර දීම (සංචාරක නියෝජිත)
පිපල්ස් මර්චන්ට් ෆැන්ඩ් පිපල්ස්	කල්බදු, කුලීපිට ගැනුම් ස්ථිර තැන්පතු හා ඉතිරි කිරීම්, විදේශ මුදල්

##### උප පරිපාලිත සමාගම්

බැංකුවේ උප පරිපාලිත සමාගම්වල ප්‍රධාන කටයුතු පහත සඳහන් පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන කටයුතු
සීමාසහිත පිපල්ස් ලිසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම	වාහන කළමනාකරණ පද්ධතිය, වාහන තක්සේරු කිරීම සහ සේවාස්ථානයක මෙහෙයුම්
සීමාසහිත පිපල්ස් ලිසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම	මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පවත්වාගෙනයාම හා දේපළ සංවර්ධන ක්‍රියාකාරකම්
සීමාසහිත පිපල්ස් ඉන්ෂුරන්ස් සමාගම	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු සිදුකිරීම.
සීමාසහිත පිපල්ස් මයික්‍රො ෆැන්ඩ් සමාගම	අඩු ආදායම්ලාභීන් සහ ක්ෂුද්‍ර ව්‍යාපාර බැංකුකරණය හැර අනෙකුත් මූල්‍ය සේවා සැපයීම
සීමාසහිත පිපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටි සමාගම	කාර්‍යාල සංකීර්ණයක් ඉදිකිරීම හා පවත්වාගෙන යාම

## 2. සකස් කිරීමේ පදනම

### 2.1 අනුකූලතා ප්‍රකාශය

මූල්‍ය තත්ව ප්‍රකාශය, ආදායම් ප්‍රකාශය, ලාභ හෝ අලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (LKAS සහ SLFRS) අනුකූලව සකස් කර ඇත. මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ඉදිරිපත් කිරීම 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූල වේ. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමද 1988 අංක 30 දරන බැංකු පනතේ අවශ්‍යතාවන්ටද අනුකූල වේ.

### 2.2 මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (LKAS සහ SLFRS) සමඟ අනුකූලව ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇත.

### 2.3 මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම

2016 දෙසැම්බර් 31 වැනි දිනේ අවසන් වූ වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2017 මාර්තු 14 වැනි දින අනුමැතිය ලබා දෙන ලදී.

### 2.4 මිනුම්කරණ පදනම

මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය පදනමක් සකස් කර ඇති අතර පහත සඳහන් දේ හැර මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපාන උද්ධමන සාධක වෙනුවෙන් ගැලපීම් කිසිවකින් තොරව එය ඒකාකාර ලෙස ආදේශ කරගනු ලැබ ඇත.

- ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගයක් ගන්නා ව්‍යුත්පන්න නොවන මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් සාධාරණ අගයට මිනුම්කරණය
- නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වෙනුවෙන් බැරකම ආයුගණක පදනමින් අගය කර සැලසුම් වත්කම් වල ශුද්ධ එකතුව අඩු කර නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ ප්‍රවර්තන අගයට හඳුනාගැනේ.
- ඉඩම් හා ගොඩනැගිලි අත්පත් කරගන්නා අවස්ථාවේ පිරිවැයට මිනුම් කර පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ කවර හෝ හානිකරණ අලාභ අඩු කර ප්‍රත්‍යාගමන අගයට මිනුම්කරණය කෙරේ.

### 2.5 ව්‍යවහාරික හා ඉදිරිපත් කරන මුදල් ඒකකය

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ බැංකුවේ ව්‍යවහාරික මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති මූල්‍ය තොරතුරු, වෙනත් ආකාරයකින් දක්වා ඇත්නම් හැර ආසන්න දහසට වටයනු ලැබ ඇත.

### 2.6 ප්‍රමාණාත්මකභාවය සහ සමාහරණය

සමාන අයිතම් වල එක් එක් ප්‍රමාණාත්මක වර්ගය මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම ඉදිරිපත් කර ඇත. අසමාන ස්වභාවයෙන් හෝ කෘත්‍යයෙන් යුතු අයිතම් ඒවා ප්‍රමාණාත්මක නොවන්නේ නම් හැර, වෙන් වෙන්ව ඉදිරිපත් කර ඇත.

### 3. සැලකිය යුතු ගිණුම්කරණ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේ ක්‍රියාවලියේදී, මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගනු ලැබ ඇති අගයන් නිශ්චය කිරීම පිණිස කළමනාකාරිත්වය විනිශ්චය, ඇස්තමේන්තු සමඟ උපකල්පන යොදා ගෙන ඇත. තවත් ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස්වීමේ හැකියාව පවතී.

ඇස්තමේන්තු හා ඒවාට පාදක වූ උපකල්පන අඛණ්ඩව සමාලෝචනයට ලක් කෙරේ. ගිණුම්කරණ ඇස්තමේන්තුවල ප්‍රතිශෝධන, ඇස්තමේන්තු ප්‍රතිශෝධන කාලසීමාව තුළ හා බලපෑමට ලක් වන කවර හෝ ඉදිරි කාලසීමාවන් තුළදී හඳුනා ගැනේ.

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගනු ලැබ ඇති අගයන් මත වඩාත්ම සැලකිය යුතු බලපෑම ඇති කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේදී යොදාගත් විනිශ්චයන්, උපකල්පන හා ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු පහත දැක්වා ඇත.

#### 3.1 අඛණ්ඩ පැවැත්ම

ක්‍රියාකාරී ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව පැවතීමට බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරිත්වය තක්සේරුවක් සිදු කර ඇති අතර කල්තියා දැකිය හැකි අනාගතය තුළ ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව සම්පත් එය සතුටු පවතින බවට සෑහීමට පත්ව සිටී. තවද, ක්‍රියාකාරී ව්‍යාපාරයක් ලෙස ආරක්ෂාව පැවැත්ම සඳහා බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් සැලකිය යුතු සැක ඉපිදවිය හැකි ආකාරයේ කවර හෝ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පිළිබඳව කළමනාකාරිත්වය දැනුවත්ව නොසිටී.

#### 3.2 මූල්‍ය සාධනපත්‍රවල සාධාරණ අගයන්

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි වාර්තා කර ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම්වල සාධාරණ අගය ක්‍රියාකාරී වෙළඳපොල වෙතින් ව්‍යුත්පන්න කරගත නොහැකි අවස්ථාවන්හිදී, ගණිතමය ආකෘති භාවිතය ඇතුළත් විවිධ තක්සේරු ශිල්පීය ක්‍රම ගණනාවක් භාවිතා කරමින් ඒවා නිශ්චය කරනු ලැබේ. හැකි සෑම අවස්ථාවකදීම මෙම ආකෘති වෙනුවෙන් යෙදවුම් නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල දත්ත වෙතින් ව්‍යුත්පන්න කර ගැනේ. කෙසේ වෙතත්, එබඳු දත්ත ලබා ගැනීමට නොමැති නම්, සාධාරණ අගයන් තහවුරු කර ගැනීම පිණිස විනිශ්චය අවශ්‍ය වේ. 47 වැනි සටහනේ මූල්‍ය උපකරණවල අගය නිශ්චය කිරීම සම්බන්ධව වඩාත් සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.

#### 3.3 ණය හා අත්තිකාරම් මත හානිකරණ අලාභ

ණය සහ අත්තිකාරම් ණය ලාභයෙහි හෝ අලාභයෙහි හානිකරණ අලාභයක් වාර්තා කළ යුතු යන්න තක්සේරු කිරීම සඳහා බැංකුව එක් එක් වාර්තාකරණ දිනට සිය සැලකිය යුතු ණය සහ අත්තිකාරම් වෙත වෙනම සමාලෝචනය කරයි. විශේෂයෙන්ම, හානිකරණ අලාභය තීරණය කිරීමේදී ප්‍රමාණය තක්සේරු කිරීම හා ඉදිරි මුදල් ප්‍රවාහවල කාල ගණනයේදී කළමනාකාරිත්වයෙහි විනිශ්චය අවශ්‍ය වේ. මෙම ඇස්තමේන්තු සාධක ගණනාවක් සම්බන්ධයෙන් වන උපකල්පන මත පදනම්ව ඇති අතර තවත් ප්‍රතිඵල වෙනස්වීමට ඉඩ ඇත.

වෙන් වෙන් තක්සේරු කිරීම මත හානිකරණය අවශ්‍ය නොවන්නේ නම්, එබඳු සැලකිය යුතු සියළු ණය සහ අත්තිකාරම් සමාන අවදානම් ගතිලක්ෂණ සහිත වත්කම් කාණ්ඩ වල සාමූහිකව තක්සේරු කරනු ලැබේ. අලාභ සිදු වූ බවට විෂය බද්ධ සාක්ෂි පවතින නමුත් බලපෑම් තවමත් ප්‍රබල නොවන අලාභ සිදුවීම් හේතුවෙන් ප්‍රතිපාදනයක් සැලැස්විය යුතු යන්න තීරණය කිරීම සඳහා මෙය අවශ්‍ය වේ. සාමූහික තක්සේරු කිරීම, ණය කළඹ වෙතින් දත්ත (ණයනිම්කාරිත්ව වර්ග, හිත මට්ටම, කම්මාන්ත යනාදිය) හා අවදානම සාන්ද්‍රණය වීමෙහි බලපෑම හා ආර්ථික දත්ත සැලකිල්ලට ගනී.

#### 3.4 විකිණීම සඳහා පවතින ආයෝජනවල හානිකරණය

විකිණීම සඳහා පවතින ආයෝජන ලෙස කාණ්ඩගත කරන ලද සිය සුරැකුම් හානිකරණයට ලක්ව තිබේද යන්න තක්සේරු කිරීම පිණිස බැංකුව සෑම වාර්තාකරණ දිනයකටම ඒවා සමාලෝචනය කරයි. ණය හා අත්තිකාරම් වෙන් වෙන්ව තක්සේරු කිරීම පිණිස යොදා ගන්නා ලද ආකාරය හා සමානව විනිශ්චය මේ සඳහා අවශ්‍ය කෙරේ.

විකිණීම සඳහා පවතින ස්කන්ධ ආයෝජනවල සාධාරණ අගය කැපී පෙනෙන හා දීර්ඝකාලීන ලෙස ඒවායේ පිරිවැයට වඩා අඩුවීමක් පැවතී ඇති විටදී බැංකුව ඒවා මත හානිකරණ ගාස්තු වාර්තා කරයි. 'කැපී පෙනෙන' සහ 'දීර්ඝ කාලීන' යන ලක්ෂණ අදාල වන්නේ කුමකටද යන්න නිශ්චය කිරීම පිණිස විනිශ්චය අවශ්‍ය කෙරේ.

#### 3.5 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම

ආයුගණක ඇගයීම ශිල්පීය ක්‍රමය භාවිතා කරමින් නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල අගය නිශ්චය කරනු ලැබේ. වට්ටම් අනුපාතික, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රමාණය, අනාගත වැටුප් වැඩිවීම් මරණ අනුපාතික සහ අනාගත විභාග වැටුප් වැඩිවීම්, පිළිබඳ උපකල්පනය ආයුගණක ඇගයීම හා සම්බන්ධ වේ. සියළු උපකල්පන සෑම වාර්තාකරණ දිනකදීම සමාලෝචනය කරනු ලැබේ. මෙම සැලසුම්වල දීර්ඝකාලීන ස්වභාවය හේතුවෙන්, මෙබඳු ඇස්තමේන්තු කැපී පෙනෙන ලෙස අවිනිශ්චිතතාවට බඳුන් වීමට ඉඩ ඇත. භාවිතා කෙරෙන උපකල්පන සඳහා 38.1.5 සහ 38.2.1 සටහන් බලන්න.

#### 3.6 දේපල, පිරිසහ සහ උපකරණ වල සාධාරණ අගය

සමූහයේ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි සහ බඳු ඉඩම්වල පවතින ගොඩනැගිලි සාධාරණ අගයට පිළිබිඹු කර ඇත. එබඳු දේපලවල සාධාරණ අගය නිශ්චය කිරීම පිණිස සමූහය ස්වාධීන තක්සේරු විශේෂඥයන් යොදවා ගත්තේය. සමාන වත්කම්වල ප්‍රවර්ධන වෙළඳපොල අගය පවතින විට, මෙම වත්කම්වල අගය තක්සේරු කිරීමේදී එබඳු සාක්ෂි සලකා බලනු ලැබේ.

#### 3.7 දේපල, පිරිසහ සහ උපකරණ වල ප්‍රයෝජනවත් ජීව කාලය

සමූහය සෑම වාර්තාකරණ දිනකටම දේපල, පිරිසහ සහ උපකරණවල අවශේෂ වටිනාකම්, ප්‍රයෝජනවත් ජීවකාල සහ ක්ෂය සමාලෝචනය කරයි. මෙම වටිනාකම්, අනුපාතික හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේදී කළමනාකාරිත්වයෙහි විනිශ්චය යොදා ගනු ලබන අතර එබැවින් ඒවා අවිනිශ්චිතතාවට යටත් වේ.

### 4. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති

මෙම ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශන වල ඉදිරිපත් කර ඇති සියළු කාලපරිච්ඡේද වෙනුවෙන් සමූහය 4.1 සටහන් සිට 4.28 සටහන දක්වා ඉදිරිපත් කර ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති ඒකාකාර ලෙස ආදේශ කර ඇත.

#### 4.1 ඒකාබද්ධකරණ පදනම

බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශ, 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශවලින් සමන්විත වේ. ඒකාබද්ධකරණ කාර්යය සඳහා බැංකුවේ පරිපාලිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශ, ඒකාකාර ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතා කරමින් මහජන බැංකුවේ වාර්තාකරණ වර්ෂ වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබේ.

**4.1.1 ව්‍යාපාර සංයෝජන**

අත්පත් කරගත් දිනට - උදා: පාලනය සමූහය වෙත මාරු කරනු ලැබූ දිනට, අත්පත් කර ගැනීමේ ක්‍රමය භාවිතා කරමින් ව්‍යාපාර සංයෝජන වෙනුවෙන් ගණන් දෙනු ලැබේ. අත්පත් කර ගැනීමේදී මාරු කරන ලද ප්‍රතිස්ථාව මෙන්ම අත්පත් කරගත් හඳුනාගත හැකි ශුද්ධ වත්කම් ද සාමාන්‍යයෙන් සාධාරණ අගයට මිනුම්කරණය සිදු වේ. සම්පණ්‍යය මිලදී ගැනීමක් මත කවර හෝ ලාභය වනාම ලාභයෙහි හෝ අලාභයෙහි හඳුනාගනු ලැබේ. ගනුදෙනු පිරිවැය ණය හෝ ස්කන්ධ සූරාකම් හිකුත් කිරීම හා සම්බන්ධව ඇත්නම් හැර, කරන ලද වියදමක් ලෙස සැලකේ.

පෙර සිට පවතින සබඳතා පියවීම හා සම්බන්ධ මුදල් ප්‍රමාණ මාරු කරන ලද ප්‍රතිස්ථාවට ඇතුළත් නොවේ. එබඳු මුදල් ප්‍රමාණ සාමාන්‍යයෙන් ලාභ හෝ අලාභ තුළ හඳුනා ගැනේ.

ගෙවිය යුතු කවර හෝ අසම්භව්‍ය ප්‍රතිස්ථාවක් අත්පත් කරගත් දිනට සාධාරණ අගය අනුව මිනුම්කරණය සිදු කෙරේ. අසම්භව්‍ය ප්‍රතිස්ථාව ස්කන්ධ ලෙස වර්ගීකරණය කෙරේ නම්, එය නැවත මිනුම්කරණය සිදු නොවන අතර ස්කන්ධ තුළ පියවීමට ගණන් දීම සිදු වේ. නැතහොත්, අසම්භව්‍ය ප්‍රතිස්ථාවෙහි සාධාරණ අගයෙහි පසුකාලීන වෙනස්කම් එහි ලාභ හෝ අලාභ තුළ හඳුනාගනු ලැබේ.

**4.1.2 පාලනයට යටත් නොවන ගිණිකම් (NCI)**

අත්පත් කර ගැනීමේ දිනට අත්පත් කර ගන්නාගත් හඳුනාගත හැකි ශුද්ධ වත්කම් තුළ පාලනයට මැදිහත් නොවන ගිණිකම් වල සමානුපාතික කොටසට එම ගිණිකම් මිනුම්කරණය සිදු වේ. පාලනය අතිමි වීමට හේතු නොවන ආකාරයෙන් පරිපාලිත සමාගමක සමූහය සතු ගිණිකම් වෙනස්වීම් සම්බන්ධයෙන් ස්කන්ධ ගනුදෙනු ලෙස ගණන් දෙනු ලැබේ.

**4.1.3 පරිපාලිත සමාගම්**

'පරිපාලිත' සමාගම් යනු සමූහය විසින් පාලනය වනු ලබන ආයෝජනයන් වේ. සමූහයට ආයෝජිතයා සමග මැදිහත් වීම හේතුවෙන් එය විවලය ප්‍රතිලාභ වලට නිරාවරණය වේ නම් හෝ විවලය ප්‍රතිලාභ වලට ගිණිකම් ලැබේ නම් සහ ආයෝජිතයා මත සමූහය සතු බලපෑම හරහා එම ප්‍රතිලාභ කෙරෙහි බලපෑමක් ඇති කිරීමේ හැකියාව සමූහයට පවතී නම්, එවිට සමූහය ආයෝජිතයා පාලනය කරයි. පාලනය ආරම්භ වන දින සිට පාලනය අවසන් වන දින තෙක් පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ වලට ඇතුළත් කර තිබේ.

**4.1.4 පාලනය අතිමි වීම**

සමූහයට පරිපාලිත සමාගමක පාලනය අතිමි වූ විට, එය පරිපාලිත සමාගමෙහි වත්කම් හා බැරකම් සහ ස්කන්ධ හා සබැඳි කවර හෝ පාලනයට මැදිහත් නොවන ගිණිකම් සහ වෙනත් සංරචකයන් හඳුනාගැනීමෙන් ඉවත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අත්වන කවර හෝ ලාභය හෝ අලාභය, ලාභ සහ අලාභ තුළ හඳුනාගැනේ. පාලනය අතිමි වූ විට, පෙර පැවති පරිපාලිත සමාගමෙහි රඳවාගනු ලැබූ කවර හෝ ගිණිකමක් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.

**4.1.5 ඒකාබද්ධ කිරීමේදී ඉවත් කෙරෙන ගනුදෙනු**

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී අන්තර් සමූහ ශේෂ සහ ගනුදෙනු සහ අන්තර් සමූහ ගනුදෙනු තුළින් පැන නගින කවර හෝ උපලබ්ධි නොවූ ආදායම් සහ වියදම් (විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු ලාභ සහ අලාභ හැර) ඉවත් කරනු ලැබේ. සමූහය සහ එහි ආශ්‍රිතයන් අතර ගනුදෙනු හේතුවෙන් වන උපලබ්ධි නොවූ ලාභ හා අලාභද ආශ්‍රිතයන්හි සමූහය සතු ගිණිකම් වල ප්‍රමාණයට අනුව ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ඉවත් කරනු ලැබේ.

උපලබ්ධි නොවූ අලාභ ද උපලබ්ධි නොවූ ලාභ ඉවත් කෙරෙන ආකාරයට ම ඉවත් කෙරෙන නමුත් හානිකරණය පිළිබඳ සාක්ෂි කිසිවක් නොපවතින තාක් දුරට එසේ කරනු ලැබේ.

**4.1.6 ආශ්‍රිත සමාගම්**

ආශ්‍රිත සමාගම් යනු ඒවායේ මූල්‍ය සහ මෙහෙයුම් ප්‍රතිපත්ති මත සමූහය සතුව සැලකිය යුතු බලපෑමක් පවතින නමුත් පාලනයක් නොපවතින ආයතන වේ. සමූහය වෙනත් ආයතනයක ජන්ද බලයෙන් 20% සහ 50% අතර ප්‍රමාණයක් දරා සිටින විට සැලකිය යුතු බලපෑම පවතින බවට සලකනු ලැබේ. ස්කන්ධ ක්‍රමය (ස්කන්ධ ගිණුම් සහිත ආයෝජිතයන්) භාවිතා කරමින් ආශ්‍රිත සමාගම්වල ආයෝජන ගිණුම්ගත කෙරෙන අතර ඒවා මූලික අවස්ථාවේ දී පිරිවැයට හඳුනාගනු ලැබේ. ආයෝජනයෙහි පිරිවැයට ගනුදෙනු පිරිවැය ද අයත් වේ.

සැලකිය යුතු බලපෑම ආරම්භ වූ දින සිට සැලකිය යුතු බලපෑම අවසන් වූ දිනය දක්වා, සමූහයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුකූලවන ආකාරයට ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට ගැලපීම් කිරීමෙන් පසුව ලාභයෙහි හෝ අලාභයෙහි සහ වෙනත් විස්තීර්ණ ආදායම් වල බැංකුව සතු කොටස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් වේ.

ස්කන්ධ ගිණුම් සහිත ආයෝජනයක බැංකුවේ අලාභ කොටස එහි ගිණිකම් කොටස ඉක්මවා යන අවස්ථාවක, කවර හෝ දීර්ඝකාලීන ආයෝජන ද ඇතුළු එම ගිණිකමේ ධාරණ අගය 'ශුන්‍ය' ලෙස වාර්තා කෙරෙන අතර සමූහයට බැඳීමක් පවතින හෝ ආයෝජිතයා වෙනුවෙන් සමූහය ගෙවීම් කර ඇති තාක් දුරට හැර නවදුරටත් අලාභ හඳුනාගැනීම නවත්වනු ලැබේ. ආශ්‍රිත සමාගම පසුකාලීනව ලාභ වාර්තා කරන්නේ නම්, එම ලාභවල සමූහය සතු කොටස හඳුනා නොගත් අලාභ වල කොටසට සමවීමෙන් පසුව පමණක් බැංකුව එම ලාභවල නම කොටස හඳුනාගැනීම නැවත ආරම්භ කරයි.

**4.2 විදේශීය මුදල් පරිවර්තනය**

විදේශ මුදල් වලින් සිදුවන ගනුදෙනු එම ගනුදෙනුව සිදු වූ දිනට බලපෑමක් වූ විනිමය තත්කාලීන අනුපාතිකය අනුව මුලිකව වාර්තා කෙරේ. විදේශීය ව්‍යවහාර මුදලින් දක්වා ඇති මූල්‍යමය වත්කම් සහ බැරකම් වාර්තාකරණ දිනට විනිමය තත්කාලීන අනුපාතිකය අනුව නැවත පරිවර්තනය කරනු ලැබේ. වෙළඳ නොවන ක්‍රියාකාරකම් මත පැන නගින සියළු වෙනස්කම් ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස ඉදිරිපත් කෙරේ.

විදේශීය ව්‍යවහාර මුදලින් ඓතිහාසික පිරිවැය අනුව මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, ඒවා හඳුනාගැනීමේ දිනට තත්කාලීන විනිමය අනුපාතික භාවිතා කරමින් පරිවර්තනය කරනු ලැබේ. විදේශීය ව්‍යවහාර මුදලින් සාධාරණ අගයට මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, සාධාරණ අගය නිශ්චය කෙරෙන දිනයට පවතින තත්කාලීන විනිමය අනුපාතික භාවිතා කරමින් පරිවර්තනය කෙරේ.

**4.3 මූල්‍ය උපකරණ මුල් වරට හඳුනාගැනීම, වර්ගීකරණය සහ පසුකාලීන මිනුම්කරණය**

**4.3.1 හඳුනාගැනීමේ දිනය**

විධිමත් ලෙස වෙළඳාම කෙරෙන මූල්‍ය වත්කම් වල මිලදී ගැනීම්, බේරුම් කිරීමේ දිනට ගිණුම්කරණය භාවිතා කරමින් හඳුනාගනු ලැබේ. බේරුම් කිරීමේ දිනය යනු වත්කමක් ආයතනයකට භාර දීමේ දිනයයි. බේරුම් කිරීමේ දින ගිණුම්කරණය යන්නෙන් වත්කමක් ආයතනයකට ලැබුණු දිනට එම වත්කම හඳුනාගැනීම අදහස් කෙරේ. බේරුම් කිරීමේ දිනට ගිණුම්කරණය යොදා ගන්නා විට ආයතනයක් වෙළඳාම දිනයේ සිට බේරුම් කිරීමේ දිනය දක්වා ඒ අතරතුර කාලපරිච්ඡේදය තුළදී ලැබීමට ඇති වත්කම් වල සාධාරණ අගයෙහි යම් වෙනස්වීම් එම ආයතනය ගිණුම්ගත කරයි.

මූල්‍ය වත්කම් හා බැරකම් වල විධිමත් නොවන මිලදී ගැනීම් වෙළඳාම් දිනට එනම් සාධන පත්‍රයෙහි ගිවිසුම් විධිවිධානවලට බැංකුව පාර්ශ්වයක් බවට පත්වන දිනට හඳුනා ගැනීම සිදුවේ.

විධිමත් මිලදී ගැනීමක් යනු අදාළ වෙළඳපොළෙහි නියමයක් හෝ ප්‍රඥප්තියක් මගින් පොදුවේ ස්ථාපනය කරන ලද කාලරාමුව තුළ වත්කම් භාරදීම අවශ්‍ය වන නියමයන් සහිත ගිවිසුමක් යටතේ මූල්‍ය වත්කමක් මිලදී ගැනීමකි.

**4.3.2 මූල්‍ය උපකරණ මුල් අවස්ථා මිනුම්කරණය**

මූල්‍ය උපකරණ මුල් අවස්ථා හඳුනාගැනීමේ දී ඒවා වර්ගීකරණය, ඒවාගේ කාර්යය සහ ගතිලක්ෂණ සහ ඒවා අත්පත් කර ගැනීමේ දී කළමනාකාරිත්වය සතු අභිප්‍රාය මත පදනම් වේ. ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට වාර්තා කෙරෙන මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් සම්බන්ධයෙන් හැරුණු කොට සියළු මූල්‍ය සාධනපත්‍ර මුල් අවස්ථාවේදී ඒවායේ සාධාරණ අගයට සැලකිය යුතු ගනුදෙනු පිරිවැය එකතු කර මිනුම්කරණය කෙරේ.

**4.3.3 මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් වර්ගීකරණය සහ පසුකාලීන මිනුම්කරණය මූල්‍ය වත්කම්**

ආරම්භයේ දී මූල්‍ය වත්කමක් පහත සඳහන් කාණ්ඩ අතරින් එකකට වර්ගීකරණය කරනු ලැබේ.

- ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට වෙළඳාම සඳහා රඳවා ගත් හෝ ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට නියම කරන ලද
- විකිණීම සඳහා පවතින
- ණය සහ ලැබිය යුතු දෑ
- කල්පිරීම තෙක් රඳවාගත්

මූල්‍ය වත්කම් වල පසුකාලීන මිනුම්කරණය ඒවායේ වර්ගීකරණය මත රඳා පවතී.

**මූල්‍ය බැරකම්**

සමූහය සියළු මූල්‍ය බැරකම් ඒවා ආරම්භ වූ දිනයේ දී මූලිකව හඳුනාගන්නා අතර සිය මූල්‍ය බැරකම් ක්‍රමක්ෂය පිරිවැයට හෝ ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට මිනුම්කරණය සිදු කරයි.

මූල්‍ය බැරකම් වල පසුකාලීන මිනුම්කරණය ඒවායේ වර්ගීකරණය මත රඳා පවතී.

**4.3.4 වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම් හෝ මූල්‍ය බැරකම්**

වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම් හෝ මූල්‍ය බැරකම් සාධාරණ අගයට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කෙරේ. සාධාරණ අගයේ වෙනස්වීම් ශුද්ධ වෙළඳ ආදායම් තුළ හඳුනාගැනේ. පොලී හා ලාභාංශ ආදායම හෝ වියදම ගිවිසුමෙහි නියමයන්ට අනුකූලව හෝ ගෙවීම ලැබීමට හිමිකම තහවුරු වූ විට ශුද්ධ වෙළඳ ආදායම තුළ වාර්තා කෙරේ.

ප්‍රධාන වශයෙන්ම කෙටිකාලීන වෙළඳාම යන කාර්යය වෙනුවෙන් අත්පත් කරගත් ණය සුරැකුම් සහ ස්කන්ධ මෙම වර්ගීකරණයට ඇතුළත්ව ඇත.

**4.3.5 ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට වාර්තා කෙරෙන ව්‍යුත්පන්න**

බැංකුව ඉදිරි විදේශ විනිමය ගිවිසුම් වැනි ව්‍යුත්පන්න භාවිතා කරයි. ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කෙරෙන අතර ඒවායේ සාධාරණ අගය ධනාත්මක වූ විට වත්කම් ලෙස ද සාධාරණ අගය ඍණාත්මක වූ විට බැරකම් ලෙස ද ධාරණය කරනු ලැබේ. ව්‍යුත්පන්න වල සාධාරණ අගය වෙනස්වීම් ශුද්ධ වෙළඳ ආදායම් තුළ වාර්තා කෙරේ.

**4.3.6 විකිණීම සඳහා පවතින මූල්‍ය සාධනපත්‍ර**

විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් යනු විකිණීම සඳහා පවතින යනුවෙන් හම් කරන ලද සහ අනෙකුත් කාණ්ඩවලින් කවරක හෝ වර්ගීකරණය නොකරන ලද ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ.

ස්කන්ධ සුරැකුම් සහ ඇතැම් ණය සුරැකුම් තුළ බැංකුවේ ආයෝජන විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් ලෙස කාණ්ඩගත කෙරේ. මූලික හඳුනාගැනීමට පසුකාලීනව, ඒවා සාධාරණ අගයට හා එහි වෙනස්වීම් වලට අනුව මිනුම්කරණය කරනු ලැබේ.

උපලබ්ධි නොවූ ලාභ සහ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනා ගැනේ. එබඳු ආයෝජනයක් බැහැර කිරීමේ දී, එයට පෙර ස්කන්ධ තුළ හඳුනාගනු ලැබූ සමුච්චිත ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශය තුළ වෙනත් මෙහෙයුම් ආදායම් තුළ හඳුනාගනු ලැබේ. විකිණීම සඳහා පවතින මූල්‍ය සාධනපත්‍ර දරා සිටින අතරතුර දී උපයන ලද ලාභාංශ ආයෝජනය කරන ලද බවට සමාගම විසින් ප්‍රකාශිත දිනට වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. එබඳු ආයෝජන භාණ්ඩකරණය මගින් පැන නගින අලාභ ආදායම් ප්‍රකාශයෙහි මූල්‍ය ආයෝජන වෙනත් ශුද්ධ ලාභ (අලාභ) තුළ හඳුනාගැනෙන අතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි අදාළ වත්කම්/ආයෝජන ගිණුමෙන් ඉවත් කරනු ලැබේ.

**4.3.7 කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන**

කල්පිරීම තෙක් රඳවා ගත් මූල්‍ය ආයෝජන යනු කල්පිරීම තෙක් රඳවා ගැනීමට බැංකුවට අභිප්‍රාය සහ හැකිකම ඇති ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීම සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්ය. එබඳු ආයෝජන ප්‍රධාන වශයෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර වේ. මුල් අවස්ථා මිනුම්කරණයට පසුකාලීනව, කල් පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන සඵල පොලී අනුපාතික (EIR) භාවිතා කරමින් භාණ්ඩකරණය අඩු කර ක්‍රමක්ෂය පිරිවැයට මිනුම්කරණය කෙරේ. අත්පත් කරගැනීමේ දී වන යම් වට්ටමක් හෝ ආධිකාරයක් සහ සඵලදායක පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන සැලකිය යුතු ගාස්තු සැලකිල්ලට, ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශයෙහි පොලී ආදායම් තුළ ක්‍රමක්ෂය ඇතුළත් කෙරේ. එබඳු ආයෝජන වල භාණ්ඩකරණය මගින් පැන නගින අලාභ ආදායම් ප්‍රකාශයෙහි මූල්‍ය ආයෝජන වෙනත් ශුද්ධ ලාභය/අලාභය තුළ හඳුනා ගැනේ. බැංකුව කල්පිරීම තෙක් රඳවාගත් ආයෝජන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කල් පිරීමට පෙර විකිණීම හෝ යළි වර්ගීකරණය සිදු කරන්නේ නම්, යම් නිශ්චිත තත්ත්වයක් තුළදී හැර, සම්පූර්ණ කාණ්ඩයම දෝෂ සහිත වන අතර ඒවා විකිණීම සඳහා පවතින ලෙස ප්‍රතිවර්ගීකරණය කළ යුතුය. මෙය සිදුවුවහොත්, ඉන් අනතුරුව එළඹෙන වර්ෂ දෙකක් සඳහා කවර හෝ මූල්‍ය වත්කමක් කල්පිරීම තෙක් රඳවාගත් ලෙස වර්ගීකරණය කිරීම බැංකුවට තහනම් වනු ඇත.

**4.3.8 ණය සහ ලැබිය යුතු දෑ ලෙස වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම්**

පහත සඳහන් මූල්‍ය වත්කම් හැර, සක්‍රීය වෙළඳපල තුළ මිල ප්‍රකාශිත නොවූ, ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්නයන් නොවන මූල්‍ය වත්කම් ණය සහ ලැබිය යුතු දෑ ලෙස වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් අතරට අයත් වේ:

- වහාම හෝ නුදුරු කාලසීමා තුළ බැංකුව විකිණීමට අදහස් කරන මූල්‍ය වත්කම් සහ මුල් අවස්ථා හඳුනා ගැනීමේ දී බැංකුව ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගය ලෙස හම් කරන ලද මූල්‍ය වත්කම්
- මුල් අවස්ථා හඳුනා ගැනීමේ දී බැංකුව විකිණීම සඳහා පවතින ලෙස හම් කරන මූල්‍ය වත්කම්
- ණය පිරිහීමක් හේතුවෙන් හැර එහි මූලික ආයෝජනයෙන් සැලකිය යුතු ලෙස හෝ මුළු ප්‍රමාණයම අය කරගැනීමට බැංකුවට නොහැකි වීමට ඉඩ ඇති මූල්‍ය වත්කම්

මූලික මිනුම්කරණයට පසුව, බැංකු වෙනත් ලැබිය යුතු සහ ගනුදෙනුකරුවන් වෙත ණය හා අත්තිකාරම් මුදල් ප්‍රමාණ භාණ්ඩකරණය වෙනුවෙන් දීමනා අඩු කර සඵල පොලී අනුපාතිකයට

මිනුම්කරණය කෙරේ. අත්පත් කරගැනීමේ දී වූ කවර හෝ වට්ටමක් හෝ ආධිකාරයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන ගාස්තු සහ පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය, ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශයෙහි පොලී ආදායම් තුළ ක්‍රමක්ෂය ඇතුළත් කෙරේ. හානිකරණය තුළින් පැනගැනින අලාභ ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ වියදම් යටතේ හඳුනාගනු ලැබ ඇත.

**4.3.9 මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය**

ප්‍රතිවර්ගීකරණය සිදුවන දිනයේ දී, ප්‍රතිවර්ගීකරණයන් සාධාරණ අගය මත වාර්තාගත කෙරෙන අතර, එය නව ක්‍රමක්ෂිත පිරිවැය බවට පත් වෙයි.

‘විකිණීම සඳහා පවතින’ ප්‍රවර්ගයේ ප්‍රතිවර්ගීකරණය කරන ලද මූල්‍යමය වත්කමක් සඳහා සිකන්ඩ් තුළ හඳුනාගෙන ඇති, ඕනෑම පෙර ලද වාසිය හෝ අවාසිය සඵල පොලී අනුපාතිකය භාවිතා කරමින්, ආයෝජනයේ ඉදිරියට පවත්නා පීච කාලය මත ලාභය හෝ අලාභයට ක්‍රමක්ෂය කෙරේ. නව ක්‍රමක්ෂිත කරනු ලැබූ අගයන්, අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් අතර ඇති ඕනෑම වෙනසක් ද සඵල පොලී අනුපාතය යොදාගනිමින් වත්කමෙහි ඉතිරිව ඇති පීච කාලය අනුව කපා හරිනු ලැබේ. වත්කම හානිකරණය වන බවට පසුකාලීනව නිගමනය කරනු ලබයි නම්, ගිණිකම් තුළ වාර්තා වී ඇති ප්‍රමාණය ආදායම් ප්‍රකාශයට ප්‍රතිවක්‍රීය වෙයි.

‘වෙළඳාම සඳහා රඳවා ගත්’ ප්‍රවර්ගයේ ව්‍යුත්පන්න නොවන වත්කමක් ණය හා ලැබිය යුතු දෑ යන නිර්වචනයට අනුකූල වේ නම් සහ පැහැදිලි අනාගතයක් හෝ පරිණාමනාවය දක්වා එම මූල්‍ය වත්කම රඳවාගැනීමට බැංකුවට අභිමතය හා හැකියාව තිබේ නම්, වෙළඳාම සඳහා රඳවා ගත් වර්ගයේ සිට ‘ණය හා ලැබිය යුතු’ වර්ගයට බැංකුව විසින් එම වෙළඳ වත්කම ප්‍රතිවර්ගීකරණය කරනු ඇත. මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය කර ඇත්නම් සහ මුදල් ලැබීම් හැවත අය කර ගැනීමේ හැකියාව වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුව ඇස්තමේන්තුගත මුදල් ලැබීම් වැඩි කර ගනී නම් ඇස්තමේන්තුව වෙනස් වූ දිනයේ සිට වැඩිවීමේ බලපෑම සඵල පොලී අනුපාතයට ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

ප්‍රතිවර්ගීකරණය කිරීම කළමණාකාරිත්වයෙහි අභිමතය පරිදි තීරණය වන අතර, එය සාධනපනතයේ සාධනපනතට යන පදනම මත නිගමනය වෙයි. මූලික හඳුනාගැනීමෙන් පසු ලාභ හෝ අලාභ ප්‍රවර්ගය ඔස්සේ බැංකුව ඕනෑම මූල්‍යමය උපකරණයක් සාධාරණ අගයට නැවත වර්ගීකරණය නොකරයි.

**4.3.10 කාර්ය මණ්ඩල ණය සඳහා සංක්‍රමණික දින වෙනස**

සියලු සේවක ණය ලබා දීම වෙන, වෙළඳපොළ පොලී අනුපාතිකයට පහත අනුපාතිකයින් ප්‍රදානය කෙරෙන අතර, ඒවා සාධාරණ අගය පදනම කරගෙන හඳුනාගනු ලැබේ. සාධාරණ අගය හා මුදල් වියදම් කළ ප්‍රමාණය අතර වෙනස සංක්‍රමණික දින වෙනස ලෙස සලකා සඵල පොලී අනුපාතිකය යොදාගෙන ණය මුදලේ ඉතිරි කාලය තුළ ආදායම් ප්‍රකාශයෙහි සේවක වැය ලෙස ක්‍රමක්ෂය කෙරේ. මෙම ප්‍රමාණය පොලී ආදායමක් ලෙස ද පෙන්වනු ලැබේ. එහෙයින් ආදායම් ප්‍රකාශයේ ශුද්ධ ප්‍රතිඵලය ශුන්‍ය වේ.

**4.3.11 වෙනත් මූල්‍ය බැරකම්**

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් නොකළ, බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සාධන පන වෙනත් මූල්‍ය බැරකම් ලෙස වර්ග කරනු ලබන අතර එහි දී ගිවිසුම්ගත විධිවිධානයන් අනුව දරන්නාට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට හෝ තමන්ගේම සිකන්ඩ්වල නිශ්චිත සංඛ්‍යාවක් සඳහා ස්ථාවර මුදල් ප්‍රමාණයක් හෝ වෙනත් මූල්‍යමය වත්කමක් හෝ භාරදීම මගින් හැර බැඳීම් ඉෂ්ට කිරීමට බැංකුව බැඳීමකට යටත් වෙයි.

වෙනත් මූල්‍ය බැරකම් ලෙස ගනුදෙනුකරුවන්ගෙන් ලද තැන්පත් බැංකුවෙන් ගෙවීමට ඇති ප්‍රමාණයන් බැංකුවලින් හා වෙනත් අයගෙන් ලබාගත් ණය හා ණයකර ඇතුළත් වේ.

මූලික මිනුම්කරණයෙන් පසු වෙනත් මූල්‍ය බැරකම් සඵල පොලී අනුපාතිකය යොදාගෙන පසුව සිදුවන ලෙසට ක්‍රමක්ෂිත පිරිවැයට අගය කරනු ලබයි. සඵල පොලී අනුපාතිකයේ අවශ්‍ය කොටස් වන නිකුත් කිරීමේ වට්ටම් හෝ ආධිකාර සහ පිරිවැය, ක්‍රමක්ෂිත පිරිවැය ආගණනය කිරීමේ දී සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

**4.4 මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනා ගැනීම බැහැරකිරීම**

**4.4.1 මූල්‍ය වත්කම්**

පහත සඳහන් තත්වයන් යටතේ මූල්‍ය වත්කමක් (හැතහොත් අදාළ වන පරිදි, මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් වල එකතුවක කොටසක්) හඳුනාගැනීම බැහැර කරනු ලැබේ.

- වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමට ඇති අයිතිය අවසාන වූ විට
- වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමට ඇති අයිතිය බැංකුව අත් අයට පවරා තිබීම, නැතහොත් පැවරීමේ විධිවිධාන යටතේ ලැබුණු මුදල් ප්‍රවාහයන් සැලකිය යුතු ප්‍රමාදයකින් තොරව තුන්වන පාර්ශ්වයකට සම්පූර්ණයෙන්ම ගෙවීමට බැඳීමක් අත් කරගෙන තිබීම. එසේත් නැතහොත්

- බැංකුව වත්කමෙහි සියලු අවදානම් හා ප්‍රතිලාභයන් නිත්‍ය ලෙස අත් අයට පවරා තිබීම

- බැංකුව වත්කමෙහි අවදානම් හා ප්‍රතිලාභයන්හි සැලකිය යුතු ප්‍රමාණයක් පවරා හෝ තමන් වෙත රඳවාගෙන නොමැති වුවද වත්කමෙහි පාලනය අත් අයට පවරා තිබීම

**4.4.2 මූල්‍ය බැරකම්**

බැරකම් යටතේ පවත්නා බැඳීම අත්හල විට හෝ අවලංගු වූ විට හෝ අදාළ කාලය අවසාන වූ විට මූල්‍ය බැරකම් හඳුනාගැනීම බැහැර කරනු ලැබේ.

එකම ගැනුම්කාර පුද්ගලයෙකු සතුව පවත්නා මූල්‍ය බැරකමක්, සැලකිය යුතු ලෙස වෙනස් කොන්දේසි මත හෝ පවත්නා බැරකමක බොහෝ සෙයින් නවීකරණය කරන ලද කොන්දේසි මත හෝ ආදේශ කරනු ලැබූ කල්හි, එවැනි තුවමාරු කිරීමක් හෝ නවීකරණය කිරීමක් නිසා මුල් බැරකම හඳුනා ගැනීම බැහැර කළ ලෙසටත් නව වගකීමක් හඳුනාගත් ලෙසටත් සැලකේ. මුල් මූල්‍ය බැරකමෙහි ධාරණ අගය හා ගෙවීම් කළ ප්‍රතිෂ්ඨාව අතර වෙනස ලාභය හෝ අලාභය තුළ හඳුනා ගැනෙයි.

**4.5 ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවර්ගීත ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්**

නිමකාරිත්වයට අයත් සියලු අවදානම් හා ප්‍රතිලාභ බැංකුව නිත්‍ය ලෙස රඳවා ගන්නා බැවින් විශේෂිත අනාගත දිනයක දී ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් යටතේ, විකුණන ලද සුරැකුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් තුළ හඳුනාගැනීම බැහැර කිරීම සිදු නොවේ. ලැබී ඇති අනුරූප මුදල් ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් තුළ බැරකමක් ලෙසින් උපවිත පොලියද ඇතුළත් කර ගනිමින් හා බැංකුවට ණයක් ලෙසින් ගනුදෙනුවේ ආර්ථික ප්‍රතිඵලය පිලිබිඹු කරමින් එකී මුදල් ආපසු දීමට අනුරූප වගකීමක් සමගවන වත්කමක් ලෙසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි. විකුණුම් හා ප්‍රතිමිල දී ගැනීම් මිල අතර වෙනස පොලී වියදමක් ලෙස සැලකෙන අතර, එය සඵල පොලී අනුපාතිකය භාවිතා කරමින් ගිවිසුමෙහි පීච කාලය සඳහා එකතු කෙරේ.

ප්‍රතිලෝම වශයෙන් නිශ්චිත අනාගත දිනයක දී ගිවිසුම යටතේ හැවත විකිණීමට මිල දී ගත් සුරැකුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හඳුනාගනු නොලැබේ. ණයට ගන්නා ලද සුරැකුම්පත් මත තබා ඇති මුදල් ඇප ඇතුළත් සහ බැංකුවට ණයක් ලෙස, ගනුදෙනුවේ ආර්ථික ප්‍රතිඵලය නිරූපනය කරනු ලබන ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වලට, උපවිත පොලියද ඇතුළුව ගෙවන ලද ප්‍රතිෂ්ඨාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා කරනු ලැබේ. මිල දී ගැනුම් මිල සහ ප්‍රතිවිකුණුම් මිල අතර වෙනස ශුද්ධ පොලී ආදායම් ලෙස වාර්තා කර සඵල පොලී අනුපාතිකය භාවිතා කරමින් ගිවිසුමේ පීච කාලය තුළ උපවිත කරනු ලැබේ.

### 4.6 සාධාරණ අගය නිශ්චය කිරීම

සාධාරණ අගය යනු වත්කමක් විකිණීම සඳහා ලැබෙන හෝ වෙළඳපොළට සහභාගිවන්නන් අතර විධිමත් ගනුදෙනුවක දී බැරකමක් මාරු කිරීම සඳහා මුල් මුදල මිණුම්කරණ දිනට හෝ එසේ නොමැති නම් එම දිනට සමූහයට ප්‍රවේශය ඇති වඩාත්ම වාසිදායක වෙළඳපොළ අනුව ගෙවනු ලබන මිල වේ.

බැරකමක සාධාරණ අගය එහි අක්‍රීය අවදානම පිළිබිඹු කරයි. වාර්තාකරණ දිනයේ දී සක්‍රීය වෙළඳපොළෙහි වෙළඳාම් කරනු ලබන මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගය, ගනුදෙනුමය පිරිවැය සඳහා කිසිදු අඩු කිරීමක් නොමැතිව, වෙළඳපොළ අගය මත පදනම් වෙයි.

සක්‍රීය වෙළඳපොළෙහි වෙළඳාම් නොවන වෙනත් මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගය, යෝග්‍ය තක්සේරු ශිල්පීය ක්‍රම භාවිතා කිරීම මගින් නිගමනය කෙරේ. වට්ටම් මුදල් ප්‍රවාහ ක්‍රමය, වෙළඳපොළ නිරීක්ෂණය කළ හැකි මිල ගණන් විද්‍යාමානවන සමාන සාධාරණ පත්‍ර සමග සැසඳීම හා වෙනත් අදාළ තක්සේරු ක්‍රම ආදිය සාධාරණ අගය ආගණනය සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රමවලට ඇතුළත් වේ.

වර්තමාන වෙළඳපොළ ගනුදෙනු හෝ නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ තොරතුරු නොමැති යම් යම් මූල්‍ය උපකරණ වාර්තා කර ඇත්තේ සාධාරණ අගය ශිල්පීය ක්‍රමය භාවිතා කරමිනි. මිල ගණන් හෝ යෙදවුම් සත්‍ය වෙළඳපොළ ගනුදෙනු වලට එරෙහිව පරීක්ෂා කරන ලද තක්සේරු ආකෘතියක් හා බැංකුවේ වඩාත් යෝග්‍ය ආකෘතියම උපකල්පනයන්හි හොඳම ඇස්තමේන්තු භාවිතා කරමින් ඒවායේ සාධාරණ අගය නිශ්චය කරනු ලැබේ.

මූල්‍යමය සාධාරණ පත්‍ර වල සාධාරණ අගයන්ගේ විශ්ලේෂණයක් හා ඒවා මිනුම්කරණය කළේ කෙසේදැයි පැහැදිලි කෙරෙන වැඩිදුර විස්තර අංක 47 සටහනෙහි දක්වා ඇත.

### 4.7 මූල්‍ය වත්කම් හානිකරණය

මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණය වී ඇති බවට වාස්තවික සාක්ෂි පවතින්නේ දැයි බැංකුව සම වාර්තාකරණ දිනයක දී තක්සේරු කරනු ලැබේ. මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණය වේ යැයි තීරණය කිරීමට වත්කම්වල මූලික හඳුනාගැනීමෙන් පසු සිදුවී ඇති සිදුවීම් එකක් හෝ ඊට වැඩි ගණනක ප්‍රතිඵලයක් සේ හානිකරණය සිදුවී ඇති බවට (අලාභ සිදුවීම) විෂයානුබද්ධ සාක්ෂි තිබේ නම් හා එම අලාභ සිදුවීම (හෝ සිදුවීම්) මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක් ඇස්තමේන්තු කළ අනාගත මුදල් ප්‍රවාහයන් කෙරෙහි විශ්වාසනීය ලෙස තක්සේරු කළ හැකි බලපෑමක් තිබේ නම්, එවැනි

මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණයට ඇතැයි නිගමනය කරනු ලැබේ.

හානිකරණය පිළිබඳ සාක්ෂිවලට ණයකරු හෝ ණයකරු සමූහය සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා අත්විඳීමත් සිටින්නේ යැයි ඇගවීම, ඔවුන් බැංකුවෙන් ණයට හෝ වෙනත් මූල්‍ය ප්‍රතිසංවිධානයකට පිවිසෙනු ඇතැයි යන සම්භාවිතාවය පොලී හෝ මුල් මුදලේ ආපසු ගෙවීම් පැහැර හැරීම හෝ අතපසු කිරීම යනාදී කරුණු සහ එහි පැහැර හැරීම සමග සහ සම්බන්ධවන ආර්ථික තත්ත්වය හෝ නිල මුදල් වල වෙනස්වීම් වැනි ඇස්තමේන්තු කළ අනාගත මුදල් පාලනයන්හි මැනිය හැකි අඩුවීමක් ඇති බව නිරීක්ෂණය කළ දත්ත මගින් පෙන්වාදීම ආදිය ද ඇතුළත් වේ.

#### 4.7.1 ක්‍රමක්ෂය කරන ලද පිරිවැයට ධාරණය කෙරෙන මූල්‍ය වත්කම්

ක්‍රමක්ෂය කරන ලද පිරිවැයට ධාරණය කෙරෙන මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් (බැංකු වෙතින් ලැබිය යුතු මුදල් සහ ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් වැනි), බැංකුව කේවල වශයෙන් වැදගත් වන මූල්‍ය වත්කම් වෙනුවෙන් හානිකරණය පිළිබඳ වාස්තවික සාක්ෂි පවති ද යන්න කේවල වශයෙන් ද කේවල වශයෙන් වැදගත් නොවන මූල්‍ය වත්කම් වෙනුවෙන් සාමූහිකවද තක්සේරු කරයි. යම් කේවල වශයෙන් තක්සේරු කරන ලද මූල්‍ය වත්කමක් වෙනුවෙන් හානිකරණය සම්බන්ධ වාස්තවික සාක්ෂි නොපවතින බවට බැංකුව නිශ්චය කරයි නම්, එය එම වත්කම සමාන ණය අවදානම් ගතිලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කාණ්ඩයකට ඇතුළත් කර හානිකරණය සම්බන්ධයෙන් ඒවා සාමූහිකව තක්සේරු කරයි. කේවල වශයෙන් හානිකරණය සම්බන්ධයෙන් තක්සේරු කරන ලදුව හානිකරණ අලාභයක් පවතින හා දිගින් දිගටම හඳුනාගනු ලබන වත්කම් හානිකරණය සම්බන්ධ සාමූහික තක්සේරුවකට ඇතුළත් නොකෙරේ.

හානිකරණ අලාභයක් සිදුවී ඇති බවට වාස්තවික සාක්ෂියක් පවති නම්, වත්කමේ ධාරණ අගය සහ ඇස්තමේන්තු කළ අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන අගය (මෙතෙක් සිදුවී නොමැති අනාගතයේ අපේක්ෂිත ණය අලාභ අත් හරිමින්) අතර වෙනස ලෙස අලාභ ප්‍රමාණය මිනුම්කරණය කෙරේ. දීමනා ගිණුමක් භාවිතා කිරීම හරහා වත්කමෙහි ධාරණ අගය අඩු කෙරෙන අතර අලාභයෙහි ප්‍රමාණය ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනීම කරනු ලැබේ. අඩු වූ ධාරණ අගය මත පොලී ආදායම තවදුරටත් උපවිච්ච වන අතර හානිකරණ අලාභ මිනුම්කරණ කාර්යය වෙනුවෙන් අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම සඳහා භාවිතා කෙරෙන පොලී අනුපාතික භාවිතා කරමින් උපවිච්ච කෙරේ.

අයකර ගැනීම සම්බන්ධ යථාර්ථවා දී අනාගත බලාපොරොත්තුවක් නොමැති විට සහ සියළු අතිරේක ඇප උපලබ්ධි වී හෝ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇති විට ආශ්‍රිත දීමනා හා සමග ණය කපාහරිනු ලැබේ. ඉන් පසුව එළඹෙන වර්ෂයේදී, හානිකරණය හඳුනාගැනීමෙන් පසුව ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ඇස්තමේන්තු කරන ලද හානිකරණ අලාභය වැඩි වෙයි නම් හෝ අඩු වෙයි නම් දීමනා ගිණුම ගැලපුම මගින් එයට පෙර හඳුනාගන්නා ලද හානිකරණ අලාභය වැඩි කිරීම හෝ අඩු කෙරේ. අනාගත කපා හැරීමක් පසුව අය කරගනු ලැබුවහොත්, අය කර ගැනීම ආදායමක් ලෙස බැර කරනු ලැබේ.

ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රවාහ වල වර්තමාන අගයන් මූල්‍ය වත්කමේ මුල් සඵල පොලී අනුපාතිකයට වට්ටම් කරනු ලැබේ. ණයක පොලී අනුපාතිකය විචල්‍ය වේ නම්, කවර හෝ හානිකරණ අලාභ මිනුම්කරණය සඳහා වට්ටම් අනුපාතිකය ප්‍රචාරිත සඵල පොලී අනුපාතිකය වේ. අතිරේක ඇප තබන ලද මූල්‍ය වත්කමක ඇස්තමේන්තු කරන ලද අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ගණනය කිරීම, උකස් කිරීම හැරීම සිදුවීමට ඉඩ පැවතියත් නැතත්, අතිරේක ඇපය ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩු කර උකස් කෙරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි මුදල් ප්‍රවාහ පිළිබිඹු කරයි.

සාමූහික හානිකරණ ඇගයුම් කාර්යයක් වෙනුවෙන්, වත්කම් වර්ගය, කාර්මාන්තය, නිමිකාරිත්ව වර්ගය, ලැබිය යුතු කාලය ඉක්ම ගොස් තිබීමේ තත්ත්වය වැනි ණය අවදානම් ගති ලක්ෂණ සහ අනෙකුත් අදාළ සාධක පදනම් කරගෙන කාණ්ඩගත කරනු ලැබේ.

හානිකරණය සම්බන්ධයෙන් සාමූහිකව අගයනු ලබන මූල්‍ය වත්කම් කාණ්ඩයක් මත මුදල් ප්‍රවාහ, කාණ්ඩයෙහි වන වත්කම් වලට සමාන ණය අවදානම් ගතිලක්ෂණ සහිත වත්කම් වෙනුවෙන් ඓතිහාසික අලාභ අත්දැකීම මත පදනම්ව තක්සේරු කිරීම සිදු වේ. ඓතිහාසික අලාභ අත්දැකීම පදනම්ව ඇති ප්‍රවර්තන තත්ත්වයන්හි බලපෑම් පිළිබිඹු කිරීම පිණිස සහ ඓතිහාසික කාලපරිච්ඡේදය තුළ පැවති නමුත් ප්‍රවර්තනව නොපවතින තත්ත්වයන්හි බලපෑම ඉවත් කිරීම පිණිස ප්‍රවර්තන නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම්ව ඓතිහාසික අලාභ අත්දැකීම ගලපනු ලැබේ.

අලාභ ඇස්තමේන්තු සහ නට්‍ය අලාභ අත්දැකීම අතර යම් වෙනස්කම් අඩු කිරීම සඳහා අනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම පිණිස යොදාගනු ලබන ක්‍රම වේදය සහ උපකල්පන තීරණවලට සමාලෝචනය කරනු ලැබේ.

**4.7.2 විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්**

වාර්තාකරණ දිනට විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් වල හානිකරණයක් සිදුවී ඇති බවට වාස්තවික සාක්ෂි පවතින්නේ ද යන්න පිළිබඳ ඇගයීමක් බැංකුව විසින් කරනු ලැබේ.

'විකිණීම සඳහා පවතින ලෙස' වර්ගීකරණය කෙරෙන ස්කන්ධ ආයෝජනයන්හි සාධාරණ අගය ඒවායේ පිරිවැයට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් සහ කාලයක් තුළ පහළ යමින් පවතින විට එවැන්නක් වාස්තවික සාක්ෂියක් සේ සැලකේ. එවැනි හානිකරණය පිළිබඳව සාක්ෂියක් ඇති විටෙක ඒවායේ වර්තමාන සාධාරණ අගය සහ අත්පත් කරගැනීමේ පිරිවැයෙන් මෙයට පෙර ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගෙන ඇති කිසියම් හානිකරණ අලාභයක් වේ නම් එය අඩු කළ පසු ලැබෙන අගය ආයෝජනයෙන් ඉවත් කර ආදායම් ප්‍රකාශයෙහි අලාභයක් සේ හඳුනා ගනී. ස්කන්ධ ආයෝජනයක් සඳහා වූ හානිකරණ අලාභයන් ආදායම් ප්‍රකාශයේ ප්‍රතිවර්තය නොවන අතර, හානිකරණයෙන් පසු සාධාරණ අගයෙහි ඇතිවන වැඩිවීම වෙනත් විස්තීර්ණ ආදායමෙහි ඇතුළත් කරනු ලැබේ.

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන මත හානිකරණ ආලාභයන් පිළිබඳ විස්තර සඳහා අංක 23 දරන සටහන බලන්න.

**4.7.3 ප්‍රතිකට්ඨාකරණය කළ ණය**

හැකි සෑම අවස්ථාවකදීම බැංකුව ඇප අත්පත් කරගැනීමටවඩා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වේ. මෙම ක්‍රියාවලියට දළ ගෙවීම් විධිවිධාන දීර්ඝ කිරීම හෝ නව අත්තිකාරම් කොන්දේසි ගිවිසුම ඇතුළත් වේ. කොන්දේසි පිළිබඳව නැවත එකඟත්වයකට එළඹීමෙන් පසු කොන්දේසි සංශෝධනයට පෙරාතුව පැවති මුල් සඵල පොලී අනුපාතිකය හා ව්‍යාජා කර කිසියම් හානිකරණයක් වේනම් එය මිනුම්කරණය කෙරෙන අතර, තවදුරටත් එම ණය කල් පසුවූ ණයක් ලෙස සලකනු නොලැබේ. නැවත සළකා බැලූ ණය අනාගත ගෙවීම් ලැබෙනැයි විදහාපාන සියළු නිර්ණායකයන් සම්පූර්ණ කර ඇත්ද යන්න පිළිබඳව කළමනාකරණය විසින් අඛණ්ඩව සමාලෝචනය කරනු ලැබේ. මෙම ණය මුල් සඵල පොලී අනුපාතිකය මත අඛණ්ඩව කේවල හා සාමූහික හානිකරණ ඇගයීමට යටත් වේ.

**4.7.4 ණය ඇප තක්සේරුව**

හැකි සෑම අවස්ථාවකම මූල්‍ය වත්කම් මත අවදානම් අඩු කර ගැනීමට, බැංකුව අතිරේක ඇප භාවිතා කිරීමට බලාපොරොත්තු වේ. මුදල් සුරැකුම්පත්, ණයවර ලිපි, ඇප සහතික, දේපල, ලැබිය යුතු ගිණුම්, තොග, වෙනත් මූල්‍ය නොවන වත්කම් සහ ණය වැඩි කිරීම වැනි විවිධ ආකාරවලින් ඇප ඉදිරිපත් කෙරේ.

**4.7.5 ප්‍රතිබුක්තිය ලැබූ ණය ඇප හෝ බැංකුවට දේපළ පවරා ඇති විට**

ගෙවීම් පැහැර හැරී ගනුදෙනුකරුවන් වෙතින් ලද ඇප ආවරණය කිරීම මගින් අත්පත් කරගත් හිඟවල දේපල හැරහොත් ණය පියවීමට කොටසක් ලෙසින් බැංකුවට පවරා ඇති එවැනි දේපළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති විධානයන් අනුව බැංකුවේ වත්කම්වල කොටසක් වශයෙන් හෝ ආයෝජන දේපළක් ලෙසින් ගිණුම්ගත කර හැක.

**4.8 මූල්‍ය උපකරණ හිලවී කිරීම**

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලවීකර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ශුද්ධ වටිනාකම වාර්තා කරන්නේ, හඳුනාගත් වටිනාකම හිලවී කරීමට ප්‍රවර්තන ලෙස බලගැන්විය හැකි හිනියය අයිතියක් ඇත්තේ නම් පමණක්ම වන අතර, ශුද්ධ පදනමක් මත පියවීමට හැරහොත් උපලබ්ධි කර ගැනීමට හා සමගාමීව බැරකම් අවසන් කිරීමට අනිප්‍රායක් ඇත්තේ නම් පමණි. මෙය සාමාන්‍යයෙන් හිලවී කිරීමේ දී අනුගමනය කරන සමස්ත පදනමක් නොවන නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අනිකුත් සම්බන්ධිත වත්කම් හා බැරකම් දළ අගයට ඉදිරිපත් කෙරේ.

**4.9 කල්බදු**

**4.9.1 මූල්‍ය කල්බදු ආදායම**

නෛතික හිමිකම් හැර හිමිකාරිත්වය හා සබැඳි සියළු අවදානම් සහ ප්‍රතිලාභ සමූහය විසින් සැලකිය යුතු ලෙස ගනුදෙනුකරුවන් වෙත මාරු කරමින් සමූහය ගනුදෙනුකරුවන් වෙත කල්බදු මත ලබා දී ඇති වත්කම් මූල්‍ය කල්බදු ලෙස වර්ගීකරණය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ ලැබිය යුතු මුදල් ලැබිය යුතු කල්බදු කුලිය යටතේ ඇතුළත් කර ඇත. ලැබුණු මූලික කුලී අඩු කිරීමෙන් පසුව කල්බදු ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ඉදිරිපත්කර ඇත.

කල්බදු මත ලබා දී ඇති වත්කම් වල පිරිවැය ඉක්මවා ලැබිය යුතු සමාහාර තුළ අතිරික්තයෙන් මුළු නොපියවූ ආදායම සැදුම් ලබයි. කල්බදු දීම ක්‍රියාත්මක වූ මාසයෙන් ආරම්භ වී බදු කාලසීමාව පුරා නොඉපයූ ආදායම, බද්දේ ඉතිරිව පවතින ලැබිය යුතු ශේෂයට සමානුපාතිකව ආදායමට ඇතුළත් කරනු ලැබේ.

**4.9.2 කල්බදු ගෙවීම්**

ක්‍රියාත්මක කල්බදු යටතේ කරන ලද ගෙවීම්, කල්බදු කාලසීමාව තුළ සරල ඒකීය පදනමින් ලාභය හෝ අලාභය තුළ හඳුනා ගැනේ. ලද කල්බදු දිරි දීමනා කල්බදු කාලසීමාව තුළ මුළු කල්බදු වියදමේ අවශ්‍ය කොටසක් ලෙස හඳුනා ගැනේ. මූල්‍ය කල්බදු යටතේ කරනු ලබන අවම කල්බදු ගෙවීම් මූල්‍ය වියදම සහ හිත බැරකම් අඩුවීම අතර බෙදා වෙන් කරනු ලැබේ.

බැරකමෙහි ඉතිරිව පවතින ශේෂය මත හිසත ආවර්තික පොලී අනුපාතිකයක් නිපැයීම පිණිස මූල්‍ය වියදම කල්බදු කාලසීමාව තුළ එක් එක් කාලපරිච්ඡේදයට වෙන් කරනු ලැබේ.

කල්බදු ගැලපීම තහවුරු කරනු ලැබූ විට, ඉතිරිව පවතින කල්බදු කාලසීමාව වෙනුවෙන් අවම කල්බදු ගෙවීම් ප්‍රතිශෝධනය කිරීම මගින් අසමිභවය කල්බදු ගෙවීම් ගිණුම්ගත කෙරේ.

**4.10 මුදල් හා මුදල් සමානතා**

අතැති මුදල්, බැංකුවල පවතින ශේෂයන්, බැංකු වල ස්ථාපන සහ ඒකීය මුදල් සහ කෙටිකාලීන දැන්වීම් මුදල්, මුදල් සහ මුදල් සමානතාවලට ඇතුළත් වේ. මූල්‍ය ප්‍රකාශවල 16 වැනි සටහනේ මුදල් සහ කෙටිකාලීන අරමුදල් පිළිබඳව විස්තර දක්වා ඇත.

**4.11 අවදානම් කළමනාකරණ කාර්යයන් සහ ඉදිරි රැකුම් ගිණුම්කරණය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න**

වෙළඳ වත්කම් හෝ බැරකම් ලෙස වර්ගීකරණය නොකරන ලද සියළු ව්‍යුත්පන්න වත්කම් සහ බැරකම් අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න වලට අයත් වේ. අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. සුදුසුකම් ලබන ඉදිරි රැකුම් සබඳතාවලදී සමූහය අවදානම් කළමනාකරණය වෙනුවෙන් රඳවා ගත් ඇතැම් ව්‍යුත්පන්න මෙන්ම ඇතැම් ව්‍යුත්පන්න නොවන මූල්‍ය සාධනපත් ඉදිරි රැකුම් සාධන පත් ලෙස හිඟවිය හැකිය.

ඉදිරි රැකුම මූලික හිඟවය කිරීමේදී, ඉදිරි රැකුම සිදු කිරීමේ අවදානම් කළමනාකරණ අරමුණ හා උපාය මාර්ගය හා සමගම ඉදිරි රැකුම් සබඳතාවෙහි සඵලදායක බව තක්සේරු කිරීමට යොදා ගනු ලබන ක්‍රමවේදය ඇතුළුව ඉදිරි රැකුම් සාධන පත්‍රය සහ ඉදිරි රැකුම් කරන ලද අයිතම අතර සබඳතාව සමූහය විධිමත්ව ලේඛනගත කරයි. ඉදිරි රැකුම් සබඳතාව ආරම්භයේදී සහ අඛණ්ඩ පදනමින්, ඉදිරි රැකුම් හිඟවය කරන ලද කාලපරිච්ඡේදය තුළ අදාල ඉදිරි රැකුම් කරන ලද අයිතම /යක සාධාරණ අගයෙහි හෝ මුදල් ප්‍රවාහවල වෙනස්වීම් හිලවී කිරීමේදී ඉදිරි රැකුම් සාධන පත්‍ර විශාල වශයෙන් සඵලදායක වීම අපේක්ෂිත සහ එක් එක් ඉදිරි රැකුමේ තර්ජන ප්‍රතිඵල 80% - 125% පරාසය තුළ වන්නේද යන්න පිළිබඳව සමූහය තක්සේරුවක් කරයි.

පුරෝකථනය කරන ලද ගනුදෙනුවක් සිදුවීමට ඉහළ සම්භාවිතාවක් තිබේද සහ අවසාන වශයෙන් ලාභයට හෝ අලාභයට බලපෑමක් ඇති කරන මුදල් ප්‍රවාහ විචලනයන්ට නිරාවරණය වීමක් ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් සමූහය පුරෝකථනය කරන ලද ගනුදෙනුවක මුදල් ප්‍රවාහ ඉදිරි රැකුමක් සම්බන්ධයෙන් තක්සේරුවක් කරයි. මෙම ඉදිරි රැකුම් සබඳතා පහත සාකච්ඡා කෙරේ.

**4.11.1 සාධාරණ අගය ඉදිරි රැකුම්**

ලාභයට හෝ අලාභයට බලපෑමක් ඇති කළ හැකි හඳුනාගත් වත්කමක් හෝ බැරකමක් හෝ ස්ථාවර බැඳීමක සාධාරණ අගයෙහි වෙනස්වීම සම්බන්ධ ඉදිරි රැකුමක ඉදිරි රැකුම් උපකරණය ලෙස ව්‍යුත්පන්නයක් නිශ්චය කරනු ලැබ ඇති අවස්ථාවක ඉදිරි රැකුම් කළ අයිතමයේ ඉදිරි රැකුම් කළ අවදානමට පැවරිය හැකි සාධාරණ අගය වෙනස්වීම් හා සමගම ව්‍යුත්පන්න වල සාධාරණ අගය වෙනස්වීම් වහාම ලාභය හෝ අලාභය තුළ (ලාභ හෝ අලාභ ප්‍රකාශයෙහි සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි එකම අයිතම වේබාවේ) හඳුනා ගැනේ.

ඉදිරි රැකුම් ව්‍යුත්පන්නය කල් ඉකුත් වුවහොත් හෝ විකුණනු ලැබුවහොත්, අවසන් කරනු ලැබුවහොත් හෝ ඉදිරි රැකුම් තවදුරටත් සාධාරණ අගය ඉදිරි රැකුම් ගිණුම්කරණ නිර්ණායකවලට අනුකූල නොවන්නේ නම් හෝ ඉදිරි රැකුම් නිශ්චය කිරීම අහෝසි කෙරෙන්නේ නම්, එවිට ඉදිරි රැකුම් ගිණුම්කරණය අනාගතයේදී බලාපොරොත්තු විය හැකි පරිදි නවත්වනු ලැබේ. එහි නවාදේශනය සඳහා අවශ්‍ය වන නියමයන් හැරුණු කොට අනෙකුත් නියමයන් වෙනස් නොකොට හිඟ හා රෙගුලාසිවල ප්‍රතිඵලයක් ලෙස දෝෂවත්වයම විසින් මධ්‍යම ප්‍රතිපාර්ශ්වයකට ව්‍යුත්පන්නය නවාදේශනය කෙරෙන්නේ නම්, එවිට ව්‍යුත්පන්නය කල් ඉකුත් වූ හෝ අවසන් කරන ලද ලෙස නොසැලකේ.

සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිතා කරන ඉදිරි රැකුම් කරනු ලැබූ කවර හෝ අයිතියක් අවසන් කිරීමේ අවස්ථාව දක්වා කවර හෝ ගැලපීම් ප්‍රත්‍යාගණනය කරන ලද සඵල පොලී අනුපාතිකයෙහි කොටසක් ලෙස එම අයිතමයෙහි ඉතිරිව පවතින ආයු කාලය තුළ ලාභයට හෝ අලාභයට ක්‍රමක්ෂය කෙරේ.

**4.11.2 මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්**

ලාභයට හෝ අලාභයට බලපෑමක් කළ හැකි හඳුනාගත් වත්කමක් හෝ බැරකමක් හා සබැඳියම් නිශ්චිත අවදානමකට පැවරිය හැකි මුදල් ප්‍රවාහ විචලනයක් ඉදිරි රැකුම් කිරීමක ඉදිරි රැකුම් උපකරණය ලෙස ව්‍යුත්පන්නයක් නිශ්චය කරනු ලැබූ විට, ව්‍යුත්පන්නයෙහි සාධාරණ අගයෙහි වෙනස්වීම් වල සඵලදායක කොටස වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගෙන ස්කන්ධ තුළ ඉදිරි රැකුම් සංචිතයෙහි ඉදිරිපත් කෙරේ. ව්‍යුත්පන්නයෙහි සාධාරණ අගයෙහි කවර හෝ සඵලදායක නොවන වෙනස්වීම් පංගුව වහාම ලාභ හෝ අලාභ තුළ හඳුනාගනු ලැබේ. වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගන්නා ලද අගය, ඉදිරි රැකුම් කරන ලද මුදල් ප්‍රවාහ ලාභයට හෝ අලාභයට බලපාන කාලසීමාව තුළම සහ ලාභ හෝ අලාභ ප්‍රකාශයෙහි සහ වෙනත් විස්තීර්ණ ආදායම් තුළ එකම වේබාවේ අයිතමයෙහි ලාභයක් හෝ අලාභයක් ලෙස ප්‍රතිවර්ගීකරණය කරනු ලැබේ.

ඉදිරි රැකුම් ව්‍යුත්පන්නය කල් ඉකුත් වුවහොත් හෝ විකුණනු ලැබුවහොත්, අවසන් කරනු ලැබුවහොත් හෝ ඉදිරි රැකුම් තවදුරටත් සාධාරණ අගය ඉදිරි රැකුම් ගිණුම්කරණ නිර්ණායකවලට අනුකූල නොවන්නේ නම් හෝ ඉදිරි රැකුම් නිශ්චය කිරීම අහෝසි කෙරෙන්නේ නම්, එවිට ඉදිරි රැකුම් ගිණුම්කරණය අනාගතයේදී බලාපොරොත්තු විය හැකි පරිදි පවත්වනු ලැබේ. එහි නවාදේශනය සඳහා අවශ්‍ය වන නියමයන් හැරුණු කොට අනෙකුත් නියමයන් වෙනස් නොකොට හිඟ හා රෙගුලාසිවල ප්‍රතිඵලයක් ලෙස දෝෂවත්වයම විසින් මධ්‍යම ප්‍රතිපාර්ශ්වයකට ව්‍යුත්පන්නය නවාදේශනය කෙරෙන්නේ නම්, එවිට ව්‍යුත්පන්නය කල් ඉකුත් වූ හෝ අවසන් කරන ලද ලෙස නොසැලකේ.

**4.11.3 ශුද්ධ ආයෝජන ඉදිරි රැකුම්**

විදේශීය මෙහෙයුමක ශුද්ධ ආයෝජන ඉදිරි රැකුමක ඉදිරි රැකුම් උපකරණය ලෙස ව්‍යුත්පන්න සාධන පත්‍රයක් හෝ ව්‍යුත්පන්න නොවන මූල්‍ය බැරකමක් නිශ්චය කරනු ලැබූ විට, ඉදිරි රැකුම් උපකරණයෙහි සාධාරණ අගය වෙනස්වීම්වල සඵලදායක පංගුව වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගෙන ස්කන්ධ තුළ පරිවර්තන සංචිතයෙහි ඉදිරිපත් කෙරේ. ව්‍යුත්පන්නයෙහි සාධාරණ අගය වෙනස්වීම්වල කවර හෝ සඵලදායක නොවන පංගුව ලාභය හෝ අලාභය තුළ වහාම හඳුනාගැනේ. වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත් මුදල, විදේශීය මෙහෙයුම බැහැර කිරීම මත ප්‍රත්‍යාගණන ගැලපුමක් ලෙස ලාභයට හෝ අලාභයට ප්‍රත්‍යාගණනය කෙරේ.

**4.11.4 වෙනත් වෙළඳ නොවන ව්‍යුත්පන්න**

ව්‍යුත්පන්නයක් වෙළඳාම පිණිස රඳවා නොගැනේ නම් හා සුදුසුකම් ලබන ඉදිරි රැකුම් සබඳතාවක නිශ්චය නොකෙරේ නම්, එවිට එහි සාධාරණ අගයෙහි සියළු වෙනස්වීම් වෙනත් මූල්‍ය සාධනපත්‍ර වෙනත් ශුද්ධ ආදායමේ සංරචකයක් ලෙස ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට ලාභය හෝ අලාභය තුළ වහාම හඳුනා ගැනේ.

**4.11.5 නීතික ව්‍යුත්පන්න**

ව්‍යුත්පන්න වෙනත් ගිවිසුම්ගත වැඩපිළිවෙලක ධාරක ගිවිසුමක ගිලි තිබීමට ඉඩ ඇත. පහත සඳහන් අවස්ථාවලදී සමූහය ධාරක ගිවිසුමෙන් වෙන්ව ගිල්වූ ව්‍යුත්පන්නය ගිණුම්ගත කරයි.

- ධාරක ගිවිසුම ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට ධාරණය නොකෙරේ.
- ගිල්වූ ව්‍යුත්පන්නයෙහි අයිතම වෙනම ගිවිසුමක අඩංගු වූයේ නම් ඒවායේ නියමයන් ව්‍යුත්පන්නයක නිර්වචනයට ගැලපෙනු ඇත.
- ගිල්වූ ව්‍යුත්පන්නයෙහි ආර්ථික ගති ලක්ෂණ සහ අවදානම්, ධාරක ගිවිසුමෙහි ආර්ථික ගතිලක්ෂණ සහ අවදානම්වලට සමීප සබඳතාවක් නොමැත.

වෙන් කරන ලද ගිල්වූ ව්‍යුත්පන්න සුදුසුකම් ලබන මුදල් ප්‍රවාහයක හෝ ශුද්ධ ආයෝජන ඉදිරි සුරැකුම් සබඳතාවක කොටසක් සාදන්නේ නම් හැර, සාධාරණ අගයෙහි සියළු වෙනස්වීම් ලාභ හෝ අලාභ තුළ හඳුනාගනිමින් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. වෙන් කරන ලද ගිල්වූ ව්‍යුත්පන්න, ධාරක ගිවිසුම ද හා සමගම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ඉදිරිපත් කෙරේ.

**4.12 දේපල, පිරිසහ හා උපකරණ**

දේපල, පිරිසහ හා උපකරණ, සමුච්චිත ක්ෂයවීම් හා වටිනාකමෙහි හානිකරණයන් අඩුකොට දෛනිකව සේවා වියදම් බැහැර කරමින් ඒවායේ පිරිවැයට හෝ ප්‍රත්‍යාගණන අගයට වාර්තාකරණය කෙරේ. අපේක්ෂිත ඵලදායී පිරිවැය කාලයෙහි වෙනස්වීම් යෝග්‍ය පරිදි ක්ෂයවීම් කාලසීමාව හෝ ක්‍රමය වෙනස් කරමින් හා ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් ලෙස සලකමින් ගිණුම්ගත කිරීම සිදු කෙරේ.

**පිරිවැය ආකෘතිය**

දේපල, පිරිසහ හා උපකරණ දෛනික සේවා පිරිවැය හැර අනෙක් පිරිවැයෙන් සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකරණ අලාභයන් අඩු කළ පසු අගයට මෙම ක්‍රමයේදී වාර්තාකරණය කෙරේ. එබඳු පිරිවැයට, හඳුනාගැනීමේ නිර්ණායක සම්පූර්ණ කෙරෙන්නේ නම් පිරිසහ හා උපකරණ කොටස් ප්‍රතික්ෂයාපන පිරිවැයේ ඒවා දරනු ලැබූ විට අන්තර්ගත වේ.

**ප්‍රත්‍යාගණන ආකෘතිය**

බැංකුව, සින්තක්කර ඉඩම් හා ගොඩනැගිලි වල සමස්ත වර්ගයන් සඳහාම ප්‍රත්‍යාගණන ආකෘතිය භාවිතා කරයි. ප්‍රත්‍යාගණනය කළ දිනට ඒවායේ සාධාරණ අගය නිරූපණය කරන ප්‍රත්‍යාගණන අගයෙන් පසුකාලීන සමුච්චිත ක්ෂය හා හානිකරණ අලාභයක් වේ නම් සමුච්චිත හානිකරණ අලාභය අඩු කළ පසු අගයට නිරූපණය කෙරේ.

වත්කම්වල ධාරණ අගය ඒවායේ සාධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස්වීම වැලැක්වීම සඳහා සෑම වර්ෂ 7කට වරක් ප්‍රත්‍යාගණන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රත්‍යාගණන අතිරික්තයකින් මීට පෙර වත්කම් ප්‍රත්‍යාගණනයකින් ලද ලාභ හෝ අලාභ ගිණුමෙහි අලාභයක් සේ හඳුනාගන්නා ලද සංඛ්‍යාවක් ප්‍රතිවර්තන කරන්නේ නම් එම ප්‍රමාණය හැර ඉතිරි ප්‍රත්‍යාගණන අතිරික්තය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ස්කන්ධ කොටසෙහි ඇතුළත් ප්‍රත්‍යාගණනය සංචිතයට බැර කෙරෙන අතර වැඩි වීම ලාභ හෝ අලාභ තුළ හඳුනාගනු ලැබේ. පෙර වර්ෂයක නිශ්චිත එම වත්කමම වත්කම් ප්‍රත්‍යාගණන සංචිත අතිරික්තයට සෘජුවම ගිලිවී කිරීමක් නොවන්නේ නම් ප්‍රත්‍යාගණනයෙන් ලද උපතාවය ලාභ හෝ අලාභ තුළ හඳුනාගනු ලැබේ.



**පසුකාලීන පිරවැය**

දේපල, පිරිසන හෝ උපකරණ අයිතමයක කොටසක් තුළ ගැබ් වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය තුළට ගලා ඒමට හැකියාවක් පවතිනම් හා එහි පිරිවැය විශ්ලේෂණය ලෙස මැනිය හැකි නම් එබඳු කොටසක නැවත යෙදීමේ පිරිවැය එම අයිතමයෙහි ධාරණ අගයට හඳුනා ගැනේ.

**ප්‍රතිසංස්කරණ පිරිවැය**

අනාගත ආර්ථික ප්‍රතිලාභ ප්‍රතිස්ථාපනය හෝ නඩත්තු කිරීම පිණිස දේපල පිරිසන හා උපකරණ අළුත්වැඩියා හෝ නඩත්තුව වෙනුවෙන් වියදම් දරන ලද වියදම් ලෙස වෙනත් විස්තීර්ණ ආදායම් තුළ ඉදිරිපත් කෙරේ.

**ප්‍රාග්ධන නොතිම වැඩ**

මේවා ප්‍රාග්ධනීකරණය අපේක්ෂිත, ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රධාන පිරිසන හා යන්ත්‍ර සූත්‍ර සහ පද්ධති සංවර්ධනය සඳහා සෘජුවම කරන ලද වියදම් වේ. මෙම වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි පිරිවැයට දක්වා ඇත.

**කල්බදු වත්කම්**

සමූහය නිමකාරිත්වය හා සබැඳි සියළු අවදානම් හා ප්‍රතිලාභ භාර ගන්නා කල්බදු මූල්‍ය කල්බදු ලෙස වර්ගීකරණය කෙරේ. මූලික හඳුනාගැනීම මත එහි සාධාරණ අගය සහ මූලික හඳුනාගැනීමෙන් පසුකාලීනව අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් වඩාත් අඩු අගය හා සමාන අගයකට කල්බදු වත්කම මිනුම්කරණය කරනු ලැබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 17 කල්බදු සමග අනුකූලව වත්කම් ගිණුම්ගත කෙරේ.

**ක්ෂය වීම**

දේපල සහ උපකරණවල පිරිවැය, ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය පුරා ඒවායේ ශේෂ අගයන්ට ලිවීම පිණිස සරල රේඛීය ක්‍රමය භාවිතා කරමින් ක්ෂය ගණනය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ කල්බදු වත්කම්, කල්බදු කල්සීමාව සහ උපරිම වසර 50 ක කාලයක් වන එහි ප්‍රයෝජනවත් ආයුකාලය යන දෙකෙන් වඩාත් කෙටිකාල පරිච්ඡේදය පුරා ක්ෂය කෙරේ. සිත්තමේන්තු ඉඩම් ක්ෂය නොකෙරේ. ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයුකාල පහත පරිදි වේ.

වත්කම් කාණ්ඩය	ක්ෂය කාලපරිච්ඡේදය
සිත්තමේන්තු ගොඩනැගිලි	ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය
කල්බදු ගොඩනැගිලි	කල්බදු කාලසීමාව හෝ උපරිම වසර 50ට සීමා වන එහි ප්‍රයෝජනවත් ආයුකාලය යන දෙකෙන් වඩාත් කෙටි කාලපරිච්ඡේදය
ලීඩ්‍ර, උපකරණ සහ යන්ත්‍රසූත්‍ර	වසරකට 20%
සිත්තමේන්තු සහ කල්බදු මෝටර් වාහන	වසරකට 25%
පෙර ගෙවුම් කල්බදු	කල්බදු කාලසීමාව මුළුල්ලේ

**හඳුනා ගැනීම බැහැර කිරීම**

දේපල, පිරිසන සහ උපකරණ බැහැර කරනු ලැබූ විට හෝ භාවිතය තුළින් අනාගත ආර්ථික ප්‍රතිලාභ කිසිවක් අපේක්ෂා නොකෙරෙන විට හඳුනාගැනීම බැහැර කරනු ලැබේ. වත්කම හඳුනාගැනීම බැහැර කිරීම හේතුවෙන් සිදුවන කවර හෝ ලාභයක් හෝ අලාභයක් (ඉද්ධ බැහැර කිරීමේ උත්පාදන සහ වත්කමෙහි ධාරණ අගය අතර වෙනස ලෙස ආගණනය කරනු ලබන) එම වත්කම හඳුනාගැනීමෙන් ඉවත් කෙරෙන වර්ෂයෙහි ආදායම් ප්‍රකාශය තුළ 'වෙනත් මෙහෙයුම් ආදායම්' හි හඳුනාගනු ලැබේ.

**4.13 ආයෝජන දේපල**

කුලී ආදායම ඉපයීම හෝ ප්‍රාග්ධන අගය වැඩිවීම හෝ මෙම කරුණු දෙකම වෙනුවෙන් දරා සිටින එනමුත් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු තුළදී විකිණීම සඳහා නොපවතින දේපල ආයෝජන දේපල වේ. මේවා භාණ්ඩ හා සේවා නිපැයුම හෝ සැපයුම හෝ පරිපාලන කාර්යයන් වෙනුවෙන් භාවිතා කෙරේ.

**හඳුනාගැනීමේ පදනම**

ආයෝජන දේපල හා සබැඳි අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය තුළට ගලා ඒමේ සම්භාවිතාවක් පවති නම් හා ආයෝජන දේපලෙහි පිරිවැය විශ්ලේෂණය ආකාරයෙන් මිනුම්කරණය කළ හැකි නම් ආයෝජන දේපල හඳුනාගැනීම සිදු වේ.

**මිනුම්කරණය**

ආයෝජන දේපලක් මුල් අවස්ථාවේදී එහි පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ. මිළට ගත් ආයෝජන දේපලක පිරිවැය, එහි ගත් මිල සහ කවර හෝ සෘජුවම පැවරිය හැකි වියදම් වලින් සැදුම් ලබයි. ස්වයං නිර්මිත ආයෝජන දේපලවල පිරිවැය, ඉදිකිරීම හෝ සංවර්ධනය කිරීම අවසන් කරන ලද දිනට එහි පිරිවැය වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 40 'ආයෝජන දේපල' සමග අනුකූලව සමූහය ආයෝජන දේපල සඳහා පිරිවැය ආකෘතිය ආදේශ කරයි. ඒ අනුව, ආයෝජන දේපල ලෙස වර්ගීකරණය කරන ලද

ගොඩනැගිලි, කවර හෝ සමුච්චිත ක්ෂය හා කවර හෝ සමුච්චිත භානිකරණ අලාභ අඩු කර පිරිවැය සඳහන් කරනු ලැබේ.

**4.14 අස්පාශ්‍ය වත්කම් සහ කිරීතිනාමය**

**4.14.1 කිරීතිනාමය**

අත්පත් කර ගැනීමේ දිනට අත්පත් කරගත් පරිපාලන සමාගමේ ඉද්ධ හඳුනා ගත හැකි වත්කම් වල සමුහයේ පංඛව සතු සාධාරණ අගය ඉක්මවන අත්පත් කරගැනීමේ පිරිවැයෙහි අතිරික්තය කිරීතිනාමය ගිණුමකට කරයි. ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කිරීතිනාමය භානිකරණය සම්බන්ධයෙන් වාර්ෂිකව හෝ සිදුවීම් හෝ පවතින තත්ත්වයන් වෙනස්වීම් එය භානි වී ඇති බව හඟවයි නම් එයටත් වඩා අඩු කාල රාමු තුළ පරීක්ෂා කර සමුච්චිත භානිකරණ අලාභ අඩු කර පිරිවැයට ධාරණය කෙරේ. කිරීතිනාමය මත භානිකරණ අලාභ ප්‍රතිවර්තනය කරනු නොලැබේ.

**4.14.2 මෘදුකාංග**

සමූහය විසින් අත්පත් කරගන්නා ලද මෘදුකාංග, සමුච්චිත ක්‍රමක්ෂය සහ කවර හෝ සමුච්චිත භානිකරණ අලාභ අඩු කර පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ.

මෘදුකාංගය සකස් කිරීම අවසන් කර අනාගත ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය වන ආකාරයට එය භාවිතා කිරීමට පමණක් සතු අභිප්‍රාය හා හැකියාව ප්‍රදර්ශනය කිරීමට සමූහයට හැකියාව පවතින විට සහ සකස් කිරීම වෙනුවෙන් පිරිවැය විශ්ලේෂණය ආකාරයට මිනුම්කරණය කිරීමේ හැකියාව ඇති විට අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග වෙනුවෙන් වියදම් වත්කමක් ලෙස හඳුනාගනු ලැබේ.

අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංගවල ප්‍රාග්ධනීකරණ පිරිවැයට එම මෘදුකාංගය සකස් කිරීම වෙත සෘජුවම පැවරිය හැකි සියළු පිරිවැය සහ ප්‍රාග්ධනීකරණ ගැනීම් පිරිවැය ඇතුළත් වේ. එම ප්‍රාග්ධනීකරණ පිරිවැය එහි ප්‍රයෝජනවත් ආයු කාලය මුළුල්ලේ ක්‍රමක්ෂය කෙරේ. සමුච්චිත ක්‍රමක්ෂය සහ කවර හෝ භානිකරණය අඩු කර ප්‍රාග්ධනීකරණ පිරිවැයට මෙම අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග සඳහන් කරනු ලැබේ.

මෘදුකාංග වත්කම් වෙනුවෙන් පසුකාලීනව කෙරෙන වියදම් ප්‍රාග්ධනීකරණය කරනු ලබන්නේ එය සම්බන්ධව ඇති නිශ්චිත වත්කමෙහි ගැබ් වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ එයින් වැඩි වන විට පමණි. අනෙකුත් සියළු වියදම් ඒවා සිදු වූ ආකාරයට වියදම් ලෙස දැක්වේ.

**4.14.3 ක්‍රම ක්ෂය**

මෘදුකාංග භාවිතයට ලබා ගත හැකි දින සිට එහි ඇස්තමේන්තුගත ඵලදායී පීච්කාලය මුළුමනින්ම ලාභය හෝ අලාභය තුළ සරල රේඛීය පදනමින් ක්‍රමක්ෂය කෙරේ. වර්තන හා සාපේක්ෂ නිපැයුම් වලට අදාළව මෘදුකාංගවල ඵලදායී පීච්කාලය වසර පහකි. ක්‍රමක්ෂය ක්‍රම, ඵලදායී පීච්කාල හා අවශේෂ අගයන් සෑම වාර්තා කරන දිනටම සමාලෝචනය කර යෝග්‍ය නම් ගැලපීම් කරනු ලැබේ.

**4.15 මූල්‍ය නොවන වත්කම් හානිකරණය හඳුනාගැනීමේ පදනම**

වත්කමක් හානිකරණය පිළිබඳ ඇගවීමක් තිබේද යන්න බැංකුව සෑම වාර්තාකරණ දිනටම තක්සේරු කරයි. යම් ඇගවීමක් පවතියි නම්, හෝ වත්කමක් වෙනුවෙන් වාර්ෂික හානිකරණ පරීක්ෂණය අවශ්‍ය වන්නේ නම් බැංකුව වත්කමෙහි හැවත අය කර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. වත්කමක හෝ මුදල් ජනන ඒකකයක විකුණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය සහ එහි භාවිත අගය යන දෙකෙන් වඩාත් වැඩි අගය වත්කමක හැවත අය කර ගත හැකි වටිනාකම වේ.

වත්කමක හෝ මුදල් ජනන ඒකකයක ධාරණ අගය එහි හැවත අය කර ගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවක වත්කම හානිකරණය වූ ලෙස සැලකෙන අතර එහි හැවත අය කර ගත හැකි අගයට සටහන් කරනු ලැබේ. භාවිත අගය තක්සේරු කිරීමේදී, මුදලේ කාල අගය සහ වත්කමට සුවිශේෂී වූ අවදානම් වල ප්‍රවර්තන වෙළඳපොළ තක්සේරු පිලිබිඹු කරන බදුවලට පෙර වර්ටම් අනුපාතිකයක් භාවිතා කරමින් ඇස්තමේන්තු කරන ලද අනාගත මුදල් ප්‍රවාහ ඒවායේ වර්තමාන අගයට වර්ටම් කරනු ලැබේ. විකුණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය නිශ්චය කිරීමේදී, යෝග්‍ය ආගණන ක්‍රමයක් භාවිතා කෙරේ. ආගණන ගුණිත, ප්‍රසිද්ධියේ වෙළෙඳාම් කරන පරිපාලිත සමාගම් වල මිළ ප්‍රකාශිත කොටස් මිල ගණන් හෝ වෙනත් පවතින සාධාරණ අගය සුවක මගින් මෙම ආගණනයන් තහවුරු කරනු ලැබේ.

**මිනුම්කරණය**

කීර්තිනාමය හැර වත්කම් වෙනුවෙන් පූර්වයෙන් හඳුනාගන්නා ලද හානිකරණ අලාභ තවදුරටත් නොපැවතීම හැරෙනාත් අඩු වීම පිලිබඳ ඇගවීමක් තිබේද යන්න සම්බන්ධයෙන් සෑම වාර්තාකරණ දිනටම තක්සේරුවක් කරනු ලැබේ. එබඳු ඇගවීමක් පවතී නම්, බැංකුව වත්කමෙහි හෝ මුදල් ජනන ඒකකයෙහි හැවත අය කර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. අවසන් වරට හානිකරණ අලාභය හඳුනාගැනීමේ සිට වත්කමෙහි හැවත අය කර ගත හැකි වටිනාකම නිශ්චය

කීර්ම පිණිස භාවිතා කරන ලද උපකල්පනවල වල වෙනසක් සිදුවී තිබේ ඇත්නම් පමණක් පූර්වයෙන් හඳුනාගනු ලැබූ හානිකරණයක් ප්‍රතිවර්තනය කෙරේ. පෙර වර්ෂයේදී වත්කම් වෙනුවෙන් කිසිදු හානිකරණයක් හඳුනාගෙන නොතිබුණි නම් වත්කමෙහි ධාරණ අගය එහි හැවත අය කරගත හැකි වටිනාකම නොඉක්මවන පරිදි ක්ෂය අඩු කළ නිශ්චය කරනු හැකිව තිබූ ධාරණ අගය නොඉක්මවන පරිදි ප්‍රතිවර්තනය සීමා කරනු ලැබේ. එබඳු ප්‍රතිවර්තන ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. කීර්තිනාමය හා සබඳව හානිකරණ අලාභ, අනාගත කාල පරිච්ඡේද තුළ ප්‍රතිවර්තනය කරනු නොලැබේ.

කීර්තිනාමය හානිකරණය සම්බන්ධයෙන් වාර්ෂිකව සමාලෝචනය කෙරෙන අතර සිදුවීම් හෝ තත්වයන්හි වෙනස්වීම් මගින් ධාරණ අගය හානිකරණය වී ඇති බව හැඟවේ නම් එයට වැඩි වාර ගණනක් සමාලෝචනය කරනු ලැබේ. හානිකරණ පරීක්ෂණය කිරීමේ කාර්යය වෙනුවෙන් ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කීර්තිනාමය එම අත්පත් කර ගැනීමේ දින සිට අත්පත් කර ගනු ලැබූ සමාගමෙහි අනෙකුත් වත්කම් හා බැරකම් බැංකුවේ මුදල් ජනන ඒකක හෝ මුදල් ජනන ඒකක කාණ්ඩවලට පවරනු ලැබ තිබේද යන්න නොසලකා එම සංයෝජනයෙහි සහකුියාවන් වෙතින් ප්‍රතිලාභ ලැබීම අපේක්ෂිත එම එක් එක් ඒකකය වෙත පැවරීම සිදු වේ. කීර්තිනාමය පවරනු ලැබූ එක් එක් ඒකකය, අන්‍යන්තර කළමනාකරණ කාර්යයන් වෙනුවෙන් කීර්තිනාමය අධීක්ෂණය කරනු ලබන අවම මට්ටම නියෝජනය කරන අතර ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි 8 මෙහෙයුම් බණ්ඩ සමග අනුකූලව මෙහෙයුම් බණ්ඩයකට වඩා විශාල නොවේ.

කීර්තිනාමය මුදල් ජනන ඒකකයක (හෝ මුදල් ජනන ඒකක සමූහයක) කොටසක් සහ එම ඒකකය තුළ උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුම් වල කොටසක් සාදන විට, එම මෙහෙයුම් උපයෝජ්‍ය කීර්ම මත ලාභය හෝ අලාභය නිශ්චය කිරීමේදී උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුම හා සබඳව කීර්තිනාමය මෙහෙයුමෙහි ධාරණ අගයට ඇතුළත් කරනු ලැබේ. මෙම තත්වය තුළ උපයෝජ්‍ය කරනු ලබන කීර්තිනාමය, උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුමෙහි සහ රඳවා ගත් මුදල් ජනන ඒකකවල කොටසෙහි සාපේක්ෂ අගයන් මත පදනම්ව මිනුම්කරණය කෙරේ. පරිපාලිත සමාගම් විකුණුනු ලබන විට, විකුණුම් මිල සහ ශුද්ධ වත්කම් අතර වෙනස සහ සමුච්චිත පරිවර්තන වෙනස්කම් හා කීර්තිනාමය ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනු ලැබේ.

**4.16 මූල්‍ය ඇප**

**හඳුනාගැනීමේ පදනම**

සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී බැංකුව ණයවර ලිපි, ඇප හා ප්‍රතිග්‍රහණ වලින් සමන්විත මූල්‍ය ඇප ලබා දෙයි. ලද ආධිකාරය වන සාධාරණ අගයට මූල්‍ය ප්‍රකාශ තුළ මූල්‍ය ඇප මූලිකව හඳුනාගැනීම සිදු වේ. මූලික හඳුනාගැනීමට පසුකාලීනව, මූලිකව හඳුනාගත් අගයෙන් සමුච්චිත ක්‍රමක්ෂය අඩු කළ විට අගය හා ඇපය හේතුවෙන් පැන නගින කවර හෝ මූල්‍ය බැඳීමක් බේරුම් කිරීමට අවශ්‍ය වන වියදමෙහි නොදැම ඇස්තමේන්තුව යන දෙකෙන් වඩා ඉහළ අගයට එක් එක් ඇපය යටතේ බැංකුවේ බැරකම මිනුම්කරණය කෙරේ.

**මිනුම්කරණය**

මූල්‍ය ඇප හා සබඳව වගවීමෙහි කවර හෝ වැඩිවීමක් මූල්‍ය ප්‍රකාශය තුළ 'ණය අලාභ වියදම' තුළ වාර්තා කරනු ලැබේ. ලද ආධිකාරය ඇපයෙහි ආයු කාලය මුළුමනින් සරල රේඛීය පදනමකින් ආදායම් ප්‍රකාශයෙහි 'ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම' තුළ හඳුනාගැනීම කෙරේ.

**4.17 විශ්‍රාම වැටුප්**

**4.17.1 නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්ම**

**4.17.1.1 1996 පෙර සේවයට බඳවාගත් සේවකයින් සඳහා විශ්‍රාම සැලැස්ම**

1996 ජනවාරි 1 දිනට පෙර සේවයට බඳුණු ස්ථිර සේවකයින් වෙනුවෙන් බැංකුව නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්මක් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා වෙනමම පරිපාලනය කරනු ලබන අරමුදලකට මූල්‍ය දායකත්වය ලබා දීම අවශ්‍ය වේ. මෙම විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්ම යටතේ ප්‍රතිපාදනය කරනු ලබන ප්‍රතිපාදනවල වියදම, ප්‍රක්ෂේපිත ප්‍රතිලාභ ආයුගණනය ක්‍රමයක් භාවිතා කරමින් වෙනමම නිගමනය කරනු ලැබේ. ආයුගණක ලාභ හෝ අලාභ, මුදල් වර්ෂය තුළ ආදායම හෝ වියදම ලෙස මුළුමනින්ම හඳුනාගනු ලබයි.

අඩුකීර්ම සහිතව මෙතෙක් හඳුනාගෙන නොමැති අතීත සේවා පිරිවැය, බැඳීම් සෘජුවම පියවීමට ඇති සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මෙතෙක් හඳුනාගෙන නැති ආයුගණක අලාභ අඩු කළ නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන අගයෙන් නිශ්චිත ප්‍රතිලාභ වත්කම් හෝ බැරකම් නිශ්චිත ප්‍රතිලාභ වත්කම් හෝ බැරකම් සැදුම් ලබයි. කවර හෝ වත්කමක අගය මෙතෙක් හඳුනාගෙන නොමැති ආයුගණක අලාභ හා අතීත සේවා පිරිවැය එකතුව සැලසුමෙන් ආපසු ගෙවීම් ආකාරයෙන් පවතින කවර හෝ ආර්ථික ප්‍රතිලාභ හෝ සැලසුම වෙත අනාගත දායකත්වයන්ගේ අඩුකීර්ම වලට සීමා වේ. අවසානවරට ආයුගණක තක්සේරුව සිදු කර ඇත්තේ 2016 දෙසැම්බර් 31 දිනට ඇමෙරිකානු ආයුගණක ඇකඩමියේ සාමාජික හා ආයුගණනය පිලිබඳ උපදේශක පියල් එස්. ගුණතිලක මහතා විසිනි.

2016 දෙසැම්බර් 31 දිනට ආගණනයේදී භාවිතා කරන ලද මූලික මූල්‍ය උපකල්පනයන් පහත සඳහන් වේ:

පොලිය/වට්ටම් අනුපාතය	වසරකට 11%
පීචන වියදම් දීමනාවේ වැඩි වීම	වසරකට 5%
සියලු ශ්‍රේණි සඳහා මූලික වැටුප් වැඩිවීම	වසරකට 7%

විශ්‍රාමගන්නා සේවකයින් සඳහා බැංකුව පහත දැක්වෙන පදනම මත විශ්‍රාම වැටුප් සම්පාදනය කරයි. සේවකයෙකු වසර 10ක සේවය සම්පූර්ණ කළ පසු හා සාමාන්‍ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 සම්පූර්ණ කළ පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබයි. ඒ සඳහා ගෙවනු ලබන විශ්‍රාම වැටුප, සේවා කාලය මත පහත සඳහන් පරිදි ගණනය කෙරේ:

සේවා කාලය	නියමිත විශ්‍රාම වැටුප
i. වසර 10 සිට 20 දක්වා	අවසන් වරට ලද වැටුපෙන් 80%
ii. වසර 21 සිට 29 දක්වා	අවසාන වරට ලත් වැටුපෙන් 80% ක් හා වසර 20 වැඩි එක් සේවා වසරක් සඳහා, 1% ක් බැගින්
iii. වසර 30 සහ ඊට වැඩි	අවසන් වරට ලද වැටුපෙන් 90%

විශ්‍රාම වැටුප් අරමුදලේ ගිණුම් වෙනම පවත්වා ගෙන යනු ලබන අතර, එය ස්වාධීන බාහිර විගණකයින් විසින් කරනු ලබන වාර්ෂික විගණනයට යටත් වේ. ගිණුම් ප්‍රකාශ මෙන්ම විගණක වාර්තා ද ඉදිරිපත් කරනු ලබන අතර භාරකාර මණ්ඩලය විසින් ඒවා සමාලෝචනය කරනු ලබයි. අපේක්ෂිත මට්ටම් වලට එහි අරමුදල් සැපයීම සහතික කිරීමේ බැඳීම බැංකුවට ඇති හෙයින් මෙම ගිණුම්වල ප්‍රකාශ හා විගණක වාර්තා බැංකුවේ නිරාවරණ සමාලෝචනය සඳහා ද ඉදිරිපත් කරනු ලබයි. විශ්‍රාමිකයා පීචත්වන තාක් විශ්‍රාම වැටුප් මාසිකව ගෙවීමට නියමිතය.

**4.17.1.2 පාරිතෝෂිකය**

1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවට බැඳුණු සේවකයින්, සේවයෙන් ඉවත් වූ පසු, 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත යටතේ පාරිතෝෂික ලැබීමට සුදුසුකම් ලබන අතර, එසේ නැතහොත් යෝජිත පශ්චාත් 1996 නව විශ්‍රාම වැටුප් යෝජනාවකට එක්වීමට මනාපය පළ කළ හැකි අතර, එසේ වූ විට පාරිතෝෂිකයට ඇති අයිතිය අහෝසි වෙයි.

විශ්‍රාම ගැනීම හැරුණු විට, අන් ආකාරයකින් සේවය අවසන් කළ සෙසු සේවකයින්, 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත යටතේ මාසයට අදාළ දළ වැටුපෙන් එක් අර්ධයක අනුපාතය මත, අඛණ්ඩව සේවය කළ සෑම වසරකට ම වසර 5 කට වැඩි කාලයක් සේවය කර ඇති සේවකයින් සඳහා වූ සමාජනික පාරිතෝෂිකය ලැබීමට සුදුසුකම් ලබයි.

බැංකුව එවැනි පාරිතෝෂික ගෙවීමේ බැරකම් වෙනුවෙන් මාසිකව වෙන් කිරීම් සිදු කරන අතර, මෙම වටිනාකම බැංකුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ පිලිබිඹු වෙයි. 2007 දෙසැම්බර් 31 දින දක්වා බැංකුව පාරිතෝෂික සූත්‍රය මත මුදල් වෙන් කිරීම් සිදු කර තිබේ. එසේවුවද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව බැංකුව විසින් ආයුගණක තක්සේරුවක් මත පාරිතෝෂික බැරකම් වෙනුවෙන් ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කරනු ලැබ ඇත.

බැංකුවේ පරිපාලිත හා ආශ්‍රිත සමාගම් ද 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත යටතේ පාරිතෝෂික වෙනුවෙන් මුදල් වෙන් කිරීම් කරයි. එම සමාගම්වල වසරකට වැඩි කාලයක් සේවය සම්පූර්ණ කළ සේවකයින් වෙනුවෙන් අවශ්‍ය පාරිතෝෂික වෙන් කිරීම් සිදු කරනු ලැබ තිබේ. මෙම බැරකම් වෙනුවෙන් බාහිර ලෙස මුදල් යෙදවීමක් සිදු නොවේ.

**4.17.2 නිශ්චිත දායකත්ව සැලසුම්**

බැංකුව නිශ්චිත දායකත්ව සැලසුමක් ද ක්‍රියාත්මක කරයි. මෙම සැලසුමට කෙරෙන දායකත්වය සේවකයන් විසින් බැංකුවට ලබා දෙන සේවාවන්ට අනුව සිදු කෙරෙන අතර, පුද්ගල වියදම් යටතේ වියදමක් ලෙස ගිණුම්ගත කෙරේ. නොගෙවූ දායක මුදල් බැරකම් ලෙස සැලකෙන අතර, ඒ අනුව ගිණුම්ගත කෙරේ.

මේ යටතේ බැංකුව පහත සඳහන් යෝජනා ක්‍රම සඳහා දායකත්වය ලබා දෙයි:

**4.17.2.1 සේවක අර්ථසාධක අරමුදල**

සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අනිකාල දීමනා හැර) බැංකුව විසින් 12% ක් ද, සේවකයා විසින් 8% ක්ද වශයෙන් මෙම අරමුදලට දායකත්වය සපයනු ලැබේ. බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමත අරමුදලක් වන අතර එය අභ්‍යන්තර ලෙස පවත්වාගනු ලැබේ.

**4.17.2.2 සේවක භාරකාර අරමුදල**

සේවක භාරකාර අරමුදල් මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන සේවක භාරකාර අරමුදලට බැංකුව සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අනිකාල දීමනා හැර) 3% ක දායකත්වයක් සපයයි.

**4.17.3 1996 ට පසු සේවයට බඳවාගත් සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් සැලැස්ම**

මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි 1996 ජනවාරි 1 වැනි දිනට පසු බැංකුවේ සේවයට එක් වූ ස්ථීර සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය බැංකුව බොහෝ දුරට අවසන් කර ඇත. 2016 දෙසැම්බර් 31 වැනි දිනට අරමුදලේ මුළු ශේෂය රු. මිලියන 3,404 ක් විය.

**4.17.4 වැන්දඹු/වැන්දඹු පුරුෂ සහ අන්තර්ජාතික විශ්‍රාම වැටුප් සැලැස්ම (1996 පෙර/1996 පසු)**

මෙම යෝජනාක්‍රමය යටතේ අනාගත බැඳීම් ඉටු කිරීම සඳහා සුදුසුකම් ලත් ආයුගණකවරයෙකුගේ උපදෙස් මත පදනම්ව වෙනම අරමුදලක් බැංකුව විසින් පවත්වා ගෙන යනු ලැබේ.

**4.18 ප්‍රතිපාදනය**

අතීත සිදුවීම්ක ප්‍රතිපලයක් ලෙස බැංකුවට වර්තමාන බැඳීමක් (නෛතික හෝ සම්මුතිය) පවතින විට සහ එම බැඳීම බේරුම් කිරීම සඳහා ආර්ථික ප්‍රතිලාභ ගැබ් වූ සම්පත් බැහැරට ගලා යාමේ ඉඩකඩ පවතින විට හා බැඳීමේ ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණය ඇස්තමේන්තුවක් කළ හැකි විට ප්‍රතිපාදන හඳුනාගනු ලැබේ. කවර හෝ ප්‍රතිපාදනයක් හා සබඳව වියදම, යම් ප්‍රතිපූර්ණයක් වේ නම් එය අඩු කර ආදායම් ප්‍රකාශය තුළ ඉදිරිපත් කෙරේ.

**4.19 බැඳීම් හා අසම්භව්‍යතා**

සම්පූර්ණ වශයෙන් පැහැදිලිව තිබෙන වගකීම් නිගමනය කිරීමේ දී ප්‍රත්‍යක්ෂ වශයෙන් පවත්නා අවදානම්වල ඊට ගණනය කෙරේ. වෙන් වශයෙන් හෝ අන් ආකාරයකින් හෝ බැංකුවේ වගකීම් සහිත පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමක අවිනිශ්චිතතාවන්හි සහ ප්‍රාග්ධන වගකීම්වල බැංකුවේ කොටසට සමානුපාතික වන පරිදි යෝග්‍ය අනාවරණයන් තුළ අන්තර්ගත කර ඇත.

අසම්භව්‍ය බැරකම් යනු ආර්ථික ප්‍රතිලාභ මාරු කිරීමේ සම්භාවිතාවක් නොපවතින හෝ විශ්ලේෂණය ආකාරයට මිනුම් කළ නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වර්තමාන බැඳීම් වලින් පමණක් පැවැත්ම තහවුරු වන ඇති විය හැකි වගකීම් වේ. අසම්භව්‍ය බැරකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි හඳුනාගනු නොලබන අතර ඒවා දුරස්ථ වන්නේ නම් හැර හෙළිදරව් කරනු ලැබේ.

### 4.20 බදු

#### 4.20.1 ප්‍රවර්තන බදුකරණය

ප්‍රවර්තන බදු වත්කම් හෝ වගකීම්වලට ඇතුළත් වනුයේ අදාළ මූල්‍ය වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා වෙතින් ලැබිය යුතු හෝ එම දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන්ය. මෙම ප්‍රමාණයන් ගණනය සඳහා යොදා ගැනෙනුයේ ශේෂපත්‍ර දිනට පෙර වර්ෂ වල පැවැත්වූ හෝ එම දිනට බලපැවැත්වෙන බදු නීතියයි. ඒ අනුව 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ විධිවිධාන හා ඒ හා අදාළ ව සිදු කර ඇති සංශෝධන සමඟ අනුකූල වන පරිදි, බදුකරණ අරමුණු ගලපා, වර්ෂයේ ලාභ පදනම මත බදුකරණ ප්‍රතිපාදන සකස් කර ඇති අතර, නිශ්චිත අනුපාතිකයන් අනුව මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 13 යටතේ දක්වා ඇත.

#### 4.20.2 විලම්බිත බදුකරණය

ශේෂපත්‍ර දිනට වත්කම් හා බැරකම්වල බදු පදනම් හා මූල්‍ය වාර්තාකරණ කාර්යයන් වෙනුවෙන් ඒවායේ ධාරණ අගයන් අතර තාවකාලික වෙනස මත බැරකම් ක්‍රමය භාවිතා කරමින් විලම්බිත බදු ප්‍රතිපාදනය කෙරේ.

##### 4.20.2.1 විලම්බිත බදු බැරකම

පහත සඳහන් අවස්ථාවන්හි දී හැර සියළු තාවකාලික වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු බැරකම් හඳුනාගනු ලැබේ.

- ව්‍යාපාර සංයෝජනයක් නොවන හා ගනුදෙනුව සිදුවන කාලයේදී ගිණුම්කරණ ලාභයටද බදු අය කර ගත හැකි ලාභයට හෝ අලාභයට ද බලපෑමක් නොකරන ගනුදෙනුවක කීර්තිනාමය හෝ වත්කමක් හෝ බැරකමක් මූලික හඳුනාගැනීම තුළින් විලම්බිත බදු බැරකම පැන නගින විට; සහ
- පරිපාලන සමාගම් සහ ආශ්‍රිතයන්හි ආයෝජන හා සබැඳි බදු අය කළ හැකි තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන්, තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය සඳහා කාලය නියම කිරීම පාලනය කළ හැකි හා හුදුරු අනාගතයේදී එම තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය නොවීමේ සම්භාවිතාවක් පවතින විට.

##### 4.20.2.2 විලම්බිත බදු වත්කම්

සියළු අඩු කළ හැකි වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ. පහත සඳහන් අවස්ථාවල දී හැරණු කොට භාවිතා නොකළ බදු ණය සහ භාවිතා නොකළ බදු අලාභ වල අඩු කළ හැකි තාවකාලික වෙනස සහ ඉදිරියට ගෙන යාම උපයෝජනය කිරීම සඳහා යොදාගැනීමට බදු අය කළ හැකි ලාභ පැවතීමේ

සම්භාවිතාව පවතින තාක් දුරට භාවිතා නොකළ බදු ණය හා භාවිතා නොකළ බදු අලාභ ඉදිරියට ගෙනයාමට හැකියාව ඇත.

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවකදී සිදුවන ගනුදෙනුවක් තුළින් උද්ගත වන වත්කම් හෝ වගකීම් හා මූලිකව හඳුනාගත් කීර්තිනාමයක් නිසා එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අයකළ හැකි ලාභයට හෝ අලාභයට බලපෑමක් සිදු නොවන්නේ නම්, සහ
- පරිපාලන සමාගම් සහ ආශ්‍රිතයන්හි ආයෝජන හා සබැඳි අඩු කළ හැකි තාවකාලික සම්බන්ධයෙන් තාවකාලික වෙනස හුදුරු අනාගතයේ දී ප්‍රතිවර්තනය වීමේ හැකියාව පවතින තාක් දුරට හා තාවකාලික වෙනස උපයෝජනය කිරීම පිණිස බදු අයකළ හැකි ලාභ පැවතිය හැකිතාක් දුරට විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ.

සෑම ශේෂපත්‍ර දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කර විලම්බිත බදු වත්කමෙන් කොටසක් හෝ එම වත්කම සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීමට අවස්ථාව සැලසීමට පිණිස ප්‍රමාණවත් බදු අයකළ හැකි ලාභ පැවතීමේ හැකියාවක් නොමැති තාක් දුරට අඩු කරනු ලැබේ. හඳුනා නොගත් විලම්බිත බදු වත්කම් සෑම ශේෂපත්‍ර දිනකටම යළි තක්සේරු කර අනාගත බදු අය කළ හැකි ලාභය විලම්බිත බදුවත්කම ආපසු අය කර ගැනීමට අවස්ථාව සැලසීමට හැකියාව පවතින තාක් දුරට හඳුනාගනු ලැබේ.

ශේෂපත්‍ර දිනට බලාත්මක හෝ පසුකාලීනව බලාත්මක කෙරෙන බදු අනුපාතික සහ බදු නීති මත පදනම්ව වත්කම් උපලබ්ධි විමට හෝ බැරකම් කේරුම් කිරීමට නියමිත වර්ෂයට අදාළ වනු ඇතැයි අපේක්ෂිත බදු අනුපාතිකවලට විලම්බිත බදු වත්කම් සහ බැරකම් මිනුම්කරණය කරනු ලැබේ.

#### 4.20.3 මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු (FSVAT)

2002 අංක 14 දරන අගය එකතු කළ බදු පනතේ 25 අ වගන්තිය සහ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව සමාලෝචනයට ලක් කෙරෙන වර්ෂය තුළ බැංකුවේ මුළු අගය එකතු කිරීම 11% ක එකතු කළ අගය මත බද්දකට යටත් කරන ලදී.

#### 4.20.4 එකතු කළ අගය මත බදු (VAT)

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සහ පසුකාලීනව එයට කරන ලද සංශෝධනවලට අනුකූලව එකතු කළ අගය මත බදු ගණනය කෙරේ. 15% එකතු කළ අගය මත බදු ගෙවිය යුතුය.

#### 4.20.5 ආර්ථික සේවා ගාස්තු (ESC)

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධානයන්ට අනුකූලව නිශ්චිතව දක්වා ඇති අනුපාතිකවලට වගකීමට යටත් පිරිවැටුම මත ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතුය. ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු ආදායම් බදු බැරකමින් අඩු කිරීමේ හැකියාව ඇත. නිමිකම් නොපෑ කවර හෝ බැරකමක් ඉදිරියට ගෙන ගොස් පසුව එළඹෙන වසර හතර තුළ ගෙවිය යුතු ආදායම් වලට නිලවී කිරීමේ හැකියාව පවතී.

#### 4.20.6 ලාභාංශ මත රඳවා ගැනීමේ බදු (WHT)

දේශීය පරිපාලන සමාගම්වල බදු අය කළ හැකි ලාභයෙන් බෙදා හරිනු ලබන ලාභාංශ මූලාශ්‍රයේදී 10% ක අඩු කිරීමක් ආකර්ෂණය කරගන්නා අතර බැංකුවේ බදු බැරකමට එරෙහිව පියවීම සඳහා යොදා ගත නොහැක. මෙලෙස මූලාශ්‍රයේදී අඩු කරනු ලබන රඳවාගැනීමේ බදු, ඒකාබද්ධ කිරීමේ ගැලපුමක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන තුළ පරිපාලන සමාගම්වල බදු පියවීමට එකතු කරනු ලැබේ.

#### 4.20.7 බෝග රක්ෂණ බදු (CIL)

2013 අංක 12 දරන මුදල් පනතේ 14 වැනි වගන්තියේ විධිවිධානය අනුව 2013 අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බෝග රක්ෂණ බද්ද හඳුන්වා දෙන ලදී. ඒ අනුව එක් තක්සේරු වර්ෂයක් වෙනුවෙන් බැංකුව ජාතික රක්ෂණ භාර අරමුදල වෙත බදුවලට පසු ලාභයෙන් 1% ක් ගෙවීම අවශ්‍ය වේ.

#### 4.20.8 ජාතිය ගොඩනැගීමේ බදු (NBT)

2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ සහ පසුකාලීනව එයට කරන ලද සංශෝධන වල විධිවිධාන අනුව 2011 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වගකීමට යටත් පිරිවැටුමෙන් 2% ක අනුපාතිකයකින් ජාතිය ගොඩනැගීමේ බදු ගෙවිය යුතුය.

#### 4.20.9 මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු

2014 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතට කරන ලද සංශෝධන හරහා මූල්‍ය සේවා සැපයුම මත 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙන ලදී.

#### 4.21 ආදායම් සහ වියදම් හඳුනාගැනීම

ආර්ථික ප්‍රතිලාභ බැංකුව වෙත ගලා ඒමේ හැකියාව පවතින හා ආදායම විශ්වසනීය ලෙස මිනුම්කරණය කළ හැකි තෙක් දුරට ආදායම් හඳුනාගනු ලැබේ. ආදායම් හඳුනාගැනීමට පෙර පහත සඳහන් නිශ්චිත හඳුනාගැනීමේ නිර්ණායක වලට අනුකූලතාව තිබිය යුතුය.

**4.21.1 පොලිය සහ සමාන ආදායම සහ වියදම**

ක්‍රමක්ෂය කරන ලද පිරිවැයට මිනුම් කෙරෙන මූල්‍ය උපකරණ, විකිණීම සඳහා පවතින ලෙස වර්ගීකරණය කරන ලද පොලි දරන මූල්‍ය වත්කම් සහ ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට නම් කෙරෙන මූල්‍ය උපකරණ සියල්ලම වෙනුවෙන් පොලි ආදායම හෝ වියදම සඳහා පොලි අනුපාතිකය භාවිතා කරමින් වාර්තා කෙරේ.

සඵල පොලි අනුපාතිකය යනු මූල්‍ය උපකරණයේ අපේක්ෂිත පීච කාලය මුළුල්ලේ හෝ එයට වඩා කෙටි කාල පරිච්ඡේදයක් තුළ ඇස්තමේන්තුගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය බැරකමෙහි ශුද්ධ ධාරණ අගයට තත්විකාරයෙන් වටිනා කරන අනුපාතිකයයි. මෙම ආගණනය මූල්‍ය උපකරණයෙහි සියළු ගිවිසුම්ගත නියමයන් (උදාහරණයක් ලෙස කලින් ගෙවීමේ විකල්ප) සැලකිල්ලට ගන්නා අතර සාධනපත්‍රයට සෘජුවම පැවරිය හැකි සහ සඵල පොලි අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන යම් ගාස්තු හෝ වර්ධනයේ පිරිවැය ඇතුළත් කර ගන්නා නමුත් අනාගත ණය අලාභ ඇතුළත් කර නොගනී.

භාහිරකරණ අලාභයක් හේතුවෙන් මූල්‍ය වත්කමක හෝ සමාන මූල්‍ය වත්කම් සමූහයක වාර්තාගත අගය අඩු කරනු ලැබූ පසු, භාහිරකරණ අලාභය මිනුම්කරණය කිරීමේ කාර්යය වෙනුවෙන් අනාගත මුදල් ප්‍රවාහ වටිනා කිරීම පිණිස භාවිතා කරන ලද පොලි අනුපාතිකයට තවදුරටත් භාවිතා කරමින් පොලි ආදායම හඳුනාගැනීම සිදු වේ.

**4.21.2 ගාස්තු සහ කොමිස් මුදල් ආදායම**

බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙත සපයන පුළුල් පරාසයක වන විවිධාකාර සේවාවන් වෙතින් ගාස්තු සහ කොමිස් මුදල් ආදායම් උපයයි. සේවය ඉටුකරනු ලැබූ විට ගාස්තු හා කොමිස් මුදල් හඳුනාගනු ලැබේ. යම් කාලපරිච්ඡේදයක් මුළුල්ලේ සේවා සැපයීම වෙනුවෙන් උපයන ලද ගාස්තු එම කාලපරිච්ඡේදය තුළ උපවිචිත කෙරේ.

**4.21.3 ලාභාංශ ආදායම**

ගෙවීම් ලැබීම සඳහා බැංකුවේ හිමිකම් තහවුරු කරනු ලැබූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලැබේ.

**4.21.4 ශුද්ධ වෙළඳ ආදායම**

'වෙළඳාම සඳහා දරා සිටින' මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් වෙනුවෙන් සාධාරණ අගයෙහි වෙනස්වීම් වෙතින් සියළු ලාභ සහ අලාභ හා ඒ හා සබැඳි පොලි ආදායම හෝ වියදම සහ ලාභාංශ සියල්ල වෙළඳ කටයුතුවලින් පැනගනින ප්‍රතිඵලවලට ඇතුළත් වේ.

**4.21.5 දේපල, පිරිසහ සහ උපකරණ විකිණීම වෙතින් ලාභ/අලාභ විකිණීම සිදු වූ කාලපරිච්ඡේදය තුළ හඳුනාගැනෙන අතර වෙනත් ආදායම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.**

**4.21.6 රජයේ සුරැකුම්පත් හා ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් වෙතින් ආදායම**

ඒකාකාර ආවර්තක ලාභ අනුපාතික පිලිබඳ කිරීම උදෙසා භාණ්ඩාගාර බිල්පත් මත වටිනා/ආධිකාරය අදාළ කාලපරිච්ඡේදය තුළ ක්‍රමක්ෂය කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳුම්කර මත කුපත් පොලිය උපවිචිත පදනමින් හඳුනාගැනේ. ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් මත පොලි ආදායම, ගිවිසුමෙහි කාලපරිච්ඡේදය තුළ උපවිචිත පදනමින් ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීම සිදු වේ.

**4.21.7 කුළී ආදායම**

කල්බදු ක්‍රියාත්මක කිරීම මත පැනගනින කුලී ආදායම, ක්‍රියාත්මක කල්බදු මත කල්බදු කාලසීමාව පුරා සරල රේඛීය පදනමින් ගිණුම්ගත කෙරෙන අතර, ආදායම්ප්‍රකාශයෙහි 'වෙනත් මෙහෙයුම් ආදායම්' තුළ වාර්තා කරනු ලැබේ.

**4.2.2 බණ්ඩ වාර්තාකරණය**

බැංකුවේ බණ්ඩ වාර්තාකරණය පහත සඳහන් මෙහෙයුම් බණ්ඩ මත පදනම් වේ. බැංකුකරණය, කල්බදු, සංචාර හා වෙනත්, ඉහත බණ්ඩ හා සම්බන්ධ තොරතුරු අංක 48 සටහනින් හෙළිදරව් කෙරේ.

**4.2.3 මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 7 'මුදල් ප්‍රවාහ ප්‍රකාශය' සමඟ අනුකූලව මුදල් ප්‍රවාහ පිළියෙල කිරීමේ 'වකු ක්‍රමය' මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරනු ලැබ ඇත. දත්ත මුදල් ප්‍රමාණ වලට වහාම පරිවර්තනය කළ හැකි සහ අගයෙහි වෙනස්වීම් වල සැලකිය යුතු නොවන අවදානමකට පාත්‍ර වන කෙටිකාලීන ඉහළ ද්‍රවශීල ආයෝජන වලින් මුදල් හා මුදල් සමානතා සැදුම් ලබයි. අතරතුර මුදල්, බැංකු වෙත ඇති ශේෂයන් හා ඒක්ෂණ හා කෙටි කාලීන දැනුම් දීම් මුදල්, මුදල් හා මුදල් සමානතා වලට අයත් වේ.

**4.2.4 තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමය**

2010 සැප්තැම්බර් 27 වැනි දින නිකුත් කරන ලද 2010 අංක 5 දරන බැංකුකරණ පනත් නියමය 'තැන්පතු බැරකම් රක්ෂණය' සහ පසුකාලීනව එයට කරන ලද සංශෝධන වලට අනුකූලව 2010

ඔක්තෝබර් මස 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් හිනි පනතේ 32අ සිට 32ඉ වගන්ති යටතේ නිකුත් කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාක්‍රම නියමයන්ට අනුකූලව මුදල් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක සියළු බලපත්‍රලාභී වාණිජ බැංකු සිය තැන්පතු බැරකම් රක්ෂණය කිරීම අවශ්‍ය වේ. ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු බැරකම් රක්ෂණය කළ යුතු තැන්පතු අතර ට අයත් වන අතර, පහත සඳහන් ඒවා ඉන් බැහැර කරනු ලැබේ:

- සාමාජික ආයතන වෙත තැන්පතු බැරකම්
- ශ්‍රී ලංකා රජය වෙත තැන්පතු බැරකම්
- බලපත්‍රලාභී වාණිජ බැංකු වල ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 11 දරන බැංකුකරණ පනත් නියෝගයෙහි නියමිතව දක්වා ඇති පරිදි අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන් වෙත තැන්පතු බැරකම් ප්‍රදානය කරන ලද කවර හෝ පිළිසරණක් වෙනුවෙන් අතිරේක ඇප ලෙස රඳවාගත් තැන්පතු බැරකම්
- බැංකුකරණ පනත යටතේ අත්හැර දමන ලද මුදල යන අර්ථය යටතට ගැනෙන සහ මූල්‍ය සමාගම් පහත අනුව අක්‍රීය ගිණුම් ලෙස අර්ථකථනය කර ඒවායේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇති තැන්පතු බැරකම්

ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂය අවසානයේ දී බලපත්‍රලාභී වාණිජ බැංකු 14% ක හෝ එයට වැඩි ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකයක් පවත්වා ගන්නේ නම් බැංකුව සුදුසුකම් ලත් තැන්පතු බැරකම් මත 0.10% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වන අතර, අනෙකුත් සියළු බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා (14% අඩු ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකයක් සහිත) කාර්තුව අවසානය ට පවතින සුදුසුකම් ලත් තැන්පතුවල මුළු අගය මත ගණනය කෙරෙන හා කාර්තුව අවසානවීමේ සිට දින 15ක කාලපරිච්ඡේදයක් තුළ ගෙවිය යුතු 0.125% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වේ.

**4.2.5 පසුකාලීන සිදුවීම්**

වාර්තාකරණ දිනට පසුව සිදුවන සිදුවීම් ලෙස නම් කරනුයේ, වාර්තාකරණ දිනය සහ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ දිනය අතර, සිදුවන වාසිදායක සහ අවාසිදායක සිදුවීම් වේ. වාර්තාකරණ දිනට පසුව සිදුවන සියළු ප්‍රමාණාත්මක සහ වැදගත් සිදුවීම් සලකා බලා අදාළ වන පරිදි ගැලපුම් කර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් අංක 45 හි හෙළිදරව් කර තිබේ.

**4.2.6 සංසන්දනාත්මක තොරතුරු**

වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් ලබා දීමේ අරමුණ ඇතිව ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම සමඟ අනකූල වීම පිණිස අවශ්‍ය අවස්ථාවලදී සංසන්දනාත්මක තොරතුරු ප්‍රතිවර්ගීකරණය කරනු ලැබේ.

### 4.2.7 රක්ෂණ අංශයට විශේෂිත ප්‍රතිපත්ති

#### 4.2.7.1 වැදගත් ගිණුම්කරණ ඇස්තමේන්තු සහ උපකල්පන

පීච්ච නොවන රක්ෂණ ගිවිසුම් බැරකම් පීච්ච නොවන රක්ෂණ ගිවිසුම් වෙනුවෙන්, වාර්තාකරණ දිනට වාර්තා වී ඇති ගිණුම් වල අපේක්ෂිත අවසාන පිරිවැය සහ ගිණුම් පෑම කර ඇති නමුත් වාර්තාකරණ දිනට වාර්තා වී නොමැති ගිණුම් වල අපේක්ෂිත අවසාන පිරිවැය යන දෙකටම ඇස්තමේන්තු සකස් කළ යුතු වේ. අවසාන ගිණුම් පිරිවැය ගිණිවිතව තනවුරු කළ හැකි වීමට සැලකිය යුතු කාලපරිච්ඡේදයක් ගත වීමට ඉඩ ඇති අතර, ඇතැම් වර්ගවල ඔප්පු වෙනුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි බැරකම්වලින් වැඩි කොටස සිදුවූ නමුත් වාර්තා නොවූ ගිණුම්පෑම්වලින් සැදුම් ලබයි.

වෙන් ලැබීම් හා බෝන්හෙවුටර් - ගර්ගසන් ක්‍රම සහ සංඛ්‍යාත/නිවුනා ක්‍රම වැනි සම්මත ආයුගණක ගිණුම් ප්‍රක්ෂේපණ ශිල්පීය ක්‍රම ගණනාවක් භාවිතා කරමින් නොගෙවූ ගිණුම්පෑම් වල අවසාන පිරිවැය ඇස්තමේන්තු කරනු ලැබේ.

මෙම ශිල්පීය ක්‍රමවලට පාදක වන ප්‍රධාන උපකල්පන වන්නේ සමාගමක අතිරිත ගිණුම්පෑම් විකාශන අත්දැකීම්, අනාගත ගිණුම්පෑම් විකාශනය ප්‍රක්ෂේපණය කර භාවිතා කළ හැකි අතර, එබැවින් අවසාන ගිණුම් පිරිවැය ප්‍රක්ෂේපණයට භාවිතා කළ හැකි බවයි. එසේ නෙයින්, මෙම ක්‍රම පෙර වර්ෂවල නිරීක්ෂණය කරන ලද විකාශනය හා අපේක්ෂිත අලාභ අනුපාතික මත පදනම්ව ගෙවූ හා සිදුවූ අලාභ, එක ගිණුම්පෑමකට සාමාන්‍ය පිරිවැය හා ගිණුම්පෑම් සංඛ්‍යාව බනිවිතර්වේෂණය කරයි. ඓතිහාසික ගිණුම්පෑම් විකාශනය ප්‍රධාන වශයෙන් ම අනුමුඛ වර්ෂ මගින් විශ්ලේෂණය කෙරෙන නමුත් භූගෝලීය ප්‍රදේශය මෙන් ම වැදගත් ව්‍යාපාර රේඛා සහ ගිණුම් වර්ග අනුව තවදුරටත් විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇත.

විශාල ගිණුම්පෑම් සාමාන්‍යයෙන් වෙනම ආමන්ත්‍රණය කෙරෙන්නේ අලාභ ගැලපුම් ඇස්තමේන්තු වල මුහුණත අගයට පිරිසෙයින් කිරීමෙන් හෝ ඒවායේ අනාගත තත්ත්වය පිලිබිඹු කිරීම පිණිස වෙනම ප්‍රක්ෂේපණය කිරීමෙනි. බොහෝ අවස්ථාවලදී අනාගත ගිණුම්පෑම් උද්ධමන අනුපාතික හෝ අලාභ අනුපාතික සමීක්ෂණයෙන් ප්‍රත්‍යක්ෂ උපකල්පන සිදු නොකෙරේ. ඒ වෙනුවට භාවිතා කෙරෙන උපකල්පන වන්නේ ප්‍රක්ෂේපණ පදනම් වන ඓතිහාසික ගිණුම් විකාශනය දත්ත තුළ ගම‍ය වන ඒවා වේ.

සමීක්ෂණ වී ඇති සියළුම අවිනිශ්චිතතා සැලකිල්ලට ගනිමින් ඇති විය හැකි පුළුල් පරාසයක වන ප්‍රතිඵල අතරින් වඩාත් විය හැකි ප්‍රතිඵලය ඉදිරිපත් කරන ගිණුම් පෑමේ ඇස්තමේන්තුගත අවසාන පිරිවැය තීරණය කිරීම පිණිස අතිරිත

ප්‍රමාණතා අනාගතයේ දී අදාළ නොවිය හැකි ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අතිරේක ගුණාත්මක විනිශ්චය භාවිත කරනු ලැබේ. (උදාහරණයක් ලෙස එක් වරක් පමණක් සිදු වන සිදුවීම්, ගිණුම්පෑම සමීක්ෂණයෙන් ජනනා ආකල්පවල වෙනස්කම්, ආර්ථික තත්ත්වයන්, ගිණුම්පෑම් උද්ධමන මට්ටම්, අධිකරණ තීන්දු හා තීනි වැනි බාහිර හෝ වෙළඳපොල සාධක වල වෙනස්කම් මෙන්ම කළඹ මිශ්‍රණය, ඔප්පු ලක්ෂණ හා ගිණුම් සමීක්ෂණයෙන් කටයුතු කිරීමේ ක්‍රියාවට පාට) එවැනි අන්‍යතර සාධක පිලිබිඹු කිරීමට නොඉපයු ආධිකාරය වෙනුවෙන් ප්‍රතිපාදන වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීමේ දී සමාන විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන යොදා ගනු ලැබේ. ගිවිසුමක් මගින් සැපයෙන රක්ෂණ සේවා රටාවට, කාල බෙදා වෙන් කිරීම හැර වෙනත් පදනමකින් නොඉපයු ආධිකාරය ක්‍රමක්ෂය කිරීම අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීමේ දීද විනිශ්චය අවශ්‍ය වේ.

#### 4.2.7.2 නිපැයුම් වර්ගීකරණය

රක්ෂණ ගිවිසුම් යනු සමාගම (රක්ෂණ) යම් විශේෂිත අවිනිශ්චිත අනාගත සිදුවීමක් (රක්ෂිත සිදුවීම) ඔප්පු දරන්නන්ට අහිතකර ලෙස බලපෑම සිදුවුවහොත් එම ඔප්පු දරන්නන්ට වත්දී ගෙවීමට එකඟ වීම මගින් වෙනත් පාර්ශ්වයක් (ඔප්පු දරන්නන්) වෙතින් සැලකිය යුතු රක්ෂණ අවදානමක් භාරගෙන ඇති ගිවිසුම වේ.

පොදු මාර්ගෝපදේශයක් ලෙස, රක්ෂිත සිදුවීම සිදු නොවුවහොත් ගෙවිය හැකි ප්‍රතිලාභ සමග ගෙවන ලද ප්‍රතිලාභ සැසඳීම මගින් එයට සැලකිය යුතු රක්ෂණ අවදානමක් තිබේද යන්න සමාගම විනිශ්චය කරයි. රක්ෂණ ගිවිසුම් හෝ මූල්‍ය අවදානම ද මාරු වීමේ හැකියාව ඇත. ගිවිසුමක් රක්ෂණ ගිවිසුමක් ලෙස වර්ගීකරණය කරනු ලැබූ පසු සියළු ගිණුම් හා බැඳීම් සීමා කරනු ලැබූයේ නම් හෝ කල් ඉකුත් වූයේ නම් හැර එහි ඉතිරි පිට කාලය තුළ රක්ෂණ අවදානම සැලකිය යුතු ලෙස අඩු වුවද එය රක්ෂණ ගිවිසුමක්ව පවතී.

#### 4.2.7.3 ආදායම් හඳුනාගැනීම්

**දළ ලිඛිත රක්ෂණ වාර්තය**  
ගිණුම්කරණ කාලසීමාව තුළදී එළඹී ගිවිසුම් මගින් සැපයෙන සම්පූර්ණ ආවරණ කාලසීමාව වෙනුවෙන් ලැබිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් පීච්ච නොවන රක්ෂණ දළ ලිඛිත රක්ෂණ වාර්තය සැදුම් ලබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ.

**ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය**  
ගිණුම්කරණ කාලසීමාව තුළදී එළඹී ගිවිසුම් මගින් සැපයෙන සම්පූර්ණ ආවරණ කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් පීච්ච නොවන රක්ෂණ දළ ලිඛිත රක්ෂණ වාර්තය සැදුම් ලබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ.

පූර්ව ගිණුම්කරණ කාලපරිච්ඡේදයක් තුළ ආරම්භ වන ප්‍රතිරක්ෂණ ගිවිසුම් සමීක්ෂණයෙන් ගිණුම්කරණ කාලපරිච්ඡේදය තුළ පැනනගින කවර හෝ ගැලපුම් රක්ෂණ වාර්තයට අයත් වේ.

නොඉපයු ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය වන්නේ වර්ෂයක වාර්තාකරණ දිනට පසුව අවදානම් කාලපරිච්ඡේද හා සබැඳි ලේඛනගත රක්ෂණ වාර්තය කොටසය. නොඉපයු ප්‍රතිරක්ෂණ ආධිකාරය එයට පාදක වන සෘජු රක්ෂණ ඔප්පු වල කාලසීමාව පුරා විලම්බනය කෙරේ.

**නොඉපයු ආධිකාර සංචිතය**  
වර්ෂය තුළ ලේඛනගත එනමුත් කල් ඉකුත් නොවූ ආවරණ කාලසීමාව හා සබැඳි ආධිකාර කොටස නොඉපයු ආධිකාර සංචිතයෙන් නියෝජනය වේ. නොඉපයු ආධිකාරය 365 පදනමින් ආගණනය කරනු ලැබේ.

#### 4.2.7.4 ගිණුම් පෑම් සහ වියදම් හඳුනාගැනීම්

**දළ ගිණුම් පෑම්**  
වර්ෂය තුළ සිදුවන වාර්තා කළ හෝ නොකළ සියළු ගිණුම් පෑම් ඒ හා සබැඳි ගිණුම් පිරිසැකසුම් හා බේරුම් කිරීම සමග සෘජුවම සමීක්ෂණ ගිණුම් පෑම් සමීක්ෂණ අන්‍යතර හා බාහිර කටයුතු කිරීමේ පිරිවැය, මුක්තාවශේෂ අගය සහ වෙනත් ආපසු අය කරගැනීම් වෙනුවෙන් අඩු කිරීමක් සහ පෙර වර්ෂයේ සිට නොපියවූ ගිණුම් පෑම් වෙනුවෙන් යම් ගැලපීම්, පීච්ච නොවන රක්ෂණ දළ ගිණුම්පෑම් අතරට අයත් වේ.

නොපියවූ ගිණුම් පෑම් වෙනුවෙන් ගිණුම් පෑම් වියදම් සහ බැරකම් සෘජු රක්ෂණ කටයුතු සමීක්ෂණයෙන් හඳුනාගැනීම සිදු වේ. වාර්තා කරන ලද නමුත් එතෙක් නොපියවූ ගිණුම් පෑම්, සිදු වූ නමුත් වාර්තා නොකරන ලද ගිණුම් පෑම් හා එම ගිණුම් පෑම් බේරුම් කිරීමේ අපේක්ෂිත සෘජු හා වකු පිරිවැය බැරකරමින් ආවරණය කෙරේ. තනි ගිණුම් පෑම් ලිපිගොනු සමාලෝචනය කිරීම හා ගිණුම් පෑම් බේරුම් කිරීමේ අවසාන පිරිවැයෙහි වෙනස්වීම් ඇස්තමේන්තු කිරීම මගින් නොපියවූ ගිණුම් පෑම් තක්සේරු කරනු ලැබේ. අතිරිත අත්දැකීම් සහ ප්‍රවණතා මත පදනම්ව අනාගත බැරකම් වඩාත් ස්ථාවරවැදී ලෙස ඇස්තමේන්තු කිරීම සිදුවන බවට වගබලා ගැනීම සඳහා සිදුවූ නමුත් වාර්තා නොකළ ගිණුම් පෑම් සමීක්ෂණ ප්‍රතිපාදනය වාර්ෂික පදනමින් ආයුගණක තක්සේරුවට ලක් කෙරේ.

**ප්‍රතිරක්ෂණ ගිණුම් පෑම්**  
අදාළ ගිවිසුමෙහි නියමයන් අනුව ඒ හා සබැඳි දළ රක්ෂණ ගිණුම් පෑම් හඳුනාගනු ලැබූ විට ප්‍රතිරක්ෂණ ගිණුම් පෑම් හඳුනාගනු ලැබේ.

**4.27.5 ප්‍රතිරක්ෂණය**

සමාගම එහි සියළු ව්‍යාපාර වෙනුවෙන් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී රක්ෂණ අවදානම අත්හැර දමයි. ප්‍රතිරක්ෂණ සමාගම වෙතින් ලැබිය යුතු ශේෂ ප්‍රතිරක්ෂණ වත්කම් මගින් නියෝජනය වේ. ප්‍රතිරක්ෂණකරුවන් වෙතින් අය කර ගත යුතු මුදල්, නොපියවූ ගිණිකම් පෑම් වෙනුවෙන් ප්‍රතිපාදනය හෝ ප්‍රතිරක්ෂණකරුගේ ඔප්පු හා සම්බන්ධ බේරුම් කරන ලද ගිණිකම් පෑම් සමග පරස්පර නොවන සහ සම්බන්ධිත ප්‍රතිරක්ෂණ ගිවිසුම සමග අනුකූල ආකාරයට ඇස්තමේන්තු කරනු ලැබේ.

සෑම වාර්තාකරණ දිනටම හෝ වාර්තාකරණ වර්ෂය තුළ දී භාගිකරණය පිළිබඳ ඇගයීමක් උද්ගත වුවහොත් එයට වැඩි වාර ගණනක් ප්‍රතිරක්ෂණ වත්කම් සමාලෝචනය කෙරේ. ප්‍රතිරක්ෂණ වත්කම මූලිකව හඳුනාගැනීමෙන් පසුව සිදුවූ සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් ගිවිසුමෙහි නියමයන් යටතේ සමාගම වෙත ලැබිය යුතු සියළු නොපියවූ මුදල් නොලැබී යාමට ඉඩ ඇති බවට වාස්තවික සාක්ෂි පවතින විට සහ සමාගමට ප්‍රතිරක්ෂණකරු වෙතින් ලැබෙනු ඇත්තා වූ මුදල් ප්‍රමාණ මත විශ්වසනීය ලෙසින් මැනිය හැකි බලපෑමක් එම සිදුවීම මගින් ඇති වන විට භාගිකරණය සිදු වේ.

අවලංගු කරන ලද ප්‍රතිරක්ෂණ වැඩපිළිවෙලවල්, ඔප්පු දරන්නන් වෙත සමාගම සතු වගකීම් වලින් එය නිදහස් නොකරයි.

ප්‍රතිරක්ෂණ බැරකම්, ප්‍රතිරක්ෂණ සමාගම වෙත ගෙවිය යුතු ශේෂ නියෝජනය කරයි. සම්බන්ධිත ප්‍රතිරක්ෂණ ගිවිසුමට පරස්පර නොවන ආකාරයට ගෙවිය යුතුව ඇති මුදල් ප්‍රමාණ ඇස්තමේන්තු කරනු ලැබේ. අවලංගු කළ හා භාරගත් යන දෙආකාරයේම ප්‍රතිරක්ෂණය වෙනුවෙන් ආධිපත්‍ය හා ගිණිකම් පෑම් දළ පදනමින් ඉදිරිපත් කෙරේ.

ගිවිසුමගත ගිණිකම් අහෝසි කරනු ලැබූ විට හෝ කල් ඉකුත් වූ විට හෝ ගිවිසුම වෙනත් පාර්ශ්වයක් වෙත මාරු කරනු ලැබූ විට ප්‍රතිරක්ෂණ වත්කම් හෝ බැරකම් හඳුනාගැනීම අත් හරිනු ලැබේ.

**4.27.6 ප්‍රතිරක්ෂණ ලැබිය යුතු දෑ**

ප්‍රතිරක්ෂණ ලැබිය යුතු දෑ ලැබිය යුතුව පවතින අවස්ථාවේ දී හඳුනා ගැනෙන අතර, ලද හෝ ලැබිය යුතු ප්‍රතිරක්ෂණ මූලික හඳුනාගැනීමේ දී වූ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. කවර හෝ අවස්ථාවක සිදුවීම් හෝ තත්ත්වයන් මගින් ධාරණ අගය අය කරගත නොහැකි බවට ඇගයීම සිදුවුවහොත් රක්ෂණ ලැබිය යුතු දෑ වල ධාරණ අගය භාගිකරණය සමන්විතයේ සමාලෝචනය කෙරෙන අතර භාගිකරණ අලාභය ආදායම් ප්‍රකාශය තුළ වාර්තා කරනු ලැබේ.

**4.27.7 රක්ෂණ ලැබිය යුතු දෑ**

රක්ෂණ වාර්තය ලැබිය යුතු දෑ ලැබිය යුතුව පවතින අවස්ථාවේදී හඳුනාගැනෙන අතර, ලද හෝ ලැබිය යුතු ප්‍රතිරක්ෂණ මූලික හඳුනාගැනීමේදී වූ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. කවර හෝ අවස්ථාවක සිදුවීම් හෝ තත්ත්වයන් මගින් ධාරණ අගය අය කරගත නොහැකි බවට ඇගයීම සිදුවුවහොත් රක්ෂණ ලැබිය යුතු දෑ වල ධාරණ අගය භාගිකරණය සමන්විතයේ සමාලෝචනය කෙරෙන අතර භාගිකරණ අලාභය ආදායම් ප්‍රකාශය තුළ වාර්තා කරනු ලැබේ.

**4.27.8 විලම්බිත වියදම්**

කොමිස් මුදල්, ප්‍රාරක්ෂණ, අලෙවිකරණ හා ඔප්පු නිකුත් කිරීමේ වියදම් ඇතුළු නව ව්‍යාපාර නිපැයුම සමග වෙනස් වන හා සෘජුවම සම්බන්ධ නව ව්‍යාපාර අත් කරගැනීමේ පිරිවැය, අනාගත රක්ෂණ වාර්තය තුළින් මෙම පිරිවැය අය කර ගත හැකි තාක් දුරට විලම්බිතය කරනු ලැබේ. අත් කර ගැනීමේ අනෙකුත් සියළු වියදම් සිදුවූ අවස්ථාව අනුව හඳුනාගනු ලැබේ. මූලික හඳුනාගැනීමට පසුකාලීනව, ජීවිත නොවන රක්ෂණ වෙනුවෙන් විලම්බිතයන් කර ගැනීමේ පිරිවැය, නොඉපයු ආධිකෘත ආදායම් ක්‍රමක්ෂය කෙරෙන පදනමින් අදාළ කාලපරිච්ඡේදය පුරා ක්‍රමක්ෂය කරනු ලැබේ.

වත්කම ගැබ් වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ වල අපේක්ෂිත සඵල පිට කාලයෙහි හෝ අපේක්ෂිත පරිච්ඡේදයට එවැනි වෙනස්වීම් ක්‍රමක්ෂය කිරීමේ කාලපරිච්ඡේදය වෙනස් කිරීම මගින් ගිණුම්ගත කෙරෙන අතර, ඒවා ගිණුම්කරණ ඇස්තමේන්තුවේ වෙනස්වීමක් ලෙස සලකනු ලැබේ.

අදාළ ගිවිසුම් කල්ඉකුත් වූ විට හෝ අවලංගු කරනු ලැබූ විට විලම්බිත අත් කර ගැනීමේ පිරිවැය හඳුනාගැනීම අත්හරිනු ලැබේ.

**ප්‍රතිරක්ෂණ කොමිස් මුදල්**

බාහිර පාර්ශ්වයන් සමග ප්‍රතිරක්ෂණ ගිවිසුම් මත ලැබිය යුතු කොමිස් මුදල්, අපේක්ෂිත ගෙවිය යුතු රක්ෂණ වාර්තයෙහි කාලසීමාව පුරා සරල රේඛීය පදනමින් විලම්බිතය හා ක්‍රමක්ෂය කරනු ලැබේ.

**4.27.9 රක්ෂණ ගිවිසුම් බැරකම්**

ජීවිත නොවන රක්ෂණ ගිවිසුම් බැරකම් ගිවිසුම් වලට එළඹී රක්ෂණ වාර්තය අය කෙරෙන විට ජීවිත නොවන රක්ෂණ ගිවිසුම් බැරකම් හඳුනාගනු ලැබේ. ශේෂපත්‍ර දිනට වාර්තා කරනු ලැබූ හෝ නොලැබූ, ගිණිකම් පෑම් සිදු වූ නමුත් බේරුම් නොකරන ලද සියළු ගිණිකම්පෑම් වල ඇස්තමේන්තුගත අවසාන පිරිවැය හා සමගම අදාළ ගිණිකම්පෑම් සම්බන්ධ කටයුතු කිරීමේ පිරිවැය හා අපේක්ෂිත මුක්තාවශේෂ සහ වෙනත් අය කර ගැනීම්වල අගය මත පදනම් වූ නොගෙවූ ගිණිකම් පෑම් වෙනුවෙන් ප්‍රතිපාදන ලෙස මෙම ගිණිකම් හැඳින්වේ. ඇතැම් වර්ගවල

ගිණිකම් පෑම් දැනුම්දීමේ දී හා බේරුම් කිරීමේ දී ප්‍රමාදයන් ඇති විය හැකි අතර, එබැවින් මේවායේ අවසාන පිරිවැය ශේෂපත්‍ර දිනට නිශ්චිතව දැන ගැනීමේ හැකියාවක් නොමැත. ගිරික්ෂණය හා අත්දැකීම් මත පදනම් වූ දත්ත හා අනිතකර අපගමනය වෙනුවෙන් ආනිතයක් තිබීමට ඉඩ ඇති උපකල්පන මත පදනම් වෙමින් විවිධ සම්මත ආයුගණක ගිණිකම් ප්‍රක්ෂේපණ ශිලපීය ක්‍රම ගණනාවක් භාවිතා කරමින් වාර්තාකරණ දිනට බැරකම් ගණනය කරනු ලැබේ.

මුදලේ කාල අගය වෙනුවෙන් බැරකම් වට්ටම් කරනු නොලැබේ. සමනාකරණය හෝ විපත් සංචිත වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන්ව හඳුනා නොගැනේ. ගිවිසුම කල් ඉකුත් වූ විට, මුදා හරිනු ලැබූ විට හෝ අවලංගු කරනු ලැබූ විට බැරකම් හඳුනාගැනීම බැහැර කෙරේ.

නොඉපයු රක්ෂණ වාර්තය වෙබවෙන් ප්‍රතිපාදනය මෙතෙක් කල් ඉකුත් වී නොමැති අවදානම් වෙනුවෙන් ලද රක්ෂණ වාර්තය නියෝජනය කරයි. සාමාන්‍යයෙන් සංචිතය ගිවිසුමෙහි කාලය තුළ නිදහස් කෙරෙන අතර, රක්ෂණ වාර්තය ආදායම් ලෙස හඳුනාගනු ලැබේ. සෑම වාර්තාකරණ දිනට ම සමාගම කල්ඉකුත් නොවූ අවදානම් සමාලෝචනය කරන අතර, අපේක්ෂිත ගිණිකම්පෑම් වල යම් සමස්ත අතිරික්තයක් පවති ද හා නොඉපයු රක්ෂණ වාර්තය මත විලම්බිත අත් කර ගැනීමේ පිරිවැය පවතිද යන්න නිශ්චය කිරීම පිණිස බැරකම් ප්‍රමාණවත් බව පිළිබඳ පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මෙම ගණනය කිරීම, අදාළ ජීවිත නොවන රක්ෂණ තාක්ෂණික ප්‍රතිපාදන හා සම්බන්ධ වත්කම් මත පැන ගැනීමට අපේක්ෂිත ආයෝජන ප්‍රතිලාභ සැලකිල්ලට ගැනීමෙන් පසුව අනාගත ගිවිසුමගත මුදල් ප්‍රවාහවල ප්‍රවර්ධන ඇස්තමේන්තු භාවිතා කරයි. නොඉපයු රක්ෂණ වාර්ත වල ධාරණ අගයන් ප්‍රමාණවත් නොවන බව මෙම ඇස්තමේන්තු පෙන්වුම් කරයි නම්, බැරකම් ප්‍රමාණවත් බව වෙනුවෙන් ප්‍රතිපාදනයක් ඇති කිරීම මගින් ආදායම් ප්‍රකාශය තුළ එම උදාහරණ හඳුනාගනු ලැබේ.

**4.28 නිකුත් කරන ලද නමුත් බලාත්මකව නොමැති නව ගිණුම්කරණ ප්‍රමිති**

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පහත දැක්වෙන නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති නිකුත් කර ඇති අතර, ඒවා 2018 ජනවාරි 01 වැනි දිනෙන් ඇරඹෙන මුද්‍රය කාලපරිච්ඡේද වෙනුවෙන් අදාළ වනු ඇත. ඒ අනුව මෙම ඒකාබද්ධ මුද්‍රය ප්‍රකාශ පිළියෙල කිරීමේදී සමූහය පහත දැක්වෙන මෙම නව ගිණුම්කරණ ප්‍රමිති ආදේශ කරගෙන නොමැත.

**4.28.1 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 9 – මූල්‍ය උපකරණ SLFRS 9**

මූල්‍ය උපකරණ දැනට පවතින LKAS 39 මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මිනුම්කරණය තුළ අඩංගු මාර්ගෝපදේශ වෙනුවට අදාළ වනු ඇත. මූල්‍ය වත්කම් වල හානිකරණය ගණනය කිරීම සඳහා නව අපේක්ෂිත ණය අලාභ ආකෘතියක් ඇතුළු ව මූල්‍ය උපකරණ වර්ගීකරණය හා මිනුම්කරණය පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ SLFRS 9 ට ඇතුළත්ය.

2018 ජනවාරි 1 වැනි දිනෙන් හෝ ඉන් පසුව ඇරඹෙන වාර්ෂික වාර්තාකරණ කාලපරිච්ඡේදයට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 9 (SLFRS 9) බලාත්මක වනු ඇති අතර, එයට පෙර භාවිතා කිරීමට ද අවසර ඇත.

සමූහය (SLFRS 9) හි ප්‍රතිඵලයක් ලෙස සිය ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන මත ඇති විය හැකි බලපෑම තක්සේරු කරමින් සිටී. සමූහයේ මෙහෙයුම් අනුව ගත් කල මෙම ප්‍රමිතිය සමූහයේ මූල්‍ය ප්‍රකාශන මත පැතිරී පවතින බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**4.28.2 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 15 (SLFRS 15) ගනුදෙනුකාර ගිවිසුම් වෙතින් ආදායම් හඳුනා ගැනීම**

ශ්‍රී ලාංකික මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 15 – ‘ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වෙතින් ආදායම්’ ආදායම් හඳුනාගත යුත්තේ කොපමණ ප්‍රමාණයක් කවර අවස්ථාවක ද යන්න නිශ්චය කිරීම සඳහා පරිපූර්ණ රාමුවක් ස්ථාපනය කරයි. දැනට පවතින ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 18 ආදායම් සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 11, ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව වෙනුවට ආදේශ කරනු ලැබේ.

2018 ජනවාරි 1 වැනි දිනෙන් හෝ ඉන් පසුව ඇරඹෙන වාර්ෂික වාර්තාකරණ කාලපරිච්ඡේදයට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 15 (SLFRS 15) බලාත්මක වනු ඇති අතර, එයට පෙර භාවිතා කිරීමට ද අවසර ඇත.

**4.28.3 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 16 (SLFRS 16) කල්බදු**

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 16 ට අනුව බදු ගැනුම්කරු සියළු කල්බදු භාවිතයට නිමිකම ඇති අනුරූප වත්කම් සමග සිය මූල්‍ය තත්ත්වය ප්‍රකාශයෙහි කල්බදු බැරකම් ලෙස හඳුනාගැනීම අවශ්‍ය වේ.

හඳුනාගත් කල්බදු වෙනුවෙන් ලාභ හෝ අලාභ හඳුනාගැනීමේ රටාව, පොලී හා ක්ෂයවීම් අනුපාතික ලාභය හෝ අලාභය තුළ වෙන් වෙන්ව හඳුනාගන්නා දැනට පවතින මූල්‍ය කල්බදු ගිනුම්කරණය හා සමාන වනු ඇත.

2019 ජනවාරි 1 වැනි දිනෙන් හෝ ඉන් පසුව ආරම්භ වන වාර්ෂික කාලපරිච්ඡේද වෙනුවෙන් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 16 (SLFRS 16) බලාත්මක වනු ඇත.

ඉහත ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවන බලපෑම සමූහය විසින් මෙතෙක් ප්‍රමාණාකරණය කර නොමැත.



### 5. දළ ආදායම

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
පොලී ආදායම (6.1 සටහන)	109,970,256	92,485,979	129,708,199	110,360,612
ගාස්තු සහ කොමිස් මුදල් ආදායම් (7.1 සටහන)	3,948,052	3,712,146	4,365,052	4,037,408
වෙළඳාමෙන් ශුද්ධ ලාභය (8 සටහන)	2,816,079	3,079,736	2,801,632	3,080,092
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ) (9 සටහන)	5,379,972	4,371,103	7,874,636	6,352,694
<b>මුළු දළ ආදායම</b>	<b>122,114,359</b>	<b>103,648,964</b>	<b>144,749,519</b>	<b>123,830,806</b>

### 6. ශුද්ධ පොලී ආදායම

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>6.1 පොලී ආදායම</b>				
මුදල් හා මුදල් සමානතා	233,527	242,357	1,020,892	854,116
බැංකු වෙත යෙදවීම්	542,475	153,415	542,475	153,415
වෙළඳාම සඳහා රඳවා ගත් වෙනත් මූල්‍ය වත්කම්	8,272,829	6,848,739	8,272,829	6,848,739
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	5,536,683	5,528,956	5,536,683	5,528,956
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	86,653,415	70,341,462	105,603,533	87,603,874
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	7,749,838	7,426,618	7,749,838	7,426,618
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	114,378	49,107	114,378	49,107
කාර්යමණ්ඩල ණය මත සංක්‍රමණ වෙනස	867,111	1,895,325	867,112	1,895,325
වෙනත්	-	-	459	462
<b>මුළු පොලී ආදායම</b>	<b>109,970,256</b>	<b>92,485,979</b>	<b>129,708,199</b>	<b>110,360,612</b>

### ද්විතියික වෙළඳපොළ ගනුදෙනු මත රජයේ සුරැකුම්පත් මත රඳවාගැනීමේ බදු වෙනුවෙන් නාමික බදු

ද්විතියික වෙළඳපොළ රජයේ සුරැකුම්පත් ගනුදෙනුවලින් පොලී ආදායමක් ව්‍යුත්පන්න කරගන්නා සමාගමකට තක්සේරු වර්ෂය සඳහා එකී පොලී ආදායම සමාගමේ ව්‍යවස්ථාපිත ආදායමෙන් කොටසක් සාදන්නේ නම් එබඳු සමාගමට නාමික බදු ණයකට (ශුද්ධ පොලී ආදායමෙන් 1/9 ක් වන) නිමිකම ඇති බවට 2006 අංක 10 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත විධිවිධාන සලස්වයි. ඒ අනුව වර්ෂය සඳහා රජයේ සුරැකුම්පත්වල ද්විතියික වෙළඳපොළ ගනුදෙනු තුළින් බැංකුව සහ සමුහය උපයා ගත් ශුද්ධ පොලී ආදායම මෙම මූල්‍ය ප්‍රකාශ වල දළ අගයෙන් දක්වා ඇත. ඒ අනුව බැංකුව 2016 වර්ෂය වෙනුවෙන් රු. 1,396,755,753.89/- (2015 වර්ෂය වෙනුවෙන් රු. 1,399,146,336/- ලෙස ගිණුම්ගත කර ඇත).

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>6.2 පොලී වියදම්</b>				
බැංකු වලට ගෙවිය යුතු	(3,628,098)	(2,935,935)	(7,710,119)	(6,216,837)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	(57,400,369)	(41,652,783)	(60,254,870)	(43,934,559)
වෙනත් ණය ගැනීම්	(3,830,716)	(2,155,757)	(6,159,887)	(3,882,097)
නිකුත් කරන ලද ණය සුරැකුම්	(1,986,686)	(1,987,500)	(1,986,687)	(1,987,501)
<b>මුළු පොලී වියදම</b>	<b>(66,845,869)</b>	<b>(48,731,975)</b>	<b>(76,111,563)</b>	<b>(56,020,994)</b>
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>43,124,387</b>	<b>43,754,004</b>	<b>53,596,636</b>	<b>54,339,618</b>

### 7. ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>7.1 ගාස්තු සහ කොමිස් ආදායම්</b>				
ණය	104,401	66,693	104,401	66,690
කාඩ්පත්	344,779	301,659	344,779	301,659
වෙළඳ සහ ප්‍රේෂණ	1,289,999	1,375,023	1,289,999	1,375,023
ආයෝජන බැංකුකරණය	32,893	37,333	32,893	37,333
තැන්පතු	1,508,371	1,431,823	1,508,371	1,431,823
ඈපකර	525,072	373,623	525,072	373,623
වෙනත්	142,537	125,992	559,537	451,257
	<b>3,948,052</b>	<b>3,712,146</b>	<b>4,365,052</b>	<b>4,037,408</b>
<b>7.2 ගාස්තු සහ කොමිස් වියදම්</b>				
ණය	-	-	-	-
කාඩ්පත්	(103,381)	(84,297)	(103,381)	(84,297)
වෙළඳ සහ ප්‍රේෂණ	(2,420)	(2,014)	(2,420)	(2,014)
ආයෝජන බැංකුකරණය	(3,099)	(11,661)	(3,099)	(11,661)
ඈපකර	(4,791)	(5,139)	(4,791)	(5,139)
වෙනත්	(95,221)	(71,368)	(95,221)	(71,368)
	<b>(208,912)</b>	<b>(174,479)</b>	<b>(208,912)</b>	<b>(174,479)</b>
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>3,739,140</b>	<b>3,537,667</b>	<b>4,156,140</b>	<b>3,862,929</b>

### 8. වෙළඳාමෙන් ශුද්ධ ලාභය

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
විදේශ විනිමය	2,572,743	3,050,646	2,572,743	3,050,646
ස්කන්ධ	(142,797)	(89,465)	(145,509)	(91,064)
වෙනත්				
- ප්‍රාග්ධන ලාභ - හාණ්ඩාගාර බිල්පත් - බැඳුම්කර	531,921	305,011	531,921	305,011
- හාණ්ඩාගාර බිල්පත් සාධාරණ ආගණනයයෙහි වෙනස්වීම්	77,658	(57,336)	77,658	(57,336)
- හාණ්ඩාගාර බැඳුම්කරවල සාධාරණ ආගණනයයෙහි වෙනස්වීම්	(223,446)	(129,120)	(235,181)	(127,165)
- වෙනත්	-	-	-	-
<b>එකතුව</b>	<b>2,816,079</b>	<b>3,079,736</b>	<b>2,801,632</b>	<b>3,080,092</b>

**9. වෙනත් මෙහෙයුම් ආදායම (ශුද්ධ)**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දේපල පිරිසිදු සහ උපකරණ අලෙවිය මත ලාභය	98,471	62,145	131,611	68,455
විදේශ වියදුම ප්‍රකාශන මත ලාභය හෝ (අලාභය)	50,915	(112,897)	50,915	(112,897)
ආයෝජන වෙනත් ලාභාංශය				
මිල - ප්‍රකාශන	59,640	45,902	94,759	64,791
මිල - ප්‍රකාශන නොවූ	56,951	73,008	94,771	154,260
- පරිපාලන සහ ආශ්‍රිත සමාගම්	1,512,109	1,540,621	-	-
කපාහරින ලද බොල් ණය අයකර ගැනීම සහ ප්‍රතිපාදන ප්‍රතිචර්තන	1,770,994	1,334,058	1,967,368	1,452,246
වෙනත්	1,830,891	1,428,266	5,535,212	4,725,839
<b>එකතුව</b>	<b>5,379,972</b>	<b>4,371,103</b>	<b>7,874,636</b>	<b>6,352,694</b>

**10. ශුද්ධ හානිකරණ අලාභයන්/(ප්‍රතිචර්තනය)**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ණය සහ ලැබිය යුතු දෑ				
වෙනත් ගනුදෙනුකරුවන් වෙත (22.2.3 සටහන)	1,246,748	3,739,914	692,083	3,768,281
- කේවල හානිකරණ	847,801	1,839,718	796,703	1,905,739
- සාමූහික හානිකරණය (10.1 සටහන)	398,947	1,900,196	(104,620)	1,862,542
වෙනත්	-	-	670,170	1,399,600
<b>එකතුව</b>	<b>1,246,748</b>	<b>3,739,914</b>	<b>1,362,253</b>	<b>5,167,881</b>

**10.1 සාමූහික හානිකරණය**

ගනුදෙනුකරුවන් වෙත උකස් අත්හැර ණය සහ ලැබිය යුතු දෑ	1,359,262	4,068,822	855,695	4,031,168
උකස් කටයුතු	(960,315)	(2,168,626)	(960,315)	(2,168,626)
	398,947	1,900,196	(104,620)	1,862,542

**11. සේවක මණ්ඩල වියදුම්**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වැටුප් ප්‍රසාද දීමනා සහ ආශ්‍රිත වියදුම්	9,121,658	9,054,533	11,840,789	11,006,802
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - 1996ට පූර්වයෙන් විශ්‍රාම වැටුප් අරමුදල (38.1 සටහන)	1,758,314	1,476,772	1,758,314	1,476,772
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වලට දායකත්වය - පාරිතෝෂිකය (11.2 සටහන)	53,348	49,753	136,000	86,739
පෙර ගෙවුම් කාර්යමණ්ඩල පිරිවැයෙහි ක්‍රමෝපාය	867,111	1,895,326	867,111	1,895,326
වෙනත්	5,675,011	4,579,919	5,675,011	4,579,919
<b>එකතුව</b>	<b>17,475,442</b>	<b>17,056,303</b>	<b>20,277,225</b>	<b>19,045,558</b>

**11.1 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය – 1996ට පූර්වයෙන් විශ්‍රාම වැටුප් අරමුදල**

2016 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් අරමුදලට තර්ජ දායකත්වය රු. මිලියන 2,180,828,506ක් වන නමුත් ආයුගණක ආගණන වාර්තාවට අනුව රු. මිලියන 1,758,314,564ක ලාභය හෝ අලාභය මගින් අයකර ගතයුතු වේ. එබැවින් අප රු. 422,513,942 විශ්‍රාම වැටුප් භාර අරමුදල වෙත පෙර ගෙවුමක් ලෙස හඳුනාගෙන ඇත. බැංකුව විශ්‍රාම වැටුප් භාර අරමුදල වෙත බැරකමක් ධාරණය කරන බැවින් (38.1 සටහන) මෙම පෙර ගෙවුම එකී බැරකමට එරෙහිව ශුද්ධ අගයෙන් දක්වා ඇත.

**11.2 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වල දායකත්වය – පාරිතෝෂිකය (38.2 සටහන)**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
පරිවර්තන සේවා පිරිවැය	24,957	23,631	107,609	60,617
පොලී පිරිවැය	28,391	26,122	28,391	26,122
<b>ශුද්ධ වියදම</b>	<b>53,348</b>	<b>49,753</b>	<b>136,000</b>	<b>86,739</b>

**12. වෙනත් වියදම්**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
අධ්‍යක්ෂවරුන්ගේ සංවේදන	6,296	3,521	11,103	6,381
විගණකවරුන්ගේ පාරිශ්‍රමික	11,238	12,933	22,245	20,551
විගණකවරුන් වෙත විගණන නොවන ගාස්තු	2,748	2,070	4,237	9,513
වෘත්තික හා නෛතික වියදම්	95,617	81,185	118,777	105,727
දේපල, පිරිසහ සහ උපකරණ අගය ක්ෂය වීම	955,723	847,135	1,192,618	1,125,100
බදු දේපල ක්‍රමක්ෂය	66,542	67,737	66,866	72,319
ආයෝජන දේපල අගය ක්ෂය වීම	1,707	1,707	1,707	1,707
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	34,187	30,868	49,508	45,326
පූර්ව ගෙවීම් සහිත කල්බදු ක්‍රමක්ෂය	24,136	24,350	24,136	24,350
කාර්යාල පරිපාලන සහ ආයතනික වියදම්	6,602,223	5,706,060	11,388,122	9,687,577
වෙනත්	2,292,838	1,799,768	2,328,609	1,831,209
<b>එකතුව</b>	<b>10,093,258</b>	<b>8,577,334</b>	<b>15,207,929</b>	<b>12,929,761</b>

**13. බදු වියදම්**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වර්තන වර්ෂයේ බදු වියදම				
ආදායම් බදු වියදම (13.1 සටහන)	6,089,336	6,022,761	8,120,960	7,280,028
ලාභාංශ සේ සලකා අයකරන බදු	–	154,500	–	154,500
පෙර වර්ෂයේ (අධි) උභය ප්‍රතිපාදන	12,093	4,904	12,093	4,096
විලම්බිත බදු වියදම (13.2 සටහන)	(282,460)	739,512	(655,659)	1,614,549
<b>මුළු බදු වියදම</b>	<b>5,818,969</b>	<b>6,921,677</b>	<b>7,477,394</b>	<b>9,053,173</b>
<b>සඵල බදු අනුපාතිකය</b>	<b>29.3%</b>	<b>31.6%</b>	<b>31.9%</b>	<b>30.8%</b>

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>13.1 බදු වියදම් සැසඳීම</b>				
බදු වලට පෙර ලාභය	20,813,660	19,519,519	25,433,322	24,121,164
කාලපරිච්ඡේදය වෙනුවෙන් ආදායම් බදු (අදාළ වන බදු අනුපාතිකයට ගිණුම්කරණ ලාභය)	5,827,825	5,465,466	7,121,330	6,753,927
එකතු කළා:				
බදු කාර්යයන් වෙනුවෙන් අඩු කළ නොහැකි වියදම්වල බදු බලපෑම	2,692,103	2,194,839	26,117,364	16,702,785
අඩු කළා:				
බදු කාර්යයන් වෙනුවෙන් අඩු කළ හැකි වියදම්වල බදු බලපෑම	(2,430,592)	(1,637,544)	(25,117,734)	(16,176,684)
වර්ෂය සඳහා ආදායම් බදු වියදම	6,089,336	6,022,761	8,120,960	7,280,028
<b>13.2 විලම්බිත බදු (ලාභය/අලාභයට බැර/අය කිරීම්) පහත සඳහන් දෙයින් සැදුම් ලබයි</b>				
විලම්බිත බදු වත්කම්	(481,061)	958,139	(487,543)	911,524
විලම්බිත බදු බැරකම්	198,601	(218,627)	(168,116)	703,025
විලම්බිත බදු (ලාභය/අලාභයට බැර/අය කිරීම් )	(282,460)	739,512	(655,659)	1,614,549
<b>13.3 වෙනත් විස්තීර්ණ ආදායම් තුළ විලම්බිත බදු (බැර/අය කිරීම්) පහත සඳහන් ඒවායින් සැදුම් ලබයි</b>				
විලම්බිත බදු (බැර/අය කිරීම්) වෙනත් විස්තීර්ණ ආදායම් තුළ	(15,167)	1,884	(22,135)	(186,507)
	(15,167)	1,884	(22,135)	(186,507)
වර්ෂය සඳහා ශුද්ධ විලම්බිත බදු	(297,627)	741,395	(677,794)	1,428,042

ආදායම් බදු මත ප්‍රදානය කෙරෙන බැහැර කිරීම්, සහන හෝ විරාම සඳහා අදාළ වන අනුපාතික

	2016 %	2015 %
බැංකුවේ දේශීය මෙහෙයුම්	28	28
අක්වෙරළ බැංකුකරණ ඒකකයෙහි දේශීය බැංකුකරණ මෙහෙයුම්	28	28
අක්වෙරළ බැංකුකරණ ඒකකයෙහි අක්වෙරළ බැංකුකරණ මෙහෙයුම්	28	28
පීපල්ස් ලිසිත් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී	28	28
පීපල්ස් ට්‍රාවල්ස් (පුද්ගලික) සමාගම	12	12
පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී	28	28

බැහැර කිරීම් සහ සහන අත්විඳින පහත සඳහන් සමාගම් හැරුණු කොට සමූහයේ බදු බැරකම් ඉහත අනුපාතිකවලට ගණනය කෙරේ.

**සීමාසහිත පීපල්ස් ශ්‍රීසිත් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට්**

ආයෝජන මණ්ඩල පනතේ 17 වෙනි වගන්තිය යටතේ සීමාසහිත පීපල්ස් ශ්‍රීසිත් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් ආයෝජන මණ්ඩලය සමග එළඹෙන ලද 2008 දෙසැම්බර් 3 වැනි දාහමින් යුතු ගිවිසුමට අනුව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාරය සඳහා දේශීය ආදායම් පහතට අදාළව ආදායම් බදු පැනවීම්, ගෙවීම් සහ අය කර ගැනීම් වසර පහක කාලපරිච්ඡේදයක් වෙනුවෙන් අදාළ නොවේ. බදු බැහැරකිරීමේ කාල පරිච්ඡේදයේ අවසාන දිනෙන් පටන් ගන්නා වසර 2 ක කාල පරිච්ඡේදයක් වෙනුවෙන් සියයට 10 ක සහන බදු අනුපාතිකයක් සහ එම සියයට 10 සහන බදු කාල පරිච්ඡේදය ඉකුත් වීමෙන් අනතුරුව සියයට 20 සහන බදු අනුපාතිකයක් සඳහා සමාගම සුදුසුකම් ලබයි.

**සීමාසහිත පීපල්ස් ශ්‍රීසිත් හැව්ලොක් ප්‍රොපර්ටිස්**

ආයෝජන මණ්ඩල පනතේ 17 වෙනි වගන්තිය යටතේ සීමාසහිත පීපල්ස් ශ්‍රීසිත් හැව්ලොක් ප්‍රොපර්ටිස් ආයෝජන මණ්ඩලය සමග එළඹෙන ලද 2010 දෙසැම්බර් 16 වැනි දින දාහමින් යුතු ගිවිසුමට අනුව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාරය සඳහා දේශීය ආදායම් පහතට අදාළව ආදායම් බදු පැනවීම්, ගෙවීම් සහ අය කර ගැනීම් වසර පහක කාලපරිච්ඡේදයක් වෙනුවෙන් අදාළ නොවේ. බදු බැහැරකිරීමේ කාල පරිච්ඡේදයේ අවසාන දිනෙන් පටන් ගන්නා වසර 2ක කාල පරිච්ඡේදයක් වෙනුවෙන් 10% ක සහන බදු අනුපාතිකයක් සහ එම 10% සහන බදු කාල පරිච්ඡේදය ඉකුත් වීමෙන් අනතුරුව 20% සහන බදු අනුපාතිකයක් සඳහා සමාගම සුදුසුකම් ලබයි.

**14. කොටසකට ඉපයීම්**

**14.1 කොටසකට මූලික ඉපයීම්**

සාමාන්‍ය කොටස්ගිම්යන්ට අදාළ වන සහ වසර තුළ නිග නිරි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍යය මත පදනම්ව කොටසකට මූලික ඉපයීම් ගණනය කර ඇත.

	බැංකුව		සමූහය	
	2016	2015	2016	2015
සාමාන්‍ය කොටස්ගිම්යන්ට පැවරිය හැකි ශුද්ධ ලාභය (රු. '000)	14,994,691	12,597,842	16,721,972	13,898,050
නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් වල හරිත සාමාන්‍ය (රු. '000)	1,000	1,000	1,000	1,000
<b>කොටසකට මූලික ඉපයීම් (රු.)</b>	<b>14,995</b>	<b>12,598</b>	<b>16,722</b>	<b>13,898</b>

**14.2 කොටසකට තනුක ඉපයීම්**

14.2 සියලු තනුක විභවය සහිත සාමාන්‍ය කොටස්වල බලපෑම සඳහා ගැලපුම් කිරීමෙන් පසුව සාමාන්‍ය කොටස්ගිම්යන්ට අදාළ වන සහ වසර තුළ නිග නිරි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍ය මත පදනම්ව කොටසකට තනුක ඉපයීම් ගණනය කර ඇත.

	බැංකුව		සමූහය	
	2016	2015	2016	2015
සාමාන්‍ය කොටස්ගිම්යන් හට පැවරිය හැකි ශුද්ධ ලාභය (රු. '000)	14,994,691	12,597,842	16,721,972	13,898,050
නිකුත්ව ඇති සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය (රු. '000)	1,000	1,000	1,000	1,000
විභජනයට නියමිත සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	143,040	143,040	143,040	143,040
නිකුත් කල හා විභජනයට නියමිත මුළු කොටස් සංඛ්‍යාව (රු. '000)	144,040	144,040	144,040	144,040
<b>කොටසකට තනුක ඉපයීම් (රු.)</b>	<b>104</b>	<b>87</b>	<b>116</b>	<b>96</b>

**15. මුද්‍රය උපකරණ මිනුම්කරණය**

<b>බැංකුව – 2016</b>						
	වෙළඳාම සඳහා රුදවාගෙන ඇති මුද්‍රය වත්කම්	සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය කරනා ගලපනු ලබන මුද්‍රය වත්කම්	කල්පිරීම තෙක් දරා සිටින වත්කම්	ක්‍රමිකය පිරවිය	විකිණීම සඳහා පවතින මුද්‍රය වත්කම්	එකතුව
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් සමාන දෑ	-	-	-	64,008,639	-	64,008,639
මහ බැංකුව වෙත ඇති ශේෂ	-	-	-	63,049,516	-	63,049,516
බැංකු වෙත තැන්පතු	-	-	-	32,772,978	-	32,772,978
ව්‍යුත්පන්න මුද්‍රය සාධනපත්‍ර	-	15,057	-	-	-	15,057
වෙළඳාම සඳහා රුදවාගත් මුද්‍රය වත්කම්	46,915,311	-	-	-	-	46,915,311
බැංකුවෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	71,528,031	-	71,528,031
අනෙකුත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	890,528,101	-	890,528,101
මුද්‍රය ආයෝජන	-	-	96,171,734	-	1,525,839	97,697,572
<b>මුළු ආයෝජන වත්කම්</b>	<b>46,915,311</b>	<b>15,057</b>	<b>96,171,734</b>	<b>1,121,887,265</b>	<b>1,525,839</b>	<b>1,266,515,205</b>
		සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය කරනා ගලපනු ලබන මුද්‍රය වත්කම්		ක්‍රමිකය පිරවිය		එකතුව
<b>බැරකම්</b>						
බැංකු වෙත ලැබිය යුතු	-	-	-	106,924,276	-	106,924,276
ව්‍යුත්පන්න මුද්‍රය සාධනපත්‍ර	-	72,182	-	-	-	72,182
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ලැබිය යුතු	-	-	-	1,077,812,127	-	1,077,812,127
<b>බැංකුව – 2015</b>						
	වෙළඳාම සඳහා රුදවාගෙන ඇති මුද්‍රය වත්කම්	සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය කරනා ගලපනු ලබන මුද්‍රය වත්කම්	කල්පිරීම තෙක් දරා සිටින වත්කම්	ක්‍රමිකය පිරවිය	විකිණීම සඳහා පවතින මුද්‍රය වත්කම්	එකතුව
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් සමාන දෑ	-	-	-	31,164,235	-	31,164,235
මහ බැංකුව වෙත ඇති ශේෂ	-	-	-	42,947,711	-	42,947,711
බැංකු වෙත තැන්පතු	-	-	-	8,097,147	-	8,097,147
ව්‍යුත්පන්න මුද්‍රය සාධනපත්‍ර	-	4,109	-	-	-	4,109
වෙළඳාම සඳහා රුදවාගත් මුද්‍රය වත්කම්	93,400,763	-	-	-	-	93,400,763
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	111,406,452	-	111,406,452
අනෙකුත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	768,514,659	-	768,514,659
මුද්‍රය ආයෝජන	-	-	86,604,889	-	3,533,743	90,138,632
<b>මුළු ආයෝජන වත්කම්</b>	<b>93,400,763</b>	<b>4,109</b>	<b>86,604,889</b>	<b>962,130,205</b>	<b>3,533,743</b>	<b>1,145,673,708</b>
		සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය කරනා ගලපනු ලබන මුද්‍රය වත්කම්		ක්‍රමිකය පිරවිය		එකතුව
<b>බැරකම්</b>						
බැංකු වෙත ලැබිය යුතු	-	-	-	143,923,634	-	143,923,634
ව්‍යුත්පන්න මුද්‍රය සාධනපත්‍ර	-	112,149	-	-	-	112,149
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ලැබිය යුතු	-	-	-	899,237,880	-	899,237,880
වෙනත් ණයගැනීම්	-	-	-	48,159,100	-	48,159,100
යටත් කරන ලද කාල ණය	-	-	-	15,032,542	-	15,032,542
<b>මුළු මුද්‍රය බැරකම්</b>	<b>-</b>	<b>112,149</b>	<b>-</b>	<b>1,106,353,156</b>	<b>-</b>	<b>1,106,465,305</b>

සමුහය - 2016						
	වෙළඳාම සඳහා රඳවාගෙන ඇති මූල්‍ය වත්කම්	සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය හරහා ගලපනු ලබන මූල්‍ය වත්කම්	කල්පිරීම් තෙක් දරා සිටින වත්කම්	ක්‍රමිකයෙ පිරිවැය	විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	එකතුව
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් සමාන දෑ	-	-	-	67,695,584	-	67,695,584
මහ බැංකුව වෙත ඇති ශේෂ	-	-	-	63,049,516	-	63,049,516
බැංකු වෙත තැන්පතු	-	-	-	32,772,978	-	32,772,978
ව්‍යුත්පන්න මූල්‍ය සාධනපත්‍ර	-	21,196	-	-	-	21,196
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	47,455,844	-	-	-	-	47,455,844
බැංකුවෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	72,205,378	-	72,205,378
අනෙකුත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	1,013,921,293	-	1,013,921,293
මූල්‍ය ආයෝජන	-	-	101,069,681	-	3,258,308	104,327,989
<b>මුළු ආයෝජන වත්කම්</b>	<b>47,455,844</b>	<b>21,196</b>	<b>101,069,681</b>	<b>1,249,644,749</b>	<b>3,258,308</b>	<b>1,401,449,778</b>
		සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය හරහා ගලපනු ලබන මූල්‍ය වත්කම්		ක්‍රමිකයෙ පිරිවැය		එකතුව
<b>බැරකම්</b>						
බැංකු වෙත ලැබිය යුතු	-	-	-	130,122,246	-	130,122,246
ව්‍යුත්පන්න මූල්‍ය සාධනපත්‍ර	-	72,182	-	-	-	72,182
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ලැබිය යුතු	-	-	-	1,119,753,182	-	1,119,753,182
වෙනත් ණයගැනීම්	-	-	-	42,296,376	-	42,296,376
හිකුත් කරන ලද ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
යටත් කරන ලද කාල ණය	-	-	-	36,525,796	-	36,525,796
<b>මුළු මූල්‍ය බැරකම්</b>	<b>-</b>	<b>72,182</b>	<b>-</b>	<b>1,328,697,600</b>	<b>-</b>	<b>1,328,769,782</b>

සමුහය - 2015						
	වෙළඳාම සඳහා රඳවාගෙන ඇති මූල්‍ය වත්කම්	සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය හරහා ගලපනු ලබන මූල්‍ය වත්කම්	කල්පිරීම් තෙක් දරා සිටින වත්කම්	ක්‍රමිකයෙ පිරිවැය	විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	එකතුව
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් සමාන දෑ	-	-	-	33,892,732	-	33,892,732
මහ බැංකුව වෙත ඇති ශේෂ	-	-	-	42,947,711	-	42,947,711
බැංකු වෙත තැන්පතු	-	-	-	8,097,147	-	8,097,147
ව්‍යුත්පන්න මූල්‍ය සාධනපත්‍ර	-	24,853	-	-	-	24,853
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	93,973,350	-	-	-	-	93,973,350
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	112,319,406	-	112,319,406
අනෙකුත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	-	-	-	869,780,503	-	869,780,503
මූල්‍ය ආයෝජන	-	-	91,089,198	-	5,661,805	96,751,003
<b>මුළු ආයෝජන වත්කම්</b>	<b>93,973,350</b>	<b>24,853</b>	<b>91,089,198</b>	<b>1,067,037,498</b>	<b>5,661,805</b>	<b>1,257,786,705</b>
		සාධාරණ අගය වෙනස්වීම ආදායම් ප්‍රකාශය හරහා ගලපනු ලබන මූල්‍ය වත්කම්		ක්‍රමිකයෙ පිරිවැය		එකතුව
<b>බැරකම්</b>						
බැංකු වෙත ලැබිය යුතු	-	-	-	162,687,453	-	162,687,453
ව්‍යුත්පන්න මූල්‍ය සාධනපත්‍ර	-	112,149	-	-	-	112,149
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ලැබිය යුතු	-	-	-	932,905,835	-	932,905,835
වෙනත් ණයගැනීම්	-	-	-	63,107,816	-	63,107,816
හිකුත් කරන ලද ණය සුරැකුම්පත්	-	-	-	-	-	-
යටත් කරන ලද කාල ණය	-	-	-	30,907,240	-	30,907,240
<b>මුළු මූල්‍ය බැරකම්</b>	<b>-</b>	<b>112,149</b>	<b>-</b>	<b>1,189,608,343</b>	<b>-</b>	<b>1,189,720,492</b>



**16. මුදල් හා මුදල් සමානතා**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
අනෙකුත් මුදල්	33,512,266	21,144,154	34,032,152	22,029,495
බැංකුවල තැන්පත් කර ඇති මුදල්	1,428,863	1,806,272	4,595,922	3,649,428
ඒකීය මුදල් සහ කෙටිදැනුම් දීම මුදල්	2,857,433	5,013,282	2,857,433	5,013,282
වෙනත්	26,210,077	3,200,527	26,210,077	3,200,527
	<b>64,008,639</b>	<b>31,164,235</b>	<b>67,695,584</b>	<b>33,892,732</b>

**17. ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇති ව්‍යවස්ථාපිත ශේෂ	63,049,516	42,947,711	63,049,516	42,947,711
	<b>63,049,516</b>	<b>42,947,711</b>	<b>63,049,516</b>	<b>42,947,711</b>

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත මුදල් සංචිතයෙහි ඇති ශේෂය රුපියල් තැන්පතු බැරකම්වලින් 7.5% කි. (2015 දී 6% කි) මෙය පොලී නොදරන ශේෂයකි. දේශීය බැංකුකරණ ඒකකයෙහි විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු බැරකම් සහ අක්වෙරළ බැංකුකරණ ඒකකයෙහි තැන්පතු බැරකම් සම්බන්ධයෙන් මේ හා සමාන සංචිතයක් අවශ්‍ය නොවේ.

**18. බැංකු වල ඇති තැන්පතු**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
තැන්පතු	32,772,978	8,097,147	32,772,978	8,097,147
	<b>32,772,978</b>	<b>8,097,147</b>	<b>32,772,978</b>	<b>8,097,147</b>

**19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
විදේශ ව්‍යවහාර මුදල් ව්‍යුත්පන්න				
විදේශ විනිමය හුවමාරු ගිවිසුම	9,552	499	15,691	21,243
ඉදිරි විදේශ විනිමය හුවමාරු ගිවිසුම	5,505	3,610	5,505	3,610
එකතුව	<b>15,057</b>	<b>4,109</b>	<b>21,196</b>	<b>24,853</b>

**20. වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>20.1 ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්</b>				
භාණ්ඩාගාර බිල්පත්	35,695,820	73,952,476	35,695,820	73,952,475
භාණ්ඩාගාර බැඳුම්කර	8,487,809	17,306,915	8,487,809	17,306,915
<b>20.2 ස්කන්ධ සුරැකුම්පත් (20.2.1 සටහන)</b>	<b>850,579</b>	<b>1,214,660</b>	<b>1,391,112</b>	<b>1,787,249</b>
<b>20.3 ඒකක භාර (20.3 සටහන)</b>	<b>176,696</b>	<b>179,713</b>	<b>176,696</b>	<b>179,713</b>
<b>20.4 ශාස සුරැකුම්පත්</b>	<b>1,704,407</b>	<b>746,999</b>	<b>1,704,407</b>	<b>746,999</b>
	<b>46,915,311</b>	<b>93,400,763</b>	<b>47,455,844</b>	<b>93,973,350</b>

	කොටස්/ඒකක සංඛ්‍යාව	2016 පිරවිය රු. 000	2016.12.31 දිනට වෙළඳපල අගය	කොටස්/ඒකක සංඛ්‍යාව	2015 පිරවිය රු. 000	2015.12.31 දිනට වෙළඳපල අගය
<b>20.2.1 වෙළඳාම සඳහා රඳවාගත් ස්කන්ධ සුරැකුම්පත් – බැංකුව</b>						
<b>මිල ප්‍රකාශිත</b>						
ඔවර්සිස් රයලට් (සිලෝන්) පිළිබඳ	21,813,003	341,046	436,260	21,813,003	341,046	506,062
අත්සන් ඉංජිනියරන් පිළිබඳ	1,900,000	51,985	47,120	1,900,000	51,985	43,890
ඒටිකන් ස්පෝන්සර් පිළිබඳ	-	-	-	450,000	51,634	43,515
කලමිඳු සොක්කාර්ඩ් පිළිබඳ	249,362	56,825	19,600	249,362	56,825	37,429
වෙට්ටන් ලැබරකන්ට්ස් ලංකා පිළිබඳ	299,998	54,405	47,130	139,999	51,200	48,160
ඩයලොග් අත්සනපාටා පිළිබඳ	4,800,000	51,358	50,400	3,800,000	40,858	40,660
ඩිස්ට්‍රිබියුෂන් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා පිළිබඳ	-	-	-	200,000	53,000	49,200
එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පිළිබඳ	6,000,000	49,777	37,800	6,000,000	49,777	48,600
හේලිස් පිළිබඳ	40,679	11,800	10,983	-	-	-
හේමාස් හෝල්ඩින්ග්ස් පිළිබඳ	-	-	-	526,642	39,875	48,925
ජෝන් ක්ලිස් හෝල්ඩින්ග්ස් පිළිබඳ	586,123	102,597	84,988	512,858	115,358	91,340
ලංකා අධිභිසි පිළිබඳ	640,250	22,873	20,296	784,995	28,231	29,123
එම්ටීඩී වෝල්කර්ස් පිළිබඳ	-	-	-	440,658	26,771	22,562
පැලවත්ත සීනි පිළිබඳ	58,100	1,829	-	58,100	1,829	-
පිරමල් ග්ලාස් පිළිබඳ	5,900,066	38,240	31,270	5,650,066	36,790	34,465
රේණුකා ඇඟි ඉඩස් පිළිබඳ	4,557,361	20,508	13,216	4,557,361	20,508	18,685
රවර්ඩ් පිරිස් කම්පනි පිළිබඳ	1,672,197	13,982	13,378	1,672,197	13,982	14,213
සිංග් (ශ්‍රී ලංකා) පිළිබඳ	49,959	4,596	6,305	200,000	18,400	27,580
ටෙක්ස්ට්වර්ඩ් පීපී පිළිබඳ	-	-	-	925,000	32,753	32,838
ටෝකියෝ සිමෙන්ට් පිළිබඳ	-	-	-	1,264,598	51,966	49,952
ද ටී හෙන්ස් කම්පනි පිළිබඳ	2,080,400	83,400	13,731	2,080,400	83,400	27,461
මෙල්ස්ටාර්කෝප් ලිමිටඩ්	300,000	17,783	17,790	-	-	-
සුනයිට් ටෝටර්ස් ලංකා පිළිබඳ	3,426	305	295	-	-	-
සීට්ලැන්ඩ් ඩිවලොප්මන්ට් පිළිබඳ	333	17	17	-	-	-
<b>මිල ප්‍රකාශිත ස්කන්ධ සුරැකුම්පත් වල මුළු අගය</b>		<b>923,326</b>	<b>850,579</b>		<b>1,166,188</b>	<b>1,214,660</b>
<b>20.3.1 ඒකක භාරවල ආයෝජන – බැංකුව</b>						
ජාතික ස්කන්ධ අරමුදල	5,112,735	161,000	176,696	5,112,735	161,000	179,713
<b>ඒකකභාරයේ මුළු අගය</b>		<b>161,000</b>	<b>176,696</b>		<b>161,000</b>	<b>179,713</b>

	කොටස්/ඒකක සංඛ්‍යාව	2016 පිරිවැය රු. 000	2016.12.31 දිනට වෙළඳපල අගය	කොටස්/ඒකක සංඛ්‍යාව	2015 පිරිවැය රු. 000	2015.12.31 දිනට වෙළඳපල අගය
<b>20.2.1 වෙළඳාම සඳහා රඳවාගත්</b>						
<b>සේවක සුරැකුම්පත් - සමූහය මිල ප්‍රකාශන</b>						
ඕවර්සිස් රියලිටි (සිලෝන්) පිළිබඳව	21,885,571	318,729	437,711	21,813,003	317,052	506,062
ඇක්සස් ඉංජිනියර්ස් පිළිබඳව	1,900,000	51,985	47,120	1,900,000	51,985	43,890
ඒසීඑල් කේබල්ස් පිළිබඳව	4,700	452	568	4,700	451	569
ඒබීටීකේස් ස්පෝන්සර්ස් පිළිබඳව	82,800	16,287	5,382	532,800	67,921	51,522
ආයිර් හොස්පිටල් හෝල්ඩින්ග්ස් පිළිබඳව	-	-	-	500,000	11,260	12,000
වෙවර්න් ලබ්‍රිකේට්ස් ලංකා පිළිබඳව	299,998	54,405	47,130	139,999	51,200	48,160
සීඅයිසී හෝල්ඩින්ග්ස් පිළිබඳව	87,000	6,740	5,916	50,000	8,928	5,015
කලමිඩු ඩොක්යාඩ් පිළිබඳව	249,362	56,825	19,600	249,362	56,825	37,429
කොමර්ෂල් බැංකුව පිළිබඳව - ඡන්ද බලය සහිත	423,003	42,923	61,335	395,049	39,646	55,386
කොමර්ෂල් බැංකුව පිළිබඳව - ඡන්ද බලය රහිත	170,133	14,232	19,565	167,419	13,928	20,593
ධයලොන් ඇක්සියාටා පිළිබඳව	4,800,000	51,358	50,400	3,800,000	40,858	40,660
ඩිස්ට්‍රිබියුට් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා පිළිබඳව	-	-	-	400,000	77,133	98,400
එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පිළිබඳව	6,000,000	49,777	37,800	6,000,000	49,777	48,600
හේලිස් පිළිබඳව	44,479	13,049	12,009	3,800	1,249	1,168
හේමාස් හෝල්ඩින්ග්ස් පිළිබඳව	-	-	-	651,642	50,571	60,538
හැටන් නැෂනල් බැංකුව පිළිබඳව - ඡන්ද බලය රහිත	112,100	12,366	21,299	110,183	12,021	19,602
හොරන් ප්ලාන්ටේෂන්ස් පිළිබඳව	20,000	768	368	20,000	768	427
හොටෙල් සර්විසස් සිලෝන් පිළිබඳව	43,500	1,320	661	-	-	-
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පිළිබඳව	1,387,205	222,496	187,736	1,126,306	227,131	200,594
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පිළිබඳව බලපත්‍ර - 22	-	-	-	3,515	222	114
කීල්ස් හොටෙල්ස් පිළිබඳව	7,085	150	77	107,085	2,151	1,649
කැලණි කේබල්ස් පිළිබඳව	20,000	2,522	2,600	35,000	4,406	4,487
කිත්ස්බර් හොටෙල්ස් පිළිබඳව	-	-	-	43,500	1,320	330
ලංකා අයිසීසී පිළිබඳව	640,250	22,873	20,296	784,995	28,231	29,123
ලංකා හොස්පිටල් සංස්ථාව පිළිබඳව	-	-	-	25,000	1,363	1,508
මැක්වුඩ් එන්ටර්ප්‍රයිසීස් ලිමිටඩ් පිළිබඳව	100,000	1,400	290	100,000	1,400	500
මෙල්ස්ටොනෝර්ස් ලිමිටඩ්	700,000	30,620	41,510	-	-	-
එම්ටීඩී වෝල්කර්ස් පිළිබඳව	-	-	-	440,658	26,771	22,562
නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව පිළිබඳව	60,855	8,651	9,493	60,855	8,651	11,812
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිළිබඳව	464,871	27,333	33,213	464,871	27,333	35,686
පැලවන්ත සිනි පිළිබඳව	58,100	1,829	-	58,100	1,829	-
පිරමාල් ග්ලාස් පිළිබඳව	5,900,066	38,240	31,270	5,650,066	36,790	34,465
රේණුකා ඇග්‍රි ට්‍රඩින්සීපිලිබඳව	4,557,361	20,508	13,216	4,557,361	20,508	18,685
රිච්ට් පීට්ස් කොමපැනි පිළිබඳව	1,672,197	13,982	13,378	1,672,197	13,982	14,213
සම්පත් බැංකුව පිළිබඳව - ඡන්ද බලය සහිත	815,402	180,677	212,331	766,872	148,109	184,479
සෙලෝන් බැංකුව පිළිබඳව - ඡන්ද බලය සහිත	75,000	5,777	6,750	75,000	5,777	7,131
සෙලෝන් බැංකුව පිළිබඳව - ඡන්ද බලය රහිත	165,000	5,292	9,735	165,000	5,292	12,045
සිංග්ලි ශ්‍රී ලංකා පිළිබඳව	49,959	4,596	6,305	200,000	18,400	27,580
සන්සයිට් හෝල්ඩින්ග්ස් පිළිබඳව	50,000	2,775	2,330	-	-	-
ටෙක්සාස් පීට්ස් පිළිබඳව	75,000	3,158	3,210	1,025,000	35,959	36,386
ටෝකියෝ සිමෙන්ට් පිළිබඳව - ඡන්ද බලය රහිත	110,000	4,650	5,665	1,374,598	56,616	54,297
දී ටී නැෂන්ස් කම්පනි පිළිබඳව	2,080,400	83,400	13,736	2,080,400	83,400	27,461
එනික් ඉන්ෆොමේෂන් පිළිබඳව	61	3	-	-	-	-
වැලිබල් වන් පිළිබඳව	350,000	8,769	6,510	350,000	8,769	7,525
යුනයිටඩ් මෝටර්ස් ලංකා පිළිබඳව	53,426	5,305	4,597	50,000	5,000	4,595
		<b>1,386,222</b>	<b>1,391,112</b>		<b>1,620,983</b>	<b>1,787,249</b>
<b>20.3.2 ඒකක භාරවල ආයෝජන - සමූහය</b>						
ජාතික සේවක සුරැකුම්පත්	5,112,735	161,000	176,696	5,112,735	161,000	179,713
<b>ඒකක භාරවල මුළු අගය</b>		<b>161,000</b>	<b>176,696</b>		<b>161,000</b>	<b>179,713</b>

**21. බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ - බැංකු**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දළ ණය සහ ලැබිය යුතු දෑ	<b>71,528,031</b>	111,406,452	<b>72,205,378</b>	112,319,406
ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ	<b>71,528,031</b>	111,406,452	<b>72,205,378</b>	112,319,406
<b>අ. විශ්ලේෂණය</b>				
නිපැයුම අනුව				
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	<b>41,415,757</b>	67,028,410	<b>41,415,757</b>	67,028,410
ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳුම්කර (21.1 සටහන)	<b>7,689,150</b>	7,689,150	<b>7,689,150</b>	7,689,150
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	<b>22,423,124</b>	36,688,892	<b>23,100,471</b>	37,601,846
<b>දළ එකතුව</b>	<b>71,528,031</b>	111,406,452	<b>72,205,378</b>	112,319,406

**21.1 ශ්‍රී ලංකා රජයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳුම්කර**

**21.1.අ** 1993 අප්‍රේල් මසදී පහත සඳහන් කාර්යයන් වෙනුවෙන් බැංකුවට ශ්‍රී ලංකා රජය වෙතින් රුපියල් මිලියන 10,541 ක් වටිනා ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳුම්කර ලැබුණි.

	රු. මිලියන	
(i)	1,152.00	ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශවලට අනුකූලව ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අවශ්‍යතාව අත් කරගැනීම පිණිස
(ii)	1,700.50	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට සහ වි අලෙවි මණ්ඩලයට ලබා දුන් පිළිවෙලින් රුපියල් මිලියන 1,467ක් සහ රුපියල් මිලියන 233.5 ක් වන ණය කපා හැරීම සඳහා
(iii)	4,355.00	විශ්‍රාම වැටුප් බැරකම් වෙනුවෙන් මූල්‍ය සම්පාදනය සඳහා
(iv)	3,231.00	ණය අලාභ වෙන් කිරීම් වලට ප්‍රතිපාදන සැලැස්වීම සඳහා
(v)	102.50	විශේෂ අය කරගැනීමේ ඒකකය වෙත මාරු කළ යුතු ණය වෙනුවෙන්
	<b>10,541.00</b>	

**21.1.1.අ.** ශ්‍රී ලංකා රජය විසින් ප්‍රදානය කරන ලද ඉහත බැඳුම්කරවල අගය, රාජ්‍ය නිර්දේශය යටතේ ප්‍රදානය කරන ලදු නැවත අය කරගත නොහැකි බවට විශ්ලේෂණය කරන ලද අන්තිකාරම් වල ධාරණ අගයන් නිෂ්කාශනය කිරීම සඳහා යොදන ලද ගිණුම්කරණ සමග සඵලදායකව සබැඳේ.

**21.1.1.අ.** මෙම බැඳුම්කර ප්‍රදානය කිරීමට පාදක වූ ගිවිසුම පහත සඳහන් කොන්දේසි ඉදිරිපත් කරයි:

- (අ) බැඳුම්කර නිකුත් කරන ලද්දේ කවර නිශ්චිත ණය අලාභ සම්බන්ධයෙන් ද ඒබැඳු අලාභයක් පියවීම පිණිස බැඳුම්කර මුදවා ගත හැකි වසර 30 ක වලංගු කාලයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනට මෙම නිශ්චිත ණය අලාභ අතරින් කිසිවක් නැවත ලබා ගැනීම සිදුව නැත.
- (ආ) මූලික ගිවිසුම පරිදි අර්ධ වාර්ෂිකව පොලී ගෙවීම සිදුවන වර්ෂයකට 12%ක පොලී අනුපාතිකයක් අදාළ වේ.
- (ඇ) ඉහත (ආ) වෙතින් ව්‍යුත්පන්න වන ආදායමෙන් 25%ක අගයක් ශ්‍රී ලංකා රජය වෙත වාර්ෂිකව ආපසු ගෙවිය යුතුය.

**21.1.1.ඈ** 2.1.1 හි දක්වා ඇති පරිදි, මෙම බැඳුම්කර කොටසින් රු. මිලියන 4,355 ක මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලට (රු. මිලියන 3,218) සහ වැන්දඹු සහ අනන්දරු අරමුදලට (රු. මිලියන 1,137) පවරන ලදී.

ඒ අනුව ස්වාධීන භාර අරමුදලක් ලෙස කළමනාකරණය කෙරෙන විශ්‍රාම වැටුප් අරමුදල වෙත පවරන ලද අගය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි පිළිබිඹු කෙරෙන බැඳුම්කරවල ධාරණ ශේෂයට ඇතුළත්ව නැත.

**21.1.1.ඉ** 2016 වසරේ දී මෙම බැඳුම්කර වල මූල්‍ය ගමන් පහත පරිදි වේ.

- අ. බැංකු වෙතට ණය හා ලැබිය යුතු ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි රු. මිලියන 7,689 ක අගයක් පිළිබිඹු කෙරේ.
- ආ. වර්ෂය තුළ රු. මිලියන 879 ක අගයක් ආදායම් ලෙස ලැබී ඇති අතර එය පොලී ආදායම් යටතේ පිළිබිඹු කෙරේ.

**22. ණය සහ ලැබිය යුතු දෑ – අනෙකුත් ගනුදෙනුකරුවන්**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දළ ණය සහ ලැබිය යුතු දෑ (22.1 සටහන)	<b>950,823,949</b>	829,233,971	<b>1,076,448,155</b>	933,285,495
ණය සහ ලැබිය යුතු දෑ වෙනුවෙන් භාතිකරණ ප්‍රතිභාගය				
අඩු කළා: කේවල භාතිකරණය (22.2.1 සටහන)	<b>(43,589,172)</b>	(42,741,371)	<b>(44,124,522)</b>	(43,327,819)
සාමූහික භාතිකරණය (22.2.2 සටහන)	<b>(16,706,676)</b>	(17,977,941)	<b>(18,402,340)</b>	(20,177,173)
<b>ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ</b>	<b>890,528,101</b>	768,514,659	<b>1,013,921,293</b>	869,780,503
<b>22.1 විශ්ලේෂණය</b>				
<b>නිපැයුම් අනුව</b>				
<b>ණය සහ ලැබිය යුතු දෑ</b>				
විනිමය බිල්පත්	1,709,061	728,529	1,709,061	728,529
අධිරා	59,392,369	86,834,679	58,046,445	86,409,132
වෙළඳ මූල්‍ය	177,188,131	191,248,615	177,188,131	191,248,615
ණය කාඩ්පත්	1,839,646	1,500,927	1,839,646	1,500,927
උකස් කටයුතු	114,422,847	103,945,309	114,422,847	103,945,309
කාර්ය මණ්ඩල ණය (ශුද්ධ)	15,379,641	14,595,898	15,899,113	15,101,167
කාලින ණය				
කෙටිකාලින	118,981,654	68,559,370	118,981,654	68,559,370
මධ්‍යකාලින	190,916,058	182,278,131	229,998,334	205,868,500
දීර්ඝකාලින	269,086,493	178,214,577	269,086,493	178,214,577
වෙනත්	1,908,049	1,327,936	5,025,439	2,980,032
ලැබිය යුතු බදු කුලී	-	-	84,250,992	78,729,337
<b>මුළු එකතුව</b>	<b>950,823,949</b>	829,233,971	<b>1,076,448,155</b>	933,285,495
කාර්ය මණ්ඩල ණය	24,553,011	23,608,345	25,072,483	24,113,614
අඩු කලා: සංක්‍රමණ වෙනස වෙනුවෙන් ප්‍රතිභාගය	<b>(9,173,370)</b>	(9,012,447)	<b>(9,173,370)</b>	(9,012,447)
<b>ශුද්ධ කාර්ය මණ්ඩල ණය</b>	<b>15,379,641</b>	14,595,898	<b>15,899,113</b>	15,101,167
<b>ව්‍යවහාර මුදල් අනුව</b>				
ශ්‍රී ලංකා රුපියල්	770,729,358	638,069,879	896,353,565	742,121,403
එක්සත් ජනපද ඩොලර්	176,747,153	187,565,125	176,747,153	187,565,125
මහා බ්‍රිතාන්‍ය පවුම්	911	5,091	911	5,091
වෙනත්	3,346,527	3,593,876	3,346,526	3,593,876
<b>දළ එකතුව</b>	<b>950,823,949</b>	829,233,971	<b>1,076,448,155</b>	933,285,495
<b>කර්මාන්ත අනුව</b>				
කෘෂිකර්ම සහ ධීවර	115,430,627	103,504,692	119,455,772	106,165,391
නිෂ්පාදන	19,904,045	14,358,077	20,850,016	14,382,603
සංචාරක	6,471,564	3,823,977	7,400,874	4,331,385
ප්‍රවාහන	12,959,562	894,315	26,379,531	15,088,372
ඉදිකිරීම්	273,414,163	205,690,363	278,322,146	210,078,414
වෙළඳ	91,711,328	84,226,596	109,692,519	102,239,475
නව ආර්ථික	10,009,462	6,846	10,009,462	6,846
වෙනත්	420,923,198	416,729,105	504,337,835	480,993,009
<b>දළ එකතුව</b>	<b>950,823,949</b>	829,233,971	<b>1,076,448,155</b>	933,285,495

**22.2 වර්ෂය තුළ දී කේවල සහ සාමූහික හානිකරණයේ සංවලනයන්**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>22.2.1 කේවල හානිකරණය සඳහා ප්‍රතිභාගය</b>				
ජනවාරි 1 වන දිනට ආරම්භක ශේෂය	42,741,371	40,901,653	43,327,819	41,422,080
කේවල හානිකරණයේ සංවලනය	847,801	1,839,718	796,703	1,905,739
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	43,589,172	42,741,371	44,124,522	43,327,819
කේවල හානිකරණයෙන් 80%ක් පමණ අදාළ වන්නේ වසර දහයකට වැඩි අක්‍රීය අත්තිකාරම් වලටය.				
<b>22.2.2 සාමූහික හානිකරණය වෙනුවෙන් ප්‍රතිභාගය</b>				
ජනවාරි 1 වන දිනට ආරම්භක ශේෂය	17,977,941	17,199,214	20,177,173	18,779,465
වර්ෂය තුළ දී අත්පත් කරගත් පරිපාලන සමාගම්	-	-	-	656,635
හානිය වෙනුවෙන් දළ අය කිරීම (ප්‍රතිවර්තනය)	398,947	1,900,196	(104,620)	1,862,542
වර්ෂය තුළ දී කරන ලද ප්‍රතිවර්තන	(1,690,390)	(1,106,993)	(1,690,390)	(1,106,993)
විදේශ ව්‍යවහාර මුදල් ප්‍රතිපාදන මත විදේශ විනිමය අනුපාතිකය විචල්‍යය	124,164	252,575	124,163	252,575
වර්ෂය තුළ දී කපා හැරීම්	(103,986)	(267,051)	(103,986)	(267,051)
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	16,706,676	17,977,941	18,402,340	20,177,173
<b>22.2.3 ණය සහ ලැබිය යුතු දෑ වෙනුවෙන් හානිකරණ ප්‍රතිභාගයේ සංවලනය</b>				
ජනවාරි 1 වන දිනට ශේෂය	60,719,312	58,100,867	63,504,992	60,201,545
වර්ෂය තුළදී අත්පත් කරගත් පරිපාලන සමාගම්	-	-	-	656,635
හානිය වෙනුවෙන් දළ අයකිරීම (ප්‍රතිවර්තනය)	1,246,748	3,739,914	692,083	3,768,281
වර්ෂය තුළ දී කරන ලද ප්‍රතිවර්තන	(1,690,390)	(1,106,993)	(1,690,390)	(1,106,993)
විදේශ ව්‍යවහාර මුදල් ප්‍රතිපාදන මත විදේශ විනිමය අනුපාතිකය විචල්‍යය	124,164	252,575	124,163	252,575
වර්ෂය තුළ දී කපා හැරීම්	(103,986)	(267,051)	(103,986)	(267,051)
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	60,295,848	60,719,312	62,526,862	63,504,992

**23. මූල්‍ය ආයෝජන – විකිණීම සඳහා පවතින**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ස්කන්ධ සුරැකුම්පත් (23.1 සටහන)	238,058	238,058	426,564	415,800
අඩු කලා: හානිකරණය	-	-	-	-
සාධාරණ ආගණනය මත අලාභය	-	-	-	-
සාධාරණ ආගණනය මත ලාභය	291,067	287,064	304,920	402,511
	<b>529,125</b>	<b>525,122</b>	<b>731,484</b>	<b>818,311</b>
ඒකක භාර තුළ ආයෝජනය (23.2 සටහන)	-	2,000,000	131,211	2,550,000
සාධාරණ ආගණනය මත ලාභය	-	9,315	167	62,110
	-	2,009,315	131,378	2,612,110
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	-	1,398,730	1,232,078
ණය සුරැකුම්පත්	996,714	999,308	996,714	999,308
වෙනත්	-	-	-	-
<b>ශුද්ධ විකිණීම සඳහා පවතින ශුද්ධ ආයෝජන</b>	<b>1,525,839</b>	<b>3,533,743</b>	<b>3,258,308</b>	<b>5,661,805</b>

**23.1 ස්කන්ධ සුරැකුම්පත් විකිණීම සඳහා පවතින – බැංකුව**

	කොටස් සංඛ්‍යාව 31.12.2016 ඒකක ගණන	31.12.2016 දිනට සාධාරණ අගය	31.12.2016 දිනට පිරිවැය	කොටස් සංඛ්‍යාව 31.12.2015 ඒකක ගණන	31.12.2015 දිනට සාධාරණ අගය	31.12.2015 දිනට පිරිවැය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලය	47,400	50,715	50,715	47,400	50,715	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් නුවමාරු සමාජය	14	1,168	1,168	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	453,367	162,300	16,448,448	449,364	162,300
ලංකා මුදල් සේවා කාර්යාලය	225,000	2,250	2,250	225,000	2,250	2,250
සීමාසහිත ෆිච් ටේට්න්ග්ස් ලංකා	62,500	625	625	62,500	625	625
සීමාසහිත ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000	2,100,000	21,000	21,000
සීමාසහිත මෙග් පෙක්	125,000	-	-	125,000	-	-
		<b>529,125</b>	<b>238,058</b>		525,122	238,058

**23.2 ඒකක භාර තුළ ආයෝජනය – විකිණීම සඳහා පවතින – බැංකුව**

	31.12.2015 ඒකක ගණන	31.12.2015 දිනට සාධාරණ අගය	31.12.2015 දිනට පිරිවැය	31.12.2015 ඒකක ගණන	31.12.2015 දිනට සාධාරණ අගය	31.12.2015 දිනට පිරිවැය
ගිල්ට් ඒකක භාර අරමුදල	-	-	-	189,414,903	2,009,315	2,000,000
	-	-	-		2,009,315	2,000,000

**23.1 ස්කන්ධ සුරැකුම්පත් – විකිණීම සඳහා පවතින – සමූහය**

	කොටස් සංඛ්‍යාව 31.12.2016 ඒක ගණන	31.12.2016 දිනට සාධාරණ අගය	31.12.2016 දිනට පිරිවැය	කොටස් සංඛ්‍යාව 31.12.2015 ඒක ගණන	31.12.2015 දිනට සාධාරණ අගය	31.12.2015 දිනට පිරිවැය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය	47,500	50,748	50,748	47,500	50,748	50,748
ලෝක අන්තර් බැංකු අරමුදල් නුවමාරු සමාජය	14	1,168	1,168	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	453,367	162,300	16,448,448	449,364	162,300
ලංකා මුදල් සේවා කාර්යාංශය	225,000	2,250	2,250	225,000	2,250	2,250
සීමාසහිත ෆිච් රේටිංග්ස් ලංකා	62,500	625	625	62,500	625	625
සීමාසහිත ලංකා ක්ලයර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000	2,100,000	21,000	21,000
සීමාසහිත සමාජ සංවර්ධන බැංකුව	1,951,073	202,326	188,473	1,000,000	293,156	177,709
සීමාසහිත මෙග් පෙක්	125,000	-	-	125,000	-	-
		<b>731,484</b>	<b>426,564</b>		818,311	415,800

**23.2 ඒක භාර තුළ ආයෝජනය – විකිණීම සඳහා පවතින – සමූහය**

	31.12.2016 ඒක ගණන	31.12.2016 දිනට සාධාරණ අගය	31.12.2016 දිනට පිරිවැය	31.12.2015 ඒක ගණන	31.12.2015 දිනට සාධාරණ අගය	31.12.2015 දිනට පිරිවැය
ගිල්ට් ඒක භාර අරමුදල	-	-	-	189,414,903	2,009,315	2,000,000
සීමාසහිත සී බෑන්ක් යුනිට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ෆන්ඩ්	1,893,222	48,353	50,000	1,893,222	52,537	50,000
මරියන්ට් ගිල්ට් එජ්	6,976,928	83,025	81,211	42,955,326	550,258	500,000
		<b>131,378</b>	<b>131,211</b>		2,612,110	2,550,000

**24. මූල්‍ය ආයෝජනය – කල්පිරීම තෙක් රඳවා ගත්**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	-	8,067,918	4,873,609	12,528,266
භාණ්ඩාගාර බැඳුම්කර	96,171,734	77,906,739	96,196,072	77,930,700
දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර (24.1 සටහන)	-	630,232	-	630,232
<b>කල්පිරීම තෙක් රඳවාගත් ශුද්ධ ආයෝජන</b>	<b>96,171,734</b>	<b>86,604,889</b>	<b>101,069,681</b>	<b>91,089,198</b>

**24.1 දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර**

සමුපකාර නොව වෙළඳ ආයතනය (CWE) වෙත බැංකුව විසින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 625 ක අගයකින් යුතු ණය සහ අයිතා වෙනුවෙන් 2003 වර්ෂය තුළදී ලද බැඳුම්කර දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර වලින් නියෝජනය වෙයි. සමුපකාර නොව වෙළඳ ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි සහ එහි මූල්‍ය වගකීම්වල කොටසක් ලෙස මෙම බැඳුම්කර ලැබී ඇත. මෙම බැඳුම්කර ගනුදෙනු කළ නොහැකි වන අතර, වසර දහතුනක කල් පිරීමේ කාලයක් සහිතව ශුන්‍ය කුපන් පොලී අනුපාතිකයක් ධාරණය කරයි. කෙසේ වෙතත්, වර්ෂයකට සියයට 3.68ක පොලී අනුපාතිකයක් රඳවා ගැනීමේ බඳු අඩු කර අර්ධ වාර්ෂිකව සමුපකාර නොව වෙළඳ සංස්ථාව ගෙවිය යුතු පොලී ගෙවීමේ යෝජනා ක්‍රමයක් මෙම බැඳුම්කර ධාරණය කරයි. මෙම බැඳුම්කරය 2016 නොවැම්බර් 14 දින කල් පිරිණි.



## 25. ජංගම නොවන වත්කම් – විකිණීම සඳහා දරාසිටින

පිපල්ස් මර්චන්ට් ෆයිනැන්ස් පීඑල්සී හි හර ප්‍රාග්ධන තත්වය වැඩි දියුණු කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස සමාගමේ ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර පියවර ගෙන ඇත. ඒ අනුව, මෙම වත්කම් විකිණීම සඳහා රඳවාගත් වත්කම් ලෙස වර්ගීකරණය කෙරේ. දැනට කළමනාකාරිත්වය එහි වෙළඳපොළ අගයට මිලදී ගැනීම පිණිස ගැනුම්කරුවෙකු සොයා ගැනීමේ සක්‍රීය වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එක් වසරක කාලපරිච්ඡේදයක් තුළ විකිණීම අවසන් කිරීමට අපේක්ෂිතය.

	බැංකුව		ප්‍රමාණය	ප්‍රත්‍යගණනිත අගය රු. '000	සමුහය	
	2016 රු. '000	2015 රු. '000			2016 රු. '000	2015 රු. '000
ඉඩම අංක 21, නවමි මාවත, කොළඹ 02	-	-	108.40 (පර්චසය)	1,192,000	1,029,500	-
ගොඩනැගිල්ල අංක 21, නවමි මාවත, කොළඹ 02	-	-	16,000 (වර්ග අඩි)	ආර්ථික වශයෙන් අභාවයට පත්වූ	11,328	-
	-	-		1,192,000	1,040,828	-

සමාගම එහි ඉඩම සහ ගොඩනැගිල්ල 2016 දී ප්‍රත්‍යගණනය කර තබූ අතර, ඉඩමේ සහ ගොඩනැගිල්ලේ සාධාරණ අගය සංස්ථාපිත තක්සේරුකරුවෙකු වන එන්.එම් ජයතිලක මහතා Dip. In Val., B.Sc. Est. Mat & Val., M.I.Q.S.N.C.T.(Q.S), විසින් විවෘත වෙළඳපොළ සහ කොන්ත්‍රාත්කරුගේ පරීක්ෂණ ක්‍රමය භාවිතා කරමින් තක්සේරු කරන ලදී. ධාරණ අගය හෝ සාධාරණ අගය යන දෙකෙන් විකුණුම් පිරිවැය අඩු කළ විට අඩු අගය ඉඩමේ සහ ගොඩනැගිල්ලේ වටිනාකම ලෙස හඳුනාගෙන ඇත.

### 25.1 සාධාරණ අගය මිනුම්කරණය

#### 25.1.1 සාධාරණ අගය අනුපිළිවෙළ

ඉඩමේ සහ ගොඩනැගිල්ලේ සාධාරණ අගය අගයනු ලබන දේපල කාණ්ඩය තුළ වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද නිසි ආකාරයෙන් හඳුනාගැනීමෙන් පසු තෝරාගත් බාහිර ස්වාධීන දේපල තක්සේරුකරුවෙකු විසින් නිශ්චය කෙරුණි. භාවිතා කරන ලද ආගණන ශිල්පීය ක්‍රම මත පදනම්ව දේපල සාධාරණ අගය මිනුම්කරණය තුන්වන මට්ටමේ සාධාරණ අගයක් ලෙස කාණ්ඩගත කර ඇත.

#### 25.1.2 ආගමන ශිල්පීය ක්‍රම සහ සැලකිය යුතු නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්

විස්තරය	ආගමනය බලාත්මක දිනය	ආගමන ශිල්පීය ක්‍රමය	සැලකිය යුතු නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්	ප්‍රධාන නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් සහ සාධාරණ අගය මිනුම් කර අන්තර් සබඳතාව
ඉඩම	2016 නොවැම්බර් 27	කොන්ත්‍රාත්කරුගේ පරීක්ෂණය	පර්චසයකට වෙළඳපොළ වටිනාකම	ධනාත්මක සහසම්බන්ධ සංවේදීතාව
ගොඩනැගිල්ල	2016 නොවැම්බර් 27	කොන්ත්‍රාත්කරුගේ පරීක්ෂණය	වර්ග අඩියකට පිරිවැය ක්ෂය ප්‍රතිශතය	ධනාත්මක සහසම්බන්ධ සංවේදීතාව සෘණාත්මක සහසම්බන්ධ සංවේදීතාව

## 26. පරිපාලිත සමාගම් තුළ ආයෝජන

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
මිල ප්‍රකාශිත ස්කන්ධ කොටස (26.1 සටහන)	1,320,816	1,470,816	-	-
මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ කොටස (26.2 සටහන)	4,950	4,950	-	-
අඩු කලා: භානිකරණය	-	-	-	-
<b>ශුද්ධ එකතුව</b>	<b>1,325,766</b>	<b>1,475,766</b>	<b>-</b>	<b>-</b>

	කොටස් සංඛ්‍යාව	2016.12.31 දිනට දිනට රුදවාගැනීම්	2016 පිරිවැය රු. '000	කොටස් සංඛ්‍යාව	2015.12.31 දිනට දිනට රුදවාගැනීම්	2015 පිරිවැය රු. '000
<b>26.1 මිල ප්‍රකාශිත ස්කන්ධ කොටස්</b>						
<b>පිපල්ස් ලිසිත් ඇන්ඩ් ෆයිනෑන්ස් පිපල්ස්</b>						
– සාමාන්‍ය කොටස්	1,184,896,862	75	690,958	1,184,896,862	75	690,958
– වරණීය කොටස්	–	–	–	15,000,000	–	150,000
<b>පිපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පිපල්ස්</b>						
– සාමාන්‍ය කොටස්	33,856,246	50.16	619,858	33,856,246	50.16	619,858
– වරණීය කොටස්	1,000,000	–	10,000	1,000,000	–	10,000
			1,320,816			1,470,816
<b>26.2 මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ කොටස්</b>						
	495,000	99	4,950	495,000	99	4,950
			4,950			4,950

**26.3 පරිපාලිත සමාගම් තුළ ආයෝජන**

**පාලනයට මැදිහත් නොවන හිමිකම්**

පහත සඳහන් පරිපාලිත සමාගම් තුළ ප්‍රමාණාත්මක පාලනයට මැදිහත් නොවන හිමිකම් පවතී.

නම	ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය/සංස්ථාපිත රට	මෙහෙයුම් කාර්යය	පාලනයට මැදිහත් නොවන බැඳීම් මගින් දරනු ලබන හිමිකාරිත්ව ප්‍රමාණය	
			2016	2015
පිපල්ස් ලිසිත් ඇන්ඩ් ෆයිනෑන්ස් පිපල්ස්	අංක 1161, මරදාන පාර කොළඹ 8, ශ්‍රී ලංකාව	කල්බදු සහ මූල්‍ය	25%	25%

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කළ, අත්පත් කරගැනීමේ දී සාධාරණ අගය ගැලපීම් හා සමූහයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති වල වෙනස්කම් සඳහා විගණනය කරන ලද පිපල්ස් ලිසිත් ඇන්ඩ් ෆයිනෑන්ස් පිපල්ස් හි සාරාංශගත මූල්‍ය තොරතුරු වේ. මෙම තොරතුරු සමූහයේ අනෙකුත් සමාගම් සමග අන්තර් සමාගම් ඉවත් කිරීම් වලට පෙර තොරතුරු වේ.

	පිපල්ස් ලිසිත් ඇන්ඩ් ෆයිනෑන්ස් පිපල්ස්	
	2016 රු. '000	2015 රු. '000
ආදායම	25,793,499	22,658,782
ලාභය	4,506,981	4,690,881
පාලනයට යටත් නොවන හිමිකම් වෙත පැවරිය හැකි ලාභය	1,126,745	1,172,720
වෙනත් විස්තීර්ණ ආදායම්	(147,474)	640,027
මුළු විස්තීර්ණ ආදායම	4,359,507	5,330,908
පාලනයට යටත් නොවන හිමිකම් වෙත පැවරිය හැකි මුළු විස්තීර්ණ ආදායම	1,089,877	1,332,727
මුළු වත්කම්	159,085,372	129,193,653
මුළු බැරකම්	(132,231,327)	(104,633,689)
ශුද්ධ වත්කම්	26,854,044	24,559,964
පාලනයට යටත් නොවන හිමිකම් වෙත පැවරිය හැකි ශුද්ධ වත්කම්	6,713,511	6,139,991
මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනත් මුදල් ප්‍රවාහ	(12,552,033)	(9,398,593)
ආයෝජන ක්‍රියාකාරකම් වෙනත් මුදල් ප්‍රවාහ	(994,867)	(770,582)
මූල්‍ය සම්පාදන ක්‍රියාකාරකම් වෙනත් මුදල් ප්‍රවාහ	(15,437,459)	9,237,150
මුදල් සහ මුදල් සමානතා වල ශුද්ධ වැඩිවීම	(28,984,359)	(932,025)
වර්ෂය තුළ පාලනයට යටත් නොවන හිමිකම් වෙත ගෙවන ලද ලාභාංශ	561,232	493,707

## 27. ආශ්‍රිතයන් තුළ ආයෝජන

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ කොටස	25,000	25,000	25,000	25,000
අඩු කලා: ආශ්‍රිතය වෙනත් ලාභ/(අලාභ) කොටස	-	-	-	-
අඩු කලා: හානිකරණය	(25,000)	(25,000)	(25,000)	(25,000)
මුළු එකතුව	-	-	-	-

## 28. කිරීතිනාමය සහ අස්පාශ්‍ය වත්කම්

### 28.1 අස්පාශ්‍ය වත්කම්

පිරවිය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වර්ෂයේ ආරම්භක ශේෂය	1,054,610	1,011,402	1,226,728	1,163,781
වර්ෂය තුළ අත්පත් කරගන්නා ලද පරිපාලිත සමාගම	-	-	-	17,958
වර්ෂය තුළ එකතුකිරීම්	17,814	43,208	25,477	44,989
වර්ෂය අවසානයේ දී	1,072,424	1,054,610	1,252,205	1,226,728
<b>සමුච්චිත ක්‍රමක්ෂය</b>				
වර්ෂයේ ආරම්භක ශේෂය	927,722	896,854	1,072,918	1,010,253
වර්ෂය තුළ අත්පත් කරගන්නා ලද පරිපාලිත සමාගම	-	-	-	17,339
වර්ෂය සඳහා ක්‍රමක්ෂය	34,187	30,868	49,509	45,326
වර්ෂය අවසානයේ දී	961,909	927,722	1,122,427	1,072,918
ශුද්ධ පොත් අගය	110,514	126,888	129,778	153,810

### 28.2 කිරීතිනාමය

පිරවිය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වර්ෂයේ ආරම්භක ශේෂය	-	-	1,043,434	308,545
අත්පත් කර ගැනීමේ දී කිරීතිනාමය	-	-	-	734,889
වර්ෂය අවසානයේ දී	-	-	1,043,434	1,043,434
<b>සමුච්චිත හානිකරණය</b>				
වර්ෂයේ ආරම්භක ශේෂය	-	-	(734,889)	-
වර්ෂය සඳහා හානිකරණය (28.2.1 සටහන)	-	-	-	(734,889)
වර්ෂය අවසානයේ දී	-	-	(734,889)	(734,889)
ශුද්ධ පොත් අගය	-	-	308,546	308,545
මුළු ශුද්ධ පොත් අගය	110,514	126,888	438,323	462,355

#### 28.2.1 කිරීතිනාමය හානිකරණය

වාර්තා කරන දිනට සමූහය විසින් කිරීතිනාමය සහ අවිනිශ්චිත ප්‍රයෝජනවත් ආයු කාල සහිත අස්පාශ්‍ය වත්කම් වෙනුවෙන් හානිකරණ පරීක්ෂණයක් සිදු කර ඇත. හානිකරණයක් සම්බන්ධ හැඟවීමක් තිබේ ද යන්න නොසලකා පහත සඳහන් ඒවාට හැරුණු කොට සිදු විය හැකි හානිකරණ අලාභයක් නොමැති බවට කළමනාකාරීත්වය තීරණය කර ඇත.

2015 වර්ෂයේ දී පිපල්ස් මඵවන්ට් ෆයිනැන්ස් පීඑල්සී අත්පත් කර ගැනීමේ දී හඳුනාගන්නා ලද කිරීතිනාමය මත රුපියල් මිලියන 734.9 ක හානිකරණ අලාභයක් සමූහය හඳුනාගෙන ඇත.

## 29. දේපල, පිරිසහ සහ උපකරණ

### දේපල, පිරිසහ සහ උපකරණ – බැංකුව

	සිත්තක්කර ඉඩම් රු. '000	සිත්තක්කර ගොඩනැගිලි රු. '000	බදු ගොඩනැගිලි රු. '000	මොටර් වාහන රු. '000	කළබදු මෝටර් වාහන රු. '000	ලිඛවු රු. '000	යන්ත්‍ර සහ උපකරණ රු. '000	පරිගණක රු. '000	2016 දෙසැම්බර් 31 වන දිනට එකතුව රු. '000	2015 දෙසැම්බර් 31 වන දිනට එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>										
2016 ජනවාරි 1 වන දිනට ආරම්භක ශේෂය	7,029,750	4,840,000	2,277,469	958,510	386,261	710,540	3,377,360	7,189,061	26,768,951	24,744,320
එකතු කිරීම්	13,519	71,685	67,809	186,500	-	51,731	405,843	330,718	1,127,805	2,079,621
බැහැර කිරීම්	(6,000)	-	(4,000)	(67,236)	-	-	-	(324)	(77,560)	(54,990)
මාරුකිරීම්/ගැලපීම්	-	108,000	(108,000)	-	(85,927)	(512,883)	(1,685,521)	(4,835,263)	(7,119,594)	-
2016 දෙසැම්බර් 31 වන දිනට අවසන් ශේෂය	7,037,269	5,019,685	2,233,278	1,077,774	300,334	249,388	2,097,682	2,684,192	20,699,601	26,768,951
<b>සමුච්චිත ක්ෂය වීම</b>										
2016 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	-	257,049	176,766	603,177	386,261	631,940	2,680,662	6,247,010	10,982,865	10,091,749
වර්ෂය වෙනුවෙන් අය කිරීම	-	125,815	66,542	174,434	-	31,179	300,160	324,135	1,022,265	914,871
බැහැර කිරීම්	-	-	(513)	(67,236)	-	-	-	(324)	(68,073)	(23,755)
මාරුකිරීම්/ගැලපීම්	-	8,011	(8,011)	-	(85,927)	(512,883)	(1,685,599)	(4,835,263)	(7,119,672)	-
2016 දෙසැම්බර් 31 වන දිනට අවසන් ශේෂය	-	390,875	234,784	710,375	300,334	150,236	1,295,223	1,735,558	4,817,385	10,982,865
2016 දෙසැම්බර් 31 වන දිනට ශුද්ධ පොත් අගය	7,037,269	4,628,810	1,998,494	367,399	-	99,152	802,460	948,634	15,882,216	15,786,086
ප්‍රාග්ධන නොතිම් වැඩ පිරිවැයට									1,259,475	456,020
ගබඩාවේ පවතින ලිඛවු උපකරණ සහ යන්ත්‍රසූත්‍ර									82,332	61,643
									17,224,026	16,303,749

**29.1** බැංකුව තම සියලුම ඉඩම් සහ ගොඩනැගිලි තක්සේරුවක් සිදු කර ඇත. මෙම තක්සේරුව 2013 ජුනි 30 දිනට වෙළඳපොළ අගය පදනමින් රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් සිදුකර ඇත. දේපලවල පොත් අගයන් ප්‍රත්‍යාගණනිත අගයන්ට ගලපන ලද අතර අතිරික්තය ප්‍රත්‍යාගණන සංවිච්චයට බැර කරන ලදී.

### 29.2

මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රත්‍යාගණනිත වත්කම්වල ධාරණ අගයන් ශුද්ධ පොත් අගයට ධාරණය කෙරේ නම් පහත පරිදි වේ.

වත්කම් පංතිය	පිරිවැය	සමුච්චිත ක්ෂයවීම	2016 දෙසැම්බර් 31 වන දිනට ශුද්ධ පොත් අගය
සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි	6,667,007	1,585,599	5,081,408
බදුඉඩම් සහ ගොඩනැගිලි	1,196,527	716,379	480,148
	7,863,534	2,301,978	5,561,556

**29.3 බැරකම් වෙනුවෙන් සුරැකුම් ලෙස ඔඩිපනය කරන ලද දේපල, පිරිසහ සහ උපකරණ**

වාර්තා කරන දිනට බැරකම් වෙනුවෙන් සුරැකුම් ලෙස ඔඩිපනය කරන ලද දේපල, පිරිසහ සහ උපකරණ කිසිවක් නොවිණි.

**දේපල, පිරිසහ සහ උපකරණ - සමූහය**

	සිත්තක්තර ඉඩම් රු. '000	සිත්තක්කර ගොඩනැගිලි රු. '000	බදු ගොඩනැගිලි රු. '000	මොටර් වාහන රු. '000	කල්බදු මෝටර් වාහන රු. '000	ලීබ්‍රවු රු. '000	යන්ත්‍ර සහ උපකරණ රු. '000	පරිගණක රු. '000	2016 දෙසැම්බර් 31 වන දිනට එකතුව රු. '000	2015 දෙසැම්බර් 31 වන දිනට එකතුව රු. '000
<b>පිරිවැය සාධාරණ අගය</b>										
2016 ජනවාරි 1 වන දිනට ආරම්භක ශේෂය	10,855,264	6,105,758	2,334,341	1,419,934	386,261	1,100,804	4,093,893	7,727,853	34,024,109	29,919,060
වර්ෂය තුළ අත්පත් කරගන්නා ලද පරිපාලිත සමාගම්	-	-	-	-	-	-	-	-	-	1,155,672
එකතු කිරීම්	13,519	71,685	67,809	454,691	-	85,727	491,545	396,574	1,581,550	2,383,355
බැහැර කිරීම්	(6,000)	-	(4,000)	(155,652)	-	(102)	(580)	(604)	(166,938)	(83,682)
මාරුකිරීම්/ගැලපීම්	-	107,578	(108,000)	-	(85,927)	(512,883)	(1,685,315)	(4,835,464)	(7,120,011)	(301)
විකෘතිම සඳහා රඳවාගත් වත්කම් ප්‍රතිවර්ගීකරණය (25 සටහන)	(1,029,500)	(21,099)	-	-	-	-	-	-	(1,050,599)	-
ප්‍රකාශන ශ්‍රාමය	25,000	-	-	-	-	-	-	-	25,000	650,005
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	9,858,283	6,263,922	2,290,150	1,718,973	300,334	673,546	2,899,543	3,288,359	27,293,111	34,024,109
<b>සමුච්චිත ක්ෂය වීම්</b>										
2016 ජනවාරි 1 වන දිනට ආරම්භක ශේෂය	-	266,400	233,127	811,291	386,261	917,632	3,094,297	6,662,097	12,371,105	11,142,715
වර්ෂය තුළ අත්පත් කරගන්නා ලද පරිපාලිත සමාගම්	-	-	-	-	-	-	-	-	-	101,713
වර්ෂය සඳහා අය කිරීම්	-	126,235	66,866	214,053	-	82,627	379,483	390,219	1,259,484	1,197,419
බැහැර කිරීම්	-	-	(513)	(135,278)	-	-	-	(352)	(136,143)	(48,016)
මාරුකිරීම්/ගැලපීම්	-	7,804	(8,011)	34	(85,927)	(512,964)	(1,685,118)	(4,836,030)	(7,120,212)	(157)
ප්‍රතිමුද්‍රාකරණය	-	-	-	-	-	-	-	-	-	-
විකෘතිම සඳහා රඳවාගත් වත්කම් ප්‍රතිවර්ගීකරණය	-	(9,771)	-	-	-	-	-	-	(9,771)	(22,569)
2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	390,668	291,469	890,101	300,334	487,295	1,788,662	2,215,935	6,364,463	12,371,105
2016 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	9,858,283	5,873,254	1,998,682	828,872	-	186,251	1,110,882	1,072,423	20,928,648	21,653,004
ප්‍රාග්ධන ගොනිම් වැඩ පිරිවැයට අවසාන ශේෂය									2,429,475	981,343
ගබඩාවේ ඇති ලීබ්‍රවු උපකරණ සහ යන්ත්‍රසූත්‍ර									82,841	61,643
									23,440,966	22,695,990

**29.4 මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රකාශනවලින් වත්කම් වල ධාරණ අගය ශුද්ධ පොත් අගයට ධාරණය කෙරේ නම් පහත පරිදි වේ.**

වත්කම් පංතිය	පිරිවැය	සමුච්චිත ක්ෂය වීම්	2016 දෙසැම්බර් 31 වන දිනට ශුද්ධ පොත් අගය
සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි	8,363,123	1,585,599	6,777,524
බදු ඉඩම් සහ ගොඩනැගිලි	2,339,839	1,007,706	1,332,133
	10,702,962	2,593,305	8,109,657

### 30. ආයෝජන දේපල

පිරවැය/ආගණනය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	217,186	217,186	217,186	217,186
එකතු කිරීම්	-	-	-	-
බැහැර කිරීම්	-	-	-	-
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	-
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	217,186	217,186	217,186	217,186
<b>සමුච්චිත ක්ෂයවීම්</b>				
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	31,473	29,766	31,473	29,766
වර්ෂය සඳහා අය කිරීම්	1,707	1,707	1,707	1,707
බැහැර කිරීම්	-	-	-	-
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	33,180	31,473	33,180	31,473
දෙසැම්බර් 31 වන දිනට ශුද්ධ පොත් අගය	184,006	185,713	184,006	185,713

බැංකුව සිය ආයෝජන දේපල පිරවැයට වාර්තා කර හෙලිදරව් කරමේ කාර්යය සඳහා ක්‍රමානුකූල පදනමින් මෙම දේපල වරින් වර ප්‍රත්‍යාගණනය කර ඇත. ආයෝජන දේපල තක්සේරුව රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් 2013 ජුනි 30 වැනි දිනට සිදුකර ඇති අතර ඔහුගේ තක්සේරුව මත පදනම්ව ආයෝජන දේපල වල ආසන්න වශයෙන් සාධාරණ අගය පහත පරිදි වේ.

වත්කම පැනිය	මුදල රු. '000
ඉඩම්	224,000
ගොඩනැගිලි	146,000
ආයෝජන දේපලවල මුළු සාධාරණ	370,000

### 31. පෙර ගෙවුම් කල්බදු

පිරවැය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	1,010,584	1,008,790	1,010,584	1,008,790
එකතු කිරීම්	-	1,794	-	1,794
බැහැර කිරීම්	-	-	-	-
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	1,010,584	1,010,584	1,010,584	1,010,584
<b>සමුච්චිත ක්‍රමක්ෂය</b>				
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	474,263	449,913	474,263	449,913
වර්ෂය සඳහා අය කිරීම්	24,136	24,350	24,136	24,350
බැහැර කිරීම්	-	-	-	-
දෙසැම්බර් 31 වන දිනට අවසාන ශේෂය	498,399	474,263	498,399	474,263
දෙසැම්බර් 31 වන දිනට ශුද්ධ පොත් අගය	512,184	536,321	512,184	536,321

### 32. විලම්බිත බදු (වත්කම්/බැරකම්)

	බැරකම්		වත්කම්	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
විලම්බිත බදු බැරකම් (32.1 සටහන)	1,040,608	842,007	3,319,643	3,494,798
විලම්බිත බදු වත්කම් (32.2 සටහන)	(977,129)	(480,901)	(1,065,181)	(562,402)
	63,479	361,106	2,254,462	2,932,396

#### 32.1 විලම්බිත බදු බැරකම්

	බැරකම්			
	2016		2015	
	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000
ජනවාරි 1 වන දිනට ශේෂය	3,007,167	842,007	3,787,979	1,060,634
ලාභ සහ අලාභ වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	709,289	198,601	(780,811)	(218,627)
වෙනත් විස්තීර්ණ ආදායම් වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	-	-	-	-
දෙසැම්බර් 31 වන දිනට ශේෂය	3,716,456	1,040,608	3,007,168	842,007

	වත්කම්			
	2016		2015	
	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000
ජනවාරි 1 වන දිනට ශේෂය	12,481,421	3,494,798	10,486,461	2,936,209
වර්ෂය තුළ අත්පත් කරගත්	-	-	156,732	43,885
ලාභ සහ අලාභ වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	(600,414)	(168,116)	2,510,804	703,025
වෙනත් විස්තීර්ණ ආදායම් වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	(24,886)	(6,968)	(672,575)	(188,321)
දෙසැම්බර් 31 වන දිනට ශේෂය	11,855,869	3,319,643	12,481,422	3,494,798

#### 32.2 විලම්බිත බදු වත්කම්

	බැරකම්			
	2016		2015	
	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000	තාවකාලික වෙතස රු. '000	බදු බලපෑම් රු. '000
ජනවාරි 1 වන දිනට ශේෂය	1,717,504	480,901	5,146,157	1,440,924
ලාභ සහ අලාභ වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	1,718,074	481,061	(3,421,925)	(958,139)
වෙනත් විස්තීර්ණ ආදායම් වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ප්‍රතිවර්තනය වන මුදල	54,166	15,167	(6,728)	(1,884)
දෙසැම්බර් 31 වන දිනට ශේෂය	3,489,744	977,129	1,717,504	480,901



	සමුහය			
	2016		2015	
	තාවකාලික වෙනස රු. '000	බදු බලපෑම් රු. '000	තාවකාලික වෙනස රු. '000	බදු බලපෑම් රු. '000
ජනවාරි 1 වන දිනට ශේෂය	<b>2,008,581</b>	<b>562,402</b>	5,270,996	1,475,879
ලාභ සහ අලාභ වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ ප්‍රතිවර්තනය වන මුදල	<b>1,741,227</b>	<b>487,543</b>	(3,255,443)	(911,524)
වෙනත් විස්තීර්ණ ආදායම් වෙත වර්ෂය තුළදී උත්පාදනය වන/ ප්‍රතිවර්තනය වන මුදල	<b>54,168</b>	<b>15,167</b>	(6,975)	(1,953)
දෙසැම්බර් 31 වන දිනට ශේෂය	<b>3,803,977</b>	<b>1,065,181</b>	2,008,578	562,402

### 33. වෙනත් වත්කම්

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
තැන්පතු සහ පෙර ගෙවුම්	<b>1,328,078</b>	463,694	<b>1,609,394</b>	463,694
කාර්ය මණ්ඩල ණය සංක්‍රමණික දින ක්‍රමක්ෂය නොවූ වෙනස	<b>9,173,370</b>	9,012,447	<b>9,173,370</b>	9,012,447
වෙනත්	<b>5,675,297</b>	2,816,875	<b>6,549,168</b>	3,593,976
එකතුව	<b>16,176,745</b>	12,293,016	<b>17,331,932</b>	13,070,117

### 34. බැංකු වෙත ගෙවිය යුතු

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
මුදල් වෙළඳපොල ණය ගැනීම්	<b>104,946,951</b>	142,006,056	<b>104,946,951</b>	142,006,056
ඒක්ෂණ ණය ගැනීම්	<b>500,274</b>	-	<b>500,274</b>	-
වෙනත් ණය ගැනීම්	<b>1,477,051</b>	1,917,578	<b>24,675,021</b>	20,681,397
එකතුව	<b>106,924,276</b>	143,923,634	<b>130,122,246</b>	162,687,453

### 35. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
විදේශීය ව්‍යවහාර මුදල් (ව්‍යුත්පන්න)				
විදේශීය ව්‍යවහාර මුදල් හුවමාරු	<b>51,573</b>	88,912	<b>51,573</b>	88,912
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්	<b>20,609</b>	23,237	<b>20,609</b>	23,237
එකතුව	<b>72,182</b>	112,149	<b>72,182</b>	112,149

### 36. වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු මුළු මුදල	<b>1,077,812,127</b>	899,237,880	<b>1,119,753,182</b>	932,905,835
<b>එකතුව</b>	<b>1,077,812,127</b>	899,237,880	<b>1,119,753,182</b>	932,905,835

(අ) විශ්ලේෂණය

නිපැයුම් අනුව විශ්ලේෂණයයි

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්)	<b>58,663,411</b>	57,484,277	<b>55,883,642</b>	54,801,282
ඉතිරි කිරීමේ තැන්පතු	<b>424,563,304</b>	372,199,892	<b>427,890,031</b>	376,808,309
ස්ථාවර තැන්පතු	<b>591,808,309</b>	465,171,669	<b>633,202,405</b>	496,914,202
වෙනත් නිපැයුම්	<b>2,777,103</b>	4,382,042	<b>2,777,104</b>	4,382,042
<b>එකතුව</b>	<b>1,077,812,127</b>	899,237,880	<b>1,119,753,182</b>	932,905,835

ව්‍යවහාර මුදල් අනුව

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා රුපියල්	<b>951,810,288</b>	796,827,137	<b>993,751,345</b>	830,495,093
එක්සත් ජනපද ඩොලර්	<b>117,859,330</b>	93,739,641	<b>117,859,330</b>	93,739,641
මහා බ්‍රිතාන්‍ය පවුම්	<b>2,637,380</b>	3,152,413	<b>2,637,380</b>	3,152,413
වෙනත්	<b>5,505,129</b>	5,518,689	<b>5,505,128</b>	5,518,688
<b>එකතුව</b>	<b>1,077,812,127</b>	899,237,880	<b>1,119,753,182</b>	932,905,835

### 37. වෙනත් ණය ගැනීම්

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශ්‍රී ලංකා මහ බැංකුව	<b>1,152,288</b>	1,727,258	<b>1,152,288</b>	1,855,412
වෙනත් මූල්‍ය ආයතන	<b>1,338,456</b>	1,475,168	<b>18,712,286</b>	17,057,864
ප්‍රතිමැදි ගැනීම් ගිවිසුම් යටතේ ණය ගැනීම (37.1 සටහන)	<b>24,693,791</b>	44,956,674	<b>22,431,802</b>	44,194,540
<b>එකතුව</b>	<b>27,184,535</b>	48,159,100	<b>42,296,376</b>	63,107,816

**37.1** ප්‍රතිමැදි ගැනීම් බැරකම් වෙනුවෙන් සුරැකුම් ලෙස පහත සඳහන් වත්කම් ඔඩිපනය කර ඇත.

බැරකම් වල ස්වභාවය	වත්කම් වල ස්වභාවය	බැංකුව		සමූහය	
		2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ප්‍රතිමැදි ගැනීම් ගිවිසුම්	} භාණ්ඩාගාර බිල්පත්	<b>3,869,513</b>	9,864,699	-	-
		<b>25,172,724</b>	40,947,697	<b>22,910,735</b>	40,185,563
යටතේ ණයගැනීම	} භාණ්ඩාගාර බැඳුම්කර				

### 38. වෙනත් බැරකම්

	බැරකම්		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ශේෂ පත්‍රයෙන් පිට අයිතම සම්බන්ධයෙන් විලම්බිත ආදායම	336,605	394,572	336,605	394,572
විවිධ ණය නිමයන්	3,633,919	3,982,362	4,117,512	6,370,353
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම (1996ට පෙර විශ්‍රාම වැටුප් සැලැස්ම) 38.1 සටහන	2,136,673	5,993,176	2,136,673	5,993,177
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන (38.2.1 සටහන)	360,479	298,852	646,932	483,280
වෙනත් ගෙවිය යුතු දෑ	8,911,322	5,759,579	17,944,694	11,536,603
<b>එකතුව</b>	<b>15,378,998</b>	<b>16,428,542</b>	<b>25,182,416</b>	<b>24,777,985</b>
<b>38.1 ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් - 1996ට පෙර</b>				
සැලසුම් වත්කම් වල සාධාරණ අගය (38.1.1 සටහන)	(45,125,860)	(43,771,564)	(45,125,860)	(43,771,564)
බැඳීම්වල වර්තමාන අගය (38.1.2 සටහන)	47,262,533	49,764,741	47,262,533	49,764,741
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	2,136,673	5,993,177	2,136,673	5,993,177
<b>38.1.1 සැලසුම් වත්කම් වල සාධාරණ අගය</b>				
<b>සැලසුම් වත්කම් සැදුම් ලබන අංශ:</b>				
ස්ථාවර තැන්පතු	6,133,875	1,806,875	6,133,875	1,806,875
රජයේ සුරැකුම්පත්	25,431,060	26,938,973	25,431,060	26,938,973
ණයකර	12,500,000	15,000,000	12,500,000	15,000,000
ක්ෂුද්‍ර ජංගම වත්කම්	1,060,925	25,716	1,060,925	25,716
	45,125,860	43,771,564	45,125,860	43,771,564
<b>සැලසුම් වත්කම් මත තර්ජන ප්‍රතිලාභ</b>	<b>4,476,090</b>	<b>4,007,438</b>	<b>4,476,090</b>	<b>4,007,438</b>
<b>සැලසුම් වත්කම් වල සාධාරණ අගයෙහි සංවලනය</b>				
ජනවාරි 1 වන දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	43,771,564	43,479,745	43,771,564	43,479,745
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභය	3,899,403	3,883,533	3,899,403	3,883,533
සැලසුම මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(5,030,864)	(4,800,543)	(5,030,864)	(4,800,543)
තර්ජන සේව්‍ය දායකත්වය	2,180,828	1,360,320	2,180,828	1,360,320
ආයුගණක ලාභය/ (අලාභය)	304,929	(151,491)	304,929	(151,491)
<b>දෙසැම්බර් 31 වන දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය</b>	<b>45,125,860</b>	<b>43,771,564</b>	<b>45,125,860</b>	<b>43,771,564</b>
<b>38.1.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන අගයෙහි සංවලනය</b>				
ජනවාරි 1 වන දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	49,764,741	48,714,347	49,764,741	48,714,347
සැලසුම මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(5,030,864)	(4,800,543)	(5,030,864)	(4,800,543)
වර්තන සේවා පිරවැය	930,067	732,442	930,067	732,442
පොලී පිරවැය	4,727,650	4,627,863	4,727,650	4,627,863
ආයුගණක ලාභය/ (අලාභ)	(3,129,060)	490,632	(3,129,060)	490,632
<b>දෙසැම්බර් 31 වන දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන අගය</b>	<b>47,262,533</b>	<b>49,764,741</b>	<b>47,262,533</b>	<b>49,764,741</b>
<b>38.1.3 ආදායම් ප්‍රකාශ තුළ හඳුනාගත් ශුද්ධ වියදම්</b>				
වර්තන සේවා පිරවැය	930,067	732,442	930,067	732,442
පොලී පිරවැය	4,727,650	4,627,863	4,727,650	4,627,863
අපේක්ෂිත ප්‍රතිලාභ	(3,899,403)	(3,883,533)	(3,899,403)	(3,883,533)
<b>ශුද්ධ වියදම්</b>	<b>1,758,314</b>	<b>1,476,772</b>	<b>1,758,314</b>	<b>1,476,772</b>

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>38.1.4 වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත්</b>				
<b>ආයුගණක ලාභ/අලාභ</b>				
ජනවාරි 1 වන දිනට රඳවාගත් ඉපැයීම් තුළ සමුච්චිත මුදල	(6,149,821)	(5,507,698)	(6,149,821)	(5,507,698)
වර්ෂය තුළ හඳුනාගත්	3,433,988	(642,123)	3,433,988	(642,123)
<b>දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපැයීම් තුළ සමුච්චිත මුදල</b>	<b>(2,715,833)</b>	<b>(6,149,821)</b>	<b>(2,715,833)</b>	<b>(6,149,821)</b>
<b>38.1.5 ආයුගණක උපකල්පන</b>				
වාර්තා කරන දිනට ප්‍රධාන ආයුගණක උපකල්පන පහත දැක්වේ.				
වට්ටම් අනුපාතිකය	11.0%	9.5%	11.0%	9.5%
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ	10.0%	9.5%	10.0%	9.5%
අනාගත වැටුප් වැඩිවීම	7.0%	7.0%	7.0%	7.0%

**38.1.6 ආයුගණක තක්සේරුවේ දී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදීතාව**

සේවක ප්‍රතිලාභ වගකීම මැනීමේ දී ස්ථාවරව යොදා ගන්නා අනෙකුත් සියලු විචල්‍යයන් සමග යොදාගත් ප්‍රධාන උපකල්පන වල සාධාරණ වශයෙන් සිදුවිය හැකි වෙනස්කම් වලට සංවේදීතාව පහත වගුව ප්‍රදර්ශනය කරයි. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සංවේදීතාව වන්නේ පහත සඳහන් පරිදි වට්ටම් අනුපාතිකය සහ වැටුප් වැඩිවීම් අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්කම් වේ.

	බැංකුව				සමූහය			
	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක බැඳීම මත බලපෑම් බැරකමෙහි වැඩිවීම/(අඩුවීම)	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක බැඳීම මත බලපෑම් බැරකමෙහි වැඩිවීම/(අඩුවීම)	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක බැඳීම මත බලපෑම් බැරකමෙහි වැඩිවීම/(අඩුවීම)	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක බැඳීම මත බලපෑම් බැරකමෙහි වැඩිවීම/(අඩුවීම)
	2016 රු. '000	2016 රු. '000	2015 රු. '000	2015 රු. '000	2016 රු. '000	2016 රු. '000	2015 රු. '000	2015 රු. '000
<b>වට්ටම් අනුපාතිකයෙහි වැඩි වීම/(අඩුවීම)</b>								
1%	2,976,920	(2,976,920)	3,419,098	(3,419,098)	2,976,920	(2,976,920)	3,419,098	(3,419,098)
-1%	(3,380,680)	3,380,680	(3,921,522)	3,921,522	(3,380,680)	3,380,680	(3,921,522)	3,921,522
<b>වැටුප් වැඩිවීම/(අඩුවීම)</b>								
1%	(645,915)	645,915	(537,085)	537,085	(645,915)	645,915	(537,085)	537,085
-1%	604,109	(604,109)	500,805	(500,805)	604,109	(604,109)	500,805	(500,805)

### 38.2 පාරිභෝගික සඳහා ප්‍රතිපාදන

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ජනවාරි 1 වන දිනට ශේෂය	<b>298,852</b>	274,969	<b>483,280</b>	428,947
ප්‍රවර්තන සේවා පිරිවැය	<b>24,957</b>	23,631	<b>107,609</b>	60,617
පොලී පිරිවැය	<b>28,391</b>	26,122	<b>28,391</b>	26,122
වර්ෂය තුළ ගෙවන ලද ප්‍රතිලාභ	<b>(39,157)</b>	(19,141)	<b>(43,987)</b>	(19,164)
ආයුගණක අලාභ/(ලාභ)	<b>47,436</b>	(6,729)	<b>71,638</b>	(13,242)
බැඳීම් මත දෙසැම්බර් 31 දිනට ශේෂය	<b>360,479</b>	298,852	<b>646,932</b>	483,280
<b>38.2.1</b> ආගණනයේදී යොදාගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත සඳහන් පරිදිවේ.				
වට්ටම් අනුපාතිකය	වර්ෂයකට 11%	වර්ෂයකට 9.5%		
සියලු ශ්‍රේණි සඳහා මූලික වැටුප් වැඩිවීම්	වර්ෂයකට 7%	වර්ෂයකට 7%		
විශ්‍රාම ගැනීමේ සාමාන්‍ය වයස	අවුරුදු 55	අවුරුදු 55		

### 38.2.2 ආයතනික ආගණනයේ දී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදිතාව

සේවක ප්‍රතිලාභ බැරකම් ක්‍රියාමාර්ග තුළ ස්ථාවරව රඳවා ගන්නා සියලු විවලයයන් සමග යොදා ගන්නා ලද ප්‍රධාන උපකල්පන වල සාධාරණ ලෙස ඇති විය හැකි වෙනස්කම් වලට සංවේදිතාව පහත සඳහන් වගුවෙන් දැක්වේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සංවේදිතාව වන්නේ වට්ටම් අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්කම් සහ වැටුප් වැඩිකිරීමේ අනුපාතිකය පහත සඳහන් පරිදි වේ.

	බැංකුව			
	ලාභ හෝ අලාභ ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක ප්‍රතිලාභ බැඳීම් මත බලපෑම් බැරකමේ වැඩිවීම/(අඩුවීම)	ලාභ හෝ අලාභ ප්‍රකාශය මත බලපෑම් වැඩිවීම/(අඩුවීම)	සේවක ප්‍රතිලාභ බැඳීම් මත බලපෑම් බැරකමේ වැඩිවීම/(අඩුවීම)
	2016 රු. '000	2016 රු. '000	2015 රු. '000	2015 රු. '000
<b>වට්ටම් අනුපාතිකයේ වැඩිවීම/(අඩුවීම)</b>				
1%	<b>22,851</b>	<b>(22,851)</b>	17,830	(17,830)
-1%	<b>(26,212)</b>	<b>(26,212)</b>	(20,418)	(20,418)
<b>වැටුප් අනුපාතිකයේ වැඩිවීම/(අඩුවීම)</b>				
1%	<b>(34,219)</b>	<b>34,219</b>	(23,709)	23,709
-1%	<b>30,081</b>	<b>(30,081)</b>	21,001	(21,001)

**39. යටත් කරන ලද කාල ණය**

	පොලී අනුපාතිකය හා ආපසු ගෙවීමේ කොන්දේසි	නිකුත් කිරීමේ දිනය	කල්පිරීමේ දිනය	බැංකුව		සමුහය	
				2016 රු '000	2015 රු '000	2016 රු '000	2015 රු '000
<b>බැංකු විසින් නිකුත් කරන ලද</b>							
(i) 1 වෙනි ගෙවීම	16.0% - අර්ධ වාර්ෂිකව	2008.12.30	2016.12.29	-	2,500,814	-	2,500,814
(ii) 2 වෙනි ගෙවීම	13.5% - අර්ධ වාර්ෂිකව	2009.12.30	2017.12.29	<b>2,500,894</b>	2,500,894	<b>2,500,894</b>	2,500,894
(iii) 3 වෙනි ගෙවීම	12.5% - අර්ධ වාර්ෂිකව	2011.12.30	2019.12.29	<b>5,002,486</b>	5,002,486	<b>5,002,486</b>	5,002,486
(iv) 4 වෙනි ගෙවීම	13.0% - අර්ධ වාර්ෂිකව	2013.06.15	2021.06.14	<b>5,028,348</b>	5,028,348	<b>5,028,348</b>	5,028,348
<b>පරිපාලන සමාගම් විසින්</b>							
<b>ලැයිස්තු ගතකළ ණයකර</b>							
(ii) 1 වෙනි විකල්පය	16.5% - අර්ධ වාර්ෂිකව	2013.03.27	2017.03.26	-	-	<b>2,172,983</b>	2,138,214
(ii) 2 වෙනි විකල්පය	16.75% - අර්ධ වාර්ෂිකව	2013.03.27	2018.03.26	-	-	<b>1,681,523</b>	1,651,624
(iii) 3 වෙනි විකල්පය	17.0% - වාර්ෂිකව	2013.03.27	2018.03.26	-	-	<b>2,812,966</b>	2,768,598
(iv) අ වර්ගය	8.75% - වාර්ෂිකව	2014.09.15	2017.09.14	-	-	<b>1,666,611</b>	1,624,066
(v) ආ වර්ගය	9.63% - වාර්ෂිකව	2014.09.15	2018.09.14	-	-	<b>1,621,793</b>	1,637,192
(vi) අ වර්ගය	9.60% - අර්ධ වාර්ෂිකව	2015.11.13	2019.11.12	-	-	<b>2,203,821</b>	2,195,553
(vii) ආ වර්ගය	9.95% - වාර්ෂිකව	2015.11.13	2020.11.12	-	-	<b>3,875,302</b>	3,859,451
<b>ලැයිස්තු ගත නොකළ ණයකර</b>							
අ වර්ගය	11.9% - අර්ධ වාර්ෂිකව	2016.11.16	2019.11.16	-	-	<b>549,992</b>	-
ආ වර්ගය	12.25% - අර්ධ වාර්ෂිකව	2016.11.16	2020.11.16	-	-	<b>669,308</b>	-
ඇ වර්ගය	12.6% - අර්ධ වාර්ෂිකව	2016.11.16	2021.11.16	-	-	<b>6,739,769</b>	-
<b>එකතුව</b>				<b>12,531,728</b>	15,032,542	<b>36,525,796</b>	30,907,240
වසරක් තුළ ලැබිය යුතු				<b>2,500,814</b>	2,500,814	<b>2,500,814</b>	2,500,814
වසරකින් පසු ලැබිය යුතු				<b>10,030,914</b>	12,531,728	<b>34,024,982</b>	28,406,426
<b>එකතුව</b>				<b>12,531,728</b>	15,032,542	<b>36,525,796</b>	30,907,240

**40. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය**

	බැංකුව		සමුහය	
	2016 රු '000	2015 රු '000	2016 රු '000	2015 රු '000
සාමාන්‍ය කොටස් (40.1 සටහන)	<b>49,998</b>	49,998	<b>49,998</b>	49,998
පැවරූ ප්‍රාග්ධනය ( 40.2 සටහන)	<b>7,152,000</b>	7,152,000	<b>7,152,000</b>	7,152,000
	<b>7,201,998</b>	7,201,998	<b>7,201,998</b>	7,201,998

**40.1 ප්‍රකාශිත ප්‍රාග්ධනය**

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>40.1.1 ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සංවලනය</b>				
අනුදත්				
එකක් රු. 50 බැගින් වූ සාමාන්‍ය කොටස් 20,000,000	1,000,000	1,000,000	1,000,000	1,000,000
නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවන ලද				
එකක් රු. 50 බැගින් වූ සාමාන්‍ය කොටස් 999,960	49,998	49,998	49,998	49,998

මිලියන 1 ක් වූ සියලු නිකුත් කරන ලද කොටස් වෙනුවෙන් සම්පූර්ණයෙන් ගෙවීම් කරන ලද අතර, කොටස් 40 ක් වෙනුවෙන් පමණක් කැඳවුම් කර තවමත් ගෙවීම් සිදු නොකර පවතී.

**40.1.2 බැංකුවේ ප්‍රධාන කොටස්හිමියන් පහත සඳහන් පරිදි වේ.**

	2016 %	2015 %
ශ්‍රී ලංකා රජය	92.27	92.27
සමුපකාර සමිති	7.73	7.73
	100.00	100.00

**40.2 පැවරු ප්‍රාග්ධනය (වෙන් කිරීම තෙක් පවතින ප්‍රාග්ධනය)**

**40.2.1** ශ්‍රී ලංකා රජය ප්‍රාග්ධනය ලෙස බැංකුව වෙත රුපියල් මිලියන 7,152ක් ලබා දී ඇත. මෙම මුදල දැනට විභජනයට අපේක්ෂිත ප්‍රාග්ධන ගිණුමෙහි පවතී. අනුදත් කොටස් ප්‍රාග්ධනයේ වර්ධනයට ආසන්නම එකක් රුපියල් 50/- බැගින් වූ කොටස් 143,040,000 නිකුත් කිරීමට බැංකුව සැලසුම් කරයි.

**40.2.2** ගෙවා නිමි ප්‍රාග්ධනයේ වැඩි කිරීම සඳහා මහජන බැංකු පනතේ සංශෝධනයක් අවශ්‍ය වන අතර එය අවසන් කරගත යුතුව ඇත.

**40.2.3** ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය බැංකුවට පහත සඳහන් පරිදි ප්‍රාග්ධනය සපයනු ඇත:

2005, 2006, 2007 සහ 2008 වර්ෂ වෙනුවෙන් රුපියල් බිලියන එකක්, රුපියල් බිලියන දෙකක්, රුපියල් බිලියන 1.5 ක් සහ රුපියල් බිලියන 1.5 ක් වන ගෙවුම් කොටස් හතරක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉටු කිරීම සඳහා සපයන ලදී.

**41. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල**

1988 අංක 30 දරන බැංකු පනතේ අවශ්‍ය වන පරිදි ව්‍යවස්ථාපිත සංචිත අරමුදල පවත්වාගනු ලැබේ. ඒ අනුව බැංකුව බදු වලින් පසු නමුත් ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර සිය ලාභ වලින් බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනයේ 5% නොඅඩු මුදලකට සමාන මුදලක් ස්ථාවර සංචිතය 50% සමාන වන තුරු සහ ස්ථාවර සංචිතය ගෙවා නිමි ප්‍රාග්ධනයට සමාන වනතුරු 2% නොඅඩු මුදලක් මාරු කළ යුතුය.

ඒ අනුව බැංකුව ප්‍රවර්තන වර්ෂය වෙනුවෙන් මිලියන රුපියල් 749 ක් මාරු කර ඇත.

## 42. වෙනත් සංචිත

### 42.1 ප්‍රත්‍යාගණන සංචිතය

1988 අංක 30 දරන බැංකු පනතේ 19 (7) වගන්තිය සමග අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව බැංකුවේ වත්කම් ප්‍රත්‍යාගණනය මත මෙම සංචිතය නිර්මාණය කරනු ලැබ ඇත.

### 42.2 ප්‍රාග්ධන සංචිතය

මෙම සංචිතය 1987 දී නිර්මාණය කර 1998 දී වර්ධනය කර ඇති අතර, මෙදින දක්වා මාරු කිරීම් කිසිවක් සිදු වී නැත.

### 42.3 විශේෂ අවදානම් සංචිතය

මහ බැංකු නියෝග අනුව ප්‍රාථමික ගනුදෙනුකාර ක්‍රමයේ ආරක්ෂාව, ශක්තිමත් බව සහ ස්ථාවර බව ප්‍රවර්ධනය කිරීම පිණිස සහ ප්‍රාථමික ගනුදෙනුකාර ප්‍රාග්ධන පදනමක් ගොඩනැගීම පිණිස ප්‍රාග්ධන ගනුදෙනුකාර ඒකකයේ ලාභයෙන් 25% ක් විශේෂ අවදානම් සංචිතය වෙත මාරු කර ඇත.

2013 පෙබරවාරි 14 දිනැති අංක 08/11/011/0019/001 දරණ මහ බැංකු නිර්දේශය අනුව බැංකුව මෙම සංචිතය නඩත්තු කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබ ඇත. එබැවින් මෙම වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශනය මත පදනම්ව සංචිතය වෙත කිසිදු මාරු කිරීමක් සිදුකර නොමැත.

### 42.4 පොදු සංචිතය

මෙම සංචිතය 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 22(2) වගන්තිය යටතේ නිර්මාණය කර ඇත. නිකුත් කරන ලද ණයකර බෙදා හැරීම සහ බේරුම් කිරීම සඳහා පවතින සම්ප්‍රවේණි, වෙන් නොකරන ලද රඳවා ගත් ලාභ සහ අලාභ පොදු සංචිතය නියෝජනය කරයි. වර්ෂය තුළ දී කරන ලද මාරු කිරීම් පහත සඳහන් පරිදි වේ.

අයිතමය	එකතුව රු. '000
<b>දැනට පවතින ණයකර සඳහා ප්‍රතිපාදන අවශ්‍යතාවය</b>	
ගෙවුම් කොටස 2	312,500
ගෙවුම් කොටස 3	625,000
ගෙවුම් කොටස 4	625,000
<b>මුළු ප්‍රතිපාදනය</b>	<b>1,562,500</b>
<b>ණයකර නිදහස් කිරීම හේතුවෙන් ප්‍රතිපාදන ප්‍රතිවර්තනය</b>	
1 වෙනි ගෙවුම් කොටස	(2,187,500)
අයකිරීම/(ප්‍රතිවර්තනය පිණිස ශුද්ධ ප්‍රතිපාදනය)	(625,000)

### 42.5 විකිණීම සඳහා පවතින සංචිතය

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන හඳුනාගැනීමෙන් බැහැර කිරීම හෝ නාතිකරණය සිදුවන තෙක් ඒවායේ සාධාරණ අගයේ සම්ප්‍රවේණි ශුද්ධ වෙනස්වීමෙන් විකිණීම සඳහා පවතින සංචිතය සැදුම් ලබයි.

### 42.6 මහා භාණ්ඩාගාරය වෙත විශේෂ බදු/ලාභාංශ

රුපියල් මිලියන 8,000 මුදල් අමාත්‍යාංශය විසින් නිශ්චය කරන ලද පරිදි ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ මුදල වෙත ගෙවන ලද විශේෂ බදු/ලාභාංශ වලට අදාළ වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහජන බැංකුව අතර පවතින ගිවිසුමට අනුකූලව රුපියල් මිලියන 219 ක ගෙවීමක් සිදු කරන ලදී. ප්‍රතිව්‍යුහගත කරන බැඳුම්කර පොලියෙන් 25% ක් ලාභාංශ ලෙස බැංකුව මහා භාණ්ඩාගාරය වෙත ගෙවීම අවශ්‍ය වේ. මෙම වියදම හා සම්බන්ධ අතිරේක විස්තර 22 (1) 1 ඇ සටහනේ පිලිබිඹු කෙරේ.



**43. රඳවාගත් ඉපැයුම් සහ වෙනත් සංචිත තුළ සංවලනයන්**

බැංකුව	ව්‍යවස්ථාපිත සංචිතය රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000	ප්‍රාග්ධන සංචිතය රු. '000	විශේෂ අවදානම් සංචිතය රු. '000	පොදු සංචිතය රු. '000	විකිණීම සඳහා නඩාගෙන ඇති මුද්‍රය වත්කම් පරිවර්තන සංචිතය රු. '000	රඳවාගත් ඉපැයීම් රු. '000	එකතුව රු. '000
<b>2015 ජනවාරි 1 දිනට ශේෂය</b>	3,522,626	10,876,547	5,663	1,633,710	7,189,500	241,946	12,797,562	36,267,554
<b>සුපිරි වාසි බද්ද (43.1 සටහන)</b>	-	-	-	-	-	-	(2,770,120)	(2,770,120)
<b>2015 ජනවාරි 1 දිනට ශේෂය</b>	3,522,626	10,876,547	5,663	1,633,710	7,189,500	241,946	10,027,442	33,497,434
වර්ෂය වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-	12,597,842	12,597,842
විකිණීම සඳහා පවතින ආයෝජනවල සාධාරණ අගයේ වෙනස්වීම්	-	-	-	-	-	54,433	-	54,433
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	-	-	-	-	-	-	(635,394)	(635,394)
බැහැරකරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභයේ ප්‍රතිවර්තනය	-	(30,048)	-	-	-	-	30,048	-
කාලපරිච්ඡේදය තුළ සංචිතය වෙත මාරු කිරීම් (42.6)	629,892	-	-	-	1,875,000	-	(2,504,892)	-
මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ගෙවන ලද විශේෂ බදු/ලාභාංශ	-	-	-	-	-	-	(3,219,690)	(3,219,690)
වර්ෂය තුළදී අත්පත් කරගත් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	(1,884)	(1,884)
<b>2015 දෙසැම්බර් 31 වන දිනට ශේෂය</b>	4,152,518	10,846,499	5,663	1,633,710	9,064,500	296,379	16,293,472	42,292,741
<b>2016 ජනවාරි 1 වන දිනට ශේෂය</b>	4,152,518	10,846,499	5,663	1,633,710	9,064,500	296,379	16,293,472	42,292,741
වර්ෂය වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-	14,994,691	14,994,691
විකිණීම සඳහා පවතින ආයෝජනවල සාධාරණ අගයේ වෙනස්වීම්	-	-	-	-	-	(13,286)	-	(13,286)
අලෙවිය සඳහා ඇති ආයෝජනයන් විකිණීමෙන් උපලබ්ධි වූ ලාභ ප්‍රතිසාධන	-	-	-	-	-	(9,315)	-	(9,315)
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	-	-	-	-	-	-	3,386,550	3,386,550
බැහැරකරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභයේ ප්‍රතිවර්තනය	-	(3,295)	-	-	-	-	3,295	-
කාලපරිච්ඡේදය තුළ සංචිතය වෙත මාරු කිරීම් (සටහන 41, 42.4)	749,737	-	-	-	(625,000)	-	(124,737)	-
ආශ්‍රිතයන්හි අලාභය නැවත මාරු කරන ලද ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-
මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ගෙවන ලද විශේෂ බදු/ලාභාංශ	-	-	-	-	-	-	(8,219,690)	(8,219,690)
වර්ෂය තුළදී අත්පත් කරගත් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	15,167	15,167
<b>2015 දෙසැම්බර් 31 වන දිනට ශේෂය</b>	4,902,255	10,843,204	5,663	1,633,710	8,439,500	273,778	26,348,748	52,446,858

**4.3. රඳවාගත් ඉපැයුම් සහ වෙනත් සංචිත තුළ සංවලනයන්**

සමූහය	ව්‍යවස්ථාපිත සංචිතය	ප්‍රත්‍යාගණන සංචිතය	ප්‍රග්ධන සංචිතය	විශේෂ අවධානම් සංචිතය	පොදු සංචිතය	මුදල් ප්‍රවාහ ඉදිරි පුරැකුම්	විකිණීම සඳහා තබාගෙන ඇති මූල්‍ය වත්කම් පරිවර්තන සංචිතය රු. '000	රඳවාගත් ඉපැයීම්	එකතුව	පාලනයට හවුල් නොවන ගිණිකම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>2015 ජනවාරි 1 වන දිනට ශේෂය</b>	3,522,626	11,393,318	5,663	1,633,710	7,189,500	(15,797)	271,215	27,536,628	51,536,863	5,323,419	56,860,282
<b>සුපිරි වාසි බද්ද (43.1 සටහන)</b>								(3,413,319)	(3,413,319)	(214,400)	(3,627,719)
<b>2015 ජනවාරි 1 දිනට ශේෂය</b>	3,522,626	11,393,318	5,663	1,633,710	7,189,500	(15,797)	271,215	24,123,309	48,123,543	5,109,019	53,232,563
වර්ෂය වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-	-	13,898,051	13,898,051	1,169,941	15,067,993
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගය වෙනස්වීම්	-	-	-	-	-	-	162,726	-	162,726	36,120	198,846
ශුද්ධ ගිණිකම් ප්‍රතිලාභ බැඳීම	-	-	-	-	-	-	-	(635,377)	(635,377)	5	(635,372)
ප්‍රත්‍යාගණන අතිරික්තය	-	504,430	-	-	-	-	-	-	504,430	168,144	672,574
බැහැරකරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභය ප්‍රතිවර්තනය	-	(30,048)	-	-	-	-	-	30,048	-	-	-
කාලපරිච්ඡේදය තුළ සංචිතය වෙත මාරුකිරීම්	629,892	-	-	-	1,875,000	-	-	(2,504,892)	-	-	-
කාලපරිච්ඡේදය තුළ රඳවාගත් ඉපැයීම් වෙත මාරුකිරීම්	-	-	-	-	-	-	-	-	-	-	-
මහා භාණ්ඩාගාරය වෙත විශේෂ බදු/ලාභාංශ	-	-	-	-	-	-	-	(3,219,690)	(3,219,690)	-	(3,219,690)
වර්ෂය තුළදී අත්පත් කර ගත්	-	-	-	-	-	-	-	-	-	133,346	133,346
ගිණිකම් ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	-	(1,935)	(1,935)	(18)	(1,953)
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-	-	-	-	22,945	-	-	22,945	7,649	30,594
කොටස් හිඟතාව	-	-	-	-	-	-	-	609,561	609,561	140,439	750,000
ආශ්‍රිතයන්හි අලාභය නැවත මාරු කිරීම	-	-	-	-	-	-	-	51,758	51,758	-	51,758
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	0	0	(493,707)	(493,707)
වෙනත් විස්තීර්ණ ආදායම් මත බදු	-	-	-	-	-	-	-	(141,241)	(141,241)	(47,080)	(188,321)
<b>2015 දෙසැම්බර් 31 වන දිනට ශේෂය</b>	4,152,518	11,867,700	5,663	1,633,710	9,064,500	7,149	433,941	32,209,592	59,374,772	6,223,858	65,598,631

	ව්‍යවස්ථාපිත සංචිතය	ප්‍රත්‍යාගණන සංචිතය	පුනර්ගත සංචිතය	විශේෂ අවධානම් සංචිතය	පොදු සංචිතය	මුදල් ප්‍රවාහ ආරක්ෂණ සංචිතය	විධිනීම සඳහා නඩාගෙන ඇති මුද්‍රය වත්කම් පරිවර්තන සංචිතය	රුදවාගත් ඉපයීම්	එකතුව	පාලනයට හවුල් නොවන ගිණිකම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>2016 ජනවාරි 1 වැනි දිනට ශේෂය</b>	4,152,518	11,867,700	5,663	1,633,710	9,064,500	7,149	433,941	32,209,592	59,374,773	6,223,858	65,598,631
වර්ෂය වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-	-	16,721,972	16,721,972	1,233,956	17,955,928
විධිනීම සඳහා පවතින ආයෝජනවල සාධාරණ අගය වෙනස්වීම්	-	-	-	-	-	-	(128,446)	-	(128,446)	(38,583)	(167,029)
විධිනීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම මත සාධාරණ අගයේ ලාභය ප්‍රතිවර්තනය	-	-	-	-	-	-	(9,315)	0	(9,315)	-	(9,315)
ශුද්ධ ගිණිකම් ප්‍රතිලාභ බැඳීම	-	-	-	-	-	-	-	3,370,185	3,370,185	(7,837)	3,362,348
බැහැර කරන ලද දේපල මත ප්‍රත්‍යාගණන ලාභයේ ප්‍රතිවර්තනය	-	(3,295)	-	-	-	-	-	3,295	-	-	-
ප්‍රත්‍යාගණන අතිරික්තය	-	18,750	-	-	-	-	-	-	18,750	6,250	25,000
කාලපරිච්ඡේදය තුළ සංචිතය වෙත මාරු කිරීම්	749,737	-	-	-	(625,000)	-	-	(124,737)	-	-	-
කාලපරිච්ඡේදය තුළ රුදවාගත් ඉපයීම් වෙත මාරු කිරීම්	-	-	-	-	-	-	-	-	-	-	-
මහ භාණ්ඩාගාරය වෙනුවෙන් ගෙවන ලද විශේෂ බදු/ලාභාංශ (42.6 සටහන)	-	-	-	-	-	-	-	(8,219,690)	(8,219,690)	-	(8,219,690)
ගිණිකාරිත්වයේ වෙනස්වීම් හේතුවෙන් සංවලනයන්	-	-	-	-	-	-	-	(781,872)	(781,872)	776,130	(5,742)
ගිණිකම් ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	-	20,393	20,393	1,742	22,135
ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	-	-	-	-	0
ව්‍යුත්පන්න මුද්‍රය වත්කම් මත ලාභ සහ අලාභ	-	-	-	-	-	4,639	-	-	4,639	1,547	6,186
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-	-	(561,232)	(561,232)
කොටස් හිකුණු වියදම්	-	-	-	-	-	-	-	(13,018)	(13,018)	(4,339)	(17,357)
ආශ්‍රිතයන්ගේ අලාභය හැවර මාරුකිරීම්	-	-	-	-	-	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මත බදු	-	-	-	-	-	-	-	(588)	(588)	(166)	(754)
<b>2016 දෙසැම්බර් 31 වැනි දිනට ශේෂය</b>	<b>4,902,255</b>	<b>11,883,155</b>	<b>5,663</b>	<b>1,633,710</b>	<b>8,439,500</b>	<b>11,788</b>	<b>296,180</b>	<b>43,185,533</b>	<b>70,357,783</b>	<b>7,631,325</b>	<b>77,989,109</b>

**43.1 සුපිරි වාසි බද්ද**

2015 ඔක්තෝබර් 20 වෙනි දින සම්මත කරන ලද මුදල් කෙටුම්පත වෙනත් මුදල් පහතේ විධිවිධාන වලට කරන ලද සංශෝධන අනුව සමූහය සහ බැංකුව පිළිවෙළින් රුපියල් බිලියන 3.6ක් සහ රුපියල් බිලියන 2.7ක් වන සුපිරි වාසි බදු ගෙවීමට සටන් විය.

### 44. අසම්භව්‍ය බැරකම් සහ බැඳීම්

බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී විවිධ බැඳීම් ඇති කරගනිමින් සිය ගනුදෙනුකාර හවුලන්ට නෛතික සහන සහිත අසම්භව්‍ය බැරකම් වලට යටත් වේ. මෙබඳු ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු අලාභ කිසිවක් අපේක්ෂා නො කෙරේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>44.1 අසම්භව්‍ය බැරකම්</b>				
ප්‍රතිග්‍රහණ	35,510,881	43,434,794	35,510,881	43,434,794
සල්බන් ණය	58,600,161	57,179,170	58,600,969	57,179,978
ඇපකර	41,574,911	32,193,164	41,586,936	32,205,189
ඉදිරි හුවමාරු ගිවිසුම්	14,997,818	11,145,916	14,997,818	11,145,916
	<b>150,683,771</b>	<b>143,953,044</b>	<b>150,696,604</b>	<b>143,965,877</b>
<b>44.2 බැඳීම්</b>				
මුදා නොහරින ලද අයිත	75,745,887	37,579,540	75,745,887	37,579,540
	<b>75,745,887</b>	<b>37,579,540</b>	<b>75,745,887</b>	<b>37,579,540</b>
<b>මුළු අසම්භව්‍ය බැරකම් සහ බැඳීම්</b>	<b>226,429,659</b>	<b>181,532,584</b>	<b>226,442,491</b>	<b>181,545,416</b>

### 44.3 වෙනත් ප්‍රාග්ධන බැඳීම්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සිදුකොට නොමැති ප්‍රාග්ධන වියදම් මෙම මූල්‍ය ප්‍රකාශ වල පහත ප්‍රමාණ වලින් දැක්වේ.

	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
අනුමත සහ ගිවිසුම්ගත	871,783	2,940,620	1,294,619	3,668,014
අනුමත නමුත් ගිවිසුම්ගත නොවූ	330,614	5,700	784,877	140,610
	<b>1,202,397</b>	<b>2,946,320</b>	<b>2,079,496</b>	<b>3,808,624</b>

### 44.4 බැංකුව වෙත ලැබුණු තක්සේරු

2010/11 වර්ෂය සඳහා ආදායම් බදු වෙනුවෙන් රු. 2,422,289,525/- සඳහා තක්සේරු අංක ITA 13291100319V1 සහ 2011/12 ආදායම් බදු වෙනුවෙන් රුපියල් 1,383,827,443/- තක්සේරු අංක ITA 14271100064V1 දැනට වර්ෂය වෙනුවෙන් ගෙවිය යුතු බදු ලෙස පවතී. කෙසේ වෙතත් බැංකුව ඉහත කී තක්සේරු වෙනුවෙන් හිසි අයුරින් අභියාචනා ඉදිරිපත් කර ඇත.

ඉහත සඳහන් තක්සේරු මූල්‍ය ප්‍රකාශ මත කිසිදු සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බව බැංකුවේ බදු උපදේශකවරුන්ගේ මතය වේ.

### 44.5 බැංකුව සහ සමූහය තුළ සමාගම් වලට එරෙහි පැවරීම්

බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී තම ණය ගිවිසුම් යටතේ වන කොන්දේසි පැහැර හරින ණය ගන්නන්ට එරෙහිව නඩු පැවරීම් ඇතුළුව විවිධාකාරයේ නඩු පැවරීමට බැංකුව සම්බන්ධ වේ. ඇතැම් තත්ත්වයන් යටතේ ණය ගන්නන් ප්‍රතිවෝදනා මත බැංකුවට විරුද්ධව නඩු මගට බැසීම හෝ බසින බවට අභියෝග කිරීම සිදු වේ. බැංකුව කම්කරු විනිශ්චයසභා නඩු වලටද මුහුණ දෙමින් සිටී. කළමනාකාරීත්වයේ මතය වන්නේ සිය තක්සේරුව සහ බාහිර උපදේශකයන්ගේ අදහස් විමසීම මත දැනට පවතින නඩු කටයුතු බැංකුවේ සහ සමූහයේ මූල්‍ය තත්ත්වය හෝ සමස්තයක් වශයෙන් බැංකුවේ හෝ සමූහයේ ඉදිරි මෙහෙයුම් මත සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බවයි. බැංකුවට එරෙහිව නඩු පැවරීම්වල මුළු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 9.14 ක් වන අතර, ඒ පිලිබඳ විස්තර පහත දැක්වේ.

කලාපය	ප්‍රදේශය	අගය
නීති	නීති අංශය	1,280,724,029
බස්නාහිර 1	බස්නාහිර 1 කලාපය	92,212,786
	ගම්පහ	21,650,000
මධ්‍යම	මහනුවර	66,613,080
	මාතලේ	665,000
නැගෙනහිර	අම්පාර	1,000,000
	මඩකලපුව	3,654,000
උතුරු මැද	අනුරාධපුරය	10,500,000
දකුණ	ගාල්ල	207,100,000
	හම්බන්තොට	-
	මාතර	7,305,000
ඌව	බදුල්ල	96,084,632
	මොනරාගල	2,500,000
වයඹ	කුරුණෑගල	27,753,288
	පුත්තලම	12,895,100
සබරගමුව	කෑගල්ල	59,500,000
	රත්නපුර	3,500,000
බස්නාහිර 2	බස්නාහිර 2	2,000,000
	කළුතර	21,103,167
විශේෂ වත්කම් ඒකකය ආයතනික බැංකුකරණ අංශය		7,228,062,007
<b>එකතුව</b>		<b>9,144,822,090</b>

**45. මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමේදී පසු සිදුවීම්**

මූල්‍ය ප්‍රකාශනවල ගැලපුම් හෝ හෙළිදරව් කිරීම් අවශ්‍ය කරන කිසිදු තත්වයක් වාර්තාකරණයට පසුව උද්ගත වී නොමැත.

**46. සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්**

සියළුම කාර්ය මණ්ඩලයට සහන අනුපාතික වලට ඒකාකාර ලෙස අදාළ වන යෝජනාක්‍රම යටතේ ප්‍රධාන කළමනාකරණ පිරිස් ප්‍රයෝජනගත් ගනුදෙනු හැරුණු කොට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - LKAS 24 'සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්' අනුව සම්බන්ධිත පාර්ශ්ව ලෙස නිර්වචනය කෙරෙන පාර්ශ්ව සමග බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වල දී අනෙක් දුරින් පදනමින් වාණිජ අනුපාතික අනුව ගනුදෙනු සිදුකර ඇත. ණය දීමේ ක්‍රියාකාරකම්, තැන්පතු හාර ගැනීම, ශේෂ පත්‍රයෙන් බැහැර ගනුදෙනු සහ වෙනත් බැංකුකරණ හා මූල්‍ය සේවා සැපයීම් එම ගනුදෙනු වලට ඇතුළත් වේ.

**46.1 මව් පාර්ශ්වය සහ අවසාන පාලනය සහිත පාර්ශ්වය**

මහජන බැංකුව රජය සතු බැංකුවකි.

**46.2 ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ ඔවුන්ගේ සම්පතම පවුලේ සාමාජිකයන්**

බැංකුවේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ, මෙහෙයවීමේ සහ පාලනය කිරීමේ බලතල සහ වගකීම් සතු තැනැත්තන් ලෙස ප්‍රධාන කළමනාකරණ පිරිස් නිර්වචනය කරනු ලැබේ. සභාපති, විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂ වරුන්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය මෙබඳු ප්‍රධාන කළමනාකරණ පිරිස් අතරට අයත් වේ. යමෙකුගේ සම්පතම පවුලේ සාමාජිකයන් වන්නේ ආයතනය සමග ගනුදෙනු වලදී එම තැනැත්තා කෙරෙහි බලපෑමක් ඇති කිරීම හෝ එම තැනැත්තන්ගේ බලපෑමට ලක්වීම සිදු විය හැකි බවට අපේක්ෂා කරන පවුලේ සාමාජිකයන් වේ. අදාළ පුද්ගලයන් කලත්‍රයා සහ දරුවන්, පුද්ගලයාගේ කලත්‍රයාගේ දරුවන් සහ පුද්ගලයාගේ හා කලත්‍රයන් යැපෙන්නන් මේ අතර අයත් විය හැකිය.

**46.2.1 ප්‍රධාන කළමනාකාර පිරිස් වෙත හානිපූරණ**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	2016 රු. '000	2015 රු. '000
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	71,580	59,824
පශ්චාත් සේවා විශ්‍රාම වැටුප්	-	-
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ	-	-
කොටස් පාදක ගෙවීම්	-	-
වෙනත් දීර්ඝකාලීන ප්‍රතිලාභ	1,057	-

**46.2.2 ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සමඟ ගනුදෙනු**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	2016 රු. '000	2015 රු. '000
<b>(අ) ආදායම් ප්‍රකාශය තුළ අයිතම</b>		
පොලී ආදායම්	145	169
පොලී වියදම්	641	1,802

දෙසැම්බර් 31 දිනට	2016 රු. '000	2015 රු. '000
<b>(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ අයිතම</b>		
නිවාස උකස් කිරීම්	-	-
ණය කාඩ්පත්	979	268
මුදල් ආන්තික ණය	700	1,452
තැන්පතු	6,200	50,547
අැප	-	-

**46.3 සමූහයේ ආයතන සමඟ ගනුදෙනු**

බැංකුවේ පරිපාලිත සහ ආශ්‍රිත සමාගම් සමූහයේ ආයතන අතරට අයත් වේ.

**46.3.1 බැංකුවේ පරිපාලිත සහ ආශ්‍රිත සමාගම් සමඟ ගනුදෙනු**

වර්ෂයකුළු ගනුදෙනු තුළින් පැහැදිලිව සමාගාර ආදායම් සහ වියදම් වර්ෂය අවසානයේ දී ශේෂ පත්‍රයෙන් පිටත ගනුදෙනුවල මුළු ගිවිසුම්ගත මුදල සහ අදාළ සම්බන්ධ පාර්ශ්වයන් වෙත සහ වෙනත් ලැබියයුතු මුදල් පහත සාරාංශගත කර ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>(අ) ආදායම් ප්‍රකාශය තුළ අයිතම</b>				
පොලී ආදායම්	1,069,174	334,949	323	250
පොලී වියදම්	412,882	282,932	37,540	17,893
ලාභාංශ ආදායම්	1,512,109	1,540,621	-	-
වෙනත් ආදායම්	154,200	32,832	287,694	306,373
වෙනත් වියදම්	1,088	5,847	102,079	127,850

දෙසැම්බර් 31 වන දිනට	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>(අ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ අයිතම</b>				
වත්කම්				
ආයෝජන	1,325,766	1,475,766	-	-
ණය	9,614,090	6,747,758	-	-
අයිත	1,582,555	460,432	74,244	77,895
වත්කම් ඇපයට තැබූ සුරැකුම්	1,691,604	1,052,000	-	-
වෙනත් ලැබිය යුතු දෑ	2,472	4,004	177,751	171,853
	<b>14,216,487</b>	<b>9,739,960</b>	<b>251,995</b>	<b>249,748</b>
බැරකම්				
තැන්පතු	2,716,014	2,060,165	287,236	836,091
ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්	5,758,139	3,548,213	101,511	762,134
වෙනත් ගෙවිය යුතු දෑ	25,068	49,965	102,583	608,684
	<b>8,499,221</b>	<b>5,658,343</b>	<b>491,330</b>	<b>2,206,909</b>
<b>(ආ) ශේෂපත්‍රයෙන් පිටත අයිතම</b>				
ඇප	32,600	32,600	-	-

සටහන  
 සීමාසහිත පිපල්ස් ලිසිට් ප්‍රොපර් ඩිවෙලොප්මන්ට් සමාගම විසින් සිදු කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති 8 ක් වෙනුවෙන් බැංකුව 2016 වර්ෂය තුළ රුපියල් මිලියන 627.4 ක් සීමාසහිත පිපල්ස් ලිසිට් ප්‍රොපර් ඩිවෙලොප්මන්ට් වෙත ගෙවා ඇත.

**46.4 ශ්‍රී ලංකා රජය සහ රජය සතු ව්‍යාපාර සමග ගනුදෙනු**

බැංකුව විසින් ශ්‍රී ලංකා රජය සහ රජය සතු ව්‍යාපාර සමග කරන ලද ගනුදෙනු සහ ඵලඹේන ලද වැඩසටහන් පහත සඳහන් පරිදි වේ.

දෙසැම්බර් 31න් අවසන් වූ වර්ෂය සඳහා	2016 රු. '000	2015 රු. '000
<b>(අ) ආදායම් ප්‍රකාශය තුළ අයිතම</b>		
පොලී ආදායම්	24,787,413	28,098,736
වෙනත් ආදායම්	567,434	682,987
පොලී වියදම්	2,882,189	2,170,665

දෙසැම්බර් 31 වන දිනට	2016 රු. '000	2015 රු. '000
<b>(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ අයිතම</b>		
<b>වත්කම්</b>		
ණය	<b>294,920,331</b>	298,484,183
අයිතිය	<b>26,032,546</b>	57,795,209
බිල්පත්	<b>386,000</b>	605,813
	<b>321,338,877</b>	356,885,205
<b>බැරකම්</b>		
තැන්පතු - ඉල්ලුම	<b>21,043,539</b>	20,826,045
- ඉතුරුම්	<b>1,163,572</b>	1,381,955
- කාල	<b>63,577,652</b>	29,000,759
	<b>85,784,763</b>	51,208,759
<b>(ඇ) ස්කන්ධ වෙනස්වීම් තුළ අයිතම</b>		
ශ්‍රී ලංකා රජය වෙත ගෙවන ලද ලාභාංශ	<b>219,690</b>	219,690
මහා භාණ්ඩාගාරය වෙත ගෙවන ලද විශේෂ බදු/ලාභාංශ	<b>8,000,000</b>	3,000,000
<b>(ඈ) ශේෂපත්‍රයෙන් බැහැර අයිතම</b>		
ප්‍රතිග්‍රහණ	<b>32,041,603</b>	40,475,644
සලේඛන ණය	<b>42,341,843</b>	39,868,527
ඇප	<b>1,072,434</b>	1,536,672
	<b>75,455,880</b>	81,880,843

**46.5 බැංකුවේ සේවකයන් වෙනුවෙන් වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් සමග ගනුදෙනු**

බැංකුවේ සේවකයින් සඳහා වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් සමග කරන ලද ගනුදෙනු සහ ඵලඹෙන ලද වැඩ පිළිවෙළවල් පහත සඳහන් පරිදි වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	2016 රු. '000	2015 රු. '000
<b>(අ) ආදායම් ප්‍රකාශය තුළ අයිතම</b>		
පොලී වියදම්	<b>4,070,018</b>	3,715,109
ලබාදුන් දායකත්වය	<b>1,758,315</b>	1,476,772

දෙසැම්බර් 31 දිනට	2016 Rs. '000	2015 Rs. '000
<b>(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ අයිතම</b>		
<b>බැරකම්</b>		
තැන්පතු	<b>6,264,394</b>	1,855,611
ප්‍රති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණුම් සුරැකුම්පත්	<b>25,969,695</b>	27,483,865
යටත් කරන ලද කාලණය	<b>12,531,728</b>	15,032,542



### 47. මූල්‍ය උපකරණ වල සාධාරණ අගය

#### සාධාරණ අගයට වාර්තා කරනු ලබන මූල්‍ය උපකරණ

ආගණන ශිල්පීය ක්‍රම භාවිතා කරමින් සාධාරණ අගයට වාර්තා කරනු ලබන මූල්‍ය සාධන පත්‍ර වෙනුවෙන් සාධාරණ අගයන් නිශ්චය කෙරෙන ආකාරය පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. සාධනපත්‍ර ආගණනයේදී වෙළෙඳපොලට සහභාගි වන්නකු කළ හැකි උපකල්පන පිළිබඳ බැංකුවේ ඇස්තමේන්තුව මෙවාට අන්තර්ගත වේ:

#### ව්‍යුත්පන්න

වෙළෙඳපොල නිරීක්ෂණය කළ හැකි යෙදවුම් සමග ආගණන ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් ආගණනය කෙරෙන ව්‍යුත්පන්න නිපැයුම් වන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවහාර මුදල් හුවමාරු සහ ඉදිරි විදේශ විනිමය ගිවිසුම් වේ. වාර්තාගත අගය ගණනය කිරීම් භාවිතා කරමින් ඉදිරි මිල නියම කිරීම් හා හුවමාරු ආකෘති වඩාත්ම සුලබව යොදාගනු ලබන ආගණන ශිල්පීය ක්‍රම අතරට අයත් වේ. ප්‍රතිපාර්ශ්වයන්හි ශාය තත්ත්වය, විදේශ විනිමය තත්කාලීන සහ ඉදිරි අනුපාතික ඇතුළුව විවිධ යෙදවුම් මෙම ආකෘති ඇතුළත් කරගනී.

#### විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන

ආගණන ශිල්පීය ක්‍රම හෝ මිල නියම කිරීමේ ආකෘති යොදා ගනිමින් ආගණනය කෙරෙන විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන මුලිකවම මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ වලින් සමන්විත වේ. නිරීක්ෂණය කළ හැකි දත්ත හා නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් යන දෙකම භාවිතා කරන ආකෘති යොදා ගනිමින් මෙම වත්කම් ආගණනය කරනු ලැබේ. ආයෝජන ලාභියාගේ අනාගත මූල්‍ය කාර්යසාධනය පිළිබඳ උපකල්පන, එහි අවදානම් පැතිකඩ සහ ආර්ථික උපකල්පන, මෙම ආකෘති වෙනුවෙන් නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් අතරට අයත් වේ.

#### වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්

එක් එක් ස්වයංම වත්කම් වෙනුවෙන් සක්‍රීය වෙළෙඳපොල වල පවතින ප්‍රකාශිත (ගැලපුම් නොකළ) මිල ගණන් භාවිතා කරමින් වෙනත් වෙළඳ වත්කම් ආගණනය කරනු ලැබේ.

#### සාධාරණ අගය සහ සාධාරණ අගය අනුපිළිවෙල නිශ්චය කිරීම

ආගණන ශිල්පීය ක්‍රම මගින් මූල්‍ය සාධන පත්‍ර සාධාරණ අගය නිශ්චය කර ගෙළිදරව් කිරීම් සඳහා බැංකුව පහත සඳහන් අනුපිළිවෙල භාවිතා කරයි:

- 1 වැනි මට්ටම - ස්වයංම වත්කම් හෝ බැරකම් වෙනුවෙන් සක්‍රීය වෙළෙඳපොලවල පවතින ප්‍රකාශිත (ගැලපුම් නොකරන ලද) මිල ගණන්
- 2 වැනි මට්ටම - වාර්තා කෙරෙන සාධාරණ අගය මත සැලකිය යුතු බලපෑමක් සහිත සියළු යෙදවුම් සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි ආකාරයෙන් වන වෙනත් ශිල්පීය ක්‍රම
- 3 වැනි මට්ටම - වාර්තා කෙරෙන සාධාරණ අගය මත සැලකිය යුතු බලපෑමක් සහිත නිරීක්ෂණය කළ හැකි වෙළෙඳපොල දත්ත මත පදනම් නොවූ යෙදවුම් භාවිතා කරන ශිල්පීය ක්‍රම

පහත වගුව සාධාරණ අගය අනුපිළිවෙලේ මට්ටම අනුව සාධාරණ අගයට වාර්තා කෙරෙන මූල්‍ය සාධන පත්‍ර පිළිබඳ විශ්ලේෂණයක් පෙන්නුම් කරයි:

2016 දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව				සමුහය			
	1 මට්ටම රු.'000	2 මට්ටම රු.'000	3 මට්ටම රු.'000	එකතුව රු.'000	1 මට්ටම රු.'000	2 මට්ටම රු.'000	3 මට්ටම රු.'000	එකතුව රු.'000
<b>මූල්‍ය වත්කම්</b>								
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		15,056		15,056		21,196		21,196
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්								-
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	44,183,629			44,183,629	44,183,629			44,183,629
ප්‍රකාශිත - ස්කන්ධ සුරැකුම්පත්	850,579			850,579	1,391,111			1,391,111
- ශාය සුරැකුම්පත්	1,704,407			1,704,407	1,704,407			1,704,407
ඒකක භාර කුළ ආයෝජන		176,696		176,696		176,696		176,696
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර					1,398,730			1,398,730
අප්‍රකාශිත ස්කන්ධ සුරැකුම්පත්			529,125	529,125			731,484	731,484
ඒකක භාර කුළ ආයෝජන			-	-		131,378		131,378
සුරැකුම්පත්	996,714			996,714	996,714			996,714
	47,735,329	191,752	529,125	48,456,206	49,674,591	329,270	731,484	50,735,345
<b>මූල්‍ය බැරකම්</b>								
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		72,182		72,182		72,182		72,182

2015 දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව				සමූහය			
	1 මට්ටම රු.'000	2 මට්ටම රු.'000	3 මට්ටම රු.'000	එකතුව රු.'000	1 මට්ටම රු.'000	2 මට්ටම රු.'000	3 මට්ටම රු.'000	එකතුව රු.'000
<b>මූල්‍ය වත්කම්</b>								
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		4,109		4,109		24,853		24,853
වෙළඳාම් සඳහා රඳවා ගත් වෙනත් මූල්‍ය වත්කම්								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	91,259,390			91,259,390	91,259,390			91,259,390
මිල ප්‍රකාශිත ස්කන්ධ සුරැකුම්	1,214,660			1,214,660	1,787,249			1,787,249
ණය සුරැකුම්	746,999			746,999	746,999			746,999
ඒකක භාර වලආයෝජන		179,713		179,713		179,713		179,713
<b>විකිණීම සඳහා පවතින මූල්‍ය සාධනපත්‍ර</b>								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර					1,232,078			1,232,078
මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ සුරැකුම්			525,122	525,122			818,311	818,311
ඒකක භාර වල ආයෝජන		2,009,315		2,009,315		2,612,110		2,612,110
ණය සුරැකුම්	999,310			999,310	999,310			999,310
	94,220,359	2,193,137	525,122	96,938,618	96,025,026	2,816,676	818,311	99,660,013
<b>මූල්‍ය බැරකම්</b>								
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		112,149		112,149		112,149		112,149

සාධාරණ අගයට වාර්තා කෙරෙන 3 වැනි මට්ටමේ මූල්‍ය වත්කම් සහ බැරකම් වල ආරම්භක සහ අවසාන අගයන් වල සැසඳුමක් පහත වගුවෙන් පෙන්වුම් කෙරේ.

2016 දෙසැම්බර් 31 දිනට	බැංකුව					සමූහය				
	2016 ජනවාරි 1 දිනට	මූලික හෝ අමාත්‍ය දාය වාර්තාකර ඇති මුළු මාස/අමාත්‍ය රු.'000	වර්ෂය තුළ වාර්තා කර ඇති මුළු මාස/අමාත්‍ය රු.'000	මිලදී ගැනීම් / (විකුණුම්) රු.'000	2016 දෙසැම්බර් 31 දිනට රු.'000	2016 ජනවාරි 1 දිනට රු.'000	මූලික හෝ අමාත්‍ය දාය වාර්තාකර ඇති මුළු මාස/අමාත්‍ය රු.'000	වර්ෂය තුළ වාර්තා කර ඇති මුළු මාස/අමාත්‍ය රු.'000	මිලදී ගැනීම් / (විකුණුම්) රු.'000	2016 දෙසැම්බර් 31 දිනට රු.'000
<b>මූල්‍ය වත්කම්</b>										
<b>විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන</b>										
මිල ප්‍රකාශිත නොවූ ස්කන්ධ සුරැකුම්	525,122	-	4,003	-	529,125	818,311	-	(97,591)	10,764	731,484
3 වෙනි මට්ටමේ මුළු මූල්‍ය වත්කම්	525,122	-	4,003	-	529,125	818,311	-	(97,591)	10,764	731,484
මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
3 වැනි මට්ටමේ මුළු මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
3 වැනි මට්ටමේ මුළු ශුද්ධ මූල්‍ය වත්කම් / (බැරකම්)	525,122	-	4,003	-	529,125	818,311	-	(97,591)	10,764	731,484

2016 දෙසැම්බර් 31 දිනට	බැංකුව					සමූහය				
	2015 ජනවාරි 1 දිනට	ලාභය හෝ අලාභය තුළ වාර්තාකර ඇති මුළු ලාභ / (අලාභ)	වෙ. වි. ආ. තුළ වාර්තා කර ඇති මුළු ලාභ / (අලාභ)	මිලදී ගැනීම් / (විකුණුම්)	2015 දෙසැම්බර් 31 දිනට	2015 ජනවාරි 1 දිනට	ලාභය හෝ අලාභය තුළ වාර්තාකර ඇති මුළු ලාභ / (අලාභ)	වෙ. වි. ආ. තුළ වාර්තා කර ඇති මුළු ලාභ / (අලාභ)	මිලදී ගැනීම් / (විකුණුම්)	2015 දෙසැම්බර් 31 දිනට
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>මූල්‍ය වත්කම්</b>										
<b>විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන</b>										
මිල ප්‍රකාශන නොවූ ස්කන්ධ සුරැකුම්	480,003	-	45,119	-	525,122	639,088	-	161,311	17,912	818,311
3 වෙනි මට්ටමේ මුළු මූල්‍ය වත්කම්	480,003	-	45,119	-	525,122	639,088	-	161,311	17,912	818,311
<b>මූල්‍ය බැරකම්</b>										
3 වැනි මට්ටමේ මුළු මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
3 වැනි මට්ටමේ මුළු ශුද්ධ මූල්‍ය වත්කම් / (බැරකම්)	480,003	-	45,119	-	525,122	639,088	-	161,311	17,912	818,311

මූල්‍ය ප්‍රකාශන තුළ සාධාරණ අගයට වාර්තා නොකෙරෙන බැංකුවේ මූල්‍ය සාධාරණ තත්ත්ව වල ධාරණ අගයන් සහ සාධාරණ අගයන් පන්තිය අනුව සැසඳීමක් පහත දැක්වූ ඇත.

	බැංකුව				සමූහය			
	2016		2015		2016		2015	
	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>								
මුදල් සහ මුදල් සමානතා	64,008,639	64,008,639	27,963,708	27,963,708	67,695,584	67,695,584	30,692,205	30,692,205
මහ බැංකුව වෙත ශේෂයන්	63,049,516	63,049,516	42,947,711	42,947,711	63,049,516	63,049,516	42,947,711	42,947,711
බැංකු වෙත යෙදවුම්	32,772,978	32,772,978	8,097,147	8,097,147	32,772,978	32,772,978	8,097,147	8,097,147
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	71,528,031	71,528,031	114,606,980	114,606,980	72,205,378	72,205,378	115,519,933	115,519,933
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	890,528,101	890,131,993	768,514,659	770,950,189	1,013,921,293	1,010,121,909	869,780,503	874,139,280
කල්පිරීමකේන් රඳවාගත් මූල්‍ය ආයෝජන	96,171,734	88,900,668	86,604,889	83,331,585	101,069,681	93,818,878	91,089,198	87,816,475
<b>මූල්‍ය බැරකම්</b>								
බැංකු වෙත ගෙවිය යුතු	106,924,276	106,924,276	143,923,634	143,923,634	130,112,246	129,475,241	162,687,453	162,539,358
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	1,077,812,127	1,077,362,605	899,237,879	899,461,817	1,119,753,182	1,118,407,461	932,905,835	933,053,769
වෙනත් ණය ගැනීම්	27,184,535	27,184,535	48,159,101	48,159,101	42,296,376	42,296,376	63,107,816	63,107,816
යටත් කරන ලද කාලණය	12,531,728	12,531,728	15,032,542	15,032,542	36,525,796	36,525,796	30,907,240	30,907,240

**සාධාරණ අගයට ධාරණය නොකෙරෙන මූල්‍ය වත්කම් සහ බැරකම් වල සාධාරණ අගය**

මූල්‍ය ප්‍රකාශන තුළ දැනටමත් සාධාරණ අගයට වාර්තාකර නොමැති මූල්‍ය සාධන පත්‍ර සඳහා සාධාරණ අගයන් නිශ්චය කිරීමට යොදා ගන්නා ක්‍රම සහ උපකල්පන පහත විස්තර කෙරේ:

**සාධාරණ අගය ධාරණ අගයට ආසන්න වශයෙන් සමාන වන වත්කම්**

කෙටිකාලීන කල්පිරීමක් (මුල් කල්පිරීම වසරකට වඩා අඩු) සහිත මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් වෙනුවෙන් ධාරණ අගය ඒවායේ සාධාරණ අගයට ආසන්න වශයෙන් සමාන වන බවට උපකල්පනය කෙරේ. මෙම උපකල්පනය නිශ්චිත කල්පිරීමේ කාලයක් නොමැති ඉල්ලුම් තැන්පතු ඊක්ෂණ තැන්පතු සහ ඉතිරිකිරීමේ තැන්පතු සම්බන්ධයෙන්ද ආදේශ කරනු ලැබේ.

**ස්ථාවර අනුපාතික මූල්‍ය සාධන පත්‍ර**

ස්ථාවර පොලී අනුපාතික සහිත ණය සහ අත්තිකාරම් වාර්තා කරන කාලපරිච්ඡේදය අවසානයට පවතින වෙළඳපොළ අනුපාතික යොදා ගනිමින් සාධාරණ අගය නිශ්චය කරන ලද අතර, වෙනත් පොලී දරන විවලය ණය වල ධාරණ අගය සාධාරණ අගයට සමාන බවට සලකන ලදී. එයට ප්‍රතිවිරුද්ධ ලෙස එක් වසරකට වැඩි මුල් වලංගු කාලපරිච්ඡේදයක් සහිත ස්ථාවර තැන්පතු සහ කල්පිරීමේදී පොලිය ගෙවනු ලබන තැන්පතු වෙනුවෙන් වාර්තාකරණ කාලපරිච්ඡේද අවසානය වන විට ගනුදෙනුකරුවන්ට පිරිනමන ලද ප්‍රවර්තන වෙළඳපල අනුපාතික භාවිතා කරමින් වටිටම් කරන ලදී.

**48. ඛණ්ඩ අනුව මූල්‍ය වාර්තාකරණය**

	බැංකුකරණය		කල්බදු		සංචාර	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
පොලිය	108,787,090	91,988,391	9,434,887	6,415,476	459	462
විනිමය	2,572,743	3,050,646	-	-	-	-
කල්බදු	-	-	11,149,370	11,744,354	-	-
කොටස් වෙළඳාම/ලාභාංශ	147,580	178,410	47,837	40,643	-	-
කොමිස් මුදල් සහ ගාස්තු	3,948,052	3,712,146	414,561	324,051	-	-
වෙනත්	3,868,040	2,693,224	3,991,218	3,505,461	47,966	42,244
බාහිර ගනුදෙනුකරුවන් වෙතින්						
මුළු ආදායම	119,323,505	101,622,817	25,037,873	22,029,985	48,425	42,706
අන්තර් ඛණ්ඩ ආදායම						
පොලිය	1,183,166	415,154	416,190	293,298	3,420	2,376
කොමිස් මුදල් සහ ගාස්තු	-	-	219,837	193,256	-	-
කොටස් වෙළඳාම/ලාභාංශ	1,481,120	1,481,121	-	-	-	-
වෙනත්	126,569	129,871	119,598	142,242	-	-
වෙන් නොකරන ලද ආදායම	-	-	-	-	-	-
මුළු ආදායම	122,114,360	103,648,963	25,793,498	22,658,781	51,845	45,082
ඛණ්ඩ ප්‍රතිඵලය	20,813,661	19,519,520	6,262,990	6,836,061	14,795	12,365
වෙන් නොකරන ලද විභව	-	-	-	-	-	-
ආශ්‍රිතයන් වෙතින් ආදායම	-	-	-	-	-	-
ආදායම් බදු විභව	(5,818,969)	(6,921,678)	(1,703,580)	(2,129,573)	(1,412)	(1,924)
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-
පාලනයට යටත් නොවන හිමකම්	-	-	-	-	-	-
බැංකුවේ ස්කන්ධ දරන්නන් වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම - බදු අඩු කර	-	-	-	-	-	-
මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	-	-
පාලනයට යටත් නොවන හිමකම්	-	-	-	-	-	-
බැංකුවේ ස්කන්ධ දරන්නන් වෙනුවෙන් ලාභය	-	-	-	-	-	-
ඛණ්ඩ වත්කම්	1,302,048,447	1,176,595,163	159,241,009	129,209,259	114,426	107,103
ආශ්‍රිතයන් තුළ ආයෝජන	-	-	-	-	-	-
මුළු වත්කම්	1,302,048,447	1,176,595,163	159,241,009	129,209,259	114,426	107,103
ඛණ්ඩ බැරකම්	1,242,399,591	1,127,100,422	132,318,929	104,714,808	44,446	48,457
මුළු ස්කන්ධ හා බැරකම්	1,302,048,447	1,176,595,163	159,241,009	129,290,259	114,426	107,103

මුද්‍ර		ගැළපීම්		සමුහය	
2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
353,235	129,497	(1,618,530)	(704,981)	116,957,141	97,828,845
-	-	-	-	2,572,743	3,050,646
-	-	(1,088)	(5,847)	11,148,282	11,738,507
-	-	-	-	195,417	219,053
2,440	1,210	(219,837)	(193,256)	4,145,216	3,844,151
884	4,590	(231,539)	(272,113)	7,676,570	5,973,406
356,559	135,297	(2,070,994)	(1,176,197)	142,695,368	122,654,608
-	-	-	-	1,602,776	710,828
-	-	-	-	219,837	193,256
-	-	-	-	1,481,120	1,481,121
-	-	-	-	246,167	272,113
-	-	(1,495,748)	(1,481,121)	(1,495,748)	(1,481,121)
356,559	135,297	(3,566,742)	(2,657,318)	144,749,519	123,830,806
(174,528)	(30,773)	-	-	26,916,918	26,337,173
-	-	-	-	(1,483,595)	(2,216,010)
-	-	-	-	-	-
46,568	-	-	-	(7,477,394)	(9,053,173)
-	-	-	-	17,955,929	15,067,991
-	-	-	-	(1,233,956)	(1,169,941)
-	-	-	-	16,721,972	13,898,050
-	-	-	-	17,955,928	15,067,991
-	-	-	-	3,238,571	76,368
-	-	-	-	21,194,499	15,144,359
-	-	-	-	(1,196,908)	(1,334,761)
-	-	-	-	19,997,591	13,809,598
3,499,015	3,655,522	(20,504,884)	(14,829,847)	1,444,398,017	1,294,737,201
-	-	-	-	-	-
3,499,015	3,655,522	(20,504,884)	(14,829,847)	1,444,398,017	1,294,737,201
3,046,643	3,082,113	(18,514,637)	(12,927,652)	1,359,206,909	1,221,936,572
3,499,015	3,655,522	(20,504,884)	(14,829,847)	1,444,398,017	1,294,737,201

### 49. මූල්‍ය අවදානම් කළමනාකරණය

#### හැඳින්වීම

මූල්‍ය අතරමැදිකයෙකු ලෙස එහි එදිනෙදා මෙහෙයුම් හරහා බැංකුව අවදානම් සමුදායකට නිරාවරණය වන අතර, නිරසාර අගය නිර්මාණය කිරීම තහවුරු කිරීම පිණිස මෙම නිරාවරණයන් කල්වේලා ඇතිව සක්‍රීයව හඳුනාගෙන කළමනාකරණය කිරීම නිරන්තරයෙන්ම වේ. ණය, වෙළඳපොළ, දුර්වලතා හා මෙහෙයුම් අවදානම් බැංකුවේ ප්‍රධාන අවදානම් නිරාවරණයන් අතරට අයත්ව ඇත. වැඩි වැඩියෙන් ක්‍රියාශීලී සහ තරඟකාරී මෙහෙයුම් පරිසරයක්, විකාශය වන අවදානම් සහ වැදගත් නියාමන තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් බැංකුව අඛණ්ඩව අවදානම් කළමනාකරණය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක්ව පවතී.

#### අවදානම් කළමනාකරණ රාමුව

අවදානම් අධීක්ෂණය කිරීම, අවදානම් හැඹුරුවේ මට්ටම් නිශ්චය කිරීම, අවදානම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ යොදවා ඇති අවදානම් කළමනාකරණ ක්‍රියාවලි සහ ක්‍රියා පටිපාටිවල සම්පූර්ණතාව බව සහතික කිරීම සම්බන්ධ ඉහළම වගකීම සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය උසුලයි. අවදානම් හා සබැඳි වගකීම් ඉටු කිරීමේ දී මාණ්ඩලීය සමෝධානික අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වන අතර, ක්‍රියාත්මක කිරීමේ අවදානම් පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්තිමය රාමු, ප්‍රමිති සහ ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණවත් බව සහ සම්පූර්ණතාවය සහතික කිරීම මගින් අවදානම් හා සබැඳි සියලු අංශ වෙනුවෙන් ස්වාධීන අධීක්ෂණය සපයයි. මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවට අතිරේකව මාණ්ඩලීය විධායක ණය කමිටුව, මාණ්ඩලීය විගණන කමිටුව සහ මාණ්ඩලීය ආයෝජන කමිටුව ද අධ්‍යක්ෂ මණ්ඩලයට එහි අවදානම් හා සබැඳි වගකීම් ඉටු කිරීමේ දී සහායවෙයි. විධායක මට්ටමේ දී වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව ද බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලි සම්පූර්ණතාව ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ දී නිරන්තරයෙන්ම කාර්යභාරයක් ඉටු කරයි.

මහජන බැංකු සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව, අවදානම් කළමනාකරණය සඳහා පදනම සපයන අතර සමූහයට බලපෑමට ඉඩ ඇති සියළු ආකාරයේ අවදානම් හා අවදානම් පරාමිතීන් ගෙන හැර දක්වා අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වෙනුවෙන් විධායක සහ මාණ්ඩලීය වගකීම් පැවරීම සිදු කරයි. වර්ධන සහ අවදානම් ප්‍රතිස්ථාපනය යෝග්‍ය ලෙස තුලනය කරනු ලබන බව සහ වෙළඳපොළ තත්ත්වයන්හි සහ සමූහයේ ක්‍රියාකාරකම්වල වෙනස් වීම් පිලිබිඹු කිරීම සඳහා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ පද්ධති නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලබන බව සහතික කිරීම උදෙසා සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව සකස් කරනු ලැබ ඇත.

මෙම රාමුව, වගකීම් පැහැදිලිව හඳුනාගැනීම සහ ප්‍රඥාපවේන ලෙස වෙන් කිරීම සහතික කරන තෙවැදෑරුම් ආරක්ෂක පෙළ ආකෘතිය මත පදනම් වී ඇති අතර, එය සමූහයට එහි අවදානම් පාරදෘශ්‍ය සහ සම්මත ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලබා දී තිබේ.

අවදානම් හැඹුරුව: අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම් හැඹුරුව නියම කරනු ලබන අතර තම උපායමාර්ගික සහ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නවලදී සංවිධානය ගැනීමට සුදානම් අවදානම් වර්ග හා ප්‍රමාණය එයින් පැහැදිලිව විදහා දක්වනු ලැබේ. පුළුල් පරාසයක වන විචල්‍යයන් හරහා සහන සීමා හා අවදානම් ක්‍රියාත්මක ලක්ෂ්‍ය ආකාරයෙන් එය ප්‍රකාශනය.

#### අවදානම් කළමනාකරණ ඒකකය

අවදානම් කළමනාකරණ ඒකකය බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයන් වෙනුවෙන් සමස්ත විධායක වගකීම උසුලයි. ප්‍රධාන අවදානම් නිලධාරී (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණ) එහි ප්‍රධානියා වන අතර, ව්‍යාපාර ඒකක වලින් මෙන්ම ලාභ සහ පරිමා ඉලක්ක වලින් ද ස්වාධීනව ක්‍රියාත්මක වේ. ණය, වෙළඳපොළ සහ මෙහෙයුම් අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස නිශ්චිත වගකීම් සහිතව අවදානම් කළමනාකරණ ඒකකය යටතේ වෙන් වෙන් ඒකක තුනක් ස්ථාපනය කරනු ලැබ ඇත.

#### ණය අවදානම්

ගනුදෙනුකරුවන් සහ ප්‍රතිපාර්ශ්වයන් ඔවුන්ගේ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අසමත්වීම තුළින් උද්ගත වීමට හැකියාව ඇති අලාභ ලෙස ණය අවදානම නිර්වචනය කෙරේ. මූල්‍ය ආයතනයක් ලෙස මෙය සමූහයේ එක් ප්‍රධාන අවදානම් නිරාවරණයන් අතරින් එකක් වන අතර, ණය හා අත්තිකාරම් කළම මෙන්ම මූල්‍ය අප, ණයවර ලිපි හා ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිකුත් කරන ලද හෝ භාරගත් ප්‍රතිග්‍රහණ වේනීන් මෙය පැහැනගී. පැහැර හැරීම් අවදානම, ප්‍රතිපාර්ශ්ව, ව්‍යාපාර අංශ හෝ භූගෝලීය ප්‍රදේශ සංකේන්ද්‍රණය යන ආකාරවලින් ණය අවදානම ඇතිවීමේ හැකියාව පවතී.

බැංකුවේ ණය අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සමස්ත වගකීම උසුලන මෙහෙයුම් කමිටුව ලෙස මාණ්ඩලීය විධායක ණය කමිටුව ක්‍රියා කරයි. අවදානම් කළමනාකරණ අංශය තුළ ක්‍රියාත්මක වන ණය පාලන අංශය, ව්‍යාපාර නිමැවුම් වලින් ස්වාධීනව ක්‍රියාත්මක වන අතර, ව්‍යාපාර ඒකක මට්ටමේදී සියලු ණය අවදානම් කළමනාකරණ ප්‍රයත්නයන් මෙහෙයවයි. ණය අවදානම් කළමනාකරණය සම්බන්ධ මූලික වගකීම ව්‍යාපාර ඒකක වෙත පැවරී ඇති අතර, ණය පාලන අංශය විසින් කරනු ලබන ස්වාධීන සමාලෝචන එයට අනුපූරක වේ.


බහුවිධ මට්ටම් වලදී පවරන ලද අනුමත කිරීමේ බලතල, නිශ්චිත අවදානම් හැඹුරුවට අනුකූලව මනා ලෙස නිශ්චය කරන ලද ණය නිර්ණායක සහ විවක්ෂණශීලී සීමාවන් ඇතුළත් විස්තීර්ණ ණය ඇගයුම් යාන්ත්‍රණයක්, සමූහයේ ණය ප්‍රතිපත්ති තුළට අයත් වන ප්‍රධාන අංශ අතර වේ. ආපසු ගෙවීමේ හැකියාව සහ අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද අවදානම් ශ්‍රේණිගත කිරීමේ ලකුණු කාඩ්පත් ණය ගන්නන් මූලිකව තක්සේරු කරනු ලබන අතර, ණය ලබා දීමට සුදුසු බව ඇගයීම සඳහා ලකුණු 9 ක තක්සේරු කිරීමේ පරිමාණයක් භාවිතා කරනු ලැබේ. ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගන්නන් හා මූල්‍ය ආයතන වෙනුවෙන් ඔවුන්ටම විශේෂිත වූ ලකුණු කාඩ්පත් සකස් කරනු ලැබ ඇත. යොදවා ඇති අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘති විවිධ අවදානම් සාධක නියෝජනය කරන අතර, පැහැර හැරීමේ සම්භාවිතාව හා පැහැර හරිනු ලැබුවහොත් සිදුවන අලාභය පුරෝකචනය කිරීමේ හැකියාව ඒවාට ඇත.

**ආතති පරීක්ෂණය**

**i. අක්‍රීය ණය වැඩිවීම**

ප්‍රකාශයේ ප්‍රමාණය	සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්බව අනුපාතිකය	
	I ස්ථරය	I ස්ථරය + II ස්ථරය
5%	9.71%	12.01%
10%	9.63%	11.93%
20%	9.47%	11.77%


ප්‍රාග්ධන ප්‍රමාණවත් බව මත අක්‍රීය ණය වැඩිවීමේ බලපෑම



**ii. අක්‍රීය ණය කාණ්ඩවල සෘණ විතැන්වීම්**

අක්‍රීය ණය වල සෘණ විතැන්වීම්	සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්බව අනුපාතිකය	
	I ස්ථරය	I ස්ථරය + II ස්ථරය
50%	9.72%	12.02%
80%	9.68%	11.98%
100%	9.66%	11.96%


අක්‍රීය ණය කාණ්ඩවල සෘණ විතැන්වීම් ප්‍රාග්ධන ප්‍රමාණවත්බව අනුපාතිකය මත බලපෑම



**iii. උකස්කරයන්ගේ බලෙන් විකිණිය හැකි අගයෙහි පහත බැසීම**

ප්‍රකාශයේ ප්‍රමාණය	උකස්කරයන්ගේ බලෙන් විකිණිය හැකි අගයෙහි පහත බැසීම	
	I ස්ථරය	I ස්ථරය + II ස්ථරය
5%	9.75%	12.04%
10%	9.70%	12.00%
15%	9.66%	11.95%


උකස්කරයන්ගේ බලෙන් විකිණිය හැකි අගයෙහි පහත බැසීම ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකය මත බලපෑම



**ණය ගුණාත්මකබව විශ්ලේෂණය**

ණය දර්ශකය	2014 %	2015 %	2016 %
අක්‍රීය ණය අනුපාතිකය (NPL)	3.20	2.45	<b>1.95</b>
කල් ඉකුත්වූ ණය අනුපාතිකය (%)	19.59	10.5	<b>9.78</b>
ප්‍රතිපාදන ආවරණය	84.3	98.3	<b>110.4</b>
කර්මාන්තයෙහි සාමාන්‍ය අක්‍රීය ණය අනුපාතය	4.2	3.2	<b>2.7</b>

**අක්‍රීය ණය ප්‍රතිශතයෙහි සහ කල්ගුණවූ ණය අනුපාතික ප්‍රතිශතයෙහි විශ්ලේෂණය**



**දරාසිටින උකස්කරයන් සහ වෙනත් ණය වැඩි කිරීම**

අතිරේක ඇප විශේෂයක් යොදාගන්නා අතර, තක්සේරුව වෙළඳපොළ තත්ත්වයන් පිළිබිඹු කරන බවට වගබලා ගැනීම සඳහා මේවා නිරන්තරයෙන් සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ. බැංකුව සාපේක්ෂ වශයෙන් විවිධ වූ උකස්කරයන් හඬන්නු කරන අතර එමගින් යම් විශේෂිත වත්කම් පන්තියක සිදුවිය හැකි මිළ පහත වැටීම් වල බලපෑම සීමා කෙරේ.

**ණය අවදානම සංකේන්ද්‍රණය**

යම් විශේෂිත අංශයක්, ගිණවුමක්, කලාපයක් හෝ ගනුදෙනුකරුවෙකු / කණ්ඩායමක් වෙත ඉහළ ණයදීම නිරාවරණයක් මගින් ණය අවදානම සංකේන්ද්‍රණය වීම පැන නගී. බැංකුවේ අවදානම් හැමුරුව, විශේෂිත අංශ හා නිපැයුම් වෙනුවෙන් නිරාවරණ සීමා නිශ්චය කරන අතර අවදානම් අංශය, මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේවා නිතිපතා අධීක්ෂණය කරනු ලැබේ. හැඟි එන අවදානම් සහ මෙහෙයුම් පරිසරය තුළින් ඉදිරිපත් කෙරෙන අවස්ථා සහ සන්දර්භය තුළ සීමාවන් සමාලෝචනය කර ගැලපෙන අයුරින් වෙනස් කිරීම සිදු වේ.

**ණය සංකේන්ද්‍රණය අවදානම් සීමාවන්ට අනුකූල වීම**

	Q4 - 2016	H1 සීමාව
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය සමඟ)	0.12	
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය නොමැතිව)	0.05	0.15
කර්මාන්ත බණ්ඩ (ශ්‍රී ලංකා රජය සමඟ)	0.20	
කර්මාන්ත බණ්ඩ (ශ්‍රී ලංකා රජය නොමැතිව)	0.14	0.20

**භාහිරකරණය වූ ණය සහ අත්තිකාරම් සහ ආයෝජන ණය සුරැකුම්**

භාහිරකරණය වූ ණය සහ අත්තිකාරම් සහ ආයෝජන ණය සුරැකුම් ආදායම් ප්‍රකාශය තුළ භාහිරකරණ අලාභ වාර්තා කිරීමේ අවශ්‍යතාව තක්සේරු කිරීම සඳහා බැංකුව සෑම මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනටම සිය තනි තනිව සැලකිය යුතු වැදගත්කමකින් යුත් ණය සහ ලැබිය යුතු දෑ සමාලෝචනය කරයි. විශේෂයෙන්ම භාහිරකරණ අලාභ නිශ්චය කරන විට අනාගත මුදල් ප්‍රවාහ ප්‍රමාණය හා අස්ථිරතාව කිරීමේ දී කළමනාකාරීත්වයෙහි විනිශ්චය අවශ්‍ය වේ.

තනි තක්සේරුව මත පදනම්ව භාහිරකරණය අවශ්‍ය නොවන්නේ නම් එවිට එබඳු තනි තනිව වැදගත් වන ණය හා ලැබිය යුතු දෑ සමාන අවදානම් ගනිලක්ෂණ සහිත වත්කම් කාණ්ඩවල සාමූහිකව තක්සේරු කරනු ලැබේ. මෙම සාමූහික තක්සේරුව ණය කළමනාකරු ජෛනිහාසික කාර්යසාධනය (ණය ගිණිකාරීත්ව වර්ග, ගිණ මට්ටම්, කාර්යක්ෂමතා යනාදිය) සහ අවදානම් සංකේන්ද්‍රණයෙහි බලපෑම පිළිබඳ විනිශ්චය සහ ආර්ථික දත්ත සැලකිල්ලට ගනී.

	2016 රු. '000	2015 රු. '000
<b>කේවල වශයෙන් තක්සේරු කරන ලද ණය</b>		
ක්‍රමක්ෂය කරන ලද පිරිවැය	61,578,045	56,942,293
භාහිරකරණය වෙනුවෙන් වෙන්කිරීම්	(43,589,172)	(42,741,371)
දෙසැම්බර් 31 වැනි දිනට ධාරණ අගය	17,988,873	14,200,922
<b>සාමූහිකව තක්සේරු කරන ලද ණය</b>		
ක්‍රමක්ෂය කරන ලද පිරිවැය	889,245,904	772,291,678
භාහිරකරණය වෙනුවෙන් වෙන්කිරීම්	(16,706,676)	(17,977,941)
දෙසැම්බර් 31 වැනි දිනට ධාරණ අගය	872,539,228	754,313,737

**ද්‍රවශීලතා අවදානම**

බැංකුවේ ගිවිසුම්ගත බැඳීම් නිසි පරිදි හා නිසි කලට ඉටු කිරීමට අසමත් වීම තුළින් පැනනගින ඉපැයුම් අහිමි වීම හා/හෝ ප්‍රාග්ධන සිඳි යාමේ හැකියාව ද්‍රවශීලතා අවදානම වේ. එහි වත්කම් හා බැරකම් කල්පිරීම් කළඹට ආවේණික වූ නොගැලපීම, බැංකුව අනිවාර්යයෙන්ම ද්‍රවශීලතා අවදානම් වලට ලක්වීමේ අනතුරට පත් කරන අතර එබඳු අවදානම් කළමනාකරණ බැංකුවේ මෙහෙයුම්වලට අත්‍යවශ්‍ය අංගයක් වේ.

බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුව, බැංකුව සිය ගිවිසුම්ගත බැඳීම් කාලානුරූපී පදනමින් ඉටු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පවත්වාගන්නා බව සහතික කිරීම අරමුණු කරයි. ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය අධීක්ෂණය කරන ප්‍රධාන පාලන කමිටුව වත්කම් බැරකම් කමිටුව වන අතර, අත්‍යන්තර ඉලක්ක වලට මෙන්ම නියාමන අවශ්‍යතාවන්ට අනුකූලතාව සහතික කිරීම පිණිස එය බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය අඩුකිරීමට අධීක්ෂණය කරයි.



ප්‍රවාහ සහ ව්‍යාපාර වස්තු ද්විත්ව ප්‍රවේශ හරහා බැංකුව ද්‍රවශීලතාව මගී. වත්කම් හා බැරකම් වල කල්පිරීම මත පදනම්ව විවිධ කාලපටි තුළ ගැලීම් සහ බැහැරට ගැලීම් අතර අයෝග්‍ය ගැලපීම් විශ්ලේෂණය කිරීම මගින් ප්‍රවාහ ක්‍රමය ද්‍රවශීලතාව මැනීම සිදු කරයි. තැන්පතු වලට ණය අනුපාතය, බැඳීම් අනුපාතය (අයිතාංග උපයෝජනය නොකළ කොටස/උපයෝජනය නොකළ අන්තර් බැංකු ණය සීමා), සංස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සහ සමුච්චිත නොගැලපීම් වැනි ප්‍රධාන අනුපාත අනුව ව්‍යාපාර වස්තු ක්‍රමය ද්‍රවශීලතාව මිනුම්කරණය කරයි.

**ඉතිරි ගිවිසුම්ගත කල්පිරීම අනුව මූල්‍ය වත්කම් සහ බැරකම් විශ්ලේෂණයට  
2016 දෙසැම්බර් 31 වැනි දිනට වත්කම් සහ බැරකම් වල කල්පිරීම් පැතිකඩ**

	මාස 1 - 3	මාස 3 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ට වැඩි	එකතුව	
						2016	2015
<b>වත්කම්</b>							
මුදල් හා මුදල් සමාන දෑ	64,008,639	-	-	-	-	<b>64,008,639</b>	31,164,235
මහබැංකුව වෙත ශේෂ	18,340,380	21,975,095	7,562,901	7,125,655	8,045,486	<b>63,049,516</b>	42,947,711
බැංකු වෙත ඇති තැන්පතු	32,772,978	-	-	-	-	<b>32,772,978</b>	8,097,147
බැංකු වෙත ඇති ව්‍යුත්පන්න	15,057	-	-	-	-	<b>15,057</b>	4,109
වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	29,534,617	17,380,694	-	-	-	<b>46,915,311</b>	93,400,763
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	12,638,762	19,177,281	7,555,529	6,975,298	25,181,160	<b>71,528,031</b>	111,406,452
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	157,353,321	238,758,256	94,066,767	86,842,867	313,506,890	<b>890,528,101</b>	768,514,659
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	1,525,839	-	-	-	-	<b>1,525,839</b>	3,533,745
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් දරා සිටින	38,174,562	9,640,898	27,843,044	13,190,230	7,323,000	<b>96,171,734</b>	86,604,889
පරිපාලන සමාගම් වල ආයෝජන	-	-	-	-	1,325,766	<b>1,325,766</b>	1,475,766
ආශ්‍රිත සමාගම් වල ආයෝජන	-	-	-	-	-	<b>-</b>	-
කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	110,514	<b>110,514</b>	126,889
දේපල, පිරිසිදු සහ උපකරණ	-	-	-	-	17,224,026	<b>17,224,026</b>	16,303,749
ආයෝජන දේපල	-	-	-	-	184,006	<b>184,006</b>	185,712
පෙර ගෙවුම් කල්බදු	-	-	-	-	512,184	<b>512,184</b>	536,321
විලම්බිත බදු වත්කම්	-	-	-	-	-	<b>-</b>	-
වෙනත් වත්කම්	9,992,868	1,750,937	1,922,917	1,862,131	647,891	<b>16,176,745</b>	12,293,016
<b>2016 මුළු වත්කම්</b>	<b>364,357,024</b>	<b>308,683,162</b>	<b>138,951,158</b>	<b>115,996,182</b>	<b>374,060,922</b>	<b>1,302,048,447</b>	
<b>2015 මුළු වත්කම්</b>	<b>324,597,604</b>	<b>266,586,507</b>	<b>163,751,945</b>	<b>146,407,585</b>	<b>275,251,523</b>		<b>1,176,595,164</b>

	මාස	මාස	වසර	වසර	වසර 5 ට	එකතුව	
	1-3	3-12	1-3	3-5	වැඩි	2016	2015
<b>වගකීම්</b>							
බැංකු වෙත ගෙවිය යුතු	85,550,955	21,373,321	-	-	-	<b>106,924,276</b>	143,923,634
බැංකු වෙත ව්‍යුත්පන්න	72,181	-	-	-	-	<b>72,181</b>	112,149
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	304,565,956	351,141,312	108,350,130	102,250,071	211,504,658	<b>1,077,812,127</b>	899,237,880
වෙනත් ණය ගැනුම්	21,750,560	5,433,974	-	-	-	<b>27,184,535</b>	48,159,100
හිකුත් කරන ලද ණය සුරැකුම්පත්	-	-	-	-	-	-	-
ජංගම බඳු බැරකම්	2,432,266	-	-	-	-	<b>2,432,266</b>	3,845,472
විලම්බිත බඳු බැරකම්	-	-	-	-	63,479	<b>63,479</b>	361,106
වෙනත් ප්‍රතිපාදන	-	-	-	-	-	-	-
වෙනත් බැරකම්	8,402,984	6,159,032	477,254	339,728	-	<b>15,378,998</b>	16,428,542
පරිපාලිත වෙත ගෙවිය යුතු	-	-	-	-	-	-	-
ණයකර	-	2,500,894	5,002,486	5,028,348	-	<b>12,531,728</b>	15,032,542
ප්‍රකාශිත ප්‍රාග්ධනය	-	-	-	-	7,201,998	<b>7,201,998</b>	7,201,998
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	4,902,255	<b>4,902,255</b>	4,152,518
වෙනත් සංචිත	-	-	-	-	21,195,855	<b>21,195,855</b>	21,846,751
රඳවා ගත් ඉපැයීම්	-	-	-	-	26,348,748	<b>26,348,748</b>	16,293,473
<b>මුළු වගකීම් 2016</b>	<b>422,774,903</b>	<b>386,608,533</b>	<b>113,829,871</b>	<b>107,618,146</b>	<b>271,216,994</b>	<b>1,302,048,447</b>	
<b>මුළු වගකීම් 2015</b>	<b>397,223,718</b>	<b>344,880,406</b>	<b>99,398,822</b>	<b>94,426,986</b>	<b>242,573,145</b>		<b>1,176,595,162</b>
<b>ශුද්ධ 2016</b>	<b>(58,417,879)</b>	<b>(77,925,371)</b>	<b>25,121,287</b>	<b>8,378,035</b>	<b>102,843,928</b>		
<b>ශුද්ධ 2015</b>	<b>(72,626,114)</b>	<b>(78,293,899)</b>	<b>64,353,123</b>	<b>51,980,599</b>	<b>32,678,378</b>		
<b>මුළු ස්කන්ධ සහ වගකීම් 2016</b>	<b>364,357,024</b>	<b>308,683,162</b>	<b>138,951,158</b>	<b>115,996,182</b>	<b>374,060,922</b>	<b>1,302,048,447</b>	
<b>මුළු ස්කන්ධ සහ වගකීම් 2015</b>	<b>324,597,604</b>	<b>266,586,507</b>	<b>163,751,945</b>	<b>146,407,585</b>	<b>275,251,523</b>		<b>1,176,595,162</b>
<b>සමුච්චිත පරතරය</b>	<b>(58,417,879)</b>	<b>(77,925,371)</b>	<b>25,121,287</b>	<b>8,378,035</b>	<b>102,843,928</b>		
<b>සමුච්චිත බැරකම්</b>	<b>364,357,024</b>	<b>446,454,568</b>	<b>585,405,726</b>	<b>701,401,907</b>	<b>1,075,462,829</b>		
සමුච්චිත පරතරය සමුච්චිත බැරකම් වල ප්‍රතිශතයක් ලෙස	-16%	-17%	4%	1%	10%		
කල් පිරීමේ පරතර සීමා	-40%	25%	10%	10%	0%		

ද්‍රවශීලතා ප්‍රකාශන - ද්‍රවශීලතා වගකීම් අඩුවීම (ශ්‍රී ලංකා රුපියල්)

දේ. වක.ඒ.	2016.12.31 දිනට ඡේදය	1 වැනි සිදුවීම් පෙළ	2 වැනි සිදුවීම් පෙළ	3 වැනි සිදුවීම් පෙළ
ප්‍රකාශයෙහි ප්‍රමාණය		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (රු. මිලියන)	<b>229,148</b>	229,148	229,148	229,148
මුළු බැරකම්: (රු. මිලියන)	<b>1,054,427</b>	1,054,427	1,054,427	1,054,427
බැරකම් අඩුවීම (රු. මිලියන)		52,721	105,443	158,164
සංශෝධිත ද්‍රවශීල බැරකම් (රු. මිලියන)		1,001,706	948,984	896,263
සංශෝධිත ද්‍රවශීල වත්කම් (රු. මිලියන)		176,427	123,705	70,984
ප්‍රකාශයෙන් පසු ද්‍රවශීල වත්කම් අනුපාතය	<b>21.73%</b>	17.61%	13.04%	7.92%

ද්‍රවශීලතා ප්‍රකාශන - ද්‍රවශීල වගකීම් වල පහත බැසීම (එ.ජ.ඩො.)


අත්වෙරළ බැංකුකරණ ඒකකය	2016.12.31 දිනට ශේෂය	1 වැනි සිදුවීම්පෙළ	2 වැනි සිදුවීම් පෙළ	3 වැනි සිදුවීම් පෙළ
ප්‍රකාශන ප්‍රමාණය		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (ඇ.එ.ජ.ඩො. '000)	202,041	202,041	202,041	202,041
මුළු බැරකම් (ඇ.එ.ජ.ඩො. '000)	899,586	899,586	899,586	899,586
බැරකම් වල පහත බැසීම (ඇ.එ.ජ.ඩො. '000)		44,979	89,959	134,938
ප්‍රතිශෝධිත ද්‍රවශීල බැරකම් (ඇ.එ.ජ.ඩො. '000)		854,606	809,627	764,648
ප්‍රතිශෝධිත ද්‍රවශීල වත්කම් (ඇ.එ.ජ.ඩො. '000)		157,062	112,082	67,103
ප්‍රකාශන පසුව ද්‍රවශීල වත්කම් අනුපාතිකය	22.46%	18.38%	13.84%	8.78%

මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් වල කල්පිරීම් විශ්ලේෂණය ආනති පරීක්ෂාව:

නිරන්තරයෙන් සංවලනය වන මුදල් වකිත මුදල් සහ සිල්ලර මුදල් ආපසු ගැනුම්

	මාස 1 දක්වා	මාස 1-3	මාස 3-6	මාස 6-9	මාස 9-12	වර්ෂ 1-3	වර්ෂ 3-5	වර්ෂ 5 ට වැඩි
සීමාව	-20%	-40%	-50%	-50%	-25%	-10%	-10%	0%
ආනතියට ලක් නොවූ	30%	3%	-1%	-14%	-17%	-9%	-8%	0%
i වැනි සිදුවීම් පෙළ	-14%	-26%	-22%	-18%	-19%	-11%	-10%	0%
ii වැනි සිදුවීම් පෙළ	-17%	-27%	-23%	-18%	-19%	-11%	-10%	0%
iii වැනි සිදුවීම් පෙළ	-24%	-31%	-25%	-20%	-20%	-11%	-10%	0%

නිරන්තරයෙන් සංවලනය මුදල් (වකිත මුදල්) හා සිල්ලර මුදල් ආපසු ගැනුම් මගින් මාස 1 දක්වා කාලපරිච්ඡේදය තුළ පරතරය මත බලපෑම



### වෙළඳපොළ අවදානම

වෙළඳපොළ අවදානම යනු පොලී අනුපාතික, කොටස් මිල ගණන්, විදේශ විනිමය අනුපාතික සහ බැඳුම්කර සහ වෙළඳ භාණ්ඩ වැනි වෙළඳ විචල්‍යයන්හි අහිතකර සංවලනයන් වල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය සාධන පත්‍ර වල ඉපයුම්, වෙළඳපොළ හෝ අනාගත මුදල් ප්‍රවාහ වෙනස්වීම් තුළින් පැන නැගීමට ඉඩ ඇති අලාභ වේ. වෙළඳපොළ අවදානම වලට බැංකුව නිරාවරණය වීම මූලිකවම එහි වෙළඳ හා වෙළඳ නොවන පොත්වල පොලී අනුපාතික අවදානම හා එහි සාපේක්ෂ වශයෙන් වැදගත් උසස් කළඹ වෙතින් රන් මිල ගණන් වල නිරාවරණය ලෙසින් සිදු වේ.

මාණ්ඩලීය මට්ටමේදී, බැංකුවේ වෙළඳපොළ අවදානම් කළමනාකරණ රාමුව, ප්‍රතිපත්ති හා අවදානම් නැඹුරුවෙහි සීමා සම්බන්ධයෙන් මණ්ඩලයට නිර්දේශ ලබා දීමේ වගකීම ද ඇති මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ විසින් වෙළඳපොළ අවදානමට නිරාවරණය වීම අධීක්ෂණය කරනු ලැබේ. විධායක මට්ටමකදී, වත්කම්, බැරකම් කළමනාකරණ කමිටුවට වෙළඳපොළ අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ සහ බැංකුවේ වෙළඳපොළ අවදානම් නිරාවරණයන් නිශ්චය කරන ලද අවදානම් නැඹුරුව තුළ පවතින බවට වගබලා ගැනීමේ වගකීම පැවරී ඇත. බැංකුවේ වෙළඳපොළ අවදානම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති අතරට වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රතිපත්තිය, භාණ්ඩාගාර කළමනාකරණ ප්‍රතිපත්තිය, විදේශ විනිමය අවදානම් ප්‍රතිපත්තිය සහ ආතති පරීක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය ඇතුළත් වේ. වෙළඳපොළ හා සබැඳි සියළු අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, බලපෑම අවම කිරීම, අධීක්ෂණය හා ඒවා පිළිබඳ වාර්තාකරනය සඳහා පද්ධති, ක්‍රියා පටිපාටි, මෙවලම් හා ශිල්පීය ක්‍රම පිළිබඳව මෙම රාමු සාමූහිකව මඟ පෙන්වීම ලබා දෙයි. හැඟි එන වෙළඳපොළ අවදානම් සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රතිපත්ති නිරන්තරයෙන් සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

බැංකුවේ වෙළඳ කළඹ තුළ වෙළඳපොළ අවදානම් නිරාවරණයන් මැනීම හා පාලනය කිරීම පිණිස යොදා ගනු ලබන ප්‍රධාන මෙවලම වන්නේ අවදානමට පත් අගයයි. වෙළඳ කළඹක අවදානමට පත් අගය වන්නේ නිශ්චිත ලෙස දැක්වූ සම්භාවිතාවක් (විශ්වසනීය මට්ටම) සහිත අහිතකර වෙළඳ සංවලනයක් වෙතින් නිශ්චිත කාලපරිච්ඡේදයක් මුළුල්ලේ (දැරීම් කාලසීමාව) කළඹ මත පැන නැගිය හැකි ඇස්තමේන්තු කළ අලාභයයි. බැංකුව විසින් භාවිතා කරනු ලබන (අවදානමට පත් අගය) ආකෘති 99% ක විශ්වාසනීය මට්ටම මත පදනම්ව ඇති අතර දින 10ක දැරීම් කාලයක් උපකල්පනය කරයි. භාවිතා කෙරෙන (අවදානමට පත් අගය) ආකෘතිය ප්‍රධාන වශයෙන්ම ඓතිහාසික අනුකරණය කිරීම මත පදනම් වේ.

බැංකුව, වෙළඳපොළ අවදානම් වෙනුවෙන්, විශේෂයෙන්ම විදේශ විනිමය, පොලී අනුපාතික සහ අගනකුන් මිල අවදානම් වෙනුවෙන් (අවදානමට පත් අගය) සීමා යොදා ගනී.

(අවදානමට පත් අගය) සීමාවන්හි සමස්ත ව්‍යුහය මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ සමාලෝචනයට හා අනුමැතියට යටත් ය. අවදානමට පත් අගය සීමාවන් වෙළඳ කළඹවෙත පවරනු ලැබේ. අවදානම් කළමනාකරණ අංශයේ මෙහෙයවීම යටතේ භාණ්ඩාගාර මැදපෙළ කාර්යාලය විසින් අවම වශයෙන් දිනකට වරක් අවදානමට පත් අගයන් අවදානමට පත් අගය සීමාවන්ට එරෙහිව මිනුම්කරණය හා නිරීක්ෂණය කරනු ලැබේ.


### පොලී අනුපාතික අවදානම

පොලී අනුපාතිකය සහ ණය පැතුරුම් වල වෙනස්වීම් අනුව අගය උච්චාවචනය වන වත්කම් වලට බැංකුව නිරාවරණය වීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි ඉපයුම් සහ ප්‍රාග්ධන අලාභ, පොලී අනුපාතික අවදානම වේ. බැංකුවේ ණය කළඹ, වෙළඳ සුරැකුම්පත් සහ තැන්පතු බැරකම් වෙතින් එහි පොලී අනුපාතික අවදානමට නිරාවරණය වීම සිදුවේ. කාලසීමා පරතර විශ්ලේෂණය, අවදානමට පත් අගය සහ අවදානමට පත් ඉපයුම්, පොලී අනුපාතික අවදානම මිනුම්කරණය පිණිස යොදා ගනු ලබන ශිල්පීය ක්‍රම අතර වේ. කාලසීමා පරතරය සහ පොලී අනුපාතික අවදානමට සමස්ත නිරාවරණය තහවුරු කර ගැනීම පිණිස, අනුපාතික සංවේදී වත්කම් ඒවායේ කල්පිරීමේ කාලය මත පදනම්ව කාණ්ඩවලට වෙන් කර ගනු ලැබේ.

### පොලී අනුපාතික අවදානම වෙනුවෙන් ආතති පරීක්ෂාව


2016	සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්බව අනුපාතිකය	
	i ස්තරය	i ස්තරය + ii ස්තරය
Q1	8.19%	10.82%
Q2	8.10%	10.71%
Q3	7.09%	9.54%
Q4	8.59%	10.89%

### අනුපාතිකය 1%කින් වැඩිවීම ප්‍රාග්ධන ප්‍රමාණවත් බව මත ඇතිකරන බලපෑම



## 2016 වර්ෂය වෙනුවෙන් දෛනික අවදානමට පත් අගය


ඇ.ඒ.ඩො.



### විනිමය අනුපාතික ප්‍රකාශන ආතති පරීක්ෂාව

ප්‍රකාශන සංයෝගයේ ප්‍රමාණය	ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අනුපාතිකය	
	i ස්ථරය	i ස්ථරය + ii ස්ථරය
5%	9.78%	12.07%
10%	9.76%	12.06%
15%	9.75%	12.04%

### විනිමය අනුපාතිකවල අහිතකර සංචලන මගින් ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අනුපාතිකය මත බලපෑම



### ස්කන්ධ අවදානම


බැංකුව විසින් දරා සිටිනු ලබන ස්කන්ධ ආයෝජනවල අගයෙහි උච්චාවචනයන් වෙනස්වීමට නිරාවරණයන් තුළින් ස්කන්ධ අවදානම පැන නගී. බැංකුවේ ස්කන්ධ අවදානම් නිරාවරණයන්ට මූලික වශයෙන්ම හේතුවන්නේ එහි විකිණීම සඳහා පවතින ආයෝජන කළඹ වන අතර පරිපාලිත සාමාන්‍ය තුළ බැංකුව විසින් කරනු ලබන උපායමාර්ගික ආයෝජන ඉන් බැහැර කරයි.

සියළු ආයෝජන ප්‍රතිපත්ති සකස් කිරීම සහ බැංකුවේ නිශ්චිත අවදානම් හැඹුරුව සමග අනුකූලව එහි ආයෝජන අවදානම් කළමනාකරණය කරනු ලබන බවට වගබල ගැනීම සමන්ධයෙන් මාණ්ඩලීය ආයෝජන කමිටුව වගකීම උසුලයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත

කරන ලද ආයෝජන බැංකුකරන ප්‍රතිපත්ති අත්පොත, ස්කන්ධ අවදානම් මෙන්ම ප්‍රමාණය හා අලාභ හැච්චීමේ සීමා වෙනුවෙන් ක්‍රියා පටිපාටි, මෙවලම් හා ශිල්පීය ක්‍රම පැහැදිලිව ප්‍රකාශ කරයි.

ප්‍රකාශන සංයෝගයේ ප්‍රමාණය	ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අනුපාතිකය	
	i ස්ථරය	i ස්ථරය + ii ස්ථරය
5%	9.78%	12.08%
10%	9.77%	12.07%
20%	9.75%	12.05%

### ස්කන්ධ මිල ගණන්වල අහිතකර සංචලන ප්‍රාග්ධන ප්‍රමාණවත් බව මත බලපෑම



### මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවන හෝ අසාධාරණ අගයන්ගේ ක්‍රියාවලි, පිරිස් හා පද්ධති හෝ බාහිර සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස සෘජුව හෝ වක්‍රව අලාභ ඇතිවීම. බාසල් II නිර්වචනයන්ට අනුව මෙහෙයුම් අවදානමට නෛතික අවදානම ඇතුළත් වන නමුදු එය උපාය මාර්ගික සහ කීර්තිනාම අවදානම බැහැර කරයි. මෙහෙයුම් අවදානම සාමාන්‍ය ව්‍යාපාර ක්‍රියාකාරකම් නිපැයුම් හා ක්‍රියාවලි තුළ පවතී.

බැංකුවේ මෙහෙයුම් අවදානම කළමනාකරණ රාමුව, විවිධ වර්ගයේ මෙහෙයුම් අවදානම්

නිරාවරණයන් කළමනාකරණය කිරීම පිණිස යොදවා ඇති ප්‍රතිපත්ති, ව්‍යුහයන් හා ක්‍රියාවලි පැහැදිලිව ගෙන හැර දක්වයි. මාණ්ඩලීය සමෝධානික අවදානම් කළමනාකරණ කමිටුවේ සහාය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රතිපත්ති සකස් කිරීම සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවේ ශක්තිමත් බව තහවුරු කිරීමේ වගකීම උසුලයි.

අලාභ සිදුවීම සටහන් කර අවදානම් කළමනාකරණ ඒකකය හරහා විශේෂිත අවදානම් කළමනාකරණ කමිටුව වෙත ආර්ථික පදනමින් වාර්තා කරනු ලැබේ. ඒ අතර, යොදවා ඇති මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාවලි වල සඵලදායක බව පිලිබඳව අගයන්තර විගණන ඒකකයද අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහතිකය ලබා දෙයි.

### ප්‍රාග්ධන කළමනාකරණය

ප්‍රාග්ධනය මත නියාමන අවශ්‍යතා මෙන්ම අනාගත වර්ධන අභිලාෂයන් සහ බැංකුවට ඇති අරමුදල් සම්පාදන විකල්ප සැලකිල්ලට ගනිමින් බැංකුවේ ප්‍රාග්ධන කළමනාකරණ රාමුව සැලසුම් කරනු ලැබ ඇත.

බාසල් II සම්මුතිය මත පදනම් වූ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග මත පදනම් වෙමින් ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අනුපාතිකය ආගණනය කරනු ලබන අතර මුළු අවදානම් බර තැබූ වත්කම්වලට අදාළව මූලික ප්‍රාග්ධනය (I ස්ථරය) සමග 5% ට නොඅඩු ප්‍රාග්ධන ස්ථරය ඇතුළුව (මුළු ප්‍රාග්ධනය) 10%ක අවම සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකයක්ද පවත්වා ගැනීම බැංකුව වෙතින් අපේක්ෂා කරනු ලැබේ. බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුව, විවිධ වර්ගයේ මෙහෙයුම් අවදානම් නිරාවරණයන් කළමනාකරණය කිරීම පිණිස යොදවා ඇති ප්‍රතිපත්ති, ව්‍යුහයන් හා ක්‍රියාවලි පැහැදිලිව ගෙන හැර දක්වයි. මාණ්ඩලීය සංකලිත අවදානම් කළමනාකරණ කමිටුවේ සහාය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රතිපත්ති සකස් කිරීම සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවේ ශක්තිමත් බව තහවුරු කිරීමේ වගකීම උසුලයි.

2015 දෙසැම්බර් 31 වැනි දිනට සහ 2016 දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රාග්ධනය සහ අනුපාතිකය ආගණනය කිරීම පිළිබඳ විස්තර පහත දැක්වේ.

**ප්‍රාග්ධන ප්‍රමාණවත් බව**

**අවදානම් මත බර තැබූ වත්කම් ආගණනය**

ශේෂපත්‍රය මත නිරාවරණය වීම්	බැංකුව					සමූහය					
	ශේෂය		අවදානම් බර	අවදානම් බර තැබූ ශේෂය		ශේෂය		අවදානම් බර	අවදානම් බර තැබූ ශේෂය		
	2016 රු. '000	2015 රු. '000		%	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000		2015 රු. '000	%	2016 රු. '000
දෙසැම්බර් 31 වන දිනට											
<b>වත්කම්</b>											
ශ්‍රී ලංකා රාජ්‍ය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත ගිණිකම්පෑම	<b>231,026,166</b>	219,495,737	0	-	-	<b>237,322,843</b>	227,073,856	0	-	-	
විදේශීය ස්වේච්ඡා රාජ්‍යය සහ ඔවුන්ගේ මහ බැංකු මත ගිණිකම්පෑම	-	-	0-150	-	-	-	-	0-150	-	-	
රාජ්‍ය අංශයේ ආයතන මත ගිණිකම්පෑම	<b>54,122,141</b>	64,674,803	20-150	<b>54,122,141</b>	64,674,803	<b>54,122,141</b>	64,674,803	20-150	<b>54,122,141</b>	64,674,803	
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු මත ගිණිකම්පෑම	-	-	0-150	-	-	-	-	0-150	-	-	
බැංකු මත ගිණිකම්පෑම	<b>60,499,642</b>	37,226,258	20-150	<b>16,206,123</b>	12,678,030	<b>63,869,916</b>	39,069,414	20-150	<b>17,141,125</b>	13,046,661	
මූල්‍ය ආයතන මත ගිණිකම්පෑම	<b>12,471,163</b>	10,285,202	20-150	<b>3,374,067</b>	3,832,711	<b>1,755,699</b>	2,269,588	20-150	<b>1,715,699</b>	2,229,588	
ආයතනික ගිණිකම්පෑම	<b>73,845,280</b>	44,731,140	20-150	<b>63,962,678</b>	42,242,704	<b>73,845,280</b>	44,731,140	20-150	<b>63,962,678</b>	42,242,704	
සිල්ලර ගිණිකම්පෑම	<b>278,731,664</b>	181,115,899	75-100	<b>219,337,089</b>	167,099,753	<b>413,446,229</b>	282,381,746	75-100	<b>354,051,654</b>	268,365,600	
නිවාස දේපල මගින් ඈප තබන ලද ගිණිකම්පෑම	<b>85,553,941</b>	84,791,851	50-100	<b>42,776,971</b>	42,395,926	<b>85,553,941</b>	84,791,851	50-100	<b>42,776,971</b>	42,395,926	
වාණිජ දේපල මගින් ඈප තබන ලද ගිණිකම්පෑම	-	-	100	-	-	-	-	100	-	-	
අක්‍රීය වත්කම්	<b>5,123,452</b>	5,479,814	50-150	<b>6,833,290</b>	7,354,505	<b>5,123,452</b>	5,479,814	50-150	<b>6,833,290</b>	7,354,505	
මුදල් අයිතම	<b>35,216,706</b>	21,872,683	0-20	<b>340,888</b>	145,706	<b>35,736,229</b>	22,758,024	0-20	<b>340,888</b>	145,706	
දේපල පිරිසහ සහ උපකරණ	<b>17,920,219</b>	17,025,783	100	<b>17,928,696</b>	17,025,783	<b>24,137,157</b>	23,418,025	100	<b>24,137,157</b>	23,418,025	
වෙනත් වත්කම්	<b>5,673,726</b>	3,703,127	100	<b>5,673,726</b>	3,703,127	<b>7,876,331</b>	4,733,899	100	<b>7,876,331</b>	4,733,899	
<b>එකතුව</b>	<b>860,184,100</b>	690,402,298		<b>430,555,669</b>	361,153,048	<b>1,002,789,218</b>	801,382,160		<b>572,957,934</b>	468,607,417	

ශේෂපත්‍රයෙන් බැහැර තිරුවර්ණය වීම්	බැංකු					සමුහය				
	ශේෂය		ණය	ණය සමානතා		ශේෂය		ණය	ණය සමානතා	
	2016 රු. '000	2015 රු. '000	පරිවර්තන සාධකය (%)	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000	පරිවර්තන සාධකය (%)	2016 රු. '000	2015 රු. '000
<b>සාධන පත්‍ර</b>										
සෘජු ණය ආදේශක	12,025,934	9,109,861	100	12,025,934	9,109,861	12,025,934	9,109,861	100	12,025,934	9,109,861
ගනුදෙනු හා සබැඳි අසම්පාදනයන්	26,379,227	18,936,531	50	13,189,614	9,468,266	26,379,227	18,936,531	50	13,189,614	9,468,266
කෙටිකාලීන ස්වයං අවර වන වෙළඳ සබැඳි අසම්පාදනයන්	58,851,071	74,395,196	20	11,770,214	14,879,039	58,851,071	74,395,196	20	11,770,214	14,879,039
බැංකුව සමග ණය අවදානම ඊළඳන අවස්ථාවේදී සහන සහිත විකුණුම් සහ ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් සහ වත්කම් විකුණුම්	-	-	100	-	-	-	-	100	-	-
නොගිම් ගිවිසුමක් සටහන් බැඳීම්	-	-	50	-	-	-	-	50	-	-
මුල් කල්පිරීමේ කාලය වසරක් දක්වා වන හෝ කොන්දේසි විරහිතව ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි වෙනත් බැඳීම්	18,690,495	6,597,534	0-20	3,738,099	1,319,507	18,690,495	6,597,534	0-20	3,738,099	1,319,507
මුල් කල් පිරීමේ කාලය වසරක් දක්වා වන බැඳීම්	-	-	20	-	-	-	-	20	-	-
මුල් කල් පිරීමේ කාලය වසරකට වැඩි වෙනත් බැඳීම්	-	-	50	-	-	-	-	50	-	-
විදේශ විනිමය ගිවිසුම්	15,283,877	6,897,760	0-5	305,678	137,955	15,283,877	6,897,760	0-5	305,678	137,955
පොලී අනුපාතික ගිවිසුම්			0-3					0-3		
<b>එකතුව</b>	<b>131,230,604</b>	<b>115,936,882</b>		<b>41,029,539</b>	<b>34,914,628</b>	<b>131,230,604</b>	<b>115,936,882</b>		<b>41,029,539</b>	<b>34,914,628</b>

ප්‍රාග්ධන ආගණනය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
<b>1 වෙනි ස්ථරය - මූලික ප්‍රාග්ධනය</b>				
ගෙවා හිමි සාමාන්‍ය කොටස්/පොදු ව්‍යාපාර වස්තු/පැවරූ ප්‍රාග්ධනය	7,201,998	7,201,998	7,201,998	7,201,998
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	4,902,253	4,152,518	4,902,253	4,152,518
ප්‍රකාශිත රඳවා ගත් ලාභ	29,058,070	22,404,508	46,002,961	37,635,137
පොදු සහ වෙනත් සංචිත	10,078,873	10,703,873	10,078,873	10,703,873
සුළු කොටස්කරුවන්ගේ හිමිකම			7,631,326	6,223,858
<b>සුළු කොටස්කරුවන්ගේ හිමිකම - 1 වෙනි ස්ථරය</b>	<b>858,937</b>	<b>882,178</b>	<b>814,312</b>	<b>717,122</b>
<b>වෙනත් අස්පාශ්‍ය වත්කම්</b>	<b>110,514</b>	<b>126,889</b>	<b>428,324</b>	<b>462,355</b>
ඒකාබද්ධ නොවූ බැංකුකරණ සහ මූල්‍ය පරිපාලිත සමාගම් වල ආයෝජනය කළ 50%	660,408	660,408		
වෙනත් බැංකු සහ මූල්‍ය ආයතනවල ප්‍රාග්ධනයන්හි ආයෝජනය කළ 50%	88,015	94,881	375,988	254,767
<b>මුළු සුදුසුකම්ලත් මූලික ප්‍රාග්ධනය (1 වෙනි ස්ථරය)</b>	<b>50,382,257</b>	<b>43,580,719</b>	<b>75,003,099</b>	<b>65,200,262</b>
<b>2 වෙනි ස්ථරය - අතිරේක ප්‍රාග්ධනය</b>				
ප්‍රත්‍යාගණන සංචිත (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද පරිදි)	5,179,916	5,179,916	5,179,916	5,179,916
පොදු ප්‍රතිපාදන	6,433,369	5,524,594	7,075,574	6,252,700
අනුමත යටත් කරන ලද ණයකර	960,000	1,940,000	960,000	1,940,000
<b>අඩු කිරීම් - දෙවන ස්ථරය</b>				
ඒකාබද්ධ නොවූ බැංකුකරණ සහ මූල්‍ය පරිපාලිත සමාගම් වල ආයෝජනය කළ 50%	660,408	660,408		
වෙනත් බැංකු සහ මූල්‍ය ආයතනවල ප්‍රාග්ධනයන්හි ආයෝජනය කළ 50%	88,018	94,881	375,988	254,767
<b>මුළු සුදුසුකම්ලත් අතිරේක ප්‍රාග්ධනය (2 වෙනි ස්ථරය)</b>	<b>11,824,859</b>	<b>11,889,221</b>	<b>12,839,502</b>	<b>13,117,849</b>
<b>මුළු ප්‍රාග්ධන පදනම</b>	<b>62,207,116</b>	<b>55,469,940</b>	<b>87,842,601</b>	<b>78,318,111</b>

අනුපාත ආගණනය	බැංකුව		සමූහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ණය අවදානම් වෙනුවෙන් මුලු අවදානම් බර තැබූ වත්කම්	430,547,192	361,153,048	572,957,933	468,607,417
වෙළඳපොල අවදානම් වෙනුවෙන් මුලු අවදානම් බර තැබූ වත්කම්	9,058,972	10,016,183	9,669,792	10,362,889
මෙහෙයුම් අවදානම් වෙනුවෙන් මුලු අවදානම් බර තැබූ වත්කම්	75,063,357	70,798,307	94,398,530	87,887,959
<b>මුළු අවදානම් බර තැබූ වත්කම්</b>	<b>514,669,521</b>	<b>441,967,537</b>	<b>677,026,255</b>	<b>566,858,265</b>
<b>මූලික ප්‍රාග්ධන අනුපාතය 1 වෙනි ස්ථරය - (අවම අවශ්‍යතාව 5%)</b>	<b>9.8%</b>	<b>9.9%</b>	<b>11.08%</b>	<b>11.50%</b>
මූලික ප්‍රාග්ධනය _____ x 100				
මුළු අවදානම් මත බර තැබූ වත්කම්				
<b>මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය 10%)</b>	<b>12.1%</b>	<b>12.6%</b>	<b>12.97%</b>	<b>13.82%</b>
මුළු ප්‍රාග්ධන පදනම _____ x 100				
මුළු අවදානම් මත බර තැබූ වත්කම්				

සටහන: ඉහත වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද බාසල් 11 මාර්ගෝපදේශ සමඟ අනුකූලව සකස් කර ඇත.



**50. බදු පෙර ලාභය තුළ අන්තර්ගත මුදල් නොවන අයිතමයන්**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
දේපල, පිරිසහ සහ උපකරණවල ක්ෂයවීම	955,723	847,134	1,192,618	1,125,098
බදුකර දේපලවල ක්‍රමක්ෂය	66,542	67,737	66,866	72,319
පෙරගෙවුම් කල්බදු ක්‍රමක්ෂය	24,136	24,350	24,136	24,350
අස්පාශය වත්කම් ක්‍රමක්ෂය	34,186	30,867	49,508	45,325
ආයෝජන දේපල වල ක්ෂයවීම	1,707	1,707	1,707	1,707
ණය සහ අන්තිකාරම් මත හානිකරන අලාභ	1,246,748	3,739,914	692,083	3,768,281
වෙනත් හානිකරණයන්	-	-	670,170	2,006,139
විකිණීම සඳහා පවතින සාධන පත්‍රවල සාධාරණ ආගණනය මත ලාභය	(9,315)	-	(9,315)	-
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභය	(98,471)	(62,145)	(131,611)	(68,455)
ව්‍යුත්පන්න මූල්‍ය සාධනපත්‍ර වෙනස්වීම්	(50,916)	112,896	(30,124)	(8,120)
විකුණුම් සුරැකුම්පත්‍ර සාධාරණ අගයෙහි වෙනස්වීම්	365,143	280,232	365,143	280,232
කල්පිරීම තෙක් දරා සිටින ආයෝජන වල ආධිකය ක්‍රමක්ෂය	288,849	289,381	288,849	289,381
	<b>2,824,333</b>	<b>5,332,075</b>	<b>3,180,031</b>	<b>7,534,618</b>

**51. මෙහෙයුම් වත්කම් වෙනස්වීම්**

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
ව්‍යුත්පන්න මූල්‍ය සාධන පත්‍ර වෙනස්වීම්				
ණය සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සහ හිමිකරු කොටස් වල ශුද්ධ වැඩිවීම				
ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයක් දරා සිටින	46,120,310	(33,792,529)	46,152,364	(33,940,396)
මහ බැංකුව සමග ඇති ශේෂයෙහි ශුද්ධ වැඩිවීම	(20,101,805)	637,161	(20,101,805)	637,161
වෙනත් බැංකු වෙත රැඳවුම් වල ශුද්ධ වැඩිවීම	(24,675,831)	5,584,278	(24,675,831)	5,584,278
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	39,878,421	18,082,404	40,114,028	20,686,277
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	(123,260,188)	(145,045,512)	(144,832,872)	(149,554,464)
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන වල ශුද්ධ වැඩිවීම/අඩුවීම	1,994,619	(91,543)	2,236,468	249,430
වෙනත් වත්කම් වෙනස්වීම්	(3,883,726)	(1,722,610)	(4,931,985)	(3,233,868)
	<b>(83,928,201)</b>	<b>(156,348,351)</b>	<b>(106,039,634)</b>	<b>(159,571,583)</b>

## 52. මෙහෙයුම් බැරකම් වෙනස්වීම්

	බැංකුව		සමුහය	
	2016 රු. '000	2015 රු. '000	2016 රු. '000	2015 රු. '000
වෙනත් බැංකු වෙත ගෙවිය යුතු දෑ වෙනස්වීම්	<b>(36,999,355)</b>	168,691	<b>(32,565,210)</b>	239,486
වෙනත් බැංකු, ගනුදෙනුකරුවන් වෙතින් තැන්පතු සහ හිකුත් කරන ලද ණය සුරැකුම්පත් වෙනස්වීම්	<b>178,574,247</b>	105,896,147	<b>186,847,347</b>	100,944,040
වෙනත් ණය ගැනීම් වෙනස්වීම්	<b>(20,974,565)</b>	34,716,204	<b>(20,811,439)</b>	31,716,610
වෙනත් ප්‍රතිපාදන වෙනස්වීම්	-	-	-	-
වෙනත් බැරකම් වෙනස්වීම්	<b>525,345</b>	(1,866,236)	<b>1,849,368</b>	99,563
පරිපාලිත වෙත ගෙවිය යුතු දෑ වෙනස්වීම්	-	-	-	-
<b>එකතුව</b>	<b>121,125,671</b>	138,914,805	<b>135,320,066</b>	132,999,699

## වෙනත් තොරතුරු

ආදායම් ප්‍රකාශය එක්සත් ජනපද ඩොලර් **234**

මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය එක්සත් ජනපද ඩොලර් **235**

කාර්යසාධන සමාලෝචනය 2007-2016 **236**

තිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය **238**

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ අන්තර්ගතය දර්ශකය 'අනුකූලතා' විකල්පය : මූලික **239**

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව) **242**

### ආදායම් ප්‍රකාශය – එක්සත් ජනපද ඩොලර්

	බැංකුව			සමූහය		
	2016 එ.ජ.ඩො	2015 එ.ජ.ඩො	වෙනස %	2016 එ.ජ.ඩො	2015 එ.ජ.ඩො	වෙනස %
<b>දළ ආදායම</b>	<b>812,787</b>	718,686	13.1	<b>963,445</b>	858,624	12.2
පොලී ආදායම	731,956	641,284	14.1	863,331	765,224	12.8
පොලී වියදම්	(444,923)	(337,900)	31.7	(506,594)	(388,441)	30.4
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>287,034</b>	303,384	(5.4)	<b>356,736</b>	376,783	(5.3)
ගාස්තු සහ කොමිස් ආදායම	26,278	25,739	2.1	29,054	27,995	3.8
ගාස්තු සහ කොමිස් වියදම්	(1,391)	(1,210)	14.9	(1,391)	(1,210)	14.9
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	24,888	24,530	1.5	27,663	26,785	3.3
වෙළඳාමෙන් ශුද්ධ ලාභය/(අලාභය)	18,744	21,354	(12.2)	18,648	21,357	(12.7)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	35,809	30,309	18.1	52,413	44,049	19.0
<b>මුළු මෙහෙයුම් ආදායම්</b>	<b>366,474</b>	379,576	(3.5)	<b>455,460</b>	468,973	(2.9)
ණය සහ වෙනත් අලාභ වෙනුවෙන් ශුද්ධ හානිකරණය	(8,298)	(25,932)	(68.0)	(9,067)	(35,833)	(74.7)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම්</b>	<b>358,175</b>	353,644	1.3	<b>446,393</b>	433,140	3.1
සේවක මණ්ඩල වියදම්	(116,316)	(118,266)	(1.6)	(134,964)	(132,059)	2.2
වෙනත් වියදම්	(67,180)	(59,474)	13.0	(101,223)	(89,653)	12.9
<b>එකතු කළ අගය මත බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර මෙහෙයුම් ලාභය</b>	<b>174,680</b>	175,905	(0.7)	<b>210,206</b>	211,428	(0.6)
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද	(36,145)	(40,559)	(10.9)	(40,923)	(44,175)	(7.4)
<b>එකතු කළ අගය මත බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්දට පසු මෙහෙයුම් ලාභය/(අලාභය)</b>	<b>138,535</b>	135,345	2.4	<b>169,283</b>	167,253	1.2
ආශ්‍රිත සමාගම් වල ලාභ/(අලාභ) කොටස	-	-		-	-	
<b>බදු වලට පෙර ලාභය/අලාභය</b>	<b>138,535</b>	135,345	2.4	<b>169,283</b>	167,253	1.2
බදු වියදම්	(38,731)	(47,994)	(19.3)	(49,769)	(62,773)	(20.7)
<b>වර්ෂය වෙනුවෙන් ලාභය/(අලාභය)</b>	<b>99,804</b>	87,352	14.3	<b>119,514</b>	104,479	14.4
<b>ලාභය පැවරීම:</b>						
බැංකුවේ ස්කන්ධගිණිමයන්	99,804	87,352	14.3	111,301	96,367	15.5
පාලනයට යටත් නොවන නිමිකම	-	-		8,213	8,112	
	<b>99,804</b>	87,352		<b>119,514</b>	104,479	

විනිමය අනුපාතය 2016 දෙසැම්බර් 31 වෙනි දිනට එක්සත් ජනපද ඩොලර් 1 ක් රුපියල් 150.24 ක් විය. (2015 දෙසැම්බර් 31 වෙනි දිනට රුපියල් 144.22 ක්)

234 සහ 235 පිටුවල ඉදිරිපත් කර ඇති ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව පිලිබඳ ප්‍රකාශ හුදෙක් කොටස්ගිණිමයන්, ආයෝජකයන්, බැංකුකරුවන් සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස වේ.

### මූල්‍ය තත්ව පිළිබඳ ප්‍රකාශය – එක්සත් ජනපද ඩොලර්

	බැංකුව			සමූහය		
	2016 එ.ජ.ඩො	2015 එ.ජ.ඩො	වෙනස %	2016 එ.ජ.ඩො	2015 එ.ජ.ඩො	වෙනස %
<b>වත්කම්</b>						
මුදල් හා මුදල් හා සමාන දෑ	426,038	216,088	97.2	450,578	235,007	91.7
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවත්නා ශේෂය	419,654	297,793	40.9	419,654	297,793	40.9
වෙනත් බැංකු වල ඇති තැන්පතු	218,135	56,144	288.5	218,135	56,144	288.5
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	100	28	251.8	141	172	(18.0)
වෙළඳාම පිණිස දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	312,266	647,627	(51.8)	315,864	651,597	(51.5)
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	476,087	772,476	(38.4)	480,595	778,806	(38.3)
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	5,927,307	5,328,766	11.2	6,748,606	6,030,928	11.9
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	10,156	24,502	(58.6)	21,687	39,258	(44.8)
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	640,114	600,505	6.6	672,714	631,599	6.5
විකිණීම සඳහා දරා සිටින ජංගම නොවන වත්කම්	-	-	-	6,928	-	-
පරිපාලන සමාගම් තුළ ආයෝජන	8,824	10,233	(13.8)	-	-	-
ආශ්‍රිතයන් තුළ ආයෝජන	-	-	-	-	-	-
කීර්තිනාමය සහ අස්පෘෂ්‍ය වත්කම්	736	880	(16.4)	2,917	3,206	(9.0)
දේපල, පිරිසහ සහ උපකරණ	114,642	113,048	1.4	156,022	157,371	(0.9)
ආයෝජන දේපල	1,225	1,288	(4.9)	1,225	1,288	(4.9)
පෙර ගෙවුම් කල්බදු	3,409	3,719	(8.3)	3,409	3,719	(8.3)
වෙනත් වත්කම්	107,672	85,238	26.3	115,360	90,626	27.3
<b>මුළු වත්කම්</b>	<b>8,666,364</b>	<b>8,158,336</b>	<b>6.2</b>	<b>9,613,835</b>	<b>8,977,515</b>	<b>7.1</b>
<b>වගකීම්</b>						
බැංකු වෙත ගෙවිය යුතු	711,682	997,945	(28.7)	866,087	1,128,051	(23.2)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	480	778	(38.2)	480	778	(38.2)
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	7,173,859	6,235,182	15.1	7,453,017	6,468,630	15.2
වෙනත් ණය ගැනීම්	180,939	333,928	(45.8)	281,522	437,580	(35.7)
ජංගම බදු වගකීම්	16,189	26,664	(39.3)	19,969	31,242	(36.1)
විලම්බිත බදු වගකීම්	423	2,504	-	15,006	20,333	(26.2)
වෙනත් වගකීම්	102,362	113,913	(10.1)	167,613	171,807	(2.4)
ණයකර	83,411	104,233	(20.0)	243,114	214,306	13.4
<b>මුළු වගකීම්</b>	<b>8,269,345</b>	<b>7,815,146</b>	<b>5.8</b>	<b>9,046,808</b>	<b>8,472,726</b>	<b>6.8</b>
<b>හිමිකම්</b>						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	47,936	49,938	(4.0)	47,936	49,938	(4.0)
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	32,629	28,793	13.3	32,629	28,793	13.3
වෙනත් සංචිත	141,078	151,482	(6.9)	148,228	159,566	(7.1)
රඳවා ගත් ඉපයුම්	175,376	112,977	55.2	287,441	223,337	28.7
කොටස්හිමියන්ගේ මුළු හිමිකම්	397,020	343,189	15.7	516,234	461,633	11.8
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	50,794	43,155	17.7
<b>මුළු හිමිකම්</b>	<b>397,020</b>	<b>343,189</b>	<b>15.7</b>	<b>567,027</b>	<b>504,789</b>	<b>12.3</b>
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>	<b>8,666,364</b>	<b>8,158,336</b>	<b>6.2</b>	<b>9,613,835</b>	<b>8,977,515</b>	<b>7.1</b>
<b>අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්</b>	<b>1,507,104</b>	<b>1,258,720</b>	<b>19.7</b>	<b>1,507,189</b>	<b>1,258,809</b>	<b>19.7</b>

විනිමය අනුපාතය 2016 දෙසැම්බර් 31 වෙනි දිනට එක්සත් ජනපද ඩොලර් 1 ක් රු. 150.24 ක් විය. (2015 දෙසැම්බර් 31 වන දිනට රුපියල් 144.22 ක් විය.)

234 සහ 235 පිටුවල ඉදිරිපත් කර ඇති ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ව පිළිබඳ ප්‍රකාශ හුදෙක් කොටස්හිමියන්, ආයෝජකයන්, බැංකුකරුවන් සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස වේ.

# කාර්යසාධන සමාලෝචනය 2007-2016

## දස වර්ෂ සමාලෝචනය – බැංකුව

	හවුලි ලංකා මිණුම්කරණ ප්‍රමිති මත පදනම්ව									
	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	2016
<b>ශ්‍රී ලංකා රුපියල් මිලියන</b>										
<b>වත්කම්</b>										
මුදල් සහ කෙටිකාලීන අරමුදල්	57,090	39,663	83,973	87,062	52,510	67,814	59,143	80,940	74,112	<b>127,058</b>
ආයෝජන	61,095	80,109	84,807	82,688	129,977	175,491	226,075	290,486	304,519	<b>250,240</b>
ණයසහ ලැබිය යුතු දෑ (ශුද්ධ)	238,293	248,626	283,760	357,336	461,656	611,414	619,830	627,209	768,515	<b>890,528</b>
දේපල, පිරිසහ සහ උපකරණ	8,414	8,362	7,939	8,385	7,523	8,235	14,706	14,947	16,304	<b>17,224</b>
වෙනත් වත්කම්	15,691	20,787	15,766	12,144	10,412	10,343	10,832	13,186	13,146	<b>16,999</b>
<b>මුළු වත්කම්</b>	<b>380,584</b>	<b>397,547</b>	<b>476,245</b>	<b>547,616</b>	<b>662,077</b>	<b>873,296</b>	<b>930,585</b>	<b>1,026,769</b>	<b>1,176,595</b>	<b>1,302,048</b>
<b>වගකීම්</b>										
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	300,956	324,488	396,158	462,140	550,226	683,951	762,249	793,342	899,238	<b>1,077,812</b>
ණය ගැනීම්	49,063	33,714	36,884	39,132	64,053	135,150	102,148	157,198	192,083	<b>134,109</b>
වෙනත් වගකීම්	17,670	20,965	20,404	20,505	14,709	14,991	14,619	17,727	20,747	<b>17,947</b>
ණයකර	-	2,500	5,000	5,000	10,000	10,000	15,033	15,033	15,033	<b>12,532</b>
<b>මුළු වගකීම්</b>	<b>367,689</b>	<b>381,667</b>	<b>458,445</b>	<b>526,778</b>	<b>638,988</b>	<b>844,092</b>	<b>894,048</b>	<b>983,299</b>	<b>1,127,100</b>	<b>1,242,400</b>
මුළු ස්කන්ධය	12,895	15,880	17,800	20,838	23,089	29,205	36,537	43,470	49,495	<b>59,649</b>
<b>මුළු ස්කන්ධ හා වගකීම්</b>	<b>380,584</b>	<b>397,547</b>	<b>476,245</b>	<b>547,616</b>	<b>662,077</b>	<b>873,296</b>	<b>930,585</b>	<b>1,026,769</b>	<b>1,176,595</b>	<b>1,302,048</b>
<b>අසමහරවය, බැරකම් සහ බැඳීම්</b>										
අසමහරවය, බැරකම් සහ බැඳීම්	74,222	138,989	100,867	131,751	190,732	207,021	197,119	182,573	181,533	<b>226,430</b>
<b>මෙහෙයුම් ප්‍රතිඵල</b>										
දළ ආදායම	47,984	58,948	69,050	62,532	68,298	94,777	120,456	96,377	103,649	<b>122,114</b>
මුළු මෙහෙයුම් ආදායම	21,442	24,456	30,635	31,897	36,431	43,310	46,530	41,894	54,743	<b>55,060</b>
මුළු මෙහෙයුම් පිරිවැය	15,736	17,159	19,719	21,305	20,421	24,186	22,509	26,093	31,483	<b>32,999</b>
බදු වලට පෙර ලාභය	5,002	5,664	6,076	8,771	15,600	15,249	10,304	17,231	19,520	<b>20,814</b>
ආදායම් බදු	2,628	2,959	2,755	3,565	5,154	4,355	2,816	3,012	6,922	<b>5,819</b>
බදු වලට පසු ලාභය	2,374	2,705	3,320	5,206	10,446	10,894	7,488	14,219	12,598	<b>14,995</b>
<b>කාර්යසාධන දර්ශක</b>										
සේවක සංඛ්‍යාව (ස්ථිර)	8,416	8,587	8,863	8,399	8,249	7,823	7,409	8,156	8,368	<b>8,249</b>
<b>එක් සේවකයෙකුට</b>										
(ශ්‍රී ලංකා රුපියල්)										
තැන්පතු	35,760	37,788	44,698	55,023	66,702	87,428	102,881	97,271	107,462	<b>130,660</b>
ණය සහ ලැබිය යුතු දෑ	28,314	28,954	32,016	42,545	55,965	78,156	83,659	76,902	91,840	<b>107,956</b>
දළ ඉපැයීම්	5,702	6,865	7,791	7,445	8,280	12,115	16,258	11,817	12,386	<b>14,804</b>
බදු වලට පසු ලාභය	282	315	375	620	1,266	1,393	1,011	1,743	1,505	<b>1,818</b>
<b>කොටසකට</b>										
(ශ්‍රී ලංකා රුපියල්)										
බදු වලට පසු ලාභය	2,374	2,705	3,320	5,206	10,446	10,894	7,488	14,219	12,598	<b>14,995</b>
මුළු වත්කම්	380,584	397,547	476,245	547,616	662,077	873,296	930,585	1,026,769	1,176,595	<b>1,302,048</b>
ස්කන්ධ	12,895	15,880	17,800	20,838	23,089	29,205	36,537	43,470	49,495	<b>59,649</b>
<b>වත්කම් මත ප්‍රතිලාභය (%)</b>										
(බදු වලට පෙර)	1.4	1.5	1.4	1.7	2.6	2.0	1.1	1.8	1.8	<b>1.7</b>
ස්කන්ධ මත ප්‍රතිලාභය (%)	20.5	18.8	19.7	26.9	49.2	41.7	22.8	35.5	27.1	<b>27.5</b>
පිරිවැය/ආදායම් අනුපාත (%)	68.7	65.4	60.6	60.2	56.1	55.8	48.4	62.3	57.5	<b>59.9</b>
<b>ප්‍රාග්ධන ප්‍රමාණවත් බව</b>										
අනුපාතිකය (CAR) %	6.9	10.5	13.4	12.8	14.8	14.0	15.0	14.3	12.6	<b>12.1</b>
අක්‍රීය ණය අනුපාතය (දළ) (%)	5.9	6.8	6.7	5.0	3.4	2.8	5.3	3.2	2.4	<b>1.9</b>
ෆිෆි ශ්‍රේණිගත කිරීම	A -	A -	A	AA -	AA	AA+	AA+	AA+	AA+	<b>AA+</b>

**දස වර්ෂ සමාලෝචනය – සමූහය**

	2007	2008	2009	2010	නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති මත පදනම්ව					2016
					2011	2012	2013	2014	2015	
<b>ශ්‍රී ලංකා රුපියල් මිලියන</b>										
<b>වත්කම්</b>										
මුදල් සහ කෙටිකාලීන අරමුදල්	52,397	37,350	74,105	46,257	54,583	69,515	61,174	83,003	76,840	<b>130,745</b>
ආයෝජන	65,190	81,418	94,257	126,105	130,333	176,138	229,280	300,366	311,141	<b>256,762</b>
ණය සහ ලැබිය යුතු දෑ (ශුද්ධ)	253,843	267,718	307,193	407,050	534,875	690,197	710,074	722,099	869,781	<b>1,013,921</b>
දේපල, පිරිසහ සහ උපකරණ	8,457	8,193	8,170	8,227	9,933	10,923	18,184	19,364	22,696	<b>23,441</b>
වෙනත් වත්කම්	16,962	21,995	17,345	15,825	14,665	14,087	12,760	14,425	14,279	<b>19,528</b>
<b>මුළු වත්කම්</b>	<b>396,849</b>	<b>416,674</b>	<b>501,070</b>	<b>603,465</b>	<b>744,389</b>	<b>960,860</b>	<b>1,031,473</b>	<b>1,139,258</b>	<b>1,294,737</b>	<b>1,444,398</b>
<b>වගකීම්</b>										
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු - ණයගැහිම්	300,584	323,034	396,228	481,094	572,722	708,897	789,225	829,019	932,906	<b>1,119,753</b>
වෙනත් වගකීම්	19,436	23,169	24,483	21,518	21,906	21,486	23,153	27,469	32,328	<b>30,509</b>
ණයකර	110	2,815	5,246	5,000	10,000	10,000	23,141	24,883	30,907	<b>36,526</b>
<b>මුළු වගකීම්</b>	<b>380,766</b>	<b>397,214</b>	<b>478,849</b>	<b>577,327</b>	<b>705,656</b>	<b>915,111</b>	<b>976,384</b>	<b>1,075,196</b>	<b>1,221,937</b>	<b>1,359,207</b>
මුළු ස්කන්ධය	16,083	19,460	22,221	26,138	38,734	45,749	55,088	64,062	72,801	<b>85,191</b>
<b>මුළු ස්කන්ධය සහ වගකීම්</b>	<b>396,849</b>	<b>416,674</b>	<b>501,070</b>	<b>603,465</b>	<b>744,389</b>	<b>960,860</b>	<b>1,031,473</b>	<b>1,139,258</b>	<b>1,294,737</b>	<b>1,444,398</b>
අසමිභවය, බැරකම් සහ බැඳීම්	74,222	138,989	100,867	131,398	191,045	208,570	197,376	182,597	181,545	<b>226,442</b>
<b>මෙහෙයුම් ප්‍රතිඵල</b>										
දළ ආදායම	52,132	64,345	75,560	70,928	79,900	109,974	139,957	118,641	123,831	<b>144,750</b>
මුළු මෙහෙයුම් ආදායම	23,810	27,105	34,069	36,998	42,163	49,618	55,576	54,308	67,635	<b>68,429</b>
මුළු මෙහෙයුම් පිරිවැය	16,428	18,224	21,380	23,386	22,669	27,304	27,264	32,779	38,346	<b>41,633</b>
බදු වලට පෙර ලාභය	6,260	7,161	7,891	11,370	18,843	17,671	13,412	21,628	24,121	<b>25,433</b>
ආදායම් බදු	2,754	3,733	3,717	4,788	6,319	5,775	4,248	4,674	9,053	<b>7,477</b>
බදු වලට පසු ලාභය	3,506	3,428	4,174	6,583	12,524	11,897	9,164	16,953	15,068	<b>17,956</b>
<b>කාර්යසාධන දර්ශක</b>										
සේවක සංඛ්‍යාව (ස්ථිර)	8,914	9,094	9,327	9,435	9,723	8,905	9,384	10,331	10,331	<b>10,471</b>
<b>වත් සේවකයෙකුට</b>										
(ශ්‍රී ලංකා රුපියල්)										
තැන්පතු	33,720	35,522	42,482	50,990	58,904	79,607	84,103	80,246	90,302	<b>106,939</b>
ණය සහ ලැබිය යුතු දෑ	28,477	29,439	32,936	43,143	55,011	77,507	75,669	69,896	84,191	<b>96,831</b>
දළ ඉපැයීම්	5,848	7,076	8,101	7,517	8,218	12,350	14,914	11,484	11,986	<b>13,824</b>
බදු වලට පසු ලාභය	393	377	447	698	1,288	1,336	977	1,641	1,459	<b>1,715</b>
වත්කම් මත ප්‍රතිලාභය (%) (බදු වලට පෙර)	1.7	1.8	1.7	2.1	2.8	2.1	1.3	2.0	2.0	<b>1.9</b>
ස්කන්ධ මත ලාභ ප්‍රතිලාභය (%)	25.0	19.3	20.0	27.2	38.6	28.2	18.2	28.5	22.0	<b>22.7</b>
පිරිවැය/ආදායම් අනුපාත (%)	69.0	67.2	62.8	63.2	53.8	55.0	49.1	60.4	56.7	<b>60.8</b>
ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකය (CAR) (%)	7.2	11.9	13.9	12.8	15.7	15.7	15.9	14.9	13.8	<b>13.0</b>
අක්‍රීය ණය අනුපාතය (දළ) (%)	5.7	6.6	6.4	4.6	2.9	2.6	4.9	3.2	2.4	<b>1.7</b>

# නිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය



Building a better working world

Ernst & Young  
Chartered Accountants  
201 De Saram Place  
P.O. Box 101  
Colombo 10  
Sri Lanka

Tel : +94 11 2463500  
Fax Gen : +94 11 2697369  
Tax : +94 11 5578180  
eysl@lk.ey.com  
ey.com

## 2016 සංකලිත වාර්ෂික වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති නිරසාරත්ව වාර්තාකරණ නිර්ණායක පිළිබඳව මහජන බැංකුව වෙත ස්වාධීන සහතික කිරීමේ වාර්තාව

හැඳින්වීම හා නිරත වීමේ විෂය පථය

2016 - වාර්ෂික වාර්තාව ('වාර්තාව') තුළ නිරසාරත්ව වාර්තාකරණ දැරියකවල පහත සඳහන් අංශ සම්බන්ධයෙන් ස්වාධීන සහතික කිරීමක් සැපයීම සඳහා මහජන බැංකුවේ ('බැංකුව') කළමනාකාරිත්වය අපව සම්බන්ධ කරගන්නා ලදී.

- වාර්තාවේ 109 වැනි පිටුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි මූල්‍ය කාර්යසාධන පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් සාධාරණ සහතික කිරීම.
- ගෝලීය වාර්තාකරණ මූලාරම්භය G4 'අනුකූලතාව' - මූලික මාර්ගෝපදේශ වල අවශ්‍යතාවන්ට අනුකූලව පිළියෙල කර වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් සීමිත සහතික කිරීම.

අපගේ කාර්ය පදනම සහ සහතික කිරීම් මට්ටම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහතික කිරීම නිරතකරණයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති (SL SAE 3000) 'එනිහාසික මූල්‍ය තොරතුරු විගණනය හා සමාලෝචන හැරුණු විට අනෙකුත් දෑ සහතික කිරීමේ ගිවිසුම' සමග අනුකූලව සීමිත සහතික කිරීම ලබා දීම පිණිස අපි අපගේ ක්‍රියාපටිපාටි අනුව කටයුතු කළෙමු.

මෙම සීමිත සහතික කිරීමේ නිරතවීම සඳහා භාවිතා කරන ලද ඇගයුම් නිර්ණායක නිරසාර වාර්තාකරණ මාර්ගෝපදේශ (GRI මාර්ගෝපදේශ) සහ විශේෂයෙන්ම "www.globalreporting.org". ගෝලීය වාර්තාකරණ මූලාරම්භ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇති GRI G4 'අනුකූලතාව' මූලික මාර්ගෝපදේශ ප්‍රකාශන අවශ්‍යතාවන් සාක්ෂාත් කර ගැනීම හා සබැඳි තොරතුරු මත පදනම්ව ඇත.

අපගේ නිරතවීම සීමිත සහතික කිරීම මෙන්ම සාධාරණ සහතික කිරීම ද සපයයි. SLSAE-3000 සමග අනුකූලව සිදු කෙරෙන සාධාරණ සහතික කිරීමේ නිරතවීම කට වඩා සීමිත සහතික කිරීමේ නිරතවීමක විෂය පථය සැලකිය යුතු ලෙස අඩු වන අතර ඒ අනුව සාධාරණ සහතික කිරීමේ නිරතවීමකදී හඳුනාගත හැකි වන සියලු වැදගත් කරුණු සම්බන්ධයෙන් අප දැනුවත් වනු ඇති බවට සහතිකයක් ලබා ගැනීමට හැකියාව ලබා නොදෙයි. ඒ අනුව සාධාරණ සහතික කිරීමක් ලබා දෙන මතයක් පළ කිරීම අපි සිදු නොකරන්නෙමු.

වාර්තාව වෙනුවෙන් බැංකුවේ කළමනාකාරිත්වයෙහි වගකීම

වාර්තාවෙහි අඩංගු ස්වයං ප්‍රකාශනය, තොරතුරු සහ ප්‍රකාශන පිළියෙල කිරීම සහ ප්‍රමාණවත් වාර්තා හා GRI නිරසාරත්ව වාර්තාකරණ මාර්ගෝපදේශ වලට අනුකූලව වාර්තාකරණ ක්‍රියාවලිය පවත්වා ගැනීමට ආධාරක පිණිස සැලසුම් කරන ලද අභ්‍යන්තර පාලන පවත්වාගැනීම සම්බන්ධ වගකීම බැංකුවේ කළමනාකාරිත්වයට පැවරී ඇත.

අර්ක්ස්ට් ඇන්ඩ් යූං සතු වගකීම ගෝලීය වාර්තාකරණ මූලාරම්භය G4 'අනුකූලතාව' - මූලික මාර්ගෝපදේශ වල අවශ්‍යතාවන්ට අනුකූලව මෙම වාර්තාව පිළියෙල කර නොමැති බව විශ්වාස කිරීමට හේතු වන කවර හෝ කරුණක් සම්බන්ධයෙන් අප දැනුවත්ව තිබේ ද යන්න පිළිබඳව අවසාන නිගමනයක් ප්‍රකාශ කිරීම අපගේ වගකීම වේ. මෙම වාර්තාව සපුරාම 2017 ජනවාරි 17 වැනි දිනැති අපගේ ගිවිසුම්ගත ලිපිය අනුව බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. බැංකුව වෙත හැර වෙනත් කවර හෝ තැනැත්තකුටද මෙම වාර්තාව පිළියෙල කරන ලද කාර්යය වෙනුවෙන් හැර වෙනත් කවර හෝ කාර්යයක් වෙනුවෙන් ද එය මත පදනම් වීම සම්බන්ධයෙන් වගකීම භාර නොගනී. අපගේ නිරත වීමේ දී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද වෘත්තීය ගණකාධිකාරීවරුන් වෙනුවෙන් ආචාරධර්ම සංග්‍රහයෙහි ස්වාධීන අවශ්‍යතා සමග අනුකූලව කටයුතු කර ඇත.

ප්‍රධාන සහතික කිරීමේ ක්‍රියාපටිපාටි අපගේ සීමිත සහතික කිරීමේ නිගමන වලට ආධාරක වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සැපයීමට අවශ්‍ය ලෙස සැලසුම් තොරතුරු හා පැහැදිලි කිරීම් ලබාගැනීම පිණිස අපි අපගේ ක්‍රියාපටිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කළෙමු. ප්‍රධාන සහතික කිරීමේ ක්‍රියාපටිපාටි වලට පහත සඳහන් දේ ඇතුළත් විය.

- දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, සමාහරණය සහ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාවලිය අවබෝධ කරගැනීම පිණිස බැංකුවේ අදාළ පිරිස් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම.
- වාර්තාවේ අඩංගු තොරතුරු සමාලෝචනය හා වලංගු කිරීම.
- නියැදි පදනමින් නැවත ආගණනය හරහා බැංකුව විසින් කරන ලද ආගණනයන් පරීක්ෂා කිරීම.

- මූල්‍ය කාර්යසාධනය පිළිබඳ දත්ත 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වෙතින් නිසි ලෙස ලබාගෙන ඇති බවට සැසඳුම් කර එකඟ වීම.
- වාර්තාවේ අන්තර්ගතය ගෝලීය වාර්තාකරණ මූලාරම්භය G4 'අනුකූලතාව' - මූලික මාර්ගෝපදේශ වලට නිර්ණායක වලට එරෙහිව සත්සන්දනය කිරීම

තොරතුරු රැස් කර සමාහරණය කිරීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික පද්ධති පරීක්ෂා කිරීම අපගේ ක්‍රියාපටිපාටි වලට ඇතුළත් නොවීය.

සීමා සහ සලකා බැලීම් පාරිසරික සහ සමාජ කාර්යසාධන දත්තවල ස්වභාවය සහ එබඳු දත්ත නිශ්චය කිරීම, ආගණනය හා ඇස්තමේන්තු කිරීම පිණිස යොදා ගන්නා ක්‍රම ගත්කල ඒවා ආවේණික සීමා වලට යටත් වේ.

නිගමනය ඉහත විස්තර කරන ලද පරිදි අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි මත පදනම්ව:

- වාර්තාවේ 109 වැනි පිටුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි මූල්‍ය කාර්යසාධනය පිළිබඳ තොරතුරු 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වලින් නිසි ලෙස ව්‍යුත්පන්න කරගෙන ඇත.
- GRI - G4 අනුකූලතා මූලික නිරසාරත්ව වාර්තාකරණ මාර්ගෝපදේශ වෙතින් ව්‍යුත්පන්න කරගත් ඇතැම් නිරසාරත්ව පරිචයන් සහ ප්‍රතිපත්ති ඇතුළත් බැංකුවේ නිරසාරත්ව පරිචයන් සහ ප්‍රතිපත්ති වලට සියළු ප්‍රමාණාත්මක අංශ වලින් අනුකූලව වාර්තාවේ ඇති අනෙකුත් තොරතුරු සාධාරණ ලෙස ඉදිරිපත් කර නොමැති බව විශ්වාස කිරීමට හේතු වන කිසිවක් අපගේ අවධානයට ලක් නොවීණි.

වරලත් ගණකාධිකාරීවරුන්  
2017 මාර්තු 27  
කොළඹ

Partners: W R H Fernando FCA FCMA M P D Cooray FCA FCMA R N de Saram ACA FCMA Ms. N A De Silva FCA Ms. Y A De Silva FCA W K B S Fernando FCA FCMA Ms. K R M Fernando FCA FCMA Ms. L K H L Fonseka FCA A P A Gunasekera FCA FCMA A Herath FCA D K Hulangamuwa FCA FCMA LLB (Lond) H M A Jayasinghe FCA FCMA Ms. A A Ludowyke FCA FCMA Ms. G G S Manatunga FCA N M Sulaiman ACA ACMA B E Wijesuriya FCA FCMA  
Principal T P M Ruberu FCA FCMA  
A member firm of Ernst & Young Global Limited



## GRI අන්තර්ගතය දර්ශකය 'අනුකූලතා' විකල්පය : මූලික

### පොදු සම්මත හෙළිදරව් කිරීම්

හෙළිදරව් කිරීම	GRI දර්ශකය	පිටු අංකය	බාහිර සහතිකය
<b>උපායමාර්ගික සහ විශ්ලේෂණය</b>			
ආයතනයේ ප්‍රවේශනාමය තීරණ ගන්නාගේ ප්‍රකාශය	G4-1	10	මව්
<b>ආයතනික පැතිකඩ</b>			
ආයතනයේ නම	G4-3	පසු කවරයේ ඇතුළු පැත්ත	මව්
මූලික සන්නාම, නිපැයුම් සහ සේවා	G4-4	125	මව්
ආයතනයේ ප්‍රධාන කාර්යාලය පිහිටි ස්ථානය වාර්තා කිරීම	G4-5	පසු කවරයේ ඇතුළු පැත්ත	මව්
ආයතනය ක්‍රියාත්මක වන රටවල් සංඛ්‍යාව සහ මෙම වාර්තාවේ ආවරණය කර ඇති නිර්සාරත්ව කරුණුවලට විශේෂයෙන්ම අදාළ වන හෝ ප්‍රධාන මෙහෙයුම් ඇති රටවල නම්	G4-6	127 සහ 134	මව්
ගිම්කාරීත්වයෙහි ස්වභාවය සහ නෛතික ස්වරූපය	G4-7	ගිම්කාරීත්වය - 5, නෛතික ස්වරූපය ඇතුළු පැත්ත	මව්
සේවා සපයනු ලබන වෙළඳපොළවල් (භූගෝලීය ප්‍රභේදනය සේවා සැපයෙන අංශ හා ගනුදෙනුකරුවන් හා ප්‍රතිලාභීන් වර්ග ඇතුළුව)	G4-8	125 සහ 127	මව්
ආයතනයේ ප්‍රමාණය	G4-9	8 සහ 9	මව්
වර්ගය අනුව මුළු සේවක සංඛ්‍යාව	G4-10	117	මව්
සාමූහික කේවල් කිරීමේ ගිවිසුම මගින් ආවරණය වන මුළු සේවක ප්‍රතිශතය	G4-11	118	මව්
සැපයුම් දාමය	G4-12	133	මව්
වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළ වැදගත් වෙනස්කම්	G4-13	කිසිවක් නැත	මව්
පූර්වරක්ෂණ ප්‍රවේශය	G4-14	56	මව්
බාහිර ප්‍රඥප්ති, ප්‍රතිපත්ති සහ වෙනත් මූලාරම්භයන්	G4-15	2	මව්
සාමාජිකත්ව සංගම්	G4-16	130	මව්
<b>හඳුනාගත් ප්‍රමාණාත්මක අංශ සහ සීමාවන්</b>			
ආයතනයෙහි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ තුළ ඇතුළත් ස්වාධීන පැවැත්මක් ඇති ආයතන	G4-17	2	මව්
වාර්තාවේ අන්තර්ගතය සහ අංශ සීමා නිශ්චය කිරීම සඳහා ක්‍රියාවලිය	G4-18	2	මව්
ප්‍රමාණාත්මක අංශ	G4-19	82	මව්
ආයතනය තුළ ප්‍රමාණාත්මක අංශ සීමා	G4-20	82	මව්
ආයතනයෙන් පිටත ප්‍රමාණාත්මක අංශ සීමා	G4-21	82	මව්
ප්‍රතිප්‍රකාශයන්හි බලපෑම්	G4-22	කිසිවක් නැත	මව්
වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළ සැලකිය යුතු වෙනස්කම්	G4-23	කිසිවක් නැත	මව්
<b>පාරිභවකරුවන්ගේ සහභාගිත්වය</b>			
ආයතනය විසින් නිරත කරනු ලබන පාරිභවකාර කණ්ඩායම්	G4-24	80-81	මව්
පාරිභවකරුවන් හඳුනාගැනීමේ සහ තෝරාගැනීමේ පදනම	G4-25	80-81	මව්
පාරිභවකාර නිරතවීම කරා ප්‍රවේශය	G4-26	80-81	මව්
පාරිභවකාර නිරතවීම් අතරතුරදී මතු කරන ලද ප්‍රධාන මාතෘකා	G4-27	80-81	මව්
<b>වාර්තා කළබ</b>			
වාර්තාකරණ කාලපරිච්ඡේදය	G4-28	2	මව්
ආසන්නතම පූර්ව වාර්තාව හිඟත් කළ දිනය	G4-29	2	මව්
වාර්තාකරණ වක්‍රය	G4-30	2	මව්
වාර්තාව පිළිබඳ ප්‍රශ්න විමසිය යුතු ස්ථානය	G4-31	2	මව්
තෝරාගත් අනුකූලතා විකල්පය	G4-32	2	මව්
වාර්තාව භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය	G4-33	2	මව්
<b>පාලනය</b>			
ආයතනයේ පාලන ව්‍යුහය	G4-34	30	මව්
<b>ආචාර ධර්ම සහ අවංකත්වය</b>			
වර්ෂා ධර්ම සංග්‍රහ සහ ආචාරධර්ම සංග්‍රහ වැනි ආයතනයේ වටිනාකම්, ප්‍රතිපත්ති, ප්‍රමිති හා සම්මත වර්ධාවන්	G4-56	83 සහ 117	මව්

**විශේෂිත සම්මත හෙළිදරව් කිරීම්**

	හෙළිදරව් කිරීම	නෝ.ව්‍ය.ම. සුවය	පිටු අංකය	බාහිර සහතිකය
<b>ආර්ථික</b>				
ආර්ථික කාර්යසාධනය	උත්පාදනය කර බෙදා හරින ලද සාප්පු ආර්ථික වටිනාකම	EC1	109	ඔව්
	ආයතනයේ නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් බැඳීම් ආවරණය කිරීම	EC3	168	ඔව්
වෙළඳපල විද්‍යාමානතාව	වැදගත් මෙහෙයුම් ස්ථාන වල දේශීය අවම වැටුපට සන්සන්දනාත්මකව ස්ත්‍රී/පුරුෂ භාවය අනුව සම්මත ඇතුළත්වීමේ වැටුප් අනුපාතය	EC5	118	ඔව්
	වැදගත් මෙහෙයුම් ස්ථානවල දේශීය ප්‍රජාව තුළින් බඳවා ගත් පෝෂ්‍ය කළමනාකාරිත්ව අනුපාතය	EC6	117	ඔව්
වකු ආර්ථික බලපෑම්	යටිතල ආයෝජන සහ සහාය සපයන සේවා සංවර්ධනය සහ බලපෑම	EC7	103	ඔව්
<b>පරිසරය</b>				
බලශක්ති අපවාහය සහ අපද්‍රව්‍ය	DMA		136	ඔව්
	බලශක්ති පරිභෝජනය	EN3	137	ඔව්
	නිපැයුම් හා සේවාවන්හි පාරිසරික බලපෑම අවම කිරීම	EN27	138	ඔව්
<b>සමාජ</b>				
සේවා නියුක්තිය	DMA		115	ඔව්
	වයස් කාණ්ඩය ස්ත්‍රී/පුරුෂ භාවය සහ ප්‍රදේශය අනුව නව සේවක බඳවා ගැනීම් හා සේවක පිරිවැටුම මුළු සංඛ්‍යාව හා අනුපාතික	LA1	122 සහ 123	ඔව්
	වැදගත් මෙහෙයුම් ස්ථාන අනුව තාවකාලික හෝ අර්ධකාලීන සේවකයන්ට නොසැපයෙන, පූර්ණකාලීන සේවකයන්ට සැපයෙන ප්‍රතිලාභ	LA2	119	ඔව්
	ස්ත්‍රී පුරුෂ භාවය අනුව මව්පිය නිවාඩුවලින් පසු නැවත සේවයට පැමිණීමේ හා රඳවා ගැනීමේ අනුපාතික	LA3	119	ඔව්
ශ්‍රම/කළමනාකරණ සබඳතා	DMA			
	මෙහෙයුම් වෙනස්වීම් සම්බන්ධයෙන් අවම දැනුම්දීමේ කාලසීමා (සාමූහික නිවසුම් වල නිශ්චිතව දක්වා තිබේද යන්න ඇතුළුව)	LA4	121	ඔව්
පුහුණුව සහ අධ්‍යාපනය	DMA		120	ඔව්
	ස්ත්‍රී/පුරුෂ සමාභාවය අනුව සහ සේවක තත්ත්වය අනුව එක් සේවකයෙකුට එක් වසරකට සාමාන්‍යය පුහුණු පැය ගණන	LA9	121	ඔව්
	සේවකයන්ගේ අඛණ්ඩ රැකියා යෝග්‍යභාවයට සහායක සහ රැකියා අවසන්වීම් කළමනාකරණයට ඔවුන්ට සහාය වන කුසලතා කළමනාකරණ හා යාව්‍යව ඉගෙනුම් වැඩසටහන්	LA10*	121	ඔව්
	ස්ත්‍රී/පුරුෂ භාවය සහ සේවක කාණ්ඩය අනුව නිරන්තර කාර්යසාධන හා වෘත්තීය සංවර්ධන සමාලෝචන ලබන සේවක ප්‍රතිශතය	LA11	119	ඔව්
කාර්යභාරය හා පිරිමින් වෙනුවෙන් සමාන වැටුප්	වැදගත් මෙහෙයුම් ස්ථාන අනුව සේවක කාණ්ඩ අනුව පිරිමින්ගේ මූලික වැටුප් හා වේතන වලට අනුපාතිකව කාර්යභාරයේ මූලික වැටුප් හා වේතන	LA13*	117	ඔව්
ශ්‍රම පරිචයන් දුක් ගැනවිලි	විධිමත් දුක්ගැනවිලි යාන්ත්‍රණ හරහා ආමන්ත්‍රණය කර විසඳන ලද ශ්‍රම පරිචයන් සම්බන්ධයෙන් ගොනු කරන ලද දුක්ගැනවිලි සංඛ්‍යාව	LA16	118	ඔව්
<b>මානව හිමිකම්</b>				
වෙනස් ආකාරයෙන් නොසැලකීම	වෙනස් ආකාරයෙන් සැලකීමේ මුළු සිද්ධි සංඛ්‍යාව සහ ගන්නාලද නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග	HR3	118	ඔව්
සංගමයෙහි හා සාමූහික කේවල් කිරීමේ නිදහස	සංගමයෙහි හා සාමූහික කේවල් කිරීමේ අයිතිය ක්‍රියාවේ යෙදවීම උල්ලංඝනය කිරීමේ හෝ සැලකිය යුතු අවදානමට ලක් කිරීමට ඉඩ ඇති බවට හඳුනාගත් මෙහෙයුම් හා සැපයුම්කරුවන් හා මෙම නිමිකම්වලට සහායක ලෙස ගන්නා ලද ක්‍රියාමාර්ග	HR4	118	ඔව්

	හෙළිදරව් කිරීම	තෝ.වා.මු. යුචිය	පිටු අංකය	බාහිර සහතිකය
<b>සමාජය</b>				
ප්‍රාදේශීය ප්‍රජාවන්	DMA			
	ප්‍රාදේශීය ප්‍රජා නිරතවීම තක්සේරු කිරීම් හා සංවර්ධන වැඩසටහන් සහිතව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ප්‍රතිශතය	SO1	132 සිට 133	ඔව්
	ප්‍රාදේශීය ප්‍රජාවන් මත සැලකිය යුතු සත්‍ය වශයෙන්ම සෘණ හෝ සෘණ විය හැකි බලපෑම් සහිත මෙහෙයුම්	SO2	130	ඔව්
	FS13		126 සිට 127	ඔව්
	FS14		126 සිට 127	ඔව්
දූෂණ විරෝධී	දූෂණ හා සම්බන්ධ අවදානම් වෙනුවෙන් තක්සේරු කරන ලද මෙහෙයුම් මුළු සංඛ්‍යාව හා ප්‍රතිශතය සහ හඳුනාගත් සැලකිය යුතු අවදානම්	SO3	118	ඔව්
	දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි පිළිබඳ සන්නිවේදනය හා පුහුණුව	SO4	118	ඔව්
	තහවුරු වූ දූෂණ සිදුවීම් හා ගන්නා ලද ක්‍රියාමාර්ග	SO5	118	ඔව්
<b>නිපැයුම් වගකීම</b>				
නිපැයුම් හා සේවා නාමකරණය	DMA	DMA	129	ඔව්
	නිපැයුම් හා සේවා තොරතුරු හා නාමකරණය වෙනුවෙන් ආයතන ක්‍රියාපටිපාටි වලට අවශ්‍ය නිපැයුම් හා සේවා තොරතුරු වර්ග සහ එබඳු තොරතුරු අවශ්‍යතාවන්ට යටත්වන වැදගත් නිපැයුම් හා සේවා කාණ්ඩ ප්‍රතිශතය	PR3	129	ඔව්
	ප්‍රතිඵල වර්ගය අනුව නිපැයුම් හා සේවා තොරතුරු සහ නාමකරණය සම්බන්ධ රෙගුලාසි සහ ස්වේච්ඡා නීති සංග්‍රහ සමග අනුකූල නොවීමේ සිදුවීම් මුළු සංඛ්‍යාව	PR4	130	ඔව්
	ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්තාවය මැනීමේ සම්ක්ෂණ ප්‍රතිඵල	PR5	128	ඔව්
	වෙළඳපල සන්නිවේදන	තහනම් හෝ විවාදාත්මක නිපැයුම් අලෙවිය	PR6	129
ගනුදෙනුකරුවන්ගේ පොද්ගලිකත්වය	ප්‍රතිඵල වර්ගය අනුව, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වය ඇතුළුව වෙළඳපොළ සන්නිවේදන හා සම්බන්ධ රෙගුලාසි හා ස්වේච්ඡා නීති සංග්‍රහ සමග අනුකූල නොවීමේ මුළු සිදුවීම් සංඛ්‍යාව	PR7	129	ඔව්
	ගනුදෙනුකරුවන්ගේ පොද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හා ගනුදෙනුකරුවන්ගේ දත්ත අස්ථානගත වීම් සම්බන්ධයෙන් තහවුරු වූ පැමිණිලි සංඛ්‍යාව	PR8	130	ඔව්
අනුකූලතාව	නිපැයුම් හා සේවා සැපයුම් හා නාවික සම්බන්ධ නීති හා රෙගුලාසි සමග අනුකූල නොවීම වෙනුවෙන් සැලකිය යුතු දඩ වල මුදල්මය වටිනාකම	PR9	130	ඔව්
	FS8		138	ඔව්
නිපැයුම් කළඹ	FS6		131	ඔව්

\* අර්ධ වශයෙන් වාර්තා කරන ලද

# මූල්‍ය/බැංකුකරණ යෙදුම් පාර්ෂාමික ශබ්ද මාලාව

### ශිඤ්ඤාකරණ ප්‍රතිපත්ති

ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී හා වර්තා කිරීමේ දී එහි කළමනාකරුවන් විසින් තෝරාගෙන නොවෙනස්ව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති රීති හා පිළිවෙත්ය.

### උපචිත පදනම

ගනුදෙනු හා වෙනත් සිදුවීම් සිදු වූ කල මුදල් හෝ ඊට සමානතා ලැබීමක් හෝ ගෙවීමක් ගැන නොසලකා එම ගනුදෙනුවෙහි ප්‍රතිඵලය හඳුනාගැනීම.

### ක්‍රමක්ෂය

අස්පාශ්‍ය වත්කමක ප්‍රයෝජනවත් ආයුකාලය මත ක්ෂය විය හැකි අගයක් ක්‍රමානුකූලව වෙන් කිරීම. ක්ෂය කිරීම හා ක්‍රමක්ෂය යන දෙකෙහිම ඇත්තේ එකම තේරුමකි.

### ආයුගණක ආගන්තය

අරමුදලක සාමාන්‍ය පිරිවැය, එහි ආයුගණක උපචිත බැරකම, එහි වත්කම් වල ආයුගණක අගය සහ අනෙකුත් අදාළ පිරිවැය සහ අගයන් ආගන්තය කිරීම මගින් එහි අගය නිශ්චය කිරීම.

### ක්‍රමක්ෂය කරන ලද පිරිවැය

ප්‍රධාන ආපසු ගෙවීම් අඩු කළ මුළු මුදල් ප්‍රමාණය අතර යම් වෙනසකට සමඳ පොලී අනුපාතික ක්‍රමය භාවිතා කරමින් සම්පූර්ණ ක්‍රමක්ෂය එකතු කළ හෝ අඩු කළ හා අඩුයවීම හෝ ලබාගත නොහැකි වීම හේතුවෙන් යම් අඩු කිරීමක් (සෘජුව හෝ දීමනා ගිණුමක් භාවිතා කිරීමෙන්) වේ නම් එය අඩු කළ මුල්‍ය වත්කමක් හෝ මුල්‍ය බැරකමක් මුල් හඳුනාගැනීමේදී මනිනු ලබන ප්‍රමාණය.

### ආශ්‍රිත සමාගම්

ධාරක සමාගමට එහි කාර්යයන්ට සහභාගි වීමට අයිතියක් ඇති මෙන්ම එහි මෙහෙයුම් හා මුල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කළ හැකි පරපාලිත සමාගමක් නොවන සමාගමකි.

### අලෙවිය සඳහා ඇති මුල්‍ය වත්කම්

අලෙවිය සඳහා ඇති යනුවෙන් නම් කර ඇති හෝ (අ) ණය හා ලෙස යුතු (ආ) කල්පිරීම හෝ රඳවා ගන්නා ආයෝජන හෝ (ඇ) ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගයේදී මුල්‍ය වත්කම් වෙනුවෙන් වර්ගීකරණය කර ගැනීම මුල්‍ය වත්කම්.

### වරිටම් කරන ලද බිල්පත

මුහුණත වටිනාකමට අඩුවෙන් මිලදී ගෙන එම මිල වෙනස බිල්පතෙහි වලංගු කාලය මත පොලිය ලෙස සලකනු ලබන පොරොන්දු සටහන්පතක් හෝ විනිමය බිල්පතක්. පරිණත වූ කල්හි එම බිල්පතෙහි මුහුණත අගය, එහි නිමකරුට සිය ගිණුමට ලබා ගත හැකි වෙයි.

### විනිමය බිල්පත

කෙතෙකු විසින් වෙනත් කෙතෙකුට කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස, අත්සන සහිතව මෙන්ම ලිඛිතව හා කොන්දේසි විරහිතව තවත් කෙතෙකු ආමන්ත්‍රිත නියමයකි. විනිමය බිල්පත හා අණකාරක යන යෙදුම් බොහෝ විට එකිනෙක මාලා කරමින් භාවිත කෙරේ.

### ඉල්ලුම් තැන්පතු හෝ එක්ෂණ මුදල්

ණයට දෙන ලද හා ඉල්ලු විට නැවත ගෙවිය යුතු තැන්පතු හෝ අරමුදල්.

### ප්‍රාග්ධන ප්‍රමාණවත් බව

කිසියම් බැංකුවක පවත්නා අරමුදල් ප්‍රමාණය අනුව තමන්ගේ තැන්පත්කරුවන්ගේ හා සෙසු ණය නිමියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති හැකියාවයි. ජාත්‍යන්තර සමර්කරණය සඳහා වන බැංකුවේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා පරිදි දේශීය බැංකු විසින් නියමිත අවම ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතුය.

### ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකය

ජාත්‍යන්තර බේරුම්කරණය වෙනුවෙන් බැංකුව විසින් සකස් කරන ලද අවදානම් පාදක ප්‍රාග්ධන ප්‍රමිති රාමුව යටතේ නිශ්චය කරන ලද පරිදි සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති දේශීය අවශ්‍යතාවන්ට ගැලපීම සඳහා වෙනස් කරන ලද පරිදි ප්‍රාග්ධන ආධාරක වන අවදානමට ගැලපූ වත්කම් වල ප්‍රතිශතය.

### ණය අවදානම

මුල්‍ය සාධන පත්‍රයක එක් පාර්ශ්වයක් බැඳීම අනුව කටයුතු කිරීමට අපොහොසත් වීමෙන් අනෙක් පාර්ශ්වයට මුල්‍යමය අලාභයක් ඇති කිරීමේ අවදානම.

### ප්‍රාග්ධන 1 වන ස්ථරය (මූලික ප්‍රාග්ධනය)

ප්‍රාග්ධන අරමුදල්වල තෝරාගත් අයිතමයන්, මූලික ප්‍රාග්ධනයට අයත් වෙයි. ප්‍රධාන මූලික ප්‍රාග්ධන අයිතමයන් නම් කොටස් ප්‍රාග්ධනය, කොටස් ආධිකාර, ව්‍යවස්ථාපිත සංචිත අරමුදල, රඳවා ගනු ලැබූ ලාභයන්, සාමාන්‍ය සංචිත, ස්ථාවර හා දිගුකාලීන ආයෝජන විකුණා බදු ගෙවූ පසු ඉතිරිවන අතිරික්තය/අලාභය ආදියයි.

### ප්‍රාග්ධන 2 වන ස්ථරය (අතිරේක ප්‍රාග්ධනය)

අතිරේක ප්‍රාග්ධනයට අයත්වනුයේ අනුමත කරන ලද ප්‍රකාශන සංචිත, සාමාන්‍ය ප්‍රතිපාදන , දෙමුහුන් (ණය / ගිණිකම්) ප්‍රාග්ධන අයිතමයන් සහ අනුමත කරන ලද යටත් කරන ලද කාල ණය ආදියයි.

### මුදල් සමානතා

යම් නියමිත මුදල් ප්‍රමාණයක් බවට පහසුවෙන් පරිවර්තනය කරගත හැකි වන්නාවූද, අගය වෙනස්වීමේ අවදානමට ඉතා මද වශයෙන් භාජනය විය හැකි වූද, කෙටිකාලීන මෙන්ම බෙහෙවින් ද්‍රවශීලී වූ ද ආයෝජනයක් ය.

### තැන්පතු සහතික

තැන්පතු අරමුදලක් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකයන්ද, දරන්නාට ආපසු ගෙවිය යුතු දිනයද නිශ්චිතව සඳහන් වන බැංකුවක් විසින් තැන්පත්කරුවකුට නිකුත් කරනු ලබන සහතිකයකි. මෙම සහතික බොහෝ විට ගනුදෙනු කළ හැකිය.

### වාර්ෂික පත්‍රය

බැංකුව මගින් සහ ණය වටිනාකම සහිත ආයතනික ණය ලබාගන්නන් විසින් නිකුත් කෙරෙන සුරක්ෂිතභාවයෙන් තොර කෙටිකාලීන පොරොන්දු සටහන් පතකි.

### බැඳීම්

සේවාලාභියෙකු වෙනුවෙන් අනුමත කරන ලද නමුත් ශේෂ පත්‍ර දිනය වන විට, ප්‍රයෝජනයට නොගන්නා ලද ණය පහසුකම්.

### අසම්මතවනා

කිසියම් අවිනිශ්චිත අනාගත සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්, සිදුවීම හෝ නොසිදුවීම තුළින් පමණක් තහවුරු කළ හැකි, ලාභය හෝ පාඩුව අවසාන ප්‍රතිඵලය සේ ගැනෙන තත්ත්වයක් තැනගොත් අවස්ථාවක්

### ආයතනික පාලනය

ආයතනික ඒකකයන් පාලනය කිරීමේ ක්‍රියාවලිය. ආයතනයක කළමනාකරණය හා ගමන් මග මෙන්ම, එහි විධායක කාර්යයන් හා එහි නිමකරුවන් සහ වෙනත් අය කෙරෙහි පවත්නා වගකීම අධීක්ෂණය කිරීම ද සම්බන්ධයෙන් බලතල භාවිත කිරීමේ ක්‍රමවේදය මෙහිදී අදාළ වේ.

### අනුරූප බැංකුව

වෙනත් බැංකුවක නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන බැංකුවකි. අනුරූප බැංකුවක් පිහිටා තිබෙන ප්‍රදේශයේ, සෙසු බැංකු වෙනුවෙන් පුළුල් හා විවිධත්වයෙන් යුත් බැංකු සේවාවන් සාමාන්‍ය වශයෙන් සම්පාදනය කිරීමේ කාර්යයෙහි එය නිරත වෙයි.

### පිරිවැය ආදායම අනුපාතය

මෙහෙයුම් වියදම් ඉදිරි ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස.

### ප්‍රතිපාර්ශ්වය

කිසියම් ගනුදෙනුවක් සිදුකරන හෝ පියවන (බැංකුවක් වුවද ඇතුළුව) දෙවන පාර්ශ්වයයි.

### දේශීය අවදානම

කිසියම් දේශයක්/රටක් තුළ, ණය ලබාගන්නන්ට ණය ලබා දීමේ දී අදාළ වන ණය අවදානමයි. ඇතැම් විට ස්වෛරීත්වය අවදානම් ද මෙයට ඇතුළත් විය හැකිය.

### හරස් අනුපාතය

එකම ව්‍යවහාර මුදලක් හා අදාළව එකිනෙකට වෙනස් මිල කැඳවීම් දෙකක් අතරින් ගණනය කරනු ලබන විදේශ විනිමය අනුපාතිකයකි.

### ව්‍යවහාර මුදල් හුවමාරුව

කිසියම් ව්‍යවහාර මුදල් දෙවර්ගයක ප්‍රධාන ප්‍රමාණයන් ප්‍රවර්තනය මාරු කිරීමේ දී ඒ හා අදාළ වන්නා වූ ගිවිසුමෙහි නැවත පසු දිනෙක එම මාරුව හැර ගැනීමටත් එසේ මාරුව හැර ගන්නා දිනය දක්වා නියමිත පොලිය ගෙවීමටත් සඳහන් කරනු ලැබීම මෙයින් අදහස් කෙරේ.

### විලම්බිත බදු

වෙනත් ඉදිරි වර්ෂයක ගෙවීමට සිදුවන බදු මුදල් ප්‍රවර්තන වර්ෂයේ මුල්‍ය ප්‍රකාශනයෙහි වෙන් කර ගැනීම.

### ක්ෂය එම

වත්කමක ක්ෂය වන ප්‍රමාණය එහි ප්‍රයෝජනවත් ආයුකාලය මත ක්‍රමානුකූල විභජනය.

### ව්‍යුත්පන්නය

නිශ්චිත භාන්ඩයක්, බැඳුම්කරුයක්, ස්කන්ධයක් හෝ ව්‍යවහාර මුදල් විශේෂයක් හා සමග දැඩි සබඳතාවක් සහිත මිළක් හා අදාළ මුල්‍ය සාධන පත්‍රයකි.

### හුවමාරු සුරැකුම්

කෙටි කාලීනව නැවත විකිණීමේ අභිප්‍රාය ඇතිව අත්පත් කරගෙන දරා සිටින සුරැකුම්.

### නිශ්චිත ප්‍රතිලාභ සැලසුම

සාමාන්‍යයෙන් සේවකයන්ගේ වේතන හා/සේවා විසර ගණන මත පදනම්ව සූත්‍රයක් යොදා ගනිමින් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණ නිශ්චය කරනු ලබන විශ්‍රම ප්‍රතිලාභ සැලසුම.

### අතරමැදිකරණය

මෙය බහුල ලෙස භාවිතවනුයේ ණය ලබාගන්නන් බැංකු ක්ෂේත්‍රයෙන් ණය ලබා ගනු වෙනුවට, ප්‍රාග්ධන වෙළඳපොළෙන් සෘජුවම අරමුදල් සපයා ගැනීම විස්තර කිරීමටය. මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබනුයේ ණය ලබාගැනීමට ඉතා ශක්තිමත් පසුබිමක් ඇත්නමුත් විසිනි.

### ලේඛනගත බිල්පත්

බඩු පැටවුම්පත, ඉන්වොයිසිය සහ රක්ෂණ සහතිකය වැනි විවිධ ලේඛන සමග ඉදිරිපත් කෙරෙන විනිමය බිල්පතකි.

### ලේඛනගත ණය

ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන නියම කෙරෙන, ණයවර ලිපියකි.

### අණකරය

විනිමය බිල්පත් සමග මෙය නිරන්තරයෙන් සඳහන් කරනු ලැබුවද, ඇතැම්විට හා වඩාත් නිශ්චිතව මෙය භාවිත වනුයේ අන්තර් බැංකු බිල්පත් සම්බන්ධයෙනි. බැංකුවක් විසින් හෝ වෙනුවෙන් සකස් කරන ලද, ඉල්ලු විට ගෙවිය යුතු බැංකුකරු අණකරයකි.

**සඵල පොලී ක්‍රමය**

මූල්‍ය වත්කමක හෝ මූල්‍ය බැරකමක ක්‍රමක්ෂය කරන ලද පිරිවැය ගණනය කර අදාළ කාලපරිච්ඡේදය පුරා පොලී ආදායම හෝ පොලී වියදම විභාජනය කිරීම.

**සාමාන්‍ය කොටස් සාධන පත්‍රය**

යම් ආයතනයක බැරකම් සියල්ල අඩු කිරීමෙන් පසුව ද වත්කම්වල ශේෂ බැඳියාවක් දක්වන යම් ගිවිසුමක්.

**සාධාරණ අගය**

දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශ්ව දෙකක් අතර අනෙක් දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි හෝ බැරකමක් නිරවුල් කළ හැකි පාදක මුදල.

**ස්ථාවර අය කිරීම්**

නිශ්චිත දේපලක් - සාමාන්‍ය වශයෙන් සිත්තක්කර හෝ බදු දේපලක්, හෝ පිරිසහ හා යන්ත්‍ර යුතු ආදිය හෝ සම්බන්ධ නිත්‍යානුකූල උකස්ක් වෙනුවෙන් කරනු ලබන අය කිරීමයි.

**මූල්‍ය සාධන පත්‍රය**

එක් ආයතනයක මූල්‍ය වත්කමක් හා තවත් ආයතනයක මූල්‍ය බැරකමක් හෝ සාමාන්‍ය කොටස් සාධන පත්‍රයක් පැන නැගීමට හේතුවන යම් ගිවිසුමක්.

**විවේචන භාස්කූට**

කෙතෙකුගේ යම් තොගයක්, හෝ ණයකරුවන් හැතහොත් මුදල් වැනි දේපලක් හා සම්බන්ධ අන්තිකාරමක සුරක්ෂිතභාවය වෙනුවෙන් ණය දෙන සමාගමක් විසින් කරනු ලබන අය කිරීම. ඒ අනුව එම සමාගමේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් වශයෙන්, එම වත්කම් භාවිත කිරීමට හෝ සුදුසු පරිදි යොදා ගැනීමට හෝ අදාළ සමාගමට අවසරය ඇත.

**පූර්වවාරණය කළ දේපල**

හැකි මුල්ම අවස්ථාවේ දී විකිණීමේ අභිප්‍රාය ඇතිව දරා සිටින, පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය කෙරුම් කිරීමේ දී අත්පත් කර ගත් දේපල.

**විදේශ විනිමය ආදායම**

ශේෂ පත්‍රයක විදේශ ව්‍යවහාර මුදලින් වාර්තා වී ඇති වත්කම් හා බැරකම්, එම ශේෂ පත්‍රයේ දැක්වෙන දිනයේ පැවති අනුපාතය අනුව, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේදී ලැබෙන ආර්ථික වාසිය මින් අදහස් වන අතර මෙහි අනුපාතය ආරම්භයේදී හෝ පෙර ශේෂ පත්‍රයේ සඳහන් දිනයේදී හෝ පැවති අනුපාතයට වඩා වෙනස් විය හැකිය. විදේශ ව්‍යවහාර මුදල් විකිණීමෙන් ද විදේශ විනිමය ආදායම උත්පාදනය වේ.

**ඉදිරි ගිවිසුම්**

මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි වලට අනුකූලව, අදාළ පාර්ශ්වයන් විසින් නිශ්චිත ඉදිරි දිනයකදී කිසියම් හුවමාරුවක් සිදු කිරීම සඳහා බැඳී සිටීමේ පොරොන්දුවකි.

**ඉදිරි අනුපාතයන්**

තත් කාලීන දිනයෙන් මිනිබෙහි දිනයක ද පරිණාම වූ විට ව්‍යවහාර මුදලෙහි මිල මෙයින් අදහස් කෙරේ. ඉදිරි අනුපාතයන්, තත්කාලීන දිනයෙහි අනුපාතයට සමාන හෝ අසමාන විය හැකිය. සමාන වූ කල්හි, ඉදිරි අනුපාතය ඒකාන්තවන අතර අසමාන වූ කල්හි, මුල් මුදලට වඩා මිල වැඩිවීම හෝ වටිටමක් සේ මිල අඩු වීම සිදුවන්නේය.

**ඉදිරි අනුපාත ගිවිසුම්**

(ලන්ඩන්හි අන්තර් බැංකු පිරිනැමු අනුපාතිකයන් වැනි) කිසියම් පොලී අනුපාතික සුවයක් වැනි එකම වූ ස්ථාවර අනුපාතිකයක් අතර වෙනස පදනම් කරගනිමින් නිශ්චිත ඉදිරි දිනයකදී ගෙවීම් හුවමාරු කරගැනීමේ ගිවිසුම.

**සමූහ ව්‍යාපාරය**

මව් ව්‍යාපාරය සහ සෙසු සියලු පරිපාලිත ආයතන සමූහ ව්‍යාපාරය ලෙස ගැනේ.

**ඇපකර**

මූලික වශයෙන්ම බැංකුවේ ගනුදෙනුකරුවාට තෙවන පාර්ශ්වයන් වෙත මූල්‍ය බැඳීමක් ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවක බැංකුව ගෙවීම් කරනු ඇති බවට වන වෙනස් කළ නොහැකි සහතික නියෝජනය කරයි. ලංසු සහ කාර්යසාධන බැඳුම්කර වැනි ඇතැම් වෙනත් ඇප මූල්‍ය නොවන භාර ගැනීම් නියෝජනය කරයි.

**ඉදිරි රැකුම්**

(පොලී අනුපාතිකයන්, මිළ, හාණිඩ ආදියෙහි) අවසිදායක ලෙස අගය සංවලනය වීමේ ඉදිරි අවදානම්වලදී ආවරණය වනු පිණිස භාවිතයෙහි යෙදෙන කුමෝපායයකි.

**කල්පිරීම තෙක් දරා සිටින ආයෝජන**

වෙළෙඳාම සඳහා දරා සිටින හෝ අලෙවිය පවතින ලෙස හැඳින්වීමට මූලික හඳුනාගැනීමේ දී තෝරා ගැනෙන හෝ ණය හා ලැබිය යුතු ය නිර්වචනයට ඇතුළත් වන මූල්‍ය වත්කම් හැරුණු කොට කල් පිරීම තෙක් බලා සිටීමට සාධනීය අභිප්‍රාය හා හැකියාව ආයතන සතු ස්ථිර හෝ නිර්ණය කළ හැකි ගෙවීම් හා ස්ථිර කල්පිරීමක් ඇති මූල්‍ය වත්කම්.

**නානිකරණය**

උපකරණයක ධාරණ අගයට වඩා අය කර ගත හැකි මුදල අඩු වීම නානිකරණය ලෙස සැලකේ.

**නානිපූරණය**

කිසියම් ගිවිසුමක/කොන්ත්‍රාත්තුවක පාර්ශ්වකරුවකුට සිදුවිය හැකි අලාභයෙන් උද්ගතවන නානීය දරා ගැනීමට ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු නොවන කෙතෙකුගේ එකඟතාවට අනුමැතිය ලැබීමයි. එසේ එකඟතාව පිරිනැමීමේ දී ගිවිසුමක ද්විතීයික වගකීම දරන ඇපකරුවකු මෙන් නොව එම පිරිනැමීම සිදු කරන තැනැත්තා ප්‍රාථමික වගකීමම දැරිය යුතුය.

**පොලී අනුපාතික අවදානම**

වෙළෙඳපොල පොලී අනුපාතික වෙනස්වීම හේතුවෙන් මූල්‍ය සාධන පත්‍රයක අනාගත මුදල් ප්‍රවාහ වල සාධාරණ අගය උච්චාවචනය වීමේ අවදානම.

**අවිනිශ්චිත පොලිය**

අක්‍රීය වත්කම් මත ලැබිය යුතු පොලිය.

**පොලී ආත්තිකය**

ශුද්ධ පොලී ආදායම සාමාන්‍ය පොලී උපයන වත්කම් වල ප්‍රතිශතයක් ලෙස.

**ප්‍රධාන කළමනාකරණ පිරිස**

ආයතනයක ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ ක්‍රියාත්මක කිරීමේ හා පාලනය කිරීමේ බලතල මෙන්ම වගකීම දරන කණ්ඩායම.

**ප්‍රධාන කාර්යසාධන දර්ශක**

ප්‍රධාන කාර්යසාධන දර්ශක යනු සමාගමක තීරණාත්මක සාර්ථකත්ව සාධක පිළිබිඹු කරන කලින් එකම වූ ප්‍රමාණකරණය කළ හැකි මිනුම් වේ.

**ණයවර ලිපිය**

බැංකුවක් විසින් තුන්වන තැනැත්තෙකුට කිසියම් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමක් අදාළ නියමයන් හා කොන්දේසි වලින් සමන්විතව වෙනත් බැංකුවකට නිකුත් කරන ලියවිල්ල.

**ද්‍රවශීලතා අවදානම**

මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් සැපයීම මගින් නිරවුල් කෙරෙන මූල්‍ය බැරකම් හා සබැඳි වගකීම් ඉටු කිරීමේ දී ආයතනයක් අසීරුකාටට පත්වීමේ අවදානම.

**වෙළෙඳපොලට ගැලපීම**

ප්‍රවර්තන වෙළෙඳපොල හෝ සාධාරණ අගය අනුව පිහිටීම ඉහළ හෝ පහළ යන පරිදි වරින්වර ප්‍රත්‍යාණනය.

**වෙළෙඳපොල අවදානම**

වෙළෙඳපොල මිල ගණන්වල වෙනස්වීම හේතුවෙන් මූල්‍ය සාධන පත්‍රයක සාධාරණ අගය හෝ අනාගත මුදල් ප්‍රවාහ උච්චාවචනය වීමේ අවදානම, ව්‍යවහාර මුදල් අවදානම, පොලී අනුපාතික අවදානම සහ වෙනත් මිළ අවදානම් යන අවදානම් වර්ග තුනෙන් වෙළෙඳපොල අවදානම සැදුම් ලබයි.

**සුළු කොටස්කරුවන්ගේ හිමිකම**

මව් සමාගම විසින් සෘජුවම හෝ පරිපාලිත මගින් වකුච හිමිකම් නොදුසුලක ස්කන්ධ හිමිකම් වෙත පැවරිය හැකි, පරිපාලිත සමාගමක ලාභ හෝ අලාභ සහ ශුද්ධ වත්කම් සමානුපාතය.

**උකස් කිරීම**

ණයක් ලබාගැනීම පිණිස සුරැකුමක් ලෙස නිශ්චිත දේපලක් යොදා ගැනීම

**ගනුදෙනු කළ හැකි උපකරණ**

තෙවන පාර්ශ්වයකට නිදහසේ විකිණිය හැකි (ගනුදෙනු කළ හැකි) සුරැකුම්පතක් හෝ වෙනත් මූල්‍ය සාධන පත්‍රයක්, බැංකු නෝට්ටු, ධාරක පිළිඹාසන්, විනිමය බිල්පත් සහ වෙබ්පත් සාමාන්‍යයෙන් ගනුදෙනු කළ හැකි සාධන පත්‍රය

**ශුද්ධ පොලී ආත්තිකය**

පොලී ආදායම සාමාන්‍ය පොලිය උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස

**අක්‍රීය ණය**

නියමිත දිනයේ දී මුල් මුදල හෝ පොලිය නොගෙවනු ලබන අවස්ථා සහිත ණය හෝ ණය හා අදාළ වෙනත් නියමිතයන් හෝ කොන්දේසි පිළිපැදීමට ණය ගත් තැනැත්තා අසමත් වන්නා වූ අවස්ථා සහිත ණය. අක්‍රීය ණය නිරන්තරයෙන්ම නිරූපවිත තත්වයෙහිලා සැලකනු ලබයි.

**නොස්ට්‍රෝ ගිණුම**

වෙනත් බැංකුවක් සමඟ පවත්වා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් සහිත ජංගම ගිණුමකි. එසේ වුවද එම බැංකුව විදේශ අනුරූප බැංකුවක් වීම අවශ්‍ය නොවේ. අදාළ බැංකුවේ තැන්පතුට නොස්ට්‍රෝ ගිණුම ලෙස හැඳින්වේ.

**අරමුණුගත සාක්ෂි**

විශ්ලේෂණය, මිනුම්කරණය, නිරීක්ෂණය හා වෙනත් එබඳු පර්යේෂණ ක්‍රම මගින් ඔප්පු කළ හැකි කරුණු මත පදනම් වූ තොරතුරු

**ශේෂ පත්‍ර බාහිර ගනුදෙනු**

ශේෂ පත්‍රය අනුව, වත්කම් හෝ බැරකම් ලෙස හඳුනා නොගන්නා ද අවිනිශ්චිතතා හා බැඳීම් වලට තුඩු දෙන ගනුදෙනු මේ යටතට එයි.

**පිහිටීම**

යම් ව්‍යවහාර මුදලක් හෝ පොලී අනුපාතිකයක් හා අදාළව ඒකරාශිත කරන ලද පූර්ණ බැඳීම්, පිහිටීමක් සමාකාර හෝ සම සතරැස් (ගිරාවරණයෙන් තොර) තැනහොත් දිගු (එනම් ව්‍යවහාර මුදල් විකුණුවාට වඩා මිලදී ගන්නා ලද නොහොත් අධි මිලදී ගැනුම්) හෝ කෙටි (එනම්, ව්‍යවහාර මුදල් මිල දී තත්වාට වඩා විකුණන ලද නොහොත් අධි විකුණුම්) විය හැකිය.

**ප්‍රාථමික අනුපාතය**

බැංකුවක් විසින් ස්වකීය අභියෝග ප්‍රශස්ත මට්ටමේ ණය ලබාගන්නන් සඳහා භාවිත කරන පොලී අනුපාතය මෙයින් අදහස් වෙයි.

**පොරොන්දු පත්‍රය**

කෙතෙකු (පළමුවැන්නා) පොරොන්දුකරුවකු වශයෙන්, තවත් කෙතෙකු (දෙවැන්නකු) ඉල්ලීමක් කළ විට හෝ නිශ්චිත තැනහොත් නියම කරනු ලබන ඉදිරි දිනයක දී එම දෙවන තැනැත්තාට එසේත් නැතහොත් දෙවන තැනැත්තා විසින් තම නියම කරනු ලබන තුන්වන තැනැත්තෙකුට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවන බවට අත්සන් සහිතව දෙනු ලබන කොන්දේසි පිරිනිත ලිඛිත පොරොන්දුවකි.

**සම්බන්ධිත පාර්ශ්වයන්**

මූල්‍ය හෝ මෙහෙයුම් තීරණ ගැනීමේ දී එක් පාර්ශ්වයක් කෙරෙහි පාලනය කිරීමේ හෝ එම පාර්ශ්වය කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කිරීමේ හෝ හැකියාව සහිත තවත් පාර්ශ්වයක් වශයෙන් සැලකෙන පාර්ශ්වයන්ය.

**ප්‍රතිමිලදී ගැනුම්**

විකුණුම් හා ප්‍රතිමිලදීගැනුම් ගිවිසුම් සඳහා භාවිත කෙරෙන යෙදුම.

**සංචිත වත්කම්**

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා වලට අනුකූලව මූල්‍ය ආයතනයක් විසින් යොදනු ලබන සංචිත වලින් කොටසක් වන එම ආයතනයේ වත්කම් මෙයින් කියවේ.

**ප්‍රතිවිකුණුම්**

ප්‍රතිමිලදී ගැනුම් යන්නෙහි විරුද්ධාථවයයි. එනම්, මිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් ගිවිසුමයි.

**වක්‍රීය ණය**

ණය ලබාගන්නාගේ අභිමතය අනුව, අඛණ්ඩව ණය ලබාගැනීමට හා ආපසු ගෙවීමට අවසරය ලැබෙන නියමයන් සහිත ණය ක්‍රමයකි. මුල් මුදල ආපසු ගෙවීම මගින් ණය අරමුදල ප්‍රතිසංස්ථාපනය වේ.

**අවදානම් බර තැබූ වත්කම්**

ශේෂ පත්‍රය තුළ වත්කම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර වත්කම් වල ණය සමානතා අදාල අවදානම් බර තැබුම් සාධක මගින් ගුණා කර.

**සුරක්ෂිතකරණය**

වාහනයක් මිල දී ගැනීමේ දී එහි මූල්‍ය අවශ්‍යතා ණය නිකුත්වූවක් (සාමාන්‍යයෙන් වාණිජ පත්‍ර) මගින් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදිත වත්කම් ගොන්නක් ඉදිරිපත් කිරීම.

**බණ්ඩ විශ්ලේෂණය**

ආයතනයක් මෙහෙයුම් සිදු කරන විවිධ භූගෝලීය ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් බණ්ඩ වශයෙන් ගෙන මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කරනු ලැබීමයි.

**බණ්ඩ වාර්තාකරණය**

බණ්ඩ වාර්තාකරණයෙන් කියවෙනුයේ බැංකුකරණය, කල්බදු මෙහෙයුම් කොටස් තැරැව්කරණය, සුරැකුම් වෙළඳාම, දේපල හා රක්ෂණය වැනි ව්‍යාපාර බණ්ඩයන්ගෙන් ආදායමට ලැබෙන දායකත්වය ප්‍රකාශ වීමයි.

**පියවීම් දිනය**

මුදලට සිදු කෙරෙන සැබෑ සුරැකුම් හුවමාරුවක් මගින් සුරැකුම් ගනුදෙනුවක් සම්පූර්ණ කරනු ලැබීමේ දිනය මෙයින් හැඳින්වේ.

**උණ තත්ත්වය**

වත්කම් (සහ/හෝ ඉදිරි මිලට ගැනුම් ගිවිසුම්) වලට වඩා බැරකම් (සහ/හෝ ඉදිරි විකුණුම් ගිවිසුම්) වල අතිරික්තයයි. ශුද්ධ මිලදී ගැනුම් හා විකුණුම්වලින් ශුද්ධ විකුණන ලද හා වැඩිපුර විකුණන ලද තත්ත්වයක් ඉතිරි වන විට වෙළෙඳපොළෙන් තත්ත්වය මෙයින් අනාවරණය වෙයි.

**පරිපාලිත සමාගම්**

වෙනත් ව්‍යවසායක් (මව් සමාගම ලෙස හැඳින්වෙන) විසින් පාලනය කරනු ලබන තවත් ව්‍යවසායක් පරිපාලිත සමාගම ලෙස හැඳින්වේ.

**අවිනිශ්චිත ගිණුම**

පැහැදිලි කිරීමක් හා නිසි ගිණුමට යොමු කිරීම සිදු වන තුරු අයිතමයන් තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා භාවිත කෙරෙන ගිණුම.

**හවුල්පාදක ණය**

බැංකු කිහිපයක් විසින් එකලාව ණයක් සැපයීමට කැමති නොවන හෝ හැකි නොවන කල්හි එම බැංකු ඒකාබද්ධව බද්ධ කාර්යයක් වශයෙන් කටයුතු කිරීමට යොදා ගන්නා ණය වැඩි පිළිවෙල. හවුල්පාදක ණය ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනුයේ තනි බැංකුවක් විසින් පමණක් ණය නිකුත් කිරීමේ දී ස්වකීය ණය සමුච්චයට හානි සිදු නොවනු පිණිස මහා පරිමාණයේ ණය ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කරනු පිණිසය.

**කාලින තැන්පතු**

නිශ්චිත කාල පරාසයකට අනුව ආපසු ලබාගත හැකි පොලියක් ගෙවනු ලබන තැන්පතු ගිණුමකි.

**සමස්ත ප්‍රාග්ධනය**

1 වන ස්ථරයේ (කේන්ද්‍රීය) ප්‍රාග්ධනයේ හා 2 වන ස්ථරයේ (අතිරේක) ප්‍රාග්ධනයේ එකතුවයි.

**වෙළඳ මූල්‍ය වත්කම් හා බැරකම්**

(අ) ප්‍රධාන වශයෙන්ම හුදුරු කාලසීමාවක දී විකිණීම හෝ ප්‍රතිමිලදී ගැනීම සඳහා අත් කරගනු ලැබූවක් හෝ සිදු කරනු ලැබූවක් (ආ) එක්ව කළමනාකරණය කෙරෙන හා කෙටිකාලීන ලාභ ඉපැයීමේ තර්ජන රටාවක් මෘතකාලීනව පැවතීම සම්බන්ධ සාක්ෂි සහිත හඳුනාගත් මූල්‍ය උපකරණ කළමනාකරණ කොටසක් (ඇ) ව්‍යුත්පන්නයක් (නිශ්චය කරන ලද හා එලදායක මිල අවදානම් සුරක්ෂිත උපකරණයක ව්‍යුත්පන්නයක් හැරුණු කොට) මත මූල්‍ය වත්කමක් හෝ බැරකමක් වෙළඳාම සඳහා දරනු ලැබෙන ලෙස කාණ්ඩගත කෙරේ.

**ගනුදෙනු පිරිවැය**

මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය බැරකමක් අත්කරගැනීම, නිකුත් කිරීම හෝ බැහැර කිරීම කෙරෙහි සෘජුවම පැවරිය හැකි වර්ධනයේ පිරිවැය

**මහා කාණ්ඩගත බැඳුම්කර**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දිගු දානමක් සහිත සුරැකුමකි. එයට ලැබෙනුයේ කුපන පොලී අනුපාතයකි.

**එකතු කළ අගය**

බැංකු සේවාවන් සැපයීමේ පිරිවැය, එසේ බැංකු සේවාවන් සැපයීමෙන් ලැබූ සම්පූර්ණ ආදායමින් අඩු කළ පසු ඉතිරි වන ශේෂය එකතු කළ අගය වේ. එම එකතු කළ අගය සේවා නියුක්තිකයන්ට ද, බදු වශයෙන් රජයට ප්‍රාග්ධනය සැපයූවන්ට ද වෙන් කෙරෙන අතර, ව්‍යාප්තිය හා වර්ධනය පිණිස රඳවා ගනු ලැබේ.

**අවදානම් පාදක අගය**

නිශ්චිත කාලවකවානුවක් තුළ වෙළෙඳපොළ පොලියේ හෝ විනිමය අනුපාතිකයේ හෝ අනිතර සංචලනයන් නිසා සිදුවිය හැකි පාඩුව ඇස්තමේන්තු කළ හැකි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයකි.

**'වොස්ට්‍රෝ' ගිණුම**

එක් බැංකුවක් වෙනත් බැංකුවක් සමඟ පවත්වාගන්නා දේශීය ව්‍යවහාර මුදල් ජංගම ගිණුමකි. (නොස්ට්‍රෝ ගිණුම සමඟ සංසන්දනය කරන්න)

**එලදා වක්‍රය**

පරිණතවීමේ කාර්යයන් ලෙස වෙළඳපොළ පොලී අනුපාතිකය විදහා දැක්වන ප්‍රස්තාරයකි. සාමාන්‍යයෙන් එලදා වක්‍රය ඉහළට ඇඳව තිබෙන්නකි. උපකරණයේ නියමයන් අනුව පොලී අනුපාතිකය ඉහළ යයි.

**බැංකුවේ නම**

මහජන බැංකුව

**තේලික තත්වය**

1961 අංක 29 දරන මහජන බැංකු පනත මගින් වාණිජ බැංකුවක් ලෙස සංස්ථාපිත කරනලද, 1988 අංක 30 දරන බැංකුකරණ පනත යටතේ ඇති බලපත්‍ර ලත් වාණිජ බැංකුවකි.

**ප්‍රධාන කාර්යාලය (ලියාපදිංචි කළ කාර්යාලය)**

අංක 75, ශ්‍රීමත් විත්තම්පලම් ඒ. ගාඕනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව  
කේබල් JANABANK  
දුරකථන: + 94 11 232 7841 (රැහැන් 6)  
+ 94 11 244 6316 (රැහැන් 4)  
+ 94 11 248 1481  
ඊමේල්: info@peoplesbank.lk  
වෙබ්: www.peoplesbank.lk  
VAT ලියාපදිංචි අංකය : 409000037 - 7000

**විගණකවරුන්**

විගණකාධිපති  
විගණකාධිපති දෙපාර්තමේන්තුව,  
අංක. 306/72, පොල්දූව පාර,  
බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

**KPMG, (වරලත් ගණකාධිකාරීවරු)**

32, ඒ, ශ්‍රීමත් මොනමඩි මාකන් මාකර් මාවත,  
තැ.පෙ. 186,  
කොළඹ 0300, ශ්‍රී ලංකාව.

**ලේකම්**

රොහාන් පතිරනේ මහතා, (එල්එල්ඩී,  
බැංකුකරණය පිළිබඳ MMgt, නීතිඥ)

**ආයතනික බැංකු අංශය**

තැ.පෙ. 437,  
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම  
(ලේකම්වරුන් ගොඩනැගිල්ල)  
අංක 35, ඩී.ආර්. විජේවර්ධන මාවත,  
කොළඹ 10, ශ්‍රී ලංකාව  
දුරකථන: + 94 11 232 0651-6  
+ 94 11 243 7239-41,  
+ 94 11 2392101-3  
ඊමේල්: infocbd@peoplesbank.lk  
SWIFT PSBKLKXL

**අක්වෙරළ බැංකු ඒකකය**

මහජන බැංකුව, 1 වන මහල,  
ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,  
අංක. 75, ශ්‍රීමත් විත්තම්පලම් ඒ ගාඕනර් මාවත,  
කොළඹ 02, ශ්‍රී ලංකාව  
දුරකථන: + 94 11 220 6703  
+ 94 11 220 6704  
ෆැක්ස්: + 94 11 245 8752  
+ 94 11 245 8821  
ඊමේල්: fcbu@peoplesbank.lk  
SWIFT PSBKLKXL

**විතෙර ගනුදෙනු සේවාවන්**

අංක 59, ඩී.ආර්. විජේවර්ධන මාවත,  
කොළඹ 10, ශ්‍රී ලංකාව.  
දුරකථන: + 94 11 233 2746  
+ 94 11 233 4278  
+ 94 11 244 6409  
ඊමේල්: fastcash@peoplesbank.lk  
nrfc@peoplesbank.lk  
teletran@peoplesbank.lk  
SWIFT PSBKLKXL

**මහජන බැංකුවේ පරපාලිත සමාගම්**

**සීමාසහිත පිපල්ස් ට්‍රැවල්ස් (පොදු) සමාගම,**

අංක 59, ඩී.ආර්. විජේවර්ධන මාවත,  
කොළඹ 10, ශ්‍රී ලංකාව  
දුරකථන: + 94 11 247 0190  
+ 94 11 247 8385  
+ 94 11 239 6296  
ෆැක්ස්: + 94 11 243 4530  
ඊමේල්: ptravel@peoplesbank.lk  
වෙබ්: www.peoplestravels.com

**පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීච්ල්සි**

අංක: 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08.  
දුරකථන: + 94 11 263 1631  
ෆැක්ස්: + 94 11 263 1000

**පිපල්ස් මර්චන්ට්ස් ෆිනෑන්ස් පීච්ල්සි**

අංක 21, නවම මාවත,  
කොළඹ 02, ශ්‍රී ලංකාව.  
දුරකථන: + 94 11 230 0191-4  
ෆැක්ස්: + 94 11 230 0190

**මහජන බැංකුවේ උපපරිපාලිත සමාගම්**

**(පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීච්ල්සි හි පරපාලිත සමාගම්)**

**සීමාසහිත පිපල්ස් ඉන්ෂුරන්ස් සමාගම**

අංක 53, ධර්මපාල මාවත,  
කොළඹ 03.  
දුරකථන: + 94 11 220 6406  
ෆැක්ස්: + 94 11 220 6399

**සීමාසහිත පිපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවිලොප්මන්ට් සමාගම**

අංක. 1161, මරදාන පාර, බොරැල්ල,  
කොළඹ 08.  
දුරකථන: + 94 11 263 1631  
ෆැක්ස්: + 94 11 263 1000

**සීමාසහිත පිපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම**

අංක. 1611, මරදාන පාර, බොරැල්ල,  
කොළඹ 08.  
දුරකථන: + 94 11 263 1631  
ෆැක්ස්: + 94 11 263 1000

**සීමාසහිත පිපල්ස් මයික්‍රෝෆිනෑන්ස් සමාගම**

අංක. 1161, මරදාන පාර, බොරැල්ල,  
කොළඹ 08.  
දුරකථන: + 94 11 263 1631  
ෆැක්ස්: + 94 11 263 1000

**සීමාසහිත පිපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටි සමාගම**

අංක. 1161, මරදාන පාර, බොරැල්ල,  
කොළඹ 08.  
දුරකථන: + 94 11 263 1631  
ෆැක්ස්: + 94 11 263 1000



**මෙම වාර්ෂික වාර්තාව කාබන් මධ්‍යස්ථ වේ.**

මහජන බැංකුවේ මෙම වාර්ෂික වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ සහතිකලත් කාබන් මධ්‍යස්ථ සංවිධානයක් වන ස්මාර්ට් මිඩියා නමින් වාර්ෂික වාර්තා සමාගම විසිනි. මීට අතිරේකව, කඩආසි භාවිතය සහ මුද්‍රණය ඇතුළුව, මෙම වාර්ෂික වාර්තාව නිෂ්පාදනය කිරීමේදී, ස්මාර්ට් මිඩියා විසින් බැහැරව භාරදෙන ලද කාර්යයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන හරිතගාර ගෑස් විමෝචනයන්, සත්‍යායනය කරන ලද මාර්ග මගින් මග හරවනු ලැබේ.



Global Standard Annual Report Number<sup>®</sup>  
LKA8355PEBXX1600000S102



www.smart.lk



www.carbonfund.org

[www.peoplesbank.lk](http://www.peoplesbank.lk)

**මහජන බැංකුව**

ප්‍රධාන කාර්යාලය

අංක 75, ශ්‍රීමත් වික්‍රමපලම ඒ ගාඩ්නර් මාවත  
කොළඹ 02, ශ්‍රී ලංකාව